



Ceylon Government Gazette

Published by Authority.

No. 5,902—FRIDAY, JANUARY 30, 1903.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part I.—Minutes, Proclamations, Appointments, &c.

| | PAGE | | PAGE |
|--|------|---|---------------|
| Minute by the Governor | 85 | Miscellaneous Departmental Notices | 107 |
| Proclamations by the Governor | 91 | Notices calling for Tenders | 122 |
| Appointments by the Governor | 103 | Contracts for Supplies of Stores | 122 |
| Appointments, &c., of Registrars | 104 | Sales of Unserviceable Articles | 130 |
| Government Notifications | 105 | Registrar-General's Vital Statistics | — |
| Revenue and Expenditure Returns | — | Meteorological Returns | <i>Suppl.</i> |
| Notices by the Currency Commissioners | — | Books registered under Ordinance No. 1 of 1885 | — |

Notices received too late for Parts II. to V. are occasionally inserted at the end of this Part.

SUPPLEMENT.

By-laws of the Municipality of Galle.

MINUTE BY THE GOVERNOR.

REGULATIONS REGARDING PENSIONS.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to direct that the following rules, sanctioned by the Right Honourable the Secretary of State for the Colonies, regulating the pensions to be granted to Public Servants of this Colony, be substituted for those contained in all previous Minutes on the subject of pensions; and all such Minutes are hereby cancelled, but such cancellation shall not affect any rights acquired under those Minutes.

1. Public Servants have no absolute right to any pension or allowance under this Minute, and the Government retain the power to dismiss a Public Servant without compensation.

2. Subject to the exceptions and provisions hereinafter contained, every Public Servant holding a permanent office in the service of the Colony separately provided in the Estimates, which has been declared to be pensionable by a notification published in the *Government Gazette*, and drawing a salary of Rs. 250 per annum and upwards, either in respect of one or of several offices held permanently and conjointly, may be awarded a pension as under:—

- (i.) Any person who shall have served for ten and less than eleven years may receive an annuity equal to fifteen-sixtieths of the salary as defined hereinafter of the permanent office or offices held by him at the time of his retirement.
- (ii.) Any person who shall have served for eleven and less than twelve years may receive an annuity equal to sixteen-sixtieths of such salary.

- (iii.) In like manner, an addition may be granted of one-sixtieth for each additional year of service until the completion of thirty-five years' service, when the maximum pension, equal to forty-sixtieths of the salary, may be granted.

These rates include in each case a climate bonus of five-sixtieths, representing five years' service, granted for service in the tropics.

- (iv.) Any person retiring on account of illness or age before completing ten years' service may receive a gratuity calculated at the rate of one month's salary of the permanent office or offices held by such person at the time of retirement for each year of service. If the service includes a fractional part of a year over six months, half a month's salary shall be allowed in addition.

3. The service of a Public Servant to be reckoned for pension will be calculated from the date on which he commences to draw salary from the Colony in respect of his first permanent appointment. Provided that in the case of a Cadet he pass the first examination required by the regulations in force at the time of his first appointment, within the period prescribed by such regulations. If he fails so to pass, the period by which the date of his passing the examination is overdue will be deducted from his term of service when his claims to pension are considered.

4. Acting service in an office carrying claim to pension will, when continuous with permanent employment, be allowed to reckon as service for pension, provided no other officer was earning pension for the same period in respect of the same office. And a Public Servant who has been transferred from a non-pensionable to a pensionable office will be entitled to reckon his service in the former if it has been continuous with his subsequent service in the latter capacity. The service of a Public Servant under sixteen years of age does not count for pension.

5. Any Public Servant of the Colony who may be appointed Governor of Ceylon shall, on relinquishing that appointment, if under the age of fifty-five years, be entitled to the same pension which he would have received had he continued to hold the office vacated by him when appointed Governor, and had he been obliged to retire on account of ill-health.

But if any such officer be offered other employment under the Crown which he may be reasonably expected to accept, the payment of his pension shall be suspended during the period of such employment, if he accept such offer. And if he decline the appointment offered to him, the payment of his pension shall be suspended until he attains the age of fifty-five years.

6. In case of abolition of office the pensions or gratuities grantable to a Public Servant whose office has been declared to be pensionable will be at the rate of one-sixtieth of his salary for each year of his actual service, plus the following addition of years for abolition :—

- (i.) Where the actual service of an officer amounts to twenty years and upwards, a period of ten years may be added to his actual service in computing his retiring allowance.
- (ii.) Where the actual service amounts to less than twenty years and not less than fifteen years, a period of seven years may be added.
- (iii.) Where the actual service amounts to less than fifteen years and not less than ten years, a period of five years may be added.
- (iv.) Where the period of service amounts to less than ten years and not less than five years, a gratuity shall be awarded, calculated at the rate of one month's salary for each year's service, with the addition of three months' salary.
- (v.) Where the period of service amounts to less than five years, a gratuity shall be awarded, calculated at the rate of one month's salary for each year's service, plus half a month's salary for the fraction of a year over six months, with the addition of one month's salary.

Provided always that the officer who is thus retired shall be liable to be recalled to the Public Service for re-employment, and that in no case shall the number of years to be added to the actual service exceed that which, if added to the age of the retiring officer, would bring that age up to sixty years.

7. The pension or gratuity awarded to a Public Servant shall be computed upon the salary drawn by him at the time of his retirement in respect of the permanent office or offices then held by him, provided that he shall have held such office or offices, or an office or offices to which the same fixed salary or incremental scale of salary is attached, for at least three years; otherwise the pension shall be calculated upon the average of the salaries attached to the permanent offices held by such person during the three years next preceding the commencement of such pension. In the case of Native Sergeants of the Police Force, pension will be calculated on the salary drawn at the time of retirement, even if such salary was not drawn throughout the preceding three years, if the officer has served in the class in which he is serving at the time of his retirement for such three years.

8. For the purpose of the last preceding section salary includes personal allowance, and any other unquestionable remuneration for personal services in connection with the officer's permanent appointment.

The officers specified in Schedule B hereto annexed shall be entitled to reckon as pensionable emolument the annual value of the Government building (if any) occupied by them, provided that no sum in excess of one-sixth of their annual salary shall be reckoned as such annual value.

Station Masters of the Railway Department who occupy Government quarters free of rent shall be entitled to reckon as pensionable emolument a sum equal to six per cent. on the amount of their salary.

9. A Public Servant is entitled to reckon as service for pension the whole period of absence on vacation leave and half the period of absence on leave with half salary. Absence without salary will not count as service for pension, provided, however, that a period not exceeding one year during which an officer is absent on leave without salary, such leave being granted on grounds of public policy, may be counted as service on full pay.

10. As a general rule, it is indispensable as a qualification for pension that the whole time of the retiring officer during his employment shall have been given to the Public Service. But officers of the Attorney-General's Department, subordinate officers of the Civil Medical Department, and Native Headmen shall not be affected by this provision.

11. The rates of pension above set forth will only be granted in cases of faithful and meritorious service. Where the testimony as to good conduct is in any way defective, a deduction will be made from the pension; and where the misconduct of a Public Servant has been of a serious nature, he shall forfeit all claim to pension.

12. Where service of peculiar and extraordinary merit has been rendered by a Public Servant distinctly outside the duties in respect of which his salary is paid, a special rate of pension may be recommended for sanction, but in ordinary cases the maximum pension or retiring allowance grantable to an officer under this Minute, or to an officer entitled to pension also in respect of service not under the Ceylon Government, from all services combined shall not exceed two-thirds of the highest salary drawn by such officer at any time in the course of his service.

13. A pension will not be granted to a Public Servant who shall be under fifty-five years of age unless upon a certificate from the Head of his Department, and from a Medical Board nominated by the Governor, or, if he is absent on leave, from such medical adviser or advisers as the Secretary of State may name, that he is unfit to discharge the duties of his office owing to infirmity, either of mind or body, and unless he shall have theretofore discharged such duties to the satisfaction of the Head of his Department. When a Public Servant claiming pension is himself the Head of a Department, a pension will be granted only upon medical certificate as prescribed above, and if he shall have discharged the duties of his office to the satisfaction of the Governor. But in the case of Mounted Orderlies (now called the Governor's Escort) the limit of age under which a pension will not be granted without the medical certificate required above is forty-five years.

Provided that where a Public Servant who is below the limit of age entitling him to retire on pension is removed from the Public Service on the ground of his inability to discharge efficiently the duties of his office, and the Governor in Executive Council thinks that the special circumstances of his case justify the grant to him of a retiring allowance, he may, with the approval of the Secretary of State, be given such retiring allowance as the Governor in Council thinks just and proper, but in no case exceeding the amount for which his length of service would qualify him under this Minute without any addition under section 6.

14. Should a Public Servant to whom a pension has been awarded take salaried employment in any Public Department, either in this Colony or in any other part of His Majesty's dominions, his pension shall cease to be paid whilst he is so employed, if the official income of his new office is equal to the salary of the appointment from which he retired. But if such official income is less than the salary of his last former office, then so much of his pension shall be paid as shall make up his income to the amount of the salary last drawn by him previously to his retirement.

15. If such re-employment be in this Colony, the original pension will be altogether cancelled if the officer on re-employment attains a rate of salary not less than that on which he first retired, and the ultimate pension will on final retirement be based on his final salary and the total length of his service as though the whole had been continuous; but if the salary received during the second period of service is less than that on which he first retired, the original pension will be received on his ultimate retirement, and a distinct pension will be grantable for the second period of service at the rate of one-sixtieth of his final salary for each year of such service, less any number of years that may have been previously added in respect of abolition of office, and without any addition for climate bonus already computed in the first pension.

16. Every Public Servant appointed to, or promoted in, any branch of the Public Service in the Colony subsequently to August 3, 1882, may be required to retire from the Public Service on or after attaining the age of fifty-five years, upon being given twelve months' notice to that effect, subject to the approval of the Secretary of State. Retirement shall be compulsory for every Public Servant on attaining the age of sixty years. Provided that in the case of subordinate officers, Registrars of Births, Deaths, and Marriages, and members of the Clerical Service, the Governor in Executive Council may extend such officer's employment for a further period, in no case exceeding ten years; and in special cases among other classes of Public Servants the Governor in Executive Council may extend such officer's employment for a further period (in no case exceeding five years) on being satisfied that his retirement at sixty would be detrimental to the interests of the Public Service. Provided also that Chief Headmen and Shroffs may, at the Governor's discretion, be exempted from the operation of this rule.

17. If any person in the receipt of a pension or compassionate allowance shall be convicted of any offence for which he shall be sentenced to death, or to any term of rigorous imprisonment or analogous punishment exceeding twelve months, the payment of such pension or allowance shall be forthwith discontinued, unless the Governor in Executive Council otherwise direct.

18. The service in respect of which pensions or gratuities will be granted must be unbroken, except in cases where the service has been interrupted by abolition of office or other temporary suspension of employment not arising from misconduct or voluntary resignation. Service prior to a break of service may, however, be allowed to count for pension together with service subsequent to such break if the whole intervening period has been spent in some other employment under the Crown or of a quasi-public character, including employment under a Municipality, or Road Committee, or other local public body in Ceylon, and public employment in any country where for the time being His Majesty exercises a protectorate, or jurisdiction and power under the authority of the Foreign Jurisdiction Act, 1890, or any Act passed to amend or in substitution of that Act.

19. An officer who has been transferred with the approval of the Government of this Colony, or of the Secretary of State, to some other employment under the Crown or to employment of a quasi-public character (as defined in the foregoing section) shall retain a claim to ultimate pension for

his service in Ceylon, provided that he retires under circumstances which would entitle him to a Colonial pension; and provided further that, if his appointment be abolished or his employment of such quasi-public character terminated for any other reason than that of ill-health, before attaining the pensionable age of fifty-five years, he shall have no claim on the Colony for pension until he attains that age, or is certified to be permanently incapacitated for further service in the Colonies. In all such cases the Ceylon pension will only be based upon the salary drawn in Ceylon and upon the length of service in Ceylon, and will be at the rate of one-sixtieth for each year's service in Ceylon, together with an addition to such service, which shall bear a like proportion to five years or to ten years in the case of the officers referred to in section 24, as his service in Ceylon bears to the whole period of his employment in tropical climates; provided that no such addition shall be made to his service in Ceylon, in cases where such officer has not been employed for ten years in all in tropical climates; and further, provided that the addition shall in no case be greater than would make his total public employment forty years.

20. An officer who has been transferred to the service of this Colony from some other employment under the Crown or of a quasi-public character may, if he shall retire from the service of this Colony after having ten years' public service in all, but before completing ten years' service in Ceylon, be awarded, in lieu of the gratuity mentioned in section 2 (iv.), an annuity which shall bear the same proportion to fifteen-sixtieths of his salary in this Colony, or to twenty-sixtieths in the case of the officers referred to in section 24, as his service in Ceylon bears to ten years. But should such officer leave the service of Ceylon for employment elsewhere, he shall be treated on his final retirement not under this section, but under the last preceding section (19).

21. Whenever an officer entitled to a pension under this Minute is also entitled to a pension from Imperial Funds or from the funds of some other Government, the maximum pension which may be granted under this Minute shall in ordinary circumstances be such as when added to such other pension does not exceed two-thirds of the highest salary drawn by such officer at any time in the course of his service; and in no case shall he be permitted to reckon service in Ceylon for a period that would make his total public employment in excess of forty years.

22. An officer seconded from a pensionable appointment in the Public Service to temporary employment on the Harbour, Railway Construction, or other similar works under the Government control, or to an office to which pension rights are not attached, may be allowed to count the period of his temporary employment for pension purposes, provided always—

- (1) That he retires under circumstances which would otherwise entitle him to pension.
- (2) That if he should be superannuated from seconded service, or within three years' full service after leaving such seconded service, his retiring allowance shall be based on the pensionable emolument of the last pensionable appointment or appointments held by him prior to retirement.
- (3) That the fact of his being seconded with claim to pension shall be notified at the time in the *Government Gazette*.
- (4) That the seconding for such other temporary employment shall have been authorized by the Governor.

23. Pensions to Judges of the Supreme Court are grantable in accordance with the following regulations, but subject also to the provisions of such of the foregoing sections (*e.g.*, sections 1, 5, 7, 9, 11, 13, 14, 16) as are not inconsistent with the following, *viz.* :—

- (i.) A Judge of the Supreme Court, after not less than seven years' service in that capacity, who is compelled to retire on account of ill-health, or who has attained the age of fifty-five years, may be awarded a pension of one-thirtieth of his salary for each year of his service as such Judge, until the maximum rate of fifteen-thirtieths or half salary is attained after fifteen years' service.
- (ii.) A Judge of the Supreme Court who before his elevation to the Bench has served the Crown in Ceylon in other capacities, and who has not less than ten years' service in Ceylon in all, including the time spent on the Supreme Court Bench, may be allowed to claim either a pension at the rate of one-thirtieth of his salary as Judge of the Supreme Court for each year of his service in that capacity, together with one-sixtieth of his pensionable salary previous to his elevation to the Bench for each pensionable year of his previous public service in Ceylon, with an addition to such service which shall bear the same proportion to five years as such service bears to his total public service in Ceylon; or a pension at ordinary pension rates, in accordance with section 2, for the whole of his service in Ceylon. Provided that in no case shall such combined pension exceed the maximum pension attainable under sub-section (i.), namely, half the Judge's salary.
- (iii.) Every Judge of the Supreme Court who is transferred to or from the service of Ceylon from or to other service under the Crown, and is not entitled to a pension under the foregoing sub-sections (i.) and (ii.), may, if his aggregate service under the Crown in Ceylon and elsewhere would have entitled him to a pension according to the principles laid down in these regulations, be awarded on his ultimate retirement a pension at the rate of one-thirtieth of his salary as such Judge for each year of his service in that capacity.

24. The officers of the Forest and Public Works Departments appointed prior to January 1, 1901, and the officers of the Survey and Irrigation Departments, specified in the Schedule A hereto annexed, may receive 5-60ths of the salary on which their pension is computed, in addition to the rates laid down in section 2, provided they retire on medical certificates before attaining the age of fifty-five. In the case of the Surveyor-General and Assistant Surveyor-General this privilege will be

allowed only when those officers have been appointed in the course of departmental promotion, and not when they have been brought in from outside.

25. Officers transferred from or to other branches of the Public Service to or from the Survey and Irrigation Departments, and the officers of the Forest and Public Works Departments appointed prior to January 1, 1901, transferred to other branches of the Public Service, may receive an addition that shall bear to 5-60ths of their salary in such Department the same proportion that their service therein bears to their total service in the Colony, provided they retire on medical certificates before attaining the age of fifty-five.

26. Mounted Orderlies (now called the Governor's Escort) and members of the Police Force shall be entitled to pension on the scale laid down in section 2, whether their salary at the time of retirement amounts to, or is less than, Rs. 250 per annum. Men who served in the late Ceylon Rifle Regiment, and who enlisted in any Department of the Public Service during the months of July and August, 1873, will be allowed to count towards pension one-third of their military service, provided that they are not in the receipt of a military pension.

27. Any officer of the Police Force who served as Sergeant or Constable previously to the re-organization of the Department in 1866, and who re-enlisted into the Police Force, shall count towards pension one-half of his service prior to re-enlistment.

In the case of men admitted into the Force subsequently to October 7, 1874, pensions will only be granted to those whose ages on admission were under thirty years. In the case of men whose age on enlistment exceeded thirty years no claim to pension will be admitted, but the Government will be prepared to consider any recommendation which may be made by the Head of the Department for the grant of gratuities to them on their retirement, in proportion to their length of service, viz., at the rate of one month's salary for each year of service. Special cases may, however, arise, which should be submitted by the Inspector-General of Police to Government for consideration with a view to the grant of a pension.

28. Telegraph Masters and Signallers who were employed in Ceylon under the Indian Government, who qualified for pension under the Indian Civil Code, and whose services were engaged by this Government on the transfer of the Telegraph Department, will, on their retirement, be entitled to receive a pension, at the rates fixed by section 2, from the Indian and Ceylon Governments calculated in the proportion which the aggregate salary drawn by them under the Indian and Ceylon Governments respectively bears to the aggregate salary received by them during the whole of their qualifying service.

29. Public Servants drawing a salary of Rs. 250 and upwards, whose service has been entirely in a non-pensionable office, may be awarded a retiring allowance not exceeding three-fourths of the amount payable under section 2. Provided, that to become eligible for an allowance under this section an officer shall have been reported by a Medical Board, nominated by the Governor, to be permanently unfit for further active service, or shall be retired on abolition of office after serving continuously for a period of not less than fifteen years. Provided further, that this privilege shall not be held in any way to interfere with the power of the Governor to dispense with the services of any such officer, or to reduce his salary in case of re-organization or abolition of office; and no claim to any additional grant on account of such reduction or abolition shall in any case be recognized. Any such officer shall continue to be liable to suspension, dismissal, or removal from office in the same manner as if this section did not exist.

30. Officers who have been paid from votes for services exclusive of Establishments shall, when transferred to appointments on the Establishment, be allowed to count for pension half of such service as may have been continuous with their subsequent service on the Establishment. Provided that the allowance of such service shall be limited to a maximum of five years to count for pension. Provided further, that the service of Overseers in the Public Works Department shall be deemed to be continuous if the breaks therein have been caused by no fault of their own. Provided also that Head Overseers of the Public Works Department, and Irrigation Engineers, employed on, or previously to, October 19, 1886, shall be allowed to count the whole of such previous continuous service.

31. When a person employed in the Public Service of the Colony, whether serving in a pensionable or in a non-pensionable office, is injured, (a) in the actual discharge of his duty; (b) without his own default; and (c) by some injury specially attributable to the nature of his duty, it shall be competent for the Governor and the Executive Council to grant to him in respect of such injury an annual allowance not exceeding the under-mentioned portion of his salary and emoluments at the date of the injury, viz.:—

When his capacity to contribute to his support is—

| | | | | | |
|-------------------|-----|----------|---------------------|-----|----------|
| Slightly impaired | ... | 5-60ths | Materially impaired | ... | 15-60ths |
| Impaired | ... | 10-60ths | Totally destroyed | ... | 20-60ths |

Provided that no award shall, together with any retired allowance for which he would be qualified by length of service, exceed 50-60ths of his salary and emoluments at the date of the injury, and that the award shall be so much less than the amount grantable under the scale given above as the Governor and Executive Council shall think reasonable, in case—

- (a) The usual amount exceeds by not less than Rs. 1,000 a year the rate of retired allowance to which the length of the injured man's service would entitle him; or
- (b) The injured man has continued to serve for not less than one year after the injury in respect of which he retires; or
- (c) The injured man is fifty years of age or upwards at the date of injury; or
- (d) The injury is not the sole cause of retirement, *i.e.*, the retirement is caused partly by age or infirmity.

In the case of a pensionable officer the above award shall be in addition to the pension or gratuity for which the injured man would be qualified by length of service, and in the case of an injured officer who is entitled to a gratuity only, he may, if he wish it, be awarded in lieu of such gratuity an annual allowance of so many 60ths as the years he has actually served, together with the number of 60ths that may be awarded as above on account of his injuries.

32. When an officer is killed while in the discharge of his duty the Governor may at his discretion propose to the Legislative Council an award to the widow and children, which ordinarily may be on the following scale :—

Pension to widow not to exceed 10-60ths of the husband's salary and emoluments, or Rs. 100 a year, whichever is greater; and

Gratuity to children not exceeding Rs. 10, multiplied by the total number of their years, starting from their ages at the time of their father's death and ending with fifteen years, the total gratuity not to be less than Rs. 100 or more than Rs. 500.

In the case of motherless children the award may be of twice the usual rate.

If the service of the deceased at the date of the injury was less than five years, the award may be—

To the widow a gratuity not exceeding one-half of the salary and emoluments of the deceased; and to each child a gratuity not exceeding 1-12th of the salary and emoluments of the deceased; but the total gratuity to widow and children shall not exceed one year's salary and emoluments of the deceased.

If the deceased does not leave a widow, and if his mother or other near relative was wholly dependent upon him for her support, the award which might have been made to a widow may be made to the mother or other such dependent relative.

33. No pension granted under this Minute shall be assignable or transferable.

34. If any person to whom a pension has been granted under this Minute becomes a bankrupt, the pension shall forthwith cease; but it shall be lawful for the Secretary of State for the Colonies, or if such pensioner is resident in the Colony, then for the Governor in Council, from time to time during the remainder of such pensioner's life, or during such shorter period or periods either continuous or discontinuous as such Secretary of State or Governor in Council shall think fit, to pay all or any part of the moneys to which such pensioner would have been entitled by way of pension had he not become a bankrupt, or to apply the same for the maintenance and personal support or benefit of all or any, exclusive of the other or others of the following persons, namely, such pensioner and any wife, child, or children of his in such proportions and manner as such Secretary of State or Governor in Council from time to time thinks proper.

By His Excellency's command,

Colonial Secretary's Office,
Colombo, January 24, 1903.

EVERARD IM THURN,
Colonial Secretary.

SCHEDULE A.

Officers entitled to the Pensions prescribed in Section 24.

Survey Department.

Surveyor-General
Assistant Surveyor-General
Superintendents of Surveys

Assistant Superintendents of
Surveys
Trigonometrical Assistant

In the case of the Surveyor-General and Assistant Surveyor-General only when those officers have been appointed in the course of departmental promotion, and not when they have been brought in from outside.

Public Works Department.

Director of Public Works
Financial Assistant
Provincial Engineers

District Engineers
Factory Engineer

Only to those officers appointed prior to January 1, 1901.

Forest Department.

Conservator of Forests

Assistant Conservators of Forests

Only to those officers appointed prior to January 1, 1901.

Irrigation Department.

Director of Irrigation
Irrigation Assistant
Irrigation Engineers

Chief Irrigation Inspectors and any other officers of the Department to whom His Excellency the Governor, with the advice of the Executive Council, may extend the privilege

SCHEDULE B.

LIST of all officers who will be permitted, under paragraph 8 of this Minute, to count as pensionable emolument the annual value of the Government building (if any) occupied by them, provided that not more than one-sixth of their annual salary shall be reckoned as such annual value. No other officers are permitted to enjoy this privilege.

| Botanic Gardens. | WESTERN PROVINCE. | EASTERN PROVINCE. |
|---|----------------------------|---|
| Director | <i>Hulftsdorp.</i> | <i>Batticaloa.</i> |
| Mycologist and Assistant Director | Jailer | Jailer |
| Entomologist | Assistant jailer | <i>Trincomalee.</i> |
| Curator | | |
| Superintendent of the Botanic Garden, Hakgala | <i>Negombo.</i> | NORTH-WESTERN PROVINCE. |
| Head clerk | Jailer | <i>Puttalam.</i> |
| Draughtsman | <i>Avisawella.</i> | Jailer |
| Clerk and foreman, Hakgala | Jailer | <i>Chilaw.</i> |
| First foreman, Peradeniya | | |
| Plant collector and nurseryman | CENTRAL PROVINCE. | NORTH-CENTRAL PROVINCE. |
| | <i>Kandy (Bogambra).</i> | <i>Anuradhapura.</i> |
| | Jailer | Jailer |
| | Deputy jailer | |
| | Deputy jailer (Old Prison) | PROVINCE OF UVA. |
| | Jailer (Old Prison) | <i>Badulla.</i> |
| | | Jailer |
| Prisons. | <i>Nuwara Eliya.</i> | PROVINCE OF SABARAGAMUWA. |
| CONVICT ESTABLISHMENT. | Jailer | <i>Ratnapura.</i> |
| <i>Welikada.</i> | | Jailer |
| Superintendent of the Convict Establishment | NORTHERN PROVINCE. | <i>Kegalla.</i> |
| Assistant Superintendent | <i>Jaffna.</i> | Jailer |
| Two jailers, Welikada | Jailer | |
| First deputy jailer, Welikada | Deputy jailer | |
| Second deputy jailer, Welikada | | |
| Matron | SOUTHERN PROVINCE. | |
| Three head overseers | <i>Galle.</i> | Medical. |
| | Jailer | Superintendent, Lunatic Asylum |
| | | Superintendent, Leper Asylum |
| <i>Mahara.</i> | <i>Matara.</i> | Education. |
| Jailer | Jailer | Principal of the Royal College, Colombo |
| Deputy jailer | | |
| | <i>Tangalla.</i> | |
| | Jailer | Government Stores. |
| <i>Mutwal.</i> | <i>Hambantota.</i> | Magazine-keeper, Welikada |
| Jailer | Jailer | |
| Deputy jailer | | |

PROCLAMATIONS BY THE GOVERNOR.

IN THE NAME OF HIS MAJESTY EDWARD THE SEVENTH, of the United Kingdom of Great Britain and Ireland and of the British Dominions beyond the Seas, King, Defender of the Faith.

P R O C L A M A T I O N.

By His Excellency the Right Honourable Sir J. WEST RIDGEWAY, Knight Grand Cross of the Most Distinguished Order of Saint Michael and Saint George, Knight Commander of the Most Honourable Order of the Bath, Knight Commander of the Most Exalted Order of the Star of India, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

WEST RIDGEWAY.

WHEREAS by section 9 of "The Poisons Ordinance, 1901," it is enacted that the Governor, with the advice of the Executive Council, may from time to time make, and when made revoke or vary such regulations as may seem necessary or expedient for the purpose of controlling and regulating the possession and sale of poisons, and for the purpose of carrying out the provisions of the said Ordinance :

And whereas by sub-section 3 of section 10 of the said Ordinance it is further enacted that all regulations when so made shall be published in two successive issues of the *Government Gazette* in the English, Sinhalese, and Tamil languages, and shall be laid before the Legislative Council, if then in session, and if not then in session then so soon as possible after the commencement of the next ensuing session, and if within forty days after being so laid before the Legislative Council, any of

such regulations be objected to by the Legislative Council, the said Council may by resolution amend or annul any such regulations, and that all such regulations so amended, and such regulations as shall not be amended or annulled by the said Council, shall be proclaimed in two successive issues of the *Government Gazette* in the English, Sinhalese, and Tamil languages, and shall come into force upon such Proclamation in the *Government Gazette*, and shall thereupon be as legal, valid, and effectual and binding as if the same had been enacted in the said Ordinance :

And whereas the regulations set forth in the schedule hereto have been made by the Governor, with the advice of the Executive Council, under the provisions of section 9 aforesaid of the said Ordinance, and the same have under sub-section 3 of section 10 aforesaid of the said Ordinance been published in two successive issues of the *Government Gazette* on the Thirtieth of May and the Sixth of June, One thousand Nine hundred and Two, in the English, Sinhalese, and Tamil languages, and have likewise been laid before the Legislative Council then being in session.

And whereas no objection was made to the said regulations by the Legislative Council within forty days after their being so laid before the Legislative Council.

Now therefore know Ye that We, the said Governor, do hereby proclaim the regulations set forth in the schedule hereto.

Given at Dikoya, in the said Island of Ceylon, this Nineteenth day of January, in the year of our Lord One thousand Nine hundred and Three.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

GOD SAVE THE KING.

SCHEDULE.

Regulations under "The Poisons Ordinance, 1901."

The list of poisons under Schedule A shall be divided into two parts.

2. The following shall come under Part I. :—

Arsenic and its preparations.
Prussic acid.
Cyanides of potassium and all metallic cyanides.
Strychnine and all poisonous vegetables.
Alkaloids and their salts.
Aconite and its preparations.
Emetic tartar.
Corrosive sublimate.
Cantharides.
Savin and its oil.
Ergot of rye and its preparations.
Datura and its preparations.
All poisonous vegetable alkaloids and their salts.
Atropine and its preparations.
Preparations of cantharides.
Preparations of metallic cyanides.
Preparations of strychnine.
All vermin killers containing any of the above preparations.

3. The poisons under Part I. shall not be sold by retail, unless the purchaser is known to, or is introduced by, some person known to the seller. An entry shall be made of every sale, by the seller, in a register in the form appearing in Schedule C annexed to the Ordinance.

4. The vessel, packet, and wrapper containing the poison shall be distinctly labelled with the name of the article and the word "Poison" in English, Sinhalese, and Tamil, and with the name and address of the seller.

5. The following poisons shall come under Part II. :—

Carbolic acid.
Oxalic acid.
Chloroform.
Belladonna and its preparations.
Essential oil of almonds, unless deprived of its prussic acid.
Opium and all preparations of opium or of poppies.
Chloral hydrate and its preparations.
Corrosive sublimate preparations and all other mercury salts.
Nux vomica and its preparations.

The above articles shall be sold only with the vessel, wrapper, and cover distinctly labelled with the name of the article, the word "Poison" in English, Tamil and Sinhalese, and with the name and address of the seller.

6. Arsenic when sold by retail shall be mixed with powdered charcoal or indigo to colour it. All poisons enumerated in Part I. and Part II. shall be sold only to persons of mature age.

7. None of the foregoing regulations shall apply to any article when forming part of the ingredients of any medicine dispensed by an apothecary, or chemist and druggist on a doctor's prescription, but all such prescriptions, if containing any of the poisons enumerated, shall be entered in a book kept for that purpose (Prescription Book), with the name

of the person to whom it was sold and the name of the doctor prescribing. The name and address of the seller shall be attached to the receptacle containing the medicine prescribed.

8. Poisons kept for sale shall be securely packed in strong jars, bottles, or other similar suitable vessels, and the name of the poison contained in each such jar, bottle, or vessel shall be affixed thereto in distinct letters, and such jar, bottle, or vessel shall be kept under lock and key.

9. The apothecaries in Government employment shall be exempted from obtaining the license referred to in clause 3 of the Ordinance, but they shall in all other respects comply with the provisions of the Ordinance.

10. The license to be issued by a Government Agent under the provisions of section 4 of the Ordinance shall specify the name of the person to whom it is granted, the place at which the poisons are to be sold, whether the sale is to be wholesale or by retail, and the conditions, if any, upon which such license is granted.

විෂ 1901 ක් නොමිමර 11 දරන ආඥාපනත යටතේ ඒ ආඥාපනතේ 10 වෙනි වගන්තියේ 3 වෙනි උපවගන්තියේ ප්‍රකාර වහස්ති තිබෙනුයේ සහ විකිණීම පිළිවෙල කරන පිණිස ගරුකර ආණ්ඩුකාර උතුමාණන්වහන්සේ විසින් කරන මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු සම්පාදනය කරනලද මෙහි පහත දක්වන නියෝග වෂි 1902 ක් වූ මැයි මස 30 වෙනි දිනද සුනි මස 6 වෙනි දිනද ඉංග්‍රීසි සිංහල දෙමල යන භාෂාවලින් ආණ්ඩුවේ ගැලැව්පත්‍රයෙහි ප්‍රසිද්ධකරනලදුවද නීතිදායක මන්ත්‍රණසභාව ඉදිරිපිට නඩනලදුවද එසේ නඩා දවස් 40ක් ඇතුලත නීතිදායක මන්ත්‍රණසභාව විසින් සහතිකයක් නොකල බැවින් මෙහි ප්‍රකාශකරනලදී.

ගරුකර උතුමාණන්වහන්සේගේ ආඥාවලෙස,

වෂි 1903 ක් වූ ජනවාරි මස 19 වෙනි දින මහසෙනෙවිතුමා විසින්
උන්වහන්සේගේ කන්තෝරුවේදීය.

එවරුන්හි ඉම් තරුන්,
මහසෙනෙවිතුමා විසින්.

වෂි 1901 කේ වසන්ති සම්බන්ධවූ ආඥාපනත යටතේ සාදනලද රෙගුලාසි.

"ඒ" අකුර දරණ උපලෙඛනයේ සඳහන්වූ වසන්තිවල ලෙඛනය කාණ්ඩ දෙකකට බෙදනු ලැබේ.

- මෙහි පහත සඳහන්වන වසන්ති පළමුවෙනි කාණ්ඩයට ඇතුළත් වේ:—
පාසානම් සහ එහි සාදන දේවල්.
පරුසික් ඇසිඩ් (prussic acid).
සියනිඩ්ස් ඔෆ් පොටෘසියම් සහ පිරසියම් ලෝහ සියනිඩ්ස් (cyanides of potassium and all metallic cyanides).
ස්ත්‍රික්නින් (strychnine) සහ වසගනියන් ඇති වෘක්කලාදියෙන් සාදන සියලුම ඇල්කලොයිඩ්ස් (alkaloids) සහ ඒවායේ ලුණු.
අකොරොනෙයිට් (aconite) සහ එහි සාදන දේවල්.
ඇමටික් (නොසොන් වමනය අවගන්වන) ටාර්ටර් (emetie tartar).
කොරොසිව් (කාවදින) සබ්ලිමේට් (corrosive sublimate).
කන්තාරිඩ්ස් (cantharides).
සාවින් (savin) සහ එහි නෙල.
රයිඇර්ගොව් (ergot of rye) සහ එහි සාදන දේවල්.
අන්තන සහ එහි සාදන දේවල්.
වසගනියන් ඇති වෘක්කලාදියෙන් සාදන සියලුම ඇල්කලොයිඩ්ස් සහ ඒවායේ ලුණු.
ඇට්‍රොපින් (atropine) සහ එහි සාදන දේවල්.
කන්තාරිඩ්ස්වලින් (cantharides) සාදන දේවල්.
ලෝහ සියනිඩ්ස්වලින් (metallic cyanides) සාදන දේවල්.
ස්ත්‍රික්නින්වලින් (strychnine) සාදන දේවල්.
ඉහත සඳහන්වූ සාදන දේවලින් යුත් පණුවන් තසන සියලුම වසන්ති.

3. පළමුවෙනි කාණ්ඩයේ සඳහන්වූ වසන්ති, ඒවා මිලේට් ගන්න අස විකුණුම්කාරයා අදහන කෙණෙන්නම් මිස එක්කෝ ඔහු දන්නා කෙණෙන්න විසින් අදහන්නවාදන්නොත් මිස නැත්නම් බෙදලා නොවිකිණිය යුතුය. ආඥාපනතට යාකර තිබෙන "සී" අකුර දරණ උපලෙඛනයේ දක්වා තිබෙන විධිට සටහන්පොතක (රෙජිස්ත්‍රපොත) එක එක විකිණීම ගැණ ලෙඛනයක් විකුණුම්කාරයා විසින් සටහන්කර තැබිය යුතුය.

4. වසන්ති අඩංගු භාජනයේ පෙට්‍රිවයේ සහ කඩදැසියේ පිට වසන්තියේ නාමයන් ඉංග්‍රීසි සිංහල සහ දෙමල අකුරෙන් "වස" යන වචනයන් විකුණුම්කාරයාගේ නම සහ පදිංචියන් පැහැදිලිලෙස ලියා තිබෙන්නට ඕනෑය.

- මෙහි පහත සඳහන්වන වසන්ති දෙවෙනි කාණ්ඩයට ඇතුළත් වේ:—
කාර්බොලික් ඇසිඩ් (carbolic acid).
ඔක්සැලික් ඇසිඩ් (oxalic acid).
කොලෝරොෆෝම් (chloroform).
බැලොඩොනා (belladonna) සහ එහි සාදන දේවල්.
ඒවායේ තිබෙන පරුසික් ඇසිඩ් (prussic acid) නැතිකරලා නැත්නම්, ආමොන්ඩ් කියන කොට්ටම්බා වර්ගයේ කලවන් නැති වෙල්.
අඩි සහ අඩිවලින් හෝ පොසිගස්වලින් සාදන දේවල්.
කොලෝරල් කයිඩ්‍රේට් (chloral hydrate) සහ එහි සාදන දේවල්.
කොරොසිව් (කාවදින) සබ්ලිමේට්වලින් සාදන දේවල් සහ වෙනත් රහදිය ලුණු වර්ග.
ගොඩකදුරු සහ එහි සාදන දේවල්.

ඉහත සඳහන්වූ වසන්ති විකුණන්නට පුළුවන් වෙන්නේ ඒවා අඩංගු භාජනයේ කඩදැසියේ සහ පිරිසේ පිට වසන්තියේ නමින් ඉංග්‍රීසි සිංහල සහ දෙමල අකුරෙන් "වස" යන වචනයන් විකුණුම්කාරයාගේ නම සහ පදිංචියන් පැහැදිලිලෙස පිට ලියා පමණක්ය.

6. පාසානම් බෙදා විකුණන්නට එසේ පාවකිරීම පිණිස කුඩුකරනු ඇතුළු හෝ ගිල් සමග මිශ්‍රකල යුතුය. පළමුවෙනි සහ දෙවෙනි කාණ්ඩවල සඳහන්වූ සියලුම වසන්ති දැනටමත් වසසට පැමිණි අයවලුන්ට පමණක් විකිණිය යුතුය.

7. ඉහත දක්වූ කිසිම රෙගුලාසියක් දෙස්තරකෙතෙකුගේ බෙහෙත් වර්ධෝරුවක් පිට බෙහෙත් වෙලෙන්දෙක් විසින් හෝ බෙහෙත් සාදා නඩා විකුණන්නෙක් විසින් හෝ දෙනලද යම් බෙහෙත් යොග්‍යයට අයිති කිසියම් ද්‍රව්‍යයකට වැටහෙන්නේ නැත. තුමන් එසේ බෙහෙත් වර්ධෝරුවල ඉහත සඳහන් කරණලද යම් වසන්තියක් අඩංගු තිබේ නම්, එසේ බෙහෙත් වර්ධෝරු ඒවායේ නඩා තිබෙන පොතේ (බෙහෙත් වර්ධෝරු පොත) බෙහෙත් විකුණනු ලැබූ අයගේ නමින් බෙහෙත ගිණවනලද දෙස්තරගේ නමක් සමග සටහන්කොට තැබිය යුතුය. සේගකලාවූ බෙහෙත අඩංගු භාජනයේ විකුණුම්කාරයාගේ නම සහ පදිංචියන් ලියා අලවා තිබෙන්නට ඕනෑය.

8. විකිණීම පිණිස තබා තිබෙන වසන්ති සුරක්ෂණලෙස සවිඇති බුජම්වල බෝතලවලට ගෙවත් වෙනත් එබ්දු පුදුසු භාජනවල අසුර තැබිය යුතුය. තවද එක එක බුජමේ බෝතලේ ගෙවත් භාජනයේ අඩංගු තිබෙන වසන්තියේ නම පැහැදිලිලෙස ලියා එහි අලවා තිබෙන්නට ඕනෑය. තවද එසේ බුජම බෝතලය ගෙවත් භාජනය ගදුරුදමා වසා තැබිය යුතුය.

IN the Name of His Majesty EDWARD THE SEVENTH, of the United Kingdom of Great Britain and Ireland and of the British Dominions beyond the Seas, King, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency the Right Honourable Sir J. WEST RIDGEWAY, Knight Grand Cross of the Most Distinguished Order of Saint Michael and Saint George, Knight Commander of the Most Honourable Order of the Bath, Knight Commander of the Most Exalted Order of the Star of India, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

WEST RIDGEWAY.

WHEREAS by section 44 of "The Forest Ordinance, 1885," as amended by section 14 of the Ordinance No. 1 of 1892, it is enacted that the Governor, with the advice of the Executive Council, may make regulations respecting the transit of all forest produce by land or water; and whereas certain regulations were made under the provisions of the said section 44 of the said Ordinance No. 10 of 1885, as amended by the said section 14 of the said Ordinance No. 1 of 1892, and published in the *Government Gazette* by a notification dated April 30, 1900:

And whereas by regulation 2 of such regulations it is provided that no forest produce or timber shall be moved (a) in any district which has been proclaimed by the Governor, with the advice of the Executive Council, from any land, and (b) in any unproclaimed district from any land at the disposal of the Crown, or any land which is adjacent thereto, except with a permit from the Government Agent or Assistant Government Agent, or from some officer duly authorized by the Government Agent to issue permits; nor, when a permit has been obtained, shall any forest produce be moved otherwise than in accordance with the conditions of such permit:

And whereas it is expedient to proclaim the districts in the North-Central Province, set forth in the schedule hereto under the said regulation 2:

Now know Ye that We, the said Governor, with the advice of the Executive Council, do hereby proclaim the districts in the North-Central Province, set forth in the schedule hereto under the said regulation 2, as from and after the Sixteenth day of March, 1903.

Given at Kandy, in the said Island of Ceylon, this Twenty-ninth day of January, in the year of our Lord One thousand Nine hundred and Three.

By His Excellency's command,

GOD SAVE THE KING.

EVERARD IM THURN,
Colonial Secretary.

SCHEDULE.

1. The Nuwaragampalata (save Vilachchiya korale).
2. The Kalagampalata.
3. The Ulagalla korale of Hurulupalata.

IN the Name of His Majesty EDWARD THE SEVENTH, of the United Kingdom of Great Britain and Ireland and of the British Dominions beyond the Seas, King, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency the Right Honourable Sir J. WEST RIDGEWAY, Knight Grand Cross of the Most Distinguished Order of Saint Michael and Saint George, Knight Commander of the Most Honourable Order of the Bath, Knight Commander of the Most Exalted Order of the Star of India, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

WEST RIDGEWAY.

WHEREAS by section 4 of Ordinance No. 8 of 1901, it is enacted that the Municipal Council may from time to time make, and when made may revoke, amend, alter, or vary such by-laws as may seem necessary or expedient for the purpose of carrying out the provisions of the said Ordinance, and may impose penalties for the contravention thereof not exceeding a fine of twenty rupees:

And whereas by sub-sections 1 and 2 of section 6 of the said Ordinance it is enacted that no by-law or revocation, amendment, alteration, or variation of any by-law shall have effect until the same is confirmed by the Governor, with the advice of the Executive Council, and that all by-laws when so confirmed shall be published in two successive issues of the *Government Gazette* in the English, Sinhalese, and Tamil languages, and shall be laid before the Legislative Council if then in session, if not then in session then as soon as possible after the commencement of the next ensuing session, and if within forty days after their being so laid before the Legislative Council any of such by-laws be objected to by the Legislative Council, the said Council may by resolution amend or annul any such by-laws, and that all such by-laws so amended and such by-laws as shall not be amended or annulled by the said Council shall be proclaimed in two successive issues of the *Government Gazette* in the English, Sinhalese, and Tamil languages, and shall come into force upon such Proclamation in the *Government Gazette*, and shall thereupon be as legal, valid, effectual, and binding as if the same had been enacted in the said Ordinance:

And whereas the by-laws set forth in the schedule hereto have been made by the Municipal Council of Colombo, under the provisions of section 4 aforesaid of the said Ordinance, and the same have, under section 6 (1) thereof been confirmed by the Governor, with the advice of the Executive Council, and were published in two successive issues of the *Government Gazette* on the 7th and 14th November, 1902, in the English, Sinhalese, and Tamil languages, and were laid before the Legislative Council then being in session :

And whereas no objection was made to the said by-laws by the Legislative Council within forty days after their being so laid before the Legislative Council :

Now therefore know Ye that We, the said Governor, do hereby proclaim the by-laws set forth in the schedule hereto as required by clause 6 (2) of Ordinance No. 8 of 1901.

Given at Kandy, in the said Island of Ceylon, this Twenty-sixth day of January, in the year of our Lord One thousand Nine hundred and Three.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

GOD SAVE THE KING.

SCHEDULE.

By-law relating to the Removal and Disposal of Night Soil. To be read with the By-laws published in the "Government Gazette" on December 31, 1897.

(10)a. On the application of any person employing the services of a Municipal Officer for the removal of night soil, the services of a day cooly or a special cooly will be given.

The services of the day cooly will be as follows :—

He will be required to attend at the premises of the householder and perform the work specified for about 15 minutes per diem.

He must empty all chamber vessels, and the contents of smaller buckets, &c., into a regulation bucket or other bucket of no larger size than a regulation bucket provided by the householder for the purpose, (b) clean, disinfect (if disinfectants are provided by the householder) and replace them in their proper positions, (c) place the regulation bucket so filled in a convenient and secluded place (this spot must be first agreed upon with the householder) appointed for the purpose so as to be easy of access to the night cooly, (d) fill up all coir dust receptacles with coir dust from the supply delivered by the night cooly, (e) sweep, clean, or flush closets or compartments.

The services of a special cooly will be as follows :—

His services shall be at the entire disposal of such applicant for a period of eight hours per day. This cooly will [have to] be at his work and leave at a given time to be arranged with the applicant, and will devote the whole of that time to cleansing and keeping latrines and closets clean, and attending to all work in connection with the latrines on such premises.

The rates of payment to the said Municipal Council by any such person employing the services of a day or special cooly shall be as follows :—

For a day cooly at the rate of one rupee for every month or fraction of a month.

For a special cooly at the rate of fifteen rupees for every month or fraction of a month.

All such payments shall be made in advance, and every person who has become liable to the payments mentioned in this by-law shall continue to be so liable until he gives notice in writing to the Chairman of the Council that he wishes the services of the day or special cooly to be discontinued, together with the date from which he wishes such services to be discontinued.

All sums payable under this by-law if not paid on or before the 10th day of the month in respect of which or of any part of which it is due, or in the case of a first application as soon as notice is given of the commencement of the service of the day or special cooly shall be recoverable as hereinafter provided.

එක්සත් රාජධානියේ මහාමුතාන්තය සහ අයර්ලන්තයේද මුහුදින් එතර බ්‍රිතාන්‍ය රාජ්‍යවල අග රජවුද, සමයාරක්‍ෂාකාරවුද භෞතිකයින් විරාජමානවු හත්වෙනි ඇඹිවර්ඪි මහ රජපුරුවන්වහන්සේ ගේ නාමයෙන් :

ප්‍රකාශනමය.

සුඛවු මසිකල් සහ ජෝර්ජ් නමැති ඉතා උසස් පඩිකරියේ නයිට් ග්‍රැන්ඩ්මාස් නමැති ගරුනාමය උසුලන්වාවුද, එසේම බාත්නමැති ඉතා ගෞරවාභී පඩිකරියේ නයිට් කොමන්ඩර් යන ගරු

නාමය උසුලන්වාවුද, ස්ටාර් මාස් ඉන්ඩියා නමැති ඉතා උසස් පඩිකරියේ නයිට්

කොමන්ඩර් යන ගරුනාමය උසුලන්වාවුද, ලංකාවේපයේද ඊට් අදුලුවු දේශ

වලටත් ආණ්ඩුකාරවැන්පත් ප්‍රධාන සේනාධිපතිවු ඉතා ගෞරවාභී

සර්. ජේ. වැස්ට් රිජ්ටේ ගුවර්තයේද උතුමානන්වහන්සේ විසින්

දෙවාචදුරණලද ප්‍රකාශපත්‍රයේ වගහැරිනමි :

වැස්ට් විජ්ටේ.

1901කේ නොවැම්බර් 8 දරණ ආඥාපනතේ 4 වෙනි වගනතියේ නියමකර තිබෙන ප්‍රකාර කොලම් නාගරික සභාවට කලින්කලට ඉහතකී ආඥාපනතේ නියමවු කටයුතු ඉෂට්කිරීම පිණිස උපාධික නීති සැදීමටත් එසේ සෑදු ලක නැවත එය අහසකිරීමට, අළුත්කිරීමට, වෙනස් කිරීමට සහ අමුතු කිරීමටත් ඊට විරුධව ක්‍රියාකරණ අයට රුපියල් 20කට වැඩිනොවන දඩයක් පවුනුවන්ටත් බලය තිබේ.

பெரிய பிரித்தானியாவையும் அயர்லாண்டையும் சேர்ந்த இராச்சியங்களுக்கும், கடலுக்கப்பறமிருக்கும் பிரிட்டிஷ் இராட்சியத்திற்கு அரசனும், சமையக்கட்டுடையவருமாகிய மாட்சிமைபொருந்திய எட்வர்ட் ஏழாவது அவர்களின்பேரால்.

பிரசித்தபத்திரம்.

சென்ட் ஜோர்ஜ் சென்ட் மைக்கேல் பங்கிருரிய கீர்த்திபெற்ற ரையிட்கிறுண்ட் குரோர்ஸ் எனவும், பாத் எனும் பந்திக்குரிய சங்கைபொருந்திய ரையிற் கொம்மாண்டர் எனவும், இலங்கைக்குள்ளும் பிறம்பும் அதைச்சேர்ந்த தேசங்களுக்கு மகிமைபொருந்திய தேசாதிபதியும், கொண்டுநடத்துபவரு மாகிய சேர் ஜே. வெஸ்ட் நிற்றஜே, அவர்களால் வியற்றப்பட்ட பிரசித்தபத்திரம்.

வெஸ்ட் நிற்றஜே.

1901 ம் ஆண்டு 8 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 4 ம் பிரிவின்படி நகரசங்கத்தார் காலத்திற்குக் காலம் புதுச்சட்டம் உண்டாக்கவும், உண்டாக்கப்பட்ட கட்டளைச்சட்டத்தை அங்கீகரிக்கும்படியும், திருத்தவும், மாற்றவும், சொல்லப்பட்ட கட்டளைச்சட்டத்தைகொண்டு நடத்தும்படி அவசியமாய்த் தேள்வையெனக் காணப்படும் உபசட்டத்தை வேறுவிதமாய் மாற்றவும், கட்டளைச்சட்டத்துக்குக் கீழ்ப்படியாதவர்களுக்கு ரூபா 20 அபராதமடிக்கவும் கூடும்:

சொல்லப்பட்ட கட்டளைச்சட்டத்தின் 6 ம் பிரிவின் 1 ம் 2 ம் உபபிரிவின்படி அங்கீகரிக்கப்பட்ட அல்லது திருத்தப்பட்ட அல்லது மாற்றப்பட்ட யாதொரு உப கட்டளைச்சட்டம் அதிகாரச்சபையாரின் சம்மதத்தோடு தேசாதிபதியவர்களால் உறுதிபண்ணப்படாவிடில், அப்படியான கட்டளைச்சட்டங்கள் வளிமையுடையதல்ல, அப்படி உறுதிபண்ணப்பட்டபின் தமிழ், இங்கிலீஸ், சிங்களம் முதலான பாஷைகளில் சுவண்மேந்து “கெசட்” டில் இரண்டு அடுத்தடுத்தமுறைகளில் அச்சிடப்பட்டு, அதன்பின் சட்டநிருபணசபைகூடும் காலமாகில் அதற்கு முன்வைக்கப்பட்டு, அல்லது சட்டநிருபணசபைகூடும் காலமல்லாதுபோகில், அடுத்த முறை வரும் முதற் கூடும் சபைக்கு முன்பதாக வைக்கப்படும். அப்படிச் சட்டநிருபணசபைக்கு முன்னால் வைக்கப்பட்ட நாற்பதாம் நாள் சபையரால் ஏற்றுக்கொள்ளப்பட்டும் படாமலு யிருக்கும் உபகட்டளைச்சட்டங்கள் இங்கிலீஸ், தமிழ், சிங்கள முதலிய பாஷைகளில் சுவண்மேந்து “கெசட்” டில் அடுத்தடுத்த இரண்டு முறை பிரசித்தப்பண்ணப்பட்டபின் சொல்லப்பட்ட கட்டளைச்சட்டத்தின் பிரகாரம் மேற்சொல்லிய உபகட்டளைச்சட்டங்களை நீதியாக ஏற்றுக்கொள்ளப்படவேண்டும்:

இதற்குள்ள அட்டவணியில் சொல்லப்படும் உபகட்டளைச்சட்டம் மேற்சொல்லிய கட்டளைச்சட்டத்தின் 4 ம் பிரிவின் சொல்லியபடி கொழும்பு நகரசங்கத்தரால் உண்டாக்கப்பட்டு 6 ம் பிரிவின் (1) ம் உபபிரிவின்படி சட்டஅதிகாரச் சபையாரின் சம்மதத்தோடு தேசாதிபதியவர்களால் உறுதிபண்ணப்பட்டி அங்கீகரிக்க, சிங்கள, தமிழ் பாஷைகளில் 1902 ம் (வரு)-த்த நொவெம்பர் மாதத்த 7 ம் 14 ம் தேதிகளில் அரசாட்சி “கலெம்” பத்திரிகையில் அடுத்தடுத்த இருபிரதிகளில் பிரகடனஞ்செய்யப்பட்டு அப்போது நடைபெற்றுக்கொண்டிருந்த சட்டநிருமாணசங்கத்தின் முன் வைக்கப்பட்டது:

சட்டநிருபணசபைக்கு முன்பாக நாற்பதுநாள் வைக்கப்பட்டு சபையார் இந்தக் கட்டளைச்சட்டங்களை மறுதலிக்கவில்லை.

1901 ம் ஆண்டு 8 ம் கட்டளைச்சட்டத்தின் 6 (2) அதிகாரத்திற் சொல்லியபடி தேசாதிபதியாகிய நாங்கள் இந்த அட்டவணியில் காணப்படும் உபகட்டளைச்சட்டங்களை இத்தால் பிரசித்தப்படுத்துகின்றோம் என்பதை இத்தால் அறிவிக்கின்றோம்.

1903 ம் ஆண்டு சிதிலித்து வருஷம் ஜனவரிமாதம் இருபத்தாறாம் தேதி இலங்கைத்தீவிலுள்ள கண்டியில் கையெழுத்து வைக்கப்பட்டது.

மகிமைபொருந்திய தேசாதிபதி அவர்களின் கட்டளைப்படி,

எவரட் இம்துர்ன்,
கொலோனியல் செகர்தாரிஸ்.

அரசரைத் தேவன் பாதுகாப்பாராக.

அட்டவணை.

போறை அகற்றுவதையும் அதனை என்னசெய்வதென்பதையும்பற்றிய உபபிரமாணம்.

போறை எடுக்கும்படியாக நகரசங்கக் கூலியான வேலைகொள்ளும்படி யெழுதிக்கேட்கிற யாருக்காகிலும் நாட்கூலியாள் அல்லது பிரதான கூலியாள் கொடுக்கப்படும்.

நாட்கூலியின் வேலை பின்வருமாறு:—

அறைகளுக்குள் வைக்கப்பட்டிருக்கும் போச்சிகள் முதலியவற்றை வீட்டு முதலாளியினால் கொடுக்கப்படும் அதற்கென்று நியமிக்கப்பட்ட அளவான வாளியி் போடப்படவண்டியது, (b) சுத்தப்படுத்தவும் வீட்டுக்காரனால் மருந்துத் தூள் கொடுக்கப்பட்டால் அந்தமணத்தை மாற்றும்படிபோட்டு அந்த வாளியை முன்னிருந்த இடத்தில் கூலியாள் வைக்கவேண்டியது, (c) அப்படி திறப்பப்பட்ட வாளியை வீட்டுமுதலாளியின் சம்மதத்தோடும் இராக்கூலியாள் இலகுவாய் வந்து எடுக்கக்கூடிய வசதியான இடத்தில் வைக்கப்படவேண்டும், (d) இராக்கூலியினால் கொண்டுவரப்பட்ட தும்பு அதற்கென்று நியமிக்கப்பட்ட பாத்திரத்தில் போடவேண்டும், (e) கக்கூசு வாளியிருக்கும் காம்பறை சுத்தமாய்க் கருவப்படவேண்டும்.

பிரதான கூலியின் வேலை பின்வருமாறு:—

நாளொன்றுக்கு எட்டு மணித்தியால வீதமாக எழுதிக்கேட்கும் ஆளின் சம்மதப்படி நடக்கவேண்டும்.

அந்தக் கூலியாள் எத்தனை மணிக்கு வந்து எத்தனை மணிக்குப் போகிறதென்பதை வீட்டு முதலாளியுடன் ஒழுங்குபண்ணிக்கொள்ள வேண்டியது. வேலைக்குவந்த நேரம்முணுகக் கூசைச்சேர்ந்த எவ்வித வேலையாயிருந்தாலும் சொல்லப்பட்ட எட்டு மணித்தியாலமும் அதிவ செலவிடவேண்டும்.

நகரசங்கத்துக் கூவியாட்கள் அதாவது நாட்கூவி அல்லது பிரதான கூவியாட்களைக்கொண்டு வேலைசெய்விக்கிற தற்கால பணங் கட்டும் வீதம் அடியில் காணப்படும் வகையே :—

நாட் கூவியானுக்கு முளுமாதம் அல்லது குறைமாதமாயிருந்தாலென்ன மாசம் ஒன்றிற்கு ரூபா 1
பிரதான கூவியானுக்கு முளுமாதம் அல்லது குறைமாதமாயிருந்தாலென்ன மாசம் ஒன்றிற்கு ரூபா 15

மேற்சொல்லிய வீதம் முற்பணமாகக் கட்டவேண்டியது, நாட்கூவி அல்லது பிரதான கூவியாட்களை ஒரு குறிக்கப் பட்ட தேதி தொடக்கம் வேலைசெய்யத் தேள்வையில்லையென்று நகரசங்கத்து அக்கிராசனருக்கு எழுத்து மூலமாய் அறிவிக்கும் வரையில் இந்த உபகட்டளைச் சட்டத்தின் பிரகாரம் பணம் கொடுக்கப்பாத்திரராவார்கள்.

இந்த உப கட்டளைச்சட்டத்தின் பிரகாரம் கொடுக்கவேண்டிய பணங்கள் மாசாந்தம் 10 நி திகதிக்குள் கொடுபடா திருந்தால், அல்லது முதல் எழுதிக்கேட்பவருக்கு நாட்கூவி அல்லது பிரதான கூவியாட்கள் வேலைசெய்யத் தொடங்கி விட்டார்கள் என்பது அறிவிக்கப்பட்டவுடன் இனிமேல் உண்டாக்கப்படும் கட்டளைச்சட்டத்தின் பிரகாரம் பணம் அறவிடப்படும்.

IN the Name of His Majesty EDWARD THE SEVENTH, of the United Kingdom of Great Britain and Ireland and of the British Dominions beyond the Seas, King, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency the Right Honourable Sir J. WEST RIDGEWAY, Knight Grand Cross of the Most Distinguished Order of Saint Michael and Saint George, Knight Commander of the Most Honourable Order of the Bath, Knight Commander of the Most Exalted Order of the Star of India, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

WEST RIDGEWAY.

WHEREAS by Proclamation bearing date the Twenty-seventh day of July, 1897, issued under the provisions of section 7 of "The Police Ordinance, 1865," a police force was duly established in the town of Anuradhapura, in the North-Central Province, within the limits in the said Proclamation set out and described :

And whereas by section 34 of the said Ordinance it is enacted that for the purposes of creating a fund from which the expenses of the police force payable by each town not created a Municipality are to be defrayed, a tax shall be payable on the 31st day of March, on the 30th day of June, on the 30th day of September, and on the 31st day of December in every year, for the quarter ending on the said days respectively, on all houses and buildings of every description, and on all lands and tenements whatsoever within every such town to an amount equal to such percentage on the *bonâ fide* annual value of such houses, buildings, lands, and tenements as the Governor, with the advice and consent of the Executive Council, shall by Proclamation from time to time appoint, except in cases where such amount shall fall below the sum of Twenty-five cents per quarter, in all which excepted cases Twenty-five cents per quarter shall be assessed and payable. Provided that such tax shall not in the aggregate exceed the sum necessary for the maintenance of the force in such town, except as aforesaid, and which sum it shall be lawful for the Governor, with the advice and consent of the Executive Council, from time to time determine and appoint ; provided further, that buildings appropriated to religious worship and such as are placed in charge of military sentries shall be exempted from the payment of such rates :

And whereas the town of Anuradhapura aforesaid has not been created a Municipality, and whereas the Governor, with the advice and consent of the Executive Council, has determined and appointed that the sum necessary for the maintenance of the force in the said town of Anuradhapura is rupees One thousand Eight hundred and Forty-four and cents Fifty-eight :

Now therefore know Ye that We, the said Governor, with the advice and consent of the Executive Council, do hereby appoint that for the purposes aforesaid, the tax payable on all houses and buildings of every description, and all lands and tenements whatsoever in the town of Anuradhapura aforesaid, within the limits specified in the schedule to the Proclamation dated Twenty-seventh day of July, 1897, aforesaid, shall save in such excepted cases as above aforesaid, and in case of such buildings as are exempted from the payment of such tax as aforesaid, from and after the First day of January, 1903, be at the rate of four per cent. on the *bonâ fide* annual value of such houses, buildings, lands, and tenements aforesaid.

Given at Kandy, in the said Island of Ceylon, this Twenty-sixth day of January, in the year of our Lord One thousand Nine hundred and Three.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

GOD SAVE THE KING.

IN the Name of His Majesty EDWARD THE SEVENTH, of the United Kingdom of Great Britain and Ireland and of the British Dominions beyond the Seas, King, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency the Right Honourable Sir J. WEST RIDGEWAY, Knight Grand Cross of the Most Distinguished Order of Saint Michael and Saint George, Knight Commander of the Most Honourable Order of the Bath, Knight Commander of the Most Exalted Order of the Star of India, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

WEST RIDGEWAY.

WHEREAS by section 4 of Ordinance No. 25 of 1901, entitled "An Ordinance to provide for the Registration of Dogs," it is enacted that it shall be lawful for the Governor, with the advice of the Executive Council, by Proclamation to be for that purpose published in the *Government Gazette*, to bring any province, district, town, or place under the operation of the said Ordinance, and to define the limits of such province, district, town, or place for the purposes of the said Ordinance, and whereas it is expedient to bring under the operation of the said Ordinance the village of Tebuwana within certain limits:

Now know Ye, that We, the said Governor, with the advice of the Executive Council, do as from and after First February, 1903, hereby bring under the operation of the said Ordinance the village of Tebuwana within the following limits, namely, north by Kalu-ganga, east by the western boundary of Arapolakanda estate, south by Tebuwana-ela and a portion of Asmagawaturana, west by Eriyanga-ela and the Kalu-ganga.

Given at Kandy, in the said Island of Ceylon, this Twenty-first day of January, in the year of our Lord One thousand Nine hundred and Three.

By His Excellency's command,

GOD SAVE THE KING.

EVERARD IM THURN,
Colonial Secretary.

IN the Name of His Majesty EDWARD THE SEVENTH, of the United Kingdom of Great Britain and Ireland and of the British Dominions beyond the Seas, King, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency the Right Honourable Sir J. WEST RIDGEWAY, Knight Grand Cross of the Most Distinguished Order of Saint Michael and Saint George, Knight Commander of the Most Honourable Order of the Bath, Knight Commander of the Most Exalted Order of the Star of India, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

WEST RIDGEWAY.

WHEREAS by section 19 of Ordinance No. 9 of 1901, it is enacted that the Governor, with the advice of the Executive Council, may, for any town, place, district, or province of this Island, from time to time make, and when made, revoke, amend, alter, or vary such by-laws as may seem necessary or expedient for the purpose of carrying out the provisions of the said Ordinance:

And whereas by section 20 of the said Ordinance it is enacted that the by-laws when so made, altered, or amended shall be published in the *Government Gazette*, and shall thereupon become as legal, valid, binding, and effectual as if the same had been inserted in the said Ordinance, and all courts, judges, and magistrates shall take judicial notice thereof, and that the Proclamation publishing such by-laws shall set out and define the limits of the town, place, district, or province to which such by-laws are to apply:

And whereas it is expedient to make by-laws under the said section 19 of the said Ordinance for the town of Colombo, within the limits set out and defined in the schedule A hereto, for the purpose of carrying out the provisions of the said Ordinance:

Now therefore know Ye that We, the said Governor, with the advice of the Executive Council, have made the by-laws set out in the schedule B hereto for the town of Colombo, within the limits set out and defined in the schedule A hereto, for the purpose of carrying out the provisions of the said Ordinance.

Given at Kandy, in the said Island of Ceylon, this Twenty-sixth day of January, in the year of our Lord One thousand Nine hundred and Three.

By His Excellency's command,

GOD SAVE THE KING.

EVERARD IM THURN,
Colonial Secretary.

SCHEDULE A.

Limits of the Town of Colombo.

Bounded on the north by the sea and Kelani river; east by the Kelani river, St. Sebastian canal, Urugodawatta road, north and south Base Line road as far as the Bacteriological Institute, by a cart track eastwards to the grass fields following the edges of these grass fields and turning southwards along the Yakbedda road, westwards along Cotta road, and then following Buller's road, Bambalapitiya road as far as Dickman's road, then eastwards along a cart road for a distance of 761 yards, and southwards along another track for a distance of 345 yards to the north bank at the junction of the Kalutara and Kirillapana canals; on the south by Kirillapana canal; and on the west by the sea and harbour.

SCHEDULE B.

1. The owner or owners of tram cars plying for hire shall cause to be affixed and keep affixed in a conspicuous place on every car a placard or ticket notifying the number of passengers which the car is licensed to carry. No person shall enter or attempt to enter a compartment in which a label "full" is suspended, and any such person may be removed from the car by any officer of the owner or owners of tram cars.
2. The owner or owners of tram cars shall cause every car when plying between the time of sunset and sunrise to carry two lighted lamps, one at either end thereof, lead light white, rear red, and shall also sufficiently light the interior of every such car.
3. Whenever the owner or owners of tram cars adopt the ticket system of collecting fares, then, so long as that system is continued, every passenger travelling on a tram car shall upon payment of his fare be furnished with a ticket, which shall be punched so as to denote the section to which the passenger is entitled to travel, and he shall, when required, show the ticket to any tramway official authorized to examine the same, and shall deliver up such ticket on demand to any tramway official duly authorized to collect tickets on his quitting the car. The ticket shall contain a printed notice, showing with reference to the punch, how far the passenger is entitled to travel. The owner or owners of tram cars shall give immediate notice to the Chairman of the Municipal Council of any change in their system of collecting.
4. No passenger shall get into or upon, or attempt to get into or upon, or shall quit or attempt to quit a tram car while such car is in motion, or from the side nearest to the opposite track to that on which such car is standing.
5. No passenger shall ride or attempt to ride on the footboards of a tram car, or on any other part of a tram car except on the seats which are intended for the accommodation of passengers.
6. No person shall spit or smoke or chew betel, bhang, tobacco, opium, or other like substance in any tram car, except in a compartment specially provided for that purpose and so labelled, after being warned by any of the tramway officials or passengers to desist, and any such person shall be liable to be removed by any such official from any such car and shall forfeit his fare.
7. No passenger or other person shall, except in cases where a whole car has been specially engaged while travelling in or upon any tramway carriage, play or perform upon any musical instrument.
8. No person, who shall be in a state of intoxication, or whose person or clothing is in such a state as to give reasonable ground of annoyance or offence to any passenger, or who shall have with him any live animal, loaded firearms, or other article which might reasonably be considered to be dangerous or offensive to any passenger, shall enter or travel in a tram car.
9. No person shall commit any nuisance or act of indecency, or shall use obscene language in any tram car, or shall wilfully and without lawful excuse interfere with the comfort of any passenger in the tram car, and any such offender may be removed by any of the tramway officials from any such car, and shall forfeit his fare.
10. No person afflicted with smallpox or other contagious or infectious disease shall travel in a tram car, and if any person whilst travelling be discovered to be so afflicted it shall be lawful for any tramway official to remove him from the car.
11. The owners of any tram car plying for hire shall maintain the same in good order, well varnished, or painted and varnished, inside and outside, to the satisfaction of the Chairman of the Municipal Council; it shall be properly constructed, provided, and appointed, and shall have a bell or whistle to enable the conductor to communicate with the driver, when such conductor desires to stop or start such car.
12. The owners of each car shall provide a distinguishing number which shall be painted on it in a conspicuous place in letters not less than one foot long.
13. Every driver or conductor of a tram car plying for hire shall conduct himself in a respectful manner, and shall not be guilty of any act which shall give reasonable ground of offence to any passenger.
14. Every driver and conductor of a tram car plying for hire shall wear in some place where it can be readily seen a distinguishing badge, such badges shall bear separate numbers, and the Tramway Company shall keep a register from which it can be discovered who was the wearer of a certain badge on any given day. The Manager of the owner or owners of tram cars shall, on the demand of any person during business hours, and on his furnishing the number of a badge, the date and time, and number of the car on which it was worn, inform that person who was the driver or conductor, as the case may be, who wore that particular badge.
15. The conductor of any tram car shall not demand or take from any passengers who may be carried therein or thereon a greater amount for the fare thereof than is authorized to be demanded or taken by any list of fares duly exhibited on or in such carriage.
16. No driver or conductor of any tram car shall solicit any person to become a passenger to the annoyance of such person.
17. The driver or conductor of any tram car shall comply with all orders or regulations made by the Municipal or Police authorities for regulating the traffic in the streets on general or special occasions, and shall when taking up or setting down passengers at or near any place of public meeting or large assemblage of people within the town, act under the direction of the police as to the manner in which such car shall proceed or stop, or where any such car shall stand when waiting to take up passengers at any such place.
18. In case any property shall be left in any tram car by any person who may have used such car, the conductor thereof shall, without delay, after such property shall have been found by him, or delivered into his care, take or cause to be taken such property in the state in which it was found, or delivered to his care, to the traffic office of the owner or owners of tram cars, and the owner or owners of tramcars shall send it to the nearest police station.
19. There shall be attached to each car in a conspicuous place, on the side at which passengers enter, a printed label, with letters not less than one inch long, showing the route and destination of the car.

20. The owner or owners of every tram car or motor carriage used on the tramways shall cause such tram car or motor carriage to comply with the following requirements :—

- (a) The wheels shall be fitted with brake blocks, which can be applied by a screw or treadle, or by other means, and there shall be in addition an adequate emergency or reversing brake.
- (b) It shall be fitted with a suitable fender, which shall be approved of by the Chairman, and with a special bell or whistle to be sounded when necessary. The approval of the fender by the Chairman shall not relieve the owner or owners of the tram car or motor carriage from any liability that may legally attach to them other than under these by-laws.
- (c) It shall be free from the clatter of machinery, such as to constitute any reasonable ground of complaint either to the passengers or to the public, and any machinery under the carriage shall be concealed from view at all points above four inches from the level of the rails.

21. The Municipal Council may appoint an officer who shall from time to time inspect the cars used on the tramways and the working arrangements on the tramway lines, and report whenever he finds either to be unsatisfactory or dangerous, and it shall be the duty of the owner or owners of tram cars to make such alterations, not inconsistent with the provisions of the agreement made and entered into on November 25, 1896, between the Municipal Council, Colombo, and the firm of Boustead Brothers, as are ordered by the Chairman of the Municipal Council.

22. The speed at which the tram cars and motor carriages used on the tramways shall be driven or propelled along the tramways shall not exceed the rate of eight miles an hour, or ten miles an hour in such places as the Chairman may from time to time approve of, and five miles an hour in congested places, such as the Maradana road between its junctions with Symond's road and Temple road, and New Moor street between its junctions with Dam street and Kuruwe street, and in such other places as the Chairman of the Municipal Council may from time to time direct, and the speed at which the cars shall pass through facing points, whether fixed or movable, shall not exceed the rate of four miles an hour.

23. No tram car or motor carriage used on the tramways shall be driven so as to follow a preceding tram car or motor carriage at a less distance than thirty yards along any portion of the lines of tramway, except at a siding or place appointed by the Municipal Council as a stand for such tram cars.

24. Tram cars and motor carriages used on the tramways must be brought to a stop at least thirty feet before arriving at any of the following junctions, and such other junctions as the Chairman may from time to time direct, and shall not pass these junctions at a greater speed than 4 miles an hour :—

- (a) Junction of Messenger street with Kuruwe street and Hulftsdorp street.
- (b) Junction of Grandpass road with Madampitiya road.
- (c) Junction of Grandpass road with Armour street and Skinner's road south.
- (d) Junction of Maradana road with Maligakanda road.
- (e) Junction of Maradana road with Regent street and Jail road.

25. Every driver or conductor of a tram car shall stop the same at any halting place prescribed by the Chairman of the Municipal Council, with the consent of the owner or owners of tram cars, when required to do so by any passenger desirous of leaving such tram car, or by any person at or near such halting place who desires to travel by such tram car, and for whom there is room.

26. The conductor of each tram car shall enforce the foregoing by-laws and prevent the breach of the same to the best of his ability.

27. Efficient guard wires shall be erected and maintained by the owner or owners of tram cars at all places where telegraph or telephone wires cross above the electric conductors of the tramway.

28. When any accident has occurred in connection with the working of the tramways of such a kind as to have caused or to be likely to have caused loss of life or personal injury, the matter shall be reported to the Government and to the Chairman of the Municipal Council by the Manager or Acting Manager of the owner or owners of tram cars.

29. The owner or owners of tram car shall affix and keep affixed in their office in Colombo, and in each compartment of their cars a printed copy of these by-laws for the use of the public.

30. The Manager or Acting Manager of the owner or owners of tram cars shall be liable to a fine of a sum not exceeding Rs. 20 for each breach of the foregoing by-laws which impose a duty on the owner or owners of the tram cars.

31. No person shall wilfully obstruct or impede any tramway official in the execution of his duty upon or in connection with any tram car or tramway.

32. Any tramway official or other person who wilfully or negligently commits a breach of any of the foregoing by-laws shall be liable to a fine not exceeding Rs. 20, and in default of payment to simple or rigorous imprisonment not exceeding one month, for every such breach.

33. Every person who shall commit a breach of any of the foregoing by-laws may be lawfully apprehended without any warrant or written authority by any tramway official, or by any other person whom such tramway official shall call to his aid, anything in the Criminal Procedure Code to the contrary notwithstanding, and every person so apprehended shall with all convenient despatch be conveyed to the first police station which the tram car in or near which he has been apprehended shall next pass, and be delivered into the custody of the police officer for the time being in charge of such police station. Such police officer shall thereon proceed as if the person so apprehended had been arrested by a police officer without a warrant under the provisions of the Criminal Procedure Code.

APPOINTMENTS, &c., BY THE GOVERNOR.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to make the following appointments:—

The Hon. Mr. F. R. ELLIS, C.M.G., to be a Member of the Harbour Board.

The Hon. Mr. C. A. MURRAY to be a Member of the Harbour Board in the room of Mr. G. M. FOWLER, absent from the Island on leave.

The Hon. Mr. C. A. MURRAY, under section 17 of Ordinance No. 1 of 1873, to be a Visitor of the Lunatic Asylum, *vice* Mr. G. M. FOWLER, absent from the Island on leave.

Mr. J. HARWARD to be a Visitor of the Lunatic Asylum, under section 17 of Ordinance No. 1 of 1873, in place of Mr. S. M. BURROWS.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 29, 1903.

IT is hereby notified that Mr. H. R. FREEMAN will cease to officiate in Class II. of the Civil Service, with effect from the 18th instant.

By His Excellency's command.

EVERARD IM THURN,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 28, 1903.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. C. R. CUMBERLAND to officiate in Class II. of the Civil Service, with effect from January 18, 1903.

By His Excellency's command.

EVERARD IM THURN,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 28, 1903.

WITH reference to the notification dated January 21, 1903, published in the *Gazette* of January 23, 1903, it is hereby notified that HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. T. B. RUSSELL to be Additional District Judge, Batticaloa, in addition to his own duties, for January 26, 1903.

By His Excellency's command.

EVERARD IM THURN,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 27, 1903.

UNDER instructions received from the Secretary of State, HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. J. L. PIGOT to act as Conservator of Forests, with effect from January 22, 1903.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 30, 1903.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint the under-mentioned persons to be Members of the Provincial Road Committee of the Province of Sabaragamuwa for the year 1903:—

Mr. J. DE ZILVA.
Mr. D. J. JAYETILEKE.
Mr. W. A. A. EKNELLIGODA,
Mr. F. J. WRIGHT.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 27, 1903.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased, under the provisions of the Ordinance No. 9 of 1901, to appoint Mr. R. D. DE ZILVA, Mudaliyar, to be an Inspector of Coaches for the District of Kalutara.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 28, 1903.

IT is hereby notified that Messrs. SENDIRAGE DON LIANDURU and WARNAKULASURIYA GONIACHCHI LOLUWAGODAGE DON VALENTINE have been elected as Unofficial Members of the Local Board of Minuwangoda for the years 1903 and 1904.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 26, 1903.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased, under the provisions of section 15 (1) of Ordinance No. 13 of 1898, to appoint Mr. JOHN EDWARD DE SILVA SURIYABANDARA to be an Unofficial Member of the Local Board of Minuwangoda for the years 1903 and 1904.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 26, 1903.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint, under section 120 of "The Criminal Procedure Code, 1898," Mr. JOHN HENRY PETER DASSENAEKA to act as Inquirer for Pasdun korale east, from January 12, 1903, during the absence on leave of Mr. GEORGE WIJESUNDRA, or until further orders.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 26, 1903.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. HERMAN PETER WEBERASURIYA, of Mutwal, Colombo, to be a Notary Public at Colombo and throughout the District of Colombo, in the Western Province, and to practise as such in the English and Sinhalese languages.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 23, 1903.

APPOINTMENTS, &c., OF REGISTRARS.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to make the following appointments :—

JAYASUNDARA MUDIYANSELAGE HUDUHAMI to be Registrar of Births and Deaths of Wellawaya korale division, and Registrar of Marriages (Kandyan and General) of the Wellawaya division, in the Badulla District of the Province of Uva, from February 11, 1903, *vice* D. M. BANNEKAHAMI, deceased. His office will be at Dimbulamurewatta.

JAYASUNDARA MUDIYANSELAGE HUDUHAMI to be provisionally Registrar of Kandyan Marriages of Wellawaya division, in the Badulla District of the Province of Uva, with effect from January 26, 1903, *vice* D. M. BANNEKAHAMI, deceased. His office will be at Dimbulamurewatta.

Mr. HUSSANSAIBOTAMBY KATHIRIMOHAMADO to act as Registrar of Births and Deaths of Perunkaippattu division, in the Mannar District of the Northern Province, for one month from January 13, 1903, during the absence of the Registrar, NAINAKANDO MOHAMADO SULTAN, on leave. His office will be at Vithanaivalavu in Vidathal-tivu.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary,
Colonial Secretary's Office,
Colombo, January 27, 1903.

THE following appointments under sections 2 and 3 of the Ordinances Nos. 19 and 23 of 1900, respectively, are hereby notified :—

The Provincial Registrar, Galle, has appointed Mr. H. W. ABEYWARDENE to act as Registrar of Marriages of Four Gravets of Galle and Akmimana division, in the Galle District of the Southern Province, for four days from January 24, 1903, during the absence of the Registrar, Mr. J. S. ABAYASEKARA, on leave. His office will be at the Galle Kachcheri.

The Assistant Provincial Registrar, Galle, has appointed PETER DIAS WIJETILAKA GUNAWARDANE to act as Registrar of Births and Deaths of Kahawe division, and Registrar of Marriages of Wellaboda pattu division, in the Galle District of the Southern Province, for six days from February 2, 1903, during the absence of the Registrar, D. H. D. W. SURIYA ARACHCHI, on leave. His office will be at Tewelumpolawatta at Godagama.

The Assistant Provincial Registrar, Nuwara Eliya, has appointed D. C. LORENZU HEWA to act as Registrar of General Marriages of Kotmale division (excluding the portion included in the town of Nuwara Eliya), in the Nuwara Eliya District of the Central Province, for fourteen days from January 25, 1903, during the absence of the Registrar, H. H. MATHES DE SILVA, on leave. His office will be at Talawakele.

The Assistant Provincial Registrar, Mannar, has appointed JAMES THALUKATHU to act as Registrar of Births and Deaths of Nanaddan east, and Registrar of Marriages of Nanaddan division, in the Mannar District of the Northern Province, for fourteen days from January 12, 1903, during the absence of the Registrar, E. T. ANTONY, on leave. His office will be at Vethanawalavu in Murunkan.

P. ARUNACHALAM,
Registrar-General.

Registrar-General's Office,
Colombo, January 29, 1903.

IT is hereby notified that VARITAMBY VELUPPILLAI, Registrar of Births and Deaths and of Marriages of the division of Karachchi, in the Jaffna District of the Northern Province, will, with effect from February 1, 1903, have a station at Kulanthaikanakkantarai in Kandavalai (which he will attend on the 15th, 16th, and 17th of every month), and another at Adaippuwalavu at Navat-kokkaddiyan (which he will attend on the 18th, 19th, and 20th of every month).

P. ARUNACHALAM,
Registrar-General.

Registrar-General's Office,
Colombo, January 26, 1903.

GOVERNMENT NOTIFICATIONS.

UNDER instructions from the Secretary of State, His Excellency the Governor has been pleased to order that section 22 of the Pension Minute dated January 8, 1902, be repealed, and that the following notification be published for general information :—

Officers of the Ceylon Government on leave in any part of Asia (except Cyprus), or in a place the currency of which is based on a silver standard, shall draw their salary in silver rupees at the current rate of exchange, plus exchange compensation in accordance with the amended Government Minute dated December 7, 1894, and retired officers resident in any part of Asia (except Cyprus), or in a place the currency of which is based on a silver standard, shall draw their pensions in silver rupees at the current rate of exchange.

Colonial Secretary's Office,
Colombo, January 24, 1903.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

IT is hereby notified that the holders of the following offices appear in the Notification dated July 28, 1902, published in the *Gazette* of August 22, 1902, are not entitled to pension, as none of them draw a salary of Rs. 250 per annum or upwards :—

Forty-six Forest Guards.

Colonial Secretary's Office,
Colombo, January 24, 1903.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

IT is hereby notified that the Municipal Council of Kandy, with the sanction of His Excellency the Governor in Executive Council, will levy for the year 1903, under the authority of section 128 of "The Municipal Councils' Ordinance, 1887," a tax on all carriages, carts, hackeries, horses, ponies, mules, bullocks, and asses liable to such tax at the rates hereunder specified.

The Notification dated January 12, 1903, published in the *Gazette* of the 16th idem, is hereby cancelled.

| | Rs. | c. |
|--|-----|------|
| For every carriage of whatever description other than a cart, hackery, or jinricksha | 5 | 0 |
| For every cart or hackery of whatever description | ... | 4 0 |
| For every jinricksha | ... | 2 50 |
| For every pony or mule | ... | 2 50 |
| For every bullock or ass | ... | 1 0 |

Colonial Secretary's Office,
Colombo, January 24, 1903.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

THE following rules made under section 6 of Ordinance No. 24 of 1889, and passed by the Village Committees of the Weudawili, Dewamedi, Dambadeniya, Wannu, and Hiriyala hatpattus of the Kurunegala District, under section 16, have been approved by the Governor in Executive Council, and are published for general information under section 7 of the said Ordinance.

Colonial Secretary's Office,
Colombo, January 26, 1903.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

Rules referred to.

1. Every village or group of villages shall be provided with a burial ground or crematorium or both, as the Committee shall consider necessary for the burning or burying of the dead, and every such ground shall be registered by the Committee for the purpose.

2. Every registered burial ground shall be demarcated by a trench or enclosed by a fence, and shall be kept clear of jungle or underwood, and the villages for whose use the burial ground is provided shall contribute labour thereon as the Committee shall consider necessary.

3. It shall not be lawful for any person to bury or burn any corpse except in a duly registered burial ground or crematorium.

4. No land which has been registered as a burial ground shall be sold, disposed of, or used for any other purpose.

5. The Chairman of the Village Committee shall, if necessary, allot portions in each burial ground for the different communities in each village or group of villages, and it shall be incumbent on each community to confine its burials to each such portion.

IT is hereby notified that His Majesty the King has been graciously pleased to approve of the Medals, struck by order of His Excellency the Governor and Commander-in-Chief of this Colony, in commemoration of His Majesty's Coronation, being worn on State occasions in Ceylon in the same manner as the medals issued to commemorate the Sixtieth Anniversary of the Accession of Her late Majesty Queen Victoria.

Colonial Secretary's Office,
Colombo, January 27, 1903.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

IT is hereby notified for general information that 14,491A. 3R. 13P. of surveyed lands are available for sale or settlement in the Province of Sabaragamuwa.

Colonial Secretary's Office,
Colombo, April 21, 1902

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

IT is hereby notified for general information that 161,647 acres of surveyed lands are available for sale in the under-mentioned Provinces :—

In the Western Province, 18,909 acres, situated in Siyane, Hewagam, Salpiti, and Alutkuru korales of the Colombo District, consisting of forest, chena, and jungle lands.

In the Central Province, 2,841 acres, situated in the Kandy, Matale, and Nuwara Eliya Districts, composed chiefly of jungle, chena, and patana lands.

In the Southern Province, 28,278 acres, situated in the Hambantota District, consisting of paddy fields, chena, jungle, and garden land.

In the Eastern Province, 38,260 acres, situated in the Batticaloa and Trincomalee Districts, consisting of garden lands, paddy lands, and jungle.

In the North-Central Province, 10,270 acres, distributed throughout the Province.

In the Province of Uva, 13,936 acres, situated in the Yatikinda division, consisting of patana, chena, and paddy fields.

Colonial Secretary's Office,
Colombo, August 5, 1901.

By His Excellency's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

PUBLICATIONS FOR SALE at the Government
Record Office, Colombo :—

Legal.

In three volumes, bound in leather, price Rs. 22.50 the set.

A NEW AND REVISED EDITION OF

THE LEGISLATIVE ENACTMENTS OF CEYLON,

Containing the

Proclamations, Regulations, Ordinances, and Charters in force in Ceylon on the 12th day of October, 1900.

Vol. I.—Proclamation of Sept. 1799 to Ordinance 9 of 1879.

Vol. II.—Ordinances 1 of 1880 to 24 of 1889.

Vol. III.—Ordinances 3 of 1890 to 8 of 1900.

Index to the above, in paper cover, 25 cents.

Volume IV.

Rs. c.

Part 1.—Ordinances 9 of 1900 to 12 of 1901 ... 0 65

Part 2.—Ordinances 13 of 1901 to 13 of 1902 ... 0 70

LEGISLATIVE ENACTMENTS (OLD EDITION).

Ordinances 5 of 1894 to 3 of 1895 ... 0 75

Ordinances 4 of 1895 to 4 of 1896 ... 1 0

Ordinances 4 of 1897 to 17 of 1898 ... 2 0

Ordinances 18 of 1898 to 3 of 1899 ... 0 25

Ordinances 4 of 1899 to 8 of 1900 ... 1 0

Special Editions of the following, with Tables of Sections and Indices, in paper covers, are obtainable :—

The Penal Code (2 of 1883)... ... 2 0

Do. in Sinhalese or Tamil, each ... 1 0

The Courts Ordinance (1 of 1889) ... 0 50

The Civil Procedure Code (2 of 1889) ... 4 0

The Criminal Procedure Code (15 of 1898) ... 3 0

Do. bound in leather ... 4 50

The Evidence Ordinance (14 of 1895) ... 0 60

Separate copies of Ordinances (in English where available, and, where translations have been published, in Sinhalese and Tamil) may be obtained at 5 cents for every 8 pages or portion thereof.

Municipal Councils' Ordinance (7 of 1887) ... 0 50

Ramanathan's Reports, 3 vols. ... each vol. 22 0

Tiruwilangam's Digest of Cases, Parts 1 to 7 ... 7 50

Do. do. Parts 8 to 14 ... 7 50

Institutes of the Laws of Ceylon, Vol. I. ... 10 0

Colonial and Departmental Papers.

Copies of Government Minutes, Notifications,

Regulations, &c., for every 8 pages octavo or 4 pages quarto ... 0 5

Epitome of Government Minutes, Circulars, and

Notifications, 1872-87 ... 1 0

Do. 1888-95 ... 0 50

Epitome of Proclamations, Notifications, &c., promul-
gated during 1894 ... 1 0

Do. do. 1895 ... 0 40

Do. do. 1896 ... 0 75

Do. do. 1897 ... 0 50

Do. do. 1898 ... 0 70

Do. do. 1899 ... 0 70

Do. do. 1900 ... 0 80

Do. do. 1901 ... 0 65

| | Rs. | c. |
|--|-----|----|
| Colonial Office List (annual) ... | 7 | 50 |
| Ceylon Civil List (annual) ... | 1 | 0 |
| Ceylon Blue Book (annual) ... | 10 | 0 |
| Administration Reports (annual), bound volumes | 10 | 0 |
| Do. single reports ... each 4 pp. | 0 | 5 |
| Sessional Papers, bound volumes... | 10 | 0 |
| Do. single papers ... each 4 pp. | 0 | 5 |
| Index to Sessional Papers, 1855 to 1894 ... | 0 | 35 |
| Do. do. 1895 to 1901 ... | 0 | 25 |
| Reports of the Temple Lands Commissioners, 1857 to 1858 ... | 0 | 50 |
| Papers relating to Buddhist Temporalities, 1876... | 1 | 0 |
| Census of Ceylon, 1891 (in 3 Parts) the set | 12 | 0 |
| Governors' Addresses, Vol. III. 1877-1890 ... | 10 | 0 |
| Register of Books printed in Ceylon and registered under Ordinance No. 1 of 1885 :— | | |
| Part I., 1885-88 ... | 1 | 20 |
| Part II., 1888-92 ... | 1 | 40 |
| Part III., 1892-94 ... | 1 | 55 |
| Part IV., 1894-97 ... | 1 | 50 |
| Part V., 1898-1901 ... | 2 | 0 |

Gazetteers, Maps, &c.

| | | |
|---|---|----|
| Gazetteer of the Western Province ... | 0 | 50 |
| District Manuals :— | | |
| Mannar, by the late W. J. S. Boake, C.C.S. ... | 1 | 0 |
| Uva, by H. White, C.C.S. ... | 2 | 50 |
| Nuwara Eliya, by C. J. R. Le Mesurier, C.C.S. ... | 5 | 0 |
| Vanni Districts, by J. P. Lewis, C.C.S. ... | 5 | 0 |
| North-Central Province, by R. W. Jevors, C.C.S. ... | 2 | 50 |
| Itinerary of Ceylon Roads :— | | |
| Part II.—Minor Roads (1888), without Map... | 3 | 0 |
| Maps of the Galle, Batticaloa, Ratnapura, Kegalla, Matara, Chilaw, Puttalam, and Matale Districts, each ... | 2 | 50 |

Archæology, &c.

| | | |
|--|----|----|
| Dr. Müller's Report on Inscriptions of Ceylon :— | | |
| Text ... | 5 | 0 |
| Plates ... | 5 | 0 |
| Architectural Remains of Anuradhapura (with Plates), by J. G. Smither, F.R.I.B.A. :— | | |
| In boards ... | 40 | 0 |
| In cloth ... | 60 | 0 |
| Return of Architectural and Archæological Remains and other Antiquities in Ceylon ... | 1 | 20 |
| Reports on the Archæological Survey of Ceylon :— | | |
| Kegalla District ... | 6 | 0 |
| Anuradhapura (I.) ... | 0 | 50 |
| Do. (II.) ... | 1 | 0 |
| Do. (III.) ... | 1 | 60 |
| Do. (IV.) ... | 1 | 0 |
| Do. (V.) ... | 2 | 25 |
| Do. (VI.) ... | 2 | 0 |
| Do. (VII.) ... | 4 | 0 |
| Lapidarium Zeylanicum ... | 31 | 50 |

Natural History, &c.

| | | |
|---|----|----|
| Report on Brown Scale (or Bug) on Coffee ... | 1 | 0 |
| The Green-Scale Bug in connection with the Cultivation of Coffee.—Observations by Mr. E. Ernest Green (illustrated) ... | 1 | 0 |
| The Flora of Ceylon, by Dr. Trimen :— | | |
| Parts III., IV., and V. (with Plates) each Part | 20 | 0 |
| The Kitul Palm and its Uses, by T. B. Ponath- Kehelpannala ... | 0 | 15 |
| Cocoon Cultivation (in Sinhalese) ... | 0 | 50 |
| Lepidoptera of Ceylon, in 13 Parts (with coloured Plates) ... each Part | 14 | 50 |
| Report on the Ceylon Pearl Fisheries ... | 1 | 35 |
| Ceylon Medical College Syllabus Series :— | | |
| Vol. I., Practical Physiological Chemistry ... | 1 | 0 |

Oriental Literature.

| | Rs. c. |
|--|--------|
| The Mahawansa :— | |
| Original Pali Text, Part I. ... | 7 50 |
| Do. Part II. ... | 7 50 |
| Sinhalese Translation, Part I. ... | 5 0 |
| Do. Part II. ... | 5 0 |
| Wijesinha's English Translation of Part II., with Turnour's Translation of Part I. ... | 7 50 |
| The Mahawansa Tika, with Mahawansa Pali | 7 50 |
| Saddharmalankaraya (Sinhalese)... | 2 0 |
| Extracts from the "Pujawaliya" (English) ... | 1 0 |
| Do. do. (Sinhalese) ... | 0 75 |
| Nitinighanduwa (English) ... | 1 0 |
| Do. (Sinhalese) ... | 1 0 |
| Moggallana Panchika Pradipa (Pali) ... | 1 0 |
| Mugdhabodha Wyakarana (Sanskrit) ... | 5 0 |
| Mukhamatta Dipani (Pali) ... | 5 0 |
| Kawsilumina (Sinhalese) ... | 1 50 |
| Abbidhanappadipika, a Dictionary of the Pali Language ... | 3 0 |
| Catalogue of Pali, Sinhalese, and Sanscrit Manuscripts in Temple Libraries ... | 0 50 |
| Catalogue of Pali, Sinhalese, and Sanscrit Manuscripts in the Colombo Museum Library ... | 1 0 |
| Catalogue of the Colombo Museum Library. Part II., Printed Books, &c. ... | 1 0 |
| Supplement No. 1 ... | 0 75 |
| Supplement No. 2 ... | 0 75 |
| Alwis's Descriptive Catalogue of Sanscrit, Pali, and Sinhalese Works ... | 5 0 |
| The Rajawaliya : or, a Historical Narrative of Sinhalese Kings (in English and in Sinhalese) ... | 0 75 |
| The Tesawalamai ... | 0 50 |
| Dravidian Comparative Grammar ... | 13 0 |
| Glossary of Native Words occurring in Official Documents (second edition) ... | 0 50 |
| Do. (third edition) ... | 0 30 |
| Pybus's Mission to Kandy ... | 0 50 |
| Papers on the Custom of Polyandry as practised in Ceylon ... | 0 15 |

Rules, Tables, Tariffs, &c.

| | |
|---|------|
| Regulations under the Merchandise and Trade Marks Ordinances ... | 0 15 |
| Petroleum Rules ... | 0 10 |
| Customs Monthly Returns (single copy) ... | 1 0 |
| Do. (12 months' subscription) ... | 10 0 |
| Customs Tariff ... | 0 10 |
| Index to Customs Tariff ... | 0 25 |
| Customs Regulations ... | 0 25 |
| Rules of the Public Service Mutual Guarantee Association ... | 0 10 |
| Tables for calculating Pensions under the Widows' and Orphans' Pension Fund ... | 0 25 |
| Exchange Compensation Tables ... | 0 50 |
| Headman's Act Book (English) ... | 1 0 |
| Do. (Sinhalese) ... | 1 0 |

Application for any publication in the above List should be made to the *Government Recordkeeper*, at the Colonial Secretary's Office, Colombo, and should be accompanied by payment in advance.

Payments should be made by Post Office Order, Government Draft, or Cheque on a Colombo Bank. *Stamps will not be accepted in payment.*

A. G. CLAYTON,
Government Recordkeeper.

Colonial Secretary's Office,
Colombo, November, 1902.

Now ready, Volumes 1, 2, 3, and 4 of the
REPORT ON THE CENSUS OF CEYLON, 1901

Price Rs. 10 per Volume.

A. G. CLAYTON,
Government Record-keeper.

Colombo, January 9, 1903.

THE CEYLON GOVERNMENT GAZETTE is published every *Friday* at the Government Printing Office, Colombo.

The Subscription, Rs. 3 per quarter, is payable in advance to the Government Printer, and can only be booked to terminate at the end of a quarter.

Single copies, when available, 25 cents each.

Charges for approved Advertisements, payable in advance.

| | Rs. c. |
|--|--------|
| A column ... | 7 50 |
| Two-thirds of a column ... | 5 0 |
| Half a column ... | 4 0 |
| For small notices not exceeding 20 lines (9 words as a rule to the line) ... | 2 50 |

Second and third insertions (consecutive), two-thirds and one-half, respectively, of the above rates.

Cheques on outstation Banks must include usual Bank commission.

Advertisements should reach the Government Printer before noon on *Thursday*.

THE NEW LAW REPORTS, issued by authority. Subscription, Rs. 10 per volume of twelve Parts and Digest, payable in advance to the Government Printer.

Volumes I. to V. are on sale at the Government Printing Office, price Rs. 10 unbound, or Rs. 12.60 per volume bound in full leather.

Back Numbers and Volumes of **THE SUPREME COURT CIRCULAR** (publication of which was discontinued on December 31, 1891) are also on sale at the Government Printing Office, as follows :—

| | Rs. c. |
|---------------------------------------|--------|
| Volume I., unbound ... | 3 25 |
| Volumes II. to IX., unbound, each ... | 6 50 |
| Separate Numbers, each ... | 0 25 |

For all other Government Publications application should be made to the Government Recordkeeper, Colonial Secretary's Office, Colombo.

H. C. COTTLE,
Acting Government Printer.

THE "KEW BULLETIN" of miscellaneous information is issued as an occasional publication from the Royal Gardens at Kew.

It contains notes on the economic products of plants which have been made the subject of particular study and investigation at Kew, and it is intended to be a means of communication to persons interested in Botanical subjects and products in India and the Colonies.

The "Bulletin" is published in London by Messrs. Eyre & Spottiswoode, East Harding street, Fleet street, E.C., and 32, Abingdon street, S.W., and it may be obtained directly from them or through any bookseller.

Price 4d. per copy. By post, 5d. per copy.

Back numbers, previous to January, 1893, 2d. per copy when available.

The price of the Annual Volume of the "KEW BULLETIN" for each year, with rates of postage, is as follows :—

| Price. | Price including Postage. | |
|--------|--------------------------|-----------------------|
| | United Kingdom. | Foreign and Colonial. |
| s. d. | s. d. | s. d. |
| 3 0 | 3 4½ | 3 6½ |

The annual Volumes for 1887 to 1890 are out of print and cannot now be supplied.

The Index to the first five volumes, being Appendix IV., 1891, may be had separately, price 3d.

The "Bulletin" is also sold by John Menzies & Co., of Edinburgh and Glasgow; and Hodges, Figgis & Co., Limited, of Dublin.

Colonial Secretary's Office,
Colombo, August, 1902.

CAMBRIDGE LOCAL EXAMINATIONS, 1903.

AN Examination of Senior and Junior Candidates, in accordance with the Regulations of the Revised Code, will be held at Colombo, Kandy, Galle, Jaffna, Batticaloa, and Kurunegala on December 14, 1903, and the following days.

2. Forms of entry duly filled up should be sent to the Director of Public Instruction not later than August 4, together with the following fees, which should be paid as follows:—

(1) A Bank draft on England payable to Dr. J. N. Keynes, crossed "Barclay & Co.", at the rate of £1 for each candidate, as the Cambridge fee.

N.B.—The fees should not under any circumstances be remitted by Money Order. *No cash, or Money order, Bank draft, or cheque in favour of the Director of Public Instruction will be accepted.*

(2) A Post Office order (not Postal order), Bank draft, or crossed cheque in my favour at the rate of Rs. 2.50 for each candidate, as the local expenses fee. *Cash will not be accepted.*

N.B.—Forms of entry will be accepted from August 5 to August 15 inclusive on payment of an extra fee of Rs. 5.

3. Forms of entry may be had from the Director in the second week in July. It is requested that Managers will only apply for such number of forms as they actually require, and that they will not encourage any student to enter as a candidate unless they are satisfied that he has a fair chance of passing the examination.

It is also requested that Principals of schools will check the entry forms of their candidates and see that the instructions of the Syndicate with regard to the filling up of the forms are complied with. *The date of birth should be carefully verified, and the candidates' full names must be given without any initials.*

4. Applications for entry forms should be made from the first week in July, 1903, stating what kinds of entry forms, C, D, E, or F, and the number of forms of each kind are required.

5. Religious Knowledge, as a subject of examination, is not necessary for Colonial Students, and no grant or award under the Revised Code will be made directly or indirectly dependent on marks gained for Religious Knowledge.

6. All under-age candidates must forward with their entry forms certificates of the registration of their birth, unless such a certificate has been sent to this office for a previous examination. Those who have already forwarded certificates of birth for a previous examination *should mention the year, the examination for which they forwarded the certificates, and the centre at which they appeared for the examination.* Affidavits will not be accepted under any circumstances.

Certificate of baptism should be proper extract of the Baptismal Register, *i.e.*, an exact copy of the entry of the register should be made, and at the foot of the copy the incumbent of the Church issuing it should certify to its correctness.

N.B.—Baptismal certificates will only be accepted if the candidate's baptism was within three months of his date of birth; otherwise he will not be allowed to compete for Prizes and Scholarships.

7. Fees cannot be returned. If notice of withdrawal is received by the Local Secretary more than sixteen days before the commencement of the examination, a voucher will be sent, which will enable the student to enter in another year without further fee to the University, subject to the usual conditions of age. The Syndicate do not undertake to grant a similar voucher in any case in which the full sixteen days' notice has not been given. Applications made within sixteen days of the examination will, however, be considered if accompanied by a medical certificate, stating that the candidate is physically unfit to take the examination. No applications received after the commencement of the examination can be considered. Students holding vouchers must apply for fresh forms of entry and return them to Local Secretaries on or before August 4 in the year in which they wish to be examined, together with the local expenses fee of Rs. 2.50 (*vide* section 2 of clause 2).

N.B.—The Mathematical Prize will be awarded on the results of the Cambridge Senior Local Examination of December, 1903, to the candidate, under 19 years of age, who passes the best examination in Mathematics.

2. The Gilchrist Scholarship has been withdrawn from Ceylon.

Office of the Director of Public Instruction,
Colombo, January 15, 1903.

J. HARWARD,
Acting Director of Public Instruction.

NOTES.

Changes have been made in the regulations for Arithmetic and Algebra in all the examinations. The papers set in Arithmetic in the Senior Examination will be of a simpler character than in the past. Marks of distinction for Arithmetic will no longer be given in this examination.

New schedules for Geometry have been adopted for the Junior Examination, and the regulations for Geometry in the Senior Examination have been modified.

Candidates taking Trigonometry, whether Juniors or Seniors, will in the future be provided in the Examination-room with four-figure tables of logarithms, natural sines and tangents, and logarithmic sines and tangents.

The Science Section has been divided into four separate sections in the Junior Examination, and into three separate sections in the Senior Examination.

The Drawing Sections have been modified in the Junior and Senior Examinations, and fresh subjects have been introduced.

The arrangement of the Time Tables for Juniors and Seniors has been modified.

A list of the special subjects of examination in December, 1904, can be obtained from the General Secretary on and after September 1, 1903.

EXAMINATION OF JUNIOR STUDENTS.

No one born before December 15, 1887, can be admitted as a Junior Student under the ordinary conditions. Those born before December 15, 1887, may be admitted to the examination, but they can obtain a Pass Certificate only, and are not eligible for marks of distinction.

PART I.—COMPULSORY.

Every student will be required to satisfy the Examiners in (1) Writing from Dictation, and (2) Arithmetic.*

PART II.

The examination will comprise the subjects mentioned in the following sixteen sections. Students will be required to satisfy the Examiners either (a) in three of the sections 1-13 (one at least of the three being 1-9), or (b) in two of the sections 1-13, together with two subjects† out of any other two of these sections (one at least of the two complete sections, or else both the sections from which the two additional subjects are taken, being 1-9). No student may enter for subjects in more than eight sections. One at least of the five subjects of section 1 must be taken by all students, unless their parents or guardians object to their examination in that section.

N. B.—No student can take two papers set at the same time in the Time Table.

A certain number of marks will be assigned to Handwriting. Composition will be taken into account.

Section 1.—RELIGIOUS KNOWLEDGE :

Questions will be set on (a) II. *Samuel* ; (b) the Gospel of *St. Luke*, credit being given for a satisfactory knowledge of the original Greek [or, for Jewish Students only, *Genesis* xii-xxiv, xxvii-xxxv, xxxvii, xxxix-end ; *Exodus* i-xx, xxiv, xxxi-xxxiv, xl, credit being given for a satisfactory knowledge of the original Hebrew] ; (c) the *Acts of the Apostles*, i-xvi ; (d) the Church Catechism ; (e) *Morning and Evening Prayer* in the Book of Common Prayer. In New Testament subjects special papers in which the Douay Version is used will be prepared for candidates who have been accustomed to the use of that version‡.

To pass in this section students must satisfy the Examiners in (b) and in one of the subjects (a), (c), (d), (e) to each of which the same credit is given. No student will be examined in more than one of the subjects (a), (c), (d), (e)

Section 2.—ENGLISH LANGUAGE AND LITERATURE :

(a) *English Grammar*, including parsing and the analysis of sentences. Candidates will be required to write a short *English Essay*.

(b) *Shakespeare, Julius Caesar*.

(c) *Scott, The Lord of the Isles*.

To pass in this section students must satisfy the Examiners in (a) and either in (b) or in (c). No student will be examined in both (b) and (c).

Section 3.—HISTORY AND GEOGRAPHY :

(a) Outlines of the *History of England* from 1215 A.D. to 1509 A.D.

(b) Outlines of the *History of the British Empire* from 1763 A.D. to 1878 A.D.§

(c) Outlines of *Roman History* from 133 B.C. to 27 B.C.

(d) The Geography of *Great Britain and Ireland, North America, and the West Indies*. An outline map will be given to be filled up by inserting and naming the chief ranges of mountains, the chief towns, the chief lakes and rivers, and the political divisions, and by naming the chief features of the coast line, of some part of these portions of the world. Questions will be set requiring knowledge of the outlines of Physical Geography. Importance will be attached to a knowledge of the relation between the physical features of a country and its political and commercial geography. (Medal, see p. 116).

To pass in this section students must satisfy the Examiners in either (a), (b), or (c), and also in (d). No student will be examined in more than one of the three subjects (a), (b), (c).

Section 4.—LATIN (see notes A, B) : Papers will be set containing passages from *Cæsar, de Bello Gallico II., III.*, and from *Virgil, Æneid X.*, for translation into English. No student can take both these authors.

Section 5.—GREEK (see note A) : Papers will be set containing passages from *Xenophon, Anabasis II.*; and from *Æschylus, Prometheus Vincetus*, for translation into English. No student can take both these authors.

Section 6.—FRENCH (see notes A, B, C and footnote ||) : Passages will be given for translation into English from *About, Le Roi des Montagnes*, chapters 1-5, and from *Sandeau, Mademoiselle de la Seiglière (Comédie)*. No student can take both these authors.

Section 7.—GERMAN (see notes A, B, C) : Passages will be given for translation into English from *Twenty Stories from Grimm*, omitting *Aschenputtel* and *Der goldene Vogel* (Cambridge University Press), and from *Schiller, Wilhelm Tell*. No student can take both these authors. In writing German in the examination, students are advised to use the English character, but the use of the German character is not forbidden.

Section 8.—SPANISH (see notes A, B, C) : Passages will be given for translation into English from *Fernan Caballero, La Gaviota*, chapters 1-9.

A.—In the examination in Latin, Greek, French, German, and Spanish : (1) Questions will be set on grammar and parsing. Questions may also be set on historical and geographical allusions and on the metre of verse subjects. Without a fair knowledge of Accidence, a student cannot pass. (2) One or more easy passages not contained in the books named will be set for translation into English, a vocabulary of the less familiar words being given. Students are required to satisfy the Examiners in this part of the paper ; but in cases of failure the translation of the unprepared passages of ordinary difficulty may be taken into account. (3) One or more passages of ordinary difficulty not contained in the books named will be set for translation into English. In order to obtain the mark of distinction students will be expected to do fairly well in this part of the paper.

* The use of algebraical symbols and processes is permitted. Questions may be set in which contracted methods of multiplication or division are to be used. Candidates will be expected to know the following tables of weights and measures, namely, avoirdupois, linear measure, square measure, capacity (pints, quarts, gallons); and in the metric system, the metre, the gramme, and the litre, with their multiples and submultiples. Questions may be set involving the franc and the centime, the dollar and the cent.

† Any one of the sections 14, 15, 16 may count in the place of one of these two subjects.

‡ Candidates wishing to avail themselves of this arrangement must make a statement to that effect in their forms of entry ; if they omit to do so, they cannot be allowed to take the special papers.

§ The paper will be on the topics treated of in Jose's *Growth of the Empire* (Murray) or Woodward's *Expansion of the British Empire* (Cambridge University Press) or any similar work.

|| The concessions, respecting the simplification of the teaching of French Syntax, specified in the Decree, dated February 26, 1901, of the French Minister of Public Instruction will be recognized.

B.—*In the examination in Latin, French, German, and Spanish* : One or more passages will be set for translation from English into the language. A student cannot obtain the mark of distinction in the language without satisfying the Examiners in this part of the paper.

C.—*In the examination in French, German, and Spanish* : Alternative questions will be provided for students who prefer to be examined in the language generally and not in any set book.

Section 9.—MATHEMATICS :

(a) GEOMETRY.—(For Schedule apply to Local Secretary).

(b) ALGEBRA.—Candidates will be required to satisfy the Examiners in definitions and explanations of algebraical signs and terms ; addition, subtraction, multiplication, and division of algebraical quantities ; theory of indices ; greatest common measure and least common multiple ; extraction of the square root ; the solution of easy equations of the first degree and questions producing such equations, and the solution of easy quadratic equations involving one unknown quantity. Questions may be set on graphs ; and when such questions are set, squared paper will be provided. Questions will also be set on quadratic equations, the elementary rules of ratio and proportion arithmetical and geometrical progressions, permutations, combinations, the binomial theorem with positive integral exponents the theory of indices including the nature of logarithms, and the use of logarithms to the base 10.

(c) PLANE TRIGONOMETRY, including the solution of triangles and the use of logarithms. Questions will not be set involving angles greater than 360 degrees. Candidates will be provided in the examination-room with four-figure tables of logarithms, natural sines, natural tangents, logarithmic sines, and logarithmic tangents.*

(d) ELEMENTARY MECHANICS.—Questions will be set on the composition and resolution of forces acting in one plane at a point, parallel forces, the mechanical powers, the properties of the centre of gravity, the composition and resolution of velocities and accelerations in one plane, rectilinear motion under uniform acceleration, Newton's laws of motion, Atwood's machine.

To pass in this section students must satisfy the Examiners in Geometry and in Algebra. Geometry and Algebra, if done well enough, are sufficient for the mark of distinction.

Section 10.—ELEMENTARY EXPERIMENTAL SCIENCE.†—Students will be expected to show that they have acquired a practical acquaintance with the elements of physical and chemical measurement, and with the properties of common substances as ascertained by simple experiments.‡ Three papers will be set, one of which will be a practical examination.

Section 11.—CHEMISTRY :‡

(a) THEORETICAL CHEMISTRY.‡

(b) PRACTICAL CHEMISTRY.‡—*Alternative papers are set in this subject, one on Friday, the other on Saturday ; candidates must state in their forms of entry which paper they will take.*

To pass in this section, students must satisfy the Examiners in both the subjects (a) and (b).

Section 12.—PHYSICS :

(a) HEAT.‡

(b) SOUND AND LIGHT.‡

(c) ELECTRICITY AND MAGNETISM.‡—In this section the questions will be principally such as will test the candidates' knowledge of the subject as gained from a course of experimental instruction.

To pass in this section students must satisfy the Examiners in two of the three subjects (a), (b), (c).

Section 13.—BIOLOGY AND PHYSICAL GEOGRAPHY :

(a) BOTANY.—Elementary questions will be set upon the general morphology, physiology, and classification of plants, including (i.) the external forms of plants and the relation of the parts of plants to one another and to the plant as a whole ; (ii.) the absorption of food materials, and the various processes which are involved in the life functions of plants ; (iii.) the elementary facts of plant structure so far as they are necessary to render intelligible the principles of vegetable physiology ; (iv.) the outlines of the classification of the Plant Kingdom, and the classification of flowering plants with special reference to the following Natural Orders : Ranunculaceæ, Papaveraceæ, Cruciferae, Malvaceæ, Caryophyllaceæ, Leguminosæ, Rosaceæ, Umbelliferae, Compositæ, Primulaceæ, Boraginæ, Scrophulariaceæ, Labiateæ, Liliaceæ, Amaryllidaceæ, Iridaceæ, Orchidaceæ.‡ Specimens (not necessarily confined to the Natural Orders specified above) will be provided for description, and special weight will be given to this part of the examination ; arrangements will be made for Colonial centres. Students should bring a pocket lens and a dissecting needle.

(b) ZOOLOGY.—Questions of an elementary nature will be set upon the following groups : Protozoa, Coelenterata, Annelida, Arthropoda, Mollusca, Echinodermata, Pisces, Amphibia, Reptilia, Aves, Mammalia. Candidates will also be required to show an acquaintance with the external features and habits of the more familiar examples of these groups. Specimens will be provided for description, and special weight will be given to this part of the examination. Students should bring a pocket lens.

(c) PHYSIOLOGY AND HYGIENE.—Candidates will be expected to show (i.) an elementary knowledge of the general build of the Body, and of the structure and functions of the organs and tissues concerned with the following processes : Muscular Movement, Circulation, Respiration, Digestion, Nutrition, and Excretion ; and a rudimentary acquaintance with the structure and functions of the Nervous System and of the organs of the Special Senses ; (ii.) an elementary acquaintance with the laws of Health depending directly on the above specified physiological processes. The knowledge required for (i.) may be obtained from Foster's *Primer of Physiology* with Foster and Shore's *Physiology for Beginners*, or from similar elementary books ; for (ii.) from Reynolds' *Primer of Hygiene*.

(d) PHYSICAL GEOGRAPHY.—Elementary questions will be set on the present physical condition of the Earth, and on the physical agencies modifying its surface or affecting the conditions of life upon it.‡ (Medal, see p. 116.)

To pass in this section students must satisfy the Examiners in one of the four subjects (a), (b), (c), (d).

Section 14.—(a) SHORTHAND. The students will take down passages read aloud, and will afterwards transcribe them. Passages will be dictated at the rates of fifty words and eighty words per minute. (Medal, see p. 116.)

(a) BOOK-KEEPING.—Questions will be set on Book-keeping by double entry. Ruled forms will be provided for the Candidates. *Alternative papers are set in this subject, one on Friday, the other on Saturday ; candidates must state in their forms of entry which paper they will take.*

To pass in this section students must satisfy the Examiners in one of the subjects (a), (b).

* Copies of the tables that will be provided can be obtained from Syndicate Buildings, Cambridge, price 3d. post free.

† This subject can be taken at those centres only at which a suitable Laboratory and apparatus can be provided for the practical examination.

‡ A detailed schedule can be obtained on application to the Local Secretary. The schedule for 1903 is the same as it was for 1902.

* A modified list Natural Orders for Colonial centres can be obtained from the Local Secretaries at those centres.

Section 15.—DRAWING.*

- (a) FREEHAND DRAWING, from a photograph or print.
 (b) MODEL DRAWING.—The group, to be drawn in outline only, will consist of one or two of the following solids, namely, the cube, cone, cylinder, and square pyramid, together with some common object and a drawing board.
 (c) GEOMETRICAL DRAWING.
 (d) ELEMENTARY DESIGN.—Candidates will be supplied with a photograph or print of some characteristic portion of a plant, and will be required to fill a given space with an uncoloured design based thereon.
 To pass in this section students must satisfy the Examiners in two of the four subjects. They may not take both (c) and (d).

Section 16.—MUSIC. Questions will be set on Notation; on Scales, Clefs, Keys, Intervals, Time; on the Marks and Terms generally employed in Music; on Cadences. Exercises will be set, in not more than four parts, on Triads and their Inversions, in which the highest or the lowest part or both will be given. *Alternative papers are set in this subject, one on Friday, the other on Saturday; candidates must state in their forms of entry which paper they will take.*

EXAMINATION OF SENIOR STUDENTS.

No one born before December 15, 1884, can be admitted as a Senior Student under the ordinary conditions. Those born before December 15, 1884, may be admitted to the examination, but they can obtain a Pass Certificate only, and are not eligible for marks of distinction.

PART I.—COMPULSORY.

Every student will be required to satisfy the Examiners in Arithmetic.†

PART II.

The examination will comprise the subjects mentioned in the following sixteen sections. Every student will be required to satisfy the Examiners in at least three of the sections 1–16‡ (one at least of the three being 1–9, and not more than one of the three being 14–16). No student may enter for more than seven sections, together with one subject from an eighth section, subject to the condition that this additional subject will not suffice for a pass in the section. One at least of the four subjects of section 1 must be taken by all students, unless their parents or guardians object to their examination in that section.

N.B.—No student can take two papers set at the same time in the Time Table.

Section 1.—RELIGIOUS KNOWLEDGE :

The examination will consist of questions on (a) II *Samuel*; (b) the Gospel of *St. Luke*, credit being given for a satisfactory knowledge of the original Greek [or, for Jewish Students only, *Genesis* xii–xxiv, xxvii–xxxv, xxxvii, xxxix–end; *Exodus* i–xx, xxiv, xxxi–xxxiv, xl, credit being given for a satisfactory knowledge of the original Hebrew]; (c) II *Corinthians*; (d) *Holy Communion, Baptism, and Confirmation* in the Book of Common Prayer; especial attention must be paid to the Apostles' Creed. In New Testament subjects special papers in which the Douay Version is used will be prepared for candidates who have been accustomed to the use of that version.§

To pass in this section students must satisfy the Examiners in (b), and in one of the subjects (a), (c), (d), to each of which the same credit is given. No student will be examined in more than one of the three subjects (a), (c), (d). Credit will be given for a knowledge of the Revised Version.

Section 2.—ENGLISH LANGUAGE AND LITERATURE :

- (a) English Composition.
 (b) English Grammar, including parsing and the analysis of sentences. Candidates will be expected to show some knowledge of the history of the English Language.
 (c) *Pope, Essay on Criticism*.
 (d) *Shakespeare, Julius Cæsar*.
 (e) *Milton, Paradise Lost, V., VI*.
 To pass in this section students must satisfy the Examiners in (a) and two other subjects; they may not take both (b) and (c) or both (d) and (e).

Section 3.—HISTORY, GEOGRAPHY, &C.:

- (a) History of England from 1215 A.D. to 1509 A.D.
 (b) History of the British Empire, 1763 A.D. to 1878 A.D.¶
 (c) Greek History, 510 B.C. to 429 B.C.¶
 (d) The Geography of *Great Britain and Ireland, North America, and the West Indies*. Questions will be set requiring knowledge of the outlines of Physical Geography. Importance will be attached to a knowledge of the relation between the physical features of a country and its political and commercial geography. (Medal, see p. 116).
 (e) The Elements of Political Economy.
 (f) The Elements of Logic.
 To pass in this section students must satisfy the Examiners in two of the subjects; they may not take more than one of the three (a), (b), (c), or of the two (e), (f).

Section 4.—LATIN (see notes A, B): Passages will be given for translation into English from *Virgil, Æneid X.*; *Horace, Odes III.*; *Livy V., 1–40*; *Cicero, Pro Sulla*. Students must select one verse and one prose author from these four.

* The examination in Drawing will be in some respects different in character from that of preceding years. Specimen papers of the character of those to be set for Juniors (a) and (d), and for Seniors (a), (d), and (e), under the new regulations can be obtained from Syndicate Buildings, Cambridge, price 6d. post free.

† See note * on p. 110.

‡ Two subjects (other than English Composition) out of any two of the sections 1–13 will be accepted in lieu of one complete section in the case of candidates who have satisfied the Examiners in at least one of the sections 4–9.

§ See note † on p. 110.

¶ The paper will be on the topics treated of in *Jose's Growth of the Empire* (Murray) or *Woodward's Expansion of the British Empire* (Cambridge University Press) or any similar work.

¶ For 1904 a period of Roman History, but not a period of Greek History, will be set.

Section 5.—GREEK (see note A) : Passages will be given for translation into English from *Homer, Odyssey IX.; Æschylus, Prometheus Vincit;* *Herodotus, VIII., 1-90; Thucydides, VII., 50-end.* Students must select one verse and one prose author from these four.

Section 6.—FRENCH (see notes A, B, C and the foot-note || on p. 110) : Passages will be given for translation into English from *About, Le Roi des Montagnes*, chapters 1-5, and from *Sandeau, Mademoiselle de la Seiglière (Comédie)*. (Oral Examination, see p. 114).

Section 7.—GERMAN (see notes A, B, C) : Passages will be given for translation into English from *Schiller, Wilhelm Tell*, and from *Goethe's Boyhood* (Cambridge University Press). In writing German in the examination students are advised to use the English character, but the use of the German character is not forbidden. (Oral examination, see p. 114).

Section 8.—SPANISH (see notes A, B, C) : Passages will be given for translation into English from *Fernan Caballero, La Gaviota*, part I., and from *Iriarte, Fábulas Literarias* (Garnier Hermanos, Paris).

A.—*In the examination in Latin, Greek, French, German, and Spanish* : (1) Questions will be set on the language and subject-matter. Questions may also be set upon the metre of verse subjects. Without a fair knowledge of grammar a student cannot pass. (2) One or more easy passages not contained in the books named will be set for translation into English, a vocabulary of unfamiliar words being given. Students are required to satisfy the Examiners in this part of the paper ; but in cases of failure the translation of the unprepared passages of ordinary difficulty will be taken into account. (3) One or more passages of ordinary difficulty not contained in the books named will be set for translation into English. In order to obtain the mark of distinction students will be expected to do fairly well in this part of the paper.

B.—*In the examination in Latin, French, German, and Spanish* : One or more passages will be set for translation from English into the language. A student cannot obtain the mark of distinction in the language without satisfying the Examiners in this part of the paper.

C.—*In the examination in French, German, and Spanish* : Alternative questions will be provided for students who prefer to be examined in the language generally and not in any set book.

Section 9.—MATHEMATICS :

(a) GEOMETRY, namely, Euclid, Books I., II., III., IV., VI., and XI. to Proposition 21 inclusive. Any proof of a Proposition will be accepted which appears to the Examiners to form part of a logical order of treatment ; the use of hypothetical constructions is permitted in the proof of theorems and deductions from them ; and in dealing with proportion it may be assumed that all magnitudes of the same kind can be treated as commensurable.

(b) ALGEBRA, viz., definitions and explanations of algebraical signs and terms ; addition, subtraction, multiplication, and division ; theory of indices ; greatest common measure and least common multiple ; extraction of the square root ; the solution of simple and quadratic equations and of problems producing such equations, the elementary rules of ratio and proportion ; arithmetical, geometrical, and harmonical progressions ; scales of notation, permutations, combinations, the binomial theorem, elementary theorems on convergency of series, and the theory of logarithms. Questions may be set on graphs ; and when such questions are set squared paper will be provided. Some easy questions will also be set on the more advanced parts of Algebra.

(c) PLANE TRIGONOMETRY inclusive of the use of the Exponential Theorem, De Moivre's Theorem, and the expansions of $\sin \theta$ and $\cos \theta$ in powers of θ . Candidates will be provided in the examination-room with four-figure tables of logarithms, natural sines, natural tangents, logarithmic sines, and logarithmic tangents.*

(d) CONIC SECTIONS treated both geometrically and by easy analytical geometry.

(e) APPLIED MATHEMATICS, including ELEMENTARY STATICS, viz., the fundamental ideas of mass, weight, and density, the equilibrium of forces acting in one plane, the properties of the centre of gravity, the laws of friction, the mechanical powers, and the principle of virtual work ; and ELEMENTARY DYNAMICS, viz., the laws of motion and simple applications of them, uniform and uniformly accelerated motion in a straight line, Atwood's machine, projectiles, impact of smooth bodies.

To pass in this section students must satisfy the Examiners in (a) and in (b). The mark of distinction can be gained by doing sufficiently well in (a) and in (b).

Section 10.—CHEMISTRY :

(a) THEORETICAL CHEMISTRY.†

(b) PRACTICAL CHEMISTRY.†—*Alternative papers are set in this subject, one on Friday, the other on Saturday : candidates must state in their forms of entry which paper they will take.*

To pass in this section students must satisfy the Examiners in both (a) and (b).

Section 11.—PHYSICS :

(a) The elementary principles of EXPERIMENTAL MECHANICS, including Statics, Dynamics, and Hydrostatics, as illustrated by simple experiments, common observation, or the action of well-known machines.

(b) HEAT.

(c) SOUND AND LIGHT.

* (d) ELECTRICITY AND MAGNETISM.

In (b), (c), (d) questions will be set on fundamental laws and the experiments that illustrate them.

To pass in this section students must satisfy the Examiners in two of the four subjects (a), (b), (c), (d).

Section 12.—BIOLOGY AND PHYSICAL GEOGRAPHY :

(a) BOTANY.—Questions will be set in the subject as defined for Junior Students, with the addition of the following Natural Orders : Violaceæ, Geraniaceæ, Rubiaceæ, Dipsacæ, Campanulaceæ, Ericaceæ, Solanaceæ, Euphorbiaceæ, Corylaceæ, Cyperaceæ, Gramineæ, and also the life history of a typical Moss and Fern and of Pinus.‡ For distinction students will be expected to show also a practical acquaintance with the physiology, the life history (including development), and the structure (morphology and minute anatomy) of the following organisms : Saccharomyces (Yeast), Pleurococcus, Mucor (a Mould), Spirogyro, Fucus (Brown Seaweed), Fern, Flowering plant (Conifer, Monocotyledon, Dicotyledon). Students should bring a pocket lens and a dissecting needle.

(b) ZOOLOGY.—Questions will be set in the subject as defined for Junior Students, but a knowledge of the characteristics of the main subdivisions of the groups mentioned will be required. Candidates will also be expected to show a knowledge of the life history of the following organisms and a practical acquaintance with their structure : Amœba, Vorticella (Bell animalcule), Hydra, Earthworm, Crayfish, Frog. Specimens will be provided for description, and special weight will be given to this part of the examination. Students should bring a pocket lens.

* See note * on p. 111.

† Detailed schedules can be obtained on application to the General Secretary. The schedules for 1903 are the same as they were for 1902. The examination in Senior Practical Chemistry can be held only at centres at which a properly equipped Laboratory is available for the purpose.

‡ See note || on p. 111.

(c) **PHYSIOLOGY AND HYGIENE.**—Questions will be set in the subject as defined for Junior Students, but a fuller and more detailed knowledge will be required. In addition to a knowledge of the subject as treated of in the books mentioned for Junior Students, a fuller acquaintance with the subject as treated in Huxley's *Elementary Physiology* or in any similar work, and in the more elementary parts of Willoughby's *Public Health* or Notter and Firth's *Hygiene* will be required.

(d) **PHYSICAL GEOGRAPHY.**—Questions will be set on the present physical condition of the earth, and the physical agencies modifying it or affecting the conditions of life upon it.* (Medal, see p. 116).

To pass in this section students must satisfy the Examiners in one of the four subjects (a), (b), (c), (d).

Section 13.—AGRICULTURAL SCIENCE. Two papers will be set, and they will include questions on Agricultural Botany and Chemistry and on the Principles of Agriculture.* Students entering for the section must take both the papers.

Section 14.—(a) BOOK-KEEPING. Questions will be set on Book-keeping by double entry. Ruled forms will be provided for the candidates. *Alternative papers are set in this subject, one on Friday, the other on Saturday; candidates must state in their forms of entry which paper they will take.*

(b) **MENSURATION AND SURVEYING.**—Questions will be set on Mensuration and on the Elements of Land Surveying and Levelling. Candidates should provide themselves with rulers, scales, &c.

(c) **SHORTHAND.**—Students will be required to take down passages read aloud, and afterwards to transcribe them. Passages will be dictated at the rates of seventy words and ninety words per minute.

To pass in this section students must satisfy the Examiners in (a), and also in (b) or (c). No student may take both (b) and (c).

Section 15.—DRAWING:†

(a) **FREEHAND DRAWING,** from a photograph or print.

(b) **MODEL DRAWING,** from a group of objects in which there may be included one or more of the following, namely, the cube, cone, cylinder, square pyramid, hexagonal prism, and skeleton cube: the group to be drawn in outline and one of the objects to be shaded.

(c) **PERSPECTIVE DRAWING.**

(d) **DESIGN.**—Candidates will be supplied with a photograph or print of some characteristic portion of a plant, and will be required to fill a given space with a coloured design based thereon.

(e) **MEMORY DRAWING.**—Candidates will be required to draw a simple object from memory, the drawing to be executed in pen and ink.

To pass in this section candidates will be required to satisfy the Examiners in two subjects, of which one must be (a) or (b). They may not take more than one of the three subjects (c), (d), (e).

Section 16.—MUSIC. Questions will be set on Notation; on Scales, Clefs, Keys, Intervals, Time; on the Marks and Terms generally employed in Music; on Cadences; on Triads and Chords of the Dominant Seventh and their Inversions; Single Suspensions; Rhythmical Phrasing. Exercises will be set (on the above Chords) in not more than four parts, in which the highest or the lowest part or both will be given.

CLASS LISTS AND CERTIFICATES.

The names of the boys who pass with credit will be arranged in three honour classes, the first class of junior being further subdivided into two divisions. In each of these classes and divisions, and also in the list of those who pass to the satisfaction of the Examiners, yet not so as to deserve honours, the candidates will be arranged in alphabetical order under the several centres. After the name of every boy will be added the school (if any) from which he comes to attend the examination, and the name of his schoolmaster. *The names of those who pass the Preliminary Local Examination between the ages of 14 and 16, of those who pass the Examination for Juniors above the age of 16, and of those who pass the Examination for Seniors above the age of 19 will be placed in lists by themselves, in alphabetical order, not in any class of honours.* Similar classes and lists will be drawn up for girls.

Separate lists will also be given of those junior candidates under the age of 16, and of those senior candidates under the age of 19, who may specially distinguish themselves in particular parts of the examination, and in these lists the candidates will be arranged in order of merit.

The classes of honours are determined solely by the total number of marks obtained by the student. No marks are counted for any subject unless the student passes in that subject. Regard is paid to handwriting and spelling.

The students who pass with credit or satisfy the Examiners will receive certificates to that effect, which will be sent to them through the Local Secretaries. Every certificate will specify the subjects in which the student has passed with credit or satisfied the Examiners, and the class obtained, if any.

DETAILED REPORTS.

After the class lists have been issued in each year, the Syndicate will be prepared to inform the principals of schools, on receipt of a payment of one shilling for each student, of the manner in which their pupils have acquitted themselves in the several subjects in which they have been examined, describing each as *good, moderately good, &c.*; and also to place their pupils in order of merit among themselves in each subject and on the whole examination. If in any year applications are made by a school on behalf of more than fifty students, the fee payable for each student at that school after the first fifty will be 6d.

EXAMINATION IN SPOKEN FRENCH AND SPOKEN GERMAN (SENIORS).

The Syndicate will arrange for the examination of Senior candidates in Spoken French and Spoken German at schools at which the authorities are prepared to pay a fee of one guinea for each language (irrespective of the number of candidates), together with the travelling expenses and the hotel expenses (if any) of the Examiner or Examiners.

Applications must reach the General Secretary not later than October 3, and the examination will be held at some time, between October 3 and the commencement of the local examinations, to be fixed by the Syndicate.

* See note † on p. 113.

† See note * on p. 112

Candidates entering for the spoken examination in either language must also enter for the same language in the Senior Local Examination, and if they pass therein and also in the spoken examination, the fact of their having satisfied the Examiners in the spoken examination will be endorsed on their certificate.

The spoken examination will not be taken into account in determining the position of candidates in the general class list, nor will it be necessary for the mark of distinction in the language. It will, however, be counted towards the mark of distinction in cases where the mark of distinction would not be obtained without it.

Candidates will be required (1) to read aloud a passage of French or German; (2) to write a passage of French or German from dictation; (3) to hold a short conversation in French or German with the Examiner. In 1903 the topics of conversation will be taken partly from *Le Roi des Montagnes*, chapters 1 and 2, or from *Goethe's Boyhood*, Book I.

EXEMPTIONS FROM VARIOUS EXAMINATIONS, &c.

[The Syndicate do not hold themselves responsible for any error caused by changes in requirements with which they have not been made acquainted. Students are referred to the published regulations of the respective institutions.]

A. THE UNIVERSITY OF CAMBRIDGE: PREVIOUS EXAMINATION.—The following are the conditions under which a candidate in the Senior Local Examination is entitled to exemption from parts or the whole of the previous examination (see note * below):—

(1) From Part I. if the candidate has at one and the same examination shown a sufficient degree of merit in the Gospel (including the Greek text), in Latin, and in Greek.*

(2) From Part II. if the candidate has at one and at the same examination shown a sufficient degree of merit in Arithmetic, in Geometry, in Algebra, in Religious Knowledge or Logic, and in English Composition.†

(3) From the additional subjects if the candidate has shown a sufficient degree of merit either in Applied Mathematics or in French or in German.

B. THE SCOTTISH UNIVERSITIES.—The holder of a Senior Certificate is under certain conditions entitled to exemption from portions of the Preliminary Examinations in Arts and Science and in Medicine of the Scottish Universities.

C. THE UNIVERSITY OF BIRMINGHAM.—The holder of a Senior Certificate or of a Junior Certificate (with First or Second Class Honours or with distinction in two subjects which may be either Languages or Mathematics), is under certain conditions entitled to exemption from the Matriculation Examination of the University of Birmingham.

D. THE EDUCATION DEPARTMENT.—The Code for Day Schools (1902) sanctions the engagement of holders of the Junior Certificate as pupil teachers (articles 35, 40). Holders of the Senior Certificate, who are over 18 years of age, may be recognized as assistant teachers, provided that the certificate includes English (article 51*b*); if they have obtained a Senior Certificate in Honours, including subjects approved by the Department, they may be admitted as King's Scholars (article 115*a*).

E. THE GENERAL MEDICAL COUNCIL ‡.—The holder of a Senior Certificate is qualified for registration as a Medical or Dental Student provided either (1) that the student has at one or at two examinations passed in (a) English Grammar and Composition, (b) Latin, (c) Mathematics, and either (d) Greek or (e) French or (f) German or (g) Spanish; or (2) that the student has at more than two examinations passed in the above-mentioned subjects with distinction either in English Language and Literature or in one of the subjects (b) to (g).

The holder of a Junior Certificate is qualified for registration as a Medical or Dental Student provided that the student (1) has at one and the same examination passed in (a) English Language and Literature, (b) Latin, (c) Mathematics, including the subject-matter of Euclid, Books I.—III., and Algebra to quadratic equations involving one unknown quantity, and either (d) Greek or (e) French or (f) German or (g) Spanish; and (2) has either (i.) reached the standard for distinction in one of the subjects (a) to (g), or (ii.) reached an Honours standard on the whole examination or in two of the subjects (a) to (g).

F. THE INCORPORATED LAW SOCIETY.—Persons who have obtained a Senior or a Junior Certificate are excused the Preliminary Examination before entering into Articles of Clerkship with Solicitors.

G. THE ROYAL INSTITUTE OF BRITISH ARCHITECTS.—A Senior Certificate or a Junior Honours Certificate exempts the holder from such of the following subjects of the Preliminary Examination as are included in the Certificate:—English Composition, Arithmetic, Geometry, Algebra, Geography, English History, Latin, French, German, Applied Mathematics.

H. THE INSTITUTE OF CHARTERED ACCOUNTANTS.—Persons who have obtained a Senior Certificate under certain conditions are exempted from the Preliminary Examination. For further information application should be made to the Secretary of the Institute. Senior candidates who seek exemption from the Preliminary Examination of the Institute (for which Dictation is a compulsory subject) may be examined in Dictation, if they indicate in their forms of entry that they desire to be so examined.

I. THE SURVEYOR'S INSTITUTION.—A Senior Certificate in Honours exempts the holder from the Preliminary Examination of the Institution.

J. THE PHARMACEUTICAL SOCIETY OF GREAT BRITAIN.—The Senior or the Junior Certificate entitles the holder to registration as a Pharmaceutical Student, provided that it includes English Grammar and Composition, Latin, French or German or Spanish, Geometry, and Algebra, passed at the same or at not more than two examinations.

K. THE ROYAL COLLEGE OF VETERINARY SURGEONS.—A Senior Certificate qualifies the holder for admission to the Professional Examination if it includes English Grammar and Composition, Latin, Mathematics, and one of the following: Greek, French, German, Spanish, Logic; and a Junior Certificate if it includes English Grammar, Latin, the subject-matter of Euclid, Books I., II., III., Algebra, and one of the following: Greek, French, German, Spanish. Junior Certificates will not be accepted unless all the necessary subjects have been taken at the same time. This rule does not apply to Senior Certificates.

* Exemption from Part I. is granted to a candidate who, being a native of Asia and not of European parentage, has at one and the same examination shown a sufficient degree of merit in Latin, in English Composition, in an English Author, and either in one of the Gospels in the authorized English Version or in English History; provided that it has been stated in the form of entry that the candidate claims exemption under this clause, and provided further that evidence satisfactory to the Syndicate is offered showing that the required conditions as to birth and parentage are fulfilled.

† A student who has attained the required standard in Arithmetic, in Geometry, in Algebra, and in Religious Knowledge or Logic, but not in English Composition, is entitled to exemption from Part II. of the previous examination, with the exception of the Essay paper.

‡ Candidates, whether above the age of sixteen or not, who desire to qualify for registration as Medical or Dental Students should make a statement to that effect in their forms of entry. They will then be informed in due course as to whether they have satisfied the prescribed conditions.

L. THE INSTITUTE OF CHEMISTRY.—The Senior Examination is accepted as an approved Preliminary Examination provided that the candidate has passed in English, Latin, Geometry, Algebra, and one of the following: Greek, French, German, Logic.

M. THE LONDON COUNTY COUNCIL.—(a) Junior county scholars vacating their Scholarships in December are allowed six months' extension of their Scholarships if they pass the Junior Local Examination during the tenure of their Scholarships. (b) Exemption from the preliminary parts of the examination for Intermediate County, Swanley Horticultural, and Domestic Economy Training Scholarships offered by the County Council may be secured in some cases by the Senior and in some cases by the Junior Certificate; particulars may be obtained from the Secretary of the Technical Education Board of the London County Council, 116, St. Martin's Lane, W.C.

Students desirous of obtaining exemption from Part I. Part II., or the additional subjects of the previous examination may, whether they already hold the Certificate of the Syndicate or not, enter for those subjects alone that are required for the purpose. Students who already hold the Certificate of the Syndicate and desire to add some one or more objects in order to obtain exemption from a Preliminary Examination, can enter for such subject or subjects alone.* In all such cases the ordinary fee for entrance must be paid.

PRIZES AND MEDALS.

The Syndicate will give prizes to the four candidates who pass the best examination among the senior and junior boys and the senior and junior girls, £12 to each of the two seniors, and £8 to each of the two juniors.

The Council of the Royal Geographical Society offer four silver medals, one for the best senior in Geography (section 3), one for the best senior in Physical Geography (section 12), one for the best junior in Geography (section 3) and one for the best junior in Physical Geography (section 13), if of sufficient merit.

Sir Isaac Pitman and Sons offer two medals, one silver and one bronze, to be awarded to the junior candidates who stand first and second in Shorthand. These medals are open for competition irrespective of the particular system of Shorthand adopted by the candidates.

The above prizes and medals are not open to juniors above the age of 16 or to seniors above the age of 19.

EXAMINATIONS OF THE UNIVERSITY OF LONDON.

THE following examinations of the University of London will be held at the Colombo Training College in accordance with the time tables given in the regulations for each examination, viz. :—

Pass Examination: Matriculation Examination.

Pass Examination: Intermediate Examination in Arts.

Pass Examination: Examination for the Degree of Bachelor of Arts.

Intermediate Examination in Laws.

Examination for the Degree of Bachelor of Laws.

Intermediate Examination in Divinity.

Examination for the Degree of Bachelor of Divinity.

2. Candidates should notify to the Director of Public Instruction their intention to present themselves for any of these examinations of the University of London *six months prior to the date of examination*, in order that application may be made in time for the question papers.

3. The admission fee for the examination and a certificate of character should be forwarded with the notification. The fee should be forwarded by *Bank draft only, payable to the University of London, and not by Money Order. No cash or Bank draft or Money Order in favour of the Director of Public Instruction will be accepted.*

N.B.—*The University fee should not under any circumstances be remitted direct to the University of London.*

4. If a candidate withdraws his name, or fails to present himself at the examination, the fee shall not be returned to him. He should pay the usual fee for every subsequent entry for the examination.†

5. The entry forms will be given to the candidates to be filled up on the first day of the examination.

6. The optional subjects for which a candidate desires to enter should be stated by him in his notification for admission to the examination, if optional subjects are prescribed for that examination.

7. Matriculation Examination—

(a) Candidates who enter for the examination as private students should forward with their notifications for admission to the examinations certificates from their private tutors, stating their qualifications and whether they have a reasonable chance of passing the examinations.

(b) Certificates of birth (showing that the candidates have completed their sixteenth year) should be forwarded at the same time, the age being reckoned up to, and inclusive of, the first day of the examination. A duly certified copy of the certificate of registration of birth or of the baptismal register is required in every case. Those who have already forwarded certificates of birth for a previous examination should mention the year and the examination for which they forwarded the certificates. A certificate of character should also be forwarded. The certificates of character and birth and the admission fee should accompany the notification for admission to the examination.

(c) An Indian candidate, who is not resident in the Island, cannot be admitted to the examination unless he shows an attendance of six months or more in one of the English High Schools or Colleges of the Island. He should forward, with his application, a certificate from the Manager or Principal of the High School or College which he has been attending, stating that he has been attending the School or College regularly for a period of six months. He should also forward, in addition to the University fee, a local expenses fee of Rs. 5 by Money Order or Bank draft in favour of the Director of Public Instruction, with his notification for admission to the examination.

Graduates of Indian Universities are exempted from the rule of passing the Matriculation Examination before taking up the higher examinations of the University. Candidates who are not resident in Ceylon will be admitted to any examination of the London University held in Ceylon only when there are candidates from Ceylon for the same examination.

* In certain cases (see above) it is made a condition that all the required subjects shall be taken at the same time.

† Candidates who entered for the Matriculation Examination in or before January, 1902, will for the present be admitted to subsequent Matriculation Examinations upon payment at every such entry of a fee of £1, provided that he comply with the above Regulations.

8. The following regulations from the "University Calendar" with regard to the Matriculation Examination are published for general information. Further details about the other examination can be obtained from the Director of Public Instruction.

REVISED REGULATIONS FOR MATRICULATION.

Important Notice.—An examination under the old Regulations will be held in January, 1903, and (in addition to that under the Revised Regulations) in June 1903, but not thereafter.

Candidates for any Degree in this University, unless admitted under Statute 113,* or under the second clause of Statute 116† must have passed the Matriculation Examination at least three years previously to the Final Examination for a First Degree.

Students admitted under Statute 113, or under Statute 116, upon a qualification other than the Matriculation Examination, must pay a registration fee of £2 to the appropriate Registrar.

The Matriculation Examination and all other examinations of the University are open to men and women alike. All Prizes, Exhibitions, Scholarships, and Medals are open to men and women alike, unless otherwise prescribed by the donors.

There shall be three examinations for Matriculation in each year, one commencing on September 15, except when that date coincides with a Sunday, in which case it shall commence on September 16; one on the second Monday in January‡; and the third on the second Monday in June (or July, as may be hereafter determined.)§

Every candidate entering for the Matriculation Examination must pay a fee of £2. If a candidate withdraws his name, or fails to present himself at the examination, or fails to pass it, the fee shall not be returned to him.¶ The same fee shall be payable upon every re-entry.

The examination shall be conducted by means of printed papers; but the Examiners shall not be precluded from putting, for the purpose of ascertaining the competence of the candidate to pass, *vivâ voce* questions to any candidate in the subjects in which they are appointed to examine.

Candidates shall not be approved by the Examiners unless they have shown a competent knowledge in each of the following five subjects, according to the details specified under the several heads:—

- (1) English (one paper of 3 hours); (2) Elementary Mathematics (two papers of 3 hours each); (3) Latin or Elementary Mechanics, or Elementary Physics—Heat, Light, and Sound, or Elementary Chemistry, or Elementary Botany (one paper of 3 hours in each subject); (4) and (5) Two of the following subjects, neither of which has already been taken under section 3 (one paper of 3 hours in each subject). If Latin be not taken, one of the other subjects selected must be another Language from the List, either ancient or modern:—Latin, Greek, French, German, Arabic, ¶ Sanskrit, ¶ Spanish ¶ Portuguese, ¶ Italian, ¶ Hebrew, ¶ Ancient History, Modern History, Logic, Physical and General Geography, Geometrical and Mechanical Drawing, Mathematics (more advanced), Elementary Mechanics, Elementary Chemistry, Elementary Physics—Heat, Light, and Sound, Elementary Physics—Electricity and Magnetism, Elementary Biology—Botany, Elementary Biology ¶—Zoology,

The following are the particulars of the foregoing subjects of examination:—

I.—ENGLISH.

The paper will test knowledge and command of English by questions in composition, *précis*-writing, paraphrase, and analysis of sentences. Some of the questions will involve a knowledge of the most salient facts in English History and General Geography.

II.—ELEMENTARY MATHEMATICS.

Arithmetic.—The principles and processes of Arithmetic applied to whole numbers and vulgar and decimal fractions.

The Metric System.

Approximations to a specified degree of accuracy.

Contracted methods of multiplication and division of decimals.

Ratio and proportion; percentage. Averages.

Practical applications of Arithmetic.

Algebra.—Symbolical expression of general results in Arithmetic.

Algebraic laws and their applications.

Factors of simple binomial or quadratic expressions.

Equations of the first or second degree, and problems leading thereto.

Square root. Graphs of simple, rational, integral, algebraic functions.

Arithmetic and harmonic progression.

Geometric progression.

Geometry.—The subjects of Euclid I.—IV., with simple deductions, including easy loci and the areas of triangles and parallelograms of which the bases and altitudes are given commensurable lengths. (Euclid's proofs will not be insisted upon.)

* See Appendix to these Regulations, No. I., section 1.

† See Appendix to these Regulations, No. I., section 2.

‡ The examination in January, 1903, will be held under the old Regulations only.

§ The examinations in January and June (or July), but not that in September, may be held not only at the University, but also under special arrangement in other parts of the United Kingdom or in the Colonies.

¶ Privileges and exemptions on account of having passed this examination are allowed by various public bodies, including, among others, the Board of Education, the Incorporated Law Society, the Pharmaceutical Society, the Royal Institute of British Architects, the Cambridge Teachers' Syndicate, the Institute of Chemistry of Great Britain and Ireland. The extent and particulars of such privileges and exemptions, which may be varied from time to time, must be ascertained by application to the different bodies granting them.

The Medical and Surgical Degrees of this University are registrable qualifications, and it is not necessary for students to register as Medical Students in order to qualify for the examinations for these Degrees. Compliance with the University Regulations is sufficient. For the diplomas of certain other licensing bodies, however, registration as a Medical Student by the General Medical Council is a necessary preliminary, and, under the present regulations of the Council, those desiring to use the Matriculation Examination of this University as a qualification for registration must show that they have passed in Latin and in Greek or a modern foreign language.

¶ See note † on previous page.

¶ Candidates for examination in these subjects must give at least six months' notice. There will be no examination in them in September, 1902.

III.—OPTIONAL LANGUAGES.

Latin.—The paper shall contain passages to be translated into English from Latin books not previously prescribed, together with questions on Grammar and simple and easy sentences of English to be translated into Latin.*

Greek.—The paper shall contain passages to be translated into English from Greek books not previously prescribed, together with questions on Grammar and simple and easy sentences of English to be translated into Greek.*

French.—The paper shall contain (1) passages for translation from French; (2) a piece of easy translation into French; (3) questions on Grammar, limited to Accidence and Elementary Syntax.

German.—The paper shall contain (1) passages for translation from German; (2) a piece of easy translation into German; (3) questions on Grammar, limited to Accidence and Elementary Syntax.

Spanish, † Portuguese, † Italian, †.—The paper shall contain (1) passages for translation from the language in question; (2) a piece of easy translation into the language in question; (3) questions on Grammar, limited to Accidence and Elementary Syntax.

Arabic, †.—The paper shall contain passages for translation into English and questions on Grammar.

Hebrew, †.—The paper shall contain passages for translation into English, with passages for pointing, and questions on Grammar and easy Composition.

Sanskrit, †.—The paper shall contain passages for translation into English and questions on Grammar.

IV.—HISTORY.

Ancient.—The general course of Greek and Roman History, and an outline of the earlier Monarchies.

The questions will be framed to test the general conceptions of history and historical development rather than technical detail.

Modern.—The general course of English History from 1485 to the death of Queen Victoria, with some reference to the contemporary history of Europe and Colonial developments.

The question will be framed to test the general conceptions of history and historical development rather than technical detail.

V.—LOGIC.

The Term: Classification of Terms, Denotation, and Connotation.

Division, Definition, the Predicables.

The Proposition: Classification of Propositions, Reduction of Sentences to Logical Form.

Laws of Thought, Opposition of Propositions, Immediate Inference.

The Syllogism: Moods and Figures, the expression of Arguments in Syllogistic Form.

Hypothetical and Disjunctive Propositions and Arguments.

Inductive Reasoning in its various forms.

Observation and Experiment: Canons of Scientific Induction.

Combination of Induction and Deduction; Hypothesis and Explanation.

Fallacies.

} These three subjects will be treated in a specially elementary manner.

V.—PHYSICAL AND GENERAL GEOGRAPHY.

The following regions in decreasing detail:—(a) England and Wales; (b) Scotland and Ireland; (c) Europe the Mediterranean, the North Atlantic, North America, and Greenland; (d) the remaining Continents. Recapitulation from the point of view of the British Empire.

Attention should be directed to the following aspects of the several regions:—The broad contrasts and chief features of the land-relief. The chief features of the coastal outline as related to those of the relief. The disposition of the water-partings and of the chief river basins. The winds and sea-currents, distribution of rainfall, the climatic contrasts, and the resulting agricultural contrasts. The districts of exceptionally dense or rare population considered in relation to their position, natural resources, and industrial activities. The arrangement of the political divisions upon the land-relief and with reference to the drainage system. The analysis of the positions of the great towns.

Candidates will be expected to understand the main physical causes of the phenomena they describe, such as variations of atmospheric temperature and pressure, their seasonal and regional distribution; the causes of precipitation, winds—their cause and prevalence in different regions, the interpretation of weather charts, and the meaning of the network and other conventional symbols employed in maps. Time need not be spent in elaborate map drawing. The answers in the examination should be illustrated, where necessary, by simple diagrams, correct in general proportion, but without detail. Candidates may be expected to identify maps without names, to insert upon such maps the position of geographical features, and to work problems as to local time.

VII.—GEOMETRICAL AND MECHANICAL DRAWING.

Plane Geometry.—Construction of scales, triangles, quadrilaterals, and polygons. Problems on circles and tangents and on areas of plane figures. Simple problems on loci, including paths of points in elementary linkwork. Construction of Archimedean spiral, ellipse, cycloid, and involute of circle, with their tangents and normals.

Solid Geometry.—Elementary projections of points, lines, planes, inclined surfaces, and solids, including the cylinder, cone and sphere. Simple sections. Projection of additional plans and elevations.

Isometric or oblique projection, without using "isometric scale," of simple plane surfaces and solids.

Developments of the surfaces of simple solids; elementary problems in interpenetration of prisms, cylinders, and cones, and developments of penetrated surfaces.

Projection of simple helix and square-threaded screw.

Machine Drawing.—Making scale drawings, two or more views, with simple sections of elementary machine parts, from rough partly-dimensioned sketches.

VIII.—MATHEMATICS (MORE ADVANCED).

Algebra.—Theory of indices; logarithms.

Binomial Theorem for a positive integral index.

Geometry.—Similar figures. Mensuration of the circle.

Elementary Co-ordinate Geometry of the straight line and circle.

Trigonometry.—Up to and including the solution of triangles, together with the practical solutions of triangles and applications, and numerical examples involving the use of logarithmic and other tables.

* Special stress is laid on accuracy in the answers to the Grammar questions, and on the correct rendering of English into Latin and Greek respectively.

† See note ¶ on p. 117.

IX. — OPTIONAL SCIENCES.

The examinations in Science shall aim at ascertaining whether candidates possess a knowledge of fundamental scientific methods, acquired by observation of nature or by a simple course of experiment in physical measurement, or by the investigation of simple problems and commonly occurring phenomena illustrating natural laws.

Elementary Mechanics.

Elementary notions of Velocity and Acceleration.
 Motion of a body with constant Acceleration.
 Resolution and Composition of Velocities, Accelerations, &c.
 Elementary notions of Mass and Momentum.
 Elementary notions of Force as measured by rate of change of Momentum.
 Newton's Laws of Motion.
 Kinetic Energy and Work.
 Units of Force and Measurement.
 Balancing of Forces.
 Torques or Moments.
 Conditions for the equilibrium of Three Parallel Forces.
 Resolution and Composition of Parallel Forces in one Plane. Centre of Parallel Forces. Centre of Gravity.
 Mass Centre. Stable, Unstable, and Neutral Equilibrium.
 Conditions for the equilibrium of Three Forces not parallel. Triangle and Parallelogram of Forces. Moments.
 Simple illustrations of conditions of Equilibrium and of the Principle of Work, as in levers, pulleys, the inclined plane, &c.
 Pressure in Liquids; variations with depth.
 Transmission of Liquid Pressure; Hydraulic Press.
 Pressures on immersed and floating bodies.
 Density; methods of determining Relative Densities.
 Relation between volume and pressure in Gases.
 Atmospheric Pressure.

Elementary Chemistry.

Examples of chemical change as distinguished from physical or mechanical change. Evidence of the indestructibility of matter.
 Composition and chief chemical and physical properties of atmospheric air and water.
 Characteristics of definite chemical compounds as distinguished from mixtures.
 Chief sources and properties of oxygen, hydrogen, carbon, sulphur, phosphorus, nitrogen, chlorine, and their chief compounds. Composition and properties of silica.
 Combining proportions by weight and volume. Atomic Theory. Symbols and their use. Nomenclature.
 General characteristics of metals as a class. Interaction of metals, acids, and bases. The more obvious phenomena of electrolysis. Nature of salts.
 Facts relating to the Chemistry of daily life:—combustion, flame, incandescence. Coal, coke, wood, charcoal, and action of heat on these substances. Causes of hardness in natural waters. Lime, chalk, and washing soda, and their uses. Chemical nature of oil and fat, soap, mineral oil, sugar, starch, alcohol. Common vegetable acids—acetic, oxalic, tartaric. Recognition of carbon, hydrogen, and nitrogen in organic substances. Glass, clay, and pottery.

Candidates will be required to give evidence by their answers that they have seen experiments illustrative of all the subjects included in the Syllabus, and that they have themselves performed a variety of simple qualitative and quantitative experiments.

The questions set will have regard to the conditions under which the subject may best be experimentally taught in schools.

Elementary Physics—Heat, Light, and Sound.

Heat.—Temperature. Construction and use of instruments for the measurements of Temperature.
 Expansion of Solids and Liquids, with rise of Temperature. Effects of change of Temperature on the Volume and Pressure of Gases. Convection in Fluids.
 Quantity of Heat. Specific Heat.
 Change of State. Latent Heat. Vapour Pressure. Boiling-point.
 Dew-point. Formation of Cloud, Fog, and Dew.
 Conduction. Definition of Thermal Conductivity.
 Radiation: its emission, propagation, reflection, refraction, and absorption: its relation to Light.
 The mechanical equivalent of Heat and modes of determination. The Conservation of Energy.

Light.—Propagation of Light. Measurement of Velocity. Laws of Reflection and Refraction. Photometry.
 Reflexion of Plane and Spherical Surfaces, and the formation of Images.
 Refraction at Plane Surfaces and by Prisms. Minimum deviation. Chromatic dispersion.
 The formation of Images by single Lenses. Long and Short Sight and their correction by Lenses.
 The combination of two Lenses to form a simple Telescope or Microscope.

Sound.—The production and propagation of Sound.

Nature of Wave-motion. Amplitude, Wave-length. Frequency.

Experimental determination of the Velocity of Sound in Air Echoes. Effect of change of Temperature on the Velocity.

Determination of Frequency by simple methods.

Experimental investigation of the modes of Vibration of Strings by means of the Sonometer.

Experimental investigation of the Vibrations of Air in Pipes by resonance to tuning forks. Organ Pipes.

Position of nodes and antinodes.

The questions set will have regard to the conditions under which these subjects may best be experimentally taught in schools.

Elementary Physics—Electricity and Magnetism.

Properties of Magnets. Simple Phenomena of Magnetism and of Magnetic Induction (Influence). Magnetic Moment.

The Magnetic Field: Line of Force. The Law of Magnetic Force.

The Earth as a Magnet.

The simpler Phenomena of Electrified Bodies. Conduction and Insulation. Electrification by Friction and by Induction (Influence).

Quantity of Electrification.
 Distribution of Electrification on Conductors.
 Electric Field : Strength of Field.
 The Law of Electric Force.
 Potential. Capacity. Energy of Charge.
 Electric Discharge and Electric Current.
 Primary and Secondary Batteries.
 Magnetic Field of Current. Current Circuits in a Magnetic Field. Magnetic Measurement of Current.
 Galvanometers.
 Work done by an Electric Current.
 Electromotive Force. Resistance.
 Ohm's Law : Volt ; Ohm ; Ampere ; Joule ; Watt.
 Heating effects of Currents.
 Elementary Phenomena of Electrolysis : Faraday's Law.
 Electromagnetic Induction : Faraday's Law ; Lenz's Law. Induction Coil.
 The questions set will have regard to the conditions under which these subjects may best be experimentally taught in schools.

Elementary Biology—Botany.

(1) The members of the plant body—stems, leaves, and roots. The form (including branching) and principal modifications of these members. The bud.
 The inflorescence ; its chief types.
 The structure of the flower and the functions of its parts. Pollination. Fruits and seeds. Adaptations for seed dispersal. Germination.

The description of a flowering plant (not necessarily belonging to one of the Natural Orders enumerated below), and a knowledge of the following Natural Orders, as illustrated by wild or commonly cultivated plants :—
 Ranunculaceæ, Cruciferæ, Caryophyllaceæ, Leguminosæ, Rosaceæ, Compositæ, Primulaceæ, Scrophulariaceæ, Salicaceæ, Iridaceæ, Liliaceæ, Gramineæ.

[The examination, so far as it relates to the above, will be restricted to the elementary facts in the morphology and physiology of angiosperms, so far as they can be observed with the naked eye or with a hand lens.]

(2) The outlines of the cellular structure of the living plant, as shown, for example, in simple freshwater algæ.
 (3) An elementary knowledge of the nutrition of plants and of the simpler experiments on which such knowledge rests. Water-cultures, Transpiration, Photo-synthesis, Respiration. Simple methods of measuring growth in shoots and roots.

[An elementary knowledge will be assumed on the part of candidates of the chemical and physical properties of the atmosphere and of water, together with some acquaintance with the use of the barometer and thermometer.]

(4) Candidates may be expected to show some familiarity with the vegetation characteristic of such localities as a hedge-bank, marsh, moor, &c.

**Elementary Biology—Zoology.*

Candidates will be expected to be acquainted with—

- (1) The definition and scope of Zoology.
- (2) The recognition of the commoner types of animals, with an elementary knowledge of their distinctive characters, habits, and modes of life.
- (3) The general principles of animal life as exemplified by the structure and functions of the vertebrate body, so far as they can be studied by the aid of the simplest appliances.
- (4) The zoological nature of the most familiar types of invertebrate fossils.

The examination shall be conducted in the following order†:—

| | | |
|--|-------------------------|--|
| First Day | ... Afternoon, 2 to 5 | ... English (1). |
| Second day | ... { Morning, 10 to 1 | ... { Elementary Mathematics (2) |
| | ... { Afternoon, 2 to 5 | |
| Third day | ... { Morning, 10 to 1 | ... Latin (3). |
| | ... { Afternoon, 2 to 5 | ... { Chemistry (4). |
| | | ... { Botany (5). |
| | | ... { Heat, Light, and Sound (6). |
| Fourth Day | ... { Afternoon, 2 to 5 | ... { Mechanics (7). |
| | | ... { Botany (5). |
| | | ... { Heat, Light, and Sound (6). |
| | | ... { Mechanics (7). |
| | | ... { French (8). |
| | | ... { German (9). |
| | | ... { Greek (10). |
| | | ... { Drawing—Geometrical and Mechanical (11). |
| | | ... { Electricity and Magnetism (12). |
| | | ... { Geography (13). |
| | | ... { History, Ancient (14). |
| | | ... { History, Modern (15). |
| | | ... { Logic (16). |
| | | ... { French (8). |
| | | ... { German (9). |
| | | ... { Greek (10). |
| | | ... { Drawing—Geometrical and Mechanical (11). |
| ... { Electricity and Magnetism (12). | | |
| ... { Geography (13). | | |
| ... { History, Ancient (14). | | |
| ... { History, Modern (15). | | |
| ... { Logic (16). | | |
| ... { Mathematics, more advanced (17). | | |

* See note ¶ on p. 117.

† Changes in the details of this order may be found necessary from time to time, but in all such cases due notice will be given to candidates.

Except in the case of Elementary Mathematics, candidates will only be allowed to take one paper in each subject. Two papers will be set in many other subjects in order to compress the examination into as short a period as possible, but no candidate will be allowed to take more than one of these papers. No option is allowed as to the order in which they are taken, and if the candidate does not present himself for examination in a given subject at the right time, he will on no account whatever be allowed to take a paper which may be set later on the same subject. It is, therefore, of the greatest importance that candidates should attend to the following rule :—

Candidates, having selected their subjects in accordance with the regulations, will be examined in these subjects in the numerical order in which they occur in the above list, and must take each subject on the first possible occasion accordingly.

Thus, a candidate who offers, in addition to English and Mathematics (Elementary), Botany, Mechanics, and French, must take Botany (No. 5) on the afternoon of the third day, Mechanics (No. 7) on the morning of the fourth day, and French (No. 8) on the afternoon of the fourth day. Again, a candidate who offers Latin, German (9), and Greek (10), must take German in the morning and Greek in the afternoon of the fourth day.

APPENDIX.

I.

SECTION 1.—GENERAL REGULATIONS FOR THE ADMISSION OF INTERNAL STUDENTS IN ACCORDANCE WITH THE TERMS OF STATUTES, SECTION 113.

[The section runs as follows :—

113. Provided also that the Senate may admit graduates of or persons who have passed the examinations required for a degree in other Universities approved by it for that purpose as internal students and as candidates for any of the higher degrees (except in Medicine and Surgery) without their having previously taken any lower degree.]

A.—Any person applying for admission under Statute 113 as a candidate for a higher degree of the University must—

- (a) Produce evidence that he has taken a degree in an approved University, or passed the examinations required for such degree.
- (b) State what higher degree of the University of London he selects as the object of his studies, and that he is willing to study for that degree in London for such period and under such general supervision as the Senate may appoint.
- (c) Produce a certificate from the governing body of a school of the University stating that the candidate is, in their opinion, a fit person to undertake a course of study or research with a view to the degree he has selected, and that the school is willing to take the responsibility of supervising the studies of the candidate, and reporting to the Senate three times in the year at least whether the candidate is *bonâ fide* pursuing a course of study in the school suitable as a preparation for the higher degree which he has selected as the object of his studies.

The certificate of an appointed or recognized teacher may by special resolution of the Academic Council be accepted in place of that of a school of the University in the case of a particular student desirous of entering the University under Statute 113; or such a teacher may be granted for one or more periods not exceeding five years each the power to issue such certificates.

B.—Persons admitted as candidates for a higher degree under Statute 113 may enter for any examination preparatory to that degree, other than the examination for that degree, at any time during their period of study under the control of the University. The lower degree will however not be granted to such persons.

C.—The examination for the degree itself shall not be taken by such persons until they have studied under the conditions laid down in Regulation A for a minimum period to be prescribed by the University in the case of each degree. The periods respectively prescribed are:—

M.A. (two years).

D. Litt. (at any time after the M.A., or, if that examination be specially excused, two years, on presenting sufficient evidence).

D.D., D.Sc., LL.D., and D. Mus. (two years).

SECTION 2.—REGULATION FOR THE ADMISSION OF STUDENTS IN ACCORDANCE WITH THE TERMS OF STATUTES, SECTION 116, WITHOUT PASSING THE MATRICULATION EXAMINATION.

[The section runs as follows :—

116. Every candidate for admission as a student of the University shall pass such Entrance or Matriculation Examination or fulfil such other tests of fitness to be admitted as a student as may be from time to time prescribed.]

Graduates of British Universities, and of the more important Colonial and Foreign Universities approved by the Senate for that purpose, and those who have passed examinations for degrees in those Universities, may on application be registered as Students on payment of the registration fee of £2 without passing the Matriculation Examination. The standing of such students shall date, for the purposes of external examinations, from the Matriculation Examination immediately preceding the date of registration.

N.B.—Applications for registration must be accompanied by the proper fee and official documentary evidence of graduation.

J. HARWARD,
Acting Director of Public Instruction.

Haputale Church.

A MEETING for the election of trustees and for the discussion of any other matters that appear to be necessary will be held at the Resthouse, Haputale, on Friday, January 30, 1903, at 8.30 A.M.

WILFRED BOOTH,
Incumbent.

NOTICE is hereby given that an application has been received for a grant in aid of the following school:—

Rev. A. E. Restarick ... Batticaloa Girls' English School, Eastern Province.

Observations will be received not later than February 18, 1903.

Office of Public Instruction, J. HARWARD,
Colombo, January 28, 1903. Acting Director.

IT is hereby notified by the Directors of the Ceylon Savings Bank that the rate of interest to be paid to depositors under rule 3 for the year 1903 be 4 per cent. on accounts under Rs. 1,000, and 3 per cent. on accounts of Rs. 1,000 and upwards.

Ceylon Savings Bank,
Colombo, January 29, 1903.
F. W. VANE,
Secretary.

OWING to the shortness of the water supply, it may become necessary, on and after the 6th proximo, to shut the water off from the mains in Colombo between the hours of 4 P.M. and 6 A.M.

C. A. LOVEGROVE,
for F. A. COOPER,
Director of Public Works.
Public Works Department,
Colombo, January 29, 1903.

CONTRACTS FOR SUPPLIES OF STORES.

Particulars of Contracts approved by Government for Supply of Calcutta or Coast Kallunda Rice to the Public Works Department, Central Province, during 1903.

| Name and Address of Contractor. | Duration. | Rate per Bushel of Rice. Rs. c. | Place of Delivery. |
|--|--------------------------------------|------------------------------------|---|
| 1. Ana Dawoodo Saibo, 207, Colombo street, Kandy | From February 1 to December 31, 1903 | 4 0 ... | Towns of Kandy and Katugastota |
| | | 4 14 ... | At any other place within the departmental district of Kandy. |
| | | 4 13 ... | At any other place within the departmental district of Katugastota. |
| 2. K. Abram Saibo & Co., Trincomalee street, Matale | Do. | ... 4 24 ... | Town or any other place within the departmental district of Matale. |
| 3. K. Narayanasamy and Runa Palanyandy, Kandy | Do. | ... 4 32 ... | Town or any other place within the departmental district of Pussellawa. |
| 4. S. T. Sellappapilly & Co., Hatton | Do. | 4 37 ... | Town of Dikoya. |
| | | 4 42 ... | Any other place within the departmental district of Dikoya |
| | | 4 40 ... | Town of Dimbula. |
| 5. K. Abram Saibo & Co., Fountain Stores, Nuwara Eliya | Do. | 4 44 ... | Any other place within the departmental district of Dimbula. |
| | | 4 20 ... | Town of Nuwara Eliya. |
| | | 4 25 ... | Any other place within the departmental district of Nuwara Eliya. |

Public Works Department,
Kandy, January 20, 1903.

L. CREASY,
Provincial Engineer, Central Province.

NOTICES CALLING FOR TENDERS.

TENDERS will be received by the Hon. the Auditor-General and the Provincial Engineer of the Province of Uva for the construction of part of the Haputale-Dambattenne road, in the Province of Uva, up to noon on March 13, 1903.

2. Tenders must be sealed and endorsed on the envelopes "Tender for Haputale-Dambattenne road, Province of Uva."

3. Tenders must be submitted in duplicate, the original being forwarded to the Provincial Engineer and the duplicate direct to the Hon. the Auditor-General, both being required to be forwarded at the same time.

4. Tenders must be on forms which may be obtained at the office of the Provincial Engineer, Badulla, and no tender will be considered unless it is furnished on the recognized form.

5. Parties applying for form of tender will be required to deposit the sum of Rs. 50 either at the Treasury or the Kachcheri and produce a receipt for the same. Should the party fail to submit in accordance with the terms of the specification a *bond fide* tender, or to enter into the necessary contract, the sum of Rs. 50 deposited will be forfeited by way of ascertained and liquidated damages.

6. Plans and specifications may be seen, and further information obtained, on application at the Provincial Engineer's office at Badulla.

7. Before any tender is accepted the contractor will be required to sign a contract to execute and perform the works in accordance with the specification and the general conditions therein set forth, and to deposit a sum of 10 per cent. of the contract for the due and faithful performance of the contract within ten days of receiving notice in writing signed by the Provincial Engineer of the Province of Uva that the Government is prepared to accept his tender.

8. The Government does not bind itself to accept the lowest or any tender.

9. Time required for the completion of the work should be stated in the tender. Tenders not giving this information will be rejected.

10. Any alterations in the tender should bear the initials of the tenderer, and all tenders containing alterations not bearing the tenderer's initials will be treated as informal and rejected.

T. R. WARD,
Provincial Engineer.

Badulla, January 19, 1903.

SEALED Tenders (in duplicate), marked on the envelopes "Tender for Teak, Railway," will be received up to 12 o'clock noon on Monday, February 16, 1903, from persons willing to contract for the supply of the following quantity of teak of the dimensions given, for the use of the Ceylon Government Railways during 1903:—

Ways and Works Department.

| |
|--|
| About 120 logs of about 25 ft. by 18 in. by 18 in. |
| Do. 20 do. 30 ft. by 12 in. by 12 in. |
| Do. 100 do. 30 ft. by 15 in. by 15 in. |

Locomotive Department.

| |
|---|
| About 600 tons, 30 per cent. about 25 ft. by 18 in. by 18 in. |
| Do. 30 do. 30 ft. by 15 in. by 15 in. |
| Do. 25 do. 25 ft. by 15 in. by 15 in. |
| Do. 15 do. 25 ft. by 22 in. by 22 in. |

2. Tenders must be submitted in duplicate, the original being forwarded to the General Manager of the Railways and the duplicate to the Hon. the Auditor-General, both being required to be forwarded at the same time.

3. The timber required is the best quality teak squares.

4. The timber must be delivered and stacked at such places within the Railway premises at Maradana as the Railway Storekeeper shall direct, after it has been passed by the Engineer, Ways and Works, or Locomotive Engineer, and the specification of each consignment of timber must be submitted to the Railway Storekeeper within two days of receipt of order by the contractor.

5. The tenderers should specify the teak they are prepared to supply, with their prices in rupees at per ton of 50 cubic feet.

6. The timber must be sound throughout, in straight squared logs, free from sapwood, shakes, dead or loose knots, or any other defects, and of the dimensions required, measured by Hoppus measurement.

7. All defective timber will be rejected.

8. A form of tender will be issued by the General Manager of the Railways on application.

9. A deposit of Rs. 500 will be required before any form of tender is issued; and should any person decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown. All other deposits will be returned upon signature of contract.

10. Persons tendering may quote rates for a contract for one, two, or three years.

11. The persons whose tender is accepted will be required to furnish cash security for the due fulfilment of his contract to the extent of Rs. 6,000, and will be further required to bear the expense of having security bonds prepared for the due performance of his contract by Crown Counsel on a fee of Rs. 12-50. He will also be

required to furnish a power of attorney to confess judgment; this document will be prepared by Crown Counsel on a further fee of Rs. 12-50.

12. The security will have to be furnished within fifteen days after acceptance of tender is notified; in failure thereof the deposit for tender forms may be forfeited.

13. All alterations or erasures in tenders should bear the initials of the tenderers, otherwise the tenders will be treated as informal and rejected.

14. Fines will be inflicted for delays in complying with orders.

15. The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender.

16. Any further information required can be obtained on application at the office of the General Manager of the Railways.

17. Before tender forms are supplied to persons wishing to tender, they will have to satisfy the General Manager or person delegated by him that they are in a position to execute the contract in a satisfactory manner, and for this purpose they must be prepared to produce documentary or other evidence, if called for.

G. P. GREENE,
General Manager.

General Manager's Office,
Colombo, January 26, 1903.

SEALED Tenders, marked on the envelopes "Tender for Salt Contract," will be received by the Hon. the Auditor-General at Puttalam Kachcheri up to noon of Wednesday, February 11, 1903, from persons willing to contract for the following work:—

For the service of weighing and delivering salt sold at the salt depôts to carts and boats in Puttalam.

Tenderers will note the following requirements:—

1. Tenderers should specify the rate per 1,000 cwt. for weighing and transporting the salt into boats and carts separately.

2. They should be prepared to weigh and transport 2,000 cwt. daily, employing a sufficient number of coolies and carts for this purpose.

3. Each tenderer must deposit a sum of Rs. 25 in the Kachcheri before tendering. No tender will receive any consideration where no such deposit has been made. This deposit will be forfeited to Government if the tenderer is not prepared to enter into contract, or is unable to furnish certified security in Rs. 1,000 for the due fulfilment of the contract. Unforfeited deposits will be returned to the tenderer.

4. Tenderers must name an address in Puttalam, where all letters or notices may be served on or left for him.

5. A letter signed by two responsible persons, whose addresses must be given engaging to become security for the due fulfilment of the contract, should accompany the tender.

6. Every alteration in the rates of tender should be initialed by the tenderer.

7. The tenderers should be at hand at the Kachcheri on the day of opening of tenders, so that they, or any of them, may be spoken to, if it is found necessary.

G. COOKSON,

Puttalam Kachcheri, Assistant Government Agent.
January 23, 1903.

"ලුණු කොන්ත්‍රාත් ගැන දේශීයව" යන පිටිකොණේ සටහන්කරන ලද මුද්‍රාණ දේශීයව මෙහි පහත සඳහන්වන කමිණ ගැන කොන්ත්‍රාත්ගතව කැමතිව අයවැන්නන්ගේ වස 1903 ක්‍රි.ව. පෙබරවාරි මස 11 වෙනි දින දවල් දක්වා වග බලා ගනිමින් ඔවුන්ගේ කමිණ පුනරුත්ථාපනය කිරීමේදී භූමිමාලීන්ගේ සහය ලැබේ.

ලුණු ගුණ වලින් පුනරුත්ථාපනය කරන්නා වූ පාරවලට වන් විකුණන ලද ලුණු කිරීමේ කාර්යයේ වැඩි සහය ලැබේ.

ලුණු මාරුත් විසින් මෙහි පහත සඳහන් කරන ලද විධිවිධානවලට සිතව ගත යුතුයි.

1. ලුණු කිරීමේදී භූමිමාලීන්ගේ සහය ලැබීමට පැමිණි විට කිරීමේදී භූමිමාලීන් 1,000 කට දේශීය ගණන වෙළඳ මිණි සහ වෙනත් ගණන සඳහා කල යුතුයි.

7. கேள்விப்பதற்குரிய இணைப்பிரதியொன்று
 ரொழும்பிலிருக்கும் சங்கைபோர்ந்த சணக்கக் காரிய
 யத்தலைவர் அவர்களுக்கும் உதின் மூலப்பிரதியைப்
 புத்தளம் உதவி ஏசன்முத்துரை அவர்களுக்கு அனுப்
 பம் சமையம் கேள்விக்காரன் தபால் வழியாக அனுப்
 பவேண்டும்.

8. கேள்விக்கூடநாசிகள் திறக்கப்படும் அன்று ஏ
 அம் தேன்வையான கரும்புகளையிடும் பேசிக்கொள்
 வதற்காகக் கேள்விக்காரர் கச்சேரியில் சமுகமாயிரு
 க்கவேண்டியது.

ஜி. குக்சன்,
 உதவி ஏசன்முத்துரையவர்கள்.

புத்தளம் கச்சேரி,
 1903 ம் (ஸ்ர) கைமா 27 ந் உ.

SEALED Tenders, marked on the envelopes "Tender
 for Transporting and Weighing Salt into Govern-
 ment Stores at Nachchikali," will be received by the
 Assistant Government Agent of Puttalam up to noon
 of Wednesday, February 11, 1903, from persons willing to
 contract for the service of transporting from the Nachchi-
 kali salterns all the salt collected in them during 1902,
 amounting to about 23,000 cwt., more or less, and weighing
 and storing the same in the salt stores at Nachchikali.

Tenderers will note the following requirements:—

1. They should specify the rate per 1,000 cwt. for transporting, weighing, and storing.
2. Tenderers should be prepared to bring in and weigh and deliver 1,000 cwt. daily.
3. Work to commence in February, 1903.
4. Each tenderer must deposit a sum of Rs. 25 in the Kachcheri before tendering. No tender will receive any consideration where no such deposit has been made. This deposit will be forfeited to Government if the tenderer is not prepared to enter into contract, or is unable to furnish certified security in Rs. 500 for the due fulfilment of the contract. Unforfeited deposits will be returned to the tenderer.
5. Tenderer must name an address in Puttalam, where all letters or notices may be served on or left for him.
6. A letter signed by two responsible persons, whose addresses must be given engaging to become security for the due fulfilment of the contract, should accompany the tender.
7. Every alteration in the rates of tender should be intially by the tenderer.
8. A duplicate of the tender should be forwarded by the tenderer by post to the Hon. the Auditor-General, Colombo, at the same time he forwards the original to the Assistant Government Agent of Puttalam.
9. The tenderers should be at hand at the Kachcheri on the day of opening of tenders, so that they, or any of them, may be spoken to, if it is found necessary to do so.

Puttalam Kachcheri, G. COOKSON,
 January 12, 1903. Assistant Government Agent.

வெளி 1902-ஆம் ஆண்டில் காலியேசியை உட்கொண்ட
 23,000 கட்டைகள் சேர்த்து வைக்கப்பட்டிருக்கும் ஏறக்குறைய
 23,000 அந்தர் உட்பை ஏற்றுமதிபண்ணி நாசிக்களில் விருக்
 கும் உப்புக்குதல்களுக்குக் கொண்டுவந்து நிறுத்துக் குதல்
 களில்போட்டுக் கொடுக்கும் பணிவிடை
 கேள்விக்காரர் இதை பின்னால் சொல்லப்படும் ஏற்பாடு
 களைக் கவனிக்கக்கூடவர்கள் :

1. ஏற்றுமதிபண்ணிக் கொண்டு வந்து குதத்தில் நிறுத்
 து நிறைத்துக் கொடுக்கிறதற்கு 1,000 அந்தர்க்கு என்ன
 வீதமென்று விபரித்துக் காட்டியிருக்கவேண்டியது
2. கேள்விக்காரர் நாள் ஒன்றுக்கு 1,000 அந்தர் உப்புக்
 கொண்டுவந்து நிறுத்து ஒப்புக்கொடுக்க ஆயித்தமாயிருக்க
 வேண்டும்.
3. 1903 ம் ஆண்டு மார்ச்சுமாதம் வேலைவைக்கப்பட்டிருக்
 கின்றன.
3. ஒவ்வொரு கேள்விக்காரரும் கேள்விக்கூடமுதல் கச்
 சேரியில் ரூபா 25 ஒடுக்க வேண்டும். அவ்வீதம் காசுகட்
 டாத ஒரு கள்ளியாவது ஏற்றுக்கொள்ளப்படமாட்டாது.
 கொடுத்ததைச் சரியாக நடப்பிக்கிறதற்கு 500 ரூபாய்
 கொண்ட சமுகிப்புப்பெற்ற பின் கொடுக்க அல்லது பொரு
 த்த உடன்படிக்கைபண்ணிக்கொள்ளத் தவறியால் இந்தக்
 கட்டண பணம் கொவண்மேத்துக்காகப் பறிமுதலாக்கப்படும்.
 பறிமுதலாக்கப்படாத கட்டண பணம் கேள்விக்கார
 ருக்குத் திரும்பக் கொடுக்கப்படும்.
5. கொள்விசை அல்லது கடிதங்கள் பெற்றுக்கொள்வ
 தற்காக கேள்விக்காரன் தனக்குப் பதிலாக புத்தளத்தில்
 ஒரு பெயர்வளியின் மேல்விலாசத்தைக் கொடுக்கவேண்டிய
 யது.

4. ஒரேபிழைப்பு ஒரேபிழைப்பு ஒரேபிழைப்பு
 காலியேசியை உட்கொண்ட 23,000 கட்டைகள் சேர்த்து வைக்கப்பட்டிருக்கும் ஏறக்குறைய
 23,000 அந்தர் உட்பை ஏற்றுமதிபண்ணி நாசிக்களில் விருக்
 கும் உப்புக்குதல்களுக்குக் கொண்டுவந்து நிறுத்துக் குதல்
 களில்போட்டுக் கொடுக்கும் பணிவிடை
 கேள்விக்காரர் இதை பின்னால் சொல்லப்படும் ஏற்பாடு
 களைக் கவனிக்கக்கூடவர்கள் :

5. ஒரேபிழைப்பு ஒரேபிழைப்பு ஒரேபிழைப்பு
 காலியேசியை உட்கொண்ட 23,000 கட்டைகள் சேர்த்து வைக்கப்பட்டிருக்கும் ஏறக்குறைய
 23,000 அந்தர் உட்பை ஏற்றுமதிபண்ணி நாசிக்களில் விருக்
 கும் உப்புக்குதல்களுக்குக் கொண்டுவந்து நிறுத்துக் குதல்
 களில்போட்டுக் கொடுக்கும் பணிவிடை
 கேள்விக்காரர் இதை பின்னால் சொல்லப்படும் ஏற்பாடு
 களைக் கவனிக்கக்கூடவர்கள் :
6. கேள்விக்காரர் இதை பின்னால் சொல்லப்படும் ஏற்பாடு
 களைக் கவனிக்கக்கூடவர்கள் :
7. ஒரேபிழைப்பு ஒரேபிழைப்பு ஒரேபிழைப்பு
 காலியேசியை உட்கொண்ட 23,000 கட்டைகள் சேர்த்து வைக்கப்பட்டிருக்கும் ஏறக்குறைய
 23,000 அந்தர் உட்பை ஏற்றுமதிபண்ணி நாசிக்களில் விருக்
 கும் உப்புக்குதல்களுக்குக் கொண்டுவந்து நிறுத்துக் குதல்
 களில்போட்டுக் கொடுக்கும் பணிவிடை
 கேள்விக்காரர் இதை பின்னால் சொல்லப்படும் ஏற்பாடு
 களைக் கவனிக்கக்கூடவர்கள் :
8. ஒரேபிழைப்பு ஒரேபிழைப்பு ஒரேபிழைப்பு
 காலியேசியை உட்கொண்ட 23,000 கட்டைகள் சேர்த்து வைக்கப்பட்டிருக்கும் ஏறக்குறைய
 23,000 அந்தர் உட்பை ஏற்றுமதிபண்ணி நாசிக்களில் விருக்
 கும் உப்புக்குதல்களுக்குக் கொண்டுவந்து நிறுத்துக் குதல்
 களில்போட்டுக் கொடுக்கும் பணிவிடை
 கேள்விக்காரர் இதை பின்னால் சொல்லப்படும் ஏற்பாடு
 களைக் கவனிக்கக்கூடவர்கள் :
9. ஒரேபிழைப்பு ஒரேபிழைப்பு ஒரேபிழைப்பு
 காலியேசியை உட்கொண்ட 23,000 கட்டைகள் சேர்த்து வைக்கப்பட்டிருக்கும் ஏறக்குறைய
 23,000 அந்தர் உட்பை ஏற்றுமதிபண்ணி நாசிக்களில் விருக்
 கும் உப்புக்குதல்களுக்குக் கொண்டுவந்து நிறுத்துக் குதல்
 களில்போட்டுக் கொடுக்கும் பணிவிடை
 கேள்விக்காரர் இதை பின்னால் சொல்லப்படும் ஏற்பாடு
 களைக் கவனிக்கக்கூடவர்கள் :

பி. கவுண்டர்,
 ரூபாய்க்காரர் விவகாரம்.

வெளி 1903 ன்வு சனவரி மச 12 வெதி
 தின புறநடுகு காலியேசியை உட்கொண்ட

“உப்பு ஏற்றுமதிபண்ணிக் கொண்டு வந்து குதத்தில் நிறுத்
 து நிறைத்துக் கொடுக்கிறதற்கு 1,000 அந்தர்க்கு என்ன
 வீதமென்று விபரித்துக் காட்டியிருக்கவேண்டியது
 கேள்விக்காரர் இதை பின்னால் சொல்லப்படும் ஏற்பாடு
 களைக் கவனிக்கக்கூடவர்கள் :

1. ஏற்றுமதிபண்ணிக் கொண்டு வந்து குதத்தில் நிறுத்
 து நிறைத்துக் கொடுக்கிறதற்கு 1,000 அந்தர்க்கு என்ன
 வீதமென்று விபரித்துக் காட்டியிருக்கவேண்டியது
2. கேள்விக்காரர் நாள் ஒன்றுக்கு 1,000 அந்தர் உப்புக்
 கொண்டுவந்து நிறுத்து ஒப்புக்கொடுக்க ஆயித்தமாயிருக்க
 வேண்டும்.
3. 1903 ம் ஆண்டு மார்ச்சுமாதம் வேலைவைக்கப்பட்டிருக்
 கின்றன.
3. ஒவ்வொரு கேள்விக்காரரும் கேள்விக்கூடமுதல் கச்
 சேரியில் ரூபா 25 ஒடுக்க வேண்டும். அவ்வீதம் காசுகட்
 டாத ஒரு கள்ளியாவது ஏற்றுக்கொள்ளப்படமாட்டாது.
 கொடுத்ததைச் சரியாக நடப்பிக்கிறதற்கு 500 ரூபாய்
 கொண்ட சமுகிப்புப்பெற்ற பின் கொடுக்க அல்லது பொரு
 த்த உடன்படிக்கைபண்ணிக்கொள்ளத் தவறியால் இந்தக்
 கட்டண பணம் கொவண்மேத்துக்காகப் பறிமுதலாக்கப்படும்.
 பறிமுதலாக்கப்படாத கட்டண பணம் கேள்விக்கார
 ருக்குத் திரும்பக் கொடுக்கப்படும்.
5. கொள்விசை அல்லது கடிதங்கள் பெற்றுக்கொள்வ
 தற்காக கேள்விக்காரன் தனக்குப் பதிலாக புத்தளத்தில்
 ஒரு பெயர்வளியின் மேல்விலாசத்தைக் கொடுக்கவேண்டிய
 யது.

6. இந் தக் கொந்திருத்துச் சரியாக நடைபெறாததற்காகப் பிணைக்கு ஏற்படுகிறதாய் இரண்டு போதிய ஆட்களால் கையொப்பமிடப்பட்டு அவர்களின் டேலிவரஸும் எழுதப்பட்ட கடிதம் ஒவ்வொரு கேள்விப்பத்திரத்துடனும் அணைத்திருக்க வேண்டியது.

7. கேள்வியின் விதங்களையிட்டு ஏதும் மாற்றதல் அல்லது திருத்தங்கள் பண்ணினால் அந்த இடத்தில் கேள்விக்காரனின் கையொப்ப அடையாளமிடப்பட்டிருக்கவேண்டியது.

8. கேள்விப்பத்திரத்தின் இணைப்பிரதியொன்று கொழும்பிலிருக்கும் சங்கைபோர்த்த கணக்குக் காரியத்தலைவர் அவர்களுக்கும் அதின் மூலப்பிரதியைப் புத்தளம் உதவி கொவரணமேந்து ஏசன் அத்தரையவர்களுக்கு அனுப்பும்சமையம் கேள்விக்காரன் தபால் வழியாக அனுப்பவேண்டும்.

9. கேள்விக்கடதாகிகள் திறக்கப்படும் தினம் அன்று ஏதும் தேள்வையான கருமங்களையிட்டுப் பேசிக்கொள்வதற்காகக் கேள்விக்காரர் கச்சேரியில் சமுகமாயிருக்கவேண்டும்.

ஜி. ரூக்சன்,
உதவி ஏசன் அத்தரையர்.

புத்தளம் கச்சேரி,
1903 ம் (ஸ்ர) தைமீ 12 ந் உ.

Forest Department, Eastern Circle.

SEALED Tenders (in duplicate), marked on the envelopes "Tender for the supply of Satinwood," will be received up to noon on Saturday, February 7, 1903, from persons willing to contract to carry out the under-mentioned work during 1903:—

To fell 500 sound satinwood logs, which have been marked for felling in the Sembimadu compartments of the Koralai forest, and to remove them to the sea coast at Kadiraveli for shipment.

Any person wishing to tender for the above work should deposit in the Kachcheri the sum of Rs. 25 and submit the receipt to the Assistant Conservator of Forests, Batticaloa, who will thereupon issue to him the form on which the tender must be made.

The original tender must be sent to the Assistant Conservator of Forests, Eastern Circle, and the duplicate of it to the Hon. the Auditor-General, both being despatched at the same time.

Should the person tendering decline to enter into the contract and bond, or fail to furnish security, such deposit will be forfeited to the Crown.

A rate per cubic foot of the timber delivered at Kadiraveli seashore must be quoted, written both in words and figures, and the time stated within which the contract will be completed.

All alterations in any tender should be initialled by the person signing it.

Five per cent. of the total sum which under this contract will have to be paid to the contractor must be deposited as security for the due fulfilment of the contract before it is signed.

The Government reserves to itself the right, without question, of rejecting any or all tenders.

Further information may be obtained on application to the Assistant Conservator of Forests, Eastern Circle, Batticaloa.

ED. L. BOYD MOSS,
Assistant Conservator of Forests,
Eastern Circle.

Assistant Conservator of Forests' Office,
Batticaloa, January 17, 1903.

கிழக்குப்பகுதி காட்டுக்கந்தோர்.

இதன்பின் காணப்படும் வேலையைச் செய்ய விருப்பமானவர்களிடமிருந்து "முதிரைமரக் கொடுப்பதற்குக் கேள்விப்பத்திரம்" எனக் கடிதவுகையில் எழுதப்பட்டு (இருப்பிரதிகளான) முத்திரை வைக்கப்பட்ட கேள்விப்பத்திரங்களை 1903 ம் (ஸ்ர) மார்ச்சு 7 ந் திகதியாகிய சனிக்கிழமை பசல் மதியம்மட்டி மேற்றுக்கொள்ளப்படும்.

கோணப்பற்றுக் காட்டில் செம்பிமிக்கண்டத்திலிருக்கும் சத்தமான ஐந்துறு (500) முதிரை மரக்களை வெட்டி, கதரவெளிக் கடற்கரையில் ஏற்றுமதிப்பதற்குக் கொண்டுவந்து கொடுக்கவேண்டும்.

மேற்சொல்லிய வேலையைக்கேட்டு விருப்பமானவர்கள் கச்சேரியில் இருப்பதைத் துருபா பிணைக்கடிப்பற்றித் துண்டை கிழக்குப் பகுதிக் காட்டுத்துரையிடக் கொடுத்தால் கேள்விப்பத்திர மெழுதவேண்டிய (போற்றம்) தரனைக் கொடுப்பார். கேள்விப்பத்திரம் அப்போற்றம் தாளி மெழுதப்பட்டாலன்றி மற்றப்படி கவனிப்பபடமாட்டாது.

கேள்விப்பத்திரத்தைக் காட்டுத்துரைக்கும அதின் இணைப்பிரதியை கௌரவ ஒழுற்றர் ஜெனரலுக்கும் அனுப்பவேண்டும். இரு பிரதிகளும் ஒரே முறையில் அனுப்பப்படவேண்டும்.

கேள்விக்காரன் ஒப்பத்துக்குட்பட அல்லது தேள்வையான பிணையைக்கொடுக்கத் தவறினால் முற்பணமாகக் கட்டிய தொகை பறிமுதலாக்கப்பட்டு அரசாட்சிக்காவிரும்.

கனையடி யொன்றுக்கு வீதமென்ன வென்பதை இலக்கத்தாலும் எழுத்தாலும் போடவேண்டும். எவ்வளவு காலத்துக்குள் வேலையை முடித்துக் கொடுக்கப்படுமென்றய காட்டவேண்டும்.

கேள்விப்பத்திரத்தி லேதாவது மாற்றங்கள்செய்தால் அவவிடங்களில் கேள்விக்காரனின் விவரத்தை யிடவேண்டும்.

இக்கொந்திருத்தைச் சரியாய் நடத்துவதற்குப் பிணையாகக் கொந்திருத்திற கையொப்பமிடுமுன், கொந்திருத்தின்பேரால் கொந்திருத்துக்காரனுக்குப் போருமதயாகவருந் தொகையில் ஹாறுக்கு ஐந்தவீதம் முற்பணமாக டவேண்டும்.

கேள்விப்பத்திரத்தில் எதையாவது அல்லது எல்லாவற்றையுமாவது தல்லும் உரித்து அரசாட்சியாருக்குண்டு.

இதைப்பற்றிய மேலதனமான விளம்பரங்களை கிழக்குப்பகுதிக் காட்டுத்துரையவர்களிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

ஈ. எல். பொய்ட்மொஸ்,
கிழக்குப்பகுதி உதவி காட்டுப்பாதுகாவலர்.

மட்டுக்களப்பு உதவி காட்டுப்பாதுகாவலர்
கந்தோர், 1903 (ஸ்ர) தைமீ 17 ந் உ.

Forest Department, Eastern Circle.

SEALED Tenders (in duplicate), marked on the envelopes "Tender for the supply of Ranai Logs," will be received up to noon on Saturday, February 7, 1903, from persons willing to carry out the under-mentioned work during 1903:—

To fell 50 ranai logs, which have been marked for felling in the under-mentioned compartments in Kalaneyamadu block of the Koralai forest, and to remove them to the coast for shipment:—

| | | |
|---------------|-----|-------------------|
| Compartment 2 | ... | 29 (sound, green) |
| Do. 3 | ... | 14 (do.) |
| Do. K | ... | 2 (do.) |
| Do. L | ... | 5 (do.) |
| | | 50 |

Any person wishing to tender for the above work should deposit in the Kachcheri the sum of Rs. 20 and submit the receipt to the Assistant Conservator of Forests, Eastern Circle, Batticaloa, who will thereupon issue to him the form on which the tender must be made.

The original tender must be sent to the Assistant Conservator of Forests, Eastern Circle, and the duplicate of it to the Hon. the Auditor-General, both being despatched at the same time.

Should the person tendering decline to enter into the contract and bond, or fail to furnish security, such deposit will be forfeited to the Crown.

A rate per cubic foot of timber delivered at the coast must be quoted, written both in words and figures, and the time stated within which the contract will be completed.

All alterations in any tender should be initialled by the person signing it. All tenders containing alterations not so initialled will be treated as informal and rejected.

Five per cent. of the total sum which under this contract will have to be paid to the contractor must be deposited as security for the due fulfilment of the contract before it is signed.

The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender.

Further information may be obtained on application to the Assistant Conservator of Forests, Eastern Circle, Batticaloa.

Ed. L. BOYD MOSS,
Assistant Conservator of Forests, Eastern Circle,
Assistant Conservator of Forests' Office,
Batticaloa, January 21, 1903.

கிழக்குப்பகுதிக்காட்டுக்கந்தோர்.

இதன்பின் காணப்படும் வேலையைச் செய்ய விருப்பமானவர்களிடமிருந்து “அணைமரக் கொண்டு வந்து கொடுப்பதற்குக்கேள்விப்பத்திரம்” எனக் கூடிதலுறையி லெழுதப்பட்டு (இரு பிரதிகளான) முத்திரை வைக்கப்பட்ட கேள்விப்பத்திரங்களை 1903 ம் ஆண்டு மார்ச்சு 7 ந்திகதியாசிய சனிக்கிழமை மதியம் மட்டும் ஏற்றுக்கொள்ளப்படும்.

கோணைப்பற்றுக் காட்டில் களனிப மடுக்கண்-த்தில் இதன்பின் காணப்படும் கண்டங்களில் நிற்கும் (50) ஐம் தூணை மரங்களை வெட்டிக் கடற்கரை வி லேற்றுமதிக்குக் கொண்டுவந்து கொடுத்தல். :-

| | | |
|----------|-----------------------|----|
| கண்டம் 2 | சுச்சமான பச்சைகூணை... | 29 |
| றே 3 | றே | 14 |
| றே K | றே | 2 |
| றே L | றே | 5 |

50

மேற்சொல்லிய வேலையைக் கேட்க விருப்பமானவர்கள் கச்சேரியில் இருபது ரூபாயினை கட்டிய பற்றி

த்துண்டைக் கிழக்குப்பகுதிக்காட்டுத்துரைபட்டம் கொடுத்தால் கேள்விப்பத்திரம் எழுதவேண்டிய (போற்றம்) சாணைக் கொடுப்பார்.

கேள்விப்பத்திரத்தைக் காட்டுத்துரைக்கும் அதிகாரினைப்பிரதிகையாளரவ ஓடிற்றர் ஜெனறலுக்கும் அனுப்பவேண்டும். இரு பிரதிகளும் ஒருமுறையிலைப்படிப்பவேண்டும்.

கேள்விக்காரன் ஒப்பந்தத்துக்குட்பட அல்லது தேவையான பிணையைக் கொடுக்கத் தவறினால் முற்பணை மாகக் கட்டிய தொகை பறிமுதலாக்கப்பட்டு அரசாட்சிக்காய்விடும்.

கன அடி யொன்றுக்கு வீதமெனவெண்டதை இலக்கத்தாலும், எழுத்தாலும் போடவேண்டும், எவ்வளவு காலத்துக்குள் வேலையை முடித்துக் கொடுக்கப்படுமென்றும் காட்டவேண்டும்.

கேள்விப்பத்திரத்திலெதாவது மாற்றங்கள் செய்ய கால அவ்விடங்களில் கேள்விக்காரனின் விலாசத்தை யிடவேண்டும், மாற்றங்கள் செய்யப்பட்டு விலாசமிடுபடாமலிருக்கு மெல்லாக் கேள்விப்பத்திரங்களுள் கவனிக்கப்படமாட்டாது.

இக்கார்த்திரத்தைச் சரியாய் நடத்துவதற்குப் பிணையாகக் கொடுத்திருத்தின கைப்பொப்பமிடமுன், கொந்திடித்தின் பேரால் கொந்திருத்துக்காரனுக்குப் போசுமதியாக வருந் தொகையி ன் தூற்றக்கூந்து வீதம் முற்பணைக்கட்டவேண்டும்.

கேள்விப்பத்திரங்களில் லெக்னைபரவது அல்லது எல்லாவற்றையுமாவது தள்ளு முரித்தும் ஒரு பத்திரத்தின் ஒரு பகுதியையாவது ஏற்றுக்கொள்ளு முரித்தும் அரசாட்சியாருக்குண்டு.

இந்தப்பற்றிய மேலதனமான விளம்பரங்களைக் கிழக்குப்பகுதிக்காட்டுத்துரையவர்களிடம் வினாச் சயறினதுகொள்ளலாம்.

ஈ. எல். போய் - மொஸ்,
கிழக்கு உதவிக் காட்டுப்பாதுகாவலர்.

மட்டுக்களப்பு உதவிக்காட்டுப்பாதுகாவலர்
காதோர், 1903 ஞாயிறம் 21 ந் உ.

SALES OF UNSERVICEABLE ARTICLES.

NOTICE is hereby given that the under-mentioned unserviceable articles will be sold by public auction at the Public Works Department Store, Dimbula, on March 24, 1903, at 3 P.M. :-

- 15 cans, tin | 31 drums, iron | 16 kegs, paint

H. A. MARTIN,
for Director of Public Works.
Public Works Department,
Colombo, January 26, 1903.

WILL be sold by public auction at the Government Stores at 2 P.M. on Friday, the 6th proximo :-

- Empty barrels, zinc lining, hoop iron, &c.

F. W. VANE,
Controller of Government Stores.
Government Stores,
Colombo, January 24, 1903.

NOTICE is hereby given that the under-mentioned list of confiscated and unclaimed property lying in the Minor Courts, Nuwara Eliya, will be sold by public auction on February 20, 1903, at 11 A.M. :-

- | | |
|-------------------|--------------------------------|
| 1 silver chain | 1 tin box |
| 1 tumbler | 1 Tamil pamphlet |
| 1 wineglass | 3 white silk handkerchiefs |
| 3 white cloths | 2 pairs gold earrings |
| 2 knickerbockers | 2 cap guns |
| 1 table cloth | 1 gun |
| 1 white sheet | 1 single-barrelled gun |
| 3 women's jackets | 1 pistol |
| 1 glass box | 2 gold earrings |
| 1 gold bracelet | 1 gold muruga |
| 2 mamoties | 1 silver finger ring and ankle |
| 1 axe | |
| 4 crowbars | |
| 4 pruning knives | |

E. M. DE C. SHORT,
Police Magistrate.

Nuwara Eliya, January 21, 1903.

Results of METEOROLOGICAL OBSERVATIONS in Ceylon during the Month of October, 1902.

| STATIONS. | Height above Level of Sea. | RAINFALL. | | | | The Resultant Direction of the Wind was from | BAROMETER REDUCED TO 32°. | | | | TEMPERATURE OF THE AIR AND OF EVAPORATION. | | | | | | | | | | Mean Amount of Cloud, 0 to 10. | | | | | | | | | | | |
|---|----------------------------|----------------------|------------------------------------|-----------|----------------------------------|--|--|---------------|------------|---|--|--------|--|--|-----------------------------------|---|-------------------------------|---|-----------------------------|-------|--------------------------------|-----------------------------|--|---------------------------------|--|-----------------------------------|-------|-------|------|-------|-------------|-------|
| | | Total No. of Inches. | Greatest Quantity in any 24 hours. | | No. of Days on which Registered. | | Mean Daily Horizontal Movement of Air. | Mean Reading. | | Mean Reading reduced to the Level of Sea. | Highest Reading. | | Mean Daily Maximum Temperature in Shade. | Mean Daily Minimum Temperature in Shade. | Adopted Mean Temperature of Air.* | Adopted Mean Temperature of Evaporation.* | Mean Elastic Force of Vapour. | Mean Degree of Humidity Complete Saturation, 100. | Maximum Temperature of Air. | | | Minimum Temperature of Air. | Mean Daily Maximum Temperature in Sun. | Maximum Temperature in the Sun. | Mean Daily Minimum Temperature on Grass. | Minimum Temperature on the Grass. | | | | | | |
| | | | In. | Date. | | | | At 9½ A.M. | At 3½ P.M. | | In. | Date. | | | | | | | In. | Date. | | | | | | | ° | Date. | ° | Date. | ° | Date. |
| 1 Colombo ... | 40 | 31.47 | 4.60 | 3rd-4th | 29 | 126.0 | S. 46 W. | 29.949 | 29.831 | 29.890 | 29.930 | 30.053 | 7th | 29.748 | 26th | 86.5 | 74.1 | 79.3 | 75.8 | 84.8 | 85 | 90.7 | 1st | 77.7 | 25 & 28 | 141.9 | 152.0 | 30th | 72.5 | 71.0 | 16th & 26th | 7.3 |
| 2 Ratnapura ... | 84 | 22.84 | 2.60 | 6th-7th | 29 | ... | ... | 29.710 | 29.594 | 29.652 | 29.736 | 29.813 | 8th | 29.510 | 29th | 90.7 | 71.4 | 78.0 | 74.7 | 82.1 | 86 | 96.7 | 1st | 69.5 | 21 & 29 | 128.0 | 136.8 | 1st | 72.8 | 71.0 | 18th | 5.8 |
| 3 Puttalam ... | 27 | 12.30 | 2.50 | 4th-5th | 23 | 100.7 | S. 61 W. | 29.903 | 29.797 | 29.850 | 29.877 | 30.005 | 7th | 29.689 | 31st | 84.9 | 73.3 | 78.8 | 73.9 | 77.6 | 78 | 88.0 | 2 & 16 | 71.8 | 20th | 112.0 | 135.0 | 5th | ... | ... | ... | 7.2 |
| 4 Anuradhapura ... | 295 | 21.54 | 3.88 | 26th-27th | 22 | 34.6 | S. 66½ W. | 29.605 | 29.491 | 29.548 | 29.852 | 29.693 | 7th | 29.401 | 30th | 89.1 | 77.8 | 80.2 | 77.2 | 90.3 | 88 | 94.0 | 1st | 76.3 | 24th | 147.5 | 157.0 | 15th | 68.7 | 66.4 | 21st | 6.4 |
| 5 Mannar ... | 12 | 14.12 | 3.41 | 27th-28th | 20 | ... | ... | 29.909 | 29.804 | 29.856 | 29.868 | 30.007 | 21st | 29.700 | 27th | 89.1 | 75.6 | 81.2 | 76.7 | 86.2 | 81 | 96.0 | 1 & 3 | 72.0 | 28th | 147.3 | 158.0 | 5th | ... | ... | ... | 6.9 |
| 6 Jaffna ... | 9 | 14.69 | 2.20 | 22nd-23rd | 25 | ... | ... | 29.905 | 29.852 | 29.908 | 29.917 | 30.054 | 7th | 29.731 | 29th | 87.0 | 76.4 | 80.9 | 76.8 | 86.4 | 83 | 92.5 | 2nd | 71.3 | 20th | 143.8 | 153.0 | 1st | 71.9 | 66.0 | 20th | 4.9 |
| 7 Trincomalee ... | 12 | 10.82 | 1.64 | 3th-9th | 23 | ... | ... | 29.905 | 29.857 | 29.922 | 29.924 | 30.035 | 7 & 12 | 29.775 | 29th | 87.3 | 75.5 | 80.1 | 77.0 | 89.0 | 87 | 91.0 | 8th | 72.8 | 11th | 139.7 | 148.0 | 1st | 73.5 | 72.0 | 28th | 3.4 |
| 8 Batticaloa ... | 26 | 7.75 | 1.48 | 8th-9th | 21 | 90.0 | S. 70 E. | 30.006 | 29.865 | 29.935 | 29.691 | 30.061 | 12 & 17 | 29.754 | 31st | 86.5 | 73.4 | 78.8 | 76.5 | 88.8 | 90 | 92.4 | 8th | 71.0 | 11th | 139.0 | 144.5 | 3rd | ... | ... | ... | 4.7 |
| 9 Hambantota ... | 50 | 8.99 | 3.05 | 3rd-4th | 17 | 112.6 | S. 45 W. | 29.631 | 29.528 | 29.579 | 29.629 | 29.656 | 21st | 29.494 | 19th | 89.3 | 71.8 | 78.5 | 73.8 | 77.1 | 80 | 92.0 | 15th | 71.0 | 1.7 & c. | 135.4 | 141.3 | 13th | 68.9 | 67.0 | 4th | 5.4 |
| 10 Galle ... | 48 | 18.12 | 3.36 | 22nd-23rd | 28 | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | 82.6 | 74.1 | 78.4 | 75.6 | 85.4 | 87 | 84.8 | 2nd | 72.0 | 15 & 16 | 122.9 | 149.2 | 2nd | ... | ... | ... | 3.6 |
| 11 Kandy ... | 1654 | 21.09 | 2.61 | 14th-15th | 30 | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | 83.4 | 68.2 | 74.8 | 71.3 | 72.8 | 84 | 86.6 | 5th | 65.0 | 21st | ... | ... | ... | 63.7 | 59.0 | 9th | 6.8 |
| 12 Nuwara Eliya ... | 6188 | 14.27 | 1.62 | 18th-19th | 30 | 36.1 | S. 45 W. | 24.158 | 24.089 | 24.123 | 29.909 | 24.262 | 18th | 24.012 | 29th | 67.2 | 52.5 | 59.7 | 57.5 | 45.5 | 88 | 73.0 | 12th | 44.1 | 21st | 132.2 | 150.0 | 19th | 49.7 | 42.2 | 21st | 8.1 |
| 13 Hakgala, Nuwara Eliya ... | 5581 | 19.66 | 3.28 | 18th-19th | 29 | 29.8 | S. 11½ E. | 24.606 | 24.509 | 24.557 | 29.868 | 24.685 | 11 & 12 | 24.404 | 27th | 63.5 | 55.0 | 59.8 | 58.2 | 47.4 | 92 | 66.0 | 10th | 48.8 | 21st | 101.3 | 127.0 | 2nd | 53.0 | 47.0 | 21st | 8.1 |
| 14 Badulla ... | 2225 | 12.75 | 1.50 | 10th-11th | 30 | 25.0 | N. 35 E. | 27.724 | 27.618 | 27.671 | 29.808 | 27.791 | 12th | 27.551 | 29th | 81.4 | 67.1 | 73.4 | 69.2 | 66.6 | 81 | 86.0 | 2nd | 65.0 | 9th | 143.2 | 150.8 | 4th | 64.1 | 61.7 | 6th | 7.2 |
| 15 Camp for the Prisoners of War, Diyatalawa | 4140 | 21.54 | 3.57 | 10th-11th | 27 | 47.0 | S. 88 E. | 25.953 | 25.864 | 25.908 | 29.909 | 26.054 | 18th | 25.782 | 29 & 30 | 75.6 | 60.6 | 66.9 | 63.1 | 53.7 | 82 | 79.0 | 29th | 56.5 | 21st | 143.4 | 155.0 | 25th | 57.3 | 52.0 | 21st | 6.6 |
| 16 Camp for the Prisoners of War, Ragama (Discontinued) | 70 | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... | ... |

Surveyor-General's Office, Colombo, January 23, 1903.

* At principal stations from the means of 9.30 A.M., 3.30 P.M., and the minimum readings.

P. D. WARREN, F.R.G.S., for Surveyor-General.

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART I.

FRIDAY, JANUARY 30, 1903.

PROCLAMATION BY THE GOVERNOR.

IN the Name of His Majesty EDWARD THE SEVENTH, of the United Kingdom of Great Britain and Ireland and of the British Dominions beyond the Seas, King, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency the Right Honourable Sir J. WEST RIDGEWAY, Knight Grand Cross of the Most Distinguished Order of Saint Michael and Saint George, Knight Commander of the Most Honourable Order of the Bath, Knight Commander of the Most Exalted Order of the Star of India, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

WEST RIDGEWAY.

WHEREAS by section 4 of Ordinance No. 8 of 1901, it is enacted that the Municipal Council may from time to time make, and when made, may revoke, amend, alter, or vary such by-laws as may seem necessary or expedient for the purpose of carrying out the provisions of the said Ordinance, and may impose penalties for contravention thereof not exceeding a fine of Twenty Rupees :

And whereas by sub-sections (1) and (2) of section 6 of the said Ordinance, it is enacted that no by-law, or revocation, amendment, alteration, or variation of any by-law shall have effect until the same is confirmed by the Governor, with the advice of the Executive Council, and that all by-laws when so confirmed shall be published in two successive issues of the *Government Gazette* in the English, Sinhalese, and Tamil languages, and shall be laid before the Legislative Council if then in session, and if not then in session, then as soon as possible after the commencement of the next ensuing session, and if within forty days after their being so laid before the Legislative Council, any of such by-laws be objected to by the Legislative Council, the said Council may by resolution amend or annul any such by-laws, and that all such by-laws so amended and such by-laws as shall be not amended or annulled by the said Council, shall be proclaimed in two successive issues of the *Government Gazette* in the English, Sinhalese, and Tamil languages, and shall come into force upon such Proclamation in the *Government Gazette*, and shall thereupon be as legal, valid, effectual, and binding as if the same had been enacted in the said Ordinance :

And whereas the by-laws set forth in the schedule hereto annexed have been made by the Municipal Council of Galle, under the provisions of section 4 of the said Ordinance, and the same have under section 6 (1) thereof, been confirmed by the Governor, with the advice of the Executive Council, and were published in the two successive issues of the *Government Gazette* on the 31st October, 1902, and 7th November, 1902, in the English, Sinhalese, and Tamil languages, and were laid before the Legislative Council then being in session.

And whereas no objection was made to the said by-laws by the Legislative Council within forty days after their being so laid before the Legislative Council.

Now therefore know Ye that We, the said Governor, do hereby proclaim the by-laws set forth in the schedule hereto annexed as required by clause 6 (2) of Ordinance No. 8 of 1901.

Given at Kandy, in the said Island of Ceylon, this Twenty-first day of January, in the year of our Lord One thousand Nine hundred and Three.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

GOD SAVE THE KING.

SCHEDULE.

BY-LAWS OF THE MUNICIPAL COUNCIL OF GALLE.

CHAPTER I.

Establishments.

Offices and salaries.

1. It shall be lawful to the council from time to time, by resolution, to create offices, and to assign to each office so created such salary as it shall deem right. The chairman may fix the salary to be paid to any officer whom he is by law authorized to appoint, provided that the amount shall not exceed the amount assigned to the office by the council.

Nothing herein contained shall prevent one person from holding more than one office should the council so direct, or the chairman from employing, with the consent of the standing committee, such other officers as may be required in case of any emergency, on such salary as the standing committee shall deem fit.

Duties of officers.

2. The secretary and other officers and servants of the council shall perform such duties during such hours as the chairman shall from time to time direct.

Offices created.

3. The following offices are hereby created :—

- (1) Secretary, Municipal Council.
- (2) Sanitary officer.
- (3) Superintendent of Works.

CHAPTER II.

Conduct of Business.

Duties of chairman.

1. The chairman shall preserve order and shall decide on all points of order.

Precedence of councillors.

2. For all purposes connected with the council, the precedence and seniority of councillors shall be regulated as follows :—

After the chairman shall rank the councillors in the order of the priority of their nomination or election, and in the case of former councillors re-elected or re-nominated, of the priority of their continuous membership of council.

Order of business.

3. The business of the council at its meetings shall be taken in the following order :—

Minutes.

(1) The minutes of the previous meeting shall be read, and (if need be) corrected, and confirmed.

Questions.

(2) Questions, of which previous notice has been given, may be asked.

Motions.

(3) Motions, of which previous notice has been given, may be made.

Notices of motion.

(4) Notices of motion may be given, provided that it shall be competent to any member, by consent of the chair, to give notice of motion at any convenient time during the sittings.

Reports of committees.

(5) Reports of committees may be brought up and a day fixed for their consideration, unless the council shall resolve to proceed to their consideration at once. It shall be competent to any member to move that any report be printed and circulated among the members before consideration thereof by the council, and if such motion be seconded, the question shall be put to the vote.

Reports of officers.

(6) Reports of officers shall be considered or referred to committees.

Memorials, petitions, &c.

(7) Memorials, petitions, complaints, and communications addressed to the council or chairman shall be laid before the council, and orders made thereon.

(8) Any other matter set down in the notice of meeting shall be proceeded with, provided that a deviation from this order of business may be allowed by permission of the council.

| | |
|------------------------------------|---|
| Committee of the whole house. | 4. The council may at any time resolve itself into a committee of the whole council; and on resuming, the result of their deliberations shall be dealt with by the council. In committee a motion need not be seconded, and a councillor may speak more than once. |
| Contents of petitions. | 5. Any councillor presenting a petition or other communication shall be held responsible for the contents being throughout respectful. |
| Presenting petitions. | 6. When a petition or other communication is presented, the purport thereof shall be concisely stated. On the motion of any councillor, duly seconded, the question shall be put whether the document shall be read. |
| Hearing petitioners. | 7. In any case where individual rights or interests may be affected by any act, order, or proceeding of council, all parties so affected may be heard upon petition before the council in committee, either in person or by counsel. |
| List of witnesses. | 8. When it is intended to examine any witnesses, the petitioner or councillor requiring such witnesses shall deliver to the secretary, three days at least before the day appointed for their examination, a list containing the names, residences, and occupations of such witnesses. |
| Summoning witnesses. | 9. The secretary shall thereupon, under the sanction of the chairman, issue to each of the witnesses a summons in the Form A in the appendix hereto, and such summons shall be served by some person appointed in that behalf by the secretary, either by delivery thereof to the witness or by leaving it at his residence, forty-eight hours at least before the time appointed for his attendance. Every witness summoned shall be bound to obey such summons. |
| Evidence on petitions. | 10. The evidence of every witness shall be taken down by the secretary and read over to the witness, who may then desire any correction to be made; and in case no such correction shall be made, the evidence shall stand as taken down and not be altered afterwards. |
| Notices of motions and questions. | 11. Any councillor desiring to ask a question or make a motion, shall (unless by leave of the council) give notice of such question or motion, either at some previous sitting of the council or by a letter to the secretary at least three clear days before the day on which he intends to ask such question or make such motion. |
| Question or motion without notice. | 12. Any member may, in the course of discussion, ask a question or make a motion without previous notice given. |
| Motions, &c., to be written. | 13. Every question, motion, or amendment shall be reduced into writing and handed to the secretary by the member proposing the same. |
| Asking questions | 14. In asking any question, no argument or opinion shall be offered, nor any facts stated, except in so far as may be necessary to explain such question; and no councillor may debate the matter to which the question refers. |
| Putting the question. | 15. When a motion has been made and seconded, and the debate thereon concluded, the question thereupon shall be put to the vote by the chairman. |
| Motion not seconded. | 16. Any motion not seconded may not be further debated, and no entry thereof shall be made in the minutes. |
| Routine resolutions. | 17. Routine resolutions, such as recording periodical statements or confirming minutes of proceedings, may be put to the meeting by the chairman without their having been moved or seconded. |
| Withdrawing motions. | 18. A councillor who has made a motion may withdraw the same by leave of council. |
| Rules of debate. | 19. Every councillor, while speaking, shall address the chair. |
| Pre-audience. | 20. If two or more councillors rise to speak at the same time, the chairman shall call on the person entitled in his opinion to pre-audience. |
| Rules of debate. | 21. In discussing any motion, no councillor shall be at liberty to speak more than once, except in explanation or with the permission of the chairman, or when any matter is under discussion in committee; but a reply shall be allowed to a councillor who has made a substantive motion, not being an amendment. |

- Imputations. 22. All imputations of improper motives shall be considered as highly disorderly, and such conduct shall be minuted in the minute book, if it shall appear to a majority of the council to be necessary.
- Adjournment. 23. An adjournment of the discussion of any question may be moved by any member at any time, and, if seconded, shall forthwith be put to the vote.
- Amendments. 24. No amendment shall be proposed upon an amendment which is under discussion; but as soon as the amendment shall have become a substantive motion, a subsequent amendment may be moved, and, if seconded, discussed.
- Voting. 25. On any question being put every councillor present shall be bound to give his vote, beginning with the junior councillor present, the secretary minuting each vote, after which the chairman shall declare the number of votes for and against the motion.
- Record of dissent. 26. It shall be competent for any councillor who is in the minority to record the reason of his dissent from the opinion of the majority, and such written dissent shall be handed to the secretary at the next meeting of council and entered by him in the minutes of the meeting to which the dissent refers.
- Quorum of committees. 27. In every resolution of the council for the appointment of a special committee the quorum thereof shall be named.
- Meetings of committees. 28. Upon the appointment of a special committee they shall (provided that the chairman of the council be not a member, or in case of his absence) proceed to elect their own chairman. The chairman of the committee shall fix an early date for their first meeting. Every subsequent meeting shall be by adjournment from the next previous meeting, or if there be no such adjournment, then by appointment to be made by the chairman of the committee.
- Proceedings of committees. 29. When the committee shall agree to a report, the same shall be brought up by the chairman of the committee, or some other member thereto appointed, and be read by the secretary, or otherwise dealt with as may then be directed. By leave of the council the committee may from time to time report their opinions or observations, or the minutes of evidence only, or the proceedings.
- Divisions in committees. 30. In the event of any division taking place in committee, it shall be entered in the minutes, together with the motion or resolution proposed, the name of the proposer, and the respective votes of the members present, and shall be submitted together with the report of the committee.
- Power of committees respecting witnesses. 31. The standing committee, and all special and sub-committees, shall have the like power of summoning witnesses as provided in by-law 9 in this chapter, subject to the same mode of procedure as therein mentioned, and every witness summoned shall be bound to obey such summons.

CHAPTER III.

Duties of Municipal Inspectors.

1. The several officers appointed to be municipal inspectors shall have all the powers and protection in the discharge of their duties which are by "The Nuisances Ordinance, 1862," accorded to officers of the board of health, and shall be subject to and carry out the orders of the chairman throughout the municipality. The further special duties and powers of the said municipal inspectors shall be as follows :—

- (1) Daily to inquire and ascertain what public or private premises are so foul, or otherwise in such a state as to be a nuisance or prejudicial to health; or ought to be cleansed, purified, ventilated, or disinfected; or are unprovided with sufficient drains, sewers, gutters, privies, or other means for the collection or removal and carrying off the waste water, filth, and other offensive matter from such premises in such a way as not to be a nuisance or dangerous to health; what existing privies, cesspools, wells, drains, gutters, ditches, and water-courses are so foul or badly constructed or isolated as to be a nuisance or injurious, or likely to become injurious to health; and whether any houses or places contain any persons or

Powers and duties of municipal inspectors.

To inquire into nuisances and sanitary requirements.

animals suffering from any reputedly contagious or infectious disease, and any bodies of persons or animals who have died of the same, and make written report to the chairman.

Inspection of public and open places.

(2) To make daily inspection of streets, lanes, public and open places, and of drains, pools, wells, sewers, and common receptacles and privies for the purpose of ascertaining and reporting to the said officer the state and sanitary requirements of the same, and of making the aforesaid inquiries and of fully ascertaining whether there be any nuisance or things therein prejudicial to health; and for the purpose of doing any other matter or thing which may lawfully be done by the authority of the said chairman, and for the like purposes to enter into, on, or upon any lands or places whatever, whether enclosed or not.

Inspection of private premises.

(3) To make like inspection for the like purpose from time to time as occasion may require of houses, buildings, outhouses, privies, wells, drains, gutters, and places being private premises. And the said municipal inspectors may, after 24 hours' notice, enter into the same with necessary assistants and workmen, as frequently as they may deem necessary, until any nuisance therein shall have been abated, or any works deemed necessary or directed under the authority of the chairman shall have been completed.

Reports of offences, nuisances, and matters affecting health.

(4) To report specially, as they may come to their knowledge, all offences against the Municipal Councils' Ordinances or by-laws made in pursuance thereof, or against any of the Ordinances specified in sections 55 and 132 of Ordinance No. 7 of 1887 and section 14 of Ordinance No. 1 of 1896, and all nuisances requiring to be abated, and all matters respecting the state of the public health or calculated to affect it, which may come to their knowledge, and ought to be brought to the notice of the chairman.

Service of notices.

(5) To serve, or cause to be served, notices issued by or by direction or authority of the chairman in the manner prescribed in section 269 of the Municipal Councils' Ordinance, No. 7 of 1887, and to report the service of the same, and whether or not the terms of the notice have been complied with.

Payments to secretary.

(6) To pay over and account to the secretary all sums which may be received by them, by or through or consequent on the execution of their duties.

Prosecutions.

(7) To prosecute, under the written authority of the chairman, all offences committed contrary to the aforesaid Ordinances or any by-laws of the municipal council, and to report the result of all such prosecutions.

CHAPTER IV.

Regulation of Buildings.

Conditions for erection of buildings.

1. It shall not be lawful for any person to erect a house or hut for the purpose of a dwelling-house, except under the following conditions :—

- (a) The walls shall in no case be built of cadjan, but of mud and wattle or other suitable material, to allow of being properly plastered and whitewashed.
- (b) Every such house or hut to be used for human habitation shall not be less than one hundred and twenty superficial feet in area, and not less than ten feet in height, and having the eaves at least six feet from the ground.
- (c) Every room to be used for human habitation shall have at least one door not less than six feet by two feet six inches, and at least one window not less than three feet by two feet.
- (d) The floor shall in no case be lower than one foot from the ground, but in all cases where the house has a frontage upon any thoroughfare, the level of the floor of such house shall be at least one foot above the level of the

adjoining road. Provided that the council shall be at liberty to require a higher standard according to situation. Between any two ranges or blocks of houses or huts there shall be a clear space of at least twelve feet.

(e) Every house or hut shall be at least eight feet from the side drains of the road.

Partitions not to be of inflammable materials.

2. No partition or division of rooms of any house within the municipality shall be made of mats, talipots, cadjans, gunny bags, or any inflammable material.

Householders to build proper approaches over road drains.

3. The owner or occupier of any house or premises adjoining any street by the side of which a drain shall have been made or excavated shall, subject to such conditions as the chairman shall impose, provide the necessary means of access to such house or premises from such street by constructing over such drains a bridge, platform, or arch, which shall in no case cover less than four feet, or, without the sanction of the chairman, more than six feet of the length of such drain, and which shall be so constructed as not to impede the flow of water in such drain, and the drain under such bridge, platform, or arch shall be paved with bricks or stones, and such owner or occupier shall maintain such bridge, platform, or arch, and the drain thereunder in good order to the satisfaction of the chairman; and it shall be lawful for the chairman, if it shall come to his knowledge that any parties have access to any house or premises so situated without such bridge, platform, or arch as aforesaid, or by some bridge, platform, or arch not constructed as aforesaid, to give notice to the owner or occupier thereof forthwith to construct or alter the same and have the drain in the manner aforesaid, or in the event of his failing to maintain in good order such bridge, platform, arch, or the drain thereunder, to give notice to the said owner or occupier to put the same in good order; and if he shall fail to fulfil the requirements of any notice so given within fourteen days from the service of the said notice, the chairman may cause the work to be done, and the cost thereof shall be paid by such owner or occupier.

And private sewers to be ventilated.

4. It shall be lawful for the chairman to require, by notice in writing, the owner of any private sewer or house drain, whether under his house or without the house, to fix such pipes as the chairman may consider necessary for the proper ventilation of such private sewer or drain. Such ventilation pipes shall be of such size and materials and shall be carried to such height as the chairman shall direct. If such owner shall fail to comply with the requirements of such notice within the time appointed, the chairman and any officers and workmen authorized by him may enter upon the premises and cause the required work to be done, and the cost thereof shall be paid by such owner. The amount of the cost payable under this or any of the proceeding by-laws of this chapter shall be ascertained and determined and recovered in the manner provided by sections 281 and 282 of "The Municipal Councils' Ordinance, 1887," as if the same were costs directed to be paid by the said Ordinance.

Construction of a drain through land intervening between land to be drained and public drain or sewer.

5. When it shall be found necessary under section 195 of Ordinance No. 7 of 1887 to construct or lay a covered drain or pipe communicating with some sewer or drain, and it is requisite for the construction or laying of such drain or pipe to carry the same through any land or lands intervening between the house or building required to be drained and a public drain or sewer, it shall be lawful for the chairman, or for any officer of the municipality, acting under his written authority in that behalf, to enter into or upon such intervening land or lands, and to carry on and complete the construction or laying of such drain or pipe, after giving two days' notice to the owners or occupiers of such intervening land or lands of the chairman's intention to do so.

Owners of new buildings, &c., to give notice to chairman of completion thereof.

6. The owner of any new building sanctioned by the chairman, or any person or persons who may obtain permission from the chairman to build any drain, privy, or cesspool, or any person or persons who may be required by the chairman, by virtue of powers conferred on him by law, to build, alter, or repair any drain, privy, or cesspool, shall give notice in writing of the completion of the work to the chairman within fourteen days after completion thereof.

Buildings unfit for human habitation.

7. (1) If for any reason, any building intended for or used as a dwelling shall appear to the chairman to be unfit for human habitation, he shall cause any municipal officer to apply to the municipal magistrate to prohibit the further use of such building for such purpose ; and the said magistrate, after such inquiry as he think fit to make, may, by written order, make a prohibition as aforesaid or may pass such other order as he shall deem just and proper.

(2) When any such prohibition has been made, no owner or occupier of such building shall use or suffer the same to be used for human habitation until the Chairman certifies in writing that the causes rendering it unfit for human habitation have been removed to his satisfaction, or the municipal magistrate, by a written order, withdraws the prohibition aforesaid.

Insanitary huts and sheds.

8. If the chairman is of opinion that any building, or range of buildings used either as a dwelling or as a stable or for any other purpose, is likely, by reason of its being built without a sufficient height or without proper means of drainage, or on account of the impracticability of scavenging, or owing to the manner in which it and other huts or sheds are crowded together, to cause risk of disease to the inmates thereof or to the inhabitants of the neighbourhood, or is for any reason likely to endanger the public health or safety; he may, by written notice, which shall be affixed to some conspicuous part of such hut or shed, require the owner or occupier thereof or the owner of the land on which such hut or shed stands to remove or alter such hut or shed or to take such order for the improvement thereof as the chairman shall deem necessary.

CHAPTER V.

Execution of Works, Streets, Roads, and Bridges.

Estimates.

1. All votes of money for public works shall be made on estimates previously prepared and laid on the table.

Persons authorized by chairman empowered to enter upon lands for repairs, &c. of roads within the municipality.

2. It shall be lawful for any person or persons thereunto authorized in writing by the chairman, between the hours of 7 A.M. and 5 P.M., with all necessary and proper servants, labourers, workmen, carriages, and animals, and other means, to enter upon any land adjacent or near to any existing or intended streets within the limits of the municipality, and there severally to do and perform all acts, matters, and things necessary for the purpose of tracing, measuring, making, working, opening, altering, turning, repairing, clearing, improving, or fencing any such street, or for building, excavating, repairing, clearing, or improving any bridge, fence, drain, dam, or ditch, thereupon or in any way connected therewith, or for performing any act, matter, or thing under the provisions of "The Municipal Councils' Ordinance, 1887."

And to throw rubbish on adjacent lands.

3. In the tracing, measuring, making, working, opening, altering, turning, repairing, clearing, or improving any existing or intended street, or building, excavating, repairing, or improving any bridge, fence, drain, dam, or ditch thereupon, or in any way connected therewith, it shall and may be lawful for the person or persons authorized as aforesaid to throw upon any lands adjacent or near thereto such earth, rubbish, or materials as it shall or may be necessary to remove from the place of any such work : provided that such earth, rubbish, and materials shall be removed within a reasonable time.

And make temporary road.

4. It shall be lawful for any person thereunto authorized in writing by the chairman to make any temporary road through the grounds near to any existing or intended thoroughfare during the execution of any work in any way connected therewith : provided such road shall not run over any ground whereon any building stands, nor over an enclosed garden or yard.

And cut trees.

5. It shall be lawful for any person thereunto authorized in writing by the chairman to cut and remove and place upon any ground near thereto all trees, bushes, or shrubs, and all leaves branches or roots of trees that shall grow in or overhang any thoroughfare, or cause any obstruction or harm thereto, and for that purpose to enter upon any land or premises,

with such persons, animals, and instruments as may be necessary for the removing of such trees, bushes, shrubs, leaves, branches, or roots.

And put up fences.

6. It shall be lawful for any person thereunto authorized in writing by the chairman to put up or make fences, hedges, ditches, drains, or banks by the side of any thoroughfare whenever to him it shall appear necessary.

And make drains and bridges.

7. Any person thereunto authorized in writing by the chairman shall have power to make and cleanse all drains or water-courses, and also to make such bridges, as he shall deem necessary, for the preservation, improvement, repair, or construction of any road or canal in and through any lands or grounds lying near to such road or canal or intended road or canal.

And lay stones, &c., on road.

8. The superintendent of works or any person thereunto authorized in writing by the chairman shall have power to lay any matter or thing whatsoever upon any road, and to allow the same to remain there during the time such road is under repair, and for such time before the repairs are commenced, and after the repairs are completed as may be necessary for facilitating the making of such repairs, or for preventing damage to such recently repaired road; but he shall take due and reasonable precaution for preventing danger or injury to persons passing along such road.

And to take materials.

9. It shall be lawful for any such person or persons authorized as aforesaid, with the servants, workmen, and labourers employed by or under him, between the hours of 7 A.M. and 5 P.M., and with all necessary and proper carriages, animals, and other means, to search for, dig, cut, take, and carry away any water, timber, brushwood, stone, gravel, clay, or any other material whatsoever for the purpose of tracing, measuring, making, working, opening, altering, turning, repairing, clearing, improving, or fencing, or in any way assisting in the tracing, measuring, making, working, opening, altering, turning, repairing, clearing, improving, or fencing, any existing or intended street, or of building, excavating, repairing, clearing, or improving any bridge, fence, drain, dam, or ditch thereupon, or repairing any lines, or any buildings whatsoever required on or near any such thoroughfare for the use of any officer of the council employed on any work connected with such street, or any workmen, carriages, persons, or things employed in his service, in and from any land adjacent or near to any such street, and to carry away the same through the ground of any person without being deemed a trespasser; provided that no such materials shall be dug for, cut, or taken away upon or from any yard, avenue to a house or lawn, or any enclosed garden, plantation, field, or wood without the consent of the owner thereof, unless sufficient materials cannot conveniently be obtained from the neighbouring waste lands, or common or abandoned grounds, in which case the person or persons authorized as aforesaid may take any of such materials where these can be conveniently procured; provided also that reasonable compensation for all materials so taken, and for the damages done by the getting and carrying away the same, shall be made to the owner thereof; and provided further that such person or persons shall, rail or fence off any quarries or pits from which any such materials shall be taken, so that the same shall not be dangerous to any person or animal.

And to make and keep open ditches, &c., and to lay trunks, &c.

10. The superintendent of works and every person authorized in writing by the chairman shall have power to make, scour, cleanse, and keep open all ditches, gutters, and drains, or water-courses, and also to make and lay such trunks, tunnels, plats, or bridges as he shall deem necessary for the protection, preservation, improvement, repair, or construction of any street or road in and through any lands or grounds adjoining or lying near to such street or road or intended street or road.

CHAPTER VI.

ESTABLISHMENT AND REGULATION OF MARKETS.

Public Markets.

Public markets.

1. The markets established at Dangedara and Dewatta are hereby declared "public markets." The by-laws in this chapter, so far as they relate to public markets, shall apply to the said public

markets and to any other place or places hereafter declared to be public markets by the chairman, with the concurrence of the standing committee.

Every public market shall be opened for use daily at 5.30 A.M. and closed at 9.30 P.M. each day.

Hours of business.

Lease of stall rents.

2. It shall be lawful for the council to demise or let to farm, for any term, all or any of the rents, tolls, and fees from time to time payable in any public market under section 227 of "The Municipal Councils' Ordinance, 1887."

Disputes as regards rents how determined.

3. If any dispute arises concerning any such rents, tolls, or fees, it shall be competent for the chairman to determine the same and make such order thereon as to him may seem proper.

Lists of rents.

4. The council or their lessee shall from time to time cause to be set up in every public market a list of the several stallages, rents, and fees from time to time payable in such market.

Public markets not to be occupied without license.

5. No person shall hold or occupy a seat or stall in any of the public markets without a license in the Form B hereto annexed signed by the secretary, or contrary to the tenor of such license.

Meat and fish to be sold in stalls respectively set apart for that purpose.

6. No person shall keep or sell in a public market any article or thing other than meat in any stall set apart for the sale of meat, or any article or thing other than fish in any stall set apart for the sale of fish.

Meat, fish, &c., not to be sold in green market.

7. No person shall keep or sell or expose for sale in any green market any meat, or fresh, salted, or dried fish, cooked food, or firewood.

All meat to come from slaughter-house.

8. No carcase of any animal not slaughtered at a municipal slaughter-house shall be brought into the meat market, or to any meat stall, or sold or exposed for sale in such market or stall.

Sale of meat, &c., in places other than a public market forbidden.

9. No person shall sell, or expose or hawk about for sale, any beef, mutton, or other meat or fish in any place or street within the municipality (except at a public market provided by the council) without a special license from the council, or contrary to the tenor of such license.

Inspector may seize meat, &c., improperly exposed for sale.

10. It shall be lawful for any municipal inspector or police officer to seize any such beef, mutton, or other meat, or fish exposed or hawked about for sale contrary to the provisions of the preceding by-law, and to remove the same to the municipal office to be disposed of as may be ordered by the chairman or the magistrate.

Spaces for sale of vegetables, fruits, &c.

11. Spaces six feet by four feet in extent, or of other dimensions containing not less than twenty-four square feet, properly marked and numbered, shall be set apart in every public market for the sale of vegetables, fruits, and other articles by persons paying such daily fee as the council may from time to time determine. No person shall occupy any such space without having obtained the license required by by-law 5 of this chapter.

No person to enclose space.

12. No person shall enclose any such space or any part thereof, or erect any screen or fixture thereon, or have any box or erection thereon, exceeding one foot in height. No person shall have any article on any such space after the hour fixed for the closing of the market.

License not transferable.

13. No person shall transfer a license issued to him for any stall or space in a public market to any other person, or shall sublet any such stall or space or any part thereof; and no person shall use, or hold, or occupy any stall or space or any part thereof under any alleged transfer without the permission of the chairman.

No other than licensee to sell.

14. No person other than the person holding a license shall use or occupy any stall or space or any part of any stall or space in a public market, or sell goods therein, unless such person shall be named in the license as a person authorized to sell on behalf of the licensee.

Only license holders and registered agents permitted to sell goods in stalls.

15. No person holding a license for any stall or space in a public market shall under any pretence whatsoever suffer or permit any other person (excepting a person authorized as provided for in the preceding by-law) to use or occupy such stall or space or any part thereof, or to sell or expose for sale any goods, articles, or things of any description whatsoever without the authority of the chairman; and no person convicted of theft or

- Persons convicted of theft cannot be employed.
License to be returned.
- The sale of any particular kind of fish during the prevalence of any epidemic or the sale of particular kind of fruits, &c., prohibited.
- Throwing rubbish.
- Stall to be swept daily.
- Occupation of ground beyond limits prohibited.
- No meat not slaughtered at municipal slaughter-house to be brought into market.
- Butcher not to rub oil, &c., on meat.
- Stalls to be kept open to public.
- Seizure of poultry.
- Certain acts forbidden.
- Causing vexatious annoyances or delay.
- Cooking in public market. Recovering or demanding fee in excess of that authorized.
- other serious misconduct shall be employed at any public market by any person holding a license for any stall or space in a public market either as his servant or agent, or in any capacity whatsoever.
16. All licenses issued under by-laws 9 and 10 of this chapter shall be returned to the market-keeper by the person holding such license on his quitting the stall or space.
17. Whenever it shall appear to the chairman that the use or consumption by the public of any particular kind of fish is injurious, or that during the prevalence of any epidemic the use or consumption of any particular kind of fruit or vegetable is hurtful, it shall be lawful for the chairman by beat of tom-tom to prohibit, for such time as to the chairman shall appear necessary, the sale of any such fish, fruit, or vegetable in any market or other place within the municipality, and after such notice to cause the same to be seized and destroyed in such manner as the council may direct.
18. No person shall throw any rubbish, refuse, bones, skins of animals, or such like in or upon any public market or its premises except into a receptacle provided for such purpose.
19. Every person holding a license for a stall in a public market shall sweep his stall daily and keep the same clean, and also any unoccupied space opposite his stall.
20. No person holding a license for any stall or space in a public market shall use or occupy, or permit or allow any person acting on his behalf to use or occupy, and no servant of a person holding such license shall use or occupy, any ground beyond the limits of the stall or space rented by him.
21. Except as hereinafter provided, no carcase of any animal (or any portion thereof) not slaughtered at a municipal slaughter-house shall be brought into a public or private market or to any place specially licensed as provided in by-law 9 of this chapter, or sold or exposed for sale in any public or private market or in such specially licensed place. The provisions of this by-law shall not apply to frozen meat, game, or fish imported into the island.
22. It shall not be lawful for any licensed butcher, or for his agent or servant, or for any person, on any pretence whatsoever, to rub on and over or to apply cocoanut or other oil or substance to any meat or any part of the carcase of any animal exposed for sale within the municipality.
23. If any person having a license to hold or occupy a stall in any public market, or holding a special license under by-law 9 of this chapter, shall wilfully neglect or refuse to serve the public during two consecutive days, it shall be lawful for the council to suspend or revoke any such license, and to refuse thereafter to grant a license to any such person.
24. All animals found straying in a public market or the market premises shall be seized by any person authorized by the chairman to seize the same, and shall, if claimed within six hours from the time of seizure, be delivered over to the owner thereof upon payment of twenty-five cents each. If the same be not claimed within such time, they shall be detained in the municipal ground; and if not claimed within twelve hours of the seizure, shall be sold, and out of the proceeds the council shall be entitled to make a charge not exceeding one rupee, and the surplus, if any, shall be paid to the owner.
25. It shall not be lawful for any person to do any of the following acts :—
- (a) Being a person holding a license or ticket for a stall or space in a public market, or being a servant or agent of any such person, to subject any person resorting to such market to unnecessary and vexatious annoyance or delay.
 - (b) To carry on any cooking in a public market.
 - (c) Being a market-keeper or lessee of a public market, or any person employed under him, to demand or receive a greater rent, toll, or fee than that authorized to be received, or to give any unnecessary or vexatious annoyance to any person under pretence of performing any duty, or exercising any authority imposed or conferred upon him.

Behaving in disorderly manner.

(d) To behave in a disorderly manner, or commit any nuisance in any public market, or the premises appertaining thereto.

Using markets before or after appointed hours.

(e) To use, sleep in, or otherwise occupy the market before or after the hours appointed by these by-laws for the opening or closing of the markets, or without obtaining the requisite license, or after the expiration of the time for which the license was granted, contrary to the terms of such license.

Damage to market and pollution of water.

(f) To damage, or in anywise deface any portion of the buildings, stalls, lamps, or any property of the council in or about a public market, or defile or pollute in any way the water provided for use in such public market.

No person suffering from infectious diseases to occupy market, stall, or space.

(g) Being a person affected with any loathsome or contagious or infectious disease, to occupy any stall, seat, or space in any public or private market, or expose or carry about for sale in such market or in any street within the municipality any article whatsoever, And no person shall employ in any capacity in any public or private market any person affected with any such disease.

Expulsion from market of disorderly persons.

26. The market-keeper or any officer authorized by the chairman may expel from the market premises any person who is found drunk, or begging, or loitering, or who misconducts himself, or is a lunatic, and if such person is a tenant or a tenant's servant may (subject to the approval of the chairman) prevent him from further carrying on any trade or business in the market or occupying any shop or stall therein.

A vendor guilty of assault may be expelled from the market and prevented from further carrying on any trade or business or occupying any shop or stall in the market.

Private Markets.

Fee for a license.

27. It shall be lawful for the chairman to levy a fee of fifty cents per quarter for every license issued under section 233 of Ordinance No. 7 of 1887, and unless such fee be first paid no license shall be issued.

CHAPTER VII.

Slaughter Houses.

Cattle, &c., intended for human food to be exposed to public view.

1. Except as hereafter provided by by-laws 9, 10, 11, and 20 of this chapter, all animals intended for human food within the municipality shall be brought between the hours of 7 and 9 A.M. to a shed provided for the purpose, and shall be there exposed to public view for a period of not less than twenty-four hours immediately preceding the time of slaughter.

Sanitary officer to inspect animals and to reject those unfit for food.

2. The sanitary officer (or any other person authorized in writing by the chairman) shall inspect the animals so brought, and shall reject all cows in calf and ewes and she-goats in kid, as well as any other animal that may appear to him, for any reason, to be unfit to be slaughtered for human food. Any animal so rejected shall be forthwith removed by the owner.

And to issue permit for slaughter of approved animals.

3. All animals which have been approved by such sanitary officer or other authorized person as fit to be slaughtered for human food shall be secured in the shed above-mentioned until the expiration of the period of twenty-four hours mentioned in by-law 1 of this chapter, when such sanitary officer or other authorized person shall issue a permit (in the Form C in the appendix hereto) for the slaughter of such approved animals, upon payment of the fees payable under these by-laws. Such animals shall be slaughtered at one of the municipal slaughter-houses at such hours as the chairman shall from time to time appoint.

Permit valid for two days.

4. Such permit for slaughter shall only be valid for two days after the date of issue.

Scale of animals not removed, &c.

5. In default of removing within a reasonable time any animal which has been rejected under by-law 2 of this chapter, or for the slaughter of which a permit has been issued, but which has not been slaughtered, or in respect of which any fee due under these by-laws has not been paid, the chairman may, after two days' notice by beat of tom-tom, sell such animal by public auction, and out of the

proceeds retain the amount of the fees due and the reasonable expenses attending the sale, and shall pay over the surplus, on application, to the owner of the animal.

Persons found within slaughter-house with animals without a permit guilty of offence.

6. No person shall remove to the slaughter-house or premises, or possess within such slaughter-house or premises, any animal for which he has not obtained a permit as required by by-law 3 of this chapter. Every such animal may be detained by any municipal inspector or any other person authorized by the chairman, and if it be diseased it shall be destroyed.

Animal found to be diseased not to be slaughtered.

7. It shall be lawful for the sanitary officer (or other person authorized by the chairman) to refuse permission to slaughter for human food any animal notwithstanding it has been approved as aforesaid, if it should before slaughter be found diseased or otherwise unfit to be slaughtered for human food.

Disposal of diseased meat.

8. If on any animal which has been approved as aforesaid being slaughtered the carcass shall appear diseased or otherwise unfit for human food, the sanitary officer (or other person authorized by the chairman) shall cause the said meat to be then and there destroyed or so disposed of as to prevent its being exposed for sale or used for human food. Should it be denied that the meat is unfit for human food, the sanitary officer shall forthwith call upon the chairman (or in his absence the secretary) to proceed with him to the slaughter-house and there inspect the said meat, and should it be decided by the chairman (or in his absence the secretary), whose decision in the matter shall be final, that the meat is unfit for human food, it shall be lawful for such sanitary officer thereafter to destroy or dispose of the same as hereinbefore provided in this by-law.

Meat of animal slaughtered beyond municipal limits not to be brought in without license.

9. No meat of any cattle, sheep, or goat not slaughtered at a municipal slaughter-house shall be brought into the municipality without a special license from the chairman. Provided that this by-law shall not apply to imported frozen meat.

Not to be sold within municipal limits until after inspection.

10. It shall not be lawful for any person to sell or expose for sale within the municipality any meat brought in upon such special license, unless the same shall have been previously inspected and passed at the municipal slaughter-house as fit for human food by the officer appointed thereto by the chairman, and for every such inspection the council shall be entitled to charge and recover a fee of not more than four cents for every pound of meat so inspected; and upon payment of such fee a certificate shall be issued by such officer stating that the meat has been inspected and permitting the sale thereof.

For removal of meat from slaughter-house a pass necessary.

11. No person shall remove any meat of any animal slaughtered at a municipal slaughter-house, or inspected as in the preceding by-law provided, without a pass in the Form D in the appendix hereto certifying to such slaughter or inspection, signed by the slaughter-house keeper or other officer appointed to issue such passes, and it shall be the duty of the slaughter-house keeper or other duly appointed officer to issue such passes to any licensed butcher.

Meat to be conveyed in covered carts.

12. No person shall remove or permit or cause to be removed any meat of any animal in any quantity exceeding twenty pounds in weight from a municipal slaughter-house or any other place of slaughter to the market or other place within the municipality, unless the same shall be conveyed in a cart with suitable roof or covering and screened in at each end, or in some other covered vehicle, so as to protect the said meat effectually from sun, dust, and rain, and screen it from public view. And no person shall expose or cause to be exposed to public view any raw skin or skins or raw hide or hides during carriage from place to place.

Carts to be washed and cleansed.

13. Every such cart used for conveying meat, skins, or hides shall be thoroughly washed and cleansed, and shall be produced to the slaughter-house keeper or a municipal inspector for his inspection daily.

The sanitary officer to keep register of cattle.

14. The sanitary officer on duty or other person authorized as aforesaid shall keep a register of all cattle inspected by him, giving a description of the cattle and their brandmarks, and the other particulars set forth in the Form E in the appendix. Such register shall be accessible to the public at the municipal office between the hours of 1 P.M. and 4 P.M. daily, except on Sundays and public holidays.

Owner shall produce proofs of ownership.

15. Such sanitary officer or other authorized person shall require the owner of each head of cattle brought for inspection to produce a certificate of ownership, signed by the person or persons from whom the same was received or purchased, containing the description of such cattle and the name and abode of such person or persons and attested by two witnesses, one of whom shall be the police vidane, constable, or other headman of the district or division from which the animal was removed ; and such certificates or vouchers shall be forwarded to the municipal office daily with register prescribed by the preceding by-law.

Persons claiming animal.

16. Should any person claim any animal while exposed as aforesaid, or while in a municipal slaughter-house previous to slaughter, the said sanitary officer or other authorized person is hereby required to cause the slaughtering of the said animal to be stayed, and to call upon the claimant to furnish him in writing within twenty-four hours with the particulars of his claim, together with the address of the claimant, and with such other information as to the said sanitary officer or other authorized person shall seem necessary.

Animal claimed to be taken before the magistrate. In default of claimant substantiating his claim animal to be slaughtered.

17. The said sanitary officer or other authorized person shall, as soon as such particulars have been furnished, cause the said animal to be produced before the magistrate, who shall thereupon summarily investigate and adjudicate upon the claim. Should, however, the claimant fail to furnish the particulars of his claim as before required, it shall be lawful for the said sanitary officer or other authorized person at the expiration of the twenty-four hours to permit the animal to be slaughtered.

Notice to be given to council when butchers intend leaving the municipality.

18. Every licensed butcher and every person holding a license for a stall in a public market, who intends leaving the municipality, shall give at least two days' previous notice in writing to the council of his intention, and he shall state in such notice the name in full of his agent or attorney who will carry on his trade as such butcher or his other business during his absence, and the name of every such agent or attorney shall be duly registered by himself or his agent in the register which shall be kept in the municipal office for that purpose, and such registration shall be entered within seven days of the licensed butcher or stall-holder leaving the district of Galle. Every such agent or attorney shall be liable and amenable to all rules, regulations, and laws to which any licensed butcher or stall-holder is or shall be liable. Should any licensed butcher or person holding a license for a stall in a public market fail to give the notice above required, the chairman may revoke the license issued to such butcher or person licensed to occupy a stall in a public market.

Fees leviable at the public slaughter-house.

19. It shall be lawful for the chairman to levy the under mentioned fees in connection with the public slaughter-house :—

| | Rs. | c. |
|---------------------------------|-----|--------------|
| For housing cattle ... | 0 | 6 per diem |
| For feeding cattle ... | 0 | 12 " |
| For housing sheep and goats ... | 0 | 3 " |
| For feeding do. ... | 0 | 6 " |
| For using slaughter-house ... | 5 | 0 per mensem |

It shall be lawful for the council to alter the above fees from time to time, and such altered fees shall, after publication in the *Government Gazette*, become payable instead of the above.

Special license.

20. It shall not be lawful for any person who is not a licensed butcher within the municipality to slaughter any sheep, goat, or pig, unless he shall have obtained a special license from the secretary, and any person obtaining such special license shall not slaughter except at the place named in such license or under any conditions therein set forth. A fee to be determined from time to time by the council shall be levied for every such license.

For the purpose of this chapter "animal" shall mean cattle, sheep, and goats.

Butchers and other persons shall have a license and a ticket.

21. Butchers or other persons intending to avail themselves of the slaughter-houses, shall apply to the chairman for a license and a ticket for each of their assistants. Such licenses shall not be transferable.

Production of license or ticket.

22. Every butcher and his assistant is bound to produce his license or ticket when called on by the slaughter-house keeper to do so.

No admittance
at the time of
slaughtering.

23. None but the butchers, their assistants, and the Municipal officers attached to the slaughter-houses and those authorized shall be admitted within the premises during the process of slaughtering, skinning, or cutting up the carcasses.

CHAPTER VIII.

Dangerous and Offensive Trades.

Business under
section 259 liable
to inspection.

1. The management and conduct of any business carried on in any place whatsoever within the municipality for any of the purposes enumerated in section 259 of the Ordinance No. 7 of 1887 shall be always open and subject to examination and inspection by the chairman and all persons acting under his authority.

Holder of license
to submit to
conditions, &c.

2. Every holder of a license issued under the said section shall submit, at all times during the continuance of the license, to all such conditions or directions as may from time to time be given by the chairman with regard to the mode of making, carrying, storing, or keeping any dangerous or offensive substances, or with regard to the circumstances under which the same may be manufactured, carried, stored, or kept, or with regard to the nature of the goods (if any) which may be permitted or (as the case may be) prohibited to be carried or stored therewith, or with regard to the examining, testing, or proving from time to time the nature or strength of the said dangerous substances and things or any of them.

Conservance of
cattle stall, &c.

3. The owner or tenant of every stable, cattle stall, cattle halting-place, or gala shall have the same covered with a tiled roof and paved with brick, stone, concrete, cement, or asphalt, and provided with suitable paved or cemented drains for conveying the urine and washings into a covered receptacle constructed in such manner as the chairman shall direct, the contents of which shall be daily removed at the expense of such owner or tenant and disposed of so that no nuisance is caused thereby. Every such stable, cattle stall, halting place, or gala shall be daily washed and always kept clean and whitewashed at least once in three months. All dung and dry refuse shall be deposited daily by the owner or tenant of such stable, cattle stall, halting place, or gala in a proper receptacle outside, and thence removed.

Filth, dust, &c.,
to be removed
daily from cart
stands, &c.

4. Every owner or occupier of any place within municipal limits used for any of the purposes specified in section 259 of "The Municipal Councils' Ordinance, 1887," and every owner or occupier of a cart stand, cattle yard, bakery, coach-building yard, or manufactory, shall remove or cause to be removed from such premises, twice in every twenty-four hours (between 6 and 8 A.M. and again between 4 and 6 P.M.), all filth, dirt, and rubbish, and deposit it in such places as the chairman may approve.

Cart stands, &c.,
to be drained.

5. Every cart stand, cattle yard, and sheep pen shall be paved and drained to the satisfaction of the chairman.

Fees for depôts
of coal, &c.

6. It shall be lawful for the municipal council to levy the following fees for every license issued under the 259th section of the Ordinance No. 7 of 1887 :—

| | | | Per Annum. |
|---|-----|--|------------|
| | | | Rs. c. |
| For the establishment of a depôt for coal | ... | | 10 0 |
| Do. do. tannery | ... | | 10 0 |
| Do. do. lime kiln | ... | | 1 0 |
| Do. do. wood | ... | | 1 0 |
| Do. do. straw | ... | | 0 50 |
| Do. do. guano, bone, or any manure | ... | | 1 0 |

CHAPTER IX.

By-laws relating to Night Soil.

Removal of
contents of privy.

1. It shall be lawful for the chairman at any time to require the owner or occupier of any house, building, enclosure, or premises within the limits of the municipality, by notice in writing, to remove or cause to be removed the contents of any privy, pit, or water-closet in or belonging to such house, building, enclosure, or premises to such place or places and within such time as shall

be set forth in the said notice. Should such owner or occupier fail to comply with the requirements of such notice within three days from the time when such notice shall have been served on him, the chairman may cause the necessary work to be done, and for that purpose shall have power to authorize any person in writing to enter into and upon any such house, outhouse, building, enclosure, or premises with such labourers, implements, and things as may be required; and the expenses incurred shall be paid by the owner or occupier, and shall be ascertained and determined and recovered in the manner provided by sections 281 and 282 of "The Municipal Councils' Ordinance, 1887," as if the same were expenses directed to be paid by the said Ordinance.

Burying contents of privy within 100 ft. of a dwelling-house prohibited.

2. Any person who shall bury or cause to be buried, or deposit, or cause to be deposited the contents of any latrine, privy, pit, or water-closet within any house, building, or premises, or in or on any land within one hundred feet of any dwelling-house, well, stream, or water-course shall be guilty of an offence. Upon receiving notice he shall at once remove the same to such place and within such time as the chairman shall direct. In default of compliance with such notice within the time appointed, the chairman or any officers and workmen authorized by him may enter upon such house, building, or premises and cause the necessary work to be done, and the expenses thereby incurred shall be paid by the person in default, and shall be ascertained and determined and recovered in the manner provided by sections 281 and 282 of "The Municipal Councils' Ordinance, 1887," as if the same were expenses directed by the said Ordinance to be paid.

Owners and occupiers to employ only licensed persons.

3. The owner or occupier of any house or land within the municipality who is desirous of removing, or who has been required as provided in by-law 1 of this chapter to remove, the contents of any privy on the said house or land, shall give notice to the chairman of the day and hour in which he intends to have the work done, upon which the chairman shall grant a permit to such owner or occupier to have the work done under the supervision of a municipal inspector, and upon such terms and conditions as shall be stated in such permit, by a scavenger licensed as hereinafter provided; and no such owner or occupier shall employ on such work persons other than those licensed by the chairman.

Removing night soil without license.

4. It shall not be lawful for any person not being a contractor of the municipal council or an officer in the service of the municipal council to remove night soil from any house or land within the municipality, unless he shall have registered his name and address at the office of the municipal council and obtained a license from the chairman of the council, which license it shall be in the discretion of the chairman to grant or refuse, such license to be in the form F in the appendix hereto.

Licensed scavenger within or nightman.

5. Every person desirous of being employed as a licensed scavenger within the limits of the municipality shall first obtain a license from the chairman in the form F in the appendix hereto.

Licensed person to be bound by rules.

6. Every licensed scavenger shall obey the rules and regulations endorsed on the back of his license, and upon an infringement by him of any such rules and regulations the chairman may revoke his license.

Night soil to be removed in approved buckets.

7. No night soil shall be removed in any cart or otherwise, except in galvanized iron buckets of a pattern and construction approved by the municipal superintendent of works, which may be obtained on application at the municipal office; and such bucket shall be at all times whole, sound, and watertight, with the lid properly closed.

Latrine carts to be certified by superintendent.

8. Before any cart shall be used for the conveyance of night soil it shall be submitted for the inspection of the municipal superintendent of works, and shall be so used only on the certificate of the superintendent. Such certificate shall be renewed from time to time as may be ordered by the chairman.

Register of latrine carts.

9. A register shall be kept of all carts licensed for the conveyance of night soil. Such carts shall be consecutively numbered and the words "Latrine Cart," with the registered number, shall be painted on such carts at the municipal office at the expense of the licensee.

Hours of removal.

10. No cart carrying night soil shall pass along any street before 10 P.M. or after 3 A.M., and no bucket containing night soil shall be removed from any house before 7 P.M.

Night soil to be deposited only in places provided.

11. No person shall deposit any night soil, dung, or other filth, dust, dirt, ashes, rubbish, or refuse in or upon any place except such places as are provided under section 172 of the Ordinance No. 7 of 1887.

Fee for removal of night soil.

12. Every person employing a municipal officer for the removal of night soil shall pay to the council in advance such sum as shall be determined by the chairman not exceeding two rupees per mensem for each bucket in which such night soil is deposited on his premises for removal by such officer. The sum payable if not paid on or before the tenth of the month in respect of which it is due may be reported by the chairman to the magistrate and recovered in the same way as if it were a fine imposed by such magistrate.

Scavenger removing soil not to loiter.

13. No person carrying night soil through the street shall loiter or deposit any vessel containing or intended to contain night soil on or by the side of any public road or street.

Cart removing night soil not to stand about.

14. No person in charge of a cart, wagon, or carriage used for the purpose of receiving and removing night soil, sewage, or other matter from any cesspool, privy, or receptacle shall suffer such cart, wagon, or carriage to stand or remain in any public street, passage, highway, or thoroughfare for any longer time than shall be necessary for the loading thereof.

Removal of night soil by appointed routes.

15. Night soil shall be removed by such routes only as the chairman shall appoint.

Removal of night-soil from houses.

16. The night soil in every house, building, land, and tenement assessed for municipal rates in which the dry-earth system of disposing of night-soil is in use shall be removed or caused to be removed from such house, building, land, or tenement at least once a day by the person bound so to do, unless such house, building, land, or tenement is exempted by writing under the hand of the chairman from the operation of this by-law. The person bound so to do shall be, in the case of any such house, building, land, or tenement comprising more than one dwelling or occupied by more than one household under separate contracts of tenancy, the owner of such house, building, land, or tenement as defined in section 3 of the Ordinance No. 7 of 1887; and in the case of any other house, building, land, or tenement, the occupier thereof.

On a dispute chairman's decision to be final.

In case of a dispute arising between the owner and the occupier of any such house, building, land, or tenement, as to which of them is the person so bound, the decision of the chairman shall be final.

CHAPTER X.

Prevention of Nuisances and Public Safety.

Manure depôts to be licensed.

1. No person shall have, keep, or deposit for sale or storage any guano, bone dust, or any manure from which noxious or offensive smells arise in any place or depôt within the limits of the municipality of Galle, except such place or depôt be licensed therefor by the chairman, which license shall be in the form G in the appendix hereto, and shall be in force from the date of issue until the thirty-first day of December next ensuing.

License may be refused or revoked.

2. It shall be lawful for the chairman, if any just or reasonable ground exist for so doing, to refuse to grant such license as last aforesaid, or to revoke any license which may have been granted.

Householders to deposit rubbish in proper receptacles.

3. Any person who is desirous that ashes, sweepings, refuse, or other rubbish from his premises shall be removed by the scavengers of the council, shall deposit the same in proper covered tubs, boxes, or other like receptacles on the curbstones or edge of footpaths outside his premises at such hours daily as the council shall from time to time appoint by notice duly given; and shall remove the said tubs, boxes, or other like receptacles within half an hour after the emptying of such tubs, boxes, or other receptacles by the scavenger. No person shall place any ashes, sweepings, refuse, or other rubbish on any street except in covered tubs, boxes, or other receptacles as aforesaid.

- Owners of flats to supply receptacles. 4. The owner of any building let in apartments, flats, or portions shall provide the occupier of every such tenement or portion of such building with covered tubs, boxes, or other receptacles for the deposit of sweepings, refuse, or other rubbish.
- Use of public ground. 5. No public ground within the municipality shall be used for any purpose prohibited by the chairman by public notice.
- Stabling in verandahs, &c., forbidden. 6. No person shall make use of the pavement or the front verandah of his house, or of any place not properly adapted for the purpose in front of his house or by the side of any street, as a stable or stall for keeping horses, cattle, or any other animal.
- Horses not to be groomed in streets. 7. No person shall wash or groom, or permit or cause to be washed or groomed, any vehicle or animal in or on any pavement or street.
- Interment of carcase. 8. Every person within whose premises any horse, cow, sheep, or pig may die shall within twelve hours after his death either remove the carcase at his own expense to such place as may be approved by the chairman for that purpose, or report its death to the municipal inspector of the ward in which such premises may be situated; and in such latter case shall pay to the said inspector the expense of removing and burying the carcase at such rate as the chairman shall determine.
- Prohibitions. 9. It shall not be lawful for any person to do any of the following acts :—
- (1) To remove timber or other substance of more than twenty feet in length in any cart without having one end thereof secured to another or sling cart.
 - (2) To carry timber or other substance of more than twenty feet in length without one end being carried by another person.
 - (3) To remove iron bars in any cart without duly fastening each end of the said bars so as to prevent the noise they would otherwise make.
 - (4) To load firewood, casks, or any other articles in carts to any height exceeding six feet above the platform of such cart.
 - (5) To load on any cart or vehicle any timber, firewood, casks, straw, or other goods of any description whatsoever so as to project laterally beyond the wheels of the said cart or vehicle.
 - (6) To push any loaded hand cart along any public thoroughfare without a man in front or side who is not engaged in pushing such cart.
- Carts improperly loaded can be detained. 10. It shall be lawful for any municipal or police officer, and they are hereby required, to detain any cart in which any timber or other article aforesaid has been loaded or is being conveyed contrary to the provisions of the preceding by-law, until such timber or other article has been so loaded or arranged that it can be conveyed in a manner not prohibited by the said by-law.
- Carts carrying materials in insecure manner. 11. No person shall drive any cart or hackery conveying dirt, rubbish, cabook, granite, bricks, lime, or other articles, or materials whatsoever without properly securing the same therein so as to prevent any part of the same from falling into the public street.
- Vehicles of stalls not to use pavements. 12. No person shall push, draw, or drive any vehicles of any description on any footpath or pavement intended or made for foot passengers by the side or sides of any street, nor shall any person use or cause to be used any such footpath or pavement, or any part or parts thereof, or any part of any street, for location either temporarily or permanently of any stall, table, or platform for the sale of any articles article or of any description whatsoever, or for any purpose calculated to cause inconvenience or obstruction to foot passengers or vehicles.
- Cattle not to be driven on footpaths. 13. It shall not be lawful for any person to ride any animal or to drive any animal, or to ride any bicycle, tricycle, or other similar vehicle on any footpath or pavement or path set apart for the exclusive use of foot passengers.

Posters only to be put up on authorized places.

Picketing animals, &c., forbidden.

Pit for offensive matter disallowed.

Removal of dangerous trees.

Seizure of cattle.

Chairman may require yard, &c., to be paved and drained.

14. It shall not be lawful for any person to attach or affix any posters, placards, handbills, or other notices to or on any wall, house, building, premises, tree, or other places, save and except in any place which the council may at any time appoint.

15. No person shall picket animals or collect carts or form an encampment upon any public ground within the municipality without the permission in writing of the chairman.

16. No person shall dig or cause to be dug within his premises any pit or excavation for storing offensive matter therein without the permission in writing of the chairman.

17. If any fruit tree, or part of a tree within the limits of the municipality be deemed by the chairman to be likely to fall upon any house or building, or to endanger the occupiers thereof, or if the same be near any road or street and likely to effect the safety of passengers going along or using such road or street, it shall be lawful for the chairman to cause notice in writing to be given to the owner or occupier of the ground upon which the tree stands to remove the said fruit, limb, or tree; and if such owner or occupier do not begin to take down the same within twenty-four hours after such notice and complete the work with due diligence, the chairman shall cause the work to be done; and upon the chairman certifying to the magistrate the costs which have been *boná fide* incurred in effecting such removal, such magistrate shall summon the owner or occupier aforesaid to appear before him on a certain day then and there to make payment of the costs which shall appear to such magistrate to have been properly incurred in that behalf; and upon failure to pay the amount of such costs, the same may be recovered as if it were a fine imposed by the said magistrate.

18. It shall be lawful for any person thereto authorized by the chairman to seize or cause to be seized in his presence any cattle, horse, sheep, goat, or other animal which he may find tied, tethered, straying, improperly driven or tended upon any thoroughfare within the municipality, unless any such animal belong to any cart to which it is tied or tethered whilst the same is being loaded or unloaded; provided that every such animal seized by him as aforesaid shall be forthwith delivered into the custody of an officer of the police in charge of the nearest police station: and every such officer seizing or receiving any such animal as aforesaid shall forthwith report such seizure to the chairman, and the chairman shall, if at the time of such report no claim is made, direct such officer to take the necessary steps for the safe custody and maintenance thereof and to publish such seizure in the usual manner, and no such animal seized as aforesaid shall be delivered to the owner thereof unless upon payment to the municipal council of the sum of one rupee in the case of a cattle or horse, and twenty-five cents in case of a sheep or goat, for the use of the person by whom the same shall have been seized, and a further sum of twelve cents and six cents respectively for each day during which the same shall have been kept in the custody of the said officer for the use of such officer; and if no person shall claim such animal or pay such dues as aforesaid within ten days after the animal shall have been so seized, it shall be lawful for such officer, and he is hereby required to sell the same by public auction, and after payment of one rupee to the person by whom the same may have been seized, and of the sum due to himself for the custody and maintenance thereof, to pay the remainder of the produce of such sale, if any, to the secretary of the municipal council to be credited to the municipal fund.

19. It shall be lawful for the chairman, should he deem it necessary, to require, by notice in writing, the owner of any yard or ground adjoining a dwelling-house, or the owner of any alley, or the owner of any sheds, galas, or sheep pens to have such yard, ground, or alley, shed, gala, or sheep pen, paved in such manner as the chairman shall direct, and to lay sufficient drains or pipes to the nearest municipal sewer or drain for the purpose of draining such yard, ground, or alley, shed, gala, or sheep pen. Such drains or pipes shall be of such materials, of such size, of such level, and with such fall, and shall be carried to such point of junction with the said municipal sewer or drain as the chairman shall appoint, provided that the council shall supply to such owner on application, at cost price, the materials necessary for the drains and pipes

which he is required to lay. If such owner shall fail to comply with the requirements of such notice within the time appointed, the chairman and any officers or workmen authorized by him in writing may enter upon the premises and cause the required work to be done, and the cost thereof shall be paid by the owner.

Owner or occupier to repair, cut or trim fences to a certain height.

20. The chairman may give notice in writing to the owner or occupier of any land or premises to maintain and repair sufficient fences for, or cut or trim the fences or hedges or lower the boundary wall of, such land or premises so that they may not exceed such height from the base of the adjoining road-way, as the chairman may from time to time determine, and to cut and trim all fences and trees over such height or which by overhanging any public road or street obstruct the passage or cause damage thereto.

Hanging mats, &c.

21. No person shall hang up or otherwise expose any mats, cloths, or other materials or substances on or at the side of any street.

Factory, &c., not to be newly established without permission of the chairman.

22. (1) No person shall newly establish in any premises any factory, workshop, or workplace in which it is intended that steam, water, or other mechanical power shall be employed, without the previous written permission of the chairman.

(2) The chairman may refuse to give such permission, if he shall be of opinion that the establishment of such factory, workshop, or workplace in the proposed position is objectionable by reason of the density of the population in the neighbourhood thereof, or will be a nuisance to the inhabitants of the neighbourhood.

Smoke producing or dangerous not to be erected without sanction.

23. No person shall erect on any site not approved of by the chairman any machinery or steam-boiler by the use of which smoke is produced or danger is likely to arise to the inhabitants of the neighbourhood, and all chimneys in connection with any steam-boiler shall be constructed of such height and dimensions as shall be approved by the chairman.

Sanitary regulation of factories, bakehouses, &c.

24. (1) Whenever it shall appear to the chairman that any factory, bakehouse, workshop, or workplace, or any building or place in which steam, water, or other mechanical power is employed, is not kept in a cleanly state and free from effluvia arising from any drain, privy, or other nuisance, or is not ventilated in such a manner as to render harmless, as far as practicable, any gas, vapour, dust, or other impurity generated in the course of the work carried on therein, which is a nuisance; or is so overcrowded while work is carried on as to be dangerous or injurious to the health of the persons employed therein; or that any engine, mill-gearing, hoist, or other machinery therein is so fixed or so insecurely fenced as to be dangerous to life or limb; the chairman may, by written notice, require the owner of such factory, bakehouse, workshop, workplace, or other building or place to take such order for putting and maintaining the same in a cleanly state or for ventilating the same, or for preventing the same from being overcrowded, or for preventing danger to life or limb from any engine, mill-gearing, hoist, or other machinery therein, as he shall think fit.

Nothing in this section shall be deemed to effect any provision of any Ordinance now in force, or which may be hereafter enacted.

License to be applied for to keep stables, cart stand, yard for cattle, &c.

25. The owner or occupier of any of the following places, viz., livery or hack-stable, horse lines, veterinary infirmary, cart-stand, cattle shed, or yard in which twenty sheep or goats or ten cattle are kept or allowed to be together, or, in the populous part of the municipality, unless it be specially exempted by the chairman, any yard in which six or more sheep or goats or two or more cattle are kept for purposes of profit, shall, in the first month of every year, or in the case of any such place newly opened, then within one month after the opening of the same, apply to the chairman for a license for the use of such place for any of the purposes aforesaid.

Chairman may grant or refuse.

The chairman may as he in his discretion and under such restrictions and regulations as he thinks fit, grant or refuse, and may at any time cancel or suspend, such license. Every order refusing, cancelling, or suspending such license shall be in writing, and shall state the grounds on which it proceeds.

Penalty for using place without license.

Whoever, without such license, or after a license has been refused, cancelled, or suspended by the chairman, uses any place for any of the said purposes, or infringes any of the conditions under which such license is granted shall be liable to a fine not exceeding fifty rupees, and to a further fine not exceeding ten rupees for every day after conviction for such offence during which the offence is continued.

Government place exempted.

Provided that this section shall not apply to any of the above-mentioned places in the occupation or under the control of the Government.

License holder, if required, to furnish names of all owners of animals stabled.

26 Every person who may have obtained from the chairman a license for the use of any premises for the purpose of keeping horses, cattle, or other four-footed animals for sale or hire, or for sale of the produce thereof, shall from time to time, whenever required by the chairman, furnish a statement in writing, containing the name of each of the persons who owns any of the horses, cattle, or other four-footed animals for the time being kept in the said premises, and the number or respective numbers of each class of animals so owned by him or them.

Dung not to be deposited so as to pollute water.

27. He shall not cause or suffer the dung of any horses, cattle, or other four-footed animals kept on the said premises to be deposited in such a situation or in such a manner as to pollute any water supplied for use, or used, or likely to be used, by man for drinking or domestic purposes, or any water used or likely to be used by milch cattle or horses or other four-footed animals, or in any dairy, or for cleansing or washing vessels used or intended for milk.

Floors to be paved so as to prevent soakage.

28. He shall cause the floor of every building used, or to be used, for stabling horses or cattle, to be paved or made with suitable material and sloped to the satisfaction of the chairman, so as to prevent any soakage into the ground of urine or other filth.

Receptacles for dung to be provided.

29. He shall provide upon, or in some convenient place in the immediate neighbourhood of, the said premises, a suitable receptacle or receptacles to the satisfaction of the chairman, for dung, manure, soil, filth, or other offensive or noxious matter which may from time to time be produced in the keeping of any such horses, cattle, or other four-footed animals as aforesaid upon the premises.

With floor not lower than surface of adjoining ground. To be so constructed as to prevent escape or soakage of contents.

He shall cause such receptacle or receptacles to be constructed so that the bottom or floor thereof shall not in any case be lower than the surface of the ground adjoining such receptacle.

To be furnished with cover.

He shall also cause such receptacle or receptacles to be constructed in such a manner and of such materials and to be maintained at all times in such a condition so as to prevent any escape of the contents thereof, or any soakage therefrom, into the ground or into the wall of any building.

Drainage to be maintained in good order.

He shall cause such receptacle or receptacles to be furnished with a suitable cover.

Premises to be thoroughly cleansed daily.

30. He shall cause every drain or means of drainage upon, or in connection with, the said premises to be maintained at all times in good order and efficient action to the satisfaction of the chairman.

31. He shall once at least in every day cause the said premises to be thoroughly cleansed and flushed, and shall cause to be removed from the receptacle or receptacles, provided in accordance with the requirements of by-law 29 all dung, manure, soil, filth, urine, other offensive or noxious matter produce in or upon the said premises, and placed or accumulated in such receptacle, and shall cause the same to be deposited in such place or places as the chairman shall from time to time direct.

CHAPTER XI.

Collection and Levy of Rates and Taxes.

Return under section 138.

1. The return to be furnished by the owners or occupiers of houses, buildings, and lands under section 138 of "The Municipal Councils' Ordinance, 1887," shall be in the Form H in the appendix hereto, which form shall be supplied by the council, and shall be filled up and returned by the person to whom it is addressed.

Returns under section 146.

2. The schedules required to be filled up under section 146 of the said Ordinance shall be in the Form I hereto annexed.

Forms how served.

3. The secretary shall from time to time, whenever directed by the chairman, cause a copy of each of the said Forms H and I to be served on every owner, resident, or occupier of all houses, buildings, and lands within the municipality in the manner provided by section 269 of the Ordinance.

Notice of tax on vehicles and objections thereto.

4. After the completion of the list of taxpayers mentioned in section 145 of the Ordinance No. 7 of 1887, the secretary shall cause a notice in the Form J hereunto annexed to be served on each of the persons therein mentioned in the manner provided by section 269 of the Ordinance, and such notice shall contain a list of the vehicles and animals in respect of which the tax is payable and the amount of the tax, and shall also state the time and proportion in which the tax shall be paid. And any person desirous of objecting to the list shall be entitled to do so at any time in writing by letter delivered to the secretary during the ten days following the service of the notice, after which no objection shall be entertained against the same.

Special notice required from taxpayers acquiring further vehicles and animals.

5. If any person after having filled up and returned the schedule mentioned in section 146 of the Ordinance shall acquire, keep, or use any carriage, cart, jinricksha, hackery, horse, pony, mule, bullock, or ass not mentioned in such schedule, or in addition to those mentioned therein, he shall be bound within two weeks of acquiring such vehicle or animals to send written notice thereof to the secretary containing true and correct information in respect of every such vehicle or animal so acquired, kept, or used.

Articled clerk.

6. The secretary shall from time to time, whenever directed by the chairman, cause a copy of the Form K to be served on every notary within the municipality, in order to ascertain whether any and how many clerks have been articled under him during the current year or any previous year after the establishment of the municipal council, the date of the articles, and the period of their services. Every notary shall within fifteen days from the service of such form fill up the same correctly with the information thereby required and return it to the secretary.

Vehicles to bear metal plates.

7. All carts and hackeries kept or used within the municipality shall, besides any other plates that may be required by law, after the first of February every year, bear a metal plate furnished by the municipal council on a conspicuous part thereof, which plate shall bear the design of the letter G with figures representing the year and the corresponding number in the register in the body thereof. Before issuing a plate for a cart or hackery it shall be further lawful for the chairman to require the year and registered number thereof to be painted or stamped on the outside of such cart or hackery in a conspicuous part thereof to be determined by the chairman.

Vehicles without plates may be seized.

8. No person shall keep, use, or drive any cart or hackery within the municipality without the plate required by the preceding clause affixed to it : and every cart or hackery kept, used, or driven without such plate affixed to it shall be liable to be detained by any municipal inspector or police officer until such plate shall be, after payment of any tax due, obtained and affixed to such cart or hackery.

CHAPTER XII.

By-laws on Dogs.

Registration of dogs.

1. All dogs kept within the limits of the municipality shall be registered in the office of the municipal council and shall be produced to the chairman before registration.

Registration fee.

2. An annual registration fee of Re. 1 shall be payable for each dog kept within the said limits.

Certificate of registration.

3. The certificate of registration referred to in section 5 of the Ordinance No. 25 of 1901 shall be in the form given in the annexed schedule marked L.

Owner of dog to give notice to council.

4. Every person who shall acquire, keep, or become possessed of a dog shall give notice thereof to the council on or before the 31st March of each year, or within twenty-one days of his acquiring or becoming possessed of such dog, and shall give full description of the animal.

Occupier to fill up schedule,

5. It shall be lawful to the chairman of the municipal council before the 31st March in each year to require every occupier of a house to fill up a schedule in the Form M, showing the number and description of the dogs kept in such house or in any premises attached thereto and to whom they respectively belong, and every such occupier shall be bound to accept, duly fill in with correct information, and return such schedule within one week from receipt thereof.

Refusal of certificate.

6. The chairman may refuse to issue a certificate of registration to the owner of a dog if in the opinion of the sanitary officer such dog is by reason of its suffering from some infectious or contagious disease a source of danger to the public.

Municipal council may order dogs to be destroyed when certificate has been refused.

7. The owner of every dog, in respect of which the conditions attached to the certificate have not been complied with, shall on being noticed to do so produce the dog before the municipal council, and the municipal council may, if it deem necessary, order the destruction of the dog.

Collars for dogs.

8. Every dog kept within the limits of the municipality shall wear a collar with the municipal stamp, the registered number, and year of registration stamped in it. A register of the stamping of collars shall be kept in the municipal office.

Collars to be paid for if supplied by council.

9. The chairman is hereby authorized to issue collars to every person applying for the same on a payment of Re. 1 per collar to be stamped without further charge.

Stamping of collars to be free.

10. Every person desirous of providing a collar for his dog shall be allowed to obtain the municipal stamp and number on it without any charge.

Dogs seized to be detained.

11. All dogs seized under section 10 of Ordinance No. 25 of 1901 shall be delivered to the police to be detained at the Pettah police station, or to such other person as the chairman may on that behalf authorize.

Payment to be made for restoration of a dog.

12. No stray dog seized under the authority of the chairman shall be restored to its owner without a payment of 50 cents for the first day and 25 cents a day for every subsequent day or part of a day in which the dog is detained, in addition to the registration fee if the dog has not been already registered.

CHAPTER XIII.

Public Bathing Places.

Wells to be walled

1. Every well the water of which is used for bathing purposes and open to the public shall have a protecting wall of the height of not less than two feet, and be cemented outside from a depth of two feet below the surface of the ground.

and drained.

2. The ground immediately surrounding every public well shall be so sloped as to allow the water to run down into a built drain leading to a proper outlet.

Washing near wells forbidden.

3. It shall not be lawful to wash clothes, mats, or other articles of domestic use at or near any public well.

Tubs to be painted.

4. The tubs employed for bathing at such public wells as aforesaid shall be painted at least once every year and daily cleansed.

No diseased person to bathe thereat.

5. Persons suffering from scabies (itch) or other infectious diseases, or who have recently recovered therefrom, shall not be permitted to bathe, wash, or in any way to use the water at any public well or at any place set apart by the council as a bathing-place.

Owner and lessee bound by these by-laws.

6. The owner and lessee of any such public well shall himself comply with the requirements of the foregoing by-laws, and shall not permit any infringement of the same.

CHAPTER XIV.

Encroachments and Obstructions.

Council may in certain cases demand production of title deeds.

1. Whenever it shall appear to the council that any building, enclosure, or obstruction has been raised or made in any street or on any waste or other ground within the limits of the municipality vested in the council, or that the line of any street has been altered

without proper authority, it shall be lawful for the chairman to demand in writing of the person claiming to be the owner of the land or premises on which such building, enclosure, or obstruction shall have been raised or made, or through or over which such alteration of the line of a street has been made, the production of every deed, document, and instrument upon which such person founds such claim, and of the plan, if any, of such premises. If the occupier of such land or premises be not himself the owner, he shall be bound to give full information respecting the name and residence of such owner upon being requested so to do by the chairman, and such alleged owner shall be bound to produce or cause to be produced, within ten days after being requested so to do, every deed, document, and instrument on which he founds his claim to the said land or premises, with the plan, if any, of such land or premises, and which shall be in his possession, or if any such deed, document, or instrument, or plan shall not be in his possession, shall inform the chairman upon application in whose possession they are, and every person having in his possession any such deed, document, instrument, or plan shall be bound to produce the same within ten days after having been requested so to do in writing by the chairman.

Demand of production of deed to include power of examination.

2. The deeds, documents, instruments, and plan in the preceding clause mentioned shall be produced on the premises to which the same may relate, or at such other place as the chairman may require, and the power of demanding the production thereof in the preceding clause given shall be deemed and taken to include the power to make such examination of such deeds, documents, instruments, and plans as shall be necessary, and to take copies; and every person concerned shall permit such examination of every such deed, document, instrument, or plan, and the taking of copies thereof by the chairman.

Chairman may authorize survey.

3. It shall be lawful for the chairman or any person authorized by him in writing, after reasonable notice to the occupier, to enter upon any land or premises upon which any such building, enclosure, encroachment, or alteration of the line of a street as is mentioned in by-law 1 of this chapter shall have been raised or made as aforesaid, and upon any other premises whatsoever which it may be necessary for him to inspect or survey, and to make such inspection and survey of all such premises as may be necessary to enable the chairman to ascertain whether such building, enclosure, or obstruction is an encroachment upon any street or upon any land vested in the council, or whether the line of the street has been actually altered.

Proof of right to apparent encroachment to rest upon the owner.

4. Should it appear to the council after such survey that the building, enclosure, or obstruction aforesaid is an encroachment upon the street, or that the line of the street has been altered without proper authority, the chairman shall give notice in writing to the occupier of the land or premises upon which such building, obstruction, encroachment, or alteration of the line of the street shall have been raised or made that a survey of the premises has been made by the authority of the chairman and is open to the inspection of such occupier at a place to be therein mentioned, and that unless within one month from the service of such notice he or the person under whom he holds shall take legal proceedings for establishing his title to such land or premises, and for preventing the removal of any such building, obstruction, or encroachment, or the restoration of the former line of the street unlawfully altered, the said council will proceed with the removal or restoration thereof. If no legal proceedings are taken within the time specified, or being taken are not duly prosecuted, the council shall cause any such building, obstruction, or encroachment to be forthwith removed, or such altered street to be restored to its former line. And it shall be lawful for the chairman, or any person thereto authorized by him in writing, to enter into any house, garden, enclosure, or other premises, and to cause to enter therein such persons with such instruments and things as may be necessary to effect such removal or restoration. And the expenses thereby incurred shall be paid by the person who claimed to be the owner of the land or premises on which the building, obstruction, encroachment, or alteration of the line of street was raised or made, and shall be ascertained and determined and recovered in the manner provided by sections 281 and 282 of "The Municipal

Councils' Ordinance, 1887," as if they were expenses directed to be paid by the said Ordinance. When legal proceedings are taken as aforesaid, it shall be incumbent on the claimant to prove his title to the land or premises on which the said building, obstruction, encroachment, or alteration of line of street was raised or made.

CHAPTER XV.

Carriages.

Number and year to be painted on carriage.

1. The chairman of the municipal council or any officer of the council thereunto authorized by the chairman shall determine the number of passengers to be carried in each licensed carriage prior to issuing the license required by law for that purpose, and such registered number of the carriage and the year for which it is licensed shall be painted in a conspicuous part (to be determined by the chairman) of such carriage, and shall be at all times plainly and distinctly visible and legible, provided, however, that such painting may be dispensed with at the discretion of the chairman.

An infant carried in arms or on the lap, or one child not so carried but under eight years of age, shall not be deemed a passenger. No driver of a licensed carriage shall refuse to carry the full number so determined, or shall carry more than the said number.

Every carriage to have two lamps.

2. Every licensed carriage shall have and carry two good and sufficient lamps, one on either side of the driver, ready for lighting, and the same shall be lighted if the carriage is used between the hours of 6 P.M. and 5.30 A.M.

Licensed carriage to be kept in good repair.

3. The owner of every licensed carriage shall keep the same and the appurtenances clean and in good repair, and shall not permit it to be used if the said carriage or any part of it, or the horse drawing the same, or the harness, is in any way unfit for use ; and it shall be lawful for any municipal inspector or officer of police or person specially authorized thereto by the chairman in writing to seize any carriage which he shall find being used while either the carriage, horse, or harness is unsafe and not in a fit state to be used, and to convey the same to the nearest police station to be produced as soon as possible before the magistrate and charge the owner of the said carriage with a breach of this by-law.

Inspectors to inspect carriages on chairman's authority.

4. A municipal inspector or police inspector being thereto authorized by the chairman in writing shall at least once a month or oftener, if such inspector deem necessary, inspect all carriages licensed to ply for hire within the municipality, and the harness or the horse or horses used in drawing such carriage, and the other equipments, and shall submit a report thereof to the council. If any such carriage, or horse or horses, or harness or other equipments shall at any time upon such inspection be found unfit for public use, notice in writing prohibiting the use of such carriages shall be given by the chairman to the owner of such carriage, and after such notice he shall not use or suffer to be used or let to hire such carriage until the prohibition aforesaid shall have been withdrawn.

Carriages produced for inspection.

5. For the purposes of such inspection the owner of every licensed carriage shall produce or cause to be produced every month on any day between the fifteenth and twenty-third (Saturdays, Sundays, and holidays excepted) at the municipal office or some other place to be appointed by the chairman between such hours as the chairman shall appoint, the said carriage with the horse described in the license harnessed thereto.

Notice of change of horse.

6. The owner of any licensed carriage who desires to use a horse other than that described in the license issued in respect of such carriage shall give notice of such change to the chairman and forward his license to the municipal office for insertion of the description of such horse and send the animal to the municipal office for inspection by the person authorized by the chairman to inspect the same on any day except Saturdays, Sundays, and holidays, between the hours of 11 A.M. and 3 P.M.

Licensed carriage to ply from stand.

7. Every licensed carriage shall (unless let for hire by special agreement, and except while being kept at the residence of the proprietor) be sent by the proprietor to one or other of the duly appointed public stands, and the driver shall keep such carriage on such stand and remain with it himself between the hours of 6.20 A.M. to 7.30 P.M.

- Council to appoint stands. 8. The council shall appoint places as public stands for licensed carriages, and may from time to time by resolution abolish or alter, as they shall see fit, the number and situation of the said stands.
- Notice to be given of opening of stands. 9. Whenever it shall be determined to appoint, abolish, or alter the situation of any public stand, the chairman shall cause notice to be given in such manner as to the chairman shall seem fit.
- Space after every fourth carriage in stand. 10. After every fourth carriage in every public stand there shall be left a space of at least eight feet for passengers on foot to pass through.
- Position to be taken by carriages at stand. 11. Every carriage on its arrival at any public stand shall be drawn up to the end of and be last of the rank of any carriages already occupying such stand, and at every stand all carriages shall be arranged only in single rank.
- Table of fares to be fixed inside carriage. 12. The table of fares fixed by these by-laws printed or inscribed on a card or plate shall be affixed inside in some conspicuous part of every carriage plying for hire, and such card or plate shall be left so affixed and legible and undefaced during all the time the carriage shall ply or be used for hire.
- Owner or driver of carriage bound to let the same for hire. 13. The owner or driver of any licensed carriage shall be bound at all times to let such carriage for hire, whether the same be on a public stand, or at the residence of the owner, or at any other place wheresoever, to any person applying for the same, and to carry such person from any one place to another on any carriage road within the municipality, unless the said carriage shall have been previously engaged, or unless he has some other reasonable cause for refusing. Provided that the proof that there was reasonable cause for refusing shall lie on the owner or driver; and that any person so applying for such carriage shall, upon demand being thereto made, immediately, or before such carriage is used, tender to the owner or driver the fare authorized by law; and provided further that no licensed carriage shall be compelled to carry passengers more than ten miles during any period of twelve hours.
- Loitering, &c., in streets. 14. The driver of any licensed carriage shall not suffer the same to stand or loiter in any street or alongside of any other carriage (except for the purpose of setting down or taking up any passengers), nor shall he obstruct the driver of any other carriage in taking up or setting down any person, or wilfully, wrongfully, or forcibly prevent or endeavour to prevent the driver of any other licensed carriage from taking a fare.
- Driver to wear a jacket and have a badge. 15. The driver of every licensed carriage shall be cleanly dressed, and shall wear a jacket or coat and shall carry a badge, such badge to be provided by the council at the cost of the owner and to bear the number of the carriage license.
- Refusal of driver to hire after engagement. 16. After a licensed carriage has been engaged by any person, the owner or driver thereof shall be bound to carry out his engagement, and shall not, after refusing to carry or convey the person by whom the said conveyance was first engaged, thereafter hire the said carriage to another.
- Rates and fares. 17. The following shall be the rates of fares. No fares for carriages other than hackeries shall be charged by distance, unless specially agreed to :—
- | | | | |
|---|-----|-----|----|
| <i>For a carriage drawn by one horse :—</i> | | Rs. | c. |
| From 6 A.M. to 7 P.M. | ... | 4 | 0 |
| For any six consecutive hours | ... | 2 | 0 |
| For the first half hour or part thereof | ... | 0 | 50 |
| For one hour | ... | 1 | 0 |
| For every subsequent hour or portion of such hour | ... | 0 | 25 |
- For a carriage drawn by two horses :—*
The rates as for a carriage drawn by one horse to be increased respectively by one-half.
- | | | |
|--|------------------|---------------------|
| <i>For a hackery :—</i> | Drawn by a Pony. | Drawn by a Bullock. |
| | Cents. | Cents. |
| For every hour between 6 A.M. and 7 P.M. | 30 | 25 |
| Per mile | 10 | 8 |
- For jinrickshas :—*
- | | | |
|---|-----|----|
| For the first half hour or portion of half hour | ... | 25 |
| For every subsequent half hour or any portion thereof | ... | 10 |
- Rates chargeable between 7 P.M. and 6 A.M. to be one-fourth more than the above charges.

It shall be lawful for the council from time to time to alter the above rates of fare, and such altered rates shall, after publication in the *Government Gazette*, become payable instead of the above.

Property found in carriage.

18. In case of any property being left in any such carriage by any person who may have hired or used the same, the owner or driver of such carriage shall, within six hours after such property shall have been found in such carriage, take the same or cause to be taken in the state in which it was found, to the office of the municipal council or to the nearest police station and there deliver the same to the secretary or the police inspector, or any person authorized to receive the same on their behalf, to be there deposited for reclamation; and the owner or driver delivering such property or causing the same to be delivered shall be entitled to such remuneration payable by the owner of such property as the chairman may direct. If the property so found on any such carriage and deposited in the municipal office or police station shall not be claimed by the true owner thereof within one month of such deposit, the said property shall be sold by public auction, after due notice of such intended sale, and the proceeds of such sale, less expenses incurred in and about the publication of such sale, shall go the municipal fund.

Form of license.

19. The license issued to the owner of any carriage to be let for hire shall be in the form N in the appendix, and such license shall not be transferable. Provided that it shall be lawful for the chairman to grant at his discretion and on such conditions as to him may seem fit a special license in respect of any carriage intended to be let for hire by private agreement only, and to exempt the owner and driver of any such carriage from the operation of any of the preceding by-laws of this chapter. Such specially licensed carriage shall not be admitted to a public stand.

Power of council to refuse or recall license.

20. It shall be lawful for the chairman, acting on behalf of the council, at any time to refuse the grant of a license when applied for by any person, and also to cancel and recall any license which may have been issued, on account of any misconduct on the part of the owner or driver, or should such owner or driver commit a breach of any of the by-laws in this chapter, or of the conditions upon which the license has been granted.

Interpretation.

21. Wherever in this chapter the following words are used they shall have the meaning here assigned to them, viz. :-

“Licensed” shall mean licensed under the provisions of “The Carriage Ordinance, 1873.”

“Carriage” shall mean carriage, hackery, jinricksha, or other vehicle used for the conveyance of passengers.

“Horse” shall mean any animal as a horse, mule, ass, or bullock used to draw a licensed carriage or hackery.

“Driver” shall mean the person driving or in charge of a carriage, and shall include the person drawing a jinricksha.

Every bicycle &c., to have one light.

22. Every bicycle, tricycle, or other form of velocipede shall carry one light in front of the handle-bar between the hours of 6.30 P.M., and 5.30 A.M.

Proprietor applying for license to deliver a schedule.

23. Every proprietor applying for a license for a jinricksha, in addition to the declaration of ownership required under “The Carriage Ordinance, 1873,” shall deliver or cause to be delivered at the office of the municipal council a schedule in the form O in the appendix hereto.

Power of chairman to revoke license of jinrickshaw.

24. It shall be lawful for the chairman to revoke a license after the same shall have been issued if the proprietor of a licensed jinricksha shall permit or suffer the same to be drawn by any person who shall be deemed by the chairman unfit or unable to draw the same.

CHAPTER XVI.

Contagious and Infectious Diseases.

Removal of patients to hospital.

1. It shall be lawful to the chairman to cause any person suffering from smallpox, cholera, or other dangerous, contagious, or infectious disease in any house or place in which there are no means of isolating such person from the other inmates, or where the retention of such person is in the opinion of the colonial

surgeon or the sanitary officer likely to prove a source of danger to others, to be removed to some public hospital or to a house of isolation provided by the chairman.

Removal of patient from one locality to another.

2. It shall be lawful to the council to allow any such person to be removed to any locality which such person or his friends may choose, and to which the said colonial surgeon or sanitary officer does not object, instead of to such public hospital or house of isolation.

No removal except by sanction of council.

3. Except with the sanction of the council, as provided in the above by-law, it shall not be lawful for any person to remove or assist in removing any person suffering from smallpox, cholera, or other dangerous, contagious, or infectious disease from the house or place in which such person shall be to any other house or place.

Quarantine of infected hospitals.

4. All buildings appropriated as hospitals for smallpox, cholera, or other dangerous, contagious, or infectious disease shall be placed under quarantine whilst used for the above purpose ; and no person other than the duly appointed attendant shall be allowed ingress or egress into or from such hospital for any purpose whatsoever without the sanction of the medical officer in charge being first had or obtained.

The word "hospital" in this by-law and in by-law 8 shall include all buildings containing an infected patient.

Infected houses to be placed under quarantine after removal of patients.

5. Any house or building from which a person suffering from smallpox, cholera, or other dangerous, contagious, or infectious disease shall have been removed shall, when deemed necessary for the purpose of cleansing and disinfection by the chairman or the colonial surgeon or the sanitary officer, be placed under quarantine immediately on such removal for such time not exceeding seven days as the chairman or the colonial surgeon or the sanitary officer shall think sufficient ; and no person other than the duly appointed attendant shall be allowed ingress or egress into or from such building for any purpose whatsoever, except with the sanction of the said colonial surgeon or sanitary officer. The cost of charges for the maintenance of the inmates of any building placed as aforesaid under quarantine may, if found necessary, be met by the council.

Isolation of infected houses.

6. It shall be lawful for the chairman or the said colonial surgeon or sanitary officer, if necessary, for the more effectual placing of any building under quarantine, to surround and enclose the same with a fence, or in such other manner as the chairman or the said colonial surgeon or sanitary officer shall consider advisable, or to block up and prevent people going through any road, street, path, or way near such building.

Evacuation of patients to be buried.

7. The owner or occupier of any house, building, or land shall cause all discharges and evacuations from patients suffering from smallpox, cholera, or other dangerous, contagious, or infectious disease to be forthwith covered with a layer of at least six inches of dry-earth and buried to a depth of two feet without delay. In no case must they, or any washings, or other substance capable of conveying contagion be emptied or placed in a cesspool.

Medical certificate required for patient to quit hospital.

8. No patient shall be allowed to quit a hospital until it is duly certified by the medical officer that he is in a fit state to depart.

Bathing places of patients restricted.

9. No convalescent patient shall be allowed to bathe in any public place, except those specially provided for such patients.

Assemblies near infected houses may be prohibited.

10. The chairman or municipal magistrate shall have the power during the prevalence of smallpox, cholera, or other dangerous, contagious, or infectious disease of prohibiting the collection or assembling of people within certain defined limits of any public hospital, house of isolation, or building placed in quarantine as above provided.

Depth of grave.

11. No corpse of a person dying from any dangerous, contagious, or infectious disease shall be buried at a depth of less than six feet, nor shall the corpse remain unburied more than six hours.

"Colonial surgeon" wherever used in this chapter means the senior civil medical officer in Government employ stationed at Galle.

CHAPTER XVII.

Bakeries.

- Bakeries to be properly built. 1. Every bakery shall be well-ventilated and well-lighted, and the walls thereof plastered with lime mortar and whitewashed, the floor cemented, and drainage sufficiently provided.
- Distance from cess-pit, &c. 2. No bakery shall be within thirty feet of any cesspit, latrine, or sewer, nor in a position where bad odours wafted therefrom shall reach it.
- Exclusive use. 3. No place used as a bakery shall be used for any other purpose whatsoever.
- Utensils. 4. All utensils and other furniture belonging to a bakery shall be kept clean.
- Flour, &c., to be good. 5. The flour, water, and other materials used in the manufacture of bread shall be good and wholesome.
- Bakeries to be kept clean. 6. All refuse and dirt in and about the premises of a bakery shall be removed without delay.
- Employés in a bakery. 7. No person suffering from a loathsome, contagious, or infectious disease, or who has recently been in attendance on such person, or who is unwashed or otherwise unclean shall be employed in a bakery.
- Bakeries open to examination. 8. Every bakery and the management and conduct of the business shall be always open and subject to examination by the chairman of the municipal council, the sanitary officer, and all persons acting under the authority of the said chairman.
- License. 9. No place shall be used as a bakery without an annual license from the chairman.

CHAPTER XVIII.

Burials in the General Cemetery.

- Application for graves. 1. All applications for graves are to be made to the keeper of the cemetery within six hours of the time fixed for the burial of the person for whom the grave is wanted.
- Keeper to intimate line to be followed by a funeral party. 2. The keeper, or in his absence the sexton, of the cemetery must intimate the line to be followed by a funeral party on arriving at the cemetery, and if more than one come at the same time, the order in which they are respectively to move to the graves.
- Keeper may require burial services to be at different times. 3. Should it be necessary for the purpose of preventing the disturbance of one funeral party by another and not otherwise, the keeper of the cemetery may require that one burial service should be concluded before another is commenced.
- Keeper to keep order. 4. The keeper of the cemetery shall be entitled to keep order within the cemetery, and his commands are to be obeyed.
- Depth, &c., of grave. 5. No grave shall be less than six feet in depth or at a distance of less than four feet from any other.
- Re-opening of graves and vaults. 6. No grave or vault shall be re-opened within a year from the last interment therein, except for *post-mortem* examinations for the purposes of the criminal law.
- Quarterly return of burials. 7. The keeper of the cemetery shall send quarterly to the registrar of births, deaths, and marriages a copy or transcript of the burials as the same are registered in the register book.
- Fees. 8. Fees not exceeding the following shall be paid in advance under the 23rd section of Ordinance No. 9 of 1899 :—

| | Rs. | c. |
|--|-----|-------|
| For the performance of a burial service | ... | 5 0 |
| For digging a full-sized grave | ... | 3 0 |
| Do. a grave for a child under 10 years | ... | 2 0 |
| Do. do. 5 years | ... | 1 50 |
| For a tomb 8 ft. square | ... | 30 0 |
| Do. 6 ft. by 2 ft. } | ... | 20 0 |
| Do. 5 ft. by 3 ft. } | ... | 20 0 |
| Do. 4 ft. square } | ... | 20 0 |
| For each subsequent burial in such tomb | ... | 5 0 |
| For space for a vault 8 ft. by 5 ft. ... | ... | 50 0 |
| Do. 8 ft. by 6 ft. ... | ... | 60 0 |
| Do. 9 ft. by 7 ft. ... | ... | 85 0 |
| Do. 9 ft. by 8 ft. ... | ... | 105 0 |
| For each subsequent burial in such vault | ... | 5 0 |
| For the use of a hearse | ... | 1 50 |
| Do. with pall and tassels | ... | 2 75 |
| For inspection of the plan and book of reference | ... | 0 50 |
| For every entry or memorial of grant | ... | 1 0 |
| Do. or assignment of grant | ... | 1 0 |

The above fees are to be paid at the time of the application, provided that it is open to an applicant to dispense with the services of a minister, in which case the fee of five rupees shall not be due.

Paupers to be buried free of charge

Provided that paupers dying in the Government civil hospital shall be buried free of charge by the hospital contractor or servants, under the direction of the cemetery-keeper. Provided also that on the production of a certificate signed by a minister of the Christian religion, a senior officer of police, a municipal inspector, or any headman not lower in rank than a muhandiram, that the friends and relatives of any deceased person are not able to pay the fees herein authorized for the digging of a grave, the keeper of a cemetery shall cause a grave to be dug and the corpse to be buried therein free of charge.

Fees for Mohammedan burials.

Provided further that the fees payable in connection with Mohammedan burials shall remain as at present.

Erection of wall, &c., in cemeteries.

9. It shall not be lawful for any person to erect any wall, barrier, or structure within the cemetery without the written consent of the chairman.

Cremation in cemeteries restricted.

10. No corpse shall be cremated in any portion of the cemetery other than that set apart for the purpose.

CHAPTER XIX.

Burial and Cremation Grounds.

Burials and cremations where allowed.

1. (a) The corpse of every person dying within the municipal town of Galle shall be buried or cremated in one of the general cemeteries provided for the said town of Galle, or in a burial ground or cremation ground duly registered as such.

(b) No person or persons shall remove, or cause, suffer, or permit to be removed the corpse of any person dying within the said town of Galle outside the limits of the said town for the purpose of burying or cremating such corpse in any burial ground or place other than a general cemetery provided for the said town of Galle or a duly registered burial ground or cremation ground for the said town of Galle. Provided that it shall be lawful for the chairman of the municipal council of the said town of Galle, or in his absence the secretary of such council, upon application made to him in that behalf, and on good and sufficient cause shown, to make order by writing under his hand that the corpse of any person named in the order may be buried or cremated in some burial ground or place outside the limits of such town. Provided further, that should the said chairman or secretary fall within six hours of the delivery of such application to him to make order upon the said application, then it shall be lawful for any person to remove the corpse for burial or cremation in some burial ground or place outside the limits of such town. Proof of the delivery and time of the delivery of such notice shall be on the party making such application.

Burial and cremation ground to be registered.

2. The proprietor, trustee, or other person entitled to the possession of a burial or cremation ground shall apply in writing to the chairman to have the same registered as such, stating the name of the keeper, if any, of the ground, and annexing to his application a figure of survey of the premises certified by a duly licensed surveyor; and the person named as keeper in such application shall subscribe the same in acknowledgement of his acceptance of the office and duties of such keeper.

If no keeper be named, applicant to be held as such.

3. If no keeper be named, or if the keeper so named shall not have signed the application in the manner aforesaid, then and in either of such case the person on whose application registration of a burial or cremation ground is made shall be held to be the keeper of that ground, and to be responsible for any breach of regulations in respect thereto.

In case of death of keeper fresh registration required.

4. In the event of the death or inability from any cause to fulfil his duties of the keeper of a burial or cremation ground, application to have the same registered shall be made as provided in by-law 2 of this chapter, and no burial or cremation shall take place in such ground until registration on such application has been effected, except on the special license of the chairman, or in his absence of the secretary.

Certificate before burial.

5. No burial or cremation shall take place until the certificate required by section 32 of the Ordinance No. 1 of 1895 has been produced to the keeper of the burial or cremation ground.

Keeper to keep register.

6. It shall be the duty of the keeper of every burial or cremation ground within the municipality, duly registered as such for the town of Galle, to keep a register of all burials or cremations carried out on the premises of which he is the keeper in the form prescribed by the chairman, and to cause to be delivered a copy of the register to the municipal office not more than twenty-four hours after a burial or cremation shall have taken place therein.

Chairman may inspect burial or cremation grounds.

7. It shall be lawful for the chairman, the Inspector-General of Police, the Registrar-General, or any person authorized in writing by them for the purpose to visit and inspect at any time any burial or cremation ground, and to have access to all books and documents relating thereto.

Fees to be approved by the chairman.

8. A table of fees for burial and cremation grounds shall be submitted by the keeper of every burial and cremation ground for the approval of the chairman, and only such fees as are approved by the chairman shall be charged.

Burial grounds to be enclosed.

9. Every burial or cremation ground shall be enclosed by a substantial wall or fence to the approval of the chairman.

Ground to be set apart for cremation.

10. No corpse shall be cremated in any portion of the burial ground other than that set apart for the purpose.

Application for graves.

11. All applications for graves are to be made to the keeper of the burial ground within six hours of the time fixed for the burial of the person for whom the grave is wanted.

Keeper to intimate line to be followed by a funeral party.

12. The keeper, or in his absence the sexton, of the burial ground must intimate the line to be followed by a funeral party on arriving at the burial ground, and if more than one come at the same time, the order in which they are respectively to move to the graves.

Keeper may require burial services to be at different times.

13. Should it be necessary, for the purpose of preventing the disturbance of one funeral party by another and not otherwise, the keeper of the burial ground may require that one burial service should be concluded before another is commenced.

Keeper to keep order.

14. The keeper of the burial ground shall be entitled to keep order within the burial ground, and his commands are to be obeyed.

Depth, &c., of grave.

15. No grave shall be less than six feet in depth or at a distance of less than four feet from any other.

Re-opening of graves and vaults.

16. No grave or vault shall be re-opened within a year from the last interment therein, except for *post-mortem* examinations for the purposes of the criminal law.

Keeper to keep ground in order.

17. It shall be the duty of every keeper of a burial or cremation ground to keep the same clean and in good order, to the satisfaction of the chairman, municipal council.

CHAPTER XX.

Municipal Water Service.

Water-rate how recoverable.

1. The water-rate which the municipality is authorized and empowered by "The Galle Waterworks Loan Ordinance, 1891," to impose and enforce, and any other sums which may become due under the provisions of this chapter, shall be leviable as if the same were a tax imposed under "The Municipal Councils' Ordinance, 1887."

Appointment of officers.

2. It shall be lawful for the council to appoint such officers as may be necessary to execute the works and to carry out the duties hereinafter mentioned, and pay them such salaries or allowances as the council shall deem right.

Expenses of collection, &c., to be paid from water-rate.

3. All expenses incurred in or about the supply of water and in the collection of the water-rate shall be defrayed from the proceeds of such water-rate.

Waterworks vested in Council.

4. All public tanks, reservoirs, cisterns, standpipes, fountains, sluices, wells, conduits, pipes, pumps, and other waterworks existing within the municipality at the time of the coming into

operation of these by-laws or afterwards made, laid, or erected, and all buildings, works, materials, and things connected with or appertaining to such waterworks shall be vested in the council.

Council may provide filtering tanks, &c.

5. The council may cause such filtering tanks, reservoirs, aqueducts, or other works to be constructed, and such fountains and standpipes to be erected, and such pipes to be laid as it may from time to time consider necessary for the use of the inhabitants of the municipality.

Power to break up streets, &c., and enter private land.

6. In laying down any such pipes the council may, if it consider it necessary, carry such pipes through, across, or under any street, or place laid out or intended for a street, or under any building, or through any cellar or vault, or into, through, or under any enclosed or other land whatsoever. Provided that the council shall in every case in which it deals with private property under this by-law give notice of its intention to do so to the owner of such property, and shall on completion of the work pay to him reasonable compensation. If any dispute shall arise as to the amount or apportionment of such compensation, such amount and apportionment shall be summarily ascertained and determined by the police magistrate, whose decision shall be subject to an appeal to the Supreme Court.

No person to foul water;

7. No person shall do anything whereby the water in any reservoir, fountain, cistern, standpipe, pipes, or other waterworks belonging to the council shall be in any degree polluted, fouled, or corrupted, and no person shall in any way damage or tamper with any such waterworks.

nor to wash at any standpipe, &c.

8. No person shall bathe or wash any part of his body, or wash any cattle, horse, dog, or other animal whatsoever, or any vehicle clothes, utensils, or other article whatsoever, at or near any reservoir, standpost, fountain, cistern, pipe, or other waterworks vested in the council, whether now existing or to be hereafter erected or built in the streets, thoroughfares, or other public places within the municipality.

Persons paying rate entitled to free use of water for domestic purposes.

9. Every person paying the water-rate mentioned in by-law 1 of this chapter shall be entitled to have free of further charge in respect thereof a supply of water from the public municipal fountains or standpipes for the domestic use of himself and his household.

"Domestic purposes," what not included in.

10. A supply of water for domestic purposes shall not include a supply of water for horses or cattle, or for washing vehicles, where such horses, cattle, or vehicles are kept for sale or hire, or a supply for any trade, manufacture, or business, or for fountains or swimming baths, or for any ornamental or mechanical purpose or for purposes of irrigation.

Charge for water for non-domestic purposes.

11. The following prices will be charged for a supply of water by meter for other than domestic purposes :—

| | Per 1,000 Gallons. |
|---|--------------------|
| | Rs. c. |
| (1) Water for general trade purposes, as the supply to boilers, mills, manufactories, hotels, or other trade purposes | 1 00 |
| (2) Water for public bathing-places, private swimming baths, and fountains | 0 50 |
| (3) Water for shipping | 3 50 |

These charges must be paid quarterly after the quantity supplied has been ascertained.

Chairman may allow private service.

12. The chairman may at his discretion, on application by the owner or occupier of any house, allow a private service of water to such house for domestic purposes in such quantities and under such conditions as the council shall deem reasonable. When a private service is allowed, the connection between the municipal main and the premises to be served, as well as the necessary service pipes and fittings, shall be made, laid, and affixed under the supervision of the superintendent of works, at the expense of the person applying for such private service. The council may require the estimated cost of such private service to be paid into the municipal fund before the work in connection therewith is commenced.

Water pipe not liable to be seized for debt.

13. No communication pipe or service pipes or fittings shall be liable to be seized for any debt.

Pipes not to be laid from mains to the house without sanction of council.

14. No person shall lay or have any communication or service pipe or pipes for the conveyance of water from any of the municipal mains into any house, land, or premises, or alter, extend, or disconnect any existing service pipes without the sanction or consent in writing of the chairman; nor shall any such pipes be laid except under the supervision of the superintendent of works, nor until the chairman shall have approved of the point or place at or through which the same shall be laid.

Communication pipes for groups of houses.

15. Unless the chairman shall otherwise permit, every house or premises to which water has been or may hereafter be laid on shall have its own separate communication pipe, and no house shall have more than one communication pipe, or have its service pipes connected with any service pipe, cistern, or other water fittings of any other house.

Chairman may order removal of pipes laid without leave and recover expenses.

16. If any person shall, contrary to the provisions of the preceding by-laws, lay, or alter, or extend any communication or service pipe or pipes, it shall be lawful for the chairman to direct and order the said pipe or pipes to be removed; and if the same be not removed within three days of the service of notice upon such person requiring him to do so, the chairman may cause the same to be removed, and the expenses thereby incurred shall be ascertained and determined and recovered from such person in the manner provided by sections 281 and 282 of "The Municipal Councils' Ordinance, 1887," as if the same were expenses directed to be paid by the said Ordinance.

Communication of pipes.

17. No pipes for the conveyance of, or in connection with, the water supplied by the council shall communicate with any cistern, butt, or other receptacle used or intended to be used for rain water.

Cisterns in the ground cannot be used for storage of water. Receptacle for storage of water.

18. No cistern buried or excavated in the ground shall be used for the storage of water supplied by the council, unless the use of such cistern shall be allowed in writing by the chairman.

Waste of water.

19. No wooden receptacle without a proper metallic lining shall be used for the storage of water supplied by the council.

When water improperly used, &c., meter to be affixed.

20. No owner or occupier of a house shall allow water from any cistern, pipe, or tap on his premises to run to waste. Should any leakage occur in any communication or service pipe, or in any cistern, tap, or other water fittings in any house or premises, the owner or occupier shall, within twenty-four hours, give notice of the same to the secretary.

21. Should the council have reason to believe that in any house or premises water from the municipal waterworks is used by others than the members of the household, or for other than domestic purposes, or is wasted or unduly consumed, it shall be lawful for the council to fix a meter on the pipe supplying such house or premises, and the owner or occupier shall be liable to pay at such rates as may from time to time be determined by the council for all water shown by the meter to have been consumed in excess of one thousand gallons for every rupee of water-rate assessed in respect of such house or premises. It shall be lawful for the council to agree with any person to supply water for other than domestic purposes on such terms and subject to such conditions as to the council shall seem fit.

Council to provide meters.

22. The council shall provide and fix all meters, and may charge for the use of any such meter such rent as the council may deem reasonable.

Chairman may remove meter for testing, &c.

23. The chairman may from time to time remove any meter for the purpose of testing the accuracy thereof, or for examination or repair, or for the purpose of substituting another meter, or upon discontinuance of any private service.

Meter to be repaired only by employes of council.

24. No meter shall be altered or repaired except under the direction of, or by persons employed by, the council.

Council may shut off water.

25. It shall be lawful for the council to stop or cut off the supply of water between such hours as it shall deem necessary.

Council not liable for failure of water caused by unavoidable circumstances.

26. The council shall not be liable to any penalty or damages for not supplying water to the municipality if the want of such supply arises from any accident or from unusual drought or other unavoidable cause.

Owner, &c., of house having a private service not to supply water to others.

27. No owner or occupier of any premises having a private water service shall supply to any other person, or wilfully permit him to take any water from any cistern or pipe in such premises unless for the purpose of extinguishing a fire, or unless such

other person shall also be an occupier having a private service, and the pipes supplying him shall be, without his default, out of repair.

Misuse of water an offence.

28. No person who has not been allowed a supply of water from the municipal waterworks for other than domestic purposes shall use for any other than domestic purposes any water supplied to or obtained by him from such waterworks.

Chairman may authorize entering and examination of premises having a private service.

29. Any person authorized by the chairman in writing may at any time between eight of the clock in the morning and five of the clock in the evening, after giving one hour's notice to the owner or occupier, enter any building or premises in order to examine the condition of the pipes, works, and fittings therein, and to ascertain if there be any waste or misuse of water. If such person is without reasonable cause refused admittance for the purpose aforesaid, or is prevented without reasonable cause from making such examination, or if necessary preventing waste on water, the council may stop the supply of water to such building or premises.

Water may be cut off for contravention of by-laws, &c.

30. The council may also stop the supply of water to any building or premises having a private supply should the owner or occupier be in default of payment of the water-rate fifteen days after the same has become due, or if such owner or occupier does, or causes or permits to be done, anything in contravention of any of the provisions of the by-laws in this chapter, or wrongfully fails to do anything which ought to be done for the prevention of the waste, misuse, undue consumption, or contamination of the water belonging to the municipal waterworks.

Persons authorized by chairman may enter and cut off pipes, &c.

31. In all cases in which the council is by these by-laws authorized to cut off or stop the supply of water to any building or premises or to remove any pipe or pipes, and in all cases in which any building or premises having a private service, shall have become unoccupied, any person thereto authorized by the chairman and his workmen may, after giving six hours' notice to the occupier, if any, or the owner, enter such building or premises between the hours of eight of the clock in the morning and five of the clock in the evening, and cut off any pipes by which water shall be conveyed from the municipal main to such premises, and remove any pipe, meter, or fittings which the council may be entitled to remove.

Interpretation clause.

32. Whenever used in this chapter—

The word "main" shall mean the pipe and all its branches by which water is conveyed from the municipal reservoir to the town of Galle;

"Communication pipe" shall mean the pipe which extends from the main pipe to the stop valve placed at or near the point of entrance into any building or premises; and

"Service pipe" shall mean the pipe and all its branches laid from the said stop valve into any building or premises.

CHAPTER XXI.

Registration of Mortgages.

Mortgagee may register mortgage.

1. It shall be lawful of every mortgagee of any immovable property situate within the municipality, or for his heirs, or any one of them, or for the legal representative of such mortgagee, if deceased, to cause any such mortgage to be registered at the office of the council, and every person holding any such mortgage, and desiring to have it registered, shall either by himself or by his agent furnish the council with his name and address and with the name and address of the owner or mortgagor of the property so mortgaged, together with any other particulars connected with its description or otherwise necessary for the proper identification of the property; and thereupon, and upon the payment of a fee of 50 cents to be paid by such person, the council shall cause the aforesaid particulars to be entered in a book kept for that purpose in the office of the council.

Register open to inspection.

2. Every such register shall at all times, during the office hours of the council, be open to the inspection of any person desiring to have such inspection, on payment of a fee of 25 cents to the council.

Council to give notice to mortgagee of seizure.

3. In the event of any property concerning which any such mortgage shall have been registered, as provided in by-law I of this chapter, being seized in execution under section 149 of "The Municipal Councils' Ordinance, 1887," the council shall, at least fourteen days before advertizing such property for sale, under section 151 of the said Ordinance, post or deliver to the party who shall have registered such mortgage notice in writing of the said seizure and of the amount of arrears of taxes for the realization of which such property shall have been seized.

Mortgagee may pay arrears of tax.

4. It shall be lawful for any such mortgagee, or for his heirs or any one of them, or for his legal representative to pay to the council, at any time before the sale of any property seized as aforesaid, all arrears of taxes, or the arrears in respect of which the seizure shall have been made, due by the owner or mortgagor of such property, and upon such payment being made the property shall be released from seizure.

CHAPTER XXII.

Penalties.

Whoever shall commit any breach of any of the foregoing by laws by doing any act prohibited or declared to be an offence by any such by-laws, or by neglecting to do any act directed to be done by any such by-laws, or in any wise howsoever, shall on conviction be liable to a penalty not exceeding twenty rupees, and in case of a continued infringement to a further penalty not exceeding ten rupees a day for every day he continues so to offend.

APPENDIX.

Form A (Chapter II., By-law 9).

Summons.

MUNICIPALITY OF GALLE.

In the matter of _____.

To _____.

You are required to appear before this Council (or a Committee of this Council, as the case may be) at _____ (here insert place of meeting) at _____ o'clock _____, to give evidence touching the above matter.

By order of the Chairman,

The Municipal Office,
Galle, _____, 19 ____.

Secretary.

Form B (Chapter VI., By-law 5).

Market License.

Fee : Rs. _____.

The bearer _____, of _____, has permission to hold the stall marked No. _____ in the _____ market for the month of _____, conforming _____ self to the by-laws and reasonable orders of the Galle Municipal Council.

The Municipal Office,
Galle, _____, 19 ____.

Registered _____.

Secretary.

(Chapter VII., By-law 19).

Slaughter-house License.

Fee : Rs. _____.

No. _____.

The bearer _____, of _____, Licensed Butcher, has permission to slaughter cattle, sheep, and goats at the public slaughter-house at _____ during one calendar month from the date hereof, conforming himself to the by-laws of the Galle Municipal Council.

The Municipal Office,
Galle, _____, 19 ____.

Registered _____.

Secretary.

Form F (Chapter IX., By-law 4).

License to Scavengers.

_____, of _____, has been authorized by the Chairman to carry on the work of a scavenger or nightman within the limits of the Municipality of Galle, conforming himself to all rules and regulations and by-laws in that case made and provided.

This license is liable to be revoked upon a breach by the holder thereof of any rules and regulations referred to herein :-

By order of the Chairman,

The Municipal Office,
Galle, _____, 19 --.

Secretary.

Rules and Regulations referred to.

No cart carrying night soil shall pass along any street before 10 P.M. or after 3 A.M., and no bucket containing night soil shall be removed from any house before 7 P.M.

No night soil shall be deposited in or upon any place except such places as are provided by the Council.

No person carrying night soil through the street shall loiter or deposit any vessel containing or intended to contain night soil on or by the side of any public road or street.

Carts removing night soil shall not remain in any public street for a longer time than shall be necessary for the loading thereof.

Night soil shall be removed by such routes only as the Chairman shall appoint.

Offensive and Dangerous Trades.

License under Section 259 of Ordinance No. 7 of 1887.

Fee : Rs. _____.

No. _____.

The Municipal Council of Galle, by virtue of the provisions contained in the 259th section of the Municipal Councils' Ordinance, No. 7 of 1887, do hereby license _____, of _____, to establish a _____ in the _____, bearing assessment No. _____, situated at _____, provided _____ shall keep the said place clean and take proper precautions to prevent accidents by fire, the power to suspend or revoke this license being reserved in terms of the 261st section of the said Ordinance.

This license to be in force till the 31st day of December, 19 --.

By order of the Chairman,

The Municipal Office,
Galle, _____, 19 --.

Secretary.

License under Section 233 of Ordinance No. 7 of 1887.

Fee : Fifty cents per quarter.

No. _____.

Ward No. _____.

The bearer _____, of _____, has permission to sell _____ at No. _____, for the under-mentioned period, conforming himself to the provisions of Ordinance No. 7 of 1887.

This license to be in force till _____.

The Municipal Office,
Galle, _____, 19 --.

Secretary.

Form G (Chapter X., By-law 1).

_____ has permission to store _____ at _____. This license shall be in force till 31st December, 19 --.

The Municipal Office,
Galle, _____, 19 --.

Secretary.

Form H (Chapter XI., By-law 1).

Return required by Section 138^a of the Municipal Councils' Ordinance, No. 7 of 1887:—

To _____

| Ward and Division. | Street. | No. of House. | Owner. | Occupier. | Rent or Annual Value. | REMARKS. (Here state by whom kept in repair, and by whom taxes paid.) |
|--------------------|---------|---------------|--------|-----------|-----------------------|--|
| | | | | | | (a) Cost of repairs borne by _____ (landlord or tenant, as the case may be). (b) Public rates and taxes paid by _____ (landlord or tenant, as the case may be). |

Galle, _____, 19 —.

Signature.

* In order to enable the Municipal Council to assess the annual value of any houses, buildings, or lands liable to the rate or rates, it shall be lawful to the Chairman to require the owners or occupiers of such houses, buildings, or lands to furnish returns of the rent or annual value thereof, and for the like purposes it shall be lawful to the Chairman, or any person appointed by him for the purpose, at any time, between sunrise and sunset, to enter and inspect such houses, buildings, or lands. Whoever refuses or fails to furnish the return herein specified for the space of one week from the day on which he shall have been required so to do, and whoever knowingly makes an incorrect or false return, and whoever hinders, obstructs, or prevents the Chairman or any person appointed by him as aforesaid from entering or inspecting, or if need be surveying, any such houses, buildings, or lands, shall be liable to a fine not exceeding fifty rupees.

The above-named _____ is hereby required to furnish the above return within one week from this date.

By order of the Chairman,

The Municipal Office,
Galle. _____, 19 —.

Secretary.

Form I (Chapter XI., By-law 2).

Return required by Section 146^a of the Municipal Councils Ordinance, 1887:—

| Ward and Division. | Street. | No. of House. | Owner of Vehicle and Animal. | State whether employed for Hire or not, and whether belonging to you or to whom. | | | | | Remarks. |
|--------------------|---------|---------------|------------------------------|--|--------------------------------|------------------------|--------------------------------------|-------------------------------|----------|
| | | | | No. of Carriages other than Carts, Hackeries, or Jinrickshas. | Number of Carts and Hackeries. | Number of Jinrickshas. | Number of Horses, Ponies, and Mules. | Number of Bullocks and Asses. | |
| | | | | | | | | | |

* In order to enable the Chairman to make such list, the Chairman, or an officer authorized by him, shall send to all persons supposed to be liable to the payment of such taxes, a schedule to be filled up with such information respecting the vehicles and animals kept by them as the Chairman may judge necessary for the assessment of the taxes. The schedule shall be filled up in writing, and signed and dated, and returned to the Municipal Office by every person to whom it has been sent, whether or not liable to the payment of such taxes; and whoever neglects, refuses, or omits duly to fill up and return such schedule within one week from the receipt thereof, or knowingly gives therein any incorrect or false return, shall be liable to a fine not exceeding fifty rupees.

Form J (Chapter XI., By-law 4).

To _____, The Municipal Office,
Galle, _____, 19 —.

Take notice that by virtue of "The Municipal Councils' Ordinance, 1887," the Municipal Council of Galle have ordered you to be assessed in respect of the under-mentioned vehicles and animals for the year 19 —, and the following sums are due therein :—

| Description of Vehicles or Animals. | Number. | Rate. | | Amount Payable. | Time of Payment. |
|---|---------|--------|--------|-----------------|---|
| | | Rs. c. | Rs. c. | | |
| Carriages ... | | 5 | 0 | | On the 1st day of February, 19—, Rs. _____. |
| Carts and hackeries ... | | 4 | 0 | | On the 1st day of August, 19 —, Rs. _____. |
| Jinrickshas ... | | 0 | 50 | | |
| Horses, ponies, or mules ... | | 2 | 50 | | |
| Bullocks or asses ... | | 1 | 0 | | |
| Children's carriages (wheels above 24 in. diameter) ... | | 5 | 0 | | |

Date of service : _____.

You are hereby required to pay the amount of the above taxes into this office on or before the dates above mentioned ; in failure whereof a warrant will be issued by the Chairman for the recovery thereof with costs.

Secretary.

Form K (Chapter XI., By-law 6).

Return required by the By-laws of the Municipal Council of Galle.

| Name of Notary. | Whether and how many Clerks have been Articled to you. | Name of the Articled Clerks. | Date of Articles, each. | Period of Service of Articled Clerk. |
|-----------------|--|------------------------------|-------------------------|--------------------------------------|
| | | | | |

The above-named _____ is hereby required to fill up and return this form within fifteen days.

By order of Chairman,

The Municipal Office,
Galle, _____, 19 —.

Secretary.

Form L (Chapter XII., By-law 3).

Certificate of Registration of Dog.

Ward No. _____, Registered No. _____.

This is to certify that _____ residing in house _____ has this day registered in this office (dog or dogs as the case may be) of the description given below for which a registration fee of Rs. _____ has been paid.

Description of Dog.

Breed _____.

Sex _____.

Colour _____.

This certificate is in force until 31st March _____.

The Municipal Office,
Galle, _____, 19 —.

Secretary.

Form M (Chapter XII., By-law 5).

Return required by By-laws relating to Dogs.

House No. _____
Street : _____
Householder's Name : _____

| No. of Dogs kept. | Description. | | | | Owner's Name. | Date of Payment. |
|-------------------|--------------|------|---------|----------|---------------|------------------|
| | Breed. | Sex. | Colour. | Remarks. | | |
| 1 | | | | | | |
| 2 | | | | | | |
| 3 | | | | | | |
| 4 | | | | | | |
| 5 | | | | | | |

On or before
31st March.

Date of service : _____
Galle, _____, 19__.

Signature of Householder.

The above-named householder is hereby required to fill up and return the above schedule within one week. Any person neglecting to do so will become liable to a fine of Rs. 20.

By order of Chairman,

The Municipal Office.
Galle, _____, 19__.

Secretary.

Form N (Chapter XV., By-law 19).

Carriage License (not Transferable).

No. _____ Galle, the _____ day of _____, 19__.

Whereas _____, occupying premises No. _____ in _____ street in Galle, has applied for a license under the Ordinance No. 17 of 1873, and made and signed the declaration of ownership thereby required, license is hereby granted to him to keep the said _____ bearing No. _____ for the purpose of letting the same for hire from the date hereof until the thirty-first day of December next, subject to the by-laws of the Council.

Such _____ shall not carry more than _____ persons, excluding the driver.

Given under my hand the day and year first above written.

Entered _____

Chairman, Municipal Council.

Description of the horse and carriage.

Declaration of Ownership of Carriage.

_____ do hereby declare that I reside at No. _____ in the _____ street in _____, and that I am sole proprietor of the _____ which I have applied to be registered under the Ordinance No. 17 of 1873, and which is about to be registered under No. _____

Declared at Galle this _____ day of _____, 19__.

Chapter VII., By-law 20.

Special License to Slaughter Cattle.

Fee : Re. _____ No. _____

The bearer _____, of _____, has permission to slaughter the under-mentioned _____ at _____ on the _____, conforming himself to the Ordinance No. 9 of 1893 :—

| Description of Cattle. | Colour. | Age. | Brand-marks. | Remarks and Conditions. |
|------------------------|---------|------|--------------|--|
| | | | | <p>1. To be slaughtered so as not to create a nuisance, and for private use only.</p> <p>2. The animal and license are to be shown to the village headman before slaughter.</p> <p>3. The animal to be slaughtered with a proper degree of privacy, and at a distance from the public roads.</p> |

Registered : _____

The Municipal Office.
Galle, _____, 19__.

Secretary.

Chapter X., By-law 18.

License to seize Cattle.

By virtue of powers vested in the Municipal Council by their by-law marked Chapter X., 18, _____ is hereby authorized to seize, or cause to be seized in his presence, all horses, goats, sheep, cattle, or other animals which he may find tied, tethered, or straying in or upon any thoroughfare _____ (unless any such animal belongs to any cart, &c., to which it may be tied or tethered during the time of loading or unloading), and deliver the same forthwith into the custody of an officer of the police in charge of the Bazaar Police Station.

This license to be in force till _____.

By order of the Council,

The Municipal Office,
Galle, _____, 19 _____

Secretary.

Chapter X., By-law 17.

Order to cut Dangerous Trees.

To _____.

You are hereby required, within twenty-four hours of this notice, to cut and remove _____ standing in the garden _____, situate in _____, and marked _____, of which you are the owner, the said tree being deemed to be dangerous and likely to affect the safety of _____.

By order,

The Municipal Council,
Galle, _____, 19 _____

Secretary.

Form O., (Chapter XV., By-law 23).

| Date of purchase of Jinricksha. | (1) Name of the owner, (2) Name and age of the person drawing Jinricksha. | No. of License if any, issued in the previous year. |
|---------------------------------|--|---|
| | (1) | |
| | (2) | |

උතුමානත්වහත්සේ විසින් දෙවාච්චදරනලද ප්‍රකාශපත්‍රයයි.

මහාබ්‍රහ්‍මානන්‍ය හා අගර්ථත්‍ය ඇතුලත් එක්සත් රජයෙහිත් මුද්‍රවලින් එකර පිහිටි බ්‍රහ්‍මානන්‍ය ප්‍රදේශවලත් රජතන් වූද ආගම පාලනයකරන්නාවූද හත්වෙනි එච්වර්ඩ් නාමෝපලක්ෂිත මහෝත්තමයානත්වහත්සේගේ නාමයෙන් :

ප්‍ර කා ශ ප ත්‍ර ය යි.

සත්‍ය මෙකල්ගේ හා සත්‍ය පෝර්ජයේ අති ප්‍රසිද්ධ පඩිකතිගේ නෙව් ග්‍රැණිභික්‍රොස්, බාත් නමැති අති ගෞරවණීය පඩිකතිගේ නෙව් කොමැන්ඩර්, ඉන්දියාවේ ස්වාර් නමැති අති උත්තම පඩිකතිගේ නෙව් කොමැන්ඩර්, ගට්න් ප්‍රදේශ ඇතුළුව ලබ්‍යාච්චයෙහි ආණ්ඩුකාර ධුරය හා සේනාධිපති ධුරය, ගත මෙකි පදවි උපුලන්නාවූ අති ගෞරවණීයවූ ශ්‍රීමත් ජේ. වැස්ට් රිජ්වේ උතුමානත්වහත්සේ විසින් දෙවාච්චදරන ප්‍රකාශපත්‍රයේ වගහැවිනම් :

වැස්ට් රිජ්වේ.

වෂී 1901 අඩික 8 ආඥපණයේ 4 වෙනි වගන්තියේ බලපැවැත්වූ නාගරික සභාවට කලින් කලට අතුරු අනපණත් පනවන්නට පුළුවන. එසේ පැනවීමට පසු ගෝගාබව පෙණුනවිටක එවා අවලංගු කිරීමෙහුත් අඑත්වැභිභා කිරීමෙහුත් වෙනස් කිරීමෙහුත් ඉහත සඳහන්කල ආඥපණයේ නියෝගයන් හරිඅන්දම පිළිපැද්දවිම සලස්වන්නට එවා අකණක කරණිට යෙදුනොත් රුපියල් විස්සකට වැඩිනොවන මුදලක් දඩගසන්නටද පුළුවන.

ඉහත සඳහන්කල ආඥපණයේ 6 වෙනි වගන්තියේ 1 වෙනි 2 වෙනි උප වගන්තිවල ප්‍රකාරයට පනවනලද ගම් අතුරු අනපණතක් හෝ හරිගස්සනලද, අවලංගුකරනලද නොහොත් වෙනස්කරනලද අතුරු අනපණතක් කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වහත්සේ විසින් ස්ථිර කරණතුරු වලංගු නොවන්නේය. එසේ ස්ථිර කරන ලද සියළුම අතුරු අනපණත් ආණ්ඩුමේ ගැසැට් පත්‍රයේ එකලක කලාප දෙකක ඉංග්‍රීසියෙන්ද, සිංහලෙන්ද, දෙමළෙන්ද ප්‍රසිද්ධකල යුතුවන්නැර නීතියක මන්ත්‍රීසභාව ඉදිරිපිට සභාවාර නිබේනම් තැබියයුතුය. එසේ තැන්නම් ර්ලස සභාවාරය පටන්ගන්නට පුළුවන් කඩිනමින් තැබිය යුතුය. එබදු අතුරු අනපණත් එසේ නීතියකමන්ත්‍රීසභාව ඉදිරිපිට තැබූ දින සිට හතරිස් දවසක් ඇතුළතදී නීතියකමන්ත්‍රීසභාව විසින් එන්නු නොගන්නා ගම් අතුරු අනපණතක් එම සභාවේ මුරමුණකින් අඑත් කරන්නට නොහොත් අවලංගුකරන්නටද පුළුවන. එසේ අඑත්කරනලද හෝ අවලංගුකරනලද සියළුම අතුරු අනපණත්ද එසේ නොකරනලද සියළුම අතුරු අනපණත්ද ආණ්ඩුමේ ගැසැට්පත්‍රයේ එකලක කලාප දෙකක ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂාවලින් ප්‍රසිද්ධකල යුතුය. ආණ්ඩුමේ ගැසැට්පත්‍රයේ එසේ පලවූ කල්හි වලංගුවට පැමිණ එවා පලමු සඳහන්කල ආඥපණයේ ගොදනලද්දක් මෙන් ව්‍යවස්ථානුකූලවද, වලංගුවද, බල සහිතවද වන්නේය.

මීට යාකර තිබෙන උපලේඛනයෙහි දක්වනලද අතුරු අනපණත් ගාල්ලේ නගරසභාව විසින් පලමු සඳහන්කල ආඥපණයේ 4 වෙනි වගන්තියේ බලපැවැත්වූ පනවන්නට යෙදී එවා කාරකමන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වහත් සේ විසින් එම ආඥපණයේ 6 (1) ප්‍රකාරයට ස්ථිරකරන්නටද යෙදී වෂී 1902 ඔක්තෝම්බ්‍ර මස 31 වෙනි දින දැනම දරණද, වෂී 1902 නොවැම්බ්‍ර මස 7 වෙනි දින දැනම දරණද ආණ්ඩුමේ ගැසැට්පත්‍රවල එකලක කලාප දෙකකම ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂාවලින් ප්‍රසිද්ධකරන්නට යෙදී එවකට සභාවාරයේ යෙදී සිටි නීතියකමන්ත්‍රීසභාව ඉදිරිපිට තබන්නටද යෙදුනාය.

ඉහත සඳහන්කරණලද අතුරු අනපණත් නීතියකමන්ත්‍රීසභාව ඉදිරිපිට තිබුන හතරිස්දවස ඇතුලතදී නීතියකමන්ත්‍රීසභාව විසින් ඒ අතුරු අනපණත්වලට කිසිම විරුධයක් නොපෙන්වන ලද්දේය.

ගථෝක්ත ආණ්ඩුකාරයාට අප විසින් වෂී 1901 අඩික 8 ආඥපණයේ 6 (2) වගන්තියෙන් උවමනාවූ මීට යාකර තිබෙන උපලේඛනයෙහි දක්වනලද අතුරු අනපණත් මෙසින් ප්‍රකාශකරණබැව් නුඹලා දැනගනිල්ලාය.

අපගේ සාමන්ත්වහත්සේගේ වෂීගෙන් එක්වැදහස් නවසියතුනේ ජනවාරි මස විසිඑක්වෙනි දින ගථෝක්ත උඩික විපයේ මුහුණවරදී දෙවාච්චදරනලදී.

උතුමානත්වහත්සේගේ අනපරිද්දෙන්,
එවර්ඩ් ඉම් තර්න්,
මහලේකම්තුමා.

දෙව්‍යානත්වහත්සේ රජහත් ආරක්ෂා කරණසේක්වා.

ලංසුවහස.

ගාල්ලේ නගරසභාවේ අතුරු අතපණන්.

I. පරිච්ඡේදය.

සාධනානතර.

කලින් කලට යෝජනාකොට වැඩවසම් සම්පාදනය කිරීමද එසේ සම්පාදනය කරනලද වැඩ වසම්වලට සෑහෙන්න කල්පනාවෙන් ප්‍රමාණ පටි නිෂම කිරීමද මන්ත්‍රීසභාව විසින් කටයුතුයි. සභාපතිතුනු විසින් ආඥාපනතෙහි නමන්ට දී ඇති බලය පිට, පත්කරනලද ගම් මුද්‍රාදැනියෙක් ඇද්ද, ඒ මුද්‍රාදැනියාට ලැබියයුතු පටිග මෙහි නිෂම කරන්ට සභාපතිතුනුට පුළුවන. එසේවුවත් ඒ නිෂමකරන පටිග මන්ත්‍රීසභාව විසින් වැඩවසමට නිෂමකරනලද මුදලට වැඩිකොටිය යුතුයි.

වැඩවසම් සහ පටි.

සභාව විසින් නිෂමකලොක් එක්කොකොත් විසින් එක නිලයකට වඩා දුර්වලත් හඳුන්සී ලුවමනා වත් වූ විටකදී ගම් කාරකයකට ඕනෑ ප්‍රමාණ වෙනත් මුද්‍රාදැනීන් නිෂම කාරක සභාවේ අනුමැතිය ඇතුළු නිෂම කාරක සභාව විසින් සෑහෙන්න කල්පනාකොට නිෂමකරනලද පටි පිට සභාපතිතුනු විසින් පත්කෙරීමටත් මෙහි ඇති කිසිවකින් නහනමකර නැත.

මන්ත්‍රීසභාවේ සෙකුතාරිස් හෙවත් ලේකම්තුනුද සභාවේ අන්‍ය අතවැසියන්ද ගම් ගම් වැඩ සභාපතිතුනු විසින් වරින්වර නිෂමකරනලද පැ ඇතුලතදී කලයුතුයි.

පහත දක්වනලද වැඩවසම් මෙහිත් සම්පාදනය කරනලදී.

- 1. නාගරික සභාවේ ලේකම් හෙවත් සෙකුතාරිස්.
- 2. සත්පරක්කතැන.
- 3. කම්මාන පරිපාලක හෙවත් කම්මානානුකූල සුපිරිත්ටැන්ඩන්ට්.

සම්පාදිත වැඩ වසම්.

II. පරිච්ඡේදය.

කාර්‍යනුකූල විධිපනත්.

- 1. සභානුකූලව පිළිවෙල නිෂමවූ පරිද්දෙන් සභාපතිතුනු විසින් රක්ෂාකරගතයුතුවා පමණක් නොව පිළිවෙල සම්බන්ධ සිගළ කාරණාම නිෂම කලයුතුයි.
- 2. මන්ත්‍රීසභාව පිළිබඳ සිගළ කාරණා සඳහා මන්ත්‍රීගේ ප්‍රථම සාධන හා දෙවැනිවිට්වෙල පහත දක්වන විධියට විසඳුනුයි.

සභාපතිතුනුගේ සුතුකම්. සභාමන්ත්‍රීන්ගේ ප්‍රථමසාධන පිළිවෙල.

සභාපතිතුනු ලිඛිතව සභාවේ මන්ත්‍රීගේ ප්‍රථම සාධන පිළිවෙල නමනමත් කෝරගනු ලැබූ නොහොත් පත්කරනුලැබූ කාර්‍යක්සම්බන්ධයෙන් විසඳුනුයි. ඊට ප්‍රථම සභා අන්‍යාගීත මන්ත්‍රීකොකොත් නැවතත් කෝරගනු හෝ පත්කරනුලැබූ කල ඉහත දැරූ ප්‍රථම සාධන පිළිවෙලෙහිම අළුතෙන් ඉන්කොන්ඩවුන්ට ඉහලට පැවතිය යුතුයි.

- 3. සභා රැස්වීමේදී කෙරෙන වැඩ පහත දක්වන පිළිවෙලට විසඳුනුයි.
 - 1. ප්‍රථම රැස්වීමේදී කලක් දේ ප්‍රකුචෙන් සටහන්වූ ලේඛනය එහි ගම් දෙසක් ඇතහොත් ඒ දෙස පහකොට ස්ථිරකල යුතුයි.
 - 2. පළමුවෙන් දුනුමිදෙනලද ප්‍රශ්න කරන්ට පුළුවන.
 - 3. පළමුවෙන් දුනුමිදෙනලද යෝජනා කරන්ට පුළුවන.
 - 4. මන්ත්‍රී සභාව රැස්වී සිටිනා අතර සභාපතිතුනුගේ කැමැත්ත ඇතුළු පහසු ලේලාවකදී යෝජනා ගැන දුනුමිදෙන්ට ගම් මන්ත්‍රීගේකුට අවසර ඇත්නම් යෝජනා ගැන දන්වීම් කල හැකිමේ.
 - 5. කාරක සභාවගේ වාඩි ගෙනවුත් දන්වන්ට පුළුවන. ඒ ගැන එවෙලෙහිම කල්පනා කර බලන්ට මන්ත්‍රී සභාව අරමුණකර ගත්තොත් මිස නැතහොත් ඒ ගැන කල්පනා කිරීමට දවසක් නිෂමකරන්ට පුළුවන්මේ. ගම් වාඩිවත් මන්ත්‍රීසභාව ඉදිරිපිට පමුණුවන්ට පළමුවෙන් ඒ වාඩිව අභිමුඛස්වා සමාජිකයන්ට බෙදා දෙනලෙස යෝජනා කරන්ට කවර මන්ත්‍රීගේකුට නමුදු අවසර තිබේ. ඒ යෝජනාව අනුමත කරනු ලැබූනම් ඒ ගැන කැමැත්තාකැමැත්ත සෙවීමට වැදිය යුතුයි.
 - 6. මුද්‍රාදැනීන්ගේ වාඩි කල්පනාකර බැලිය යුතුයි. නැතහොත් ඒවා කාරකසභාවක් වෙන පැමිණවිය යුතුයි.
 - 7. ඉල්ලීම්පත්, පෙත්සම් හෙවත් අයදුම්පත් පැමිණිලිපත් මන්ත්‍රීසභාවට හෝ සභාපති කැනට ලියනලද ලියවිලිද මන්ත්‍රීසභාව ඉදිරිපිට තැබිය යුතුයි.

වැඩ පිළිවෙල සටහන් ලේඛන. ප්‍රශ්න. යෝජනා. යෝජනා ගැන දන්වීම්. කාරකසභා වාඩි. මුද්‍රාදැනීන්ගේ වාඩි. පෙත්සම් ආදිය.

මේ වැඩ පිළිවෙලට වෙනස්ව කරන්ට මන්ත්‍රීසභාවේ අවසරයපිට ඉඩදෙන ලද්දේනම් රැස්වීම විණිස දන්වාගවන හසුනෙහි සඳහන්වූ අන්කිසි කාරණාවන්ද කෙරීමට පැමිණිය යුතුයි.

මුළු සභාවම කාරක සභාවක් වීම.

4. කවරවිටක නමුත් මුළු මන්ත්‍රීසභාවම කාරකසභාවක් ලෙස පත්වෙතැයි නමුත් විසින්ම රෝජනාකරගත හැකිය. කාරකසභානුසාරයෙන් ඔවුන් පැමිණියාවූ තීන්දු සම්බන්ධ කළයුතු නැවතත් මන්ත්‍රීසභාවලට මන්ත්‍රීසභානුසාරයෙන් ඉස්මතලියකි. කාරකසභාවේදී රෝජනාවක් අනුමතකරනට ඔහුන්ගේ මන්ත්‍රීගණයට එකඟවීමට වඩා කඩාකපිලි හැකිය.

අසුම්පත් පත්‍රවල අඩංගු කාරකය.

5. අසුම්පත් පත්‍රවලට අනුකූල ලියවිල්ලක්වත් මන්ත්‍රීගණය විසින් මන්ත්‍රීසභාවට පමුණුවන කල ඒ ලියවිල්ල අනුකූලව වගවාසගම් මුල පටන් අග දක්වාම ගරුසහිතව බවට ඒ මන්ත්‍රීගණය වගකියයුතුයි.

අසුම්පත් දක්වීම.

6. පෙත්සමක් හෙවත් අසුම්පත් පත්‍රයක් හෝ අන් ලියවිල්ලක් මන්ත්‍රීසභාවට ගෙන පානකල එහි අදහස එකඟව දක්විය යුතුයි. එසේ දක්වූ පසු එය කියවනාලෙස මන්ත්‍රීගණයෙන් රෝජනාව අනුමතකල වීම එය කියවිය යුතු දැද්දෙහි විවාරය යුතුයි.

අසුම්පත් අත විභාගකිරීම.

7. මන්ත්‍රීසභාව විසින් කරණලද ක්‍රියාවක් හෝ කරුණක් කරණකොටගෙන පුද්ගලික අයිති වාසිකම්වලට හෝ ලාභ ප්‍රයෝජනවලට හානියක් වියහැකි බව පෙත්සම් මාර්ගයෙන් දැනුම්දුන්කල එසේ හානියටද පැමිණෙන සිද්ධිලත් විසින් සභාව ඉදිරියෙහි තමන්ගේම කියන හෝ පෙරක පෙරුකොනකින් ලවා කියවන ලද කාරකසභාගතව අත විභාගකල යුතුයි.

සාක්ෂි ලැයිස්තුව.

8. සම් සම් සාක්ෂිකාරයින් විභාගකරවීමට අදහස්කර ඇති විට ඒ සාක්ෂිකාරයන් ඔහුකරන පෙත්සම්කාරයා හෝ ඔහු වෙනුවෙන් ක්‍රියාකරන පෙරකපෙරුකුන් විසින් සාක්ෂිකාරයන්ගේ නමිද පදිංචි ස්ථානද රක්ෂාද සඳහන්වූ ලැයිස්තුවක් විභාගකිරීමට නියමවූ දිනට සටන්පිරියෙසින් තුන්දවසකට ප්‍රථමයෙන් දියයුතුයි.

සාක්ෂිවන් සිකාසි කිරීම.

9. එබඳු සාක්ෂි ලැයිස්තුවක් ලැබුනට පසු මට සම්බන්ධ කර ඇති ලාභපුරුණයේ "ඒ" අක්ෂරය දරන ආදායම්පත්‍රයකාරයට එක එක සාක්ෂිකාරයාට සිකාසියක් පිටකල යුතුයි. ඒ සිකාසිය සෙකුකාරා රිස්කුක විසින් ඒ විභාග පත්කරනලද කැනැන්කා ලවා සාක්ෂිකාරයාගේ අතට දීමෙන් ඔහුගේ වාසස්ථානයෙහි කැබලිවෙන් ඔහු පෙත්සම් සිවින්නට නියමවූ කාලයට හතලිස්දිනට පැයකට ප්‍රථමයෙන් කරවිය යුතුයි.

පෙත්සන් සම්බන්ධ සාක්ෂි.

10. ඒ ඒ සාක්ෂිකාරයාගේ සාක්ෂිය සෙකුකාරා රිස්කුක විසින් ලියාගෙන සාක්ෂිකාරයාට කියවා දියයුතුයි. එවිට එහි වරදක් ඇතිබොහෝ එය හරිගස්සන්ට ඉල්ලාසිටින්නට පුළුවන. හරිගස්සීමක් නොකරනලදදේනම් ඒ සාක්ෂිය ලියාගත් හැටිටම නිවිය යුතුයි. පසුව සම් වෙනසක් නොකල යුතුයි.

රෝජනා සහ ප්‍රශ්න ගැන දැන්වීම.

11. සම් කිසි ප්‍රශ්නයක් අතරට හෝ රෝජනාවක් කරනට කැමති මන්ත්‍රීගණයෙන් මන්ත්‍රී සභාවේ අවසරය ඇතිබොහෝ මිස නැත්නම් ඒ රෝජනාව කරනට අදහස්කරගෙන ඇති දිනට පුර තුන්දවසකට ප්‍රථම ලියුමකින් සෙකුකාරා රිස්කුකට දැන්වීමක් කලයුතුයි.

දැන්වීමක් නොකර නලද ප්‍රශ්න හෙ රෝජනා.

12. සම් කාරණයක් ගැන වාදයක් කෙරෙනාහර පුළු දැන්වීමක් නැතුව රෝජනාවක් හෝ ප්‍රශ්නයක් කවර මන්ත්‍රීගණයකින් විසින් කලහැකිය.

ප්‍රශ්න රෝජනාදී සම්ප්‍රේෂණ විසියුතුයි.

13. කරනුලබන ඒ ඒ ප්‍රශ්නය හෝ ඒ ඒ රෝජනාව ඒ ඒ හරිගස්සීම එය කරන මන්ත්‍රීන් විසින් ලියා සෙකුකාරා රිස්කුකට අතට දියයුතුයි.

අනුමතකරනු නොලැබූ රෝජනා කාලානුකූල රෝජනා.

14. සම් ප්‍රශ්නයක් අසනකල ඒ ප්‍රශ්නය කෙරුම්කරදීමට ලබමන පමණට වඩා දුරට කාරණය ගෙනහැරදක්වීමක්වත් නකින දැන්වීමක්වත් මත ප්‍රකාශකිරීමක්වත් නොකටයුතුයි. ප්‍රශ්නය සම් බැඳුණු කාරණය ගැන වාදකරනට කිසි මන්ත්‍රීගණයට නොහැකිය.

15. රෝජනාවක් කරනටයෙදී ඒ රෝජනාව අනුමතකරනුලැබ ඒ ගැන කෙරෙන වාදය අවසානයේදී සම්බන්ධ අසනලද ප්‍රශ්නයගැන මන්ත්‍රීන්ගේ කැමැත්තකැමැත්ත සභාපතිගැන විසින් ගතයුතුයි.

රෝජනා අහක්කිරීම.

16. සම්බන්ධ රෝජනාවක් අනුමතකරනු නොලැබීමේ ඒ ගැන ඉන් දුර වාදයක්වත් ඒ ගැන ලේඛනෙහි සටහනක්වත් නොකොටයුතුයි.

වාද සම්බන්ධ විසියුතුයි.

17. කාලානුකූල නොවන ලියාගැනීම්, වැඩ සටහන් සඳහා සම්බන්ධ ආදි කාරකනුකූල පිළිබඳ රෝජනා අරමුණුකෙරීමක්වත් අනුමතකරීමක්වත් නැතුව සභා සම්මතයට පමුණුවනට සභාපති කැනට පුළුවන.

ඉස්සරින් කථාකිරීම.

18. රෝජනාවක් කල මන්ත්‍රීගණයකට මන්ත්‍රීසභාවේ අවසරය ඇතුව ඒ රෝජනාව අහක් කල හැකිය.

වාද සම්බන්ධ විසියුතුයි.

19. සියළු මන්ත්‍රීගණ කථාකරනකල සභාපතිගැනට ආමන්ත්‍රණය කල යුතුයි.

දෙපාර්තමේන්තු කිරීම.

20. මන්ත්‍රීන් දෙදෙනෙක් හෝ ඊට වැඩිගණයක් කථාකිරීමට එකවිට නැතිවී සිටියොත් පලමුවෙන් කථාකලයුතු අසවලාසිය සමෙන් ගැණ සභාපතිගැනට හැරෙද ඒ මන්ත්‍රීන්ට කථාකරනට සභාපතිගැන විසින් නියමකල යුතුයි.

කල්පිතය.

21. සම් කාරකයක් ගැන වාදකරනාහර කොසියම් මන්ත්‍රීගණයකටවත් සභාපතිගැනගේ අවසරය ඇතුව හෝ සම් කාරණයක් කෙරුම්කරදීම පිණිස හෝ කාරක සභාගතව සම් කාරණයක් ගැණ කථාකෙරෙන විට මිස එසේ නැතුව එකවරකට වැඩිය කථාකරනට අවසර නැත, නමුත් හරිගස්සීමක් නොව නිදහස්ව රෝජනාවක් කල මන්ත්‍රීගණයකට විරුධවදින්නට පිලිතුරු වසයෙන් කථාවක් කිරීමට ඉඩදිය යුතුයි.

හරිගස්සීම.

22. අසුතු අදහස්පිටියෙහි කියා දෙස පැවරීම සිද්ධිල මහත් නොහිත්මි හැටිට බැරගනු ලබනවා පමණක්නොව එබඳු නොහිත්මිමක්වූ නැත ඒ බව සටහන් ලේඛනයෙහි සටහන්කර තැබියයුතුයි මන්ත්‍රීසභාවේ වැඩිදෙනාට පෙත්සමයෙන් එසේ කල යුතුයි.

කැමැත්තකැමැත්ත ප්‍රකාශකිරීම.

23. සම්බන්ධ ප්‍රශ්නයක් ගැණ කෙරෙන වාදයක් කල්පිතයට රෝජනාවක් කවර මන්ත්‍රී ගණයක් විසින් කවරවිටක නමුත් කල හැකිය. ඒ රෝජනා අනුමතකරනු ලැබීමේ එකතෙහිම ඒ ගැණ මන්ත්‍රීන්ගේ කැමැත්තකැමැත්ත බැලියයුතුයි.

කැමැත්තකැමැත්ත ප්‍රකාශකිරීම.

24. සම් හරිගස්සීමක් ගැණ වාදකෙරේද ඒ හරිගස්සීම හරිගස්සනාලෙස රෝජනාවක් නොකල යුතුයි. නමුත් ඒ හරිගස්සීම නිදහස් රෝජනාවක්වූ කෙණෙහිම ඒ හරිගස්සීමට රෝජනාවක් ඊලඟට කල හැකිය. ඒ රෝජනාව අනුමත කරනුලැබීමේ ඒ ගැන මන්ත්‍රීන්ගේ කැමැත්තකැමැත්ත ගතයුතුයි.

විපක්ෂ ලියාගැනීම.

25. සම් ප්‍රශ්නයක් කල විට පැමිණ සිටින සියළු මන්ත්‍රීගණ ඔවුන් පත්වූ කාල සංඛ්‍යාවෙන් බැලියාගෙන් පටන්ගෙන ඊට නමනමන්ගේ කැමැත්තකැමැත්ත ප්‍රකාශකිරීමට බැඳීසිටින්නාහුය. සෙකුකාරා රිස්කුක විසින් එක එක කැමැත්තකැමැත්ත ලියාගත්පසු අසනලද ප්‍රශ්නයට කැමැත්තෝ මෙපමණ අකැමැත්තෝ මෙපමණයෙහි ප්‍රකාශකල යුතුයි.

විපක්ෂ ලියාගැනීම.

26. ගනනින් විකල්ප පක්ෂයෙහි කවර මන්ත්‍රීගණයකට නමුත් ඒ තෙමේ වැඩිදෙනාගේ කල්පනාවට විපක්ෂයෙහි අසවල් කාරක නිසායෙහි ලියා ඒ විපක්ෂ ලියවිල්ල සෙකුකාරා රිස්කුකට ඊලඟ සභා රැස්වීමේදී දෙන්නට අවසර තිබේ. සෙකුකාරා රිස්කුකට ඒ විපක්ෂ ලියවිල්ල අනුකූලව සි - එ කාරණයට විපක්ෂය හටගත් සභා රැස්වීමේ කාරණ සටහන්වූ ලේඛනයෙහි ලියාගැනිය යුතුයි.

(c) එහි මනුෂ්‍යවාසය පිහිස ඇති එක කාමරයක් දිගින් අඩි හයකටද පුළුලින් අඩි දෙකකුත්, අතලිස් කොටද අඩුකොටන සටන්පිරිසෙයින් එකදොරක්ද දිගින් අඩි තුනකටද පුළුලින් අඩි දෙකකටද අඩුකොටන සටන්පිරිසෙයින් එක ජනේලයක් හෙවත් කඩුළුවක්ද ඇතුළත් සූතුයි.

(d) ගෙය බිම කිසිතැනකින් පොළොවින් තෙත් අඩිගසට අඩුව පහත්කොටිය සූතුයි. නුමුත් ගෙට පාරට ආසන්නව ඉස්සරක බරදෙයක් ඇති සියළු තැන්හිම එබඳු ගෙයක බිම සාමාන්‍යයෙන් පාරේ බිම මට්ටමට ගටන්පිරිසෙයින් අඩිගසට උසවිය සූතුයි. නුමුත් ගෙය එහිවිහැර බලා ඉහත ගඟින් වැසි ප්‍රමාණයකට උසකරනට නිසමකරනට මෑ ක්‍රීස්තාලව ජනිතය තිබේ. ගෙයින් ගෙවල් හෝ පැල්ගෙවල් දෙපෙලක් නොහොත් දෙගොඩක් අතරේ සටන්පිරිසෙයින් අඩි දොළහක එලිවහන් ඉඩමක් ඇතිවිය සූතුයි.

(e) සියළු ගෙවල් හෝ පැල්ගෙවල් පාරපැත්තේ කාණුවලින් සටන්පිරිසෙයින් අඩි අටක් ඇත් විය සූතුයි.

මෝනකරණ බිහිවී පසුපසින් ගිනිගන්කා දුටුවලින් නොසැදිය සූතුයි.

2. නගරය ඇතුළත කිසි ගෙයක කාමර වෙන්කරණ නොහොත් බෙදන කිසි ඩික්නිකන් පැදුරු, කල්අතු, පොල්අතු, ගෝනිමුදු ආදියෙන් හෝ පහසුවෙන් ගිනිගන්කා දෙයකින් නොසැදිය සූතුයි.

ගෙවල්වල කාණු බෝක්කු ආදිය ගෙවල්නිමින් විසින් සැදවිය සූතුයි.

3. පැත්තකින් කපනුලබන නොහොත් සාදනුලබන කාණුවක් ඇති ගම් බිම්ගසට සාමාන්‍යයෙන් ගෙයක්වත් ඉඩපිටකටත්වත් අයිතිකාරයා විසින් හෝ එහි පදිංචිකාරයා විසින් සභාපතිවැන නරන නිසමානුකූලව එබඳු ගෙයකට හෝ ඉඩමකටමකට එබඳු විවිධකීන ගාළු රට්ටමට උළුමකට උපකූම ඒ කාණුවට උඩින් කිසියෙක් අඩි හතරකට අඩුකොටන ප්‍රමාණ වැසෙන හෝ සභාපති වැනගේ අවසරය නැතුව එබඳු කාණුවක අගභවය අඩි හතරකට වැඩිකොටන පැලමක්වත් බෝක්කු වක්වත් මඤ්චකයක්වත් එබඳු කාණුවක අග බැසගාමට බාධා නොවන හැටිට සම්පදනය කල සූතුයි. එබඳු පැලමක් බෝක්කුවක් හෝ මඤ්චකයක් හෝ සවිතවූ කාණුවක් සඵලක අයිති කාරයා හෝ පදිංචිකාරයා විසින් ගාළුලවත් ගල්වත් අල්ලුවා එබඳු පැලම හෝ බෝක්කුව හෝ මඤ්චකයට රට් ගවිනවූ කාණුවද සභාපතිවැනට ඒත්තුකනලෙස ගහපත්ලෙස රක්ෂාකරගත සූතුයි. ඉහතකී අන්දමට පිහිට ගෙයකට නොහොත් ඉඩමකට ඉහතකී අසුමේ පැලමක්වත් බෝක්කු වක්වත් මඤ්චකයක්වත් නැතුව එක්කෝ ඉහතකී අසුමට නොසාදනලද පැලමකින්වත් බෝක්කු වක්වත් මඤ්චකයක්වත් නැතුව එක්කෝ ඉහතකී අසුමට නොසාදනලද පැලමකින්වත් බෝක්කු වක්වත් මඤ්චකයක්වත් නැතුව එක්කෝ ඉහතකී අසුමට නොසාදනලද පැලමකින්වත් බෝක්කු වක්වත් මඤ්චකයක්වත් ඒ ගවිනවූ කාණුවක් ගහපත්වත් අසුමේ නබානෙ ගන්කාට්ට සඵලක අයිති කාරයාට නොහොත් පදිංචිකාරයාට එය ගහපත් අන්දමට පිළිගැනීම සූතුයි. එසේ දෙනලද දුන්විමෙහි කරනට නිසමකරනලද දේ ඒ දුන්විම ලැබී දහහතර දවසක් ඇතුළතදී ඔහු විසින් කරනට නොහොදනොත් ඒ දේ සහ පර්තනා විසින් කරවිය සූතුයි. රට් වෙත විසදීම සඵලක අයිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් ගෙවිය සූතුයි.

පුද්ගලික ක්‍රීම සට කාණු වාතාශ්‍රයට පැමිණවිය සූතුයි.

4. තමාගේ ගෙය ගවින් හෝ ලෙස පිටතින් ඇති පුද්ගලික ක්‍රීමට කාණුවක්වත්, ගේ කාණුවක්වත් අයිතිකාරයෙකුට එබඳු පුද්ගලිකයට කාණුවකට නොහොත් කාණුවකට හරිආකාර වාතය වැද්දවිමට උළුමකෙහි සභාපතිවැනට කල්පනාමනාකාර නැලසක් හෙවත් පරිපිට රට්ටමට සවිකරනට කිසි සභාපතිවැන විසින් ලියවිල්ලකින් දුනුමිදිය සූතුයි. වාතය වැද්දවිම පිණිසවූ එබඳු නැලසට හෙවත් පරිපිට සභාපතිවැන විසින් නිසමකරනලද මහකට නිසමකරනලද ප්‍රමාණයෙන් සාදා නිසම කරනලද උසට කැබිම සූතුයි. සඵලක දුන්විමෙහි කරනට මිනුකරන කාන්තයන් එහි නිසමවූ කාණුව ඇතුළත අයිතිකාරයා නොකරනලද්දේ නම් සභාපතිවැනද ඔහුගේ බලය ලැබූ ගම් ගම් මිලාදුන්ද කම්කරුවන්ද එකැනට වැද ලිවිනා කාන්ත කරවිය සූතුයි. රට් වෙත විසදීම එහි අයිතිකාරයා විසින් ගෙවිය සූතුයි. මේ උපව්‍යවස්ථාව සටනේවත් මෙම පරිච්ඡේද මට පිටම උප ව්‍යවස්ථාවල සටනේවත් ගෙවියසූතු විසදීම 1887 තේ නගරිකසභා ව්‍යවස්ථාවේ 281 වෙනි 282 වෙනි කාණුවල නිසමවූ ප්‍රකාරයට එම ව්‍යවස්ථාවෙහිම නිසමකරනලද විසදීම මුදලක්මෙන් බලා දුන අයකල සූතුයි.

අවන් ගොඩනැගිලි අයිතිකාරයන් එවා සාදා ඉවරවූ පසු.

5. 1887 ඒ 7 වෙනි සංඛ්‍යාවේ හෙවත් නෝමරයේ ව්‍යවස්ථාවේ 195 කාණුවකට කාණුවක්වත් ගම් කිසි ගට කාණුවකට නොහොත් කාණුවකට වැදෙන පිණිස වැසමක් ඇති කාණුවක් ඇදීම හෝ පෙප්පයක් ගෙවිල්ලට ඒ අග බැස්සවීමට උවමනා ගෙය නොහොත් ගොඩනැගිල්ලක් මහජන රට්ටමට පොදු සටකාණුවක් නොහොත් කාණුවක් අතරේ ඇති ඉඩමක් හෝ ඉඩම මැදින් ඒ කාණුව සාදීම හෝ ඒ පෙප්පෙ ගෙවිල්ලට කෙරෙන්නට මිනුකලෙහි සභාපතිවැන හෝ ඒ පිණිස ඔහුගෙන් ලියවිල්ලකින් බලලත් නගරිකමිලාදුනියෙක් සඵලක අන්තර් ඉඩමට නොහොත් එහි පදිංචි කාරයාට දුනුමිදි දෙදවසකට පසු, ඇතුළුව එකී කාණුව සැදීමේ හෝ පෙප්ප ලැමේ වැඩ ඉවර කල සූතුයි.

මනුෂ්‍යවාසයට නොහොඳනා ගොඩනැගිලි.

6. සභාපතිවැනගේ අවසර ඇතුව සාදන අවන් ගෙයක් අයිතිකාරයා එක්කො කාණුවක් කකුස්සක් නොහොත් වැසිකිලියක් සාදගන්ට සභාපතිවැනගෙන් අවසරගන්කා නැතැත්තා එක්කෝ සභාපතිවැන විසින් ව්‍යවස්ථාවාගීයෙන් තමන්ට පවර ඇති බලයට මේ කිසි කාණුවක් කකුස්සක් නොහොත් වැසිකිලියක් සාදනට වෙනසකරනට නොහොත් අවන්වැසියා කරනට නිසමකරනු ලැබූ තැනැත්තා නොහොත් තැනැත්තන් තමන් වැඩේ ඉවරවී 14 දවසක් ඇතුළත වැඩේ ඉවරවූ බව සභාපතිවැනට ලියා දුන්විය සූතුයි.

අසනීව පැල්ගෙවල් සහ මඩු.

7. (1) වාසස්ථානයක් නොට ඇත්නම් හෝ වාසස්ථානයක් කරනට අදහස්කර ඇත්නම් ගම් කිසි ගොඩනැගිලිලක් ගම් කාරණයන් නිසා මනුෂ්‍යවාසයට නොහොඳනේ සභාපතිවැනට පෙන්නියොත් ඒ ගොඩනැගිල්ල තවත්දුරට වාසස්ථානයකට ගෙන යීමේ තහනම්කරණ ලෙස නගරිකසභාමණ්ඩලානුකූල මහෙඤ්චාත්තැනගෙන් ඉල්ලනට නගරිකමිලාදුනියෙකුට සභාපති වැන විසින් සැලැස්විය සූතුයි. එක් මහෙඤ්චාත්තැනද කල්පනාමනා වගන්ට කල්පනාවෙන් විභාග කල පසු ඉහතය ආකාර තහනමක් හෝ සූතු ගම් කිසි තමන්ට හැඟෙන අන්‍ය ආකූවක් කල සූතුයි.

(2) එබඳු තහනමක් කල විට ඒ ගොඩනැගිල්ල මනුෂ්‍යවාසයට නුසුදුසුමට හේතුවූ දේ එක එකින් තමන් සිත්වූ අන්දමට පහකර තිබෙයි සභාපතිවැන විසින් ලියා සහතිකකරණතුරු එක්කෝ නගරිකමහෙඤ්චාත්තැන විසින් ලියවිල්ල තවත්දුරට විභාග කිරීමේ තහනම්කරණ ලෙස කාරයාවක් එහි පදිංචිකාරයාවක් ඒ ගොඩනැගිල්ල වාසස්ථානයකට නොගත සූතුයි. වාසස්ථාන නොට ගන්ට තවත් කොණකුටත් ඉඩ නොදියසූතුයි.

8. වාසස්ථානයකට හෝ ස්කූලයකට හෝ අන්කිසි කාරණාවක් පිණිස ගන්කාලද ගොඩ නැගිල්ලක් නොහොත් ගොඩනැගිලිපෙලක් සැඟහපමණ උසට සාදා නැති නිසාවන් අග බස්සවා හැරීමට නිසි මාසී නැති නිසාවක් කුණු ඒ ප්‍රදේශයෙන් අහක්කරනට නොහැකි නිසාවන් ඒ ගොඩ නැගිල්ල අන්‍ය පැල් ගෙවල් සහ මඩුද එකට රැස්කොට තිබෙන අන්දම නිසාවන් ඒ ගොඩනැගිල්ලෙහි වසනුයුත් එක්කෝ ඒ අසල වසනුයුත්ට රෝග හිමි පැමිණිය හැකිය කිසි හෝ ගම් කිසි කාරණයක් නිසා මගස්තරයෙන් සහිතයට එයින් අන්‍යත් වර්තැනිම කිසි සභාපතිවැනට කල්පනා මේනම් එබඳු පැල් ගෙයක් හෝ මඩුවක් කඩාදමන්ට නොහොත් වෙනස්කරනට නොහොත් ගහ

අගල් ආදිය සාදා ඇරතැබීමද කදන් ආදිය දැමීමද.

10. කමිහයා බාර සුප්පිත්වැන්නවනවාට නොහොත් සහාපතිකුන් විසින් ලියෝලේලුන් බලය දෙනලද ඒ තැනැත්තාට අගල්, කාණු, මහකාණු හෝ දියබස්නා මාභී සාදන්නද, ලද්ද්ගාන් වද, සුබපත්තු කරන්නද, ඇරලාගබනවද පමණක්නොව දැනට ඇත්තාවූ හෝ හදන්ව ඇරමුණු කොට ඇත්තාවූ ගම් පාරක් නොහොත් විවිධකට සාම ඇති ඉඩම් නොහොත් කිසිවලද ඒ මැදින් ගන්නාවූද පාරක් නොහොත් විවිධකට ආරක්ෂාකරගැනීමට, පවත්වාගැනීමට වඩා හොඳ භාවයකට පැමිණවීමට අවස්ථාවකදී කෙරීමට නොහොත් සෑදීමට හෝගාසයි තමන්ට හැකෙනාකාර කදන්, ලමා, පාලම්, කඩාපු ගල් සාදන්නට හෙලනවත් බලය තිබේ.

VI. පරිච්ඡේදය.

කඩ සහ ඒ සම්බන්ධ විධිවිධාන.

ප්‍රසිද්ධ මහකඩ.

1. දංගෙදර සහ දෙවරේ පලකරඇති කඩ පසිඬ මහකඩ හෙවත් මහජනයාට පොදුවූ කඩයයි මෙයින් ප්‍රකාශකරනට හේතු ඇත. මේ පරිච්ඡේදයේ උපවග්‍යවස්ථාවලින් ප්‍රසිද්ධ මහකඩාකුකුල උප වග්‍යවස්ථා ඉහතාණි ප්‍රසිද්ධ මහකඩවලටද, නිතමවූ කාරකසහාමේ සමීකත ඇතුළු සහාපතිකුන් විසින් ප්‍රසිද්ධ මහකඩයයි මින්මඟු ප්‍රකාශකරනට හේතූන් ගම් ගම් තැනවලටද වැටගේ.

වෙලදුම් කෙරෙන පැරවල්

2. සියළු ප්‍රසිද්ධ මහකඩවල වෙලදුම් පිණිස පෙරවරු 5.30 පටන් පස්වරු 9.30 දක්වා දිනපතා ඇරතැබිය යුතුයි.

බදු ගැන වෙන ආරවුල් තීරණය කර ගැනීම. බදු ලැයිස්තු.

3. 1887 නගරසභා වග්‍යවස්ථාවේ 227 වෙනි කාරණාවකට අනුව, ගම්කිසි ප්‍රසිද්ධ මහකඩයකින් වරින්වර ගෙවිය යුතු අගබදු සුගම ගාස්තු සියල්ලම හෝ එයින් ගම් කිසිවක් නිතමවූ කාල ප්‍රමාණයකට බදුදෙන්නට මන්ත්‍රීසභාවට පුළුවන.

එබදු බද්දක් සුගමක් නොහොත් ගාස්තුවක් ගැණ ආරවුලක් හටගත් විටක සහාපතිකුන් විසින් ඒ ආරවුල බේර ඒ ගැණ කලසතුකයි කෘතව ජෙන නයෝග කලසතුකය.

අවසරපත්‍රයක් නැතුව ප්‍රසිද්ධ මහකඩයක වෙලදුම් කල නොහැකිය.

4. මන්ත්‍රීසභාව නොහොත් මන්ත්‍රීසභාවේ බදුකාරයා විසින් වරින්වර එක් එක් ප්‍රසිද්ධ මහ කඩයක් ගෙවිය යුතු වෙලදුම්පත්‍රවල අගබදුද, රේන්ද බදුද, ගාස්තුද, ලැයිස්තුද එක එක මහකඩේ එල්ලා තබන්නට සැලැස්විය යුතුයි.

මාළු සහ මස් විකිණීමට නියමවූ ඒ ඒ තැන්වල මිස අත්‍යවශ්‍ය නොවිය යුතුයි.

5. මීට සම්බන්ධ ඇති "බී" ආකාරයේ ආදේශනාකරුවූ සෙකුකාරිස්කුන්ගේ අත්සන දරන අවසරපත්‍රයක් නැතුව නොහොත් ඒ අවසරපත්‍රයට අසමානව ගම්කිසි ප්‍රසිද්ධ මහකඩයක වාසිකක් නොහොත් වෙලදුම්පත් ඇතුළු සිවිල්වත් එහි වෙලදුම්කරන්නට කිසිවෙකුට බැරිය.

මස් මාළු ආදිය එල්ලවීම කඩයක නොවිය යුතුයි.

6. ප්‍රසිද්ධ මහකඩයක මස් විකිණීමට නියමවූ වෙන්කරනලද කොසියම් වෙලදුම්පත්වත් මස් හැර අන් කිසි දෙයක්වත් බඩුවක්වත් එක්කෝ මාළු විකිණීමට නියමවූ වෙන්කරනලද කොසියම් වෙලදුම්පත් මාළු හැර අන්කිසි බඩුවක්වත් දෙයක්වත් තබාගන්නටවත් ඒකුත්තටවත් කිසිවෙකුට බැරිය.

සිංහ මස් සතුන් මරන මඩුවෙන් පැමිණිය යුතුයි.

7. කෙ සියම් එල්ලවීම කඩයක කිසියම් මසක්වත් අදාත් මාළුවන්, එනුමාළුවන් කරවලවත්, පිස පු ආහාරයක්වත් දරන්න තබාගන්නටවත් ඒකිනිමට එලියෙ තබන්නටවත් ඒකුණත්වත් කිසිවෙකුට බැරිය.

නොනිසි අසුමට විකිණීමට තබා තිබෙන මස් ආදිය අල්ලනට නගරීය පරීක්ෂකවරුන්ට පුළුවන.

8. සතුන් මැරීමට නාගරීය මන්ත්‍රීසභාව විසින් සාදවා ඇති මඩුවක නොමැරූ කිසි සත්වකු හෝ මලකද මස්කොට්ටි හෝ එහි කොස්ගම් මස් වෙලදුම්පත්වත් ගෙනෙන්නටවත් එහි විකුණන්නටවත්, විකිණීම පිණිස තබාගෙන ඉන්නටවත් නොහැකි මෙයෙකුටවත් බැරිය.

එල්ලවීම ගෙවී ඇති විකිණීමට ඉඩම සහ.

9. මන්ත්‍රීසභාව විසින් සම්පාදනයකරනවා ඇති ප්‍රසිද්ධ මහකඩයක මිස නගරය ඇතුළත අන් කිසි තැනකවත් විවිධකවත් වගේම අවසරපත්‍රයක් නැතුව නොහොත් ඒ අවසරපත්‍රය නිතමවලට විරුධව අසු මකා හරක්වස්වත් එළවළු මස්වත් වෙන වෙනම මසන්නට මස්වත් වෙන වෙනම මසන්නට හෝ විකිණීම පිණිස තබාගෙන ඉන්නට හෝ විකිණීම පිණිස ගෙනඇවදින්නට කිසිවෙකුට බැරිය.

ඉඩමක් කාවමත් කොටුවල නොහැකිය.

10. ඉහතාණි උපවග්‍යවස්ථාවට විරුධව විකිණීමට තබාගන්නාවූ හෝ ගෙනඇවදින්නාවූ හරක්වස්වත්, එළවළු මස්වත් වෙනාකාර මසන්නට මාළුවන් අල්ලා ඒගැණ සහාපතිකුන්වත් මෙසේනුත්තැගවත් අණදෙන හැටියට ක්‍රියාකරණ පිණිස නාගරීයකරුන්ටවත් විරුධව නාගරීය ඉන්ස්පැක්ටර්වෙකුණක් නොහොත් පොලීසි මූලාදායියක් විසින් ගෙනගිය යුතුයි.

අවසරපත්‍රයක් කවත් කෙරෙහිද දෙන්නට බැරිය.

11. මන්ත්‍රීසභාව විසින් වරින්වර නිතමවන්නට හේතූන් දිනපතා කඩකුලීන් ගෙවනවූත් විසින් එල්ලවීම, ගොඳ, වෙනත් බඩු ඒකුණන් පිණිස අතින් අත් හැක්ද පලලියා අඩු හතරක්ද එක්කෝ හතරක් අඩු 24කට අඩුනොවන අත්පුමාණ මහතැනි ඉඩම් සාමයක් හරියාකාර සාධය ලකුණුකොට සෑම මහකඩවලම වෙනකර තැබිය යුතුය. මේ පරිච්ඡේදයේ පස්වෙනි උපවග්‍යවස්ථාවෙහි මහකුර නියමය අවසරපත්‍ර නැතුව එබදු කිසි ඉඩමක ගෙලදුම්කරන්නට කිසිවෙකුට බැරිය.

අවසරලත් තැනැත්තාට මිස වෙන කෙරෙහිද විකිණීම කරන්නට බැරිය.

12. එබදු ඉඩමක් හෝ ඉන් කොටසක් නොවූකරන්නටවත් එහි පැලැල්ලක් කීටවත්වත් ගමන් සවිකරන්නට අවිශ්‍යවන වඩා උස් ආසනයක්වත් ගොඩ නැගීමක්වත් එහි කරගන්නටවත් කිසිවෙකුට නුපුළුවන. කඩග වසන්නට නියමවූ වෙලාවට පසු කිසියම් බඩුවක් එබදු කිසි ඉඩ මක කීසිකෙරෙහි විසින් තබාගෙන යුතුය.

වෙලදුම්පත් විකිණීම කලහැක්කේ අවසරපත්‍රය ලත් අයට සහ ඔහුගේ කලමනාකරණන් හැටියට ලියා සටහන්ව ඇති අයවන්ට පමණි.

13. ගම් ප්‍රසිද්ධ මහකඩයන් ඇතුළත ගම් ඉඩමකට නොහොත් වෙලදුම්පතට අවසරපත්‍රයක් ගෙවනුට දෙනලද ඒ තැනැත්තා විසින් ඒ අවසරපත්‍රය කොසියම් කාරණයක් නිසාවත් අත්කෙරෙන කුට ලියාදීමෙන් ඒ ඉඩමේ නොහොත් වෙලදුම්පලේ බද්ද මිළපත්ගෙන් හෝ ඉන් කොටසක් බද්දීම වත් අපුළුවන. ලියවාගන්නාය නියමගත සහාපතිකුන්ගේ අවසරයක් නැතුව නොනිසියම් කෙරෙහි කුවත් කිසියම් ඉඩමක් නොහොත් වෙලදුම්පත්වත් ඉන් කොටසක්වත් පාවිච්චිකරන්නටවත් අන් අඩංගුකරගන්නටවත් එහි වැද සිටින්නට බැරිය.

14. අවසරපත්‍රයක් දරන කෙරෙහි හෝ අවසරලත් අය වෙනුවෙන් වෙලදුම් කෙරීමට බලය ඇත්තෙකැයි කියා ඒ අවසරපත්‍රයෙහි නම් සඳහන්වූ කෙරෙහිද මිස අන් කිසිවෙකුට ප්‍රසිද්ධ මහකඩයන් ඇතුළත කොසියම් ඉඩමක් නොහොත් වෙලදුම්පත් අත්අඩංගුකරගන්නටවත් එහි ගම් බඩුවක් විකුණන්නටවත් බැරිය.

15. ප්‍රසිද්ධ මහකඩයන් ඇතුළත අවසරපත්‍රයක් පිට ගම් ඉඩමක් නොහොත් වෙලදුම්පත් ලබාගත් කවරකෙරෙහි විසිනුදු, මීට ඉහත උපවග්‍යවස්ථාවෙහි සඳහන්වූ ප්‍රකාර අවසරපත්‍රයකට බලයදී ඇති දෙයකෙකුට මිස අන් කිසිවෙකුට මොනමේ කැරැණක් පිටවත් එහි ඉඩම නොහොත් වෙලදුම්පල නොහොත් ඉන් කොටසක් පාවිච්චිකරන්නටවත් අන්අඩංගුකරගන්නටවත් එහි ගම් කිසි බඩුවක් බෝගයක් හෝ කොසිප්‍රකාර දෙයක් විකුණන්නටවත් විකිණීම පිණිස තබාගන්නටවත් අවසර මිස ඉඩමකොසියම් යුතුයි.

ප්‍රසිද්ධ මහකඩයක් ඇතුළත ඉඩමක් නොහොත් වෙලදපලක් අවසරපත්‍රයක් පිට ලැබුවත් කිසි කෙණක් විසින් හෝ භාරකරුට හෝ වෙන බරපතල අපරාධයකට වරදකාරයා කිසිවෙක් නමාගේ වැඩකාරයා හැටියටත් කළමනාකාරයා හැටියටත් කිසි ප්‍රසිද්ධ මහකඩයෙක්හි පත්කර නොගත යුතුයි.

16. මේ පරිච්ඡේදයේ 9 වෙනි 10 වෙනි උපවිධිවලට අනුකූලව දෙනලද සියළු අවසරපත්‍ර මාස 12ක් අතරින් එකක් ලැබූ ඉඩමක් නොහොත් වෙලදපලක් අහසව සහ වට කඩ භාරකාර මූලාදානයට දියයුතුයි.

17. එක්තර මාස වර්ෂයක් මහජනයා විසින් පාවිච්චිකරීම නොහොත් අනුභවකරීම අත්කරගත් මහකඩයකට හෝ ප්‍රදේශයකට ප්‍රවේශයක් ලබාදීමට නොහොත් අනුභවකරීම අත්කරගත් සහිතයෙකු පෙනීගෙන සම් වටක සුදුසුකම් සහායකයකට පෙන් සහ කාලප්‍රමාණයක් ඇතුළත එබඳු මාස 12ක් වන තෙක් නොව ඇතුළත කිසි මහකඩයක නොහොත් අත්කිසි කැන කවත් විකිණීමේදී බරපතල වා තහනම කොට එසේ බරපතල දඬුවම් පසු එක මාස එළවළු අල්ලා මන්ත්‍රසභාව කිසිදු අයුතුකමකට නොපත්වන පරිදි සලකා බැලිය යුතුයි.

18. කොසිසම් කෙණක් මුත් කිසි ප්‍රසිද්ධ මහකඩයක් ඇතුළත නොහොත් උඩට හෝ ඒ සම්බන්ධ ඉඩමකට කිසි සේ කුණුවත් ඇටවත්, සතුන්ගේ හමුවත් අහසදැන දෙසත්වත්, මේ අදී අත්කිසි දෙසත්වත් නොදැමිය යුතුයි.

19. ප්‍රසිද්ධ කඩයක වෙලදපලක් අවසරපත්‍රයක් පිට ලත් එක් එක් කඩයා දවසට කඩයකට මාස 12ක් වෙලදපලද ඒ ඉස්සරහ ඇති හිස ඉඩමද සුබපත්‍ර කොට නඩාගත යුතුයි.

20. ප්‍රසිද්ධ මහකඩයක අවසරපත්‍රයක් පිට වෙලදපලක් නොහොත් ඉඩමක් බදුගත් කොසි කෙණක් විසින්වත් ඔහු බදු ගත් වෙලදපලේ නොහොත් ඉඩමේ මාස 12ක් පිටවූ සම් බිමක් පාවිච්චිකරීමට නොහොත් අත්අඩංගුකර ගත් එක්කෝ නමා වෙනුවෙන් කළමනාකරන්නෙකුට පාවිච්චිකරීමට නොහොත් අත්අඩංගුකර ගත් අවසරයක් හෝ ඉඩමක් බැරීම. එකී අවසරපත්‍රය ලත් තැනැත්තාගේ වැඩකාරයාටද පාවිච්චිකරීමට නොහොත් අත්අඩංගුකරගත නොයුතුයි.

21. මින්පසු මෙහි නිශ්චයකරන ප්‍රකාරයට මිස එසේ නැතුව නගරමන්ත්‍රීසභාව විසින් සතුන් මැරීම පිණිස සාදවා ඇති මිලිමාලා නොමැරූ කිසි සතෙකුගේ ළෙකදක් නොහොත් ඉන් කොටසක් ප්‍රසිද්ධ මහකඩයකට හෝ ප්‍රදේශයකට කඩයකට හෝ මේ පරිච්ඡේදයේ නවවන වන උපලේඛනයෙහි නිශ්චය පරිදි විශේෂ අවසරලත් තැනකට ගොනක් වන ප්‍රසිද්ධ මහකඩයකට හෝ ප්‍රදේශයකට කඩයකට හෝ එකී ප්‍රකාර විශේෂ අවසරලත් තැනක විකුණන්නටත් විකිණීම පිණිස කඩ කඩක්වත් බැරීම. මේ උපවිධිවලට නිශ්චය නිශ්චය මේ විෂයට මිදවීම වතුරෙහි ද ගෙන මස් වලට හෝ දඩුවම්වලට හෝ මාළුවලට නොවැටෙනෙහි.

22. කොසිසම් අවසරලත් සතුන් මරන්නෙකුටවත් ඔහුගේ කළමනාකාරයාටවත් මොනසම් කාරණයක් නිසාවත් නගර මන්ත්‍රීසභාව ඇතුළත විකිණීමට කඩා ඇති කිසි මස්ක් නොහොත් මිලි කුණක් මත්තෙහිදී, පත්තෙක් පැත්තටද පොල්තලේ හෝ වෙන තෙලක් හෝ වෙන ද්‍රව්‍යයක් හැමවත් ගාලා ඉල්ලීමක් නොකටයුතුයි.

23. ප්‍රසිද්ධ මහකඩයක වෙලදපලක් ඇතුළු සිටින නොහොත් අත්අඩංගුකරගෙන සිටින කෙණක් හෝ මේ පරිච්ඡේදයේ 9 වෙනි උපවිධිවලට අනුකූලව විශේෂ අවසරපත්‍රයක් ලත් කෙණක් පිටපිට දෙදවසක් මහජනයාට බිඬි විකිණීම හිඳවන කාර්යලෙස නොකර සිටියොත් එක්කෝ කරණට බැරීම කිසිදෙනෙකු විසින් ඔහුට දී ඇති අවසරපත්‍රය විකල්පකට නවත්වන්නටත් අවසරයකරන්නටත් මන්ත්‍රීසභාවට පුළුවන.

24. දඩුවමක් ගොස් ප්‍රසිද්ධ මහකඩයක නොහොත් කඩයක ඉඩම කඩම ඇතුළත සම්භවෙන්ව ගෙනෙදි සිටින සතුන් සහායකයකු විසින් එබඳු සතුන් අල්ලන්නට බලයදී ඇති කෙණක් විසින් අල්ලාගන්නටද, අල්ලා ගතපැරණි ඇතුළත සම් කෙණක් ඇතිව අසිතිකම කිසි ඉල්ලාසිටියොත්, ඒ සතුන් එක එකට ගො 25 බැගින් ගෙනවිට අසිතිකාරයාට ලත් දියයුතුයි. එකී කාලය ඇතුළත කිසි කෙණක් අසිතිකම කිසි ඉල්ලා නොසිටියොත් ලත් නාගරික භූමිපදේශයෙහි නවත්වාගත යුතුයි. අල්ලා 12 පැයක් ඇතුළත කිසිවෙක් ඇතිව අසිතිකම කිසි නොසිටියොත් ඒ සත්තු විකුණ ලැබීම මුදලින් රුපියලකට වැඩිනොවෙන ගතනක් ගාස්තුව වසයෙන් ගත් මන්ත්‍රීසභාවට පුළුවන. මතත් වඩා මුදලක් තිබුණොත් ඒ මුදල අසිතිකාරයාට දියයුතුයි.

25. පහත දක්වන්නාවූ ක්‍රියා කොසිසම් කෙණක් විසින් දෙන කටයුතුයි :-

(a) ප්‍රසිද්ධ මහකඩයක වෙලදපලක් නොහොත් ඉඩමක් අවසරපත්‍රයක් නොහොත් සිටිවුවක් පිට ලත් කෙණක් විසින් එක්කෝ එබඳු කෙණකුගේ වැඩකාරයෙක් නොහොත් කළමනාකාරයෙක් විසින් එබඳු කඩයකට පැමිණෙන්නාවූත් නිකරුණේ කරදර සහිත අප්‍රසන්නාවකට නොහොත් ප්‍රමාදයට පැමිණවීමද.

(b) ප්‍රසිද්ධ මහකඩයක කිසිදෙයක් පිසීමද.

(c) ප්‍රසිද්ධ මහකඩයක භාරකාරයාට කෙණක් විසින් හෝ ප්‍රසිද්ධ මහකඩයක බදුකාරයෙක්ව කෙණක් විසින් හෝ ඔහු සටනට වැඩට පත්වූ ඔහුගේ සම් කිසි වැඩකාරයෙක් විසින් හෝ ගන්ට නිශ්චය ඇති ගණයට වැඩි බදු මුදලක් නොහොත් සුගම් මුදලක් නොහොත් කඩකුලියක් ඉල්ලීම හෝ ලබාගැනීමද, එක්කෝ සමකී සුභාසම කරණවාර කිසිදෙනෙකු හෝ තමන්ට දී ඇති නොහොත් නමන් පිට පමුණුවා ඇති බලයක් පවත්වනවිට කිසි කිසිකෙණක් නිකරුණේ හිරිහැර සහිත අප්‍රසන්නාවකට පැමිණවීමද.

(d) ප්‍රසිද්ධ මහකඩයක නොහොත් ඊට අසිති ඉඩමකට අයුතු ලෙස හැසිරීම හෝ අනදර සහිත සම් කිසිවක් කෙරීමද.

(e) කඩ අරන්ට පිංතට මේ උපවිධිවලට අනුකූලව ඇති මේලාවලට පවත්වන පසුවුවත්, එක්කෝ මිනුකරණ අවසර පත්‍රය නොගෙන එක්කෝ අවසර පත්‍රයෙහි නිශ්චයට පරිබව එක්කෝ අවසර පත්‍රයේ කාලය ඉකුත්වූ පසු වෙලදපලට පාවිච්චිකරීමටත් හිඳගැනීමටත් අත් කිසි දෙයකටවත් ගෙනසිටීමද.

(f) ප්‍රසිද්ධ මහකඩයක ගෙනැවිටිලිව සම් කොට්ඨාසයකට වෙලදපලවල්වත්, පහත්වත් කඩය ඇතුළත හෝ අවට ඇති මන්ත්‍රීසභාව සන්නය කොසිසම් වස්තුවක්වත් අන්තර්ගත පැමිණ වීම හෝ සම් අන්තර්ගත අරුප - කර්මද එක්කෝ එබඳු ප්‍රසිද්ධ මහකඩවලට ප්‍රමාදයකට පිණිස සම්පාදනය කරණලද වතුර සම් අන්තර්ගත අප්‍රසන්නකරීම හෝ දූෂණකරීමද.

(g) සම් පිළිකුල්ලු නොහොත් බෝ වෙන්වනවා නොහොත් පැහැර ගන්නාවූ රෝගයකින් පෙළුණ කෙණක් සම් කිසි ප්‍රසිද්ධ මහකඩයක නොහොත් ප්‍රදේශයක කඩයක වෙලදපලකටත් ඉඩමකටත් වැඩිකඩක් ලැබුණෙහි සිටීම එක්කෝ එබඳු කඩයක හෝ නාගරික මණ්ඩලයක

හොරකමකට වරදකාරයාට කෙණක් මහකඩයක වැඩට නොගතයුතුයි. අවසරපත්‍ර දෙවනු දියයුතුයි.

වසංගත රෝගයක් පවතින කාලය එක්කර මාළුවලී අන්තර්ගත ආදියද විකිණීම තහනම.

කුණු විසිතිරීම.

වෙලදපලවල් දවසට කඩ පිසීම සුභාසි.

මාස 12ක් පිටවූ බිම අත්අඩංගුකර ගැණීම.

නගර මන්ත්‍රීසභාව මුද්‍රා නොමැරූ සතෙකුගේ මස් කඩයකට ගෙනැ නොහැකි.

හරක් මරන විසින් මස්වල නොමැරූ ඉල්ලීම නොකටයුතුයි.

වෙලදපලවල් මහජනයාට වැඩි පිණිස ඇරැහීම සුභාසි.

කුණුල් අදී සතුන් ඇල්ලීම.

පහත මිලු සමහර ක්‍රියා.

සම් කෙණකුට හිරිහැර කෙරීම නොහොත් ප්‍රමාද කෙරීම.

මහකඩයක ආහාර ඉළීම.

නිශ්චය ගණයට වඩා මිල ඉල්ලා සිටීම නොහොත් අත්කර ගැණීම.

අයුතු අන්තර්ගත හැසිරීම.

නිශ්චය ප්‍රමාද වට ඉස්සරහ හෝ පස්සේ කඩ ඇරීම පිණිස.

මහකඩයකට ඇතුළත කෙරීම හා වතුර දූෂණකරීම.

වසංගත රෝගයකින් පීඩිතවූ කෙණක් මහකඩ

සක වෙළෙඳපලක නොහොත් ඉඩම් කඩවන නොගැට සිය සුදාසි.

අයුත්තේ හැසි රේන්තන් කවෙත් නෙරපින සුදාසි.

අවසර පත්‍රවලට ගෙවන ගාස්තුව.

මනුෂ්‍යයන්ට හෝජන පිණිස මරන්ට අදහස්කර ඇති සතුන් මහජන භාට පොදේන්ට තැබිය යුතුයි.

සන්පාර්ෂකකාරක විසින් පරික්ෂාකොට බලා ආකාරයට නොයයි සත්තු ප්‍රතික්ෂෙප කර යුතුයි.

ඒත්තුගන්නාලද සතුන් මරන්ට අවසරපත්‍ර දිය යුතුයි.

අවසරපත්‍ර වලාග දෙදවසක් පමණය. අහස්නොකරණලද සතුන් විකිණීම.

අවසරපත්‍රයක් නැතුව සතුන් සතීනව සතුන් මරණ මඩුවක සම්බවන කෙනෙක් අසර්වකාරයෙක.

ලෙඩවු බව පෙන්නිය සතෙක් නොමැරිය යුතුයි.

ලෙඩ සහිත මස්වලට කළයුතු කැපී.

නගර මායිමෙන් පිට මරන සතුන්ගේ මස් අවසර නැතුව නගරයට ගෙනෙන්ට බැරිය.

ඒ මස් විභාග පරික්ෂාකර බලන කෙනෙක් නගරය ඇතුලත විකුණන්ට බැරිය.

ඇතුලත කිසි විවිධ කිසිසම් දෙයක් විකිණීමට නොගෙන සිටීම හෝ ගෙණ ඇවිදීමය. එබඳු රෝගයකින් පෙළුන කොසියම් කෙනෙක්වත් කවර ප්‍රසිද්ධ මහකඩසකවත් පුද්ගලික කඩසක වත් කිසියම් වැඩකට ගැන්වද යන මේවාය.

26. මහකඩස භාරකාරවු මුද්‍රාදැනියාට නොහොත් සභාපතිනැතගෙන් බලය ලැබූ කෙනෙක් කුට කඩ ප්‍රාදශයෙන් එහි බිම මත්ව සිටින්නාවූ හිතදිනා සිටින්නාවූ නිකරුණේ නතරව සිටින්නාවූ පරකට ගැසිරන්නාවූ නොහොත් පියසුටු කෙනෙක් පත්තාදමන්ට පුළුවන. එබඳු කෙනෙක් බදුකාරයෙක් නොහොත් බදුකාරයෙකුගේ වැඩකාරයෙක් විනම් ඔහුට නවන් දුරට කඩස ඇතුලත කිසි වෙළෙඳමත්වත් වැඩකවත් කරනට නොහොත් එහි යම් වෙළෙඳපලක් හෝ සාප්පුවක් ඇතුළු සිටින්නට සභාපතිනැතගේ කැමැත්තට යටත්කර ඉඩනොදෙන්නට පුළුවන. අඩන්තේට්ටමට වරද කාරවූ විකුණුම්කාරයෙක් ඒ කවෙත් පත්තාදමන්ටද නවන්දුරට එහි වෙළෙඳමත් නොහොත් වැඩක කරන්නටවත් ඒකවේ වෙළෙඳපලක් නොහොත් සැප්පුවක් ඇතුළු සිටින්නටවත් ඉඩනොදෙන්නට පුළුවන.

පුද්ගලික කඩ.

27. වස 1887තේ 7 වෙනි ව්‍යවස්ථාවේ 233තේ කාණ්ඩානුකූලව නිකුත්කරණලද එක එක අවසර පත්‍රයට තුන්මසකට හෝ 50ක ගාස්තු මුදලක් සභාපතිනැත විසින් අයකලයුතුය. ඒ ගාස්තුව පලමුවෙන් ගෙවුවොත් මිස නැතහොත් අවසර පත්‍රය නිකුත්කරණ නොලැබේ.

VII. පරිවේෂ්ඨය.

සතුන් මරණ මඩු.

1. මීරපසු මේ පරිවේෂ්ඨේ 9, 10, 11, 20 වෙනි උපව්‍යවස්ථාවල නියමවූ සතුන් හැර නාගරික සභාමණ්ඩලය ඇතුලත මනුෂ්‍ය හෝජනය පිණිස මරන්ට අදහස්කෙරෙන අන් සියළු සතුන්ම පෙරවරු 7ත් පස්වරු 9ත් අතරතුරේ යම් වෙලාවකදී ඒ පිණිස සාදවා ඇති මඩුවට ගෙනෙදිත් සභා මරණ වෙලාවට පලමුවෙන් 24 පැයකට අඩු නොවන කාලයක් මහජනයාට පෙනෙන පිණිස එහි තවත්වා තැබිය යුතුයි.

2. එසේ ගෙනැවිද ඇති සත්තු සන්පාර්ෂකකාරක විසින් හෝ සභාපතිනැත විසින් ඒ පිණිස ලියවිල්ලකින් පත්කරණු ලැබූ අන් කෙනෙක් විසින් බලා පරික්ෂාකොට උන් අතරෙන් ගනින්නට ගැනෙදුන් හා බැරවීමද යුතුය වෙනත් මනුෂ්‍ය ආහාර පිණිස මරන්ට යම් කිසි කාරණයක් නිසා නොහොඹනෙයයි තමන්ට පෙනෙන සතුන්ද ප්‍රතික්ෂෙප කළ යුතුයි. එසේ ප්‍රතික්ෂෙපකරණු ලැබූ සභා උා අයිතිකාරයා විසින් එතනින් වහාම ගෙනෙයිය යුතුයි.

3. සන්පාර්ෂකකාරක විසින් හෝ බලයලත් අන්කෙනෙක් විසින් හෝ මනුෂ්‍යහර පිණිස මරන්ට ගොදුරු ඒත්තුගන්නාලද සතුන් ඉහතකී වූවෙහි මේ පරිවේෂ්ඨ පලමුවෙන් උප ව්‍යවස්ථාවෙහි නියමවූ විෂභතර පැය ඉකුත්වෙනතෙක් නවන්වගෙන ඒ කලය ඉකුත්වූ පසු ඒ ඒත්තුගන්නාලද සතුන් මරන්ට මීට සම්බන්ධයට ඇති "සී" අකුරින් දරණ ආදායමානුරූපවූ අවසරපත්‍රයක් ඊට ගෙවන මේ උපව්‍යවස්ථාවල නියමව ගාස්තුව ගෙවීමට සන්පාර්ෂකකාරක විසින් හෝ ඒ පිණිස බලයලත් අන් කෙනෙක් විසින් දිය යුතුයි. එබඳු සතුන් නාගරික සතුන් මරණ මඩුවක සභාපතිනැත වරින්වර නියමකරන පැවැත්ම මැරිය යුතුයි.

4. එසේ මරන්ට දෙනලද අවසරපත්‍ර වලාග නිකුත්කළ දින පටන් දෙදවසක් පමණය.

5. මේ පරිවේෂ්ඨේ දෙවෙනි උපව්‍යවස්ථානුකූලව ප්‍රතික්ෂෙප කරනලද යම් සතෙක් නිසි කාලයක් ඇතුලත අහස්නොකරණලත් එක්කෝ වරින්වර අවසර දෙනලද සතෙක් නොමැරුවොත් එක්කෝ ඒ ගැන මේ උපව්‍යවස්ථානුකූලව ගෙවිය යුතු ගාස්තුවක් නොගෙවුවොත් සභාපතිනැත විසින් ඒ සභා අභියෝගලා දැනුම් දෙදවසකට පසු වෙන්දේසියේ විකුණ ලැබෙන මුදලින් නොගෙවනලද ගාස්තුවද විකිණීමටවූ නිසි විශ්වමද අනුකරගෙන ඉතිරි මුදල සභා අයිතිකාරයාට ඉල්ලාගිය විට ගෙවිය යුතුය.

6. මේ පරිවේෂ්ඨේ තුන්වෙනි උපව්‍යවස්ථානුකූලව අවසරපත්‍රයක් යම් සතෙක් ගැණ නොගන්නාලද එබඳු සතෙක් කිසිකෙනෙකුට සතුන් මරණ මඩුවට නොගෙන ඉඩවීමට ගෙනෙන්නට එක්කෝ සතුන් මරණ මඩුවෙහි ඉඩවීමට අවසර දීමට බැරිය. එබඳු සියළුම නගර ඉන්ස්පැක්ටර් කෙනෙක් විසින් හෝ සභාපතිනැතගෙන් බලයලත් අන්කෙනෙක් විසින් අල්ලා තවත්වාගත යුතුය. උන් ලෙඩවෙළුම් සතුන්නම් මරදීම යුතුය.

7. යම් සතෙක් ඉහතකී අන්දමට ඒත්තුගනු ලැබූ මරන්ට පලමුවෙන් උා ලෙඩවූ එක්කෝ මනුෂ්‍යයන්ට ආහර පිණිස වරින්වර නොසැලකන්නාවූ සතෙක් බව දැනගන්ට ලැබුවොත් උා මනුෂ්‍ය ආහර පිණිස මරන්ට අවසර නොදී හැරින්වි සන්පාර්ෂකකාරකට නොහොත් ඒ පිණිස සභාපති නැතගෙන් බලයලත් අන්කෙනෙකුට පුළුවන.

8. ඉහතකී අන්දමට ඒත්තුගනු ලැබූ සතෙක් මැරුවාට පසු උගේ මළකුණ ලෙඩසහිතවූ හෝ මනුෂ්‍යහරයාට නොගෙන බවට පෙන්වියොත් සන්පාර්ෂකකාරක හෝ ඒ පිණිස සභාපති නැතගෙන් බලයලත් අන්කෙනෙක් ඒ මස් එවලේම එකැනම භාසනිකරන්නටවත් මනුෂ්‍යහර පිණිස විකිණීමට තැබීම වලක්වන්ට ගෝග්‍රාවූ විධාන ඊට කරන්නටවත් සැලැස්විය යුතුයි. ඒ මස් මනුෂ්‍යයන්ට ආහරයට නොහොඹන නොහොඹන කිසියම් කිසියම් සිටියොත් සන්පාර්ෂකකාරක සභා පතිනැත වෙත නොහොත් සභාපතිනැත නොමැත්තේනම් සෙකුකාරිස්තැන වෙත වහාම පැමිණ ඔහු සමග සතුන් මරණ මඩුවට ගොස් ඒ මස් පරික්ෂාකොට සභාපතිනැත (නොහොත් ඔහු නොමැත්තේනම් සෙකුකාරිස්තැන) ඒ මස් මනුෂ්‍යහරයාට නොහොඹන කිසි කිසියම් කිසියම් සන්පාර්ෂකකාරක විසින් නාස්තියල හෝ මේ උපව්‍යවස්ථාවෙහි ඉහතකී විධිට ඊට කළයුතුය. මේ කාරනාව ගැණ සභාපතිනැතගේ කීන්දුට සමාජිකයා වේ.

9. නාගරික සතුන් මරණ මඩුවක යොමරණලද කොසියම් හරනකුණෙන්වත්, බැටවෙඩු කුණෙන්වත්, එවෙනිකුණෙන්වත් මස් සභාපතිනැතගෙන් විශේෂ අවසරපත්‍රයක් නොගෙන නාගරිකසභා මණ්ඩලය ඇතුලතට නොගෙනට බැරිය. කුමක් මේවිට දියෙහි ලා පිටරටවලින් මෙරටට ගෙනෙන මස්වලට මේ උපව්‍යවස්ථාව වැදගත්තේ නැත.

10. එබඳු විශේෂ අවසරයක්පිට ගෙනෙන්නලද කිසියම් මසක් සභාපතිනැත විසින් ඒ පිණිස පත්කරනලද මුද්‍රාදැනියා විසින් සතුන් මරණ මඩුවේදී පලමුවෙන් පරික්ෂාකොට මනුෂ්‍යහරයාට විකිණිය යුතුය. මිස නැතහොත් නාගරිකසභා මණ්ඩලය ඇතුලත විකිණීමෙන් විකිණීමට තැබීමෙන් කිසියම් කෙනෙක් විසින් නොකරනුයි. එබඳු එක එක පරික්ෂාවට ගාස්තු වසයෙන් එසේ පරික්ෂාකරණලද මස් එක එක රහතලට හෝ 4 බැගින් අහසානට මත්සුන්ගැටට පුළුවන. ඒ ගාස්තු මුදල ගෙවීමට ඒ මස් පරික්ෂාකළ බව කියා ඒවා විකිණීමට අවසරදුන් බවට සහතිකපත්‍රයක් එහි මුද්‍රාදැනියා විසින් දිය යුතුයි.

11. නාගරික සතුන් මරණ මඩුවක මරණලද එක්කෝ මින් ඉහත උපව්‍යවසානානුකූලව පරික්‍ෂාකරණලද කොසිසම් මසත්වන් මැරීම නොහොත් පරික්‍ෂාකරණ ම සහතිකකර ඇති මට සමිඛක උණපුරණෙහි "ඊ" අක්‍ෂරයේ ආදායපත්‍රානුරූපව ලියා සතුන් මරණ මඩුව භාරකාරයා ගේ නොහොත් එබඳු අවසරපත්‍ර දීමට බලයලත් අන් මුද්‍රාදැනියෙකුගේ අත්සන තබා දෙනලද යෙහෙයාට පිණිස අවසරපත්‍රයක් ගෙවත් පාස්කඩද සිසක් නැතුව කිසිදා නොකැටුමින් එබඳු අවසර පත්‍ර දීම සතුන් මරණ මඩු භාරකාරයාගේ නොහොත් ඒ පිණිස පත්කරණලද මුද්‍රාදැනියාගේ සුභකමයි.

දෙන මඩුවක් මස් අවසරපත්‍රයක් නැතුව ගෙනයනට බැරි.

12. නාගරිකසතුන් මරණ මඩුවකින් හෝ සතුන් මරණ අන් ජානායකින් කඩිට හෝ නගර සහ මණ්ඩලය ඇතුලත අන්තරාකාරී බරින් රත්තල් 20කට වැඩි කොසිප්‍රමණ, කවර සහ මාංශ සත් මින් පුදුසු උඩාසවිල්ලක් නොහොත් ප්‍රධානවත්ද, එක් එක් කොහේ වැස්මක්ද ඇති කරත්තෙක නොහොත් වැස්මක් අවිච්චන් දුබිල්ලක් ආරක්‍ෂාවෙනසේද, මහාජනතාවානොපෙනෙනලද සද වසනාලද අන්‍ය වාහනකලා මිස එසේ නැතුව ගෙනයන්නටවත් ගෙනයනට ඉඩ අරන්ටවත්, ගෙනයනට සලස්වන්නටවත් කිසිකෙණෙකුට සුභනැත. යම් කිසි අමුණක් හෝ හඳුද, අමුච්චිකක් නොහොත් වම්ද තැනින්තැන ගෙහියනාකල මහජනයාට පෙනෙනා අසුටම නොවසා ගෙනයන්නටවත් ගෙනයනට සලස්වන්නටවත් කිසිකෙණෙකුට සුභනැත.

මස් වසාපු කරන්න වල ගෙනයන සුභයි.

13. මස් හම් නොහොත් වම් ගෙනයාමට පාවිච්චිකරණ එබඳු කරන්න සියල්ලම හොඳකාර සේද පවිත්‍රව තබාගත සුභවාන් හැර, සතුන් මරණ මඩුව භාරකාරන නොහොත් නාගරික ඉන්පැකටරිකා වෙත ඔහු විසින් පරික්‍ෂාකරණ පිණිස ගෙනයනුය.

කරන්න සේද පවිත්‍රකර තැබිය සුභයි.

14. තමන් සුභකම් ඉන්ටකෙරීමෙහි යෙදී සිටින සන්පාරක්‍ෂකතැන හෝ ඉහතකී ආකාර බලේ ලත් අන් කෙණෙක් තමන් විසින් පරික්‍ෂාකරණ සියළු ගවයින්ගේම එහි ඒ සතුන්ගේ අඩහැර, හම් අඩහැර, සහ උණපුරණෙහි "ඊ" අක්‍ෂරයේ ආදායපත්‍රයේ දක්වා ඇති වෙනත් කාරණ අඩංගු ලේඛනයක් තැබියසුභයි. එබඳු ලේඛන ඉරිද සහ ආණ්ඩුවේ නිවාඩුවක් හැර අන් දවස්වලදී පස් වර 1 පත් 2 දක්වා නාගරිකකන්තෝරුවේදී බලාගන්නට මහජනයාට පුළුවන.

අයිතිකාරයා හැර අයිතිකම් පෙන්වීමට සාක්ෂි දක්විය සුභයි.

15. සන්පාරක්‍ෂකතැන නොහොත් බලයලත් අන්කෙණෙක් විසින් තමන්වෙත පරික්‍ෂාකර විම පිණිස ගෙනෙන එක එක හරකා අයිතිකාරයාගෙන් තමාගේ අයිතියට පෙන්වන පිණිස ඒ සහා ඔහුට දුන් නොහොත් වික්ක නැතැත්තාගේ නොහොත් නැතැත්තාගේ නමගමද සහාගේ අඩහැරද, දක්වා ඇති ඒ ඇත්තා නොහොත් ඇත්තන්ගේ අත්සන් පිහිටුවාද ඒ සහා ගෙනා පලාගේ නොහොත් ගම්පුදේගේ පොලිස්විද්‍යාලයේ නොසනාපල් නොහොත් අන්කිසි මුද්‍රාදැනියෙක් ඇතුළු සාක්ෂි දෙදෙනෙක් විසින් සහතිකකරනලද්ද වුවද සහතිකපත්‍රයක් දක්වන්නට ඉල්ලියසුභයි. එසේ දක්වනලද සහතිකපත්‍ර නොහොත් උපලේඛන මින් ඉහත උපව්‍යවසානවෙහි කී ලේඛනයක් සමග නාගරිකකන්තෝරුවට දිනපතා ගැවිය සුභයි.

සහා අයිතියෙහි කියා ගෙන එන නැතැත්තෝ.

16. යම් සතෙක් ඉහතකී අන්දමට ප්‍රසිද්ධ නාමාවබනාහර එක්කෝ නාගරික සතුන් මරණ මඩුවට පැමිණෙහි පසු මරණට පලමුවෙන් යම් කෙනෙක් ඒ සහා තමාට අයිතියෙහි කියාගෙන ආවොත් සන්පාරක්‍ෂකතැන හෝ ඒ පිණිස බලේලත් අන්කෙණෙක් උණ මැරීම තහනම්කොට අයිතියට කියාසිටින්නට විසිකර පැයක් ඇතුලත තමාගේ අයිතියට පෙන්වීමට කියන්නට ඇති කාරණද අයිතියට කියා සිටින්නාගේ නමගමද එකී සන්පාරක්‍ෂකතැන නොහොත් බලේලත් නැතැත්තා විසින් දනගතමනාසි කල්පනාකරන වෙනත් කාරණද අඩංගු ලිපිලිපිලක් දෙන්නට හියමකල සුභයි.

සහා අයිතියෙහි කියා ගෙන එන නැතැත්තෝ.

17. දනගන්ට උවමනා කාරණ ලියා ලැබුන කෙණෙහිම යථෝනට සන්පාරක්‍ෂකතැන හෝ ඒ පිණිස බලයලත් අන්තැනැත්තෙක් ඒ සහා මහෙස්ත්‍රාත්තැනවෙත ගැවිය සුභයි. මහෙස්ත්‍රාත් නැතද කියාගෙන සිටින අයිතියට එනුවෙන් අප්‍රමාදව විභාගකොට නීත්‍යකල සුභයි. එසේ විනාශ මිඟුගේ අයිතියම නොරතුරු ඉහතකී අන්දමට ලියාදෙන්නට අයිතියට කියාගෙන සිටින නැතැත්තාට බැරවුනොත් යථෝන සන්පාරක්‍ෂකතැන හෝ බලයලත් අන්තැනැත්තා විසින් 24 පැය ඉකුත්වූ කෙණෙහිම සහා මරන්නට අවසර දියසුභයි.

අයිතියට කියා ඉල්ලා සිටින සහා මහෙස්ත්‍රාත්තැනට ගැවිය සුභයි. අයිතියට පෙන්වන්නට බැර වුනොත් සහා මැරීමට දියසුභයි.

18. නාගරිකසහා මණ්ඩලයෙන් පිට ගන්ට අදහස්කරගෙන සිටින්නාවූ එක් එක් අවසරලත් සතුන් මරන්නාද ප්‍රසිද්ධ මහකඩක අවසරපත්‍රයක් පිට වෙලදපලක් ඇතුළු සිටින එක් එක් නැතැත්තාද, ගන්පිරිසෙසින් දෙදවසක් කල්පනවෙන්නට තමන් අදහස මන්ත්‍රිසභාවට ලියා දන්විය සුභයි. ඒ ලියවිල්ලෙහි ඒ නැතැත්තෝ පිටගොස් සිටිනාහර තමා වෙනුවෙන් සතුන් මැරීමේ වැඩ හෝ වෙන වැඩ තමා වෙනුවෙන් කරන්නට පත්කරණලද කලමනාකාරයාගේ නොහොත් ඇතෝර්හිගේ සම්පූර්ණම සටහන්කල සුභයි. එබඳුවූ එක එක කලමනාකාරයාගේ නොහොත් ඇතෝර්හිගේ නම ඒ පිණිස නගරික කන්තෝරුවේ ඇති ලේඛනයෙහි ඔහුගේ කලමනාකාරයාට වෙන සියළු පදිංචිකරවිය සුභයි. ඒ ලියාපදිංචිය ඒ අවසරලත් සතුන් මරන්නා නොහොත් වෙලදපල සීමියා ගාඵපලානෙන් පිටවි හන්දවසක් ඇතුලත කරවිය සුභයි. එක එක අවසරලත් සතුන් මරන්නා හෝ වෙලදපල අයිතිකාරයා විසින් පවත්වන්නට බැඳී සිටින නොහොත් බැඳීසිටින්නට වෙන සියළු විධිපණන් නියෝගයන් පවත්වන්නට එබඳුවූ එක එක කලමනාකාරයා නොහොත් ඇතෝර්හි බැඳී සිටියි. කරන්නට ඔහුගේ ඉහත කියනලද දැනුමද යම්කිසි අවසරලත් සතුන් මරන්නෙක් නොහොත් මහකඩක වෙලදපලක් ඇත්තෙක් නොකලොත් ඒ අවසරලත් සතුන් මරන්නාට නොහොත් ප්‍රසිද්ධ මහකඩක වෙලදපලක් ඇත්තාට දී ඇති අවසරපත්‍රය අවලංගුකරන්නට සහාපති නැතට පුළුවන.

සතුන් මරන්නෝ නාගරිකසහා මණ්ඩලයෙන් පිට ගෙනලද ඒ බව මන්ත්‍රිසභාවට දන්විය සුභයි.

19. සතුන් මරන ප්‍රසිද්ධ මඩුව සම්බන්ධව මෙහි පහත දක්වන ගාස්තු සහාපතිතැන විසින් අස් කල සුභයි :-

සතුන් මරන ප්‍රසිද්ධ මඩුව සම්බන්ධව ගාස්තු.

| | රු. | ශ. |
|---|-----|------|
| හරකෙක් රක්‍ෂාභානගෙහි නවත්වනවාට දවසට | ... | 0 6 |
| හරකාට ආහර දෙනවාට | ... | 0 12 |
| බැටළුවක් නොහොත් එළුවක් රක්‍ෂාභානගෙහි නවත් වනවාට | ... | 0 3 |
| බැටළුවට නොහොත් එළුවට ආහර දෙනවාට | ... | 0 6 |
| මරණ මඩුවේ සතුන් මරණවාට මාසට | ... | 5 0 |

ඉහත කී ගාස්තු වරින්වර වෙනස්කරන්නට මන්ත්‍රිසභාවට පුළුවන. එසේ වෙනස්කරනලද ගාස්තු ආණ්ඩුවේ ගැසට්පත්‍රයේ ප්‍රසිද්ධව පසු යථෝන ගාස්තු වෙනුවට අස්කරනු ලැබේ.

20. නාගරිකසහා මණ්ඩලය ඇතුලත අවසරලත් සතුන් මරන්නෙකුට මස් අන්කිසි කෙණෙ කුට සෙකුගාරිස්කැනගෙන් විශෙෂ අවසරපත්‍රයක් නොගෙන කිසිසම් ගවයෙක්වත් බැටළුවක්

විශෙෂ අවසරපත්‍රය.

වත් එළවෙත්වත් ලැබෙන්නවත් මරන්ට බැරිම. එබඳු විශෙෂ අවසරපත්‍රයක්ලත් කෙණෙක් විසින් එම අවසරපත්‍රයෙහි නිගමකරලද යානගෙහි එහි නිගමානුකූලව මිස එසේ නැතුව නොමැරිය යුතුයි.

සතුන් මරන්නක් සහ අන් අන් අවසරපත්‍රයක් සහ තුන්මු ඇතිවිය යුතුයි.

21. සතුන් මරණ මඩු නමින්ගේ පැවිච්චියට ගන්ට අදහස්කරන සතුන් මරන්නක් හෝ අන් අන් අවසරපත්‍රයක්ද මඩුගේ එක එක උදව්කාරයාට තුන්මුමක්ද සහාපතිනැතගෙන් ඉල්ලා ලබාගත යුතුයි. එබඳු අවසරපත්‍ර අත්කෙණකුට ලියාදිය නොහැකිය.

අවසරපත්‍ර නොහොත් තුන්මු පෙන්වාසිවිය යුතුයි.

22. එක එක සතුන් මරන්නාද මඩුගේ උදව්කාරයාද නමින්ලත් අවසරපත්‍ර නොහොත් තුන්මු සතුන් මරණ මඩුව භාරකාරකැන ඉල්ලී ඊටක පෙන්නන්ට බැඳීසිටින්නේය.

23. සතුන් මරන්නන්ද මඩුගේ උදව්කාරයන්ද, මරණ මඩුව සම්බන්ධ නාගරික මුලාදහිත්ද හැර, අන් කිසිවෙක් සතුන් මරණ, හමගහන හෝ කපනාහර සතුන් මරණ ඉඩමට ඇතුල් නොවිය යුතුයි.

VIII. පරිච්ඡේදය.

උපද්‍රව්‍යහිත අතදර රක්‍ෂාවල්.

259 වෙහි කාණ්ඩයානුකූල වැඩ පරික්‍ෂාවට යටත්ය.

1. 1887නේ 7 වෙනි ව්‍යවස්ථාවේ සඳහන්වූ කිසිකම අයිතක් සඳහා නාගරිකසභා මණ්ඩලය ඇතුලත කොයිකම තැනක නමුත් කෙරෙන යම් කිසි වැඩක් කරවන හැරිද කෙරීගත යන හැරිද සහාපතිනැතගෙන් ඒ පිණිස ලැබූ බලය පිට ක්‍රියාකරණවූන්ගේ විභාග පරික්‍ෂාවට යටත්ව ඊට ඇරිනිය යුතුයි.

අවසරයක් ලත් නැතැත්තා නිගමාදියට යටත්ය.

2. ඉහත කී ව්‍යවස්ථා කාණ්ඩයානුකූලව අවසරපත්‍රයක් ලත් කෙණෙක් ඒ අවසරය පවතින කාලය මුළුල්ලෙහි යම් කිසි උපද්‍රව්‍යහිත නොහොත් අතදර සහිත උව්‍යයක් සාදන, ගෙනයන, ගබඩාකරන නොහොත් නඩාගෙණු ලබන කාරනාගැණ, එක්කෝ ඒවා එක්ක ගෙනයාමට නොහොත් ගබඩාකිරීමට (ප්‍රස්ථානුකූලව පරිද්දෙන්) තහනම්කිරීමට නොහොත් ඉඩඇරීමට යොග්‍යවූ යම් බඩු ඇත්නම් ඒ බඩුවල නත්භාව ගැණ එක්කෝ එක් උපද්‍රව්‍යහිත නොහොත් අතදර සහිතවූ උව්‍යයන්ගේද බඩුවලද නොහොත් ඉන් යම් කිසිවක, නත්භාව නොහොත් කෙහික වරින්වර විභාගකෙරීම පරික්‍ෂාකිරීම නොහොත් බලාගැණීම ගැණ සහාපතිනැත වරින්වර කරණ නිගමන නොහොත් පිහිටිනවලට යටත්විය යුතුයි.

හරක් මඩු ආදිය තබාගතයුතු අයුම.

3. සභාලයක් හරක් මඩුවක් හරක් නවත්වන තැනක් නොහොත් ගාලක් අයිතිකාරයා නොහොත් බදුකාරයා ඒවා එකිනෙක උච්චෙසවිලිකර ගල් ගඩොල් සීමෙන්හි බදුම නොහොත් ගල් කීල් (අස්ඵල්) ඇල්ලා, සහාපතිනැත නිගමකරන යම් කිසි අයුමකට සාදනලද වැස්මක් ඇති වලකට මුහු සහ කුණුවතුර බසව්වා හැරීමට යෝග්‍යවූ පරිද්දෙන් ගල් හෝ සීමෙන්හි ඇල්ලාපු කාණුවක් ඊට ඇතුළු තබාගත යුතුයි. අයිතිකාරයාගේ නොහොත් බදුකාරයාගේ විසඳමින් ඒ වලට වැටෙන කැනකුණු අතපතා ඉවත්කර එයින් යම් අතදරයක් නොවෙන පිණිස ඊට යම් කිසි වක් කලයුතුයි. එබඳු සීම එසභාල, හරක් මඩු, නැවතුම්පලවල් නොහොත් ගාල් එකිනෙක දවස් පතා සෝදා සෑම චේලාවෙහිම පුඩපව්වුව යටත්පිරසෙසින් තුන්මසකට වරක් සුණුතා තබාගත යුතුයි. එබඳු සීම, හරක් මඩු, නැවතුම්පලවල්, නොහොත් ගාල් එකිනෙක අයිතිකාරයා විසින් නොහොත් බදුකාරයා විසින් දවස්පතා ගොම සහ විසලි කැනකුණු පිටත වලකලා එකහින් ඒවා ගෙනයන යුතුයි.

කැනකුණු දුම්ප්‍රේ දවස්පතා ගාල්වලින් පිටකල යුතුයි.

4. 1887නේ 7 වෙනි ව්‍යවස්ථාවේ 259 වෙනි කාණ්ඩයේ වෙන් වෙන් වසයෙන් නිගමකර ඇති යම් කිසි අයිතක් පිණිස නාගරිකසභා මණ්ඩලයේ මායිම් ඇතුලත ගන්නාලද යම් කිසි ස්ථානයක් අයිතිකාර නොහොත් බදුකාර සීමල්ලත් එකිනෙකාද පාත් පුඵස්සන (කෙවත් පෝර්නු වක), කෝච්චි සාදන ගුම්ප්‍රදෙයෙක, නොහොත් හඝනකම්භන කිරන තුම්ප්‍රදෙයෙක අයිතිකාර නොහොත් බදුකාර සීමල්ලත් එකිනෙකාද එබඳු ඉඩමක ඇති කැනකුණු රැස්වූ බොරු විසිසහර පැයකට බෙවරක් (එනම් පෙරවරු 6ටත් 8ටත් අතරේද පස්වරු 4ටත් 6ටත් අතරේද) ඒ ඉඩම් වලින් අහක්කර සහාපතිනැත විසින් භොදය කියා ඒත්තුගන්නාලද තැන්වල තැන්වල යුතුයි.

කරන්න ගවත්වන තැන් ආදිය කාණුසහිත විය යුතුයි.

5. සියළු කෞරන්ත නවත්වන තැන්, හරක්පව්ව, බැටළු පව්ව, එකිනෙක ගල් අහර, කාණු සහිතව සහාපතිනැත භොදය කියා ඒත්තුගන්නා අයුමට විසයුතුයි.

අහරු කඩන තැන් ආදියට ගෙවිසයුතු බදු.

6. 1887නේ 7 වෙනි ව්‍යවස්ථාවේ 259 වෙනි කාණ්ඩයානුකූලව දෙනලද අවසරපත්‍රයකට පසක දක්වන ගාස්තු අයකරන්ට මන්ත්‍රිසභාවට පුළුවන.

| | රු. | ස. |
|--|-----|------|
| අහරු මඩුවක් සම්පාදනය කිරීමට අවුරුද්දකට | ... | 10 0 |
| හම් පදන්කරන තැනක් | ... | 10 0 |
| හුණු පෝර්නුවක් | ... | 1 0 |
| දරපලක් | ... | 1 0 |
| පිදුරු මඩුවක් | ... | 0 50 |
| පසේ පෝරු ඇට නොහොත් යම් කිසි වර්ගයක පෝරු තබන තැනක් සම්පාදනය කිරීමට අවුරුද්දකට | ... | 1 0 |

IX. පරිච්ඡේදය.

අතදර වැලැක්වීම සහ මහජන ආරක්‍ෂාව.

කඩුසුමල අහක්කරීම.

1. යම් ගෙයක්, ගොඩනැගිල්ලක්, කොරුවක්, ඉඩම් කඩමක් ඇතුලත හෝ ඊට අයිති යම් කඩුසුක වලක මුහු කැලීමක, ඇති දේ අසවල් කැනට අසවල් කාලය ඇතුලත ගෙනයන්ට නොහොත් ගෙනයන්ට සලස්වන්ටය කියා එබඳු අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට කොන්ඩිටකද

ඉමුත් සභාපතිවරයා ලියා දන්වීය යුතුයි. එබඳු අයිතිකාරයන් නොහොත් පදිංචිකාරයන් ඒ දන්වීම තමන්ට බාරදුන්ද පවත් දන්දිනක් ඇතුලද ඒ දන්වීමෙහි කරන්ට මිනැකර තිබෙන දේ නොකලොත් ඒ මිනැකරන දේවල් සභාපතිවරයා විසින් කරවන්ටද ඒ පිහිස ගම් කිසි කෙනෙකුට ඊට මිනැ කුලියකරගත් කැටුව ආලපත්තක් ලබනා අඩවැඩිත් රැගෙන එබඳු ගෙයකට, පිටගෙයකට, ගොඩනැගිල්ලකට නොහොත් කොරවුවකට වදින්නට බලය දෙන්නටද යුතුය. ඒ පිණිස වෙන විසදුම් අයිතිකාරයා විසින් නොහොත් පදිංචිකාරයා විසින් ගෙවිය යුතුයි. ඒ විසදුම් 1887 නේ ගරිතසභා ව්‍යවස්ථාවේ 281 වෙනි 282 වෙනි කාණ්ඩානුකූලව ඒ ව්‍යවස්ථාවෙහිම ගෙවන්ට හියමු විසදුම් මෙන් අයකරගත යුතුයි.

2. ගම් කිසි කතුසසක, පසිබ වැසිකිලියක, වලක නොහොත් මුහු කැවියක, මලමුහු ගම් කිසි ගෙයක්, ගොඩනැගිල්ලක්, නොහොත් ගම් ඉඩම කඩමක් ඇතුලත එක්කෝ ගම් වාසස්ථානයකට, ලීදකට, දිය පාරකට නොහොත් දිය බස්නාවකට, අඩි 100යක් ඇතුලත වලලන්නාවූ නොහොත් දලලවන්නාවූ එක්කෝ තබන්නාවූ නොහොත් තබබවන්නාවූ කොයිසම කෙනෙක් නිමුදු අයරධක කට දඹුවම් ලබන්ට යුද්ධසෙක් වේ. උන්විම ලැබුන කොණෙහිම ඔහු විසින් ඒවා සභාපතිවරයා හිමකරන කාලයක් ඇතුලත හිමකරන තැනකට ගෙනගිය යුතුය. දුකුම්දෙනලද කාරණා හිමකරනලද කාලය ඇතුලත කරන්ට කොණෙදුනොත් සභාපතිවරයාට නොහොත් ඔහු විසින් බලය දෙනලද මලාදුන්නටද කිසිකරුවන්ටද එබඳු ගෙයකට ගොඩනැගිල්ලකට නොහොත් ඉඩම් කඩමකට ඇතුල්ව ඒ මිනැකරන දේ කරවන්ට පව්වන. ඊට වෙන වාදද ඒ කාන්තා නොකල තැනැත්තා විසින් ගෙවිය යුතුය. ඒ විසදුම් 1887 නේ නාගරිකසභා ව්‍යවස්ථාවේ 281 වෙනි 282 වෙනි කාණ්ඩානුකූලව ඒ ව්‍යවස්ථාවෙහිම ගෙවන්ට හියමු විසදුමක් මෙන් අයකල යුතුයි.

කතුසුමල පදිංචි ගෙයකට අඩි 100ක් ඇතුලද වලලුම තහනම්.

3. නාගරිකසභා මණ්ඩලය ඇතුලත ගම් ගෙයක නොහොත් ඉඩමක ඇති කතුසසක කසල ගොසින්දන්ට කැමතිවූ එක්කෝ ගොසින් දැන්ටය කිසා මෙම පරිච්ඡේදයේ පළමුවෙනි ලප ව්‍යවස්ථානුකූලව හිමකරනු ලැබුවාවූ ඒ ගෙය නොහොත් ඉඩම අයිතිකාරයා නොහොත් එහි පදිංචිකාරයා විසින් ඔහු ඒ වැඩේ කරන්ට අදහස්කරගෙන ඉන්ග දිනද පැය මේලාවද සභාපති වැනට දන්විය යුතුයි. එවිට සභාපතිවරයා විසින් එකී අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට අවසරයක් හිමිමානුකූලව ඒ කසල නාගරික ඉන්පැන්ටර්නැනගේ විසිවිධාන පිට මිත්මනු දක්වනාකාර අවසරලත් කුණු අදින්නෙකුලවා අද්දවත්ට අවසරපත්‍රයක් දියයුතුයි. එබඳු වැඩකට සභාපතිවරයාගෙන් ඒ පිහිස අවසරපත්‍ර දරන්නන් මිස අන්කිසිවෙක් කිසිගම් ඉඩමක අයිතිකාරයෙක් නොහොත් පදිංචිකාරයෙක් විසින් නොගතයුතුයි.

අයිතිකාරයන් නොහොත් බදුකාරයන් විසින් ගතයුතු අවසර ලද්දක් පමණක.

4. නාගරිකසභාව ගටගේ කොන්ත්‍රාත්තකාරයෙක් නොවන්නාවූ එක්කෝ නාගරික සභාව ගටගේ වැඩට පත් මලාදුන්නක් නොවන්නාවූ කොයිසම් කෙණෙකුටවත් නාගරික කන්කෝරුවේ කුමාගේ නමගම ලියා තබවවා අවසරපත්‍රයක් සභාපතිවරයාගෙන් ලබාගෙන මිස එසේ නැතුව නාගරික සභාමණ්ඩලය ඇතුලත කොයිසම් ගෙයකින්වත් ඉඩමකින්වත් කසල ගෙනයන්ට බැරිය. එබඳු අවසරපත්‍රයක් මීට සමානව ඇති ලිපිපුරණයේ “අර්ජ” අක්ෂරය දරන ආදානපත්‍රානුරූප විධියකි.

අවසර නැතුව කසල ගෙනයාම.

5. නාගරික සභාමණ්ඩලය ඇතුලත අවසරලත් කුණුඅදින්නන් වෙන්ට කැමති එක් එක් තැනැත්තා පලමුකොට සභාපතිවරයාගෙන් අවසරපත්‍රයක් ලැබගත යුතුයි.

අවසරලත් කුණුඅදින්නෝ.

6. සියළු අවසරලත් කුණුඅදින්නෝම එකිනෙකා ලත් අවසරපත්‍රයේ පිටපැත්තේ ලියා ඇති අණපණන්වලට කිකරුවෙන්ට යුක්කෝමය.

අවසරලත් කුණු අදින්නෝ නියෝගවලට යටත්විය.

7. නාගරික කන්කෝරුවෙන් ඉල්ලා ලබාගතහැකි නාගරික කම්මාන්ත බාර සුපිරිවැන් ඩැන්විතැන විසින් හොඳය කිසා එක්තරාකාලද මෝස්තරයට තුන්තනාගත් හා බෙලෙන් හා සක වෙන් සාදනලද බැලිවල ලා මිස එසේ නැතුව කිසි කසලක් ගම්කිසි කෂර නොකිත් හෝ අන්කිසි කොයිසකින් ගෙනයන්ට බැරිය. එබඳු බැලි සියළුමේලෙහිම නිරූප්‍රට කැඩුම්බිඳුම් නැතුව දිය මාන්දුනොවෙන සිහා සහිතව මනාකොට පසා ඇතිවිය යුතුයි.

කසල එක්තරාකාලද බැලිවල ගෙනගිය යුතුයි.

8. කොයිසම් කෂරන්තයක් නමුත් කසල ගෙනයාමට ගන්ට පලමුවෙන් නාගරික කම්මාන්ත බාර සුපිරිවැන්වත්විතැන වෙත පරික්ෂාකර බලවන පිණිස පැමිණිය යුතුයි. ඒක ඒ වැඩට ගත හැක්කේ සුපිරිවැන්වත්විතැනගේ සහතිකපත්‍රයක්පිට පෑණිනි. ඒ සහතිකපත්‍රය සභාපතිවරයා අණකරන ඒ ඒ විට අවන්කල යුතුයි.

කතුසු කෂරන්ත සුපිරිවැන්වැන්ඩැන්වි තැන විසින් සහතිකකරනු ලැබිය යුතුය.

9. කසල ගෙනයාම පිණිස අවසර දෙනලද සියළු කෂරන්තවලම ලේඛනයක් තැබිය යුතුයි. ඒ කෂරන්ත එකක් එකක් පාසා සංඛ්‍යාතකොට අවසරලත් තැනැත්තාගේ විසදුමින් නගර කන්කෝරුවේදී කෂරන්තෙහිට “Latrine cart” (කතුසු කෂරන්තෙ) යන වචනයක් ලේඛනයෙහි සටහන්කර ඇති අඩකයක් (හෙවත් නොමිමරයන්) සිතියම්කරවාගත යුතුයි.

කසල කෂරන්ත ලියාපදිංචිකරීම.

10. පස්වරු 10ට පලමුවෙන් හෝ පෙරවරු 3ට පසුව කසල ගෙනයන කොයි කෂරන්තාක් වත් කිසි විවිධය ගෙනනොයෑ යුතුයි. කසල ඇති කොයිසම් බැලියක්වත් පස්වරු 7ට පලමුවෙන් කිසි ගෙදරකින් නොගත යුතුයි.

ගෙනයන පැ බේලාව.

11. 1887 නේ 7 වෙනි ව්‍යවස්ථාවේ 172 වෙනි කාණ්ඩානුකූලව තැන්වල මිස අන්කිසි තැනක කොයිසම් කෙණෙක්වත් කසල, ගොම, නොහොත් වෙනත් කැල, දුපිලි, කුණු, අළු, රෙඩු නොහොත් අහකදමන දේ නොතැබිය යුතුයි.

කසල දුමිඳු හැකි හිමවූ තැන්වල පමණක.

12. කසල ගෙනයාම නාගරිකසභාවේ මලාදුන්නෙක් ලවා කරවන්ට කැමති සිල්ලන් එකිනෙකා එබඳු නාගරික සභාවේ මලාදුන්නෙක් විසින් ගෙනගත පිණිස තමතමන්ගේ ඉඩකඩවම්වල කසල ලා තිබෙන එකඑක බැලියට සභාපතිවරයා විසින් හිමකරන්ට යෙදෙන රුපියල් 20 වැඩි නොවන ගණනක් කල්පිතා මන්ත්‍රිසභාවට ගෙවිය යුතුයි. ඒ ගෙවියයුතු මුදල ලැබියයුතු මාසේ 10 වෙනිදා නොහොත් ඊට පලමුවෙන් ගෙවන්ට කොණෙදුනොත් සභාපතිවරයා විසින් මහෙස්ත්‍රාත් තැනට ඒ බව දන්වා මහෙස්ත්‍රාත්තැන විසින් ගතකලද දඩයක් අයකරගන්නාමෙන් අයකරගත යුතුයි.

කසල ගෙනයනවාට කුලිය.

13. විවිධ කසල ගෙනයන්නාවූ කොයි කෙණෙකුටවත් පාරේ නතරවෙන්ට හෝ කසල ද, නොහොත් කසල දැන්ට ගෙනගත යම් භාජනයක් ප්‍රසිද්ධ පාරක් නොහොත් විවිධ පැත්තක තබන්ට බැරිය.

කුණු අදින්නෝ පාරේ නතරවිය නොයුක්කෝය.

14. ගම් කිසි කතුසසකින් වැසිකිලියකින් නොහොත් වලකින් කසල කාණුවකින් බැස වැටෙන කුණු, නොහොත් අන් ද්‍රව්‍යයක් බාරගැණීමට නොහොත් ගෙණයාමට යොදනලද කෂරන්තයක් ගැලක් නොහොත් රචයක් බාරගේ ගත කොයිසම් කෙණෙක්වත් එබඳු කෂරන්තයක් ගැලක් නොහොත් රචයක් කිසිගම් ප්‍රසිද්ධ විවිධ මහපාරක මහමාවක පැවිමිටට ලවනා මේලාවට වැඩිමේලාවක් තබන්වාගෙන නොසිතිය යුතුයි.

කසල ගෙනගත කෂරන්ත පාරේ නවනා නොතැබිය යුතුයි.

නියමකර ප්‍රමාණී
ගෙහි මිස අන් මාණී
ගස කසල ගෙන
නොගිය යුතුයි.

15. සභාපතිතුමා නියමකරන්නට ගෙදෙන මාණීගස මිස අන්කිසි මාණීගස කසල ගෙණ
නොගිය යුතුයි.

ගෙවල්වලින්
කසල ගෙනයාම.

16. නාගරික සභාවට ගෙවියයුතු බදු ප්‍රමාණය නියමිත ඇති කසල වැසීමට විශේෂ පස් පාඩුවීම්
කෙරෙණ ඒ ඒ ගෙය, ගොඩනැගිල්ල, ඉඩම, බදු ඉඩම සභාපතිතුමාගේ අත්සන දරණ ලියවිල්ල
කින් මේ උපව්‍යවස්ථාවේ නියමවලින් නිදහස්කරණ ලද්දේදැනම් මිස නැතහොත් එබඳු ගෙවල්,
ගොඩනැගිල්ල, ඉඩම් තොහොත් බදු ඉඩම එකිනෙකින් කසල යටත්පිරිසෙයින් දවසකට වරක්
එසේ කරනට බැඳී සිටින්නා විසින් ගෙණගිය යුතුයි. තොහොත් ගෙණගන්නට සැලැස්විය යුතුයි.
එබඳු ගෙයක, ගොඩනැගිල්ලක, ඉඩමක නොහොත් බදු ඉඩමක, පදිංචි ස්ථාන එකකට වැඩිම
ඇතිවූ විට එක්කෝ වෙන වෙනම බදු ඔප්පු සිට බදුකාරයන් එක්කෙණෙකුට වැඩිම පදිංචිව සිටින
විට, එසේ කරනට බැඳී සිටින්නන් 1887ක් 7 වෙනි ව්‍යවස්ථාවේ 3 වෙනි කාණ්ඩේ පස්සාර කර
නිබෙනා භාවිතව අයිතිකාරයාගේ, අන්කිසි ගෙයක, ගොඩනැගිල්ලක, ඉඩමක නොහොත් බදු ඉඩමක
බදුකාරයා එසේ කරනට බැඳී සිටියි.

ආරවුලකදී සභාපති
තුමාගේ තීන්දුව
සමාජිකයන්.

එබඳු ගෙයක, ගොඩනැගිල්ලක, ඉඩමක නොහොත් බදු ඉඩමක අයිතිකාරයන් බදුකාරයන්
අතරේ ඒ දෙදෙනාගෙන් ඉහතක් කාර්යය ඉෂ්ටකරනට බැඳී සිටින්නේ කවුදැයි යන්න ගැණ
විවාදයක් හටගත් කල ඒ ගැණ සභාපතිතුමා කරණ තීරණව සමාජිකයන්.

X. පරිච්ඡේදය.

අනදර වැලැක්වීම සහ මහජනසුරැකනය.

පෝර තබන
කැන්වලට අවසර
ගතයුතුයි.

නගරික සභාමණ්ඩලයේ මායිම් ඇතුලත ගම් කිසි ස්ථානයක නොහොත් ගබඩාවක සභාපති
තුමා විසින් අවසර දෙනලද්දේදැනම් මිස නැතහොත් එබඳු ස්ථානයක නොහොත් ගබඩාවක
පසකි පෝරවත්, ඇටකුඩුවත් මවනත් අගුණ සහිත හෝ අනදර සහිත ද්‍රව්‍යදක් උපදවන පෝර
වර්ගයක් විකිණීමටවත් ගබඩාකෙරීමටවත් කිසිවෙක් විසින් තබාගත නොයුතුය. එබඳු අවසර
පත්‍රයක් මිට සම්බන්ධකර ඇති උණුසුරුණයේ “ජ” ආදාපත්‍රයානුරූප විෂයයුවා පමණක් නොව
එසේ දැනම දරනද, පටන් ලබන දෙසැම්බර් මාසේ 31 වෙනි දින දක්වා ඒ අවසරපත්‍රය වලාගුව
පවතින්නේය.

අවසරපත්‍රයක්
නොදෙන්නටවත්
අවලංගුකරන්නටවත්
සුළුවන.

2. ඉහතක් ආකාර අවසරපත්‍රයක් නොදීමට සැලකන හරිකාරණ ඇත්නම් නොදී හරින්නට
එක්කෝ දෙනලද අවසර පත්‍රයක් අවලංගුකරනට සභාපතිතුමාට සුළුවන.

ගෘහවාසීන් විසින්
කුණු සුදුසු වලවල
දූමිත යුතුයි.

3. නමත් ඉඩමකඩමේ අළු, පිසද, දමන කුණු, අහස දමන දේ, නොහොත් අනුකාර රෙඩු
බොරවු නගර සභාවේ කුණු අදින්නන්ලවා අද්දවත්ට කැමතිවූ ගම් කෙණෙක් ඒවා පෙවිටි, බාලි,
නොහොත් එබඳු අන් භාජනවල ලා වසා නමත් ඉඩමකඩමින් පිට එකැනට යන්නට එන්ට ඇති
අඩිපාලේ අයිතේ ගලක් ලබ නොහොත් අද්දර සභාපතිතුමා විසින් වරින්වර දැන්වීම පත්‍ර මාණී
යෙන් නියමකරන පැ මේලාවට තබා නිවිණ යුතුයි. එසේ පෙවිටි, බාලි නොහොත් අන් එබඳු
භාජන කුණු අදින්නා හිස්කරට පැ බාගයක් ඇතුලත එනහින් ගෙනගිය යුතුයි. කොසියම්
කෙණෙක්වත් අළු, පිසද, දමනලද කුණු, අහස දමන දේ නොහොත් අනු කෙරෙහිබොරවු පෙවිටි
බාලි නොහොත් අනු භාජනවල ලා වසා මිස එසේ නැඟුව කිසියම් විවිධය නොබිණ යුතුයි.

සොල්දර අයිති
කාරයන් විසින්
කුණු දූමිතට භාජන
සපයා දියයුතුය.

4. ගම් කොඩනැගිල්ලක කාමර සොල්දර නොහොත් කොවිඩාස බදුදී ඇති ගොඩනැගිල්ල
ලක අයිතිකාරයා විසින් එසේ බදු දෙනලද ඉඩමේ නොහොත් කොවිඩාසවල පදිංචිකාරයන්ට
පිසදදමන කුණු අහසදන දේ නොහොත් වෙනත් රෙඩු බොරවු දැන පිණිස පිණි ඇති පෙවිටි
බාලි නොහොත් වෙනගම් භාජන සපයා දියයුතුයි.

ප්‍රසිඩ භූමි පාඩුවීම්

5. නාගරික සභාමණ්ඩලය ඇතුලත ප්‍රසිඩ දැන්වීම්පත්‍ර මාණීගස සභාපතිතුමා විසින් එපා
කරණලද කොසි කාරණයකටවත් නාගරික සභාමණ්ඩලය ඇතුලත ප්‍රසිඩ භූමියක් නොගත
යුතුයි.

බරද ආදියෙහි
සතුන් ලැගවීම
හහනමිස.

6. කොසියම් කෙණෙක්වත් නමා ගොට අයිති ගල්අල්ලාපු ඉඩමේවත් ඉස්සරක බරදේවත්
ඔහුගේ ගේ ඉස්සරක හෝ ගම් විවිධය පැත්තක කාරණාවට හරිහැටියට නොහොතිනා කොසි
ස්ථානයක්වත් අන්දයන් හෝ හරක් හෝ වෙනගම් සතුන් දූමට සනාලයක් නොහොත් මඩුවක්
කොට නොගතයුතුයි.

අශ්වයන් පිටිවල
සුඩකරනට ඉඩ
නොදිය යුතුයි.

7. කොසියම් කෙණෙක්වත් කිසියම් ගල්අල්ලාපු බිමක් හෝ පිටියක් මත්කෙසි නොහොත්
ඇතුලත කිසියම් සගෙක් හෝ වාහනයක් සෝදනට නොහොත් සෝදවත්ට එක්කෝ සුඩකරනට
නොහොත් සුඩකරවත්ට ඉඩනොදිය යුතුයි.

මළ සතුන් වලලාම.

8. ගම් කෙණෙකුගේ ඉඩමකඩමක අශ්වයන්වත් එලදෙනෙක්වත් බැටළුවක්වත් උරුමක්
වත් මැරුණේනම් උරුම දෙලොස් පැයක් ඇතුලත සභාපතිතුමා ඊට සුදුසුසි ඒත්තුගන්නා
ලද නැතකට නමාගේම විශදමින් ගෙනගිය යුතුය. එක්කෝ සභා මැරුණ ඉඩම කඩම පිසිටි
පලාගේ නාගරික ඉන්ස්පේක්ටර්තුමාට ලගේ මරණය ගැණ දැන්විය යුතුයි. එසේ දැන්වූ විටකදී
සභාපතිතුමා විසින් නියමකරණ ප්‍රකාර මුදලක් යටොත්ත ඉන්ස්පේක්ටර්තුමාට මල සභා ගෙන
ගොස් වලලාමට විශදම පිණිස දියයුතුයි.

හහනමි.

9. පහත දක්වන්නාවූ කොසියම් කාරණයන්වත් කොසියම් කෙණෙක් නමුදු නොකටයුතුයි :-
(1) දිගින් අඩි 20කට වැඩිවූ දූවදඩුවක්වත් වෙනගම් දෙයක්වත් කිසියම් කරෙත්තෙක එකක
කොන අයිතට නොබැඳි එක්කෝ කාරෙත්ත නොඑල්ලා ගෙනයාමද ;
(2) දිගින් අඩි 20කට වැඩිවූ දූව දඩුවක් අන්කිසිවක්වත් එක්කොනක් තවත් කෙණෙක් කර
තබාගෙන ගෙනයාමද ;
(3) සකඩපොළු කරෙත්තෙක පටවාගෙන යන විට ඒ පොළුවල දෙකොණ සවිනොකලොත්
හටගන්නා හඬ වලකිනා අන්දමට සවිනොකොට ගෙනයාමද ;
(4) කරෙත්තෙක දරවත් පිප්පවත් වෙන ද්‍රව්‍යයක්වත් කරෙත්තතවිටුමේ සිට අඩි හැකට
වැඩිගෙ ලපට පටවා ගෙනයාමද ;
(5) කිසියම් කරෙත්තෙක නොහොත් වාහනයක කිසි දූවදඩුවක්, දරවත්, පිප්පවත්, පිදුරුවත්,
වෙන කොසි අන්දමක බඩුවක් රෝදවලට පිටවෙනසේ දෙපැත්තට ගෙරු පැටවීමද.

(6) කිසියම් පටවාසු අත්කරන්නයන් කොසියම් පසිඬ මහපාරක ඒ කරන්න කල්පිතකරී මෙහි නොසෙදුනාවු කොණක් ඉස්සරිත්වත් පැත්තකින්වත් නැතුව නල්පිතකරගෙන යාමද සහ ලිඛිතය.

අනුකූලය පටවාසු කරන්න නවත්වා ගත් පුළුවන.

10. දුමදඩු නොහොත් ඉහතකී අත්කිසි ද්‍රව්‍ය මින් ඉහත උපව්‍යවස්ථාවට විරුධවු අත්දමට පටවා ඇති නොහොත් ගෙනයන්නාවු කොසියම් කරන්නයන් තුමත් එකී උපව්‍යවස්ථාවෙහි නත නම් නොකලාවු අත්දමක ගෙනයන්ට පුළුවන්වනසේ එබදු දුමදඩු නොහොත් අත්කිසි නැවතත් පටවන නොහොත් සකස්කරණයකින් නවත්වාගෙනගත්ට පොලීසියේ මුද්‍රාදැනියෙකුට නොහොත් නාගරිකසභාවේ මුද්‍රාදැනියෙකුට යුතුවා පමණක් නොව එසේ කරන්ට මෙහින් ඔවුන්ගෙන් මිදා කොරී.

11. කුණු බොරවු, වදුරැස්ස, කඵගල්, ගඩොල්, හුණු නොහොත් අත් කොසියම් බඩු හෝ ද්‍රව්‍ය ගෙනයන කොසියරෝන්කයකින්වත් නිරික්කලයකින්වත් එසින් සම් කොටසක් පසිඬ විසියට නොවැටෙනාසේ ඒවා එකී හරිහැරියට සුරැකින නොකොට කිසිවෙකුට දක්කාගෙනයන්ට බැරිය.

අප්‍රාච්ඡමෙන් ද්‍රව්‍ය ගෙනයන කරන්න.

12. පසින් සහ මගින් උදෙසා සම් විවිධය පැත්තක නොහොත් පැතිවල සාදා ඇති නො හොත් සාදන්ට අදහස්කර ඇති සම්කිසි අවිපාරක නොහොත් ගල් අල්ලාපු පාරක කොසි අසුමේ වාහකයක් නල්පිතකරගෙන ඇදගෙන නොහොත් අත්කිසි පාරක ගන්ට කිසිවෙකුට බැරුවත් හැර කිසිකෙණෙකුට එබදු සම් අවිපාරකවත් ගල්අල්ලාපු පාරකවත් එසින් සම් කොටසක්වත් සම් පිපි සහ කොටසක්වත් කිසියම් අත්දමක බඩුවක් නොහොත් බඩු තිනිණිම පිණිස විකකලක් හෝ සැමකල් පවතිනා වෙලදපලක් මේසකක් නොහොත් මෙවකයක් තබන්ට එක්කෝ පසින් සහ මගින්ට හා වාහනවලට අපහසුකම් පමුණුවන්නාවු නොහොත් බාධකවු අත්කිසි කාරණයක් පිණිස නොගතයුතුයි.

ගල් අල්ල පු පාරවල වාහන ගෙනයීම නොයුතු. වෙලදපලක් නොකටයුතුය.

13. පසින් සහ මගින්ට පමණක්වු අවිපාරක ගල් අල්ලාපු පාරක නොහොත් මාවනක සකෙක් පිට නැගියන්ටවත් සකෙක් විසිදවන්ටවත් බෙබ්බිකලයක් ට්‍රේසිකලයක් නොහොත් එබදු අත් කිසි වාහනයක්පිට නැගියන්ටවත් කිසිකෙණෙකුට බැරිය.

අවිපාරවල සතුන් පිහිදවන්ට බැරිය.

14. මත්ත්‍රිසභාව විසින් සම්කිසි විටක නිසමකරන ස්භාවක හැර සම්කිසි නැප්පසක ගෙනයන ගොඩනැගිල්ලක ඉඩමකඩමක ගහක නොහොත් අත්කිසි නැතක ලොකු දුන්විම්පත්‍රයක්වත් පලක් කවුවක්වත් සුළු දුන්විම්පත්වත් වෙනාකාර දුන්විම්පත්‍රයක්වත් අලවන්ට නොහොත් සවිකර තබන්ට කිසිවෙකුට බැරිය.

දුන්විම්පත්‍ර ඊට බලගදෙන නැන්දිල ඇලවිය යුතුය.

15. නාගරික සභාවණ්ඩලය ඇතුලත කිසියම් පසිඬ භූමියක සභාපතිනැත විසින් ලියාදෙන ලද අවසරයක් නැතුව සතුන් දිගපිලිකරන්ටවත් කරන්න රැස්කරන්ටවත් බැරිය.

සතුන් දිගපිලිකෙරීම ආදිය තහනම්.

16. කොසියම් කෙණෙකුට සභාපතිනැත විසින් ලියාදෙනලද අවසරයක් නැතුව අනදරසහිත දේ ලාබනව පිණිස තමන් ඉඩමකඩම ඇතුලත කිසි වලක් නොහොත් ආවාටයක් හාරනොගත යුතුයි, නොහොත් හාරන්ට බොසැලැස්විය යුතුයි.

කුණු ලෑම පිණිස වලවල් හැරීම තහනම්.

17. නාගරික සභාවණ්ඩලයේ මාසිම් ඇතුලත සම් ගෙඩියක්වත් ගහක්වත් ගහක කොටසක් වත් සම් ගෙයක් නොහොත් ගොඩනැගිල්ලක්පිට වැටිය හැකියයි කියා හෝ එසින් එහි පදිංචිකාර ගන්ට අනතුරු පැමිණියහි කියා හෝ ඒක සම්කිසි පාරක් නොහොත් විවිධයක් අසබඩ නම් එසින් ඒ විවිධය නොහොත් පාරේ සහ මගින්ට උපදු, විසහැකිය කියා හෝ සභාපතිනැතට හැකියියෙන් ඒ ගෙඩිය නොහොත් අත්ක නොහොත් ගහ පහකරන්ට ඒ ගහ නිබෙත ක්‍රීම අසිතිකාරයට නො හොත් බදුකාරයට සභාපතිනැත විසින් ලියා දන්විය යුතුයි. එබදු දුන්විම්පත් ලැබුනට පසු විසි තහර පැයක් ඇතුලත එකී අසිතිකාරය නොහොත් බදුකාරය ඒක අහකකරන්ට පටන්ගෙන නොකම්මැලිව වැඩහි ඉවරනොකලොත් ඒ වැඩහි කෙරෙන්නට සභාපතිනැත විසින් සැලැස්විය යුතුයි. ඒක අහකකරීම පිණිසවු ඇත්තේ විසදම සභාපතිනැත මහෙස්ත්‍රාත්නැතට සහතික කොට දන්වුවට මහෙස්ත්‍රාත්නැතද එකී අසිතිකාරයට නොහොත් බදුකාරයට නමත් ඉදිරිපිට පැමිණෙන්නට දවසක් නිසමකර ගෙන්වා ඒ වැඩහි කරවීමට හරියටම වුනාසයි එකී මහෙස්ත්‍රාත් නැතට පෙන්නෙන විසදම එකීදම එවලේම ගෙවන්ට සැලැස්විය යුතුයි. එම විසදම් මුදල ගෙවන්ට නොසෙදුනොත් එකී මහෙස්ත්‍රාත්නැත විසින් ගසකලද දඩයක් මෙන් අසකරගත යුතුයි.

අත්කරය සහිත ගස් අහකකරීම.

18. නාගරික මණ්ඩලය ඇතුලත කිසියම් මහපාරක කරන්නෙකකට අසිති බඩු පටවන නො හොත් බානානර ඊට බැඳ ඇති නොහොත් දිගපිලිකර ඇති සතුන් මිස එසේ නැතුව, බැඳලා හෝ දිගපිලිකරලා ඇති එක්කෝ දඩුවමක් සහ එක්කෝ අසුතුල්ල පුළුවන්නාවු කරකෙක්, සැල්පෙක්, බැටළුවක්, එළුවක් නොහොත් අත්කිසි සකෙක් අල්ලාගන්ට නොහොත් තමන් ඉදිරිපිටදී අල්ලා ගන්ට සලස්වන්ට ඒ පිණිස සභාපතිනැත විසින් බලය දෙනලද කෙණෙකුට පුළුවන. ඉහතකී අත්දමට අල්ලාගන්නලද සකෙක් ඉඩා කිව්වු පොලීස් ස්භාවකයක පොලීස් මුද්‍රාදැනියෙකුට බාරදිය යුතුයි. ඉහතකී ආකාර සකෙක් අල්ලාගන් නොහොත් බාරගත් මුද්‍රාදැනියා විසින් ඒ අල්ලාගන්ම ගැණ නොහොත් බාරගැණීම ගැණ විභාම සභාපතිනැතට දන්විය යුතුයි. එසේ දන්වු චෝලසි අසිතිකම් කියාගෙන කවුරුවත් නොපැමුණුණේ ඒ සනා ප්‍රචේසමෙන් රැකබලාගන්ටද පෝෂ්‍ය කරන්ටද දවමනා දේ කරන්ට සභාපතිනැත විසින් සභාපතිනැත මුද්‍රාදැනියාට නිසමකර සිටින්නාවුකාර ඒ ඇල්ලීම පසිඬකල යුතුයි. එසේ අල්ලාගන්නලද සනා නිසා ලා ඇල්ලීම මුද්‍රාදැනියාගේ ප්‍රයෝජනය පිණිස හරකෙක් නොහොත් අස්වයෙක් කම් රුපියලක්ද, බැටළුවක් නොහොත් එළුවක් නම් සහ විසිපහක්ද, ඒ ඇර ලා ඉහතකී මුද්‍රාදැනියාගේ බාරේ සිටි කාලයෙහි එකඑක දවසට ඉහතකී ඒ මුද්‍රාදැනියාගේ ප්‍රයෝජනය පිණිස හරකෙකුට නොහොත් අස්වයෙකුට සහ 12 බැගින්ද, බැටළුවක් කුට නොහොත් එළුවක්වු සහ 6 බැගින්ද අසිතිකාරය විසින් මත්ත්‍රිසභාවට නොගෙනවොත් අල්ලාගන්නලද ඉහතකී සනා ඔහුට නොදිය යුතුයි. සනා අල්ලාගෙන දසදවසක් ඇතුලත අසිති කාරයෙක් නොපැමුණුණේ එක්කෝ ගෙවියයුතු ඉහතකී මුදල නොගෙව්වොත් සභාපතිනැත මුද්‍රා දැනියා විසින් සනා පසිඬ වෙන්දේසියේ වකුණ ලැබුන මුදලින් රුපියලක් සනා ඇල්ලීම නැතැත්තාව දී සනා රැකබලාගන්නාවත් පෝෂ්‍යකරන්ට නමන්ට ලැබියයුතු මුදලින් අරගෙන නව සමන් එකී විසිණීමෙන් ලැබුන මුදලින් ඉතිරිව තිබුනොත් ඒ මුදල නාගරිකසභාවේ අරමුදලාගාරයෙහි දමන්ට නාගරික මත්ත්‍රිසභාවේ සෙක්‍රෙටාරිස්නැතට දියයුතුවා පමණක්නොව එසේ කරන්ට මෙහින් මිදා කෙරේ.

හරක් ඇල්ලීම.

19. මිදලක් නොහොත් වාසස්ථානයකට ගාවු භූමිප්‍රදේශයක් නොහොත් පාරක් නොහොත් මඩුවක්, ගාලක් නොහොත් බැටළුවකින් සභාපතිනැත නිසමකරනලද සම් අත්දමකට ගල් ඇල් විය යුතුය කියාද එබදු මිදලකින් භූමිප්‍රදේශයකින් නොහොත් පාරකින් මඩුවකින් ගාලකින් නො හොත් බැටළුවකින් සමන් ඊට ඉඩා කිව්වු සම් සහ කාණුවකට නොහොත් කාණුවකට වකුර බස්සවා හැරීමට සැලකෙන පමණ කාණු නොහොත් පසිපප ඇතිවියයුතුය කියාද සභාපතිනැතට හැරී ගියොත් එබදු මිදල, බිම්, ප්‍රදේශ නොහොත් පාරවල්, මඩු, ගාල් නොහොත් බැටළුවකින් ගල්අල්ල වන්ටත් එබදු කාණු නොහොත් පසිපප සාදවන්ටත් එබදු මිදලක් නොහොත් භූමිප්‍රදේශයක් අසිති කාරයට හෝ එබදු පාරක් අසිතිකාරයට හෝ එබදු මඩුවක් ගාලක් නොහොත් බැටළුවකින් අසිතිකාරයට සභාපතිනැත විසින් ලියා දන්විය යුතුයි. එබදු කාණු නොහොත් පසිපප සභාපති නැත නිසමකරන ද්‍රව්‍යයෙන් නිසමකරන මහතට නිසමකරන ප්‍රමුච්චට නිසමකරන ඇල්ල

පවිච් ගාල් ආදිය ගල් ඇල්ලකටත් ඊට කාණු සපයන්ටත් සභාපතිනැත විසින් නිසමකල යුතුය.

සභිකව එක් කාගරික බිම් යට කාණුවට නොහොත් කාණුවට සම්බන්ධ කරනට නියමව තැනට සෑදිය යුතුය. නමුත් එක් අයිතිකාරයා ඉල්ලීමට නමුත් නියමව කාණුව නොහොත් පසිපස සෑදීමට උවමනා ද්‍රව්‍ය මන්ත්‍රීසභාව විසින් ඔහුට එවා ගත් ඉල්ලට දියයුතුයි. එක් අයිතිකාරයා දත්තමෙහි ඕනෑකර තිබෙන කාර්යයන් නියම කරනලද කාලය ඇතුලත නොකලොත් සභාපතිතුනුද මුහු විසින් බලය දෙනලද යම් යම් මුලදැනින් හෝ කමකරුවන්ද එබඳු ඉඩම්කඩම්වලට ඇතුළුව උව මණ කාර්යයන් කරවිය යුතුයි. ඊට වෙන විශදම් අයිතිකාරයා විසින් ගෙවිය යුතුයි.

අයිතිකාරයන් නොහොත් බදුකාරයන් වැටවල් එක්කර උසකට පත්ව නොහොත් පාහිනට මිනි.

20. යම් ඉඩමකට නොහොත් ඉඩමකඩමකට උවමණ ප්‍රමාණ වැටවල් නඩත්තුකරනට හා අවන්කරනට හෝ ඒ වැටවල් නොහොත් බඩවැවි යාව තිබෙන ප්‍රාග් බිම්වලටම පවත් වියයුතු උස යම් ප්‍රමාණයකැයි සභාපතිතුනු විසින් වරින්වර නියම කරන්නේද ඒ ප්‍රමාණයට වැඩි උසකරිය ඒ වැටවලින් නොහොත් බඩවැවිලින් කපාදමනට නොහොත් පාහිනට එක්කෝ ඉඩමේ මායිමේ කපනය ඒ ප්‍රමාණයට පත්කරනටද, ඒ ප්‍රමාණයට වැඩි උසවූ සිසි එස හා වැටවල් එක්කෝ පුස්ක පාරකට නොහොත් විදියකට නැමි එහි සාමර්ථව බාධකවූ නොහොත් ඊට අලාභනාති කරනවාද සිසි ගස් හා වැටවල් කපනට හා පාහිනටද එබඳු ඉඩමක් නොහොත් ඉඩම් අයිතිකාර සාට නොහොත් බදුකාරයාට සභාපතිතුනු විසින් ලියා දැන්විය යුතුයි.

පැදුරු ආදිය පිටිපැන්ගේ එල්ලීම.

21. කිසිකෙනෙකුත් විසින් කිසියම් විදියකවත් පිටි අයිතකවත් පැදුරු රෙදි නොහොත් වෙන බඩු නොහොත් දුරි පල්ලා නොහොත් වෙන අන්දමකින් නොකැපිය යුතුය.

පව්වල ආදිය සභාපතිතුනුගෙන් අවසර නැතුව අවනන් පටන් නොගත යුතුයි.

22 (1) කවර කෙනෙකුත් විසින් කොයිමේ ඉඩමකවත් ධුම, ජල හෝ අන්‍යකාර ගන්නුමානීය කින් කම්මානකරනට අදහස්කරනලද පව්වලයක් හෝ කම්මලක් හෝ කම්මාන සාධකයක් සභාපති තුනගෙන් අවසරයක් පලවුවෙන් ලියවා නොගෙන අවනන් පල නොකොට යුතුයි.

(2) එබඳු පව්වල කම්මල නොහොත් කම්මාන සාධකය පලකරනට අදහස්කරනලද සාධකය අසල ජනගහනය අඩුකරන බැවින් හෝ අසල වැසියන්ට ඒ කමකොටගෙන අනදර පැමිණෙන නිසා ඒ සාධකය නුසුදුසුයයි සභාපතිතුනුට කල්පනාවකට අවසර නොදීහරිනට සභා පතිතුනුට යුච්චන.

දුමාරය උපදින නොහොත් උපදිව සහිත ගන්නුදිය අවසර නැතුව නොපිහිටුවිය යුතුයි.

23. වැඩට ගෙදීමෙන් දුමාරය උපදවන්නාවූ හෝ අසල වැසියන්ට උපදව පැමිණිය හැකි යම් ධුම කටාරමක් නොහොත් ගන්නුයක් සභාපතිතුනු විසින් හොඳයයි ඒත්තුනොගත් නැතක කොයිමේ කෙනෙකුත් විසින්වත් නොපිහිටුවිය යුතුයි. ධුම කටාරමක් සම්බන්ධවූ ධුම කඩුළු සභාපති තුන ඒත්තුගත්තාලද උස මහනට වියයුතුයි.

පව්වල පාන්ගෙවල් ආදිය විසිවිධාන.

24. (i) ධුම ජල නොහොත් අන්‍යකාර ගන්නු මානීයකින් වැඩකෙරෙණ පව්වලයක් පාන් ගෙයක් කම්මලක් කම්මාන සාධකයක් සුඩ පව්ව නැතුව කාණුවකින් කඩසූයකින් නොහොත් වෙන අනදර මානීයකින් නිකුත්වෙන දුගව වායු රහිතව එකැන කෙරෙණ කම්මානවලින් උපදින අනදරයක් වූ වායු වාෂ්ප පුප්ලී නොහොත් අන්‍යකාර අපව්ව පුළුවන් දුරට උපදු රහිත කෙරීමට ගෝග්‍රාහ වූ අන්දමට වාතය නොවද්දවා තිබෙන බවද එක්කෝ එහි කම්මාන කෙරෙණකර එහි වැඩකරන්නන්ගේ සන්ප නැතිවෙන තරමට අධිකතරලෙස රහිතව සිටින බවද, එක්කෝ එහි ඇති යම් සුත්‍රයක් මෝල්පන්ගෙන් උස්පන ගන්නුයක් නොහොත් අන්‍යකාර ගන්නුයක් ජීවිත හානිවෙන නොහොත් අත්පා අවශ්වවලට අනෙකු පැමිණෙන අන්දමට සවිකර හෝ සුරක්‍ෂිත කොට තොරවූ නොකොට තිබෙන බවද සභාපතිතුනුට යම් විටකදී පෙත් සීමාන් එකී සාධක සුඩ පව්වකට ඒ අන්දමේ නඩාගන්ට ඊට වාතාශ්‍රය ගෙන දෙන්නට එහි අධිකතරලෙස රැස්වීම නවත්වනට එක්කෝ එහි ඇති සුත්‍ර මෝල්පන් උස්කරණ ගන්නු නොහොත් අන්‍යකාර ගන්නු කිසිවකින් විසඳාන අන්තර වැලැක්වීමට උවමනා සුදුසුයයි තමන්ට කල්පනාවෙන අන්දමට කරවනට ගෝග්‍රාහ වූ දේ කරනට එබඳු පව්වලයක් කම්මලක් පාන්ගෙයක් කම්මාන සාධකයක් අයිති කාරයාට සභාපතිතුනු විසින් ලියා දැන්විය යුතුයි. මේ කාණ්ඩයෙහි ඇති කිසිවකින් දනට වලංගු පවතින්නාවූ නොහොත් මඟු වලංගුට පව්වලයක කිසි දිනට පාහින නියමයන් ගැණ අමුත්තන් නොවන බව සැලකිය යුතුයි.

සභාල කරෙන්න නවත්වන පව්ව වලට අවසරපත්‍ර ඉල්ලිය යුතුයි.

25. පහත දක්වන්නාවූ සාහා එනම්, කුලී අශ්ව ස්තලයක්, අශ්ව ලුසීමක්, හරක් නවත්වන තැනක්, හරක් මඩුවක්, සවි ආරෝග්‍යශාලාවක්, කරෙන්න නවත්වන තැනක්, බැටළුවන් හෝ එළුවන් විසිදෙනෙක් හෝ හරක් දසදෙනෙක් එකට තිබාගෙන හෝ තිබාගන්ට ඉඩහැර ඇති පව්වක් එක්කෝ නාගරික මණ්ඩලය ඇතුලත වඩා ජනගහනය වූ තෝරාසකස සභාපති තුන විසින් විශේෂ වසයෙන් නිදහස් කරනු නොලැබූ හදෙනෙක් හෝ ඊට වැඩිගණක් එළුවන් හෝ බැටළුවන් දෙන්නෙකුට වැඩි ගණක් හරක් ලාබ ප්‍රයෝජන ලබාගන්ට පිණිස පව්වකක් ගන මේ සාධකවලින් යම් කිසිවක් අයිතිකාරයා නොහොත් බදුකාරයා විසින් එකිනෙක අවුරුද්දේ පලවූවැනි මාසේදී නොහොත් අවන අර්භයදක් ඇරලා මාසයක් ඇතුලත එබඳු සාධකයක් ඉහත යම් කිසි කාරණාවකට ගන්නා පිණිස අවසර පත්‍රයක් ඉල්ලිය යුතුය.

සභාපතිතුනුට දෙන්නට නො දෙන්නට පුළුවන.

දෙන්නට වරිය කියා හෝ නොවරිය කියා හෝ වැටහෙන හැටියට සුදුසුයයි හැඟෙන සීමාවන්ට හා නියමයන්ට යටත්කර එබඳු අවසර පත්‍රයක් දෙන්නට නොදෙන්නට එබඳු අවසර පත්‍රයක් කොසිට්ටකදී නමුත් තහනම් කරනටවත් අවලංගුකරනටවත් සභාපතිතුනුට පුළුවන. එබඳු අවසර පත්‍රයක් නොදෙන්නට අවලංගුකරනට නොහොත් තහනම් කරනට දෙන ආසුවක් එසේ කරන්නේ කවර කාරණයක් නිසාදැයි දක්වා ලියවිල්ලෙන් වියයුතුයි.

අවසර පත්‍රයක් නැතුව ඉඩම් පාවිච්චිකරණවාට දඩුවම්.

එබඳු අවසර පත්‍රයක් නැතුව හෝ සභාපතිතුනු එබඳු අවසරයක් දෙන්නට බැරිය ක්වට පසුව හෝ අවලංගුකරනට පසුව හෝ පහතවිකරනට පසුව හෝ යම් සාධකයක් ඉහතකී කිසියම් කාරණයක් පිණිස ගන්නාවූ එක්කෝ යම් නියමයන් පිට අවසරපත්‍රය දෙනලද්දේද ඒ නියම ගන්ගෙන් යම් කිසිවක් කඩකරන්නාවූ යම් කිසිවක් ඇද්ද ඒ තැනැත්තා රැස්වීම් වික දමේ වද වරදකාරයාවූවාට පසු එම අපරධය කරණ එක එක දවසට රැස්වීම් පහකට වැඩිනොවන තවත් දඩයකටද යටත්කර.

ආණ්ඩුවේ ඉඩම් හිඳහසි.

නමුත් ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගන්නාලද්දවූද ආණ්ඩුවේ අත්‍යවශ්‍යවූද එකී යම් ඉඩම කට මේ කාණ්ඩය වැටහෙන්නේ නැත.

අවසරලත් තැනැත්තා විසින් ඕනෑකලොත් සතුන් අයිතිකාර සීමල්ලන්ගේට නම් දිය යුතුයි.

26. යම් ඉඩමක අශ්වයන්ගේ හරකුන්ගේ වෙන සිම්පාවුන්ගේ පිණිස කුලීයටදීම පිණිස නොහොත් උන්ගෙන් ලැබෙන ද්‍රව්‍ය විකිණීම පිණිස සභාපතිතුනුගෙන් අවසරපත්‍රයක් ලත් එක් එක් තැනැත්තා එකකට ඒ ඉඩමේ ඇති යම් යම් අශ්වයන් හරකුන් නොහොත් වෙනත් සිම්පාවුන් අයිතිකාර එක එක තැනැත්තාගේ නමද ඒ ඒ වර්ගයේ සතුන්ගෙන් ඔහුට නොහොත් ඔවුන්ට අයිති ගණකද සභාපතිතුනු ඕනෑකරන කොසිට්ටකදී නමුත් ලියවිල්ලකින් දියයුතුය.

වතුර දුෂණවන අයුමට ගොම නොකැබිය යුතුය.

27. ඒ ඉඩමකඩමේ තිබාගෙන ඇති යම් යම් අශ්වයන්ගේ හරකුන්ගේ නොහොත් වෙනත් සිම්පාවුන්ගේ ගොම, මතුපෙයන් විසින් බිමට නොහොත් ගාහන කාරණාවලට ගන්නා, ගනුලබන නොහොත් ගන්ට පියහැකි යම් වතුරක්, එක්කෝ කිරි එලදෙනුන්ගේ අශ්වයන්ගේ වෙනත් සිම්පා

වූත්ගේ නොහොත් කිරී ගෙයක, පාවිච්චියට ගන්නා එක්කෝ කිරීදැන භාජන සේදීමට නොහොත් සුඩපවිත්‍ර කෙරීමට ගන්නා, ගනුලබන නොහොත් ගත්ව විසභැකි, හම් වතුරක් දුෂ්‍යවන තැනක නොහොත් අදාමක ද, තබන්නට සැලැස්වීමෙන් ඉඩදීමෙන් ඔහු විසින් නොකටයුතුය.

28. අත්වසන්ට හෝ හරකුන්ට ලැගුම් දෙන පිණිස ගන්නාලද නොහොත් ගත්ව ගෙදෙහ සියළු ගොඩනැගිලිවලට බිම මුහු නොහොත් වෙනත් මල පොලවට උර බැහිම වැලැක්වීමට ගේගසවූ, සභාපතිගැන විසින් එත්තුගන්නා ද්‍රව්‍යයකින් බැවුම්කොට සාදන්නට හෝ ගල් අල්ලන්නට ඔහු විසින් සැලැස්විය යුතුය.

29. ඉහතකී අදාමට හරකුන් අත්වසන් නොහොත් වෙනත් සිව්පාවුන් නිබාගන්නා ඉඩම් කඩමෙහි උත් කරණකොටගෙන කලින් කලට එකතුවෙන්නාවූ ගොම, පෝර, දිරප පස්, නැන නොහොත් වෙනත් අනදර සහිතවූ හෝ අගුණ සහිතවූ දේ ගෙනගොස් දමීම පිණිස ඒ ඉඩම් කඩමට ඉතා කීවිටු පහසුවෙන් ගාගනැතිවූ හුම් ප්‍රදේශයක සභාපතිගැනට එත්තුගන අන්දමේ කසලායයක් නොහොත් කසලාය ඔහු විසින් සම්පාදනය කරගත යුතුයි.

එබඳු කසලායයක නොහොත් කසලායවල පහුල නොහොත් බිම ඊට යාව නිබෙන බිමේ මතුපිටට කිසිවිටක පහත්නොවෙන සේ සෑදිය යුතුයි.

එබඳු කසලායයක් නොහොත් කසලාය එහි ඇති දෙසින් කිසිවක් පිට නොවෙන එක්කෝ එසින් පොලොවටවත් හම් ගොඩනැගිල්ලක බිත්තියකටවත් උරගත නොහැකි අදාමකට එසේ උරගැනීමවල්වීමට ගේගසවූ ද්‍රව්‍යවලින් සාදා සෑමකල්හිම ඒ අදාමේ රක්‍ෂාකරගත යුතුයි.

එබඳු කසලායයක් නොහොත් කසලාය ඊට පුදුසු වැසුම් ඇතිවිය යුතුයි.

30. එකී ඉඩමෙහි හෝ ඊට සම්බන්ධව ඇති සියළු කාණු නොහොත් දිග බැසවීමට මාසී සභා පතිගැනට එත්තුගන ගහපත්, එසින් ඇති වැඩි හරිහැරියට කෙරෙන අදාමේ සියළු වේලෙහිම ඔහු විසින් රක්‍ෂාකරගත යුතුයි.

31. ඔහු විසින් එකී ඉඩම්කඩම යටත්පිරිසෙසින් දවසක් පාසා මනාකොට පිසදමමවා සුඩ පවිත්‍රකරවන්නටද ඒ ඉඩම් කඩමෙහි හටගෙණ 29 වෙනි උපව්‍යවැස්ථානුකූලව සාදනලද කසලාය ගෙහි නොහොත් කසලායවල රැස්කර ඇති සියළු ගොම, පෝර, දිරප පස්, මලමුහු නොහොත් වෙනත් අනදර සහිත හෝ අගුණ සහිත දේ එකී කසලායයෙන් නොහොත් කසලායවලින් ගෙන ගොස් සභාපතිගැන විසින් කලින් කලට නිගමකරන තැනක නොහොත් තැන්වල දමමවිය යුතුය.

උරගත නොහැකි වෙන පිණිස බිම වල ගල්ඇල්විය යුතුයි.

ගොම තැබීමට ආශ පසාදිය යුතුයි.

කසලායය නිබෙන බිමේ මතුපිට පහත්නොවිය යුතුයි.

පිට යාමවත් උර ගැනීමවත් වලකින ලෙස සෑදිය යුතුයි.

වැසුම් ඇතිවිය යුතුයි.

කාණු ගහපත් අදාමේ රක්‍ෂාකර ගත යුතුයි.

ඉඩම් කඩම දවස් පහා මණකොට පවිත්‍රකල යුතුයි.

XI. පරිච්ඡේදය.

අයබදු පැවරීම සහ අගකිරීම.

1. ගෙවල් ගොඩනැගිලි ඉඩම් අයිතිකාරයන් නොහොත් බදුකාරයන් විසින් 1887වන නාග රිකසභා ව්‍යවස්ථාවේ 138 වෙනි කාන්ඩය යටතේ දෙන්නට නියමවූ උපලේඛනය මීට සම්බන්ධව උණපුරණයෙහි "එච්" අක්‍ෂරය දරණ ආදායමානුරූප විෂයයකි. ඒ උපලේඛනයදෙපත්‍ර මන්ත්‍රී සභාව විසින් දුන්කල එහි නම ගම සදහන්වූ තැනැත්තා විසින් එක සම්පූර්ණකොට නැවත දිග යුතුයි.

2. ඉහතකී ව්‍යවස්ථාවේ 146 වෙනි කාණ්ඩයෙහි සම්පූර්ණකරන්නට නියමවූ උපලේඛනය මීට සම්බන්ධව ඇති "එච්" අක්‍ෂරය දරන ආදායමානුරූප විෂයයකි.

3. සභාපතිගැන විසින් නියමකරන ගම්කිසි විටක සෙක්‍රනාරිස්කැන විසින් වරින්වර "එච්" සහ "එච්" ආදායපත්‍ර එක එකේ පිටපතක් නාගරිකසභාමණ්ඩලය ඇතුලත සියළු ගෙවල් ගොඩ නැගිලි හෝ ඉඩම් අයිතිකාර පදිංචිකාර නොහොත් බදුකාර එක් එක් කණට යටත්කරන ව්‍යවස්ථාවේ 269 වෙනි කාණ්ඩයෙහි නියමවූ ප්‍රකාරයට බාරදෙවිය යුතුය.

4. 1887වන 7වෙනි ව්‍යවස්ථාවේ 145 වෙනි කාණ්ඩයේ සදහන්වූ ප්‍රකාර අගබදු ගෙවන්නන්ගේ නාමලේඛනය සිමුපුර්ණකරගත් පසු මීට සම්බන්ධව ඇති "එච්" අක්‍ෂරය දරණ ආදායමානුරූපවූ දුන්විමක් එහි නම සදහන්වූ එක් කණට ඉහතකී ව්‍යවස්ථාවේ 269 වෙනි කාණ්ඩයෙහි නියමවූ ප්‍රකාරයට සෙක්‍රනාරිස්කැන විසින් බාරදෙවිය යුතුයි. අයබදු ගෙවන්නට ඕනෑකරණ වාහන හා සතුන්ගේ ලැයිස්තුවක්ද ගෙවන්නට ඕනෑ අයබදු මුදලද ගෙවියයුතු කාලයද අයබදු මුදලින් ගෙවියයුතු ප්‍රමාණයද ඒ දුන්විමෙහි සදහන්කල යුතුය. හම් කෙණෙන් ඒ ලේඛනයට විරුධකමක් දක්වන්නට කැනැත්තාට දුන්විම ලැබුනට පසු දසදවසක් ඇතුලත සෙක්‍ර නාරිස්කැන නමට ලියනලද ලියවිල්ලකින් එසේ කරන්නට පුළුවන. ඉන්පසු කාලයකදී කරන විරුධකමක් බාරහනුලබන්නේ නැත.

5. කොසියම් කෙණෙන්වත් ව්‍යවස්ථාවේ 146 වෙනි කාණ්ඩයේ සදහන්වූ උපලේඛනය සම් පුර්ණකොට ගැනූ පසු එකී උපලේඛනයෙහි සදහන් නොවූ එක්කෝ සදහන්වූවාට වැඩිවූ ගම් රථයක්, කුරන්තසක්, රික්ඝාවක්, තිරික්කලයක්, අශ්වයෙක්, අශ්වකරයෙක්, පෝනියෙක්, ගොණෙක්, නොහොත් කොට්ඨවෙක්. අත්කරගත්තේනම් නොහොත් පාවිච්චිකරන්නේනම් එබඳු සතුන් නොහොත් වාහන අත්කරගෙන සති දෙකක් ඇතුලත එසේ අත්කර ගන්නාලද නිබාගන්නාලද නොහොත් පාවිච්චිකරනාලද එක එක සතාගේ එක එක වාහනේ හරි සැබෑවූ ප්‍රවෘත්තියක් අඩංගුවූ දුන්විමක් සෙක්‍රනාරිස්කැනට ලියාදෙන්නට බැඳීසිටින්නේය.

6. සෙක්‍රනාරිස්කැන වරින්වර සභාපතිගැන නියමකරන ගම් විටකදී නාගරිකසභාමණ්ඩලය ඇතුලත එක එක නොනාරිස්කැනට ඔහු යටතේ ඉගෙනගන්නා පිණිස අවුරුද්ද ඇතුලතදී නොහොත් ඊට ප්‍රථම නාගරිකසභාව පිහිටුවූ පසු ගම්කිසි අවුරුද්දකදී ගම් ගෝලලියන්තෝ ඔහුට බැඳුණෝද, එසේ බැඳුණෝ නම් කීදෙනෙක්ද? ඔවුන් බැඳුණ ඔප්පුවල දැනමද ඔවුන් බැඳී වැඩකල කාලයද හත මේ ප්‍රවෘත්ති දැනගන්නා පිණිස "කෝ" අක්‍ෂරයේ ආදායපත්‍රයේ පිටපතක් දිය යුතුයි. ඒ ආදායපත්‍රය ලැබී පසලොස්දවසක් ඇතුලත දැනගන්නට ඕනෑ ප්‍රවෘත්ති හරිආකාර එහි සටහන්කර නැවත ඇරියයුතුයි.

7. නාගරිකසභාමණ්ඩලය ඇතුලත නිබාගෙන ඉන්නා නොහොත් පාවිච්චිකෙරෙන සියළු කුරන්තස තිරික්කලද ව්‍යවස්ථානුකූලව අත් නගවූ හැර නාගරිකසභාව විසින් දෙනලද "ජ්" අක්‍ෂරයානුරූපවූ එහි ගැබ ඉලක්කමක් වර්ෂයද ලේඛනයෝමරයද ඇත්තාවූ ලෝහ තහවුවක් ඒ

138 වෙනි කාණ්ඩයෙහි නියමවූ උප ලේඛනය.

146 වෙනි කාණ්ඩයේ නියමවූ උපලේඛනය.

ආදායපත්‍ර බාරදෙන හැට.

එහෙක අයබදු ගැණ උන්විම සහ ඊට විරුධකම.

සදහන් කරනලද ගණනට වඩා සතුන් හා කුරන්ත අත්කරගන්නා බදු ගෙවන්නන් විසින් විශේෂ දුන්විමක් කලයුතුයි.

නොනාරිස් වෙන්ට ඉගෙනගන්නට බැඳෙන ලියන්නෝ.

වාහන ලෝහතහවූ ඇතිවිය යුතුයි.

එදිනටදීද පෙබරවාරි මාස පළමුවෙනිදට පසුව එහි ප්‍රමුඛ ස්ථානයක දැරියයුතුයි. එබඳු තහවුරු වන කරෙක්තයකට නොහොත් නිරීක්ෂකලයකට නිකුත්කරනට පළමුවෙන් එබඳු නිරීක්ෂකලයක නොහොත් කරෙක්තයක පිටපැත්තේ සභාපතිවැන නියමකරන ප්‍රවේශ්‍යාන්තය වෛසන් ලෙබන සංඛ්‍යාවක් (හෙවත් නෝමරය) සිතීමකරනට නොහොත් මුද්දරකරනට නියමකරනට සභාපති තැනට පුළුවන.

තහවුරු කළු වාහන
අල්ලනු ලබනවා
ඇත.

8. ඉහල වගන්තියේ ඕනෑකරන තහවුරු සවිකරනැත්තාවූ කිසියම් නිරීක්ෂකලයක් නොහොත් කරෙක්තයක් කිසියම්කෙණකට නාගරිකසභාමණ්ඩලය ඇතුලත තබාගනවුවත් දකකනටවත් පාච්චිකරනටවත් බැරිය. එබඳු තහවුරු සවිකර නැතුව නිබාගන ඉන්තා දක්කඟ ලබන නොහොත් පාච්චිකෙරෙන යම් කරෙක්තයක් නොහොත් නිරීක්ෂකලයක් ඇද්ද එ කරෙක්තය නොහොත් නිරීක්ෂකලය පොලිසියේ මුද්දරයකින් නොහොත් නාගරිකඉන්ස්පැක්ටර්කෙණක් විසින් අල්ලාගැනීමටද ඊට ගෙවන්ට ඇති අය බදුදීම ගෙවා තහවුරු ගෙණ සවිකරගත්තාගෙන් නවත්වාගැනීමටද යටත්ය.

XII. පරිච්ඡේදය.

බල්ලන් ගැණ ලිපිවත්සවා.

බල්ලන් ලියාපදිංචි
කිරීම.

1. නාගරික සභාමණ්ඩලය ඇතුලත තබාගන්නා සියළුම බල්ලන් නාගරික සභා කන් කෝරැමේ ලියාපදිංචිකරනට ඕනෑකරණවාය. එසේ ලියාපදිංචිකරනට මත්තෙන් සභාපතිවැන ඉදිරිපිටට ලිපි ගෙණෙකටද ඕනෑකරණවාය.

ලියාපදිංචි කිරීමට
ගාස්තු.

2. ඉහත කියනලද මාසිම් ඇතුලත තබාගන්නා එක එක බල්ලාට ලියාපදිංචිකිරීමේ ගාස්තු වසරයන් අවිරුදු පතා රුපියල් 1 බැගින් ගෙවන්ට ඕනෑකරණවාය.

ලියාපදිංචිකිරීමේ
සහතිකපත්‍ර.

3. වෂී 1901කේ කෝමර 25හේ ව්‍යවස්ථානේ 5 වෙනි කාණ්ඩයේ සඳහන්කර තිබෙන ලියාපදිංචිකිරීමේ සහතිකපත්‍ර මට සම්බන්ධ "ඇල්" අක්ෂරය අනුරූපවූ ලිපිලේඛනයක් ආදායම මෙන් විසසුතුයි.

බල්ලන් අසිති
කාරයා විසින්
කාරයක සභාවට
එ බව දැන්වීම.

4. බල්ලන් සපයාගන්නාවූ තබාගන්නාවූ නොහොත් හිමිකරගන්නාවූ එක එක නැතැත්තා සෑම අවිරුදුවලම මාර්තු මස 31 වෙනි දිනට හෝ ඊට මත්තෙන් නොහොත් බල්ලන් සපයාගන කෝ හිමිකරගන දවස 21ක් ඇතුලතදී එ ගැණ සතාගේ සම්පූර්ණ විස්තර සහිත දැන්වීමක් නාගරික සභාවට කළයුතුයි.

ගාහවාසීන් ලිපි
ලේඛන පුස්තක
දීම.

5. ගෙයක් නොහොත් ඊට සම්බන්ධවූ ඉඩමකඩමක ඇති බල්ලන්ගේ ගණන හා විස්තරද ලිපි කාටකාට අසිතිද යන බව දැන්වීම පිණිස වූ මීට සම්බන්ධ කරණලද "ඇම්" අක්ෂරයේ ආදායම යානුරූපවූ ලිපිලේඛනයක් සෑම අවිරුදුවලම මාර්තු මස 31 වෙනි දිනට මත්තෙන් පුස්තක දෙන්නට සභාපතිවැන විසින් සියළුම ගාහවාසීන්ට නියමකල යුතුය. එක එක ගාහවාසීයාද එබඳු ලිපිලේඛනයක් බාරගෙන දැනගතයුතු කාරණා අවකාලය පුස්තකට ලැබී සහිතයන් ඇතුලත එක කැවන බාරදීම යුතුය.

සහතිකපත්‍ර තහ
නම් කිරීම.

6. සවිප ආරක්ෂක මුද්දරයක විසින් යම් බල්ලන් බෝවෙන රෝගයකින් පෙලෙන නිසා පොදු ජනයාට අන්තර්වක්ක කියා කල්පතා කරණලද සෑම බල්ලන්ටම ලියාපදිංචිකිරීමේ සහතික පත්‍ර දීම තහනම් කිරීමට සභාපතිතුමාට බලය ඇත.

සහතිකපත්‍ර තහ
නම් කරණලද
බල්ලන් නැති
කිරීමට තහන සභා
වට පුළුවනකම.

7. සහතිකපත්‍රයේ සඳහන්වූ නියමයන් පිළිනොපදිනලද සියළුම බල්ලන් අසිතිකාරයින්ට දඬුම්දුන් විටක එම බල්ලන් නාගරික සභාව ඉදිරිපිට ගෙණත් පෙන්නා සිටින්නට ඕනෑකරණවා සහ නාගරික සභාවට ලිපි නැතිකර දුමීම යෝග්‍ය බව පෙනෙනම් එසේ කිරීමට අනකරනට පුළුවන් බලයද තිබෙනවාය.

බල්ලන්ද කුලුල්
පවි ඇතිවිය යුතුයි.

8. නාගරික සභාමණ්ඩලය ඇතුලත තබාගන ඉන්තාවූ සියළුම බල්ලන්ට නාගරික සභාමේ මුද්දර ලියාපදිංචිකිරීමේ කෝමරය සහ අවිරුද්දද මුද්දරකරණලද කුලුල් පවි දැරියයුතුයි. නාගරික සභාකන්කෝරැමේ කුලුල් පවි මුද්දරිම සවිකරනර නැතිමට ලේඛන පොතක් නැතිස යුතුයි.

තහන සභාව විසින්
කුලුල් පවි සපයන්
නම් එවාට මුදල්
ගෙවන්ට ඕනෑ
කරණවාය.

9. බල්ලන් අසිතිකාර එක්එක්කෙනාට ඉල්ලා සිටිනවිට රුපියලක් ගෙවි පසු කුලුල් පවි දෙන්නට සභාපතිවැනට මෙසින් බලය දෙනලද්දේය. අමුතු ගාස්තුවක් නැතුව කුලුල් පවි මුද්දර දෙන්නටද ඕනෑය.

කුලුල්පවි මුද්දරිම
ගාස්තුවක් නැතුවම

10. තමන්ගේ බල්ලාට කුලුල්පවියක් සපයාගන්ට කැමතිවූ එක එක නැතැත්තාට කිසි ගාස්තු වක් නැතුව නාගරිකසභාමේ මුද්දර සහ කෝමරයද එහි මුද්දරගැනීමට ඉඩකරින්නට ඕනෑය.

අල්ලනලද බල්ලන්
කනකරගැනීම.

11. වෂී 1901කේ කෝමර 25හේ ව්‍යවස්ථානේ 10 වෙනි කාණ්ඩයේ ප්‍රකාරයට අල්ලනලද සියළුම බල්ලන් කොටුව පිට පොලිසි ස්ථානයේ නතරකර නැතිමට පොලිසියට බාරදෙන්නට හෝ සභාපතිවැන එ සඳහා බලය දෙනලද මෙන කෙනෙකුට බාරදෙන්නට යෙදෙනවා ඇත.

අල්ලනලද බල්ලන්
ලොගැනීමට
ගෙවන්ට ඕනෑය.

12. සභාපතිවැනගේ බලය ඇතුව අල්ලනලද කිසිම අවලම් බල්ලන් ඉහතින් ලිපි ලියා පදිංචිකර නැත්නම් ලියාපදිංචිකිරීමේ ගාස්තුවක් සමග නතරකරනලද පලමු දවසට යන 50ද පසු වෙන එකඑක දවසට හෝ ඉන් කොටසකට යන 25 බැගින්ද නොගෙවා අසිතිකාරකෙකුට ලබාගත නොහැකිය.

XIII. පරිච්ඡේදය.

ප්‍රසිඛ නාන ස්ථාන.

ලිපි කාප්ප ඇතිවිය
යුතුය.

1. වතුර නෑම පිණිස මහජනයාට ඇර තිබෙන්නාවූ සියළුම ලිපිම අඩි දෙකකට අඩුනොවන කරම ලිපිවූ සුරක්ෂිත කාප්පයක් පිටත පොලොව මත්තෙන් අඩි දෙකක් යටට ගැඹුරටද සීමැත්ති අල්ලාද ඇතිවිය යුතුය.

කාණ්ඩ සහිත
විසසුතුය.

2. එක එක ප්‍රසිඛ ලිපිට ඉතා කිරිවූ අවට ඇති ඔම කිසි පිටාරක වැටෙන්නට සාදනලද කාණ්ඩයකට එහි වතුර බැසගන්ට සුදුසු අන්දමට බැවුම්කර තිබිය යුතුය.

ලිපිලන රෙදි ආදිය
සේදීම තහනම්ය.

3. කිසි ප්‍රසිඛ ලිපිලන නොහොත් අසල රෙදි, පැදුරු නොහොත් ගෙදර පාච්චිවීමෙන්නාවූ අන් කොසිදෙයක්වත් කොසේදිය යුතුයි.

4. ඉහත සි ප්‍රකාර ප්‍රසිද්ධ නාන ලීන් ලහ නැම පිණිස ඇති බාලි සටන්පිරිසෙසින් අවුරුද්දකට වරක් තිත්ත ගැමද දවස්පතා සේදීමද කල යුතුයි.

5. සම්බන්ධ ප්‍රසිද්ධ ලිදක ලහවත් නාන ස්ථානයකට මන්ත්‍රීසභාව විසින් වෙන්කොට තබන ලද අන්තිසි නැතැයිවත් නානට ඇගයේදන්ට නොහොත් වෙනාකාර වතුර පාවිච්චියක් කරන්ට හොරි රෝගයන් නොහොත් බෝවෙන රෝගයකින් පෙළෙනවුන්ට නොහොත් එසින් අවිභ වුවු වන්ට ඉඩකොද්ද යුතුයි.

6. සම් ප්‍රසිද්ධ ලිදක අසිතිකාරයා නොහොත් බදුකාරයා විසින් මේ ඉහත ලේඛ උපලේඛන වල විධිවිධාන පවත්වන්ටද ඒවා කඩකරන්ට ඉඩකොදෙන්ටද මිනැමය.

බාලි තිත්ත ගා තිත්ත යුතුය.
ලීන් ලහ රෝගවිධිවිධාන කෙරෙහි නොකැ යුතුය.
අසිතිකාරයාගේ බදුකාරයාගේ මේ උපව්‍යවස්ථා පැවැත්වීමට බැඳී සිටින්නාහුය.

XIV. පරිච්ඡේදය.

අයුරුගේ ඉඩම් අල්ලාගැනීම සහ විරෝධයන් පැමිණවීම.

1. විවිධකවත් පාඨ භූමියකවත් නාගරික සභාමණ්ඩලයේ සීමා ඇතුළත මන්ත්‍රීසභාව සන්තක කර ඇති අන්තිසි භූමියකවත් සම්බන්ධ ගොඩනැගිල්ලක් කොරවුවක් නොහොත් බාධකයක් සාද නොහොත් ගොඩනගා තිබෙන බවක් එක්කෝ සම් විවිමාගීයන් හරි බලයක් නැතුව වෙනස්කර ඇති බවක් මන්ත්‍රීසභාවට පෙනීගෙන යම්විටක එබඳු ගොඩනැගිල්ලක් කොරවුවක් නොහොත් බාධකයක් සම් බවක නොහොත් ඉඩමකඩමක සාදනලදද ඒ ඉඩමකඩම හෝ විවිමාගීය වෙනස් කරනුලැබුවේ සම් බවක නොහොත් ඉඩමකඩමකද ඒ ඉඩමකඩම අසිතිස කිසිගෙන සිටින නැතැත්තාට තමන් කිසික අසිතිකමට භූමිකඩු මප්පුතප්පු කැර සහ ලියවිලි පෙන්නා සිටින්නට සභා පතිනැන විසින් අණකල යුතුයි. එබඳු ඉඩමක් අත්අඩංගුවේ තිබෙනෙදන්න නැතැත්තා ඒක අසිතිකාරයාම නොවෙතම් ඒ නැතැත්තා සභාපතිනැනගේ ඉල්ලීමට ඒ අසිතිකාරයාගේ කිසික නැතැත්තාගේ නවගමම් විසාර සම්ප්‍රණයෙන් දන්වන්ට බැඳී සිටින්නේය. එසේ කරන්ට කිසි අණලැබී 10 දවසක් ඇතුළත අසිතිකාරයාගේ කිසික නැතැත්තා එකී ඉඩමට තමන්ගේ අසිතිකමට භූමිකඩු තමන් ලහ ඇති සියළු මප්පුතප්පු ලියවිලිද ඒ ඉඩමේ පිකුරය ඇත්නම් ඒ පිකුරයද පෙන්නා සිටින්නට නොහොත් පෙන්නාසිටින්නට සලස්වන්ට එක්කෝ එබඳු මප්පුතප්පු ලියවිලි නොහොත් පිකුර තමන්ලහ නැතැත්තා විටක කාලකද කිසි සභාපතිනැන ඉල්ලීමට දන්වන්ටද බැඳී සිටියි. එබඳු මප්පුතප්පු ලියවිලි කැරගත් නොහොත් පිකුරයක් තමනමන්ලහ ඇති ඒ ඒ නැතැත්තා ඒ මප්පු, ලියවිලි, කැරය පෙන්නා සිටින්නට කිසි ලියවිලිකින් කරනලද අණ ලැබී 10 දවසක් ඇතුළත ඒවා පෙන්නාසිටින්නට බැඳී සිටියි.

මප්පුතප්පු ගෙනැත් පෙන්නන්ට සමහර කාරනාවලදී සභාව විසින් නියමකල යුතුයි.

2. ඉහත වගන්තියේ සදහන්වූ මප්පුතප්පු, ලියවිලි, කැර සහ පිකුර සම් ඉඩමකඩමකට මේද ඒ ඉඩමකඩමේදී හෝ සභාපතිනැන මිනැකරන අත්කැනකදී ඒවා දක්වේ යුතුය. ඒවා දක්වන්ට අණ දෙන්ට සම් බලයක් ඉහත වගන්තියෙහි දෙනලදද ඒ බලයට එකී මප්පුතප්පු, ලියවිලි, කැර, පිකුර අතුරෙන් මිනැකරන ඒවා විභාගකරන්ටද ඉන් පිටපත් ගන්ටද දෙනලද බලයක් ඉහත සභාව ඇති බව සැලකිය යුතුයි, බාරගත යුතුයි. ඊට සම්බන්ධව ඒ ඒ නැතැත්තා ඒ සියළු මප්පු, ලියවිලි, කැර, පිකුර එකිනෙක විභාගකරන්ටද ඉන් පිටපත් ගන්ටද සභාපතිනැනට ඉඩදිය යුතුයි.

මප්පුතප්පු ගෙනෙන්ට නියමය. ඒවා විභාගකරන්ට බලයක් සහිතවේ.

3. සභාපතිනැනට හෝ සභාපතිනැන විසින් ලියවිලිකින් බලය දෙනලද අන්තිසිකොණකට ඉඩම අත්අඩංගුවේ ඇති නැතැත්තාට පැහොනකාර දන්වීමක් කලපසු මේ පරිච්ඡේදයේ පළමු වෙනි උපව්‍යවස්ථාවේ සදහන්වූ ප්‍රකාර සම් ගොඩනැගිල්ලක් කොරවුවක් අල්ලාගැනීමක් නො හොත් පිලියම මාගීය වෙනස්කෙරීමක් ඉහත සි අදාළව සිදුවී ඇති නොහොත් සැදී ඇති සම් ඉඩම කට නොහොත් ඉඩමකඩමකටද මැන පරික්ෂාකර බලන්ට මිනැකරන කොසියම් අහස ඉඩම් කඩමකටද ඇතුළුවන්ටද එබඳු ගොඩනැගිල්ල කොරවුව නොහොත් බාධකය සහ විවිසකින් හෝ මන්ත්‍රීසභාව සන්තක කරනලද සම් කිසි ඉඩමකින් අල්ලාගැනීමක් එක්කෝ ඇත්නම් ම විවි මාගීයය වෙනසක් කෙරී ඇද්දී සභාපතිනැන විසින් දන්ගතනැකී වෙන පිණිස ඒ සියළු ඉඩම් කඩම් මැන බලා පරික්ෂාකරන්ටද පුළුවන.

සභාපතිනැනට මැනීමක් කරන්ට බලය දෙන්ට පුළුවන.

4. එබඳු මැනීමක් කලපසු ඒ කරඇති නොහොත් සාදා ඇති ඉහත සි ගොඩනැගිල්ල නො හොත් කොරවුව නොහොත් බාධකය විවිසෙන් අල්ලාගැනීමක කිසි හෝ විවිමාගීය හරිබලයක් නැතුව වෙනස්කර තිබෙනවාසකී මන්ත්‍රීසභාවට පෙන්නියොත් එබඳු ගොඩනැගිල්ලක් බාධකයක් අල්ලාගැනීමක් නොහොත් විවිමාගීයේ වෙනස්කිරීමක් සිදුවී ඇති නොහොත් ගොඩනැගී ඇති ඉඩම නොහොත් ඉඩමකඩම සභාපතිනැනගේ අණපිට මැන තිබෙන බවද, එහි සදහන්කෙරෙන නැතැදී ඒ ඉඩම අත්අඩංගුවට ගෙන සිටින නැතැත්තා විසින් ඒ මැනීම පරික්ෂාකර බලන්ට ඉඩදී තිබෙන බවද දන්වීම ලැබී මාසයක් ඇතුළත මිහුවත් මිහුවන් අත්අඩංගුවට ඒ ඉඩම දුන් නැතැත් තාවක් ඒ ඉඩම තමන්ට ඇතැයි කිසික අසිතිකම සහිතව ගන්නාපිහිසද එහි ඇති ගොඩනැගිල්ල බාධකය නොහොත් අල්ලාගැනීම අහස්කෙරීම වලක්වන්ට එක්කෝ විවිස පෙර සභාවට පැමිණ සිට වලක්වන පිණිසද නඩුමාගීයයන් කලයුතු දේ නොකලොත් එකී ගොඩනැගිලි ආදිය අහස් කරන්ට හෝ විවිස පෙර සභාවට පමුණුවන්ට කලමනා දේ මන්ත්‍රීසභාව විසින් කරවිය යුතුයි. ඒ කිසිකලද කාලය ඇතුළත පැමිණිල්ලක් උසාවියේ නොකලොත් එක්කෝ පැමිණිල්ලක් කල යුත්තේ ඒක අතපසුවෙන්ට ඇරගොත් මන්ත්‍රීසභාව විසින් එකී ගොඩනැගිලි බාධක නොහොත් අල්ලාගැනීම එකෙණෙහිම අහස්කරවන්ට හෝ විවිස පෙර සභාවට පමුණුවන්ට සැලැස්විය යුතුයි. සභාපතිනැනට හෝ ඒ පිණිස තමන් විසින් ලියවිලිකින් බලය දෙනලද අන්කෙණකට එබඳු ගෙනයට වන්තකට කොරවුවකට නොහොත් අනා ඉඩමකඩමකට ඇතුළුවන්ටද එකී ගොඩනැගිලි බාධක අහස්කරවීමට හෝ විවිස පෙර සභාවට පැමිණිල්ලට උවමනා පමණ මිනි සුන්ට ආලපන්න සහිතව ඇතුළුවෙන්ට සලස්වන්ටද පුළුවන. ඊට වෙන්නාඩු විසදම් එකී ගොඩ නැගිල්ල බාධකය නොහොත් අල්ලාගැනීම එක්කෝ විවිස වෙනස්කෙරීම සිදුවී තිබෙන ඉඩම නො හොත් ඉඩමකඩම අසිතික කිසිගෙන සිටින නැතැත්තා විසින් ගෙවිය යුතුයි. ඒ විසදම් 1887න් නාගරිකසභා ව්‍යවස්ථාවේ 231 සහ 232 වෙනි කාණ්ඩානුකූලව එකී ව්‍යවස්ථාවෙහිම ගෙවන්ට හිය මඩු විසදමක්ගේ අසකරගත යුතුය. නඩුගතට බැස්සකල එකී ගොඩනැගිල්ල බාධකය නොහොත් අල්ලාගැනීම නොහොත් විවි වෙනස්වීම සිඩම් නොහොත් කෙරී ඇති ඉඩම තමන්ට අසිතිබව මප්පුකෙරීමේ බර අසිතිස කිසිගෙන සිටින නැතැත්තා පිට වේ.

අල්ලාගැනීමට පෙරෙන්ට ඇති කොටස තමන්ට අසිතිබව මප්පු කෙරීම අසිතිකාරයාගේ කටයුතුකය.

XV. පරිච්ඡේදය.

කරෙත්ත.

1. මගින් ගෙනගත පිණිස ව්‍යවස්ථානුකූලව කරෙත්ත අවසරයක් දෙන්ට පලමුවෙන් ඒ ඒ කරෙත්තෙහි ගෙනගතයුතු දේන්ගේ ගණන සභාපතිනැන හෝ සභාපතිනැනගෙන් ඊට බලයලත් කෙණෙහි විසින් නියමකල යුතුය. ලේඛනයෙහි සටහන්වූ ඒ කරෙත්ත නොමර යද, අවසරය වලංගුව පවතිනා අභිරුද්දද ඒ කරෙත්ත සභාපතිනැන විසින් නියමකරණ පුළුබ ස්ථානයක සෑම මෙලෙසීම පැහැදිලිලෙසද, පැහැදිලිලෙස කිසිව බලාගත හැකිලෙසද සිතිසම් කර නැතිස යුතුයි. එසේවුවත්, එබඳු සිතිසමක් සභාපතිනැනට කල්පනා වූවොත් නැතුව තිබෙන්නට ඉඩකරන්ට පුළුවන. උකුලේ නඩාගෙන නොහොත් වඩාගෙන ගත ලදරුවෙන් හෝ එසේ

කෝමරයන් වසී ගත් කරෙත්තෙහි සිතිසම් කලයුතුය.

නොගෙණීමෙන් අව අවුරුද්දකට බාල ලමයෙක් මගින් හැරීමට ගණන් නොගතයුතුයි. එසේ අවසරලත් නොකිරීමේ කාරණාවන්ගෙන් ගෙණගන්නට නියමකරණලද ගණන සම්පූර්ණයෙන් ගෙණ ගත්තට බැරිය කිසිවක් එ ගණනට වැඩිගණනක් ගෙනගන්නට දක්නාකාරයට බැරිය.

එක එක අවසර ලත් කාරණයන්ට පහත දෙකක් ඇති විශ සුඛය.

අවසරලත් කාරණයන්ගේ හොඳ අන්දමේ තබාගත යුතුය.

සභාපතිවරයාගේ බලය පිට ඉහස් පැනටර්වරු විසින් කාරණය පරීක්ෂා කරනු ලැබිය යුතුය.

පරීක්ෂාකරවන පිණිස ගෙණෙන කාරණය.

අන්වයෝග මාරු කෙරීම ගැණ දිනවිෂ්ට කළයුතුය.

අවසරලත් කාරණය තැවතුම් පාලදී කුලියට දියයුතුය.

සභාව විසින් නැවතුම්පලවල් නිමකළ යුතුය.

නැවතුම්පලක් නිමකරන කල.

හතරවැනි කාරණයට පසු ඇර නැසිය යුතු සාධක.

නැවතුම්පලක කාරණය නැවැත්විය යුතු පිලිවෙල.

කාරණය ඇතුළේ කුලියට පවතින නැසිය යුතුය.

අයිතිකාරයා නොහොත් කාරණය කාරණය කාරණය කුලියට දෙන්නට බැඳී සිටින්නෙය.

විවිධ නවර්ණ ආදිය.

2. අවසරලත් එක එක කාරණයකි හොඳ සැලකෙන පමණ එලිය දෙන පහත දෙකක් ප්‍රතිකර්මයට සූදනම් කර කාරණයක් දක්නාකාරයට දෙපැත්තේ ඇති සුඛය. පස්වරු 6 පටන් පෙරවරු 5 වෙනුවෙන් කාරණය පාවිච්චි කෙරෙනම් එකී පහත දෙක පත්කුලය යුතුය.

3. අවසරලත් කාරණය අයිති සියලුන්ම එකිනෙකා තමතමන්ට අයිති ඒ ඒ කාරණයකද ඒ සෑමකටම ඇති සියලුදු පිරිසිදුව හොඳ හැරී හරිගස්සා නිබාගතයුතුවා පමණක් නොව එකී කාරණයකට එකී ගම් කොට්ඨාසයක්වත් ඒක දේන අවසරයට අන්වයෝගයක් කිරීමේදී එකී සේන් ප විවිදයට නොසැලකෙන අදාල නිබන්ධන ඒ කාරණයට පාවිච්චි කරනට ඉඩකොටස යුතුය. කාරණය හෝ අන්වයෝග හෝ අන්ව ඇදුම් දුබලව පාවිච්චියට නොසැලකෙන අදාල නිබන්ධන පාවිච්චිකාරණයට නොගරිය ඉන්සපැනටර් කොටසකට පොලිසියේ මොදුරුගොඩකට වත් ඒ පිණිස සභාපතිවරයා ලියවිලියකින් විශේෂ අවසරයක් දෙනවලක් කොටසකට පොලිසියේ මොදුරුගොඩකට මිසු විසින් ඒ කාරණය අලුලා ඉතානිවිටු පොලිසියායකට පුළුල් කිරීමේ මහෙසානතැන ඉදිරියට ගෙණගොස් ඒ කාරණය අයිතිකාරයාට පරිබව මේ ලපවිච්චියට කඩකලාට පැමිණිලි ලත් ගන්න පිණිස ගෙනගිය යුතුය.

4. නගරික ඉන්සපැනටර් කෙණෙන් නොහොත් පොලිසියේ ඉන්සපැනටර් කෙණෙන් සභාපතිවරයා විසින් ලියාදෙනලද බලය පිට ගවන්පිරිසෙයින් මාසකට වරක් හෝ ඉන්සපැනටර් නැතට කල්පනාවකින් ඊටත් සහනදී නගරික සභාවේ සියලුම ඇතුළත කුලී පිණිස පාවිච්චි කරනට අවසරදෙනලද සියළු කාරණයකද කාරණය ඇදුම් පිණිස අන්වයෝග නොහොත් අන්වයෝග ඊට සෑමකටම වෙනස් දේ පරීක්ෂාකොට ඒ ගැණ වාසිවත් මන්ත්‍රිසභාවට ඔප්පු කලයුතුය. එසේ පරීක්ෂාකල කොටත් ඊට කදිම කාරණයක් හෝ අන්වයෝගක් නොහොත් අන්වයෝග හෝ අන්ව ඇදුම් හෝ පොතක් ඊට අදාල දේවල් මහජනයාගේ පාවිච්චියට නොහොඳගෙන පෙණී ගියාත් ඒක පාවිච්චිකරීම නිසාම කොටසකට වරක් කාරණයක් අයිති කාරණයට ඒ බව සභාපතිවරයා විසින් දන්විය යුතුය. එසේ දන්වියට පසු ඒ තහනම අහකරණ කෙරෙහි එබඳු කාරණයක් කුලියට දීමට දෙනට ඉඩදීමට මිසු විසින් නොකට යුතුය.

5. එබඳු පරීක්ෂාවක් කරවා ගන්නා පිණිස අවසරලත් කාරණය අයිතිකාරයා සියලුන් විසින්ම එකිනෙකා තමතමන්ගේ ඒ ඒ කාරණය මාසකට වරක් ඒ මාසේ 15 වෙනිදින 23 වෙනිදින අතරතුරේ, ඉරිදි සෙනසුරුදු සහ හිවාඩු දවස් හැර අන් කොටසක දවසක නුමුත් සභාපතිවරයා විසින් නියමකරනලද පැන මේලාවට නගරික කනකොටුවට නොහොත් සභාපති වරයා නියමකරන අන් කැනකට ඒ කාරණය බඳින අවසරපත්‍රයේ ඊසකරණ ඇති අන්වයෝග සමග ගෙණගිය යුතුය.

6. ගම් කාරණයක් ගැණ දෙනලද අවසරපත්‍රයෙහි විසකරකොට ඇති අන්වයෝග නොව අන් අන්වයෝග පාවිච්චි කරනට කැමති අවසරලත් කාරණයක් අයිතිකාරයා විසින් ඒ කරනට අදහස් කර ඇති මාරුව සභාපතිවරයා දන්වා සභාපතිවරයා විසින් ඒ පිණිස බලය දුන් කොටසක් විසින් පරීක්ෂාකරණ පිණිස සනාද, ඒ අන්වයෝග විසකර ලියන පිණිස තමන්ගේ අවසර පත්‍රයේ ඉරිදි සෙනසුරුදු නිවාඩු දවසක් ඇර අන්කිසි දවසක පෙරවරු 11ත් පස්වරු 3ත් අතරතුර මේලාවක නගරික කනකොටුවට ගැනිය යුතුය.

7. විශේෂ පොතක්ද පිට කුලියට දෙන්නට ඉඩහැර නිබන්ධන කාරණයක් අයිතිකාරයාගේ වාසස්ථානයේදී කුලියට දෙන කාරණය ඇර අන් සියළු අවසරලත් කාරණයන්, සුඛ ආකාර නිම කැරනලද, ප්‍රසිද්ධ නැවතුම්පලකට අයිතිකාරයා විසින් සැලකිය යුතුය. කාරණයක් දක්නාකාරයට ඒ නැවතුම්පල කාරණයක් නවත්වාගෙන පෙරවරු 6 පටන් පස්වරු 7 දක්වා සිටිය යුතුය.

8. අවසරලත් කාරණය ලදකොට ප්‍රසිද්ධ නැවතුම්පලවල් කොට ස්ථාන නිමකරනටද, එකී නැවතුම්පලවල් වරින්වර යෝජනාදෙනට යුතුය පෙණී ගත හැරීමට අන්ඇරදුන්ට නොහොත් ස්ථානය සහ නිවැරදි වෙනස්කරනට මන්ත්‍රිසභාවට පුළුවන.

9. ගම් ප්‍රසිද්ධ නැවතුම්පලක් නිමකරනට හෝ අන්වයෝගට හෝ පිලිවිතැන වෙනස්කරනට බේරගත් විටක සභාපතිවරයා විසින් තමන්ට යුතු කිසි පෙණී ගත අදාලකට ඒ බව දන්වියට සැලැස්විය යුතුය.

10. ප්‍රසිද්ධ නැවතුම්පලක එක එක හතරවැනි කාරණයට පසු ගවන්පිරිසෙයින් අති 8කට අවුනෙවන ඉඩම් සාමයක් පසින් ගමන්කරනවුන්ට ඒ මැදින් ගත පිණිස ඇර නැසිය යුතුය.

11. ගම් ප්‍රසිද්ධ නැවතුම්පලකට ගම් විටක පැමිණෙන ඒ ඒ කාරණය ඊට පලමුවෙන් පැමිණ පෙලට නිබන්ධන කාරණයට අන්කිම කාරණය වෙත පිණිස පෙලේ අන්කිම නොකට පැමිණිය යුතුය. සියළු නැවතුම්පලවල්ට සියළු කාරණයන් එකවර පැමිණිය යුතුය.

12. සහ කඩදැසි කැබලික හෝ තහනම්ක අවිද්‍යා නොහොත් ලියා ඇති මේ ලප ව්‍යවස්ථා මාසිගෙන් නිමකරනලද කුලියට පාවිච්චි කුලී පිණිස ගෙනෙන ඒ ඒ කාරණය ඇතුළේ ප්‍රදාන ස්ථානයක සවකර නැසිය යුතුය. එබඳු සහ කඩදැසි කැබලිකට නොහොත් තහනම්ක ඒ කාරණය කුලියට ගෙනෙන නොහොත් පාවිච්චියට කැරන මුළුල්ලේම අවිද්‍යා පහසුවක් කිසිවකට නොහැකි අදාල සවකර නිබන්ධන යුතුය.

13. අවසරලත් කාරණයක් ප්‍රසිද්ධ නැවතුම්පලක නොහොත් අයිතිකාරයාගේ වාසස්ථාන කෙරෙහි නොහොත් අන් කොටසක නැතින නිබන්ධන ඊටක ගමන් ඒ කාරණය කුලියට ඉල්ලාපොත් ඊට පුළුල් වෙන කෙරෙනලද පොතක්ද අන්වයෝගක් එක්කොට බැරිය කිසිවක් සැලකෙන නොහොත් කාරණයක් ඇර නොහොත් මිස නැවතුම්පලකට ඇතුළත කොටසකට පාරකින් නුමුත් ගෙනගන්නටද, කොටසකට අවසරලත් කාරණයක් හෝ අයිතිකාරයා නොහොත් දක්නාකාරයට සැලැස්වීම බැඳී සිටින්නෙය. බැරියකින්ට සැලකෙන කාරණය ඇති බව ඔප්පුකෙරීම අයිතිකාරයාගේ වාසස්ථාන දක්නාකාරයෙන් කටයුතු වේ. එසේ කාරණයක් කුලියට ඉල්ලන තැනැත්තා විසින් අයිති කාරයා නොහොත් දන්වන්නා ඉල්ලී විට අප්‍රදානවල නොහොත් කාරණය පාවිච්චියට ගන්නට පලවෙත් ව්‍යවස්ථානුකූලව ගතහැකි කුලීන් මිසු දිය යුතුය. එපමණකුත් නොව දෙලොස් පැයක් ඇතුළත කැනගත දෙලකකට වැඩි දුරකට ගම් අවසරලත් කාරණයක් ගමන් ගත යුතුය.

14. කිසිදු අවසරලත් කාරණයක දැක ගන්නා තමන් කාරණය මගින් නගරවත්වත් බස්පවත්වත් මිස එසේ නැවතුම් කිසිදු පිලියකට හෝ අන්කාරණයක් දක්නාකාරයට පැනක කෝ සි. මුළුත් නගරකරුවන්ට නොකට යුතුය. එපමණක් නොව වෙන කාරණයක් දක්නාකාරයට විසින් ගම් කෙණෙන් බැස්සවීමට නොහොත් නැගවීමට බාධකකරීම එක්කොට වෙන අවසරලත් කාරණයක් දක්නාකාරයට කුලියක් ගැණීම සිතුවන්නාට එක්කොට වෙන අවසරලත් කාරණයක් වැලැක්වීම නොහොත් වැලැක්වීමට ලක්සහ කෙරීම නොකට යුතුය.

ර. හ.

| | |
|--|-------|
| අති 9ක් දිග අති 8ක් පලල සොහොන්ගෙයක් සාදන බිමට ... | 105 0 |
| එබඳු සොහොනක පසුවාරවලදී භූමිදාන කෙරෙණ එක එක මිණිකට ... | 5 0 |
| මිණිකරෙන්නයට ... | 1 50 |
| පරිශන් පොහොරවුත් පෙවිටියට උසින් දැන රෙද්දත් සමග මිනිකරන්නයකට ... | 2 75 |
| පිඳුර සහ සටහන් පොත් පරික්ෂාකරණවාට ... | 0 50 |
| එක එක ලියාපදිංචිකරීමට හෝ සමාන්ති සත්කසට ... | 1 0 |
| එක එක ලියාපදිංචිකරීමට හෝ සත්කස හිමිකර දෙනවාට | 1 0 |

ඉහතකී ගාස්තු සොහොනක් ඉල්ලීම කරණ චේලාවෙහිම ගෙවියයුතුයි. ඉන්පසු ආගමානුකූලව මෙහෙයක් දේවගැතිකෙණෙක්ලවා නොකරවා හරිනට ඉල්ලීමකාරයාට පුළුවන. එසේ නොකරවා හැරියොත් ඊට හිඟ වුවු රුපියල් පහ නොගෙවියයුතුය.

සිහන්තන ගාස්තුව නැතුව භූමිදාන කළයුතුයි.

එසේවුවත් ආණ්ඩුවේ සිවිල් ආරෝග්‍යශාලාවේ මැරෙණ සිහන්තන ආරෝග්‍යශාලාව සම්බන්ධව කොන්ත්‍රාත්කාරයන් විසින්වත් වැඩකාරයන් විසින්වත් සොහොන් භූමිය පාලකයාගෙන් හිරිමියෙන් ගාස්තුවක් නොගෙවා භූමිදාන කළයුතුය. සොහොන් වලක් කැපවීමට ඉහත දැක්වූ ගාස්තු ගෙවීමට සම් කිසි මලකැරුණු නොකුණු නැද්ද මුහුණේ අපොහොසත්ය කියා ක්‍රිස්තියානි ආගම දේවගැතිකෙණෙක් විසින්වත් පොලිසියේ උසස් තරමේ මුද්‍රාදැනකෙණෙක් විසින්වත් නාගරික ඉන්ස්පැක්ටර්කෙණෙක් විසින්වත් මුහුණේදුරුකෙණෙකුට පහත් ඉන් මුද්‍රාදැනකෙණෙක් විසින්වත් අත්සන්කරණලද සහතික පත්‍රයක් දක්වා සිටිය විටකදී ගාස්තුවක් අය නොකොට සොහොනක් භාරවා මෘතයෝරය භූමිදාන කරවන්නට බලය සොහොන් භූමිය පාලකයාට දී තිබේ.

මහමීමත් ආගමිකාරයන්ගේ සොහොන්භූමි.

මහමීමත් ආගමිකාරයන්ගේ සොහොන් භූමිවලට ගෙවියයුතු ගාස්තු දුන් තිබෙන අන්දමටම තීක්ෂ්‍ය යුතුයි.

සොහොන්භූමිවල භාරපදිංචි බැන්දු විම.

9. සොහොන්භූමිය ඇතුළත කිසිවෙක් විසින් භාරපදිංචිවත් හිරවුවත් ගොඩනැගිල්ලක් වත් සහාපතිකරුගේ කැමැත්ත නැතුව නොකටයුතුයි.

සොහොන් භූමිවල ආදානක කෘතිය කරන ගැන් සීමා කරනලදී.

10. සොහොන්භූමියෙහි ආදානක කෘතියට වෙන්කර තිබෙන භූමිප්‍රදේශයෙහි මිස අන්තෘතක කිසි මෘතයෝරයක් ආදානක නොකටයුතුයි.

XIX. පරිච්ඡේදය.

සොහොන් සහ ආදානකභූමි.

භූමිදානද ආදානක කරන්නට අවසර ඇති ස්ථාන.

1. (a) ගාඵනගර සහාමණ්ඩලය ඇතුළත මැරෙන්නාවූ සිසිඵදෙනාගේම මෘතයෝරම ගාඵනගරය ඇතුළත සම්පාදනයකට ඇත්තාවූ එක්තර පොදු සොහොන් භූමියක නොහොත් ආදානක භූමියක භූමිදානයවත් ආදානකවත් කළයුතුයි.

(b) ගාඵනගර ගාඵනගරය ඇතුළත මැරෙන්නාවූ කිසිකෙණකුගේ මෘතයෝරය සඵඵසන ගාඵනගරය උදෙසා පංගාමිකර ඇත්තාවූ, මහජනයාට පොදුවූ සොහොන් භූමියක් නොවන්නාවූ එක්කෝ සංඵාසන ගාඵනගරය උදෙසා හිසිලුකාර ලියාපදිංචිකර ඇත්තාවූ සම් කිසි සොහොන් භූමියක නොහොත් ස්ඵානකක භූමිදාන කෙරීම පිණිස හෝ ආදානක කෙරීම පිණිස ඒ මෘතයෝරය සඵඵසන තර මාසිමවලින් පිටතට නොනොමවත් ගෙනයන්නට සැලැස්වීමෙන් ඉඩදීමෙන් අවකාශ හැරීමෙන් සම් කැනැත්තෙක් හෝ කැනැත්තන් විසින් නොකටයුතුයි. නුදුරින් ගාඵන නාගරික සහාපතිකරුට නොහොත් සහාපතිකරු නැති අතර සෙකුකාරිසකරුට ඒ පිණිස ඉල්ලීම පත්‍රයක් දී හොඳ සැකෙණ කාරණ පෙන්වා සිටිය විටකදී සහාපතිකරු හෝ සෙකුකාරිසකරු විසින් තමන් අත්සන් තබා ලියනලද හිඟමසක් ඒ හිඟමසේ නම් සදහන්වූ කැනැත්තාගේ මෘතයෝරය සඵඵසන නගරයේ මාසිමවලින් පිට සම් කිසි සොහොන්පලක නොහොත් ස්ඵානකක භූමිදාන කරණ පිණිස අවසරදීම යුතුයි. එබඳු ඉල්ලීම පත්‍රයක් ලැබී හසපැයක් ඇතුළත සහාපතිකරු නොහොත් සෙකුකාරිසකරු ඒ ඉල්ලීම පත්‍රය පිට හිඟමසක් නොකලොත් සඵඵසන ගාඵන නගරයේ පිට සම් කිසි සොහොන්පලක නොහොත් ස්ඵානකක භූමිදාන නොහොත් ආදානකකරණ පිණිස ඒ මෘතයෝරය ගෙනයන්නට කොසි කෙණෙකුට නුමුත් යුතුය. එබඳු ඉල්ලීම පත්‍රයක් දුන් බවද දුන් චේලාවද මුළුකෙරීමේ බර ඉල්ලීමකාරයන් පිට වේ.

සොහොන් සහ ආදානක භූමි ලියා පදිංචිකල යුතුයි.

2. සොහොන් භූමියක් නොහොත් ආදානක භූමියක් අයිතිකාරයා, බාරකාරයා නොහොත් ඇතුළු සිටීමට සම් කිසි බලයක් ඇත්තා ඒ භූමිය සොහොන් භූමියක් හැටියට ලියාපදිංචිකරණ පිණිස ඉඩමේ නමද ඒක පාලකයාගේ නමද සදහන්කර ඉල්ලීම පත්‍රයක් ලියා හිසිලුකාර අවසර ලත් බිම මහින්ගෙක් විසින් සහතික කරණලද ඒ ඉඩමේ පිඳුර කඩදැසිසකද ඊට අදනා සහාපතිකරුට දීමයුතුයි. එබඳු ඉල්ලීම පත්‍රයක පාලකයාගේ කියා සම් කෙණෙකුගේ නමක් සදහන්වී ඇද්ද ඒ කැනැත්තා ඒ වැඩදී ඊට සම්බන්ධවූ යුතුකමද තමන් පිටට බාරගත් බව ප්‍රකාශ කෙරීමක් වශයෙන් ඒ ඉල්ලීම පත්‍රයෙහි අත්සන් කලයුතුයි.

පාලකයෙකුගේ නම සදහන්ව නැත්නම් ඉල්ලීම කාරයා පාලකයා හැටියට බාරගනු ලැබේ.

3. එබඳු ඉල්ලීම පත්‍රයක පාලකයාගේ නමක් සදහන්වී නැත්නම් එක්කෝ පාලකයාගේ කියා එහි නම සදහන්වූ කැනැත්තාගේ අත්සන ඉහතකී ප්‍රකාර එහි කැනැත්ත ඒ දෙකින් එකක්වත් නැති විට සොහොන් භූමියක් නොහොත් ආදානක භූමියක් ලියා පදිංචිකරවුලක්ගේ සම් කෙණෙකුගේ ඉල්ලීම පිටද ඒ කැනැත්තා ඒ භූමියේ පාලකයා හැටියටද ඒ භූමිය සම්බන්ධවූ විඳි පනතක් කඩකෙරුණොත් ඊට වගකියන්ට යුතු කැනැත්තා හැටියටද බාරගනු ලැබේ.

පාලකයා මැරුණ විට අලුත් පදිංචියක් කරවිය යුතුයි.

4. සොහොන් භූමියක නොහොත් ආදානක භූමියක පාලකයා මැරුණ කල්හි හෝ සම් කිසි කාරුණක් හිසා තමාගේ ආදානක හෝ සොහොන්භූමි පාලකයාගේ කටයුතු ඉෂ්ටකරන්නට බැරිවූ කල්හි ඒ භූමිය නැවතත් ලියාපදිංචිකරන්නට මේ පරිච්ඡේදයේ දෙවෙනි උපවග්‍රහණයට අවසර ප්‍රකාර ඉල්ලීම පත්‍රයක් දීමයුතුයි. එබඳු ඉල්ලීම පිට නැවත ලියාපදිංචිකරණතුරු ඒ ඉඩමෙහි සහාපතිකරුගෙන් හෝ සහාපතිකරු නැති විටක සෙකුකාරිසකරුගෙන් විශෙෂ අවසරයක් ලැබ ගෙන මිස එසේ නැතුව කිසි භූමිදානයවත් ආදානකවත් නොකොටයුතුයි.

භූමිදානයට පලමුවෙන් සහතිකපත්‍රය.

5. වසී 1895ගේ 1 වෙනි ව්‍යවස්ථාවේ 32 වෙනි කාණ්ඩයානුකූල සහතිකපත්‍රයක් සොහොන් නොහොත් ආදානකභූමි පාලකයාට දක්වනතුරු කිසි භූමිදානයවත් ආදානකවත් නොකොට යුතුය.

උඩවලා විසින් ලේකම්පොතක් කැබ්ලියුතුය.

6. නාගරිකසහාමණ්ඩලය ඇතුළත සොහොන් නොහොත් ආදානකභූමිය කියා ලියා පදිංචි කර ඇති ඒ ඒ සොහොන් නොහොත් ආදානකභූමි පාලකයාගේ යුතුකම නම් නම් තමා උඩබලා ගත්තා ඉඩමේ සිදුවන සියළු භූමිදාන නොහොත් ආදානක ලියා පදිංචිකරීම පිණිස සහා පතිකරු හිඟමකරුකාර ලේකම් පාලක තබා ගැනීමද භූමිදානයක් නොහොත් ආදානකක් කෙරී විසිහතර පැයකට වැඩි නොවන කාලඵලයක් ඇතුළත ඒ ලේඛනයෙහි පිටපතක් නාග රික කන්කෝරුවට බාරදෙන්නට සැලැස්වීමද වේ.

7. සභාපතිතුනු පොලීසි ඉක්පැකට්ටර්ජනරල්තුනු රිජිස්ත්‍රාර්ජනරල්තුනු නොහොත් ඔවුන් එසේ ඒ පිණිස ලියා බලය දෙනලද කිසිකෙනෙකුට කොසි සම් පටකදි හුමුත් කොසිසම් සොහොන් නොහොත් ආදානනභූමියකට පැමිණෙන්නටද එසේ පරික්ෂාකරන්නටද ඒ සම් බැඳුණු සියළුම පොත්පත් ලියවිලි බලන්නටද යුතුයි.

සභාපතිතුනුට සොහොන් නොහොත් ආදානනභූමි පරික්ෂාකරන්නට පුළුවන.

8. ඒ ඒ සොහොන් නොහොත් ආදානනභූමි පාලකයා විසින් සොහොන් නොහොත් ආදානන භාස්තු සටහන්පත්වත් ඊට කැමැත්ත ගන්නා පිණිස සභාපතිතුනුට හැරිය යුතුයි. සභාපතිතුනු විසින් සුදුසුකම් ඒත්තුගන්නාලද ගාස්තු පමණක් අයකල යුතුයි.

ගාස්තු සහ පතිතන විසින් ඒත්තු ගනියුතුයි.

9. සියළුම සොහොන් නොහොත් ආදානනභූමි සභාපතිතුනු විසින් හොදක කියා ඒත්තුගන්නට සැලකෙන සෑම ඇති කාප්පකින් හෝ වැටකින් කොටුකල යුතුයි.

සොහොන්භූමි කොටුකර තැබිය යුතුයි.

10. සොහොන්භූමියේ ආදානන කාර්ය පිණිස වෙන්කරණලද තැනක මිස අන්කිසි තැනක මෘතශරීරයන් ආදානන නොකොට යුතුයි.

ආදානන කාර්ය පිණිස බිම් වෙන්කර තැබිය යුතුයි.

11. සොහොන් ලබාගන්නා පිණිස කරන සියළුම ඉල්ලීම් සොහොන් ඉතාකරණ මල තැනැත්තා භූමිකරණට නියමකර ගෙන ඇති චේලාවට හස පැයකට පලවුවෙන් සොහොන් භූමි පාලකතුනුට කලයුතුයි.

සොහොන් උදෙසා ඉල්ලීම්.

12. අවමංගල්‍ය පෙලහරක් සොහොන්භූමියට පැමිණිකල්හි ඒ පෙලහර ගිණුතු මාසීයද එකම චේලාවෙහිම එකකට වඩා පැමිණිකල්හි ඒ ඒ පෙලහර සොහොන් කර ගිණුතු පිළිවෙලද සොහොන්භූමි පාලකයා විසින් හෝ ඔහු එහි තැන්පත් සොහොන්භූමියේ මෙහෙකරුවා විසින් දන්වා දියයුතුයි.

අවමංගල්‍ය පෙරහරක් සාදනු මාසීය පාලකතුනු විසින් පත්වා දියයුතුයි.

13. අවමංගල්‍ය දෙපාර්තමේන්තුවට පැමිණිකල්හි එක් පාසිවසකින් අනික් පාසිවසට පැමිණෙන කරදර වැලැක්වීමට උවදානන පෙන් ගියොත් එක් පාසිවසක් අවමංගල්‍ය සම්බන්ධ ආගමානුකූල මෙහෙය ඉවරවූ පසු අනික් පාසිවසට ආගම සම්බන්ධ මෙහෙය පටන්ගත් සොහොන් පාලකතුනු විසින් නියමකල යුතුයි. නුමුත් එබඳු කරදරයක් වෙන බවක් නොපෙනේ නම් එසේ නොකටයුතුයි.

ආගමානුකූලවූ අවමංගල්‍ය මෙහෙයන් වෙනස් වෙහෙය වේලාවලදී පවත්වන්නට නියමකරන්නට පාලකතුනුට පුළුවන.

14. සොහොන්භූමිය ඇතුලත පැවතිගසු ආසපත් ලීලාව කඩකරන්නට ඉඩතැර පවත්වා ගැනීම පාලකතුනුගේ යුතුකමයි. ඔහුගේ ආඥාවලට කිකරා විසියුතුයි.

පාලකතුනු ගිණපත් ලීලාව පවත්වාගත යුතුයි.

15. කොසිසම් සොහොන්වත් ගැඹුරෙන් අඩි හසකට අඩුනොවිය යුතුයි. එක්කෝ අනික කින් දුරප්‍රමාණ අඩි හසකට අඩුනොවිය යුතුයි.

සොහොන්වල ගැඹුර.

16. කිසිසම් සොහොන් හෝ සොහොන්ගෙයක් එහි අන්තිම තැන්පත්කිරීම සිදුවී අවුරුද්දක් ඇතුලත අපරධයක් සම්බන්ධ ව්‍යවස්ථානුකූලව ජනාගහකට මිස එසේ නැතුව නැවත ව්‍යවන නොකොට යුතුයි.

සොහොන් නැවත විවෘතකෙරීම.

17. සොහොන් නොහොත් ආදානනභූමිය සුබපවිත්‍රව සහපත් අන්දමේ සභාපතිතුනුට ඒත්තු ගත අන්දමට තබාගැනීම සියළුම පාලකයන්ගේම යුතුකමයි.

පාලකතුනු භූමිය සහපත් අන්දමේ තබාගත යුතුයි.

XX. පරිවේජනය.

වතුර නගරයට ගෙනදීම සම්බන්ධ කාරණ.

1. වර්ෂ 1891කේ ගාල්ලේ දිගවැඩ සම්බන්ධ ගැනවූ ව්‍යවස්ථාවෙහි සම් දියබද්දක් පවරන්නටද අයකරන්නටද බලයන් අවසරයන් නගරසභාමණ්ඩලයට දී ඇද්ද ඒ දිග බද්ද මේ පරිච්ඡේදයේ නිස මානුකූලව ගොන්නට වෙන සම සම් අතර මුදල්ද 1887කේ නගරසභා ව්‍යවස්ථානුකූලව අයබද්දක් මෙන් අයකරගතයුතුයි.

දිගබද්ද අයකරගන්නට ඕනෑ කොසෙද.

2. කම්මාන කෙරවීමටද මතුදක්වන යුතුකම් ඉෂ්ටකෙරවීමටද ඕනෑකෙරෙණ සම් සම් මුද්‍රා දැකීන් පත්කරන්නටත්, යුතුකම් කියා මන්ත්‍රීසභාවට කල්පනාවෙන පසි නොහොත් බැල මුදල් ඔවු කොටුකට ගෙවන්නට මන්ත්‍රීසභාවට යුතුයි.

මුද්‍රාදැකීන් පත්කෙරීම.

3. වතුර සම්පාදනය කෙරීමට නොහොත් සම්පාදන කෙරීම ගැනද දිගබද්ද අයකෙරීම පිණිස සදා වෙන්නාවූ සියළුම දිගබද්දට ලැබෙන මුදලින් ගෙවිය යුතුයි.

අයකරන්නට වෙන විෂයම් දිගබද මුදලින් ගෙවිය යුතුයි.

4. මේ උපව්‍යවස්ථා වලංගුවෙන කාලේදී නොහොත් ඉන්පසු කාලවල නාගරිකසභාමණ්ඩලය ඇතුලත සාදා නොහොත් ගොදා ඇති මහජනයාට පොදුවූ සියළුම වැව්ද ජලාසද පොකුණුද ලීංද, සෘජුකාලයන් හෙවත් පසිපපද ජලාකරද අගල්ද පිලිද පසිපපද පොම්පද වෙනත් ජලකම්න් හද එදු ජලකම්න් සම්බන්ධ නොහොත් අසිහවූ ගොඩනැගිලිද කම්න්හද ද්‍රව්‍යයද ජනනද මන්ත්‍රීසභාව සහකාරිය යුතුයි.

දිගකම්න්හ මන්ත්‍රීසභා සහකාරිය.

5. නාගරික සභාමණ්ඩල වැසිසන්ගේ පාදවිච්ඡේදයට උවදානන කලින් කලට කල්පනාවෙන සම්බන්ධ පෙරහන්ගල්, කෙම්, ජලාග, ඇලවල් නොහොත් වෙනත් ජලකම්න්හ සාදන්නටද සම් බදු පෘජු පසිපප හෝ ජලාකර ගොඩනගන්නටද සම් බදු පසිපප දමවන්නටද සභාවට යුතුයි.

මන්ත්‍රීසභාවට පෙරහන්ගල් කෙම් ආදිය සම්පාදනය කරන්නට පුළුවන.

6. එබඳු සම් කිසි පසිපපයක් දුම්බේදී ඒ පසිපප සම් කිසි විවිධයක් නොහොත් විවිධයක් කෙරීමට අදහස්කොට මාසිම් කරනලද ස්ථානයක් මැදින් හරහට නොහොත් ගිවින එක්කෝ සම් ගොඩ නැගිලිකර ගවින, එක්කෝ බිම් ගෙයක් නොහොත් ගොඩනගා මැදින් එක් කෝ කොටුවක් නොහොත් නො ඉඩමක් ඇතුලතින් මැදින් නොහොත් ගවින ගෙනගොට ඕනෑකම් කල්පනාවෙනවා නම් එසේ කරන්නට මන්ත්‍රීසභාවට යුතුයි. මේ උපව්‍යවස්ථාවට ගත් පුද්ගලික ගම් බිම් සම්බන්ධ ක්‍රියාකරන්නට මන්ත්‍රීසභාවට වෙන සෑම ප්‍රස්ථාවලදීම එබඳුකර කරන්නට අදහස් ඇත්තේසම් ගම් බිම් ඉස්කාරයට මන්ත්‍රීසභාව විසින් දැනුම්දීමද වැඩේ ඉවරවූ පසු එසිනවූ අලාභය හිලව්වට සැලකෙන මුදලක් ඔහු දීද මන්ත්‍රීසභාව විසින් කලයුතුයි. එසේ දෙනලද හිලව් මුදලද ඒ හිලව් මුදල කොටසකර දීමද ගැණ සම ආරවුලක් පැමිණිනිනම් ඒ මුදල ගැණද ඒ මුදල කොටසකරදීම ගැනද එහුබුටසමගේ පොලීසම්බෙහෙත්තැන විසින් සොයාබලා දුනගෙන කීන්දුළක් දියයුතුයි. ඒ කීන්දුළට ඉෂ්ටඋපායයට ඇපල් ගැනීමට සටන්ක.

එහි පෑර්මටද පද්ගලික ගම් බිම් වලට ඇතුල් වෙන්නටද බලය.

කිසිවෙක් විසින් වතුර කිලිට්ටුකොට සුදාය.

සෘජුපසිප්ප ලඟ නැමිණි කාර්යයන් නොකොට සුදාය.

දිය බද්ද ගෙවනුයුත්තට ගේ දොර පාවිච්චිය පිණිස වතුර නොමිලයේ දියසුදාය.

“ගේදොර කලමනා” යන්නට අදාල නොවන්නේ මන්කාද.

ගේදොර කලමනා නොවන වතුරට ගෙවියයුතු ගාස්තු.

7. මන්ත්‍රීසභාව සන්තක කිසියම් ජලාශයක, ජලාකරණය, පොකුණක, සෘජු පසිප්පෙක පසිප්පල නොහොත් වෙනගම් ජලකමාන්තයක වතුර කිසියම් ප්‍රමාණයකට නරක්වෙත්ව අපිරි සිදු වෙත්ව නොහොත් කිලිට්ටුවට ගේදාඩු ගම් කිසි දෙයක් නොසිතෙණක් විසින්වත් නොකට සුදාය පමණක්නොව එබදු ජලකමාන්තයකට කිසියම් අලාභකාරීකරණවත් කිසියම් නුසුදුස්සත්වත් කොසියම් කෙණෙක් විසින්වත් නොකට සුදාය.

8. නගර සභාමණ්ඩලය ඇතුලත විවිධ මහජනවල නොහොත් වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල දුටුට ඇත්නාඩු හෝ මතු සාදනුලබන්නාඩු මන්ත්‍රීසභාව සන්තකයකට කිසි ජලාශයක් පසිප්පයක් ජලාකරණක් පොකුණක් පසිප්පයක් නොහොත් අන්කිසි ජලකමාන්තයක් ලඟ නොහොත් අසලි නාන්ටවත් ගර්ඵයේ ගම්කිසි කොටසක් සෝදන්නටවත් අශ්වයෙක් හරකෙක් බිල්ලෙක් නොහොත් වෙන මොනගම් සහෙක් නාවන්නටවත් වාහන භාජන නොහොත් අන්කිසි බඩුවක් සෝදන්නටවත් නොසිතෙණ කෙණෙකුට සුදාය.

9. මේ පරිච්ඡේදය පළමුවෙනි උපව්‍යවස්ථාවේ සඳහන්වූ දියබද්ද ගෙවන ඒ ඒ තැනැත්තාට නාමාගේද නාමාගේ ගෙස් සිටින අයින් අශ්වයන්ගේද ගේදොර වැඩ පිණිස නවත් මුදලක් නොදී මහජනතාව පොදු නාගරික ජලාකර නොහොත් සෘජු පසිප්පලින් වතුර ලබාගන්නට අයිතිවාසි කමක් තිබේ.

10. අශ්වයන්ට හෝ හරකුන්ට ඕනෑකරන වතුර එක්කෝ අශ්වයන් හරක් නොහොත් වාහන විකින්නට හෝ කුලියට දීම පිණිස කිසියම්කොට ඉන්තා නැත්වල වාහන සේදීමට ඕනෑකරන වතුර එක්කෝ වෙලද කමාන්තයකට හසකමාන්තයකට නොහොත් වැඩපලකට ඕනෑකරන වතුර ජලා කරණයකට නොහොත් පිනා නාන බන්කිසකට ඕනෑකරන වතුර ගේදොර වැඩට සපයාදෙන වතුරට අඩංගු නැත.

11. ගේදොර වැඩට හැර අන්කිසි කැරුණකට මැනදෙන වතුර මිල පහත දක්වන හැරියටයි.

ගැලොන් 1,000කට. රු. ශ.

| | | | | |
|---|-----|-----|-----|------|
| 1. කල්දේරම්වලට, මෝල්වලට, හසකමාන්තවලට, හෝටලවලට නොහොත් වෙනත් වෙලද කමාන්තයකට | ... | ... | ... | 1 00 |
| 2. මහජනතාව පොදු නාන ස්ථානවලට, පුද්ගලික පිනා නාන බන්කිවලට සහ ජලාකරවලට | ... | ... | ... | 0 50 |
| 3. නැව්වල පැවිමට | ... | ... | ... | 3 50 |

මේ මිල තුන්මසකට වරක් බැගින් භාරදෙන ජලප්‍රමාණ දැනගත් පසු ගෙවිය යුතුය.

පුද්ගලික ජලෝපකරණයක් සම්පාදනය කරන්නට සභාපතිනැතට පුළුවන.

12. ගම් ගෙයක අයිතිකරුන් නොහොත් පදිංචිකරුන්ගේ ඉල්ලීම් කල විටක ගේදොර කලමනා පිණිස සැලකෙන නරඹයකි සභාවට කල්පනාවෙන් වතුර ප්‍රමාණයක් සුදුසුයකි සභාවට පෙනෙන නිසමයන් ගටනේ දෙන පිණිස පුද්ගලික ජලෝපකරණයක් ඒ ගෙට කරවාගන්නට අවසර දීම සුදුසුයකි නමුත්ව හැඳිනියෙක් ඒ අවසරය දෙන්නට සභාපතිනැතට පුළුවන. පුද්ගලික ජලෝපකරණයක් කරවාගන්නට එසේ අවසරදුන් කල නාගරික මහ පසිප්පයට වතුර දෙනුලබන ඉඩම සම්බන්ධකරන පසිප්පයට උවමණකු උපකරණ පසිප්පය ඒවා සවිකෙරීමට නොහොත් දුමටම ඕනෑ අඩුවැඩියද කමාන්ත හා සුපිරිත්වැන්බන්වැනගෙ විසිවිධානපිට ජලෝපකරණය ඉල්ලී නැතැත් තාගේ විශ්දමිත් සාදන්නටද දමන්නටද සවිකරන්නටද ඕනෑය. එබදු පුද්ගලික ජලෝපකරණයක් සෑදීමට උවමනායකි ගණන් බලා තක්සේරුකරණලද මුදල ඒ සම්බන්ධ වැඩ පටන්ගන්නට පළමුවෙන් නාගරික මුදලාගාරයට ගෙවන්නට නිසමකරන්නට මන්ත්‍රීසභාවට පුළුවන.

පසිප්ප ගණකට අල්ලාගන්නට බැරිය.

මන්ත්‍රීසභාවේ අවසර නැතුව මහ පසිප්පෙන් පසිප්ප නොදමිය යුතුයි.

13. සම්බන්ධ පසිප්පය හෝ උපකරන පසිප්පය හෝ සවිකෙරීමට හෝ දුමටම උවමනා අඩු වැඩි තරයකට අල්ලාගන්නට බැරිය.

14. නාගරික මහ පසිප්පයන්ගෙන් කිසිවකින් කිසියම් ගෙයකට ඉඩමකට නොහොත් ඉඩම් කඩමකට වතුර ගෙනයාම පිණිස උපකරන පසිප්පයක් නොහොත් පසිප්ප දමන්නට නොහොත් එසින් වතුර වැටෙන්නට ගමන් ඊට සම්බන්ධකරන්නටවත් එක්කෝ සභාපතිනැත විසින් ලියාදෙනලද කැමැත්ත නොහොත් අවසරයක් නැතුව දුන්නට ඇත්නාඩු උපකරණ පසිප්පයන්ගෙන් කිසිවක් වෙනස්කරන්නටවත් දික්කරන්නටවත් වෙන්කරන්නටවත් සභා පතිනැතගේ ලියා දෙනලද කැමැත්ත නොහොත් අවසරය නැතුව කිසියම්කොට බැරිය. කමාන්ත බාර සුපිරිත්වැන්බන්වැනගේ විසිවිධානපිට හැර එක්කෝ ඒක තිබෙන්නට නොහොත් මැදිස්තට නිසමකරගෙන ඇති නැත සභා පතිනැත ඒත්තුගන්නාතුරු එබදු පසිප්පයක් නොදමිය යුතුයි.

ගෙවල් ගොඩකට සම්බන්ධ පසිප්පය.

15. සභාපතිනැත විසින් වෙනස් අවසරයක් දෙන්නට ගෙදෙන්නේනම් මිස නැතහොත් පසිප්ප මාහියෙන් වතුර ලබන්නාඩු නොහොත් මතු ලබන්නට හැකිවෙන්නාඩු එක් එක් ගෙයට නොහොත් ඉඩමකඩමට ඒකටම පමණක්වූ වෙන්වූ සම්බන්ධ පසිප්පයක් ඇතිවිය යුතුයි. කිසි ගෙයක එකකට වැඩි සම්බන්ධ පසිප්ප තිබෙන්නටවත් ඒකේ උපකරණ පසිප්ප නවත් ගෙයක උපකරණ පසිප්ප පොකුණු නොහොත් අනාකාර ජලකමාන්ත සම්බන්ධ තිබෙන්නටවත් බැරිය.

අවසර නැතුව දමනලද පසිප්ප අහක්කර ඊට වෙන විශ්දම අගකරගන්නට සභාපතිනැතට පුළුවන.

16. ඉහත උපව්‍යවස්ථාවල නියෝගයන්ට විරෝධව ගම් කිසි කෙණෙක් සම්බන්ධ පසිප්පයක් හෝ උපකරණ පසිප්පයක් නොහොත් පසිප්ප, දුමටමෙන් වෙනස් කලෝත් නොහොත් දික්කලෝත් ඒ පසිප්ප නොහොත් පසිප්පය අහක්කරන්නට සභාපතිනැත විසින් නිසමකල සුදාය, ආඥාකල්පය. ඒ දේ අහක්කරන්නට ඕනෑ තැනැත්තා විසින් ඒ තැනැත්තාට දුන්විම ලැබී තුන් දවසක් ඇතුලත අහක්කොටලෝත් සභාපතිනැත විසින් ඒක අහක්කරවිය යුතුයි. ඊට වෙන විශ්දම බලා දැනගියකර ඉහතකී තැනැත්තාගෙන් 1887ගේ නාගරිකසභාව්‍යවස්ථාවේ 281 වෙනි 282 වෙනි කාණ්ඩානුකූලව ඒ ව්‍යවස්ථාවේහි ගෙවන්නට නිසමවූ විශ්දමක් ගමන් අගකරගත යුතුයි.

පසිප්ප සම්බන්ධවීම.

17. මන්ත්‍රීසභාව විසින් සපයනලද වතුරට සම්බන්ධ නොහොත් ඒ වතුර ගෙනයාමට ඇති පසිප්ප වැසිදිග එකතුකෙරීම පිණිස කටාරමකටවත් ලේගරයකටවත් වෙනාකාර භාජනයකට වත් සම්බන්ධ නොවිය යුතුයි.

බිම වලලනලද කටාරමක් වතුර වක්කර තැබීමට නොගතයුතුයි.

18. සභාපතිනැත ලියාදෙන අවසරයක් පිට මිස එසේ නැතුව බිමේ වලලාපු කටාරමක් නොහොත් හාරපු වන්කිසක් සභාව විසින් සපයාදෙන ලද වතුර රක්ෂාකරගැනීම පිණිස පාදවිච්චි නොකල යුතුයි.

වතුර රක්ෂා කරගන්නා භාජන. අපනයන වතුර.

19. සභාව සපයාදෙන වතුර රක්ෂාකරගැනීම පිණිස ලොහොතකට නොඅල්ලාපු ලී භාජන යන් නොගත යුතුයි.

20. ගෙයක අයිතිකරුගේ නොහොත් පදිංචිකරුගේ නමින් ඉඩම කඩම ඇතුලත ඇති ටැන්කිකින් පිප්පෙකින් නොහොත් පසිප්පෙකින් වතුර අපනයන්නට නොහැරිය යුතුයි. ගම් කිසි ගෙයක නොහොත් ඉඩමක ඇති ගම්කිසි සම්බන්ධ පසිප්පෙක හෝ උපකරණ පසිප්පෙක හෝ කිසියම් වාන්කිසක හෝ පසිප්පෙක හෝ අන්‍ය ජලකමාන්ත ඉරිවැටීමක් විනම අයිතිකරු නොහොත් පදිංචිකරු විසින් ඒ බව විසිකරන පැයක් ඇතුලත සභාපතිනැතට දුනුමදිග යුතුයි.

21. යම් ගෙයකට නොහොත් ඉඩමකට නාගරික ජලකමානාවලීන් ලැබෙන වතුර ඒ ගෙදර වාසි කර හැර අන්‍යයන් විසින් එක්කෝ ගේදෙර කළමනාවලට හැර වෙන කාරණාවලට පාවිච්චි කෙරෙනවාට කියා හෝ අපනඥානවාට නොහොත් නොහිසි පරිද්දෙන් නාසිතිකරණවාට කියා විස්වාසකෙරීමට කාරණා භේදනීයභාවයට ඇතිවනම් ඒ ගෙට නොහොත් ඉඩමට වතුර ගෙනදීමට ඇති පසිපසට දිගමනින සන්‍යුතයක් මනත්‍රීසභාව විසින් සම්බන්ධයක් සූතුය. ඒ ගෙය නොහොත් ඉඩම නාසිතිකරණවාට ඇති දිගබද ප්‍රමාණයේ එක එක රැජිවලට ගැලපෙන දෑ ඉහලින් ඇර ඊට වැඩිව විසදීමට ඇතැයි දිගමනින සන්‍යුතයේ දැනගත්ව ලැබුණ වුව වතුර සම්බන්ධයට මනත්‍රී සභාව විසින් වරින්වර නිසමකරන ගණන් ප්‍රමාණයේ ඇවිට ගෙට ගෙන් නොහොත් ඉඩම අසිතිකාරයා නොහොත් පදිංචිකාරයා බැඳී සිටින්නේය. ගේදෙර කළමනාවලට හැර අන්කිසි කාරණාවක් පිණිස පුදුසුයේ මනත්‍රීසභාවට පෙණෙන යම් බදු වූ පොරොන්දු පිට යම් බදු වූ නිසම ගන්ට ගටත්කොට කොසි කෙණේකුට නමුත් වතුර සපයාදෙනට නිවිසගන්ට මනත්‍රීසභාවට සූතුය.

22. මනත්‍රීසභාව විසින් සිසිඵ දිගමනින සන්‍යුතයට සපයා සම්බන්ධ ඒ දිගමනින සන්‍යු පාවිච්චිකරණවාට සැලසේ කියා කල්පනාවෙන් අගබදදක් අගකරන්ට මනත්‍රීසභාවට පුළුවන.

23. සභාපතිවරයාට යම්කිසි දිගමනින සන්‍යුතයක් නමුත් කල්පිතව එහි හරි වැරදි බලා පරික්ෂාකොට දැනගන්නා පිණිස හෝ ඒක විභාගකරන පිණිස හෝ යම් කිසි පුද්ගලික ප්ලෝප කාරණයක් අන්ති-වන විටක හෝ අහස්කරන්ට පුළුවන.

24. මනත්‍රීසභාව පත්කලමුත් විසින් හෝ ඔවුන්ගේ විධිවිධාන පිට මිස එසේ නැතුව කිසි දිග මනින සන්‍යුතයක් අවිච්චිභාවයට වෙනස්වන නොකොට සූතුය.

25. උවමණසෙහි කල්පනාවෙන් හැරියට වතුර සැපයීම යම් යම් පැය අතරතුරේදී මනත්‍රී සභාව විසින් නැවැත්විය යුතුයි නොහොත් වැලැක්විය යුතුය.

26. යම් කිසි හදිසි අන්‍යවත් නිසා හෝ අසාධනාමි නිසා හෝ වෙන යම් පහකල නොහැකි කරුණක් නිසා නාගරික සභාමණ්ඩලයට වතුර සපයාදීම නොහැකි වනම් එසේ සපයා තුදුන්කාට දෙබසකටවත් අලාභයකටවත් මනත්‍රීසභාව ගටත් නැත.

27. පුද්ගලික ප්ලෝපකරණයක් ඇති යම් කිසි ඉඩමකඩමක අසිතිකාරයෙක් නොහොත් පදිංචිකාරයෙක් අතින් කෙණේකුට වතුර සැපයීම එක්කෝ ගින්නක් නිවන පිණිස නොහොත් පුද්ගලික ප්ලෝපකරණයක් ඇති ඒකේ නමුත් වතුර ලැබෙන පසිපස නමාගේ ප්‍රමාද දෝෂයක් නැතුව තරන්වී ඇති නමුත් පදිංචිකාරයෙකුට මිස අන්කිසි කෙණේකුට ඒ ඉඩමේ ඇති ටැන්කිසි කිත්වත් පසිපසකිත්වත් කිසියම් ප්‍රමාණ වතුරක් මුත් ගන්ට කැමැත්තෙන් ඉඩදීම නොකටසූතුයි.

28. ගේ දෙර කළමනාවලට ඇර අන්කිසි කරුණකට නාගරික ජලකමානායෙන් වතුර සපයාදෙනු නොලබන කිසි කෙණේකුට එසේ ගේදෙර කළමනාවලට සපයා දෙනුද නොහොත් ලබාගන්නා වතුරක කිසිකිසි ගේදෙර කළමනාවලට හැර අන් කිසිවකට නොගනුයුතුයි.

29. සභාපතිවරයා විසින් ලියවිල්ලකින් බලය දෙනලද කොසියම් කෙණේකුටමුත් උදය සිනුව අවේ පටන් සවස සිනුව පහ දක්වා ඒ අතරතුරේ කොසියම් වේලාවකදී මුත් කොසියම් ගොඩනැගිල්ලකට නොහොත් ඉඩමකඩමකට එහි ඇති පසිපසවලද වැඩවලද සම්බන්ධව උවමනා දේපලද අදාළ විභාගකරණ පිණිස එකකෝ යම් වතුර ප්‍රමාණයක් අපගේ සන්දේද නොහොත් නිසිකාරණයේ පාවිච්චිවන්නේද කියා දැනගන්නා පිණිස අසිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට පැයක් කල්පිතා දැනුම්දී ඇතුල්වෙන්නට පුළුවන. එබඳු කෙණේකුට එකී කාරණා සදහා එහි ඇතුල්වෙන්නට සැලකෙන කාරණා නැතුව නැරඹෙන්නා එක්කෝ එබඳු විභාගයක් කරන්ට හෝ උවමනා වනම් වතුර අපහසුම වලක්වන්නට සැලකෙන කාරණා නැතුව ඉඩතුරුන්කොත් එබඳු ගොඩනැගිල්ලකට නොහොත් ඉඩම කඩමකට වතුර සපයා දීම නමුත්වන්ට මනත්‍රීසභාවට පුළුවන.

30. පුද්ගලික වතුර සැපයීමක් කෙරෙන ගෙයක නොහොත් ඉඩම කඩමක අසිතිකාරයා නොහොත් පදිංචිකාරයා නමුත් විසින් ගෙවියයුතු දිග බදු ප්‍රමාණය ගෙවියයුතු දවසේ පටන් පසලොස් දවසක් පසුවෙනකොත් නොගෙව්වොත් එක්කෝ මේ පරිච්ඡේදයේ උපව්‍යවස්ථාවල නිසමවලින් කිසිවකට පරිබවු යම් කිසිවක් එබඳු අසිතිකාරයෙක් නොහොත් පදිංචිකාරයෙක් කලොත්, කෙරෙව්වොත්, කරන්ට ඉඩදුන්නකොත් එක්කෝ නාගරික ජලකමානායට අසිති වතුර අපගේ සාමන් නොහිසි පාවිච්චියක් නොසැලකෙන නාසිතිකරන් අපවිත්‍රවීමත් වැලැක්වීමට නමුත් විසින් කලසූතු දේ අසුක්කේ නොකර හැරියොත් ඒ ගොඩනැගිල්ලට නොහොත් ඉඩමකඩමට වතුර සැපයීම නැත්තන්ට සභාපතිවරයාට පුළුවන.

31. යම් ගොඩනැගිල්ලකට නොහොත් ඉඩමකඩමකට වතුර සැපයීම නමුත්වන්ට නොහොත් වලක්වන්නට එක්කෝ යම් කිසි පසිපසකට නොහොත් පසිපස අහස්කරන්ට මනත්‍රීසභාවට මේ උප ව්‍යවස්ථාවලින් බලයදී ඇති සියළු විටද ප්ලෝපකරණයක් ඇති ගෙයක පදිංචිකාරයෙක් නැතිවෙන සියළු විටද ඒ ගොඩනැගිල්ල නොහොත් ඉඩමකඩම අසිතිකාරයාට නොහොත් බදුකරනොත් ඇත් නම් බදුකරණයට හසරයක් කල්පිතා දැනුම්දුන් පසු සභාපතිවරයාගෙන් ඒ පිණිස බලයලත් කෙණේ කුටද ඔහුගේ කමකරුවන්ටද උදය සිනුව 8න් සවස සිනුව 5න් අතරතුරේ එකී ගොඩනැගිල්ලට නොහොත් ඉඩමකඩමට ඇතුල්වී නාගරික මහ පසිපසෙන් වතුර ගැලෙන යම් යම් පසිපස වලක් වන්නටද සභාව හිමි යම් යම් පසිපස ගෙනයන්නටද පුළුවන.

32. මේ පරිච්ඡේදයෙහි කොසි නැතක නමුත් “මහපසිපස” යන්න යොදා ඇද්ද එසින් තේරුම් ගතයුතු නාගරික ජලාශයෙන් ගාඵ නගරයට වතුර සවන පසිපස සහ ඒකේ අනුය. “සම්බන්ධ පසිපස” යන්නෙන් තේරුම්ගතයුතු මහ පසිපසේ සිට යම් ගොඩනැගිල්ලකට ඇතුල්වෙන තැන නොහොත් තැන ලක තබා තිබෙන නමුත්වන පිහත දක්වා ඇති පසිපස. “උපකරණ පසිපස” යන්නෙන් තේරුම් ගතයුතු ඉහතකී නමුත්වන පිහතේ සිට යම් කිසි ගොඩනැගිල්ලකට නොහොත් ඉඩමකඩමකට වැටෙන පසිපස සහ ඒකේ අනුය.

XXI. පරිච්ඡේදය. උකස් ලියාපදිංචිකරවීම.

නගර සභාමණ්ඩලය ඇතුලත යම්කිසි නිවෙල දෙසක් උකසට ගන්නා එක්එක් තැනැත්තා විසින් එක්කෝ ඔහු මැරීලා නම් ඔහුගේ උරුමකරුගේ නොහොත් උරුමකරුගේ නමුත් එක් කෙණේකුත් විසින් එක්කෝ ඔහුගේ පොළොන්නකාරයා විසින් ඒ උකස නාගරිකසභා කන්තෝරුවේ ලියාපදිංචිකරන්ට සැලැස්විය යුතුයි. එබඳු උකසක් ඇති ඒක ලියාපදිංචිකරවන්නට කැමති ඒ ඒ තැනැත්තා විසින්ම හෝ ඔහුගේ කළමනාකාරයාට හෝ ඔහුගේ නමගමද උකස්කරනලද දේ අසිතිකාරයාගේ නොහොත් උකස දුන් තැනැත්තාගේ නමගමද ඒ ඉඩමේ විස්තර සම්බන්ධ නොහොත් ඒ ඉඩම හරිආකාර ඇද්නගැන්මට උවමනා වෙනත් කොරතුරුද සහිත දුන්විමක් මනත්‍රී සභාවට දියයුතුය. එසේ දුනුම්දී ගත විටත් ඒ තැනැත්තා ගෙවිම්ව ඉහතකී කාරණා නාගරිකසභා කන්තෝරුවේ ඒ පිණිස තබා තිබෙන පොහොම මනත්‍රීසභාව විසින් ලියවාපදිංචිකරවිය යුතුයි.

2. මේ පරිච්ඡේදයෙන් කැමති යම් කෙණේකුත් විසින් ගත 25න් ගාස්තුව ගෙවා නාගරිකසභා කන්තෝරුව ඇර තිබෙනතර පරික්ෂාකර බලන පිණිස එබඳු සිසිඵ ලේඛනම සිසිඵ වේලෙහිම ඊට ඉඩදී තැබිය යුතුයි.

3. මේ පරිච්ඡේදයේ පලමුවෙනි උපව්‍යවස්ථානුකූලව ලියාපදිංචිකරනලද උකසකට අසිති යම්කිසි දෙසක් 1887ගේ නාගරිකසභා ව්‍යවස්ථාවේ 149 වෙනි කාණ්ඩයානුකූල බලපත්‍රයක්පිට තහනමට ගන්ට යෙදෙන විටක, ඒ දෙස එකී ව්‍යවස්ථාවේ 151 වෙනි කාණ්ඩයානුකූලව විකුණන්නට

වතුර අනිසිලෙස පාවිච්චිකෙරීම ආදියක් වෙනවිට දිගමනින සන්‍යුතයක් සම්බල සූතුයි.

මනත්‍රීසභාව මනින සන්‍යු සපයාදිය යුතුයි.

මනන සන්‍යු පරික්ෂාදිග පිණිස අහස්කරන්ට සභාපති වරයාට පුළුවන.

දිග මනින සන්‍යු අවිච්චිභාව කළ සූතු සභාව විසින් පත් කලමුත් පමණක.

මනත්‍රීසභාවවතුර වලක්වන්නට පුළුවන.

පහකලනොහැකි කරුණක් නිසා වතුර සැපයීම බැරී වූකොත් මනත්‍රී සභාව ඊට වග කියන්නට බැඳීතැන.

පුද්ගලික ප්ලෝප කාරණයක් හිමියෙ ක් අන්‍යයන්ට වතුර ගන්ට කැමැත්තෙන් ඉඩනොදියයුතුයි.

අනිසිලෙස වතුර පාවිච්චිය අපරබ්ධ යක.

පුද්ගලික ප්ලෝප කාරණයක් ඇති ඉඩමකඩමකට ඇතුල්ව එසේ පරික්ෂාකරන්ට බලය දෙනට සභාපතිවරයාට පුළුවන.

උපව්‍යවස්ථා ආදිය කඩකලමුත් වතුර සැපයීම වලක්වන්නට පුළුවන.

සභාපතිවරයා විසින් බලය දෙනලද තැනැත්තන්ට ඇතුල්ව පසිපස ආදිය වැලැක්විය හැකිය.

අවි දක්වන වගන්තිය.

උකසක් ගත් කෙණේකුට උකස ලියාපදිංචිකරන්ට පුළුවන.

ලේඛන බලා පරික්ෂාවට ඉඩඇර තිබියයුතුයි.

උකස්වූ දෙස තහනමට ගන්නල උකස ලත්

අනදර සහිත ප්‍රාන්තරාධිකරණවලින්. 1887 වන තක්සේරුවේ ව්‍යවස්ථාවේ 259 වෙනි කාණ්ඩයානුකූලව දෙනලද අවසරපත්‍රයයි.
ගාස්තුව : රු. —

ගාල්ලේ නාගරික මන්ත්‍රීසභාව, 1887 වන නාගරික සභාව්‍යවස්ථාවේ 259 වෙනි කාණ්ඩයේ ඒ සභාවට දී ඇති බලය පිට — පදිංචි — ට — නිබන්ධ — අසබදු තෝරාගත් දරන — ගෙහි — සත් කරගත් ඒ සාධනය සුබසම්ප්‍රදාය සිත්තෙන් මෙක හදිසිසි අන්තර් වැලැක්වීමට කලින් ඇතිවිය යුතු සියළු ප්‍රවේශ සහිතව නිබන්ධනට නිමකර මෙසේ අවසර දෙන්නේය. ඒක නිතරම කරනට හෝ අවලංගු කරනට බලය මන්ත්‍රීසභාවට ඇත්තේය.

මේ අවසරපත්‍රය වලංගුව පවතින්නේ 19 — දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා වේ.
විෂි 19 — දින ගාල්ලේ නාගරික සභාකර්තෘවරුලේදිය. සභාපතිතුමාගේ අණපිට, සෙකුතාරිස්.

1887 වන ව්‍යවස්ථාවේ 233 කාණ්ඩයානුකූලව දෙනලද අවසරපත්‍රයයි.
ගාස්තුව තුන්මාසේකට ගත 50.
මෙහි ලත් නැතැත්තා වන — පදිංචි — ට — තෝරා — ගෙහිදී — 1887 වන ව්‍යවස්ථානුකූලව විකුණනට මෙසින් බලය දෙනලද්දේය.

මේ අවසර පත්‍රය බල සහිතව හෙවත් වලංගුව පවතින්නේ —
විෂි 19 — දින ගාල්ලේ නාගරික සභා කර්තෘවරුලේදිය. සභාපතිතුමාගේ අණපිට, සෙකුතාරිස්.

X. පරිච්ඡේද 1 වෙනි උපව්‍යවස්ථාවේ “ජී” ආදාය. — පදිංචි — ට — ගබඩාකර තිබිගන්නට අවසර දෙන ලදී. මේ අවසරපත්‍රය වලංගුව පවතින්නේ 19 — දෙසැම්බර් මස 31 ද, වෙනතුරුය.
විෂි 19 — දින ගාල්ලේ නාගරික සභා කර්තෘවරුලේදිය. සභාපතිතුමාගේ අණපිට, සෙකුතාරිස්.
XI. පරිච්ඡේද 1 වෙනි උපව්‍යවස්ථාවේ “එච්” ආදාය. 1887 වන නාගරික ව්‍යවස්ථාවේ 138 වෙනි කාණ්ඩයානුකූල උපලේඛනය. — නමටයි.

| ව්‍යාජය සහ කොටසක සහය. | විවිධ. | ගෙවීම්. | විවිධ. | විවිධ. | විවිධ. | විවිධ. | විවිධ. | විවිධ. | විවිධ. |
|--|--------|---------|--------|--------|--------|--------|--------|--------|--------|
| වෙනත් කිසිසුතු කාරණය. මෙහි අවන්වැඩියාකරනට ඕනෑ කවුද අසබදු ගෙවනට ඕනෑ කවුද සි දක්වනට ඕනෑය. | | | | | | | | | |
| (a) අවන්වැඩියා කෙරුමට වෙන වියදම් දරන්නේ — (අසීනිකාරයා නොහොත් බදු කාරයා ප්‍රධානානුකූලව පරිද්දෙන්) | | | | | | | | | |
| (b) අසබදු සහ ගෙවන්නේ — (අසීනිකාරයා නොහොත් බදුකාරයා ප්‍රධානානුකූලව පරිද්දෙන්.) | | | | | | | | | |

විෂි 19 — දින ගාල්ලේදිය.
* අසබදු නොහොත් අසබදුදක් ගෙවනට අවන්වැඩියා සම් සම් ගෙවල්වල ගොඩනැගිලිවල නොහොත් ඉඩම්වල අඩු රුද්‍රපතා විවිධාකාරව තක්සේරුකරනට නාගරික මන්ත්‍රීසභාවට පූර්වවේදන පිණිස, එබඳු ගෙවල්වල ගොඩනැගිලිවල නොහොත් ඉඩම්වල අසීනිකාරයන්ගෙන් නොහොත් බදුකාරයන්ගෙන් ඒ ගෙවල්වල ගොඩනැගිලිවල නොහොත් ඉඩම් වල අඩුරුද්‍රපතා විවිධාකාර නොහොත් බදු මෙපමණයයි දක්වන්නාවූ උපලේඛනයක් ඉල්ලුනට සභාපතිතුමාට යුතුව පමණක්නොව සභාපතිතුමාට නොහොත් සභාපතිතුමා විසින් ඒ පිණිස පත්කරනලද්දන්ට ඉර උදුඩු වේලාවේ පටන් ඉර බිසිනටත් කොසි වේලාවකදී නවුන් එබඳු ගෙවල්වලට ගොඩනැගිලිවලට නොහොත් ඉඩම්වලට ඒ ආකාර කාරණ පිණිස ඇතුළත් ඒවා පරික්ෂාකරනට යුතුය. මෙහි මේ නිමකරනලද උපව්‍යවස්ථාව ලියාදෙන්නට බැරිය කියන්නාවූ එක් කෝ දෙන්නට නියමවූ දවසේ පටන් සතිකන් ඇතුළත නොදෙන්නාවූ එක්කෝ වැරදි සහිත බෙරු උපලේඛනයක් ඒබව දන ගෙගම දෙන්නාවූ එක්කෝ සභාපතිතුමාට නොහොත් සභාපතිතුමා විසින් ඉහතකී ප්‍රකාරයට පත්කරනලද යම් කෙණේ කුට එබඳු ගෙවල්වලට ගොඩනැගිලිවලට නොහොත් ඉඩම්වලට ඇතුළුවීම ඒවා පරික්ෂාකෙරීම ඕනෑවිනම් ඒවා මැනීම නිතරමකරන බාධාකරන නොහොත් වලක්වන යම්කෙණක් ඇද්ද ඒවා නැතැත්තා රුපියල් 50ක දඩයට අසර වෙන්නේය.
ඉහත නම් සදහන්කල — ගෙන් ඉහත පෙන උපලේඛනය මෙවන් පටන් සතිකන් ඇතුළත දෙන්නට මෙසින් ඕනෑ කෙරේ. සභාපතිතුමාගේ අණපිට,

විෂි 19 — දින ගාල්ලේ නාගරික සභා කර්තෘවරුලේදිය. සභාපතිතුමාගේ අණපිට, සෙකුතාරිස්.

XI. පරිච්ඡේද 2 වෙනි උපව්‍යවස්ථාවේ “චේ” ආදාය. නාගරික සභා ව්‍යවස්ථාවේ 146 වෙනි කාණ්ඩයානුකූල උපලේඛනය.

| පලායේ සහ කොටසක සහය. | විවිධ. | ගෙවීම්. | විවිධ. | විවිධ. | විවිධ. | විවිධ. | විවිධ. | විවිධ. | විවිධ. | වෙනත් කිසිසුතු කාරණය. |
|---------------------|--------|---------|--------|--------|--------|--------|--------|--------|--------|-----------------------|
| | | | | | | | | | | |

* ඒ ප්‍රකාර ලැයිස්තු සාදාගන්නට සභාපතිතුමාට පූර්වවේදන පිණිස සභාපතිතුමා නොහොත් සභාපතිතුමාගෙන් බලයලත් මුද්‍රාදාරී කෙණක් විසින් එබඳු අසබදු ගෙවීමට අවන්වැඩියා කල්පනාවෙන් සියළුදෙනාටම නමන්ට ඇති වාහන සහ සතුන් ගැණ අසබදු තක්සේරු කෙරීමට දනගනමනාසි සභාපතිතුමාට පෙනීසන කාරණ ලියා සම්පූර්ණ කර එවනට උපලේඛනයක් දිය යුතුයි. ඒ උපලේඛනය අවනුලැබූ එක එක තැනැත්තා අසබදු ගෙවනට අවන්වැඩියා නොවූවත් ඒක ලියා සම්පූර්ණකොට අත්සන්කොට දැනම දු නාගරික සභා කර්තෘවරුට යැවිය යුතුයි. එබඳු උපලේඛනයක් ලැබී සත්දවසක් ඇතුළත ඒක ලියා සම්පූර්ණකෙරීම අනප්‍රසාද කරන්නාවූ බැරිය කියන්නාවූ නොහොත් පැහැරදරින් නාවූ එක්කෝ දනගෙනම වැරදි සහිතව සැබෑ නොවන්නාවූ යමක් එහි ලියා දෙන්නාවූ යම් කෙණක් ඇද්ද ඒ තැනැත්තා රුපියල් 50කට වැඩිනොවන්නාවූ දඩයට අසර වේ.

XI. පරිච්ඡේද 4 වෙනි උපව්‍යවස්ථාවේ “චේ” ආදාය. විෂි 19 — දින ගාල්ලේ නාගරික සභා කර්තෘවරුලේදිය. නමටයි.

* පහත දක්වන වාහන සහ සතුන් ගැණ විෂි 19 — ට ගෙවනට ඕනෑ අසබදු 1887 වන නාගරික සභා ව්‍යවස්ථාවේ බලයපිට ගාල්ලේ නාගරික මන්ත්‍රීසභාව විසින් තක්සේරුකොට නිමකරනලද්දී පහත දක්වන මුදල් ගණන් මග අස විසින් ගෙවනට ඕනෑබව දනගන මැනවි.

| වාහනවල නොහොත් සතුන්ගේ විසාර. | ගණන. | අසබදු ප්‍රමාණය. | ගෙවනඩ මිනුම් මුදල. | ගෙවනට නියමවූ කාලය. |
|--|------|-----------------|--------------------|---|
| කරෙන්න | ... | ... | රු. 5 0 | විෂි 19 — පෙබරවාරි 1 වෙනිදා රු. — විෂි 19 — අගෝස්තු 1 වෙනිදා රු. — |
| බරකරෙන්න සහ තිරික්කල... | ... | ... | 4 0 | |
| රික්ෂා | ... | ... | 0 50 | |
| අශ්වයන්, පෝනීන් සහ අශ්වකරයන් | ... | ... | 2 50 | |
| ගොනුන් සහ කොටළුවන් | ... | ... | 1 0 | |
| රෝද විෂකම්භය අහල් 24 කට වැඩිබාල යන්ගේ කරෙන්න | ... | ... | 5 0 | |

භාරදුන් දින — ඉහතකී අසබදු මුදල් ඉහතකී දිනවලදී නොහොත් ඉන් මෙහා දවසකදී මේ කර්තෘවරුට ගෙකුත් ගෙවනට මෙසින් ඕනෑකෙරේ. එසේ ගෙකුත් ගෙවනට නොගෙදුනොත් ඒවා අසකරගන්නා පිණිස සභාපතිතුමා විසින් වරින් තුරින් නිකුත්කරනු ලැබේ.
සෙකුතාරිස්.

XI. පරිච්ඡේදයේ 6 වෙනි උපව්‍යවස්ථාවේ “කේ” ආදායම.
 ගාල්ලේ නාගරික මන්ත්‍රීසභාවේ උපව්‍යවස්ථාවල නිසමවූ උපලේඛන.

| | | | | |
|--------------------|--|---------------------------------|-----------------------------|---|
| නොහාරිස් තැනගේ නම. | වැඩි ඉගෙනගන්නා පිණිස බැඳුණා වූ ලිපිත් නෝ සිවිත්තාදුද සිවිත් නම් කීදෙනෙක්ද. | බැඳිසිවිත්තා වූ ලිපිත්තන්ගේ නම. | එක් එක් කොටස බැඳුණා වූ දින. | බැඳිසිවිත්තා වූ ලිපිත්තන් වැඩි කළ කාලය. |
|--------------------|--|---------------------------------|-----------------------------|---|

ඉහත නම සඳහන්වූ ගෙන් පසලොස් දවසක් ඇතුළත මේ පත්‍රය සම්පූර්ණ කර එවනට ඕනෑකර තිබේ. සභාපතිතුමාගේ අණපිට,
 ව්‍යවස්ථාපිත වූ දින ගාල්ලේ නාගරික මන්ත්‍රීසභා කන්තෝරුවේදී. සෙසුකාරියේ.

XII. පරිච්ඡේදයේ 3 වෙනි උපව්‍යවස්ථාවේ “ඇල්” ආදායම. ලියාපදිංචි කිරීමේ සහතිකපත්‍රය.
 පලාගත් නෝමරය ලියාපදිංචි කිරීමේ නෝමරය
 මෙහි පහත සඳහන්වෙන විස්තර ඇති (බල්ලෙක් නොහොත් බල්ලාලා) ගෙදර පදිංචිකාර විසින් මෙම කන්තෝරුවේ ලියා පදිංචිකර ඒ වෙනුවෙන් ගෙවනට ඕනෑකරන ගාස්තු රුපියල් ගෙවනට යෙදුණ බව මෙහි සහතික කලා ඇත. බල්ලාගේ විසතර.
 ව්‍යවස්ථාපිත වූ දින. සේනියා. පාට.
 මෙම සහතිකපත්‍රය මාර්තු මස 31 වෙනි දින වනතුරු වලංගුවනවා ඇත. නගරසභා සෙසුකාරියේ ව
 ව්‍යවස්ථාපිත වූ දින. මස ගාල්ලේ නගරසභා කන්තෝරුවේදී.

XII. පරිච්ඡේදයේ 5 වෙනි උපව්‍යවස්ථාවේ “ඇම්” ආදායම. බල්ලන්ගැන පනවන ලද ගෙවී නෝමරය උපව්‍යවස්ථාවල නිසමවූ උපලේඛන.
 පිටිය ගාහමුලිකාගේ නම

| ඇතුළු සිටි නම බල්ලන්ගේ නෝමරය. | විසතර. | | | | අයිතිකාරයාගේ නම. | ගෙවාපු දිනය. |
|-------------------------------|--------|---------|------|-----------------------|------------------|--------------|
| | වයස. | සේනියා. | පාට. | වෙනත් කිසිකුණු කරුණු. | | |

බාරදුන් දිනය ව්‍යවස්ථාපිත වූ දින. මස දින ගාල්ලේදී. ගාහ අයිතිකාරයාගේ අත්සන.
 ඉහත නම සඳහන් කල ගාහ අයිතිකාරයා විසින් ඉහත දේන උපලේඛනය සහිතව ඇතුළතදී සම්පූර්ණ කර එවනට යෙදුණ බව මෙහි සහතික කලා ඇත. එසේ නොකලොත් මිසු රුපියල් 20 ක දඩයකට යටත් වේ. සභාවේ අරපිරිසි,
 ව්‍යවස්ථාපිත වූ දින. මස දින ගාල්ලේ නාගරික මන්ත්‍රීසභා කන්තෝරුවේදී. සෙසුකාරියේ ව්‍යවස්ථාපිත වූ දින.

XV. පරිච්ඡේදයේ 19 වෙනි උපව්‍යවස්ථාවේ “ඇන්” ආදායම. කරෙන්න අවසරය (මෙය තවත් කෙසේකුට ලියා අයිතිකරදෙනට බැරිය.)
 නෝමරය ව්‍යවස්ථාපිත වූ දින. මාස දින ගාල්ලේදී.
 ගාල්ලේ විශේෂ නෝමරය ඉඩමේ පදිංචි 1973 වන 17 වෙනි ව්‍යවස්ථාව යටතේ අවසරපත්‍රයක් ඉල්ලා සිටින බැවින්ද එහි ඕනෑකරන අයිතියට දන්වන ප්‍රකාශපත්‍රය සාදා අත්සන්කළ බැවින්ද, ඉහත නෝමරය යටතේ මෙවන් පටන් ලබන දෙසැම්බර් මාසේ 31 වෙනි දින දක්වා මන්ත්‍රීසභාවේ උපව්‍යවස්ථානුකූලව කුලියට බදුදීම පිණිස තබාගත්ව මිසුට මෙහි අවසරදෙන ලද්දේය. ඒ කී විට වැඩිගණකන් දක්නා නොහැර ගෙනගත්ව බැරිය. ඉහත මිලට ලිපිවි තිබෙන අවුරුද්දේදී දින වකවනුවේදී මගේ අත්සන තබා මෙසේ දෙනලදී. සභාපතිතුමාගේ අණපිට, සෙසුකාරියේ.
 ලියාපදිංචි කලේ සභාගේ සහ වාහගේ විසතර. අයිතියට ප්‍රකාශකරවීම.
 යන මම නෝමරය ඉඩමේ මා පදිංචිව සිටින බවද 1873 වන 17 වෙනි ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කරනට මා විසින් ඉල්ලා සිටින්නාවූ දුන් නෝමරය යටතේ පදිංචිකරනට යන්නාවූ එකම අයිතිකාරයා මා බවද මෙහි ප්‍රකාශකරමි. මෙසේ ප්‍රකාශකරනලද්දේ ව්‍යවස්ථාපිත වූ දින. දින ගාල්ලේදී.

VII. පරිච්ඡේදයේ 20 වෙනි උපව්‍යවස්ථාවෙහි නිසමවූ සතුන් මරන පිණිස දෙනලද විශේෂ අරසරපත්‍රය.
 ගාස්තුව රු. මෙය ලත් පදිංචි 1893 9 වෙනි ව්‍යවස්ථානුකූලව පහතසඳහන් වෙන ගෙවී දින මරනට අවසර තිබේ.

| ගවයාගේ විසතර. | පාට. | වයස. | හම් අවසාලය. | නිසමයන් සහ තවත් කිසිකුණුදේ. |
|---------------|------|------|-------------|---|
| | | | | 1. අනදරයක් නොවන හැරියටද, පුද්ගලික පාවිච්චියට පමණක් කොටද මරනට ඕනෑය. 2. මරනට පලමුවෙන් සහාය අවසරපත්‍රයක් ගම්මුලා දැනියට පෙන්වනට ඕනෑය. 3. පුළුල්ව පමණ අප්‍රසිද්ධ ලෙසින්ද ප්‍රසිද්ධ පාරකට දුරින්ද සහා මරනට ඕනෑය. |

ව්‍යවස්ථාපිත වූ දින. දින නාගරික මන්ත්‍රීසභාවේ ලියාපදිංචි කලේ, සෙසුකාරියේ.

X. පරිච්ඡේදයේ 18 වෙනි උපව්‍යවස්ථාවේ නිසමවූ හරක් අල්ලනට දෙන අවසරපත්‍රය. නාගරික මන්ත්‍රීසභාවට තමන් විසින් පනවනලද X. පරිච්ඡේදයේ 18 වෙනි උපව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන බලය පිට, කරෙන්නෙකු බව බැන පටවනාහර බැඳලා දිගවීමකට නොහැර නිබෙන ඊට අයිති සහකාර මිස එසේ නැතුව කොටසක් මිස පාරක නමුදු බැඳලා නොහොත් දිගවීමකට නොහැර නිබෙන එක්කෝ දඩුවමක් ඇවිදින සියළු අවස්ථාවන් බැවින් එවන් නොහොත් හරකුන් නොහොත් වෙන කොටසක් සහකාර නමුත් අල්ලනට නොහොත් තමන් ඉදිරියෙහි අල්ලනටද මහකඩේ පොලිස් සභානන් හාරකාර පොලිසියේ මුලාදානයකට බාරදෙනටද මෙහි බලය දෙනලද්දේය. මන්ත්‍රීසභාවේ අණපිට, සෙසුකාරියේ.
 ව්‍යවස්ථාපිත වූ දින. දින ගාල්ලේ නාගරික මන්ත්‍රීසභා කන්තෝරුවේදී.

X. පරිච්ඡේදයේ 17 වෙනි උපව්‍යවස්ථාවේ නිසමවූ ආත්තරසහිත ගස් කපනට දෙන ආඥාව. නමටයි.

හරියේ තිබෙන ලිඛිත අයිති ලකුණකර ඇති වන්නෙ තිබෙන ගහ ආත්තර සහිතව ගහක කිසියක් එසින් ම උදුරුවීම හැකි කිසියක් හැකි බැවින් මේ දන්වීම ලැබී 24 පැයක් ඇතුළත එකී ගහ කපා අහක්කරනට මෙහි බලය තිබේ. අණපිට, සෙසුකාරියේ.

XV. පරිච්ඡේදයේ 23 වෙනි උපව්‍යවස්ථාවේ “මී” ආදායම. සෙසුකාරියේ.

| රිසාව මිටිලට ගත් දින. | (1) රිසාව අයිතිකාරයාගේ නම. (2) රිසාව ඇදගෙන යන තැනැත්තාගේ නම. | පසුපු අවුරුද්දේදී අවසර පත්‍රයක් ලද දේනම් ඒ අවසරපත්‍රයේ නෝමරය. |
|-----------------------|---|---|
| (1) (2) | | |

அரசாட்சியாரால் ஏற்படுத்திய விக்ரூபனம்.

பெரியபிரித்தானியாவும் அயர்லாந்துச் சேர்ந்த ஐக்கிய இராச்சியத்துக்கும் சமுத்திரத்துக்கப்பாலுள்ள பிரித்தானிய நாடுகளுக்கும் அரசரும் சமயபரிபாலனருமாகிய மகத்துவ ஏழாவது எட்வேட் அரசரின் நாமத்தைக்கொண்டு.

விக்ரூபனம்.

இலங்கையிலும் அதனைச்சார்ந்த விடமெங்கும் ஆணசெலுத்துத் தேசாதிபதியும் சேனாதிபதியுமாகிய சார் யோசேப் வெஸ்ட் ரிட்ஜ்வே கே.சி.பி., கே.சி.எஸ்.ஐ., ஜி.சி.எம்.ஜி. பட்டவர்ந்தன ரவர்கள் செய்யும் விக்ரூபனம்.

உவெஸ்ட் ரிட்ஜ்வே,

1901 ம் ஆண்டின் 8 மிலக்கக் கட்டளைச்சட்டத்தின் 4 ம் பிரிவினாலே அக்கட்டளைச்சட்டத்தின் ஏர்ப்பாடுகளை நிறைவேற்றும் பொருட்டும், அவையின் மறுப்புக்காக ரூபாய் இருபதுக் கதிகப்படாத அபராதம் விதிக்கும்பொருட்டும், நகராதிசங்கத்தாரால் அவசிய மல்லது வசதியென்று காணப்படுந் துணைப்பிரமாணங்க னெவையோ அவைகளைக் காலத்துக்குக்காலஞ் செய்யவும், செய்யப்பட்டவைகளைத் திருத்த, அழிக்க, அல்லது வேறுபடுத்தலாமெனவும் திருபிக்கப்பட்டிருப்பதினாலும் :

ஏதுந் துணைப்பிரமாணங்களின் மாற்றுகை, திருத்தம், வேறுபாடு, அல்லது விகற்பத்துக்கு அவைகள் மந்திராலோசனைச் சபையாரின் அனுமதியுடன் தேசாதிபதியவர்களால் ஏற்படுத்தப்படும் வரையில் பவிப்புக்கிடையாதென்றும், அப்படியே உண்டாக்கப்பட்ட துணைப்பிரமாண மெதுவும் அங்கில, சிங்கள, தமிழ் பாஷைகளில் அரசாட்சியின் “கஸெட்” பத்திரிகையின் அடுத்தடுத்துவரும் இரண்டு சங்கியைகளில் பிரசுரஞ் செய்யப்படவும், சட்டநிறுபணச்சபையத்தருணம் நடத்தப்படுமேயாகில் அதின் முதலாம்முறை முகதாவில் வைக்கப்படவும், அப்படியத்தருணம் நடத்தப்படாவிடில் அடுத்தமுறை துவங்கியதன்பின் கூடிய சுறுக்கில் வைக்கப்படவும் வேண்டியது. அப்படியே சட்டநிறுபணச்சபையின் முகதாவில் வைக்கப்பட்டதன்பின் நாற்பது நாளைக்குள் சட்டநிறுபணச் சபையார் அத்துணைப்பிரமாணங்களில் எவைகளுக்காவது தடைபண்ணுவார்களேயாகில், அவைகளை மேற்கூறிய சபையார் அவர்களின் தீர்மானப்படி திருத்த அல்லது அழிக்கலாமென்றும், மேற்கூறிய சபையாரால் அப்படித் திருத்தப்பட்ட வல்லது அழிக்கப்பட்ட சகல துணைப்பிரமாணங்களையும் திருத்த அல்லது அழிக்கப்படாத சகல துணைப்பிரமாணங்களையும் அங்கில, சிங்கள, தமிழ் பாஷைகளில் அரசாட்சியின் “கஸெட்” பத்திரிகையின் அடுத்தடுத்துவரும் இரண்டு சங்கியைகளில் பிரசுரஞ் செய்யப்பட்டு அரசாட்சியின் “கஸெட்” பத்திரிகையில் விக்ரூபனம் பண்ணப்பட்டதுடன் மேற்கூறிய கட்டளைச்சட்டத்தில் எப்படி திருபிக்கப்பட்டிருக்கிறதோ வப்படியே நீதி, பெறுமதி, பலன் கட்டுப்பாட்டையுமுடையதெனவும் வழங்கி வருமென்று மேற்கூறிய கட்டளைச்சட்டத்தின் 6 ம் பிரிவின் 1 ம் 2 ம் கீழ்பிரிவுகளால் பிரமாணிக்கப்பட்டிருப்பதினாலும் :

இதனோடணத்திருக்கும் அனுபந்தத்தில் வெளிப்படுத்தப்பட்டிருக்கும் துணைப்பிரமாணங்கள் மேற்கூறிய கட்டளைச்சட்டத்தின் 4 ம் பிரிவின் கீழ் காலி நகராதி சங்கத்தால், செய்யப்பட்டு 6 (1) ம் பிரிவின் கீழ் மந்திராலோசனைச் சபையாரின் அனுமதியுடன் தேசாதிபதியவர்களால் விக்ரூபனஞ் செய்யப்பட்டு அங்கில, சிங்கள, தமிழ் பாஷைகளில் 1902 ம் ஆண்டு ஐப்பசிமாதம் 31 ம் தேதியிலும், 1902 ம் ஆண்டு கார்ந்திகைமாதம் 7 ம் தேதியிலும் அரசாட்சியின் “கஸெட்” பத்திரிகையின் அடுத்தடுத்து யிரண்டு சங்கியைகளில் பிரசுரஞ்செய்யப்பட்டும் அக்காலத்தில் கூடிய சட்டநிறுபணச் சபையின் முகதாவில் வைக்கப்பட்டபடியினாலும்.

மேற்கூறிய துணைப்பிரமாணங்கள் சட்டநிறுபணச் சபையின் முகதாவில் அப்படியே வைக்கப்பட்டு நாற்பது நாளைக்குள் ஏதுந் தடை செய்யப்படாதபடியினாலும்.

தேசாதிபதியாகிய நாம் 1901 ம் ஆண்டின் 8 மிலக்கக் கட்டளைச்சட்டத்தின் 6 (2) ம் பிரிவால் வேண்டியபடி இதுனோடணத்திருக்கும் அனுபந்தத்தில் வெளிப்படுத்தப்பட்டிருக்கும் துணைப்பிரமாணங்களை யித்தால் விக்ரூபனஞ் செய்கிறோமென்பதை நீவிரிப்போது அறிந்துகொள்வீராக.

கொடுக்கப்பட்டது எங்கள் நாதரவர்களின் வருஷம் ஓராயிரத்துத் தொளாயிரத்து மூன்றா மாண்டின் தைமாசத்து இருபத்தோராந் தேதியாகிய இன்று மேற்கூறிய இலங்கைத்தீவுள்ள கண்டி நகரத்தில்.

உத்தம தேசாதிபதியவர்களின் கட்டளைப்படி,

எவறட் இம் தூர்ண்,
கொலோனியல் சர்க்கிர் த்தார்.

அரசரைத் தேவன் பாதுகாப்பாராக.

அட்டவணை.

காலி நகரசங்கத்தின் சுவணப்பிரமாணங்கள்.

1 ம் அதிகாரம்.

உத்தியோகங்கள்.

1. காலத்துக்குக்காலம் சங்கத்தின் தீர்மானத்துக்கு அமைய உத்தியோகங்களை உண்டுபண்ணவும், அப்படி உண்டுபண்ணிய உத்தியோகங்களுக்குத்தக்க சம்பளத்தை நியமிக்கவும் சங்கத்துக்கு நியமாகும். சங்கத்தலைவர் தாமே நியமித்தற்கு அதிகாரமுள்ள யாதொரு உத்தியோகத்தினது சம்பளத்தையும் அந்தச் சங்கத்தலைவர் தாமே நியமிக்கலாம். ஆனால் அந்தச் சம்பளம் அந்த உத்தியோகத்துக்காகச் சங்கத்தால் நியமிக்கப்பட்ட தொகையிலும் மெற்படப்படாது.

இங்கே சொல்லப்பட்டவைகளுள் யாதொன்றும், சங்கத்தால் கட்டளைபண்ணப்படுமிடத்து, ஒருவர் ஒன்றுக்கு மெற்பட்ட உத்தியோகங்களைக் கைவற்று நடத்துவதற்காவது, அல்லது வேண்டிய உத்தியோகத்தரை நிருவாகசபையாருடைய சம்மதத்தோடு சங்கத்தலைவர் தாமே நியமித்து, அவர்கள் தகுதி என்று காணும் சம்பளத்தைக் கொடுத்தற்காவது தடையாக இருக்கமாட்டாது.

2. சங்கத்தின் விகிதராகிய சக்கிடுத்தாரும், மற்றும் உத்தியோகத்தரும், வேலைகாரரும் சங்கத்தலைவர் காலத்துக்குக்காலம் கற்பிக்கும் கடமைகளை அவர் கற்பிக்கும் மணித்தியாலமட்டும் செய்யவேண்டியது.

3. பின்வரும் உத்தியோகங்கள் இத்தால் உண்டுபண்ணப்படுகின்றன :-

1. நகராதிக்காரசங்கத்தின் விகிதராகிய சக்கிடுத்தார்.
2. சுகாதார உத்தியோகத்தராகிய சனிற்றரி ஓபீசர்.
3. பகிரங்கவேலைக் காரியாதராகிய சுப்பறின்றண்டன்.

உத்தியோகங்களும் சம்பளமும்.

உத்தியோகத்தாரின் கடமைகள்.

உண்டாக்கப்பட்ட உத்தியோகங்கள்.

2 ம் அதிகாரம்.

அலுவல்களை நடத்தும் முறை.

1. சபாநாயகராகிய சங்கத்தலைவர் தாமே சங்கத்தில் கிரமந்தவறுதபடி பாதுகாக்க வேண்டியது. அன்றியும் கிரமத்தைப்பற்றிய எந்தெந்த விஷயத்தையும் அவரே தீர்க்கவேண்டியவராவார்.

2. சங்கத்தோடுகூடிய எந்த விஷயத்திலும் சங்கத்தவர்களுக்குள் கவனிக்கப்படவேண்டிய முதன்மையும் முப்பும் பின்வரும்படியே :-

சங்கத்தலைவராகிய சபாநாயகருக்கே முதல்விசேஷம் உண்டு. மற்றைச் சங்கத்தவர்களுடைய முதன்மை அவரவர் நியமிக்கப்பட்ட அல்லது தெரிவுசெய்யப்பட்ட காலத்தொடக்கத்தின்படி கவனிக்கப்படும். முன்னே சங்கத்தவர்களாய் இருந்தவர்கள் திரும்பவும் சங்கத்தவர்களாகவரச் சம்பவீத்தால், அவர்களுடைய முதன்மை அவர்கள் சங்கத்திலே தொடர்ச்சியாய் அமைந்திருந்த காலத்தின் தொடக்கம்பற்றிக் கவனிக்கப்படும்.

3. சங்கக்கூட்டங்களில் நடத்தப்படவேண்டிய அலுவல்கள் பின்வரும் முறைப்படி நடத்தப்படுதல் வேண்டும் :-

(1) முந்திய கூட்டத்தின் வரலாறுகள் வாசிக்கப்பட்டு (தேள்வை என்றால்) திருத்தப்பட்டுப் பெலப்படுத்தப்படல் வேண்டும்.

(2) முந்தி அறிவித்தல் கொடுக்கப்பட்டுள்ள கேள்விகள் கேட்கப்படலாம்.

(3) முந்தி அறிவித்தல் கொடுக்கப்பட்டுள்ள விஷயங்கள் பிரேரிக்கப்படலாம்.

(4) பிரேரணைகளைப்பற்றிய அறிவித்தல்கள் கொடுக்கப்படலாம். ஆனால் சங்கத்தலைவரது அனுமதிப்படி சங்கத்தவர் எவரும், சபைகூடி இருக்கும்போது வசதியான எந்த நேரத்திலும், பிரேரணைகளைப்பற்றிய அறிவித்தல்களைக் கொடுக்க உரித்துண்டு.

(5) கொம்மிறிச்சபையாகிய உபசபையாருடைய நிப்போட்டுகள் சங்கத்தில் கொண்டுவரப்பட்டு அவற்றைக் கவனிப்பதற்காக ஒரு திகதி நியமிக்கப்படலாம். ஆனால் அப்படிப்பட்ட யாதொரு நிப்போட்டை உடனேதானே கவனித்து முடிவுகூட்டவேண்டுமென்று சங்கத்தவர் கண்டால், அதை அப்படியே உடனே கவனித்து முடிவுகூட்டலாம். யாதொரு நிப்போட்டைச் சங்கத்தார் தீர்தாக்கீ முடிவுகூட்டுமுன் அதை அச்சிட்டு சங்க அங்கத்தவர்களுக்குள்ளே முறைமுறையாக அனுப்புதல் வேண்டுமென்று சங்கத்தவருள் ஒருவர் பிரேரிப்பதற்கு உரித்துண்டு. அப்படி ஒருவர் பிரேரிக்குமிடத்து, அந்தப் பிரேரணை அனுவதிக்கப்பட்டபின், அது சபையாருடைய தீர்மானத்துக்கு விடப்படலாம்.

(6) உத்தியோகத்தார் செய்யும் நிப்போட்டுகள் கவனிக்கப்படலாம், அல்லது அவற்றைக் குறித்துக் கொம்மிறிச்சபையாருடைய கருத்தை அறியும்படி அவைகள் அவருக்கு அனுப்பப்படலாம்.

(7) சங்கத்துக்கு அல்லது சங்கத்தலைவருக்கு அனுப்பப்படும் மனுக்கள், பெட்டிசன்கள், முறைப்பாடுகள், கடிதங்களும் சபையிலே இடப்பட்டு அவற்றுக் கிபைந்த கட்டளைகள் பண்ணப்படலாம்.

(8) அற்றைக்கூட்டத்தைவரித்த அழைப்புப் பத்திரத்திலே காட்டப்பட்டுள்ள மற்றவிஷயங்கள் கவனிக்கப்படலாம். ஆனால் இந்த விஷயத்தைக் குறித்த ஒழுங்கில்நின்று தவறவேண்டியது அவசியம் என்று கண்டால், சங்கத்தின் அனுமதிப்படி அப்படித் தவறிக்கொள்ளலாம்.

4. சங்கத்தார் அனைவரும் யாதொரு வேளையில் கொம்மிறிச்சபையாகலாம். அப்படிஆகும் காலங்களில் அவர்கள் செய்யும் தீர்மானங்கள் மறுபடி சங்கத்தால் முடிவுகூட்டிக்கொள்ளப்படும். கொம்மிறிச்ச சபையில் ஒரு பிரேரணையை அனுவதிக்கவேண்டியதில்லை. அல்லாமலும் சபையாருள் எவரும் ஒருமுறைக்குமேற்பேசவும் உரித்துண்டு.

சபாநாயகரது கடமை.

சங்கத்தவர்களுக்குள் முதன்மை வரிசை.

அலுவல்கள் நடத்தப்படும் ஒழுங்கு.

சங்கவரலாறுகள்

கேள்விகள்.

பிரேரணைகள்.

பிரேரணை அறிவித்தல்கள்.

உபசபையாராகிய கொம்மிறிச்ச சபையாருடைய நிப்போட்டுகள்.

உத்தியோகத்தருடைய நிப்போட்டுகள்.

மனுக்கல் அல்லது பெட்டிசன்கள்.

முழுச்சங்கமும் கொம்மிறிச்ச சபையாதல்.

பெட்டிசுவாசகங்கள்,

சங்கத்தில் பெட்டிசுவர்கள் கொடுத்தல்.

பெட்டிசுக்காரருடைய முறையீடுகளைக் கேட்டல்.

சாட்சி டாப்பு.

சாட்சிகளை அணைத்தல்.

பெட்டிசுவர்களின் பேரிற் சொல்லப்படும் சாட்சிகள்.

பிரேரணங்களையும் கேள்விகளையும் பற்றிய அறிவித்தல்கள்.

அறிவித்தல் சொடாத பிரேரணங்களும் கேள்விகளும்.

பிரேரண முதலாயின எழுத்தில் இருத்தல் வேண்டும்.

கேள்விகேட்டல்.

சங்கத்தின் தீர்மானத்துக்கு விடப்படுதல்.

அனுவதிக்கப்படாத பிரேரணை.

சாதாரணமான தீர்மானங்கள்.

பிரேரணைகளை விட்டுவிடுதல்.

நியாய உத்தரிப்பின் கிரமம்.

முந்திப்பேசு.

நியாய உத்தரிப்பின் கிரமம்.

குற்றம்பாரித்தல்.

நிறுத்திவைத்தல்.

திருத்தங்கள்.

சங்கத்தவர்களுடைய தீர்மானக் கருத்து.

5. சங்கத்தில் கொடுக்கப்படும் பெட்டிசுவர்களும் கடிதங்கள் முதலாயினவும் மரியாதை தெரித்ப்பாமல் முழுவதும் எழுதப்பட்டிருத்தல் வேண்டும். இந்த முறையை அனுசரித்தற்கு, அவற்றைச் சங்கத்தில் கொடுக்கும் அங்கத்தவர்களை பொறுப்பாளிகளாவார்கள்.

6. பெட்டிசுவரான வேறுயாதொரு கடிதமாவது சங்கத்தில் கொடுக்கப்படும்போது, அதன் பொறிப்புச் சுருக்கமாக எழுத்துச் சொல்லப்படாமல் வேண்டும். பின்பு அந்த நிரும் வாசிக்கப்படாமல் வேண்டும் என்று சங்கத்தவருள் ஒருவர் பிரேரிக்க மற்ருருவர் அனுவதித்தபின், அது வாசிக்கப்படாமல் வேண்டுமோ என்னும் கேள்வி சங்கத்தவருடைய தீர்மானத்துக்கு விடப்படும்.

7. சங்கத்தாருடைய யாதொரு கட்டளையினால், அல்லது செய்கையினால், அல்லது நடவடிக்கையினால் யாரும் ஒருவருடைய நயம் அல்லது உரித்துத் தாக்கப்படாமல் அப்படித் தாக்குண்டவர்கள், சங்கத்தார் கொம்பிறிச்சபையாகக் கடித இருக்கும்போது தாமதவேண்டும் அல்லது தாமதமாக ஏற்படுவோர் மூலமாகவேண்டும் பெட்டிசுவரியாய் தங்கள் முறையீட்டை எழுத்துச் சொல்லச் சபையார் அதைக் கேட்டல் வேண்டும்.

8. சாட்சிகளை விசாரிக்கவேண்டிய காலங்களில், அந்தச் சாட்சி வளக்கத்தை வேண்டிநிற்கும் பெட்டிசுக்காரராவது அல்லது சங்கத்தவராவது, வளக்கத்துக்கு மூன்று நாளைக்கு முன்னாயினும் அந்தச் சாட்சிகளின் பெயர், இருப்பிடம், தொழில் ஆகிய இவைகள் அடங்கிய டாப்பு ஒன்றைச் சங்கத்தின் சக்கிடுத்தாரிடத்தில் கொடுக்க வேண்டியது.

9. அந்த டாப்புக் கொடுப்பின், சங்கத்தலைவருடைய அனுமதிப்படி, இத்தொடு அணைத்திருக்கும் A அக்கரவாசக வழியில் சாட்சிக்காரர் ஒவ்வொருவருக்கும் அழைப்புப்பத்திரம் அனுப்புவது சக்கிடுத்தாருடைய கடமையாகும். அந்த அழைப்புப்பத்திரம் அதுக்காகச் சக்கிடுத்தாரால் நியமிக்கப்படுவோரால், சாட்சிக்காரருக்கு அவர்கள் வந்து வெளிப்படவேண்டிய காலத்துக்கு 48 மணித்தியாலத்துமுன், கையிற் கொடுத்தாவது அல்லது அவர்கள் குடி இருக்கும் வீடுகளிற் செலுத்தியாவது கொடுக்கப்படுதல் வேண்டும்.

அழைக்கப்படும் சாட்சிக்காரர் எல்லாம் அந்த அழைப்புப்பத்திரத்துக்கு அமையவேண்டியது கடமையாகும்.

10. சாட்சிக்காரர் ஒவ்வொருவரும் சொல்லும் சாட்சியும், சக்கிடுத்தாரால் எழுதப்பட்டிருக்கும் சாட்சிக்காரருக்கு வாசிக்கக் காட்டப்படாமல் வேண்டும். அப்போது அவர்கள் அதில் ஏதும் திருத்தங்கள் செய்யவேண்டும் என்று கேட்டுக்கொள்ளலாம். அப்படித் திருத்தங்கள் செய்யப்பட்டால், அவர்கள் சொல்லிய சாட்சிமூலங்கள் சக்கிடுத்தார் எழுதியபடிபே இருக்கும். அவைகளைத் திரும்பத் திருத்தல் கூடாது.

11. யாதொரு கேள்வியைக் கேட்க அல்லது பிரேரணைதைப் பிரேரிக்க விரும்பும் அங்கத்தவர்கள் (சங்கத்தின் அனுமதி இருந்தால் அல்லாமல்) அப்படிப்பட்ட கேள்வியை அல்லது பிரேரணைதைப்பற்றிச் சங்கத்தின் முத்திய கூட்டங்களிலாவது, அல்லது மூன்று நாளைக்கு முந்திச் சக்கிடுத்தாருக்கு எழுத்து மூலமாக எழுதியாவது முன் அறிவித்தல் கொடுக்கவேண்டியது.

12. யாதொரு விஷயத்தைக் குறித்து நியாயம் உத்தரிக்கும்போது சங்கத்தவருள் எவரும் முன் அறிவித்தலின்றி ஒரு கேள்வியைக் கேட்க அல்லது பிரேரணைதைப் பிரேரிக்க உரித்துண்டு.

13. யாதொரு கேள்வியோ, பிரேரணையோ, அல்லது திருத்தமோ, அதை அவரவ நிற்கும் சங்கத்தவரால் எழுத்து மூலமாக எழுதிச் சக்கிடுத்தாருக்குக் கொடுக்கப்படுதல் வேண்டும்.

14. ஒரு கேள்வியைக் கேட்கும்போது, அந்தக் கேள்வியை விளங்கப்படுத்தற்கு வேண்டிய அவ்வளவே யன்றி, யாதொரு நியாயமாவது அல்லது அதைக்குறித்த எண்ணக் கருத்தாவது, அல்லது அதனோடு இயைபுடைய சம்பவங்களாவது எழுத்துச் சொல்லப்படாமல் கூடாது. அந்தக் கேள்வியைத் கேட்டபடும் விஷயத்தைப்பற்றி சங்கத்தவருள் எவரும் வாதுகு செய்யவும் கூடாது.

15. ஒரு பிரேரணைப் பிரேரிக்கப்பட்டு, அனுவதிக்கப்பட்டு, அதைக் குறித்த நியாய உத்தரிப்பு முடிந்தபின், அந்த விஷயம் சங்கத்தவருடைய தீர்மானத்துக்குச் சங்கத்தலைவரால் விடப்படவேண்டியது.

16. அனுவதிக்கப்படாத பிரேரணைதைப்பற்றி நியாயம் உத்தரிக்கவேண்டியதில்லை. அதைச் சங்கவரலாற்றில் எழுதவேண்டியதுமில்லை.

17. வழிப்பமாகச் செய்யப்படும் காலாந்தர விபரக் குறிப்புகளும் சங்க வரலாறுகளைப் பெலப்படுத்தலும்போன்ற சாதாரண விஷயங்கள் ஒருவர் பிரேரியாமலும் அனுவதியாமலும் சங்கத்தாருடைய தீர்மானத்துக்குச் சங்கத்தலைவரால் விடப்படலாம்.

18. ஒரு பிரேரணைதைப் பிரேரித்த சங்கத்தவர், அதைச் சங்கத்தின் அனுமதியோடு, விட்டு விடலாம்.

19. பேசும்போது, சங்கத்தவர்கள் அனைவரும் சங்கத்தலைவரை விழித்தே பேசவேண்டியது.

20. இரண்டு அல்லது இரண்டுக்கு மேற்பட அங்கத்தவர்கள் ஒருமுறையிற் பேச எழுந்தால் முந்திப் பேசவேண்டியவர் எவர் என்பதைச் சங்கத்தலைவர் தமது கருத்தின்படி தீர்மானித்து அவரையே பேசவிடலாம்.

21. யாதொரு பிரேரணைதைக் குறித்து நியாயம் உத்தரிக்கும்போது, சங்கத்தவர் எவரும் ஒரு முறைக்குமேற் பேசப்படாது. ஆனால் தாம் சொல்லியதொன்றை விளங்கப்படுத்துவதற்காகவாவது, அல்லது சங்கத்தலைவருடைய அனுமதியோடாவது, அல்லது சங்கம் கொம்பிறிச்சபையாகக் கூடியிருக்கும்போதாவது, அப்படி ஒரு முறைக்குமேற் பேசிக்கொள்ளலாம்.

22. சரியானமான நோக்கத்தை எவரிடத்தாவது சுமார்த்திக் குற்றம்பாரித்துப் பேசும் பேச்சுக்கள் மிகவும் அக்கிரமமானவைகளாகக் கவனிக்கப்படும். அப்படியான செய்கை, சங்கத்தவர்களுட் கூடிய தொகையினர்க்கு அவசியம் எனத் தோற்றினால், சங்க வரலாற்றிற் புத்தகத்தில் எழுதப்பட வேண்டியது.

23. யாதொரு விஷயத்தை உத்தரியாது நிறுத்தித் தவண்போடவேண்டும் என்னும் கேள்வி, எந்த நேரத்திலாவது, சங்கத்தவருள் ஒருவரால் பிரேரிக்கப்பட்டிப் பின்னொருவரால் அனுவதிக்கப்பட்டால், அந்தக் கேள்வி சங்கத்தாருடைய தீர்மானத்துக்கு விடப்பட வேண்டியது.

24. யாதொரு திருத்தத்தைப்பற்றி நியாயம் உத்தரிக்கப்படும்போது அதன்மேல் பின்னொரு திருத்தத்தைச் செய்யும்படி கேட்கப்படாது. ஆனால் முத்திய திருத்தத்தைப்பற்றிய கேள்வி ஒரு போதிய பிரேரணைமாக வந்தபின், அதைக்குறித்த பின்னொரு திருத்தம் பிரேரிக்கப்படலாம். அது அனுவதிக்கப்பட்டால், அதைக்குறித்து வாதிக்கலாம்.

25. யாதொரு விஷயம் சங்கத்தவருடைய தீர்மானத்துக்கு விடப்பட்டால், சங்கத்தில் உள்ள அங்கத்தவர்கள் எல்லாம் (சபைச்சேவையில்) இன்னவர் தொடக்கமாக ஒவ்வொருவரும் முறைமுறையே தங்கள் அபிப்பிராயத்தைச் சொல்லுதல் வேண்டும். இவ்வாறு சொல்லும் ஒவ்வொருவரும்

வொருவருடைய கருத்தையும் சங்கீடுத்தார் குறித்துக்கொள்ள, அந்த விஷயத்துக்குச் சார்பாக உள்ளவர்கள் தொகையையும் மாறாக உள்ளவர்கள் தொகையையும், சங்கத்தலைவர் இறுதியில் பகிர்வதற்குத் தல வேண்டும்.

26. ஒரு விஷயத்திலே சபையார்களின் இணங்காமல் வரும்போது, தொகையார் குறைந்தபட்சத்தைச் சார்ந்தவர் எனும் தாம் கூடியபட்சத்தாரோடு இணங்கிப்போகாமையாகிய நியாயத்தை எழுத்தில் எழுதி அடுத்த கூட்டத்தில் சங்கீடுத்தாரிடம் கொடுக்கலாம். அதைச் சங்கீடுத்தார் சங்கவரலாற்றுப் புத்தகத்தில் அந்த விஷயக் குறிப்போடு எழுதிவைக்க வேண்டியது.

27. விசேஷமாக ஒரு கொடும்மீற்றி எண்பட்டும் உப சபையை நியமிக்கும்போது, அதைக் குறித்த நிரணயத்தில், அந்தக் கொடும்மீற்றியை நடத்துவதற்கு வேண்டிய அங்கத்தவரின் குறைந்த தொகை குறிக்கப்படும் வேண்டும்.

28. ஒரு உப சபையாகிய கம்மீற்றியை நியமித்தவுடன் (அதில் சங்கத்தலைவர் சேராதிருந்தால் அல்லது வராதிருந்தால்) அவர்கள் தங்களுக்கு ஒரு சபாநாயகரை நியமித்துக்கொள்ளுதல் வேண்டும். அந்தச் சபாநாயகர் முற்கூட்டம் கூடுவதற்காகச் சமீபமான ஒரு திகதியை நியமித்தல் வேண்டும். அடுத்த கூட்டங்கள் ஒவ்வொன்றும் முற்கூட்டத்தில் நியமிக்கப்பட்ட தவண்படி, அல்லது அப்படித் தவணை குறிக்கப்படாதிருந்தால், உபசபைச் சபாநாயகர் நியமிக்கிற திகதிப்படி கூடுதல் வேண்டும்.

29. உபசபையார் தாம் செய்யவேண்டிய நிப்போட்டைப்பற்றித் தம்முள் இணங்கிக் கொண்டால், அப்படிப்பட்ட நிப்போட்டு, அந்த உபசபைச் சபாநாயகரால், அல்லது அதற்காக நியமிக்கப்பட்ட வேறு ஒரு அங்கத்தவரால், சங்கத்தலைவர்களுக்குக் கொடுக்கப்பட்டுச் சங்கீடுத்தாரால் வாசிக்கப்பட வேண்டும்; அல்லது அந்த நேரத்தில் எவ்வாறு கட்டண்பண்ணப்படுமோ அவ்வாறு செய்யப்படுதல் வேண்டும். சங்கத்தாருடைய அனுமதிப்படி, உபசபையார் காலந்தோறும் தங்கள் கருத்துகளை, அல்லது குறிப்புகளை, அல்லது சாட்சி விவக்கங்களை, அல்லது சபை வரலாறுகளைச் சங்கத்துக்கு அனுப்பலாம்.

30. உபசபையில் யாதொரு விஷயத்தைக்குறித்து அங்கத்தவர்கள் ஒத்தப்போகாத வித்தியாசப்படுமிடத்து அது சபைவரலாற்றில் குறிக்கப்பட்டு, அந்த விஷயத்தைக்குறித்த நிர்ணயம் அல்லது பிரேரணையும், அதைப் பிரேரித்தவர் பெயரும். அதற்கு மாறாகவும் சார்பாகவும் நின்று அங்கத்தவர்கள் தொகையும் எழுதப்பட்டு, சபையாருடைய நிப்போட்டோடு சங்கத்துக்கு அனுப்பப்படுதல் வேண்டும்.

31. திருவாக சபையாரும், விசேஷமாகவும் சாதாரணமாகவும் நியமிக்கப்படும் சகல உப சபையாரும், இந்த அதிகாரத்தின் 9 ம் இலக்கப் பிரமாணத்தில் சொல்லியபடி சாட்சிகளை வரிப்பதற்கு அதிகாரம் உடையவர் ஆவர். அப்படிச் சாட்சிகளை வரிப்பதற்காக வேண்டிய கிரமங்கள் எல்லாம் அந்தப் பிரமாணத்திற் சொல்லியபடியே கவனிக்கப்பட வேண்டியது. வரிக்கப்படும் சாட்சிக்காரர் எனும் அப்படி அழைக்கும் அழைப்புப்பத்திரங்களுக்கு அமையவேண்டியது.

3 ம் அதிகாரம்.

நகர பரிசோதகர்களின் கடமை.

1. நகர பரிசோதகர்களாக (அதாவது மியுனிசிபல் இன்ஸ்பெக்டராக) நியமிக்கப்படும் உத்தியோகத்தார் அனைவருக்கும், "1862 ம் ஆண்டின் ஆரோக்கிய சமாதானங்களைப்பற்றிய கட்டளைச் சட்டத்தின்" படி சகாதாரசபையின் உத்தியோகத்தார்களுக்கு அளிக்கப்பட்டுள்ள சகல அதிகாரங்களும் பாதுகாப்புக்கு உண்டு. இன்னமும் அவர்கள் சங்கத்தலைவரது கட்டளைகளை நகரத்தின் எல்லைக்குள் நிறைவேற்றவும் அவரது கட்டளைகளின்வழி நிற்றவும் வேண்டியது. அல்லாமலும் அவர்களுக்குப் பிண்டம் காட்டப்படும் அதிகாரங்களும் கடமைகளும் உண்டு:—

(1) நாள்தோறும் எந்தெந்த வளவுகள் அழுக்கான, அல்லது சவுக்கிய சமாதானங்களுக்கு மாறான நிலையில் இருக்கின்றன என்றவது, எந்தெந்த வளவுகள் பெருக்கிச் சுத்தப்படுத்தி வெளியாக்கி அல்லது தூக்கித்தம் போக்கப்பட வேண்டுமென்றவது; எந்தெந்த வளவுகளுக்குச் சவுக்கிய சமாதானங்களுக்கு மாறில்லாதபடி அழுக்கு, அழுக்குச்சலம் மற்றும் தூர்ப்பதார்த்தங்களைச் சேர்க்குதல் வைத்து அகற்றுகிறாய் கான்கள், மதகுகள், கால்வாய்கள், கக்கூசு முதலியவைகள் கட்டப்பட வேண்டுமென்றவது; அல்லது எந்தெந்தக் கக்கூசுகள், சாக்கடைகள், கிணறுகள், கான்கள், மதகுகள், அகட்கள், வாய்க்கால்கள் சவுக்கிய சமாதான நிலைக்கு மாறாக, அல்லது இனிமேல் அப்படி வரத்தக்கதாக அழுக்கடைந்தாயினும், செப்பலீனமாகச் செய்யப்பட்டாயினும், அல்லது தனிசேயுபுறம்புபுதித்தாயினும் விட்டப்பட்டிருக்கின்றனவோ என்றவது; அல்லது யாதொரு வீட்டில் அல்லது இடத்தில் பிரசித்தமாய் அறியப்பட்ட தொற்றுநோயால் வருந்தும் மனுஷர் அல்லது மிருகங்கள் உண்டோ என்றவது; அல்லது அப்படிப்பட்ட நோயால் இறந்த மனுஷருடைய அல்லது மிருகங்களுடைய பிரேதங்கள் உண்டோ என்றவது விசாரித்து அறிந்து சங்கத்தலைவருக்கு எழுத்து மூலமாக நிப்போட்டுப்பண்ணுதல்.

(2) தெருக்கள், ஒழுங்கைகள், பிரசித்தமான வெளிஇடங்கள், அசுழிகள், குண்டுகள், கிணறுகள், மதகுகள், பிரசித்த குப்பைக்கிடங்குகள், கக்கூசுகள் ஆகிய இவற்றின் நிலைபகுதிகளையும் சகாதாரத் தேர்வைகளையும் அறிந்து சங்கத்தலைவருக்கு நிப்போட்டுப்பண்ணுவதற்காகவும், இதற்காக வேண்டிய விசாரணைகளைச் செய்தற்காகவும், இந்த இடங்களிலே சவுக்கிய சமாதானங்களுக்கு விசாராதமான யாதொரு காரியம் உண்டோ என்று தீர்க்கமாய் அறிவதற்காகவும், சங்கத்தலைவரது அதிகாரங்கொண்டு செய்யத்தக்க வேறு யாதொரு காரியத்தைச் செய்தற்குமாக மேற்கண்ட இடங்களை நாள்தோறும் பரிசோதித்தலும், அப்படிப் பரிசோதித்தற்காக அடைபட்டனவும் அடைபடாதனவுமான எந்தெந்தக் காணிகள் இடங்களுட் பிரவேசித்தல்.

(3) மேலே காட்டிய நோக்கம்பற்றிக் காலத்துக்குக்காலம், வேண்டியபோதெல்லாம், குடிசைகளுடைய காணிகளில் உள்ள வீடுகள், கட்டிடங்கள், தலைவாசல்கள், கக்கூசுகள், மதகுகள், கான்கள், இடங்களையும் மேலே சொல்லிய பிரகாரம் பரிசோதித்தல், இன்னமும் 24 மணித்தியால அறிவித்தல் கொடுத்து, வேண்டிய உதவிக்காரர் வேலைகாரரோடு மேற்கொல்லிய இடங்களிற் பிரவேசித்தல், அவ்கே காணப்படும் சவுக்கிய சமாதானக் குறைவுகள் நிறைவைக்கப்படுத்தினாயும், அல்லது அவசியம் என்று காணப்படும் வேலைகள், அல்லது சங்கத்தலைவருடைய அதிகாரத்தின்படி கட்டண்பண்ணப்படும் கருமங்கள் செய்துமுடிக்கப்படுதலையும் அவசியமான அளவு அடிக்கடி பரிசோதித்தல்.

(4) நகர அதிகாரக் கட்டளைச்சட்டத்துக்காவது, அந்தக் கட்டளைச்சட்டத்தின்படி செய்யப்பட்ட அனைப்பிரமாணங்களுக்காவது, 1887 ம் ஆண்டின் 7 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 55 ம் 132 ம் பிரிவுகளிலும், 1896 ம் ஆண்டின் 1 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 14 ம் பிரிவுளும் சொல்

இணங்கிப்போகாமையாகிய நியாயத்தை எழுத்திற் கொடுத்தல்.

கொடும்மீற்றிச்சபையில் சமூகமாய் இருக்கவேண்டிய சபையாருடைய குறைந்த தொகை. கொடும்மீற்றிச் சட்டங்கள்.

உபசபை வரலாறு.

உபசபையார் ஒத்துப்போகாமை.

சாட்சிகளுக்குறித்து உபசபையாருக்குள்ள அதிகாரம்.

நகர பரிசோதகர்களின் அதிகாரமும் கடமையும்.

சகாதார விதிக்கும் சமாதானத்துக்கும் வேண்டியவைகளை விசாரித்தல்.

பிரசித்தமான வெளியிடங்களைப் பரிசோதித்தல்.

குடிசைகளுடைய ஆதனங்களைப் பரிசோதித்தல்.

குற்றங்கள், சவுக்கியசமாதானக் குறைவுகள், ஆரோக்கி

யங்களுக்கடுத்த விஷயங்களைப்பற்றி ரிப்போட்டுப்பண்ணுதல்.

நொத்தீசு கொடுத்தல்.

சக்கிடுத்தாரிடம் பணம் கட்டுதல்.

வழக்கு வைத்தல்.

கட்டடங்களைக் கட்டுதற்குரிய நிபந்தனைகள்.

நெருப்புப் பற்றக்கூடிய பொருள்களால் அறை முதலியவற்றை வருக்கப்படாது.

வீடுடையவர்கள் அந்தந்த வீட்டுக்குப் போவதற்குச் சரியான வழியைக் காண்களுக்கு மேலாகச் செய்துகொள்ள வேண்டியது.

குடிசனங்களுடைய மதகுகள் தடக்கில்லாமல் இருக்கவேண்டியது.

லப்பட்ட யாதொரு கட்டளைச்சட்டத்துக்கு மாறாகவாவது செய்யப்படும் எந்தெந்தக் குற்றங்களையும்; நீக்கப்படவேண்டிய எந்தெந்தச் சங்கடகிய சமாதானக் குறைவையும், சனங்களுடைய சமாதானத்தைக் குறித்த, அல்லது அவர்களுடைய ஆர்வங்கிய செயல்களைத் தாக்கக்கூடிய யாதொரு சங்கத்தலைவருக்கு அறிவிக்கவேண்டிய சகல விஷயங்களும்பற்றி ரிப்போட்டுப்பண்ணுதல்.

(5) 1887 ம் ஆண்டின் 7 ம் இலக்க நகராதிக்காரக் கட்டளைச்சட்டத்தின் 263 ம் பிரிவிற் சொல்லியபடி சங்கத்தலைவரது அதிகாரங்கொண்டு அல்லது அவரது கட்டளைப்படி, அல்லது மேற்சொல்லியபடி அல்லது அறிவித்த பத்திரங்கள் அவர் அவருக்குக் கொடுத்தல் அல்லது கொடுப்பித்தலும், அப்படிக் கொடுத்தமையைக் குறித்தும், கொடுபட்ட நொத்தீசுரிற் சொல்லியபடி காரியங்கள் நடைபெற்றமையைக் குறித்தும் சங்கத்துக்கு ரிப்போட்டுப்பண்ணி அறிவித்தல்.

(6) தங்கள் கடமைகளை நடத்துவதினால், அல்லது அதுகாரணமாக, அல்லது அதன்வழியாகத் தாம் சகல பணத்தையும் சக்கிடுத்தாரிடம் ஒப்புவித்துக் கணக்குக் கொடுத்தல்.

(7) சங்கத்தலைவர் எழுத்து மூலமாகக் கொடுக்கும் அதிகாரப்படி, மேற்கண்ட நகராதிக்காரக் கட்டளைச் சட்டத்துக்கு மாறாகவாவது, அல்லது அந்தச் சங்கத்தின் துணைப்பிரமாணங்களுக்கு மாறாக ஆவது செய்யப்படும் சகல குற்றங்களுக்காகவும் வழக்கு வைத்தல்.

4 ம் அதிகாரம்.

கட்டட வழங்குகள்.

1. எவர் ஒருவரும் கீழே கண்டிருக்கும் நிபந்தனைப்படி அல்லாமல், குடி இருப்பதற்காக ஒரு வீட்டை அல்லது குடிசையைக் கட்டுவது நியாயமாக மாட்டாது.

- சுவர்கள் ஒருபோதும் கிடிகால் அடைக்கப்படுதல் கூடாது. நேர்த்தியாகப் பூசிக் கொள்ளவேண்டியதாக, கழிமண்ணிலும் வரிசீசிக் கட்டிகளாலும் அல்லது வேறு தகுந்த பொருள்களாலும் செய்யப்பட வேண்டியது.
- மனுஷர் குடிஇருப்பதற்காகக் கட்டப்படும் ஒவ்வொரு வீடும் அல்லது குடிசையும், உட்தெளிவு 120 சதுர அடிக்குக் குறையாமலும் உயரம் 10 அடிக்குக் குறையாமலும் தாழ்வாரங்கள் நிலத்தில் இருந்து 6 அடிக்குக் குறையாமலும் இருக்க வேண்டியது.
- மனுஷர் குடிஇருப்பதற்காகக் கட்டப்படும் ஒவ்வொரு வீட்டுக்கும் 6 அடி உயரம் 2½ அடிக்குக் குறையாத ஒரு கதவாயினும் அத்தோடு 3 அடி உயரம் 2 அடி அகலத்துக்குக் குறையாத 1 யன்னலாயினும் இருத்தல் வேண்டும்.
- வீட்டின் அடித்தளம் நிலமட்டத்திலிருந்து ஒரு அடி உயரத்துக்கு ஒருபோதும் குறையப்படாது. ஆனால் தெரு ஓரத்தில் வாசலினால் எந்த வீடும் அந்தத் தெருவிலிருந்து ஒரு அடி உயரத்தில் இருக்கவேண்டியது. வீடுகள் இருக்கிற தாண்டுகளுக்குத் தக்கதாக அவற்றை மேலும் உயரமாக உயர்த்த வேண்டும் என்று கட்டளையிடச் சங்கத்துக்கு அதிகாரம் உண்டு. இரண்டு வரிசையான வீடுகள் அல்லது குடிசைகளுக்கு இடைபில், குறைந்த கணக்கில் 12 அடி இடை வெளி இருத்தல் வேண்டும்.
- வீடுகள் குேட்டிலிருந்து 8 அடி தூரத்துக்குக் குறையாமல் இருத்தல் வேண்டும்.

2. நகராதிக்கார எல்லைக்குள் எந்த வீட்டிலும் அறைகளைப் பிரித்து வகுப்பதற்காக பாய், தளப்பத்து, கிடிகு, கோணியற் சாக்கு, அல்லது நெருப்புப் பற்றக்கூடிய வேறு யாதொரு பொருள் பாவிக்கப்படக் கூடாது.

3. பக்கத்திலே காண் வேட்டப்பட்டிள்ள யாதொரு தெருவுக்கு அருகாக வீட்டை அல்லது நிலத்தை வைத்திருக்கும் சொந்தக்காரர் அல்லது ஆட்சிக்காரர் எனும், சங்கத்தலைவர் விதிக்கும் நிபந்தனைகளுக்கு அமைய, தெருவில் இருந்து தமது வீட்டுக்கு அல்லது நிலத்துக்குப் போவதற்காக, அத்தெருக்கானுக்கு மேலாக ஒரு பாலத்தை, ஏதண்டையை, அல்லது விவலைக்கட்டிக் கட்டிக் கொள்ளுதல் வேண்டும். அப்படிக் கட்டப்படும் எவ்வகைப்பட்ட கட்டுவலையும் அந்தக் காணின் நீளத்தில் நாலு அடிக்குக் குறையாமலும் அங்கத்தலைவரது உத்தரவின்றி ஆறு அடிக்கு மேற்படாமலும் இருத்தல் வேண்டும். அல்லாமலும் அது காணல் தண்ணீர் ஓடுவதற்குச் சிறிதேனும் தடையாய் இராமலும், கீழுக்குக் காணிலே கல்லு அல்லது செங்கல்லுப் பதிக்கப்படும் இருந்தல் வேண்டும். இந்தக் கட்டுவலையையும், இதன் கீழ் அகப்படும் காணையும் சங்கத்தலைவர் திருத்தி கொள்ளும்படி காலத்துக்குக் காலம் பழுதுபார்த்து நல்ல நிலபரத்தில் வைத்திருக்க வேண்டியது அந்தச் சொந்தக்காரன் அல்லது ஆட்சியில் இருப்பவனுக்குக் கடமையாய் இருக்கும். அப்படியான வீடுகள் நிலங்களுக்கு, மேற்சொல்லியபடியான ஒரு கட்டுவேலை இல்லாமல் சனங்கள் போக்குவரவு செய்கிறார்கள் என்றவது, அல்லது மேற்சொல்லியபடியல்லாமல் பிற்தொரு வகையான கட்டுவேலைசெய்து போக்குவரவு செய்கிறார்கள் என்றவது, சங்கத்தலைவர் அறிவந்தால், அவர் அந்தச் சொந்தக்காரன் அல்லது ஆட்சிக்காரனுக்கு உடனேநானே அறிவித்தல் கொடுத்து, மேற்கண்ட வகையான ஒரு கட்டடத்தைக் கட்டும்படி அல்லது திருத்தும்படியும், தெருக்கானே மேற்கண்ட படியான நிலையில் வைத்திருக்கும்படியும், இன்னமும் அந்தக் கட்டடத்தைப்போல அது கீழேயுள்ள கானையாவது நல்ல நிலபரத்தில் வைத்திருக்கத் தவறினால், அவற்றைச் சீராகும்படியும் கேட்கவேண்டியது. அப்படிப்பட்ட அறிவித்தலின்படி, அது கொடுத்து 14 நாளைக்குள் வேலைகள் நடவாதிருந்தால், சங்கத்தலைவர் தாமே அவற்றைச் செயலிக்க வேண்டியது. அதற்குரிய செலவை வீட்டின் அல்லது நிலத்தின் சொந்தக்காரன் அல்லது ஆட்சியில் இருப்பவன் இறுக்கவேண்டியது.

4. குடிசனங்களுடைய வீடுகளுக்குக் கீழாக உள்ள அல்லது வீட்டுக்குப் புறம்பாக இருக்கிற மதகுகள் அல்லது காண்களில் சங்கத்தலைவர் அவசியம் என்று காண்கிறபடியான குழாய்களை வைத்து, அவைகளில் தடக்குப்படாமல் துப்பரவாய் வைத்திருக்கும்படி சொந்தக்காரனுக்கு நொத்தீசு கொடுப்பது அந்தச் சங்கத்தலைவருக்கு நீதியாகும். அந்தக் குழாய்கள் சங்கத்தலைவர் கட்டளை இடிகிறபடியான பிரமாணத்திலும் அவர் கட்டளை இடும் பொருளினும் செய்யப்பட்டு அவர் சொல்லும் உயரத்துக்கு வைத்தக் கட்டப்படுதல்வேண்டும். குறித்த தவணைக்குள் இப்படிக் கட்டத்தவறினால், சங்கத்தலைவரும் அவரிடத்தில் அதிகாரம்பெற்ற உத்தியோகத்தர் வேலைக்காரரும் அந்தக் காண்க்குள் பிரவேசித்துக் தேர்வையான வேலைகளைச் செயலிக்க வேண்டியது. அதனால் வரும் செலவுகள் சொந்தக்காரனால் கொடுபட வேண்டியது. இந்தப் பிரமாணத்தின்படியும் இத்தருமுன் இந்த அதிகாரத்தில் வந்த பிரமாணங்களின்படியும் இறுக்கப்படவேண்டிய செலவுகளை அறிந்து நிச்சயித்து 1887 ம் ஆண்டின் நகராதிக்காரக் கட்டளைச்சட்டத்தின் 281 ம், 282 ம் பிரிவுகளிற் சொல்லியபடி, அந்தக் கட்டளைச்சட்டத்தால் இறுக்கும்படி விதிக்கப்பட்ட செலவுகளைப்போல அறிவிடவேண்டியது.

5. 1887 ம் ஆண்டின் 7 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 195 ம் பிரிவின்படி ஒரு வாய்க்கால் அல்லது காடுகளை மூடிக் கட்டப்பட்ட தொகைகளை அல்லது குழாயை வைக்க அவசியமாய் இருக்குங் காலத்தில் அந்தக் காண் தொடங்கும் இடத்துக்கும் அது போய் முடியவேண்டிய பிரசித்த வாய்க்கால் அல்லது காண்கும் இடையில் யாதொரு காணி அல்லது காணிகள் இருக்குமாயின், சங்கத்தலைவர் அல்லது அவரது அதிகாரத்தை எழுத்து மூலமாகப் பெற்றுக் கொண்டு ஒரு நகராதிக்காரர் சங்க உத்தியோகத்தார் அப்படி இடையில் உள்ள காணி அல்லது காணிகளுக்கு பிரவேசித்து வேண்டிய காணிக் கட்டுதல் அல்லது குழாயைப் பதித்தல் நீதியாகும். ஆனால் அப்படிச் செய்யுமுன் இடைக்காணி அல்லது காணிகளின் சொந்தக்காரர் அல்லது ஆட்சிக் காரர்களுக்குச் சங்கத்தலைவர் இப்படிச் செய்ய எண்ணியிருக்கும் எண்ணத்தைக் குறித்து ஐரண். 0 நாளைக்குமுன் நொத்திசு கொடுக்கவேண்டியது.

6. சங்கத்தலைவரால் அனுமதி செய்யப்பட்ட யாதொரு புதிய கட்டடத்தின் சொந்தக்காரர், அல்லது ஒரு கக்கூசு, காண், நீர்த்தொட்டியாகிய இவற்றைக் கட்டுதற்குச் சங்கத்தலைவரது உத்தரவைப் பெற்றுக்கொண்டவர்கள், அல்லது நியாயப்பிரமாணத்தால் தமக்குக் கிடைத்த அதிகாரக் கொண்டு யாதொரு காண், கக்கூசு, நீர்த்தொட்டி ஆகிய இவைகளைக் கட்ட, மாற்ற, அல்லது பழுது பார்க்கச் சங்கத்தலைவரால் கட்டளையிடப்பெற்றவர்கள் அந்த வேலைகள் முடிந்ததைப்பற்றிச் சங்கத் தலைவருக்கு 14 நாளைக்குள் எழுத்தில் அறிவிக்கவேண்டியது.

7. (1) மனுஷர் குடியிருக்கிற, அல்லது குடியிருக்கிறதற்காக உத்தேசிக்கப்பட்டிருக்கிற யாதொரு கட்டடம் யாதொரு காரணத்தால் மனுஷ சஞ்சாரத்துக்குத் தக்கதல்ல என்று சங்கத்தலைவருக்குத் தெரிந்தால், அந்தக் கட்டடத்தை அப்படியாகிய பாவனைக்குப் பாலியாதபடி தடைபண்ணாமலு நகராதிக்கார நீதவானைக் கேட்கும்படி அந்தச் சங்கத்தலைவர் அந்தச் சங்கத்தின் உத்தியோகத்தரில் ஒருவரைத் தாண்டிவிடலாம். நீதவான் தாம் தகுதியென்று காணுகிறபடியான விசாரணைசெய்து மெலேகண்டபடியான தடையை எழுத்து மூலமாகச் செய்யவேண்டியது; அல்லது தமக்கு நீதியென்று தேர்ந்துகொண்டபடியான கட்டளையைப் பிறப்பிக்கவேண்டியது.

(2) இப்படி யாதொரு தடைசெய்யப்பட்டுவிட்டதாயின், அந்தக் கட்டடத்தின் சொந்தக்காரர் அல்லது ஆட்சிக்காரர், அதில் தான் குடியிருக்கவும்படாது மறுபேரைக் குடியிருக்கவீடவும் படாது. ஆனால் சங்கத்தலைவர் அப்படியான ஒரு கட்டடம் மனுஷசஞ்சாரத்துக்கு உதவாதென்று தாம் முன் கொண்டுமேகி குதுவாகிய காரணம் இப்போது தாம் திருத்திப்பட்டத்தக்கதாக நீக்கப்பட்டுவிட்டதென்று எழுத்து மூலமாகச் சாதித்தால், அல்லது அந்த நகராதிக்கார நீதவான் தாம் முன்செய்த கட்டளையை எழுத்து மூலமாக அழித்துவிட்டால், அந்தக் கட்டடம் மனுஷசஞ்சாரத்துக்காகப் பாலிக்கப்படலாம்.

8. மனுஷர் குடிநிறுப்பதற்காக, அல்லது மாடு குதிரைகள் கட்டுதற்காக அல்லது வேறுநோக்கத்துக்காகக் கட்டப்பட்ட யாதொரு கட்டடம் அல்லது கட்டடவரிசைகள் போதிய உயரம் இல்லாமையினால், அல்லது போதிய காண் இல்லாமையினால், அல்லது பெருக்கிச் சுத்தப்படுத்துவது கூடாமையினால், அல்லது மற்றக் கட்டடங்களோடு தெருக்கி இருத்தலினால், அதில் வசிக்கும் மனுஷர் அல்லது நிருகங்களுக்கு, அல்லது அழிக்கக் குடிநிறுப்பவர்களுக்கு நேையை உண்டாக்க, அல்லது ஏதொரு நியாயம் காரணமாக சனங்களுடைய சவுக்கியத்துக்கு அல்லது பாதுகாப்புக்குத் தீங்கை விளக்க ஏதுவாகும் என்று கண்டால், சங்கத்தலைவர் எழுத்தில் எழுதி அப்படியான கொட்டில் அல்லது குடிசையில் பிரசித்தமான இடத்தில் ஒட்டப்பட்ட அறிவித்தல் வழியாய் அந்தக் கொட்டில் குடிசைகளின் சொந்தக்காரனை அல்லது அவைகள் இருக்கும் நிலத்தின் சொந்தக்காரனை அவற்றைப் பிடுங்கி எடுத்துப்போடும்படி, அல்லது மாற்றிக் கட்டும்படி, அல்லது சங்கத்தலைவர் அவசியம் என்று காண்கிற விதமாய் அதைத் திருத்திக்கொள்ளுவதற்காக அவருடைய கட்டளையைப் பெற்றுக் கொள்ளும்படி கேட்கலாம்.

தண்ணீரை வழியச் செய்வதற்காக இடையேயுள்ள காணிகளுக்கிடாகக் காண்களை வெட்டிக் கட்டுதல்.

புதுக்கட்டட முதலியவற்றின் சொந்தக்காரர் அந்தக் கட்டடவேலைகள் முடிந்ததைப்பற்றிச் சங்கத்தலைவருக்கு அறிவித்தல்.

மனுஷசஞ்சாரத்துக்குத் தகாத கட்டடங்கள்.

ஆரோக்கியக்குறைவுள்ள குடிசைகள் கொட்டில்கள்.

5 ம் அதிகாரம்.

பகிர்ங்கவேலைகள், தெருக்கள், ரோட்டுகள், பாலங்களைச் செய்துமுடித்தல்.

1. பகிர்ங்க வேலைகளுக்காகப் பணத்தொகை நியமித்துவிடப்படுவ தெல்லாம் முந்தி ஆயத்தப்படுத்திச் சங்கத்தில் இடப்பட்ட மதிப்புகளின்படியே செய்யப்படவேண்டியது.

2. சங்கத்தலைவரால் எழுத்து மூலமாக அதிகாரங் கொடுக்கப்பட்டார் என்றும், காலமே 7 மணிக்கும் பின்னரே 5 மணிக்கும் இடையில் வேண்டிய சரியான ஏவற்காரர், வேலைகாரர், பணிவிடைகாரர், கரத்தைகள், மிருகங்கள் இன்னும் வேண்டிய கருவிகளோடு நகராதிக்கார எல்லைக்குள் இருக்கும் தெருக்களுக்கு, அல்லது இனிமேல் திறக்க உத்தேசித்திருக்கும் தெருக்களுக்கு அழிக்க அல்லது சமீபமாக இருக்கும் யாதொரு காணிகளுக்குள் பிரவேசிக்கவும், பிரவேசித்த அப்படியான யாதொரு தெருவை எடுக்க, அளக்க, உண்டாக்க, வேலைசெய்ய, திறக்க, மாற்ற, திருப்ப, பழுதுபார்க்க, துப்பரவுபண்ண, திருத்த, அல்லது வேலி அடைக்கவும்; இன்னமும் அவ்கே உள்ள, அல்லது அத்தொடு யாதொரு வகையார் சம்பந்தப்படுத்தப்பட்ட ஒரு பாலத்தை, வேலையை, காணை, அணைகட்டை, அல்லது அகழைக்கட்ட, தோண்ட, பழுதுபார்க்க, துப்பரவுபண்ண, அல்லது திருத்தவும், அவசியமான சகல கருவிகளையும் செய்கைகளையும் காரியங்களையும் செய்துமுடிக்கவும், அல்லாமலும் "1887 ம் ஆண்டின் நகராதிக்காரக் கட்டளைச்சட்டத்தின்" பிரமாணங்களுக்கமைய எவ்வகையான செய்கையையும் கருமத்தைபும் காரியத்தையும் செய்துமுடிக்கவும் நீதியாகும்.

3. அமைக்கப்பட்டிருக்கிற அல்லது இனிமேல் அமைக்க உத்தேசித்திருக்கிற யாதொரு தெருவை அல்லது கட்டடத்தை எடுக்கும்போது, அளக்கும்போது, உண்டாக்கும்போது, வேலைசெய்யும்போது, திறக்கும்போது, மாற்றும்போது, திரும்பும்போது, பழுதுபார்க்கும்போது, துப்பரவாக்கும்போது, அல்லது திருத்தும்போதும், அல்லாமலும் அவ்கேயுள்ள அல்லது அத்தொடு யாதொரு வகையார் சம்பந்தப்பட்டயாதொரு பாலத்தை, வேலையை, காணை, அணைகட்டை, அல்லது அகழைத் தோண்டும்போது, பழுதுபார்க்கும்போது அல்லது திருத்தும்போதும், மேற்சொல்லியவாறு அதிகாரம்பெற்றவர் என்றும், அந்த வேலைகள் நடக்கும் இடங்களில் இருந்து அகற்றவேண்டிய மண், குப்பை, அல்லது சாமான்களை அழிக்க, அல்லது சமீபமாக உள்ள காணிகளில் போடுவது நீதியாகும். ஆனால் அப்படிப் போடும்படி மண், குப்பை, அல்லது சாமான்களை ஒரு நியாயமான காலத்துக்குள் எடுத்துப்போடவேண்டியது.

4. திறக்கப்பட்டிருக்கிற அல்லது இனிமேல் திறக்க உத்தேசித்திருக்கிற யாதொரு ரோட்டுக்குரிய வேலைநடக்கும்போது, அந்த ரோட்டுக்குச் சமீபமாக உள்ள யாதொரு நிலத்துக்கு ஊடாக, சொற்பகாலப் பாலிப்பின் பொருட்டு, யாதொரு ரோட்டைத் திறப்பது சங்கத்தலைவரால் அதன் பொருட்டு அதிகாரம்பெற்றவர் எவருக்கும் நீதியாகும். ஆனால் அப்படியான ரோட்டு யாதொரு கட்டடம் இருக்கிற நிலத்திலாவது, அடைப்பட்ட தோட்டம் முற்றத்திலாவது போக்கூடாது.

5. சங்கத்தலைவரால் அதன்பொருட்டு அதிகாரம் பெற்றவர் என்றும் யாதொரு தெருவில் வளருகிற, அல்லது தெருவை மூடி வளருகிற, அல்லது அந்தத் தெருவுக்குத் தடையாய், அல்லது தீங்காய் இருக்கிற சகல மரங்கள், செடிகள், பற்றைகளையும், மரங்களின் குழைகள், கொப்புகள், அல்

மதிப்புகள்.

நகராதிக்கார எல்லைக்குட்பட்ட தெருக்களைப் பழுதுபார்த்தல் முதலியவற்றிற்காகக் காணிகளோடு பிரவேசிக்கும்படி சங்கத்தலைவரால் அதிகாரம் கொடுக்கல்.

அடுத்த காணிகளில் கழிவுசாமான்களைப் போடுதல்.

சொற்பகாலப்பாலிப்புக்காக ரோட்டுகள் திறத்தல்.

மரங்களை வெட்டுதல்.

லது வேர்களையும் வெட்டி எடுத்துச் சமீபமாக இருக்கிற இடத்தில் போடவும் அதுக்காக எந்தக் காணிக்ஞளாவது வளவுக்குளாவது தேள்வையான ஆட்கள் மிருகங்கள் ஆபத்தங்களோடு பிரவேசிக்கவும் நீதியாய் இருக்கும்.

வேலிஇடுதல்.

காண்கள் பாலங்
களை உண்டிபண்ணு
தல்.

கற்கள் முதலியவ
ற்றை ரெட்டில் வி
டுதல்.

சாமான்கள் எடு
ப்பது.

6. சங்கத்தலைவரால் அதன்பொருட்டாக அதிகாரம்பெற்றவர்கள் என்றும் அவசியம் என்று தோற்றுவிட காலத்தில் ஒரு ரெட்டுக்கு அருகில் வேலிகள், அடைப்புகள், அதர்கள், காண்கள், அல்லது வரம்புகளை உண்டிபண்ணுவது நீதியாகும்.

7. சங்கத்தலைவரால் அதன்பொருட்டாக அதிகாரத்தை எழுத்தில் பெற்றுக்கொண்டவர்கள் என்றும் சகல வாய்க்கால்கள் காண்களை உண்டிபண்ணவும் சுத்தப்படுத்தவும், யாதொரு ரெட்டு அல்லது வாய்க்காலப் பழுதடையாது பாதுகாத்தல், திருத்தல், பழுதுபார்த்தல், அல்லது புதிதாகக் செய்தல் ஆகிய இவற்றின் பொருட்டு அவர்கள் அவசியம் என்று காணுகிறபடி, அப்படிப்பட்ட ரெட்டு அல்லது வாய்க்கால்களுக்குச் சமீபமாக அல்லது இனிமேல் செய்தற்கு உத்தேசித்திருக்கும் ரெட்டு அல்லது வாய்க்கால்களுக்குச் சமீபமாக உள்ள யாதொரு காணிக்ஞ அல்லது நிலங்களில் அல்லது அவற்றுக்கு ஊடாகப் பாலங்களைக் கட்டுதற்கும் அதிகாரம் உண்டு.

8. பகிரங்க வேலையைப் பராமரிக்கும் உத்தியோகத்தரும், சங்கத்தலைவரிடத்தில் அதன் பொருட்டாக எழுத்தில் அதிகாரம்பெற்றுக்கொண்டவர் என்றும் யாதொரு பொருள் அல்லது சாமானை ரெட்டில் விடவும், அப்படிப்பட்டவற்றை, அந்த ரெட்டுப் பழுதுபார்க்கும் காலப்பயந்தம் அந்த ரெட்டில் வீட்டிருக்கவும் அதிகாரம் உடையவர் ஆவர். அல்லாமலும் அப்படி விட்டப்பட்டவற்றை, அந்த ரெட்டைப் பழுதுபார்த்தற்காக அந்த வேலை தொடங்குவதற்கு முன்னும், பழுதுபார்த்த வேலை கெட்டுப்போகாதபடி பாதுகாத்தற்காக, அதற்குப் பின்னும், அவசியம் என்று காணுகிற அவ்வளவு காலம்வரைக்கும் அங்கே விட்டிருக்கலாம். ஆனால் அப்படி விட்டிருப்பதால், அந்த ரெட்டு வழியாகப் போக்குவரவு செய்பவர்களுக்கு யாதொரு அபாயம் அல்லது தீங்கு நேரிடாதபடி தகுந்தளவு நியாயமான கவனம் செலுத்தப்படல் வேண்டும்.

9. மேற்சொல்லியபடி அதிகாரம்பெற்றோர் என்றும், தம்மால் வேலையில் வைக்கப்பட்ட அல்லது தமக்குக் கீழ் பணிவிடையில் இருக்கும் ஏவற்காரர் பணிவிடைகாரர் வேலைக்காரரோடு, காலமே 7 மணிக்கும் பின்னரம் 5 மணிக்கும் இடையில், அவசியம் என்று காண்கிற சரிவந்த கர்த்தைகள், மிருகங்கள் மற்றும் கருவிகளோடு போய்ப் பாலப்பில் இருக்கிற யாதொரு ரெட்டை அல்லது இனிமேல் திறக்க உத்தேசித்திருக்கிற யாதொரு ரெட்டை எடுக்க, அளக்க, உண்டாக்க, திறக்க, மாற்ற, திருப்ப, பழுதுபார்க்க, துப்பரவுசெய்ய, திருத்த, வேலி அடைக்கவாகுதல், அல்லது இந்த வேலைகளில் எவ்வகையாகவேண்டும் உதவிசெய்யவாகுதல்; அங்கேயுள்ள யாதொரு பாலம், வேலி, சான், அணைகட்டு, அல்லது அகழைக்கட்ட, தோண்டி, பழுதுபார்க்க, துப்பரவுபண்ண, அல்லது திருத்தவாகுதல்; அல்லது அப்படிப்பட்ட ரெட்டுகளில், அல்லது அவற்றுக்குச் சமீபமாக அவற்றோடு சம்பந்தப்பட்ட யாதொரு வேலையில் சங்கத்தாரால் தீயாக்கப்பட்ட யாதொரு உத்தியோகத்தனுக்கு அல்லது அந்த உத்தியோகத்தனது பணிவிடையில் தீயாக்கப்பட்டிருக்கும் யாதொரு பணிவிடைகாரன், கர்த்தை, ஆட்கள் அல்லது சாமான்களுக்குப் பாலப்பிக்காக வேண்டிய எவ்வகைப்பட்ட கட்டம் அல்லது கட்ட வரிசைகளைப் பழுதுபார்க்கவாகுதல்; அந்த ரெட்டுக்கருகாக அல்லது சமீபமாக உள்ள காணியில் இருந்து வேண்டிய தண்ணீர், மரம், செடி, கல்லு, மக்கி, களிமண், அல்லது வேறெந்தச் சாமானையும் சோதித்துப்பார்த்து, கிண்டி, வெட்டி, எடுத்து, எவர் ஒருவரது வளவுக்கடாகவாயினும், எல்லா கடந்துபோனாள் என்னும் குற்றம்சாட்டப்படாமல் கொண்டுபோவது நீதியாகும். ஆனால் சொந்தக்காரருடைய சம்மதம் இன்றி ஒரு முற்றம், வீட்டு முகப்பு, விளையாட்டிடம், அடைக்கப்பட்ட தோட்டம், அல்லது காடு ஆகிய இவற்றில் இருந்து அப்படியான யாதொரு பொருள் எடுக்கவாவது, வெட்டவாவது, கொண்டுபோகவாவது கூடாது. ஆனால் அடுக்க இருக்கிற வேறு தரைகள் பொதுத்தரைகள் அல்லது செய்கைஇன்றி விட்டப்பட்டிருக்கும் தரைகளில் அப்படியான பொருள்கள் போதியளவு எடுக்கக்கூடாமல் இருந்தால், மேலே காட்டியபடி அதிகாரம் பெற்றவர்கள், அந்தப் பொருள்களை வசதியான இடங்களில் எடுக்கலாம். இன்னமும் அப்படி எடுக்கும் பொருள்களுக்கும், அவற்றை எடுத்துக்கொண்டுபோவதால் வரும் நட்டங்களுக்கும், சொந்தக்காரனுக்கு நியாயமான விலை கொடுத்துப்போட வேண்டியது. அல்லாமலும் மேற்கண்டபடி அதிகாரம் பெற்றவர்கள் மனுக்களுக்காவது மிருகங்களுக்காவது அபாயம் சம்பவியாமல் அந்தப் பொருள்களை எடுக்கும் கிடங்குகள் கற்குழிகளைச் சுற்றி வேலி அடைத்துப்போட அல்லது கிருதி அடைத்துவிட வேண்டியது.

அகற்கள் முதலிய
யவற்றை வெட்ட
வும் வெளியாக்கவு
ம் தொடரிகள் மு
தலியவற்றைப் பதி
க்கவும்.

பிரசித்த மார்க்க
ந் கடைகள்.

கடைநேரங்கள்.

கடைச்சாலைகளைக்
குத்தகை கொடுத்
தல்.

வாடகைகளைப்பற்
றிய பிணக்குகள் தீர்
க்கு முறை.

வாடகை டாப்பு
கள்.

10. பகிரங்க வேலைகளைப் பராமரிப்பவரும், சங்கத்தலைவரால் அதிகாரம்பெற்ற ஒவ்வொருவரும், சகல அகற்கள், பதகுகள், காண்கள், அல்லது வாய்க்கால்களை உண்டாக்க, தடைக்க, துப்பரவுபண்ண, வெளியாக்கிவைக்கவும்; இன்னமும் யாதொரு ரெட்டைப் பாதுகாக்க, பத்திரப்படுத்த, திருத்த, பழுதுபார்க்க, அல்லது உண்டாக்குவதற்குத் தாம் அவசியம் என்று காணுகிற தீர்த்தொட்டிகள், குழாய்கள், தட்டிகள், அல்லது பாலங்களை அப்படிப்பட்டதெரு அல்லது ரெட்டிற்கு அருகாக, அல்லது இனிமேல் திறக்க உத்தேசித்திருக்கிற ரெட்டுக்கு அருகாக உள்ள யாதொரு காணி அல்லது நிலத்துக்கு ஊடாக உண்டாக்கவும் பதிக்கவும் அதிகாரம் உண்டு.

6 ம் அதிகாரம்.

மார்க்கந் கடைகளைத் தாபித்தலும் அவற்றை நடத்தும் ஒழுங்கும்.

1. தங்குகிற தெய்வத்தை என்னும் இடங்களில் தாபிக்கப்பட்டுள்ள மார்க்கந் கடைகள் இத்தால் பிரசித்த மார்க்கந் கடைகளாகப் பகிரங்கப்படுத்தப்படுகின்றன. இந்த அதிகாரத்தில் வருகிற துணைப்பிரமாணங்கள் அவைகள் பிரசித்த மார்க்கந் கடைகளைக் குறிக்கும்ளவில், குறிக்கப்பட்ட அந்த மார்க்கந் கடைகளுக்கும், இனிமேல் திருவாக சபையாருடைய சம்மதத்தோடு சங்கத்தலைவரால் பிரசித்த மார்க்கந் கடைகளாகப் பகிரங்கப்படுத்தப்படும் வேறு யாதொரு இடம் அல்லது இடங்களுக்கும் அமைக்கப்பட வேண்டியது.

பிரசித்த மார்க்கந் கடை எதுவும் நாள்தோறும் காலமே 5½ மணிக்குத் திறந்து பின்னரம் 9 மணிக்குப் பூட்டப்படவேண்டியது.

2. 1887 ம் ஆண்டின் நகராதிக்காரக் கட்டளைச்சட்டத்தின் 227 ம் பிரிவின்படி, யாதொரு பிரசித்த மார்க்கந் கடையில் காலத்துக்குகாலம் வருமதியான சகல கடை வாடகைகள், சந்தை வரி கள், சலார்கள் ஆகிய இவை அனைத்தையும் அல்லது இவற்றுள் எவற்றையும், எவ்வளவு காலத்துக்காயினும் குத்தகை கொடுக்க அல்லது எழுத்து மூலமாக விற்கச் சங்கத்துக்கு நீதியாகும்.

3. அப்படிப்பட்ட யாதொரு வாடகை சந்தைவரி அல்லது சலார்களைப்பற்றி யாதொரு பிணக்கு உண்டிபடுமாயின் சங்கத்துக்குகாலம் தாமே அதை முடிவுகட்டி தமக்குச் சரி என்று தோன்றுகிறபடி ஒரு கட்டளையைச் செய்ய அதிகாரம் உண்டு.

4. ஒவ்வொரு மார்க்கந் கடையிலும், காலத்துக்குக் காலம் வருமதியான சகல சாலை வாடகைகள், குத்தகைகள், சலார்கள், ஆகிய இவைகள் அடங்கிய டாப்பு ஒன்றை சங்கத்தார் அல்லது அவர்களுடைய குத்தகைகாரர் அந்த மார்க்கந் கடையில் ஒட்ட வேண்டியது.

5. இக்கோடு B அக்டரயிட்டி அணைத்திருக்கும் வாசகமாதிரியாக சக்கிடுத்தார் கைமுத்திட்டிக் கொடுக்கும் ஒரு உத்தரவுப் பத்திரம்ல்லாமல், அல்லது அந்தப் பத்திரத்திற்கு சொல்லியவற்றுக்கு மாறாக, ஒருவரும் யாதொரு மார்க்கத் கடையில் ஒரு இடத்தையாவது சாலையையாவது பாலிக்கப்படாது.

6. யாதொரு பிரசித்த மார்க்கத் கடையில் எவர் ஒருவரும் இறைச்சி விற்பதற்காக விடப்பட்ட இடத்தில் இறைச்சியை யல்லவது வேறென்றையும் மீன் விற்பதற்காக விடப்பட்ட சாலையில் மீனை அல்லாமல் வேறென்றையும் வைத்திருக்கவும்படாது விற்கவும்படாது.

7. காய் பிஞ்சு முதலிய யாதொ தொவரப்பொருள் விற்கும் கடையில் இறைச்சி, பச்சை மீன், உப்புமீன், கருவாடு சமைத்த சாப்பாடு அல்லது விறகு ஆகிய இவற்றை எவர் ஒருவரும் விற்கவாவது விற்பதற்காக வைத்திருக்கவாவது கூடாது.

8. நகராதிக்கார சங்கத்தாக்குரிய இறைச்சி அடிக்கும் வீட்டில் அடிக்கப்பட்டாத எந்த மிருகத்தின் சரீரமும், இறைச்சிக் கடைக்காவது இறைச்சிச் சாலைக்காவது கொண்டுவரவும்படாது, விற்கவும்படாது, விற்பனவுக்காக வைத்திருக்கவும்படாது.

9. சங்கத்தாரிடத்திற் பெற்ற உத்தரவுப் பத்திரம் இல்லாமல், அல்லது அந்த உத்தரவிற்கு கண்டிருப்பதற்கு மாறாக, எவர் ஒருவரும் அந்தச் சங்கத்தாரால் நியமிக்கப்பட்ட மார்க்கத் கடையை அல்லவது, நகராதிக்கார எல்லைக்குட்பட்ட வேறெந்த இடத்திலாவது ரேட்டிலாவது மாட்டிறைச்சி, ஆட்டிறைச்சி, மற்றும் இறைச்சி, அல்லது மீனை விற்பதற்காக வைத்திருக்கவும்படாது விற்பதற்காகக் கொண்டிரியவும்படாது.

10. மேற்கண்ட பிரமாணத்துக்கு மாறாக விற்பனவுக்கென்று வைத்திருக்கும் அல்லது கொண்டிரியும் யாதொரு மாட்டிறைச்சி, ஆட்டிறைச்சி, அல்லது வேறு இறைச்சி, அல்லது மீனை நகராதிக்கார பரிசோதகராகிய இன்ஸ்பெக்டர் அல்லது பொலிசு உத்தியாயகத்தார் பிடித்து சங்கத்தலைவர் அல்லது நீதவானுடைய கட்டளைப்படி நடத்துமாறு, நகராதிக்கார கந்தொருக்குக் கொண்டிப்போவது நீதியாகும்.

11. சங்கத்தார் காலத்துக்குக்காலம் நியமிக்கிறபடியான இனவீதச் சலாரைக் கட்டுவோர்களால், காய்பிஞ்சு முதலிய தாவரப் பொருள்கள், பழங்கள், மற்றும் சாமான்கள் விற்கப்படுவதற்காக நேர்த்தியாய் குறிக்கப்பட்டு இலக்க மிடப்பட்ட சாலைகள் ஒவ்வொன்று ஆறு அடி நீளம் நாலடி அகலம் உள்ளதாய், அல்லது எந்தவிதமாயும் இருபத்து நாலு சதுர அடி உட்தெளிவு உள்ளதாய், புறம்பாக ஒவ்வொரு மார்க்கத் கடையிலும் விடப்பட்டிருந்தல் வேண்டும். அப்படியான இடங்களை இந்த அதிகாரத்தின் மீ பிரமாணத்திற்கு கண்டபடி உத்தரவுப்பத்திரம் பெற்றவர்களால் வேறொருவரும் பாலிக்கப்படாது.

12. மார்க்கத் கடையில் எந்த இடத்தையாவது அதன் ஒரு பகுதியையாவது ஒரு அடி உயரத்துக்கு மேற்படச் சுற்றி அடைக்கவும்படாது, அல்லது ஒரு மறைவு, தட்டி, பெட்டி, அல்லது கட்டுவலையைச் செய்துகொள்ளவும்படாது. சந்தை பூட்டுவதற்காக நியமிக்கப்பட்ட மணித்தியாலத்துக்குமேல் எவர் ஒருவரும் யாதொரு சாமானையும் வைத்திருக்கவும்படாது.

13. ஒரு பிரசித்தமான மார்க்கத் கடையிலேயுள்ள யாதொரு சாலையை அல்லது இடத்தைப் பாலிப்பதற்காகத் தம்பெருக்கு முடிந்த உத்தரவுப் பத்திரத்தை எவர் ஒருவரும் வேறு ஒருவர் பெருக்குச் சாட்டுதல்பண்ணவும்படாது, அப்படியான சாலை அல்லது இடத்தை அல்லது அவற்றின் ஒரு பகுதியைக் கீழ்க்குத்தகை கொடுக்கவும்படாது. அல்லாமலும் சங்கத்தலைவரது அனுமதியின்றி சாட்டுதல்செய்யப்பட்டதாகப் பாலிக்கப்படும் யாதொரு மாற்றப்பட்ட உத்தரவைக் கொண்டு எவர் ஒருவரும் யாதொரு சாலையை, அல்லது இடத்தை, அல்லது அவற்றின் ஒரு பகுதியை பாலிக்கவாவது புளங்கவாவது வைத்திருக்கவாவது கூடாது.

14. உத்தரவுப் பத்திரத்தைக் கொண்டிருக்கிறவர்களல்லாமல் வேறொருவரும் யாதொரு பிரசித்த மார்க்கத் கடையில், யாதொரு சாலையாவது, இடத்தையாவது, அவற்றின் ஒரு பகுதியையாவது பாலிக்கவும்படாது புளங்கவும்படாது, அல்லது இன்னொருவர் உத்தரவுப்பத்திரம் பெற்றவருக்காக விற்பனவுசெய்யலாம் என்று அந்த உத்தரவுப்பத்திரத்திற்கு கண்டிருந்தால் அல்லாமல் வேறு எவரும் அவற்றில் இருந்து விற்கவும்படாது.

15. ஒரு பிரசித்த மார்க்கத் கடையில் உள்ள யாதொரு சாலைக்காவது இடத்துக்காவது உத்தரவுப்பத்திரம் வைத்திருப்போர் எவரும், என்ன சாட்டுச் சொல்லியும் (மேற்கண்ட பிரமாணத்திற்கு சொல்லியபடி அதிகாரம் பெற்றவரையன்றி) எவர் ஒருவரையும் அப்படிப்பட்ட சாலையிலாவது இடத்திலாவது அவற்றின் ஒரு பகுதியிலாவது இருந்து புளங்கவேண்டும், அவற்றைப் பாலிக்கவேண்டும், விடவும்படாது; சங்கத்தலைவரது உத்தரவின்றி எப்படிப்பட்ட சாமான்கள், பொருள்கள், சரக்குகளையாவது விற்கவேண்டும் விற்பனவுக்காக வைத்திருக்கவேண்டும் இடங்கொடுக்கவும்படாது. அல்லாமலும் உத்தரவுப் பத்திரம் வைத்திருக்கும் எவர் ஒருவரும், களவு எடுத்ததென்போல் அல்லது வேறு அவதூறான குற்றத்தைச் செய்ததென்போல் குற்றவாளி ஆக்கப்பட்ட எவர் ஒருவரையும், தமக்குக் கீழ் வேலைகாரனாக அல்லது காரியகாரனாக அல்லது வேறெந்த வகையாகவேண்டும் வேலையில் வைத்திருக்கவும்படாது.

16. இந்த அதிகாரத்தின் 9ம், 10ம் பிரமாணங்களின்படி பெற்றுக்கொண்ட சகல உத்தரவுப்பத்திரங்களையும், அந்தப்பத்திரத்தைப் பெற்றவர்கள் தாம் உத்தரவுபெற்ற சாலையை அல்லது இடத்தை விட்டுவிடும்போது, மார்க்கத் கீப்பராகிய காவற்காரனிடத்தில் திருப்பிக் கொடுத்துப் போடவேண்டியது.

17. யாதொரு தொற்றுநோய் பரம்புல் காலத்தில், ஏதொரு விசேஷவகையான மீனைச் சனங்கள் பாலித்தால் அல்லது சாப்பிட்டால் சனங்களுக்கு தீங்குநேரிடும் என்றவது அல்லது ஏதொரு விசேஷவகையான பழம், காய், சுற்றமுதலிய தாவரப்பொருளைப் பாலித்தால் சவுக்கியத்துக்குப் பழுதாவும் என்றவது சங்கத்தலைவருக்குப் புலப்பட்டால், அப்படிப்பட்ட மீன், பழம், காய், சுற்றமுதலிய பொருள்களை நகராதிக்கார எல்லைக்குட்பட்ட மார்க்கத் கடையிலாவது வேறு இடங்களிலாவது, அந்தச் சங்கத்தலைவருக்கு அவசியம் என்று தோன்றுகிற காலம் வரைக்கும், விற்கப்படாது என்று பறைஅடிப்பித்துத் தடைசெய்யவதல்லாமல், அப்படித் தடைசெய்தபின், சங்கத்தலை கட்டளைப்படும் விதமாக, அப்படிப்பட்ட பொருள்களை அவர் பறிமுதலாக்குவித்து அழிப்பித்து விடுதலும் நீதியாகும்.

18. ஒரு பிரசித்த மார்க்கத் கடையிலாவது, அதைச்சேர்ந்த இடங்களிலாவது, குப்பைபோடுவதற்காக நியமிக்கப்பட்ட இடத்திலன்றி, குப்பை, கஞ்சல், மிருக எலும்பு, தோல், அல்லது இப்படியான வேறு எந்தப் பொருளையாவது போடப்படாது.

19. ஒரு பிரசித்த மார்க்கத் கடையிலேயுள்ள ஒரு சாலைக்காக உத்தரவுப்பத்திரம் பெற்றிருக்கிற எவரும் அந்தச் சாலையையும் அதுக்குமுன்னே பாலிக்கப்படாமல் இருக்கும் இடத்தையும் தாள் தோறும் பெருக்கிச் சுத்தமாய் வைத்திருத்தல் வேண்டும்.

உத்தரவின்றிப் பிரசித்த மார்க்கத் கடைகளைப் பாலிக்கப்படாது.

இறைச்சியும் மீனும் அது அதக்காக விடப்பட்டிருக்கும் சாலையில் விற்கவேண்டியது

இறைச்சி மீன் காய்பிஞ்சு முதலியவற்றைக்குறித்து.

இறைச்சிகள் எல்லாம் இறைச்சி அடிக்கும் இடத்தில் இருந்த கொண்டுவரவேண்டியது.

பிரசித்த மார்க்கத் கடை அல்லாத வேறொரு இடத்திலும் இறைச்சி முதலியவை விற்கப்படாது.

கிராமத்தவருக்கு விற்கவைத்திருக்கும் இறைச்சி முதலியவற்றை இன்ஸ்பெக்டர் பிடிக்கலாம்.

காய்பிஞ்சு முதலிய தாவரப் பொருள்கள் பழங்களை விற்பதற்கு விடப்படும் இடங்கள்.

ஒருவரும் மார்க்கத் கடையில் எந்த இடத்தையும் மறைத்து அடைக்கப்படாது.

உத்தரவுப் பத்திரங்கள் பின்னொருவர் பெருக்குச் சாட்டுதல்பண்ணத்தக்கனவல்ல.

உத்தரவுபெற்றோரன்றி மற்றவர்கள் விற்கப்படாது.

உத்தரவுப் பத்திரம் பெற்றவர்களும், பதியப்பட்ட அவர்களையும் காரியகாரருமே விற்பனவு நடத்த இடங்கொடுக்கப்படுவார்கள்.

உத்தரவுப் பத்திரங்களைத் திருப்பிக் கொடுத்துப் போடவேண்டியது.

தொற்றுநோய் பரம்புல்காலத்தில் விசேஷமான யாதொரு வகையான மீனையாவது விசேஷபழமுதலியவற்றையாவது விற்கப்படாது.

குப்பைகளைப்போடுதல்.

சாலைகளைத்தோறும் பெருக்கப்படவேண்டும்.

எல்லாகடந்து யா தொரு இடத்தைப் பாலிக்கப்படாது.

நகராதிக்காரத்தின் கீழ்ப்பட்ட இறைச்சி அடிவீட்டில் அடிக்கப்படாத இறைச்சி மார்க்கற்கடைக்குக் கொண்டுவரப்படாது.

இறைச்சி அடிகாரர் இறைச்சியில் எண்ணெய் முதலிய வற்றைப் பூசப்பட்டாது.

சாலைச் சனங்கள் போய்ப் பண்டங்கள் வாங்கத்தக்கதாய் இருக்கவேண்டியது.

கோழிமுதலிய பகலிகளைப் பிடித்தல்.

சில செய்கைகளைக் கட்டுக்கப்படுதல்.

கோபம்மூட்டத்தக்க அலுப்புக்கொடுத்தல் தாமதம்பண்ணுதல்.

பிரசித்தகடைகளில் சமைத்தல்.

அதிகாரம்பெற்ற தொகையினும் அதிகமாக அறவிடுதல்.

ஒழுங்கினமாய் நடத்தல்.

நியமிக்கப்பட்ட நேரங்களுக்கு முன்னால்தான் பின்னால்தான் மார்க்கற்றைப் பாலித்தல்.

மார்க்கற்றைக் கடைக்கு நடட்டம்செய்தலும் தண்ணீரைப் பழுதுபடுத்தலும்.

மார்க்கற்றைக் கடையினுள்ள சாலையை தொற்றுதொயுள்ளவர்கள் பாலிக்கப்படாது.

ஒழுங்கினமாக நடப்பவர்களைக் கடையிலிருந்து வெளியே பிடித்துவிடுதல்.

20. ஒரு பிரசித்த மார்க்கற்றைக் கடையில் யாதொரு சாலையை அல்லது இடத்தைப் பாலித்தற்காக உத்தரவுப்பத்திரம் பெற்ற வராவது, தாம் வாடகைக்கு வாங்கிய அவ்வளவு இடத்தை யே அல்லாமல், அதற்கு மேற்படையாதொரு இடத்தை தாம் பாலிக்கவும்படாது புளங்கவும்படாது; தமக்காக அலுவல்பார்க்கும் காரியகாரரைப் பாலிக்கவாவது புளங்கவாவது விடவும்படாது; அல்லது அவருடைய வேலையாட்கள் பாலிக்கப் புளங்கவும்படாது.

21. நகராதிக்காரத்தின் கீழுள்ள இறைச்சி அடிவீட்டில் அடிக்கப்படாத யாதொரு மிருகத்தின் தேகம், அல்லது அதன் ஒரு பாகம் பின்னாற் காட்டியபடி அல்லாமல், ஒரு பிரசித்த மார்க்கற்றைக் கடையிலுள்ள ஒரு ஊர் மார்க்கற்றைக் கடையிலுள்ள அல்லது இந்த அதிகாரத்தின் 9 ம் பிரமாணத்தின்படி விச்சையாக உத்தரவுபெற்றுக்கொண்ட இடத்துக்காவது கொண்டுவரவாவது விற்றபடி அடிக்காக வைத்திருக்கவாவது கூடாது. ஆனால் இந்தப் பிரமாணம் இலங்கையில் இறக்குமதியாகும் குவீர் இறைச்சிக்காவது, வேட்டை இறைச்சிக்காவது, மீனுக்காவது அமையாது.

22. உத்தரவுபெற்ற இறைச்சி அடிகாரவைத்து, அவனுடைய காரியகாரவைத்து, வேலைக்காரவைத்து, அல்லது வேறாவது நகராதிக்கார எல்லைக்குள் விற்றபடிக்காக வைத்திருக்கும் இறைச்சியில் அல்லது செத்த மிருகத்தின் யாதொரு பகுதியில் அல்லது அவற்றுக்குமேல் தேங்காய்எண்ணெய் முதலிய எண்ணெயையேனும், வேறு யாதொரு பதார்த்தத்தையேனும் என்ன சாட்டுச் சொல்லியும் பூசவும்படாது பொருத்தவும்படாது.

23. யாதொரு பிரசித்த மார்க்கற்றைக் கடையில் ஒரு சாலையைப் பாலிக்க அல்லது புளங்க உத்தரவுபெற்றுக்கொண்டார் எவரேனும், அல்லது இந்த அதிகாரத்தின் 9 ம் பிரமாணத்தின்படி விச்சையிற்ற உத்தரவைப் பெற்றுக்கொண்டவரேனும் வேனும் என்று அடுத்த இறைச்சி அடிவீட்டுச் சனங்களுக்குப் பண்டம் விற்ற மறுதலிப்பதுண்டாலும், அப்படி மறுதலிப்பவருக்குக் கொடுத்த உத்தரவை நிறுத்திவிட அல்லது அழித்துவிடவும் இனிமேல் அப்படிப்பட்டவருக்கு யாதொரு உத்தரவைக் கொடாது மறுதலித்துவிடவும் சங்கத்துக்கு நீதியாகும்.

24. ஒரு பிரசித்த மார்க்கற்றைக் கடையில் அல்லது அதைச் சார்ந்த நிலத்தில் எடுபட்டுத் திரிகிற சகல மிருகங்களும் அவற்றைப் பிடிப்பதற்குச் சங்கத்தலைவரால் அதிகாரம்பெற்றவர்களால் பிடிக்கப்பட்டு, அது தொடங்கி 6 மணித்தியாலத்துக்குள் சொந்தக்காரரால் உரித்துச் சொல்லப்படுமாயின், ஒவ்வொரு மிருகத்துக்கு 25 சத வீதம் வாங்கிக்கொண்டு பிடித்த மிருகத்தைக் கொடுத்துவிடலாம். அந்த நேரத்துக்குள் ஒருவரும் வெளிப்பட்டு உரித்துச் சொல்லாவிட்டால், அவைகள் நகராதிக்காரத்தைச்சேர்ந்த நிலத்திற்குள்ளே தடைப்படுத்தப்பட்டிருந்தால் வேண்டும். அப்படித் தடைப்படுத்தி வைத்தபின், பிடித்த நேரத் தொடங்கி 12 மணித்தியாலத்துள் உரித்துச் சொல்லப்பட்டால், விற்றப்பட வேண்டும். விற்ற தொகையில், மிருகம் ஒன்றுக்கு ரூபாய் ஒன்றுக்கு மேற்படாத ஒரு செலவு காட்டிச் சங்கத்துக்கு உரித்துண்டு. மீதம் ஏதும் இருந்தால், அது சொந்தக்காரனுக்குக் கொடுக்கப்படவேண்டியது.

25. பின்கண்டிருக்கும் செய்கைகள் எவற்றையும் யாரும் செய்வது நீதியாகாது :—

- (a) ஒரு பிரசித்த மார்க்கற்றைக் கடையின் ஒரு சாலையைப் பாலித்தற்கேனும் புளங்கவேனும் உத்தரவுப்பத்திரம் வைத்திருப்பவராய் இருந்துகொண்டு அல்லது அப்படிப்பட்டவருடைய வேலைகாரன் காரியகாரராய் இருந்துகொண்டு, மார்க்கற்றைக் கடைக்கு வருபவர்களை எவருக்கும் அவசியவீனமானதும் கோபம்மூட்டத்தக்கதுமான அலுப்புக்கொடுத்தல் சனங்களைச் செய்வது;
- (b) ஒரு பிரசித்த மார்க்கற்றைக் கடையில் யாதொரு சமையல் நடத்தல்;
- (c) ஒரு மார்க்கற்றைக் காவற்காரனாக மார்க்கற்றைக்கீப்பராக, அல்லது ஒரு மார்க்கற்றைக் கடைக்காரனாக, அல்லது இவர்களுடைய கீழ் வேலைகாரனாக இருந்துகொண்டு, அறவிடும்படி தமக்குக் கட்டளையிடாத தொகையினும் அதிகமாக யாதொரு வாடகை, சந்தைச் சலார்களை அறவிடும்படி அல்லது இறக்குமதிபடி கேட்டல், அல்லது கட்டளையைச் செலுத்துதலாகிய சாட்டுச்சொல்லி, அல்லது தமக்குக் கிடைத்திருக்கும் அதிகாரங்கொண்டு யாதொருவருக்கு அவசியவீனமும் கோபம்மூட்டத்தக்கதுமான அலுப்புக்கொடுத்தல்;
- (d) யாதொரு பிரசித்த மார்க்கற்றைக் கடையில் அல்லது அதைச்சேர்ந்த நிலத்தில் ஒழுங்கினமாய் நடத்தல், அல்லது சவுக்கியசமாதானங்களுக்கு மாறான செய்கையைச் செய்தல்;
- (e) இந்தப் பிரமாணங்களால் சந்தை திறப்பதற்கும் பூட்டுவதற்கும் நியமிக்கப்பட்ட நேரத்துக்கு முன், அல்லது அதன்பின், அல்லது வேண்டிய உத்தரவுப் பத்திரமில்லாமல், அல்லது அந்தப் பத்திரத்தின் சொல்லிய தவணை கழிந்தபின், அதிர் காட்டிய நிபந்தனைகளுக்கு மாறாக யாதொரு பிரசித்த மார்க்கற்றைக் கடையில் பாலித்தல் அதில் நித்திரைகொள்ளுதல் அல்லது வேறுவகையாகப் புளங்குதல்;
- (f) கட்டடங்களின் யாதொரு பகுதியையாவது, சாலையையாவது, விளக்குகளையாவது, மார்க்கற்றைக் கடையில் அல்லது அதற்குச் சமீபமாக சங்கத்துக்குரியதாய் இருக்கும் எந்தப் பொருளையாவது, நடட்டம்செய்தல் அல்லது அப்படியாவது செய்வது பங்கப்படுத்துதல், அல்லது அந்த மார்க்கற்றைக் கடையில் பாலிப்புக்காக வைத்திருக்கும் தண்ணீரை அழுக்காக்குதல் அல்லது பழுதுபடுத்தல்;
- (g) யாதொரு ஒரு அருவருப்பான, அல்லது தொற்றிக்கூடிய, அல்லது பரம்பக்கூடிய நோயால் பிடிக்கப்பட்டவர்களாயிருந்துகொண்டு, யாதொரு பிரசித்த மார்க்கற்றைக் கடை, அல்லது ஊரவர்களுடைய மார்க்கற்றைக் கடையிலுள்ள சாலை, ஆசனம், அல்லது இடத்தைப் புளங்குதல்; அல்லது நகராதிக்கார எல்லைக்குட்பட்ட யாதொரு தெருவிலாகுதல், மார்க்கற்றைக் கடையிலாகுதல், எவ்வகைப்பட்ட சாமான்களையும் விற்றபின்னொருட்டுக் கொண்டு திரிதல். அல்லாமலும் எவராயினும் அப்படியான நோயுடைய யார் ஒருவரையும் பிரசித்த மார்க்கற்றைக் கடையிலாகுதல், ஊர் மார்க்கற்றைக் கடையிலாகுதல் என்னத்துக்காகவும் வேலையில் வைத்திருக்கப்படாது.

26. மார்க்கற்றைக் கடைக்குரிய எந்த இடத்திலாவது குழுவெறியுடையவர்களாய்க் காணப்படுவோரை, பிச்சை ஏற்றுத்திரிபவர்களை, முயற்சியில்லாமல் திரிபவர்களை, ஒழுங்கினமாக நடப்பவர்களை, அல்லது பயித்தியகாரரை மார்க்கற்றைக் காவற்காரவைத்து, சங்கத்தலைவரால் அதிகாரம்பெற்ற எந்த உத்தியோகத்தினாலாவது வெளியே தூரத்திலிடலாம். அல்லாமலும் அப்படிப்பட்ட ஒருவர் மார்க்கற்றைச் சாலையை வாடகைக்கு வாங்கிஇருப்பவராய் அல்லது அவருடைய பணிவிடைகாரராய் இருந்தால் (சங்கத்தலைவருடைய அங்கீகாரத்துக்கு அமைவுடையதாக) அதன்பின் யாதொரு வியாபாரத்தை அல்லது அலுவலை நடத்தாமல், அல்லது அங்கே உள்ள சாலையை அல்லது கடையைப் பாலியாமல் தடுக்கலாம்.

யாதொருவரை அடித்தாரென்று குற்றவாளியாக்கப்பட்ட யாதொரு விற்றபடிக்காரன், மார்க்கற்றைக் கடையில் வெளியே தூரத்திட்டு, அதன்பின் யாதொரு வியாபாரத்தை யாவது அலுவலையாவது பாராமலும், யாதொரு சாலையை அல்லது கடையைப் பாலியாமலும் தடைசெய்யப்படலாம்.

ஊர் மார்க்கம் கடை.

27. 1887-ம் ஆண்டின் 7 ம் இலக்கக் கட்டணச் சட்டத்தின் 233 ம் பிரிவின்படி கொடுக்கப்பட்டு ஒவ்வொரு உத்தரவுப் பத்திரத்துக்கும் மூன்று மாத காலத்துக்கு 50 சத வீதமான சலாரை அற விவரத்து சங்கத்தலவருக்கு நிதியாகும். அந்தச் சலார் மூன்றைக் கொடுக்கப்பட்டாலன்றி யாதொரு உத்தரவுப்பத்திரம் கொடுக்கப்படாது.

உத்தரவுப் பத்திரத்துக்குச் சலார்.

7 ம் அதிகாரம்.

இறைச்சி அடிக்கும் வீடு.

1. இந்த அதிகாரத்தின் 9 ம், 10 ம், 11 ம், 20 ம் பிரமாணங்களிற் காட்டியபடி அல்லாமல் நகர அதிகார எல்லைக்குள் மனுஷ உணவுக்காக எண்ணப்படும் சகல மிருகங்களும் காலமே 7 மணிக்கும் 9 மணிக்கும் இடையில் அதுக்கொன்று நியமிக்கப்பட்டிருக்கும் கொண்டு வரப்பட்டு, அவற்றைக் கொல்லுவதற்காக நியமிக்கப்பட்ட நேரத்துக்கு 24 மணித்தியாலத்துக்குக் குறையாமல், அங்கே சனங்களுடைய காட்சிக்காகக் கட்டப்படல் வேண்டும்.

மனுஷருக்குச் சாப்பாட்டுக்கு நியமித்திருக்கிற மிருகங்கள் சனங்கள் பார்ப்பதற்காக வெளியில் கட்டப்பட வேண்டியது.

2. சுகாதார உத்தியோகத்தராகிய சனிற்றரி ஒபிசர் (அல்லது சங்கத்தலவரிடத்தில் எழுத்து மூலமாக அதிகாரம் பெற்றவர்) அப்படிக்கொண்டுவரப்பட்ட மிருகங்களைப் பரிசோதித்து சகல கன்றுத்தாச்சி மாடுகளையும் குட்டித்தாச்சியான வெள்ளாடு செம்மறியாடுகளையும், மனுஷ சாப்பாட்டுக்கு உதவாதென என்று அவருக்கு யாதொரு நியாயம்பற்றிப் புலப்படும் வேறெந்த மிருகத்தையும் ஏற்றுக்கொள்ளாது தள்ளிவிட வேண்டியது. தள்ளப்பட்ட மிருகங்கள் எல்லாம் சொந்தக்காரரால் உடனே எடுத்துக்கொண்டு போகப்படவேண்டியது.

சனிற்றரி ஒபிசர் ஆகிய சுகாதார உத்தியோகத்தர் பரிசோதித்துச் சாப்பாட்டுக்குத் தகாதவைகளைத் தள்ளிவிட வேண்டும்.

3. அப்படிப்பட்ட சனிற்றரி ஒபிசர் அல்லது அதிகாரம் கொடுக்கப்பட்ட மறுபேரால் மனுஷ உணவுக்காகக் கொல்லப்படுதற்குத் தகுந்ததென்று அங்கீகரிக்கப்பட்ட மிருகங்கள் எல்லாம், மேலே காட்டப்பட்ட கொட்டிலில் இந்த அதிகாரத்தின் 1 ம் பிரமாணத்திற் சொல்லிய 24 மணி நேரங்கழியுந்தளையும் கட்டப்பட்டிருந்து, இந்தப் பிரமாணங்களிற் குறிக்கப்பட்ட சலார்கள் கட்டப்பட்டபின், இதன் அனுபந்தத்தில் அனைத்திருக்கும் O. அக்கூர வாசக மாதிரியாக, அங்கீகரிக்கப்பட்ட மிருகங்களைக் கொல்லுவதற்கு ஒரு உத்தரவுச் சீட்டை, அந்தச் சனிற்றரி ஒபிசர் அல்லது அதிகாரம்பெற்ற மறுபேர் கொடுக்கவேண்டியது. அந்த மிருகங்கள் நகராதிக்கார சங்காத்தாருடைய இறைச்சி அடி வீடுகள் ஒன்றில், சங்கத்தலவர் காலத்துக்குக்காலம் நியமிக்கும் மணித்தியாலங்களில் அடிக்கப்பட வேண்டியது.

ஏற்றுக்கொண்ட மிருகங்களை அடித்தற்காக உத்தரவுச்சீட்டுக் கொடுத்தல்.

4. இறைச்சி அடிப்பதற்காகக் கொடுக்கப்படும் உத்தரவுச் சீட்டுகள், அவைகள் கொடுபட்ட திகதியின்பின் இரண்டு நாளைக்கு மாத்திரம் பெலப்புக்கொண்டிருக்கும்.

உத்தரவுச் சீட்டுகள் இரண்டு நாளைக்குப் பெலப்புக் கொண்டிருக்கும்.

5. இந்த அதிகாரத்தின் 2 ம் பிரமாணத்தின்படி ஏற்றுக்கொள்ளாது தள்ளிவிடப்பட்ட மிருகங்கள், அல்லது உத்தரவு கொடுபட்டும் அடிப்படாத மிருகங்கள் அல்லது சலார் கொடுபடாத மிருகங்கள் ஆகிய இவற்றை நியாயமான காலத்துள் அந்த இடத்தால் அகற்றிக் கொண்டுபோகாவிட்டால், சங்கத்தலவர் இரண்டு நாளைக்குமுன் பறை அடிப்பித்துப் பிரசித்தஞ்செய்வித்து அவைகளைப் பிரசித்த ஏலத்தில் விற்று, விற்றதொகையில வரவேண்டிய சலாரையும் நியாயமான விற்பனவுச் செலவையுங் கழித்துக்கொண்டு மீதத்தொகையைச் சொந்தக்காரன் கேட்கும்போது கொடுக்க வேண்டியது.

அகற்றப்படாத மிருகங்கள் முதலாவியன.

6. இந்த அதிகாரத்தின் 3 ம் பிரமாணத்தின்படி தேர்வையான ஒரு உத்தரவுச்சீட்டில்லாமல் யார் ஒருவரும் யாதொரு மிருகத்தை இறைச்சி அடி வீட்டுக்கு, அல்லது அதைச்சேர்ந்த இடத்துக்குக் கொண்டுபோகவாவது அங்கே வைத்திருக்கவாவது கூடாது. அப்படிப்பட்ட ஒவ்வொரு மிருகத்தையும் நகராதிக்கார பரிசோதகராகிய இன்ஸ்பெக்டர், அல்லது அதிகாரம்பெற்ற வேறு ஒருவர் தடைபண்ணி வைத்திருந்து அது நோயுடையதாய் இருந்தால், அதைச் சேதம்பண்ணிவிட வேண்டியது.

உத்தரவில்லாமல் யாதொரு மிருகத்தை இறைச்சி அடிவீட்டில் வைத்திருக்கிறவர்கள் குற்றவாளியாவார்கள்.

7. சனிற்றரி இன்ஸ்பெக்டராகிய சுகாதார பரிசோதகராவது (அல்லது சங்கத்தலவரால் அதிகாரம்பெற்ற வேறு எவராவது) இறைச்சிக்கு அடிப்பதற்காக யாதொரு மிருகம் மேலே சொல்லியபடி அங்கீகரிக்கப்பட்டிருந்தாலும், அதை அடிக்குமுன் அது நோயுடையதென்றயினும், அல்லது வேறு நியாயம்பற்றி அது மனுஷ உணவுக்கு உதவாததென்றயினும் காணப்பட்டால், அதை அடிப்பதற்கு உத்தரவு கொடாதபடி மறுதலிக்கலாம்.

நோயுடையனவாகக் காணப்படும் மிருகங்களை இறைச்சிக்காக அடிக்கப்படாது.

8. மேலே சொல்லியபடி அங்கீகரிக்கப்பட்ட யாதொரு மிருகம் அடிக்கப்பட்டபின் அதன் இறைச்சி நோய்ப்பட்டதென்றவது, அல்லது பிறகாரணம்பற்றி மனுஷ உணவுக்குத் தகுந்ததல்லவென்றவது தோன்றுமாயின், சுகாதார பரிசோதகராகிய சனிற்றரி இன்ஸ்பெக்டர் (அல்லது சங்கத்தலவரது அதிகாரத்தைப்பெற்ற வேறு ஒருவர்) அதை உடனேதானே சேதம்பண்ண வேண்டியது; அல்லது மனுஷ உணவுக்காகப் பாவீத்தற்பொருட்டு விற்காதபடி அல்லது விற்பனவுக்காக வைத்திராதபடி தடுக்கத்தக்கதாக அதை நடத்தவேண்டியது. அது மனுஷ உணவுக்குத் தகுந்ததென்று சாதிக்கப்படுமாயின், சனிற்றரி இன்ஸ்பெக்டர் தம்மோடுகூட அடிவீட்டுக்குப்போய் அந்த இறைச்சியைப் பார்ப்பதற்கு சங்கத்தலவரை (அவர் இல்லாவிட்டால்) சகீகரித்தாரை கேட்க வேண்டியது. இவர்களிலொருவரால் அந்த இறைச்சி மனுஷ உணவுக்குத் தகாததென்று தீர்மானிக்கப்படுமாயின், அந்தத் தீர்மானமே கடைசியான தீர்மானமாவதுமன்றி, சனிற்றரி இன்ஸ்பெக்டர் அந்த இறைச்சியைச் சேதம்பண்ணுவது அல்லது மேலே சொல்லியபடி அதை வேறுவகையாக நடத்துவது நீதியாகும்.

நோயுள்ள மிருகத்தின் இறைச்சியை நடத்தும் விதம்.

9. நகர சங்கத்தைச்சேர்ந்த யாதொரு இறைச்சி அடிவீட்டில் அடிப்படாத யாதொரு மாடு, வெள்ளாடு, செம்மறியாட்டின் இறைச்சி, சங்கத்தலவரது விசேஷ உத்தரவின்றி நகராதிக்கார எல்லைபுள் கொண்டுவரப்படாது. ஆனால் இந்தப் பிரமாணம் இலங்கையில் இறக்குமதியாகும் குளிரி இறைச்சிகளுக்கு அபையாது.

நகராதிக்கார எல்லைக்கப்பால் அடிக்கப்பட்ட இறைச்சிகள் உத்தரவுச் சீட்டில்லாமல் அந்த எல்லைக்குள் கொண்டுவரப்படாது.

10. அப்படி ஒரு விசேஷ உத்தரவின்படி கொண்டுவரப்படும் இறைச்சியை, சங்கத்தலவரால் நியமிக்கப்பட்ட ஒரு உத்தியோகத்தன் இறைச்சி அடிவீட்டில் பரிசோதித்து மனுஷ உணவுக்குத் தகுந்ததென்று அங்கீகரித்தாலன்றி, யார் ஒருவரும் விற்கவாவது, விற்பனவுக்காக வைத்திருக்கவாவது கூடாது. அப்படிப்பட்ட ஒவ்வொரு சோதனைக்கும், இருத்தல் ஒன்றுக்கு நாலு சதத்துக்கு மேற்படாத ஒரு சலாரைச் சங்கத்தலவர் விதித்து அறவிட உரித்துண்டு. அந்தச் சலார் கொடுத்தபின் அந்த இறைச்சி சோதிக்கப்பட்டதென்றும், அதன் விற்பனவு உத்தரவுபண்ணப்பட்டதென்றும் காட்டி ஒரு சீட்டுக் கொடுப்பவேண்டியது.

அவைகளைச் சோதித்தபின்னர் நகராதிக்கார எல்லைபுள் விற்கப்படாது.

அடிவீட்டில் இருந்து இறைச்சியைக் கொண்டுபோக ஒரு உத்தரவுத்துணை இவ்வெண்டியது.

இறைச்சிகள் மூடப்பட்ட வண்டியில் கொண்டுபோக வேண்டியது.

வண்டிகள் கழுவித் துப்பரவாக்கப்படவேண்டியது.

சனிற்றரி இன்ஸ்பெக்டர் மாடுகளுக்கு டாப்புவைத்திருக்க வேண்டியது.

சொந்தக்காரர் தங்களுடைய தென்பதை அத்தாட்சிபண்ண வேண்டியது.

மிருகங்களுக்கு உரித்துச் சொல்லுதல்.

உரித்துச் சொல்லப்படும் மிருகங்கள் நீதவாநிடத்தில் கொண்டுபோகப்படவேண்டியது. உரித்துச்சொல்பவன் தனது உரித்தைத் தாயியாதுபோல, மிருகம் அடிக்கப்படவேண்டியது.

நகராதிக்கார எல்லை வட்டிப்போட்டு இறைச்சி விற்பவர்கள் அறிவித்தல் கொடுக்கவேண்டியது.

பிரசித்த இறைச்சி அடிவீட்டில் அறவிடவேண்டிய சலாக்கள்.

11. நகரசங்கத்தின் இறைச்சி அடிவீட்டில் அடிபட்ட இறைச்சியை அல்லது மேற்கண்ட பிரமாணத்திற் சொல்லியபடி சோதிக்கப்பட்ட இறைச்சியை, இறைச்சி அடிவீட்டின் காவற்காரனாவது அல்லது அதற்காக நியமிக்கப்பட்ட வேறு உத்தியோகத்தவனாவது கை எழுத்திட்டு, அந்த இறைச்சியை அடிக்கப்பட்டதை அல்லது சோதிக்கப்படாததைச் சாதித்து, அத்தோடு அணைத்திருக்கும் அனுபந்தத்தில் D. அக்சரத்தின் கீழே கண்டிருக்கிற வாசக மாதிரியாகக் கொடுக்கும் ஒரு உத்தரவுப்பத்திரம் இல்லாமல், எவர் ஒருவரும் கொண்டுபோகப்படாது.

12. நகரசங்கத்தாரூடைய இறைச்சி அடிவீட்டில் இருந்து அல்லது நகராதிக்கார எல்லைக்குள் இருக்கும் வேறு இடத்திலிருந்து 20 இறுத்தலுக்கு மேற்பட்ட இறைச்சியை மார்க்கற் கடைக்கு அல்லது நகராதிக்கார எல்லைக்குள் இருக்கும் வேறு இடத்துக்கு, சரியான கூடாரம் அல்லது மூடி போட்டு முன்னும் பின்னும் மறைக்கப்பட்டு, வெய்யில், தூசி, மழை முதலியவை படாதபடி செவ்வையாகப் பாதுகாக்கப்பட்டு, சனங்கள் காணாதபடி மறைவுண்ணப்பட்ட வண்டியில் அல்லாமல் மறைப்படி கொண்டுபோகவும்படாது, கொண்டுபோகச் செய்யவும் படாது. ஒரு இடத்திலிருந்து பின்னொரு இடத்துக்குக் கொண்டுபோகும்போது, யாதொரு பச்சைத்தோல் அல்லது தோல்களை ஒருவரும் சனங்கள் காணும்படியாக வைத்துக்கொண்டு போகவாவது கொண்டுபோகும்படி செய்யவாவது கூடாது.

13. இறைச்சியை அல்லது தோல்களைக் கொண்டுபோவதற்காகப் பாவிக்கப்படும் ஒவ்வொரு வண்டியும் நன்றாகக் கழுவித் துப்பரவாக்கப்பட்டு, நாள்தோறும் இறைச்சி அடிவீட்டுக் காவற்காரன் அல்லது கோரத்திகார பரிசோதகராகிய மியுனிசிபல் இன்ஸ்பெக்டர் பார்வையிடும்படி கொண்டுபோகப்படவேண்டியது.

14. கடமைபார்த்துக்கொண்டு நிற்கும் ககாதார பரிசோதகராகிய சனிற்றரி இன்ஸ்பெக்டர் அல்லது மேற்சொல்லியபடி அதிகாரம்பெற்ற பிறர், தம்மால் சோதிக்கப்பட்ட மிருகங்களுக்கு ஒரு டாப்புவைத்து, அதிலே இத்தோடு அணைத்திருக்கும் அனுபந்தத்தில் E. அக்சரத்தின் கீழே உள்ள வாசகமாதிரியாக, அந்த மாடுகளின் விபரங்களையும், குறிகளையும் மற்றும் குறிப்புகளையும் பதிய வேண்டியது. அந்த டாப்பு நகராதிக்கார சங்கத்திலே ரூயிற்றுக்கிழமைகளும் பிரசித்த பெருநாட்களும் பிறநீங்கலான மறுநாட்களில் பின்னேரம் 1 மணிக்கும் 4 மணிக்கும் இடையில் எந்தச் சனங்களும் பார்த்துக்கொள்ளக்கூடியதாகும்.

15. சனிற்றரி இன்ஸ்பெக்டர் அல்லது அதிகாரம்பெற்ற பிறர், சோதனைக்காகக் கொண்டு வரப்படும் மாடுகளின் சொந்தக்காரரை, அந்த மாடு அவர்களுக்குரியது என்பதைக் காட்டும் சாதனத்தைத் தாம் சோதிப்பதற்காகத் தமக்குக் காட்டும்படி கேட்கவேண்டியது. அந்தச் சாதனம் மிருகத்தை விற்பவர்களால் கைஎழுத்திடப்பட்டு, மிருகத்தின் விபரங்கள் பதியப்பெற்று, கொடுத்தவர்களது பெயர் இருப்பிடம் ஆகிய இவற்றைக் காட்டி, இரண்டு பேரால் சாட்சிபோடப்பட்டிருக்க வேண்டியது. இந்தச் சாட்சிக்காரரில் ஒருவர் மாடு எந்த ஊர் அல்லது கிராமத்திலிருந்து கொண்டு வரப்படுமோ அந்தப் பகுதியின் பொலிசு வதானை, கொஸ்தாப்பல், அல்லது வேறு ஒரு தலைமைக்காரரை இருத்தல் வேண்டும். அப்படிப்பட்ட சாதனம் அல்லது மாட்டித்துண்டு, முந்திய பிரமாணத்தில் கண்ட டாப்போடு ஒவ்வொரு நாளும் நகராதிக்காரக் கத்தோருக்கு அனுப்பப்படும் வேண்டும்.

16. மேலே கண்டிருக்கிறபடி மிருகங்களைச் சனங்கள் பார்த்துக்கொள்ளும்படி கட்டி இருக்கும் போது, அல்லது அடிக்குமுன் இறைச்சி அடிவீட்டில் கட்டி இருக்கும்போது, அவைகளுள் யாதொரு மிருகத்துக்கு எவரும் உரித்துச்சொன்னால், சனிற்றரி இன்ஸ்பெக்டர் அல்லது அதிகாரம்பெற்ற பிறர், அந்த மிருகத்தை அடியாதபடி தடுத்து, உரித்துச்சொல்வோனைத் தனது உரித்தின் விபரங்களையும், தனது பேர் ஊர்களையும், இன்னும் அந்த உத்தியோகத்தர் அவசியம் என்று காணும் மற்றும் விபரங்களையும் 24 மணித்தியாலத்துக்குள் எழுதித்தரும்படி கேட்க இத்தால் வேண்டப்படிகிறார்கள்.

17. சனிற்றரி இன்ஸ்பெக்டர் அல்லது அதிகாரம்பெற்ற பிறர், அப்படியாகிய விபரங்கள் எழுத்தில் கொடுப்பின், அந்த மிருகத்தை நீதவானுக்குமுன் கொண்டுபோகும்படி செய்யவேண்டியது. அவர் அதைக்குறித்த உரித்தைப் பொதுவாக விளங்கித் தீர்த்தல்வேண்டும். அந்த விபரங்களைக் கொடுக்கத்தவறிலால், 24 மணித்தியாலம் கழிந்தபின், அந்த மிருகத்தை இறைச்சிக்காக அடிக்கும்படி உத்தரவுபண்ண அந்தச் சனிற்றரி இன்ஸ்பெக்டருக்கு அல்லது அதிகாரம்பெற்ற மறுபேருக்கு நீதியாகும்.

18. உத்தரவுபெற்ற ஒவ்வொரு இறைச்சி அடிகாரனும், பிரசித்த மார்க்கற்கடையில் ஒரு சாலைக்கு உத்தரவுபெற்றவர்கள் எவரும், நகராதிக்கார எல்லையைவிட்டு எங்கேனும் போகும்போது, தாம் அப்படிப்போக எண்ணி இருக்கும் எண்ணத்தை, அப்படிப்போவதற்கு இரண்டு நாளைக்கு முன்னாலது சங்கத்துக்கு எழுத்துமூலமாக அறிவிக்கவேண்டியது. அந்த அறிவித்தல், தாம் அப்புறப்பட்டிருக்கும் காலத்தில் தமக்காகத் தம்முடைய இறைச்சி அடிக்கும் தொழிலை அல்லது மறுவலையைப் பாராக்கும் காரியகாரன் அல்லது தத்துவக்காரனது முழுப்பெயரையும் காட்டவேண்டியது. அப்படிப்பட்ட காரியகாரர் அல்லது தத்துவக்காரர் ஒவ்வொருவரையும் பெயரும், நகரசங்கக் கத்தோரில் அதுக்காக வைத்திருக்கும் புத்தகத்தில், அவரால் அல்லது அவருடைய காரியகாரரால் பதிவிக்கப்படவேண்டியது. அந்தப் பதிவு அந்த இறைச்சி அடிகாரன் அல்லது மார்க்கற் சாலைக்காரன் காலியைவிட்டு வெளிக்கிட்டு ஏழு நாளைக்குள் பதிவிக்கப்படவேண்டியது. அப்படிப்பட்ட ஒவ்வொரு காரியகாரர் தத்துவக்காரரும் உத்தரவுபெற்ற இறைச்சி அடிகாரன் மார்க்கற் சாலைக்காரர் இப்போது கட்டுப்படுத்தும்படி அல்லது இனிமேல் கட்டுப்பாட வேண்டியவரும் பிரமாணங்களுக்கு அமையவேண்டியது. உத்தரவுபெற்ற இறைச்சி அடிகாரன் அல்லது மார்க்கற் சாலைக்காரர் மேலே கண்டிருக்கிற அறிவித்தலைக் கொடுக்கத் தவறிலால், அவர்களுக்காகக் கொடுத்த உத்தரவுப் பத்திரத்தை அழித்துவிடலாம்.

19. இறைச்சி அடிக்கிற பிரசித்த வீடுகளின் பொருட்டுச் சங்கத்தலைவர் பின்வரும் சலாக்களை அறவிடுவது நீதியாகும் :—

| | ரூ. | ச. |
|--|-----|----|
| மாடுகளைக் கட்டுவதற்கு நாள் ஒன்றுக்கு ... | 0 | 6 |
| மாடுகளுக்குச் சாப்பாடு கொடுப்பதற்கு நாள் ஒன்றுக்கு ... | 0 | 12 |
| வெள்ளாடு செம்மறியாடுகளைக் கட்ட நாள் ஒன்றுக்கு ... | 0 | 3 |
| வெள்ளாடு செம்மறியாடுகளுக்குச் சாப்பாடுகொடுக்க நாள் ஒன்றுக்கு ... | 0 | 6 |
| இறைச்சி அடி வீட்டைப் பாவிக்க மாதம் ஒன்றுக்கு ... | 5 | 0 |

இந்தச் சலாக்களைக் காலத்துக்குக்காலம் மாற்றச் சங்கத்துக்கு நீதியாகும். அப்படி மாற்றி விதிக்கப்பட்ட சலாக்கள் கவனமேற்றுக் “கசந” பத்திரிகையில் பிரசுரம் செய்யப்பட்டபின் முந்திய சலாக்களுக்குப் பதிலாக இறுக்கப்பட வேண்டியதாகும்.

20. சர்க்கிடுத்தாரிடத்தில் ஒரு விசேஷ உத்தரவு பெற்றவன், உத்தரவு பெறாதவர்கள் எவரும், நகராதிக்கார எல்லைக்குள் யாதொரு ஆடு மாடு முதலியன, செம்மறியாடு, வெள்ளாடு அல்லது பன்றியைக் கொல்லுதல் நீதியாகாது. விசேஷ உத்தரவைப்பெற்றவர்கள் அந்த உத்தரவின் கட்டிய இடத்திலும், அங்கே காட்டப்பட்ட நிபந்தனைகளின்படியும்லாமல், யாதொரு மிருகத்தை கொல்லப்படாது. அப்படியான விசேஷ உத்தரவின் பொருட்டு சங்கத்தார் காலத்துக்குக் காலம் நியமிக்கும் சலார்கள் அறவிடப்படவேண்டியது.

இந்த அதிகாரத்தில் "மிருகம்" என்பது மாடுகள் செம்மறியாடுகள் வெள்ளாடுகளைக் கருதும்.

21. இறைச்சி அடிக்காரர் அல்லது மறபேர் இறைச்சி அடிவீட்டைப் பாலிப்பதற்கு எண்ணில் அவர்கள் உத்தரவும் தங்கள் உதவி ஆட்கள் ஒவ்வொருவருக்கும் ஒரு துண்டும் கேட்கவேண்டியது. அந்த உத்தரவு சாட்டுதல்பண்ணக்கூடியதாகாது.

22. இறைச்சி அடிக்காரரும் அவர்களுடைய உதவி ஆட்களும் இறைச்சி அடி வீட்டிற் காவற் காரன் கேட்கும்போது தங்கள் உத்தரவை அல்லது துண்டைக் காட்டுதல்வேண்டும்.

23. இறைச்சி அடிக்காரர் அவர்களுடைய உதவி ஆட்கள், இறைச்சி அடிவீட்டிற்குரிய நகராதிக்கார உத்தியோகத்தார் அதிகாரம் கொடுக்கப்பட்டவர்கள் ஆகிய இவர்களை அல்லாமல், வேறொருவரையும் மிருகங்களைக் கொல்லும்போது, உரிக்கும்போது, அல்லது தேகங்களை வெட்டும்போது உள்ளே விடப்படாது.

விசேஷ உத்தரவு.

இறைச்சி அடிக்காரரும் பிறரும் உத்தரவும் ஒரு துண்டும் பெறவேண்டியது.

உத்தரவையும் துண்டையும் காட்டுதல்.

இறைச்சி அடிக்கும் தேரத்தில் ஒருவரையும் உள்ளே விடப்படாது.

8 ம் அதிகாரம்.

அபாயத்துக்கும் நார்த்தத்துக்கும் இடமான தொழில்கள்.

1. 1887 ம் ஆண்டின் 7 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 259 ம் பிரிவின்காட்டிய எந்த நோக்கத்துக்காகவேனும், நகராதிக்கார எல்லைக்குள் நடத்தப்படும் எந்த முயற்சியையும், அது நடத்தப்படும் மாதிரியையும் கிரமத்தையும் எப்போதும் சங்கத்தலைவரும் அவரது அதிகாரம்பெற்றவர்களும் பார்த்ததற்கும் பரிசோதித்ததற்கும் அவைகள் உரியவைகளாயும் வேண்டியவைகளாயும் இருக்கும்.

2. அந்தப் பிரிவின் கீழ் உத்தரவுபெற்றிருக்கும் ஒவ்வொருவரும், அந்த உத்தரவு பெறப்படுகின்ற கொண்டுக்கும் காலம்வரைக்கும், யாதொரு தூர் நார்த்தத்துக்கிடமான அல்லது அபாயத்துக்கிடமான பதார்த்தங்களை உண்டாக்குகிற, கொண்டிபோகிற, சேர்த்தவைக்கிற, அல்லது வைத்திருக்கிற மாதிரியைப்பற்றியும்; அல்லது இந்த வேலைகள் செய்தற்கு இடங்கொடுக்கக்கூடிய காரணங்களைப்பற்றியும், அல்லது அந்தப் பதார்த்தங்களோடு கொண்டுபோவதற்காகவேனும் சேர்த்தவைப்பதற்காகவேனும் உத்தரவுபண்ணத்தக்க பொருள்கள், அப்படிச்செய்யாது தடுத்துவிடவேண்டிய பொருள்கள் (ஏதும் இருந்தால்), அவைகளின் இயற்கையைப்பற்றியும், அல்லது அப்படிப்பட்ட அபாயத்துக்கிடமான வஸ்துக்களின், அல்லது அவற்றுள் யாதொன்றின் இயல்பை அல்லது பெலனைக் காலத்துக்குக்காலம் பரிசீலிக்கும், சோதிக்கும், அந்தாட்சிபண்ணவும் செய்யவேண்டியவைகளைப்பற்றியும் சங்கத்தலைவர் விதிக்கும் நிபந்தனைகளுக்கும் கட்டளைகளுக்கும் அமையவேண்டியது.

3. மாடுகட்டும் இடம், மாட்டுப்பட்டி, மாடு தங்கும் இடம், அல்லது காலையாகிய இவற்றின் சொந்தக்காரர் ஒவ்வொருவரும் அவற்றை ஒட்டால் வேய்த்து, நிலத்தைச் செங்கல்லு, கல்லு, சாந்து, சீமந்து, அல்லது அல்லவற்றால் காறைபோட்டு, மூத்திரம், கழுவுகிற சலம், ஆகிய இவைகள் ஒரு மூடப்பட்ட தொட்டிக்குப் போகத்தக்கதாகக் காறை அல்லது சிமந்துபோட்ட மதகுகள் வைத்துக் கட்டவேண்டியது. சலம் முதலிய பொருள்கள் போவதற்காகக் கட்டப்படும் தொட்டி சங்கத்தலைவர் கட்டளைபண்ணுகிறபடியாகக் கட்டப்படும், அத்துடன் சேரும் சாமான்கள் ஒவ்வொரு நாளும் சொந்தக்காரனது அல்லது பாலிப்பவனது செலவில் அகற்றி, அதனால் யாதொரு சவுக்கிய சமாதானக்கேடு விளையாதபடி, அந்தச் சாமான்கள் செலவிடப்பட வேண்டியது. அப்படிப்பட்ட ஒவ்வொரு மாடுகட்டும் இடம், மாட்டுப்பட்டி, மாடுதங்கும் இடம், அல்லது காலையும் தாள்நோயும் கழுவிச் சுத்தப்படுத்தப்படும் மூன்று மாதத்துக்கு ஒருமுறையாயினும் வெள்ளை அடிக்கப்பட்ட வேண்டும். அந்த இடங்களிலிருந்து சாணியும் காய்ந்த குப்பையும் சொந்தக்காரர் அல்லது பாலிப்பவரால் வெளியேயுள்ள சரியான குப்பைத் தொட்டியில் இடப்பட்டு, அங்குதின்றும் அகற்றப்படவேண்டும்.

4. 1887 ம் ஆண்டின் "நகராதிக்காரக் கட்டளைச்சட்டத்தின்" 259 ம் பிரிவிற் சொல்லிய காரணங்களுக்காக நகராதிக்கார எல்லைப் பாலிக்கப்படும் யாதொரு இடத்தின் சொந்தக்காரர் அல்லது பாலிப்பவரானும்; வண்டில் தங்கும் இடம், மாடு தங்கும் இடம், அப்பக்கிடங்கு, வண்டில் செய்யுமிடம், கைத்தொழிற்சாலைகள் ஆகிய இவற்றின் சொந்தக்காரர், பாலிப்பவரும், அவற்றில் இருந்து சகல அழுக்குகள் குப்பைகளையும் 2 1/2 மணித்தியாலத்துக்கு இரண்டு முறை அதாவது காலமே 6 மணிக்கும் 8 மணிக்கும் இடையில் ஒருதரமும், பின்னரம் 4 மணிக்கும் 6 மணிக்கும் இடையில் ஒருதரமும் அகற்றி அல்லது அகற்றுவதற்கு, சங்கத்தலைவர் அங்கீகரிக்கும் ஒரு இடத்தில் போட்டுவைக்கவேண்டியது.

5. ஒவ்வொரு வண்டில் தங்கும் இடம், மாடுகட்டும் இடம், ஆட்டுப்பட்டி ஆகிய இவைகள் காறை இடப்பட்டு, சங்கத்தலைவருடைய திருத்திக்கு நீர்த்தங்காதபடி வடியும்படி செய்யப்படவேண்டியது.

6. 1887 ம் ஆண்டின் 7 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 259 ம் பிரிவின்படி கொடுக்கப்படும் ஒவ்வொரு உத்தரவுப் பத்திரத்துக்கும் பின்வரும் சலார்கள் அறவிட நகராதிக்கார சங்கத்துக்கு நீதியாகும் :-

259 ம் பிரிவின்படி செய்யும் தொழில்கள் சோதனைக்குட்பட்டவைகளாகும்.

உத்தரவுப்பத்திரம் பெற்றவர்கள், நிபந்தனைகளுக்குக் கட்டுப்பாடவேண்டியதும் பிறவும்.

மாட்டுப்பட்டிகள் முதலியவற்றைச் சுத்தமாக வைத்திருத்தல்.

வண்டில் தங்கும் இடங்களிலிருந்து புழுதி முதலியன ஒவ்வொருநாளும் அகற்றப்படுதல் வேண்டும்.

வண்டில் தங்கும் இடங்கள் முதலாயின நீர்வடியும்படி செய்யவேண்டியது.

கரிமேவும் முதலியவற்றுக்குச் சலார்.

| | ரூ. | ச. |
|--|-----|----|
| கரிமேவும் திறப்பதற்கு வருஷம் 1-க்கு ... | 10 | 0 |
| தொல் பதனிடும் இடத்திற்கு வருஷம் 1-க்கு ... | 10 | 0 |
| கண்ணாம்புச்சூளை வைப்பதற்கு ... | 1 | 0 |
| வீறகூலை வைப்பதற்கு ... | 1 | 0 |
| வைக்கோல்பட்டி வைப்பதற்கு ... | 0 | 50 |
| பட்சிமேவும், எலும்பு, அல்லது யாதொரு எருப்போட்டுவைக்க வருஷம் 1-க்கு ... | 1 | 0 |

9 ம் அதிகாரம்.

மலத்தைப்பற்றிய பிரமாணங்கள்.

கக்கூசுகளில் உள்ள பொருள்களை அகற்றுவதல்.

1. நகராதிக்கார எல்லைக்குட்பட்ட யாதொரு வீடு, கட்டடம், அடைப்பு அல்லது காணிகளின் சொந்தக்காரர் அல்லது பாவுணிகாரரை, அந்த இடங்களிலுள்ள கக்கூசு, கிடங்கு, அல்லது மலசலக் கழிக்கும் இடங்களிலுள்ள பொருள்களை எந்த நேரத்திலும் அகற்ற அல்லது அகற்றுவதற்கு எழுத்து மூலமாக அறிவித்தல் கொடுக்கும் கேட்பது சங்கத்தலைவருக்கு நீதியாகும். அப்படி அகற்றுவது அந்த நொத்தீசிறு காட்டப்பட்ட குறித்த இடத்துக்கும் குறித்த நேரத்திலும் செய்யவேண்டியது. அந்த நொத்தீசு கொடுப்பது மூன்று நாளைக்குள் அதிர் சொல்லியபடி செய்யத் தவறினால், அப்படிச் செயலிக்கச் சங்கத்தலைவருக்கு அதிகாரம் உண்டு. அப்படி எந்தப் பொருள்களை அகற்றுவதற்காகிய செய்கையைச் செய்வதற்கு எவர் ஒருவரையும் அப்படிப்பட்ட வீடு, வெளிவீடு, கட்டடம், அடைப்பு அல்லது தோட்டங்களுள் வேண்டிய ஆட்கள், கருவிகள், சாமான்களோடு போம்படி அதிகாரங்கொடுக்கச் சங்கத்தலைவருக்குத் தத்துவமுண்டு. இதன் பொருட்டிச் செலவாகச் செலவுகளை சொந்தக்காரர் அல்லது பாவுணிக்காரர் இறுக்கவேண்டியது. இவைகள் 1887 ம் ஆண்டின் நகராதிக்காரர் சங்கக் கட்டளைச்சட்டத்தின் 281 ம் 282 ம் பிரிவுகளிற் சொல்லிய விதமாய் அந்தக் கட்டளைச்சட்டத்தில் விதிக்கப்பட்ட செலவுகளைப்போல அறிந்து தீர்மானித்து அறவிடப்படலாம்.

குடி இருக்கும் வீடுகளிலிருந்து 100 அடிக்குள் கக்கூசுப் பொருள்கள் புதைக்கப்படாது.

2. யாதொரு கக்கூசு, கொல்லை, குழி, அல்லது மலசலக் கழிக்கும் இடம் ஆகிய இவற்றில் உள்ள பொருள்களை யாதொரு வீடு, கட்டடம், கட்டடத்தைச் சேர்ந்த நிலம் ஆகிய இவற்றிலாவது யாதொரு கிணறு, வீடு, ஆறு, அல்லது வாய்க்காலுக்கு 100 அடிக்குள்வது புதைக்கிற, அல்லது போட்டுவைக்கிற, அல்லது புதைப்பிக்கிற, அல்லது போட்டுவைப்பிக்கிற எவர்களுள் குறிப்பா ளியவர்கள். அவர்கள் அந்தப் பொருள்களை சங்கத்தலைவரிடத்திலிருந்து கட்டளைபெற்றஉடன், அவர் கட்டளைபண்ணுகிற இடத்துக்கு, அவர் கட்டளைபண்ணுகிற காலத்துள் உடனேதானே அகற்றிவிடவேண்டியது. அப்படிச் செய்யத் தவறினால், சங்கத்தலைவர் அல்லது அவரால் அதிகாரம் பெற்ற உத்தியோகத்தர் அல்லது வேலைக்காரர் அந்த வீடு, கட்டடம், அல்லது காணிக்கு உட்பிர வேசுத்து வேண்டிய வேலைகளைச் செய்வீக்க வேண்டியது. அதனால்தான் செலவுகள் எல்லாம் அந்த வேலையைச் செய்யத் தவறினவர்களே இறுக்கவேண்டியது. அந்தச் செலவுகளை 1887 ம் ஆண்டின் நகராதிக்காரர் கட்டளைச்சட்டத்தின் 281 ம் 282 ம் பிரிவுகளிற் சொல்லியபடி அந்தக் கட்டளைச்சட்டத்தால் விதிக்கப்பட்ட செலவுகளைப்போல அறிந்து தீர்மானித்து அறவிடப்படவேண்டியது.

சொந்தக்காரரும் குடி இருப்பவரும் உத்தரவு பெற்றவர்களுக்கொண்டே வேலைசெய்யக்கேவையுமாயது.

3. நகராதிக்கார எல்லைக்குள் இருக்கும் யாதொரு காணியின் சொந்தக்காரர் அல்லது குடி இருப்பவர்கள், அந்தக் காணியில் உள்ள கக்கூசுச் சாமான்களை அகற்ற விரும்பினால், அல்லது இந்த அதிகாரத்தின் 1 ம் பிரமாணத்தின்படி அந்தச் சாமான்களை அகற்றும்படி கட்டளை இடப்பட்டிருந்தால், அப்படிப்பட்டவர்கள் தாம் அந்த வேலையைச் செயலிக்க எண்ணி இருக்கும் நாளையும் மணித்தியாலத்தை யும் காட்டி சங்கத்தலைவருக்கு அறிவித்தல் கொடுக்கவேண்டியது. அதன்மேல் சங்கத்தலைவர் அந்த வேலையை ஒரு நகராதிக்கார பரிசோதகராகிய மியுனிசிபல் இன்ஸ்பெக்டருடைய மேற்பார்வையின்கீழ் உத்தரவிற் சொல்லிய நிபந்தனைகளுக்கும் கட்டுப்பாடுகளுக்கும் அமைய, இனிமேற் சொல்லப்படும் வண்ணமாக உத்தரவுபெற்றக் கக்கூசு வேலைக்காரனைக்கொண்டு செயலிக்கும்படி உத்தரவு கொடுப்பார். யாதொரு காணிச் சொந்தக்காரர் அல்லது குடியிருப்பவர் இந்த வேலையை சங்கத்தலைவரால் உத்தரவுபெற்ற வேலைக்காரரைக்கொண்டல்லது மறுபேரைக்கொண்டு செயலிக்கப்படாது.

உத்தரவின்றி மலத்தை அகற்றிக்கொண்டுபோதல்.

4. நகராதிக்கார சங்கத்தின் ஒரு ஒப்பந்தக்காரன் அல்லது அந்தச் சங்கத்தின் கீழ் வேலையா யிருக்கும் ஒரு உத்தியோகத்தன் அல்லது எவரும் நகராதிக்கார எல்லைக்குட்பட்ட வீடு அல்லது காணியில் இருந்து, அவர் நகராதிக்கார கத்தோரில் தம்முடைய பெயரைப் பதியவைத்துச் சங்கத்தலைவரிடத்திலிருந்து ஒரு உத்தரவுச்சீட்டைப் பெற்றவன்றி, மலசலத்தை அகற்றுவதற்கு அந்த வீட்டின்கீழ் போதல் நீதியாகாது. அப்படிப்பட்ட உத்தரவுச்சீட்டைக் கொடுப்பது அல்லது கொடுக்காமையும்தவறு செய்வதற்கு யாதுக்கிடையாகும். அந்த உத்தரவுச்சீட்டு இதன் அனுபந்தத்தில் அணுத்திரும்பும் F. அக்ஷரத்தின் கீழுள்ள வாசகவடிவில் இருக்கவேண்டியது.

உத்தரவுபெற்ற கக்கூசு வேலைக்காரர் அல்லது இராத் தொழிலாளர்.

5. உத்தரவுபெற்ற கக்கூசு வேலைக்காரராக விரும்பும் ஒவ்வொருவரும் இத்தோடு அணுத்திரும்பும் F. அக்ஷர வாசகவடிவில் ஒரு உத்தரவுச்சீட்டைச் சங்கத்தலைவரிடத்தில் பெறுதல் வேண்டும்.

உத்தரவுபெற்றவர்கள் விதிகளுக்கு அமையவேண்டியது.

6. உத்தரவுபெற்ற கக்கூசு வேலைக்காரர் ஒவ்வொருவரும் அந்த உத்தரவுச்சீட்டின் புறத்திற் கண்டிருக்கும் விதிகளுக்கும் பிரமாணங்களுக்கும் அமையவேண்டியது. அந்த விதிகளை அல்லது பிரமாணங்களை மீறுவதுண்டானால் சங்கத்தலைவர் அவர்களுடைய உத்தரவுச்சீட்டை அழித்து விடலாம்.

மலசலங்கள் அங்கீகரிக்கப்பட்ட வானிகளில் அகற்றப்படவேண்டியது.

7. மலங்கள், நகராதிக்கார பகிரங்க வேலைத்தலைவர் அங்கீகரித்துக்கொண்ட மாதிரியும் வேலைப்பாடுமுள்ள துத்திநாகம் பூசிய இரும்பு வாழிகளில் அல்லாமல் வண்டிகளிலாவது மற்றெவ்வகையாகவாவது எடுத்துக்கொண்டு போகப்படாது. அந்த வாழிகளை நகராதிக்காரர் கத்தோரில் கேட்டுப் பெற்றுக்கொள்ளலாம். அந்த வாழிகள் எப்போதும் முழுவாழிகளாயும், பழுது இல்லாதவைகளாயும், தண்ணீர் ஒழுக்கக் கூடாதவைகளாயும், செவ்வையாக மூடப்பட்ட மூடிகள் உள்ளவைகளாயும் இருத்தல் வேண்டும்.

மலசல வண்டிகள் நகராதிக்கார பகிரங்க வேலைத்தலைவரால் நகுந்தவைகள் என்று எழுத்தில் சாதிக்கப்பட்ட வேண்டும்.

8. யாதொரு வண்டில் மலசலங்களை அகற்றுவதற்காகப் பாலிக்கப்படமுன், நகராதிக்கார பகிரங்க வேலைத்தலைவருடைய சொந்தனைக்காகக் காட்டப்பட்டும், அவர் அது தகுந்ததென்று ஒரு பத்திரம் கொடுத்தாலே பாலிக்கப்படலாம். அப்படிப்பட்ட பத்திரங்கள் சங்கத்தலைவர் கட்டளையிடுகிறபடி காலத்துக்குக்காலம் புதுப்பிக்கப்பட வேண்டியது.

மலசல வண்டிகளைப் பதித்தல்.

9. மலசலங்களை அகற்றுவதற்காக உத்தரவுபெற்ற வண்டிகளைப் பதித்ததற்கு ஒரு புத்தகம் வைத்திருக்க வேண்டியது. அந்த வண்டிகள் முறையாக இலக்கம் போடப்பட்ட "Latrine Cart" (மலசல வண்டி) என்னும் சொற்களும், நகராதிக்கார கத்தோரில் உத்தரவு பெறுவோருடைய செவ்வில் அந்த அந்த வண்டியில் பசைமையால் எழுதப்பட்டவேண்டியது.

மலசலங்களை அகற்றிக் கொண்டுபோகும் நேரம்.

10. மலசலத்தை எடுத்துக்கொண்டு போகும் வண்டில் யாதொரு தெருவால் இரா பந்து மணிக்கு முன்னும் 3 மணிக்குப் பின்னும் போக்குவரவு செய்யப்படாது. ம முள்ள யாதொரு மலவாரியும் எந்த வீட்டிலிருந்தாவது இரா 7 மணிக்குமுன் எடுக்கப்படாது.

மலசலங்கள் அதுக்கென்று கொடுக்கப்பட்ட இடங்களிலேயே போட்டுவைக்க வேண்டியது.

11. யாதொரு மலம், மலசலம், அழுக்கு, புழுதி, கஞ்சல், சாம்பல், குப்பை, அல்லது கழிவு சாமானை எவர்களுள் 1887 ம் ஆண்டின் 7 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 172 ம் பிரிவிற் சொல்லியபடியான இடங்களில் அன்றி மறு இடங்களில் போடப்படாது.

12. யாதொரு நகராதிக்கார உத்தியோகஸ்தனைக்கொண்டு மலசலங்களை அகற்றுவதற்குச் செய்யும் ஒவ்வொருவரும் சங்கத்தலைவர் நியமிக்கும் சலாரை முன்னேற் சங்கத்தில் கட்டிவிட வேண்டியது. அந்தச் சலார் அகற்றப்படவேண்டிய வாளி ஒன்றுக்கு மாதம் ஒன்றுக்கு ரூபா 2 க்கு மேற்படப்படாது. அந்தச் சலார் அது கட்டப்படவேண்டிய மாதத்தின் 10 நாட்களுக்கு முன் கட்டிப்போடவேண்டும் அது சங்கத்தலைவரால் நீதவானுக்கு அறிவிக்கப்பட்டு அவரால் அவர் விதிக்கும் தெண்டம் பணம்போல அறவிடப்பட வேண்டியது.

13. தெருக்கள் வழியாக மலசலங்களை அகற்றிக்கொண்டுபோகிற எவர் ஒருவரும் அங்கும் இங்கும் உலாவத்திரியவும் படாது; அல்லது மலசலம் உள்ள அல்லது அவற்றை எடுப்பதற்காகப் பாவிக்கப்படும் வானிகளை யாதொரு பிரசித்த தெருப்பக்கத்தில் வைக்கவும்படாது.

14. யாதொரு அழுக்குத்தொட்டி, கக்கசு, அல்லது குப்பைக்கிடங்கிலிருந்து எடுக்கப்படும் மலசலம், அழுக்கு, சேறு, மறுபதார்த்தங்களை எடுத்துக்கொண்டு போசும்படி பாவிக்கப்படும் வண்டில் கரத்தைக்குப் பொறுப்பாய் நிற்கிற எவரும், அந்த வண்டில் கரத்தைகளைச் சாமான் ஏற்றாதற்கு வேண்டிய நேரத்துக்குமேலாக யாதொரு பிரசித்த ரேட்டு வழி அல்லது சனங்கள் போக்குவரவுசெய்யும் இடத்தில் நிறுத்திக்கொண்டு நிற்க விடப்படாது.

15. மலசலங்கள் சங்கத்தலைவர் நியமிக்கும் வழிகளால் மாத்திரமே கொண்டுபோகப்பட வேண்டியது.

16. நகராதிக்கார வரி கொடுக்கும்படி மதிக்கப்பட்ட யாதொரு வீடு, கட்டடம், காணி, அல்லது குத்தகை இடங்களில், மலசலங்களை மண்ணால் மூடும் வழக்கம் இருந்தால், அந்த வீடுகள் முதலாயின சங்கத்தலைவர் கைஒப்பமிட்ட ஏழுத்து மூலமாக இந்தப் பிரமாணத்திலிருந்து விலக்கப்பட்டாலோழிய, அவற்றிலுள்ள மலசலங்கள் ஒரு நாளைக்கு ஒரு தரமாகுதல் அப்படிச் செய்யவேண்டிய கடமையுடையவரால் அகற்ற அல்லது அகற்றுவதற்குப் படி வேண்டியது. அப்படிக் கடமையுடையவர்கள் யார்களில்:—அந்த வீடு, கட்டடம், காணி, அல்லது குத்தகையிடம் ஒரு குடிக்கு மேற்பட்ட குடிபாவித்தற்குரிய வீடுகளை அடக்கியதாயிருந்தாலும், அல்லது வேறு வேறு குத்தகை உடன்படிக்கைப்படி வேறுவேறான சமுசாரங்கள் குடி இருந்தாலும், அவற்றின் சொந்தக்காரரே அந்தக் கடமை பூண்டவர் ஆவர். மற்றும்படி அவற்றை ஆட்சிப்பண்ணுவருபவர்களே அந்தக் கடமையுடையவராவர்.

சொந்தக்காரனுக்கும் குடி இருப்பவனுக்கும் இடையில் இந்தக் கடமைபூண்டவர் தம்முள் யார் என்பதைக் குறித்து வாக்குவாதம் நிகழாமலின், சங்கத்தலைவருடைய தீர்ப்பே கடைசித் தீர்ப்பாகும்.

மலசலத்தை அகற்றிக்கொண்டு போதற்குச் சலார்.

மலசலம் அகற்றும் வேலைக்காரர் கண்டபடி திரியப்படாது.

மலசலத்தை எடுத்துக்கொண்டுபோகும் வண்டிகள் இடையிலே நிற்கப்படாது.

மலசலங்களை நியமிக்கப்பட்டவழியால் கொண்டுபோதல்.

வீடுகளிலிருந்து மலசலங்களை எடுத்துக்கொண்டுபோதல்.

வாக்குவாதம் உண்டாகும் காலத்தில் சங்கத்தலைவருடைய தீர்ப்பே கடைசித் தீர்ப்பாகும்.

10 ம அதிகாரம்.

சவுக்கிய சமாதானக் குறைவுகள் நேரிடாதபடி தடுத்தலும், சனங்களுடைய கௌரவம்.

1. தூநாற்றம் அல்லது தூக்கத்தம் வீசும் பக்ஷமலம், எலும்புத்தூள், அல்லது யாதொரு பசுவையவிற்பதற்காக, அல்லது சேர்த்துவைத்தற்காக, சங்கத்தலைவரிடத்தில் உத்தரவுபெறாமல் நகராதிக்கார எல்லைக்குள் யாதொரு இடத்தில் அல்லது எருக்கிடங்கில் ஒருவரும் வைத்திருக்கவாது அல்லது சேர்த்துவைக்கவாவது அல்லது போட்டுவைக்கவாவது கூடாது. அந்த உத்தரவு இத்தோடு அணைத்திருக்கும் அனுபந்தத்தில் 6. அக்டோபர்தின் கீழுள்ள வாசக மாதிரியாக உத்தரவுபட்டு கொடுபட்ட திகதி தொடக்கம் அடுத்துவரும் மார்ச்சுமாதம் 31 திகதி வரைக்கும் பெலப்புக்கொண்டிருக்கும்.

2. நீதியான அல்லது நியாயமான காரணமுண்டானால், சங்கத்தலைவர் மேலே சொல்லப்பட்ட உத்தரவை கொடாமல் மறுதலிக்கவும், கொடுத்த உத்தரவை அழித்துவிடவும் நீதியாகும்.

3. சாம்பல், குப்பை, கழிவு, அல்லது மற்றும் கஞ்சல்களைச் சங்கத்துக் குப்பைவாரிகள் அகற்ற விரும்புகிறவர்கள், அந்தச் சாமான்களைத் தங்கள் தங்கள் வீட்டுக்கு வெளியேயுள்ள மிதிக்கு அல்லது படிக்குப் பக்கத்தில் சரியான மூடியுள்ள வானிகள் அல்லது பெட்டிகள் அல்லது இவைகளைப் போன்ற பொருள்களில் போட்டு, சங்கத்தார் காலத்துக்குக்காலம் அறிவித்தல் மூலமாகப் பிரசித்தப்படுத்தும் அந்தந்த மணித்தியாலத்தில் வைக்கவேண்டியது. குப்பைவாரிகள் குப்பைகளை எடுத்துக்கொண்ட உடனே அவைகள் போட்டுவைக்கப்பட்டிருந்த வானிகள் பெட்டிகள் அல்லது பிற பொருள்கள், திரும்ப அரைமணித்திலாவத்தூள் எடுத்துக்கொள்ளப்படவேண்டியது. மேலே சொல்லியபடி வானி பெட்டி அல்லது இவைகளைப்போன்ற பொருள்களில் அன்றிக் குப்பை, சாம்பல், கழிவு, அல்லது பிறபொருள்களை யார் ஒருவரும் தெருவில் கொட்டிவைக்கப்படாது.

4. அறைகளாக அல்லது பங்கு களாக அல்லது திண்ணைகளாக ஒருகட்டடத்தை வாடகைக்குக் கொடுக்கும் சொந்தக்காரர், அவை ஒவ்வொன்றையும் பாவிப்போருக்கு குப்பை கஞ்சல் அழுக்குகளைப் போட்டுவைப்பதற்கு மூடப்பட்ட பெட்டி வானி அல்லது வேறு பொருள்களைக் கொடுக்க வேண்டியது.

5. நகராதிக்கார எல்லைக்குள் இருக்கும் யாதொரு பிரசித்த நிலத்தை சங்கத்தலைவர் அறிவித்தல் மூலமாகத் தடுத்துவைத்திருக்கும் யாதொரு வகைக்கும் பாவிக்கப்படாது.

6. யார் ஒருவரும் தங்கள் வீட்டு முகப்பிலிருந்தும் விருந்தகையை, அல்லது காறை, நிலத்தை, அல்லது வீட்டு முகப்பில் அல்லது ரேட்டருவில் அப்படிப்பட்டபாவித்தற்குத் தகுந்தபடி கட்டப்பட்டிராத வேறு யாதொரு இடத்தை, குதிரை, மாடு, அல்லது வேறு மிருகங்கள் கட்டுதற்குரிய சாலையாக அல்லது மாவாகப் பாவிக்கப்படாது.

7. எவர் ஒருவரும் வண்டிகளை யாகுதல் மிருகங்களை யாகுதல் தெருக்களிலேனும் தெருப்பக்கங்களிலுள்ள கம்பித்த நிலங்களிலேனும், கழுவுகப்படாது துடைக்கவும்படாது.

8. யாதொரு குதிரை, பசு, செம்மறியாடு, அல்லது பன்றி போன்றவை, அது செத்துக்கிடக்கும் காணியுடையவர் அது செத்து 12 மணித்தியாலத்துக்குள் தன் சொந்தச் செலவிற்குள்ளே செத்த பிணத்தை சங்கத்தலைவர் அதுக்காக நியமித்திருக்கும் இடத்துக்கு அகற்றிப்போடவேண்டியது, அல்லது அந்தக்காணியுள்ள பூதியின் இன்ஸ்பெக்டருக்கு அறிவித்துப் போடவேண்டியது. அப்படி அறிவிக்கும் காலத்தில் சங்கத்தலைவர் விதிக்கும் விதப்படி அந்த இன்ஸ்பெக்டருக்கு அந்தப் பிணத்தை எடுத்துக்கொண்டுபோய் அடக்கம் பண்ணும் செலவைக் கொடுத்துப்போடவேண்டியது.

எருட்டோட்டுவைக்கும் இடங்களுக்கு உத்தரவு பெறவேண்டியது.

உத்தரவுகொடுக்க மறுதலித்தலும் கொடுத்த உத்தரவுகளை அழித்தலும்.

வீட்டுக்காரர் சரியான குப்பைபெட்டிகளில் குப்பைகளைப் போட்டுவைக்க வேண்டியது.

திண்ணைகள் முதலியவற்றின் சொந்தக்காரர் குப்பைப் பெட்டிகள் கொடுக்க வேண்டியது.

பிரசித்த நிலங்களைப் பாவித்தல்.

விருந்தகை முதலியவற்றில் குதிரைகள் மாடுகளைக் கட்டப்படாது.

குதிரைகளைத் தெருக்களில் கட்டிக்க முலித்துடைத்தல்.

செத்த மிருகங்களை அடக்கம் பண்ணுதல்.

விலக்கப்பட்டவைகள்.

9. பின்வரும் செய்கைகளில் ஒன்றையும் எவர் ஒருவரும் செய்யப்படாது:—

(1) 20 அடிக்கு மேற்பட்ட மரம் அல்லது வேறு யாதொரு பொருளை, அதன் ஒரு தலப்பை வேறொரு வண்டியில் அல்லது மர வண்டியாகிய "சிலிங்" வண்டியில் தொடுத்துக் கட்டாதபடி கொண்டுபோதல்.

(2) 20 அடிக்கு மேற்பட்ட மரம் அல்லது வேறு யாதொரு பொருளை, ஒரு தலைப்பு வேறொரு வரால் சுமக்கப்படாதபடி தனியே கொண்டுபோதல்.

(3) இருப்புச் சலாகைகளை வண்டியிற் கொண்டுபோம்போது, அவற்றின் தலைப்புகளைச் செய்வையாக மாட்டிக்கட்டி அவைகள் சத்தம்பண்ணாதபடி செய்யாமல் சுமமா கொண்டுபோதல்.

(4) வண்டிகளிலே தட்டுக்கு ஆறு அடிக்கு மேற்பட்ட உயரத்துக்கு விறகு, பீப்பா, அல்லது வேறு சாமான்களை ஏற்றுதல்.

(5) வண்டிகளில் சில்லுகளுக்குள் அடங்காமல் வெளியே கக்கத்தக்கதாக மரம், வீறகு, பீப்பா, வைக்கோல், அல்லது வேறு சாமான்களை ஏற்றுதல்.

(6) பாரமேற்றப்பட்ட யாதொரு வண்டியை முன்னுக்கு அல்லது பக்கத்தில் ஒரு வெற்றாளின் நித்தள்கொண்டுபோதல்.

பாரம்செய்வையாக ஏற்றப்படாத வண்டியை மறித்து வைக்கலாம்.

சாமான்களைக் கட்டியினமாய் ஏற்றிப்போகும் வண்டியைகள்.

வண்டிகள் அல்லது கடைச்சாலிகள், தெருப்பக்கங்களிலுள்ள தழுவிசைகளைப் பாவிக்கப்படாது.

அடிப்பாதைகளில் மாடுகளை ஓட்டவும்படாது.

பிரசித்த விளம்பரங்கள் அனுமதி செய்யப்பட்ட இடங்களிலேயே ஓட்டப்படுதல் வேண்டும்.

மிருகங்களைக் கட்டையடித்துக் கட்டுதல் விலக்கப்பட்டமே.

தூர்நாற்றமுடைய பொருள்களுக்குக் குழிதொண்ட இடம் கொடுக்கப்படாமை

அபாயத்துக்கிடமான மரங்களை வெட்டி அப்புரப்படுதல்.

மாடுபிடி.

10. நகராதிக்கார அல்லது பொலீசு உத்தியோகத்தர்கள் எவரும் மேலே கண்டிருக்கும் பொருள்களை மேற்கண்ட பிரமாணத்துக்கு மாறாக ஏற்றுகிற அல்லது ஏற்றிக்கொண்டு போகிற வண்டியை மறித்து, அந்தப் பொருள்களை மறுபடி பிரமாணத்துக்கு மாறிலாத வகையாக ஏற்றும் வரையும் மறித்தபடி வைத்திருப்பது நீதியாவதுமல்லாமல், அவர்கள் அப்படிச்செய்யும்படி இத்தால் வேண்டப்படுகிறார்கள்.

11. ஊத்தை, குப்பை, கழுக்கல், கருங்கல், செங்கல், சுண்ணாம்பு, அல்லது வேறெந்தச் சாமானினும் பிரசித்த தெருவில் வீழ்க்கட்டாதபடி செவ்வையாக ஏற்றப்பட்டாலன்றி, யாதொரு வண்டியை அல்லது ஒற்றை வண்டியை எவர் ஒருவரும் ஓட்டப்படாது.

12. யாதொரு தெருவுக்குப் பக்கத்தில் அல்லது பக்கங்களில் வழிப்போக்கர்களுக்குக்காகச் செய்யப்பட்ட அல்லது எண்ணப்பட்ட அடிப்பாதையில் அல்லது தழுவிசை பதித்த நிலத்தில் எவ்விதமான வண்டியையும் எவர் ஒருவரும் தள்ளவாவது இழுக்கவாவது செலுத்தவாவது கூடாது. அல்லாமலும் அப்படிப்பட்ட அடிப்பாதையை அல்லது தழுவிசை பதித்த நிலத்தை அல்லது அவற்றின் ஒரு பகுதியை அல்லது யாதொரு ரேட்டின் யாதொரு பகுதியை எவ்விதமான பொருள் அல்லது பொருள்களையேனும் வீற்தற்காக ஒரு வாங்கு, மேசை, அல்லது ஒரு மேடையை நிலையாக நிறுத்த அல்லது சொற்பகாலத்துக்காயினும் வைப்பதற்காவது, அல்லது கால் நடையாகச் செல்பவர்களுக்கேனும், வண்டிகளுக்கேனும் யாதொரு தடைசெய்ய அல்லது வசதிக்கேட்டை வினைவிக்கத்தக்க யாதொரு செய்கையைச் செய்தற்காவது பாவிக்கவும்படாது பாவிக்கும்படி செய்யவும்படாது.

13. கால் நடையாகச் செல்வோர்க்காகப் புறம்பாக விடப்பட்ட யாதொரு அடிப்பாதை, தழுவிசை நிலம், அல்லது வழியால் யாதொரு மிருகத்தில் ஏழிச் சவாரிபண்ணுதல், அல்லது மிருகத்தை ஓட்டிதலும், இரண்டு சில்லுச் சூத்திரவண்டி, மூன்று சில்லுச் சூத்திர வண்டி, அல்லது இவைகளைப்போன்ற வேறு சவாரிப் பொருள்களில் ஏறிப்போதலும் நியாயமாகாது.

14. யாதொரு பிரசித்த அறிவித்தல் விளம்பரம் சிறு நொத்திசு அல்லது மற்றும் பிரசித்தக் கடதாசிகளை, சங்கத்தலைவர் காலத்துக்குக் காலம் நியமிக்கும் இடங்களிலன்றி எவர் ஒருவரும் ஓட்டிதலும் அடித்துவைத்தலும் நீதியாகாவாம்.

15. நகராதிக்கார எல்லைக்குள் சங்கத்தலைவருடைய உத்தரவின்றி, எவர் ஒருவரும் மிருகங்களைக் கட்டை அடித்துக் கட்டவாவது, வண்டிகளைச்சேர்த்து வைத்திருக்கவாவது, கூடாரம் அடித்து வைத்திருக்கவாவது கூடாது.

16. சங்கத்தலைவருடைய உத்தரவின்றி ஒருவரும் தமது காணியுள் தூர்க்கத்தமுடைய பொருள்களைப் போட்டுவைத்தற்காக யாதொரு குழி அல்லது கிடங்கைத் தோண்டவாவது தோண்டுவிக்கவாவது கூடாது.

17. நகராதிக்கார எல்லைக்குள் யாதொரு மரம், மரம், அல்லது மரத்தின் ஒரு பகுதி, யாதொரு வீடு அல்லது கட்டிடத்தில் விழுக்கூடியதென்றாவது, அதில் குடி இருப்பவர்களுக்கு அபாயத்தை வினைவிக்கக்கூடியதென்றாவது, அல்லது அது ஒரு ரேட்டுக்கு, அல்லது தெருவுக்குப்பக்கத்தில் இருந்து அந்தப் பாதையால் போக்குவரவு செய்வோர்களுக்கு அபாயம் வினைவிக்கக்கூடியதென்றாவது, சங்கத்தலைவரால் எண்ணப்பட்டால், அவர் அந்த மரம் நிற்றி நிலத்தின் சொந்தக்காரன் அல்லது குடி இருப்பவனுக்கு, அந்த மரத்தை, அல்லது பழத்தை, அல்லது மரத்தின் ஒரு பகுதியை வெட்டி அப்புறப்படுத்தி வீடுமடி எழுத்து மூலமாக அறிவித்தல் கொடுப்பது நீதியாகும். அப்படி அறிவித்தல்கொடுத்து 24 மணித்தியாலத்துள் அந்தச் சொந்தக்காரன் அல்லது குடி இருப்பவன்; அதை அப்புறப்படுத்தற்காகிய பிரயத்தனங்களை உடனே தொடங்கிக்கூடிய சாக்கிரதையாய் வேலையை முடியாதவீட்டால், சங்கத்தலைவர் தாமே அந்த வேலையைச் செய்விக்கவேண்டியது. செய்வித்தபின் அதன் பொருட்டு உள்ளபடி செலவழித்த செலவை நீதவானுக்குச் சரியான செலவென்று கை எழுத்திட்டனுப்ப, அவரும் அதைச் சரியான செலவென்று ஒத்துக்கொண்டபடி ஒரு குறித்த திகதியில் வெளிப்பட்டு உடனே இறுத்துவீடுமடி அந்தக் காணியின் சொந்தக்காரன் அல்லது குடி இருப்பவனுக்கு நொத்திசு அனுப்பவேண்டியது. அது இறுக்கப்பட்டத் தவிரினால், நீதவான் தம்மால் இடப்படும் தெண்டப்பணங்களை அறவிடுவதுபோல இந்தச் செலவையும் அறவிடலாம்.

18. சங்கத்தலைவரால் அதிகாரம்பெற்ற எவர் ஒருவரும், நகராதிக்கார எல்லைக்குள் யாதொரு தெருவில் கட்டப்பட்டு, மேய்க்கப்பட்டு, விடுகாலியாய் விடப்பட்டு, அல்லது முறையினமாய்ச் சாய்க்கப்படுகிற மாடு, குதிரை, செம்மறியாடு, வெள்ளாடு, அல்லது வேறெந்த மிருகத்தையும் அவைகள் பாரமேற்றப்படுகிற அல்லது பார மிறக்கப்படுகிற வண்டியில் கட்டப்பட்டிருந்தாலன்றி, பிடிப்பதும் பிடிப்பிப்பதும் நீதியாகும். அப்படிப் பிடிக்கப்படும் மிருகத்தை சமீபமாக உள்ள பொலீஸ் ஸ்தேஷனுக்குப் பொறுப்பாயுள்ள பொலீசு உத்தியோகத்தினிடம் ஒப்புவித்துப்போட வேண்டியது. அப்படிப் பிடிக்கிற அல்லது பிடித்த மிருகத்தைப் பொறுப்பேர்க்கிற ஒவ்வொரு உத்தியோகத்தினும் உடனே அதைப்பற்றி சங்கத்தலைவருக்கு நிப்போட் பண்ணவேண்டியது. அப்படி நிப்போட்பண்ணும் நேரத்தில் அந்த மிருகத்தை உரித்தாடுவோர் ஒருவரும் இல்லையானால், அதைப் பவுத்திரப்படுத்தி வைப்பதற்கும், அதற்குத் தீன் போலிவதற்கு வேண்டிய வழிவகையைச் செய்யும்படியும், அதைப்பற்றி வழமையான பிரசித்தம் செய்விக்கும்படியும் சங்கத்தலைவர் அந்த உத்தியோகத்தினுக்குக் கட்டண்பண்ணவேண்டியது. ஆனால் அந்த மிருகத்தைப் பிடிப்பவனுக்காக மாடு குதிரைகளுக்கு ஒரு ரூபாய் வீதமும், செம்மறியாடு வெள்ளாடுகளுக்கு 25 சத வீத

மும்; இன்னும் அவற்றைக் கட்டிப் பரபரிக்கும் உத்தியோகத்தினுக்காக மேற்கண்ட மிருகங்களுக்கு நாள் ஒன்றுக்கு 12 சத வீதமும் 6 சத வீதமுமாகச் சங்கத்திலே செலவு கட்டப்பட்டபடியன்றி, அந்த மிருகங்களைச் சொந்தக்காரருக்குக் கொடுக்கப்படாது. அந்த மிருகங்கள் பிடிக்கப்பட்டு 10 நாளைக்குள் யார் ஒருவராவது வெளிப்பட்டு, மேற்சொல்லியபடி அவற்றுக்கு உரித்துச் சொல்ல அல்லது செலவு கட்டாதவரின்மேல், அந்த உத்தியோகத்தின் அவற்றைப் பிரசித்த ஏலத்திலே விற்று (அப்படி விற்றும்படி அவருக்கு இத்தகரம் அதிகாரம் கொடுக்கப்படுகிறது). வந்த விலையிற் பிடித்தவனுக்கு ஒரு ரூபா வீதம் கொடுத்து, அவற்றைக்காட்டித் தாபரித்தற்காகத் தமக்கு வரவேண்டிய பணத்தையும் கழித்துக்கொண்டு, மீதப்பணத்தை நகராதிக்கார வேதனத்தோடு கட்டும்படி சங்கத்தின் சக்கிடுத்தவர் வசம் கொடுத்துவிட வேண்டியது.

19. யாதொரு முற்றம், வீட்டுக்கணித்தான இடம், சிறுவழி, கொட்டில், காலை, அல்லது ஆட்டிப்பட்டிகளின் சொந்தக்காரனை சங்கத்தலைவர் கட்டளை இடிகிறபடி அவற்றுக்குத் தழுவியசை போடவேண்டும் என்று, அல்லது அவற்றிலிருந்து தண்ணீர் பாய்வதற்காகக் கிட்டடள்ள ஒரு நகராதிக்கார சங்கத்தைச் சேர்ந்த மடகோடு தொடுத்துப் போதிய காண்கட்ட வேண்டுமென்று, அந்தச் சங்கத்தலைவர் அவசியமென்று கண்டால், எழுத்து மூலமாக அறிவித்தல் கொடுத்துக் கேட்கலாம். அப்படிக் கட்டுவதற்காகப் பாலிக்கப்படும் சாமான்கள் அந்த வேலைகளின் பருப்பம், அவற்றின் நீர்மட்டம், அவற்றின் சரிவு, அவை நகராதிக்கார சங்கத்துக்குரிய காணொடு பொருந்தவேண்டிய இடங்கள் ஆகிய இவைகள் எல்லாம் சங்கத்தலைவர் கட்டளை இடிகிறபடி நடத்தப்படவேண்டும். ஆனால் அந்த வேலைகளில் வைக்கப்படவேண்டிய காண்கள் குழாய்களுக்காகவேண்டிய சாமான்களை, சங்கத்தார் தாமே தமக்குப் பொறுத்த செலவை வாங்கிக்கொண்டு, மேற்கண்ட இடங்களின் சொந்தக்காரர் கேட்டுப்போது கொடுத்துப்போட வேண்டியது. அந்தச் சொந்தக்காரர் தமக்குக் கிடைத்த நொத்திசுப்படி அந்த வேலைகளைக் குறித்த காலத்துள் செய்யாதுபோனால், சங்கத்தலைவரும், எழுத்து மூலமாக அவருடைய அதிகாரத்தைப்பெற்ற உத்தியோகத்தார் அல்லது வேலையாட்களும், அந்த நிலங்களிற் பிரவேசித்து அந்த வேலையைச் செய்வீக்கவேண்டியது. அவற்றின் செலவைச் சொந்தக்காரர் கொடுக்கவேண்டியது.

முற்றம் முதலியவற்றுக்குத் தழுவியசையிட்டிக் காணவைக்கும்படி சங்கத்தலைவர் கேட்கலாம்.

20. யாதொரு காணி அல்லது நிலத்தின் சொந்தக்காரர் அல்லது குடிநூப்பவர்களுக்கு அந்தக்காணி அல்லது நிலத்துக்குப்போதிய வேலி போடும்படியும், அல்லது காலத்துக்குக்காலம் சங்கத்தலைவர் நியமிக்கிறபடி அழிக்க இருக்கிற தெரு மட்டத்திலிருந்து ஒரு குறித்த உயரத்துக்கு மேற்படாபடி அந்த வேலையை வெட்டும்படியும், அல்லது நறுக்கும்படியும், அல்லது அந்த உயரத்துக்கு யாதொரு எல்லைச் சிவரை இடித்துக் குறைக்கும்படியும், அந்த உயரத்துக்கு மேற்பட்டு அல்லது தெருவக்குமேலே தூங்கி வழிப்போக்கத்தைத் தடுக்கிற, அல்லது வேறு நடட்டுசெய்கிற வேலிகள் மரங்களை வெட்டி நறுக்கும்படியும் அந்த சங்கத்தலைவர் எழுத்து மூலமாக நொத்திசு கொடுக்கலாம்.

சொந்தக்காரர் அல்லது குடிநூப்பவர்கள் வேலையைப் பழுதுபார்க்க, வெட்ட அல்லது நறுக்க வேண்டியது.

21. யாதொரு தெருவக்குப் பக்கத்தில் ஒருவரும் பாய் சீலை அல்லது வேறு சாமான்கள் பொருள்களைத் தூக்கிப்படாது அல்லது வேறு வகையாக வெளியாகப்போடவும்படாது.

பாய் முதலியவற்றைத் தூக்குதல்.

22. (1) சங்கத்தலைவரிடத்திலே முன்னேற எழுத்தில் உத்தரவுபெற்றன்றி, எவர் ஒருவரும் யாதொரு நீராவி, தண்ணீர், அல்லது வேறு யாதொரு யந்திரவியைச்சுருகி பொருள்களைப் பாலிக்கும் கம்மியசாலை, பட்டடை, அல்லது வேலைத்தலங்களைத் தாபித்தல்கூடாது.

சங்கத்தலைவருடைய உத்தரவின்றி யாதொரு கம்மாலை முதலியவற்றைப் புதிதாக அமைக்கப்படாது.

(2) அப்படி ஒரு கம்மியசாலை, பட்டடை, வேலைத்தலத்தைக் குறிக்கப்பட்ட இடத்திலே தாபிப்பது அயலில் குடிசனம் நெருங்கி இருக்கிற நியாயம்பற்றி, அல்லது அயலவர்களுக்கு தொந்தரவை உண்டாக்கும் என்றும் நியாயம்பற்றி, ஆக்ஷேபத்துக்கு இடமுள்ளதாய்ச் சங்கத்தலைவருக்குத் தோற்றினால், அவர் அதைத் தாபித்தற்கு உத்தரவைக் கொடாமல் மறுதலிக்கலாம்.

நீராவி உண்டாவனவற்றை அல்லது அபாயத்துக்கிடமானவற்றை அனுமதியின்றிக் கட்டப்படாது.

23. சங்கத்தலைவரால் அங்கிகரிக்கப்படாத யாதொரு இடத்தில் நீராவி கிளம்பக்கூடிய அல்லது அயற்சனங்களுக்கு அபாயம் விளைவிக்கக்கூடிய யாதொரு யந்திரம் அல்லது “ஸ்ரீம்போயிலர்” எனப்படும் நீராவிப்பேடகத்தை ஒருவரும் கட்டப்படாது. “ஸ்ரீம்போயிலர்” ஆகிய நீராவிப் பேடகத்தோடு சம்பந்தமான புலகக்குழாய்கள் எல்லாம் சங்கத்தலைவர் அங்கிகரிக்கும் உயரத்தின்படியும் பிரமாணங்களின்படியும் கட்டப்படுதல்வேண்டும்.

கம்மாலைகள் அப்பக்கிடங்குகளிற்கவனிக்கவேண்டிய சுகாதார விதிகள்.

24. யாதொரு கம்மாலை, அப்பக்கிடங்கு, பட்டடை, வேலைத்தலம், நீராவி தண்ணீர் அல்லது பிற யந்திர விசைப்பொருள்கள் பாலிக்குமிடம் ஆகிய இவைகள் காண் கக்கூச முதலியவற்றில் இருந்து கிளம்பும் நச்சுக்காற்று அல்லது பிற கெடுதிகள் இல்லாமல் சுத்தமான நிலைபரத்தில் வைத்திருக்கப்படவில்லை என்றாலும்; அல்லது அங்கே வேலைசெய்யும்போது உண்டாகும் ஆவி, தூமம், புழுதி, அல்லது வேறு அசுத்த பதார்த்தங்களால் யாதொரு தீவிர வினாயமல் அந்த இடங்கள் சுகாதாரவிதிக்கு விரோதமில்லாமல் கூடியவரையில் செவ்வையாகத் திறக்கப்பட்டிருக்கவில்லை யென்றாலும்; அல்லது வேலைநடக்கும்போது, வேலைசெய்கிறவர்களுடைய சவுக்கியத்துக்குத் தீங்கு விளையத்தக்கவிதமாக அதிகம் சன நெருக்கமுடையதென்றாலும்; அல்லது அங்குள்ள யந்திரம், யந்திரக்கருவிகள், கப்பிக்கால், அல்லது பிற சூத்திரங்கள் சீவனுக்கு அல்லது தேக அவயவங்களுக்கு அபாயம் விளைவிக்கத்தக்கவிதமாய் பூட்டப்பட்டிருக்கின்றன அல்லது அடைக்கப்பட்டிருக்கின்றன என்றாலும் சங்கத்தலைவருக்குத் தோன்றும்போது, அப்படிப்பட்ட கம்மாலை, அப்பக்கிடங்கு, பட்டடை, அல்லது வேலைத்தலத்தின் சொந்தக்காரரை அவைகளைச் சுத்தமான நிலைபரத்தில் வைத்திருக்கவாவது; சன நெருக்கம் அதிகம் இல்லாமல் தடுத்துவைக்கவாவது; காற்று வரத்தக்க விதமாய் அங்கே திறப்புகளை அமைத்துவைக்கவாவது; அல்லது யாதொரு யந்திரம், யந்திரக்கருவி, கப்பிக்கால் அல்லது வேறு சூத்திரங்களால் சீவனுக்கேனும் அவயவங்களுக்கேனும் அபாயம் உண்டாவியாமல் தடுத்தற்காவது, சங்கத்தலைவர் தகுதி என்று காணுகிறபடியான கட்டளையைத் தம்மிடத்தில்வந்து பெற்றுக்கொள்ளும்படி எழுத்து மூலமாக நொத்திசுவிட்டுக் கேட்கலாம்.

இந்தப் பிரமானத்தில் சொல்லப்பட்டது எதுவும், இப்போதுள்ள அல்லது இனிமேல் செய்யப்படும் யாதொரு கட்டளைச்சட்டத்தின் யாதொரு பகுதிக்கு மாறாக இருக்கமாட்டாது.

சூதிரைமால்கள் வண்டில் தங்குமிடங்கள், மாடுகட்டி டங்கள் வைத்திருப்பதற்கு உத்தரவு கேட்கவேண்டியது.

25. யாடகைக் குதிரைமால்கள், குதிரைச்சாவடிகள், குதிரைவயித்தியசாலைகள், வண்டில் தங்குமிடங்கள், மாடுகட்டிகள், அல்லது 20 ஆடு அல்லது 10 மாடுகட்டி இடங்கள், அல்லது அவைகள் ஒருமிக்கக் கூடிநிற்க விடப்படும் இடங்கள்; அல்லவல்லும், நகராதிக்கார எல்லைக்குள் குடிநெருங்கி இருக்கும் இடங்களில் சங்கத்தலைவருடைய அனுமதியின்றி மாடுகள் ஒன்றுக்குமேலும், ஆடுகள் ஐந்துக்கு மேற்படவும் லாபங் கருதிக்கட்டப்படும் இடங்கள் ஆகிய இடங்களின் சொந்தக்காரர் அல்லது பாலிப்புக்காரர் சகலரும், ஒவ்வொரு வருஷத்திலும் முதலமாதத்திலும், புதிதாகத் திறக்கப்படும்போது அப்படித் திறந்த ஒருமாதத்தின்கூட, சங்கத்தலைவரிடத்திலே அப்படி யாதொரு இடத்தை, மேற்கண்ட நோக்கங்களுள் யாதொன்றிற்காகவேனும் பாலிப்பதற்காக உத்தரவுதரும்படி கேட்டல் வேண்டும்.

அப்படிப்பட்ட உத்தரவைச் சங்கத்தலைவர் தமது யுக்தப்படி, தாம் தகுதி என்று காணுகிற கட்டுப்பாடுகளுக்கும் விதிகளுக்கும் அமையக்கொடுக்கினும் கொடுக்கலாம், கொடாது மறுதலிக்கின்றும் மறுதலிக்கலாம், அல்லது ஒருமுறை கொடுத்த உத்தரவைத் திருப்ப நினைத்திலைக்கவும் அல்லது அழித்துவிடவும் கூடும். அப்படி ஒரு உத்தரவைக் கொடாது மறுதலித்தற்கு, அல்லது கொடுத்த உத்தரவை நினைத்திலைத்தற்கு அல்லது அழித்துவிடுதற்கு உரிய கட்டளைகள் எழுத்தில் எழுதப்பட்டு அப்படிச் செய்தற்காகிய நியாயங்கள் காட்டப்பட்டிருத்தல் வேண்டும்.

சங்கத்தலைவர் உத்தரவை கொடுக்கவும்கூடும் மறுதலிக்கவும்கூடும்.

உத்தரவின் இந் த இடங்களைப் பாலித்தால் இறுக்க வேண்டிய தெண்டம்.

அரசாட்சியாருடைய இடங்கள் வலக்கப்படுதல்.

உத்தரவுபெற்றவர்கள் மால்களிற்கட்டியிருக்கும் மிருகங்களின் சொந்தக்காரருடைய பெயரைக் கொடுக்கும் படி கேட்கப்பட்டால்.

தண்ணீர் பழுதுபட தக்கதாக மிருகங்களின் மலங்களைப் போட்டுவைக்கப்பட்டது.

தண்ணீர் உட்செல்லாத விதமாக அடித்தலங்கள் காறை போடப்பட்டிருந்தல் வேண்டும்.

மலம் போட்டு வைப்பதற்குச் சரியான எருக்கிடங்குகள் அமைக்கப்பட்டிருக்க வேண்டியது.

அவற்றின் நிலமட்டம் அடுக்க இருக்கும் நிலத்திலும் பதிவாக இருக்கப்பட்டது.

அவற்றுள் போடப்படும் பொருள்கள் வெளியே போகாமலும் நிலத்தில் ஊறாமலும் அவைகள் செய்யப்பட வேண்டியது.

மூடிகள் போடப்பட்டிருந்தல் வேண்டும்.

காண்களை எப்போதும் நல்ல நிலபரத்தில் வைத்துப்பாது காக்க வேண்டியது.

அந்த இடங்கள் நாள்தோறும் செவ்வையாகச் சுத்தப்படுத்தப்பட வேண்டியது.

138 ம் பிரிவிற் சொல்லிய கணக்குகள்.

146 ம் பிரிவிற் சொல்லிய கணக்குகள்.

மாகிரிக் கடதாளிகள் கொடுக்கப்படு முறை.

இப்படி ஒரு உத்தரவல்லாமல், அல்லது ஒரு உத்தரவு மறுதலிக்கப்பட்டு, நிறுத்தப்பட்டும், அல்லது அறிக்கப்பட்டுவிட்டால், இந்த நோக்கங்கள் யாதொன்றற்காக யாதொரு இடத்தை எவராயினும் பாலித்தால், அல்லது கொடுப்பதில் உத்தரவின் நிபந்தனைகளுள் யாதொன்றை மீறினால், ஐப்பது ரூபாவுக்கு மேற்படாத தொண்டத்துக்கு ஆளாவதுமன்றி, குற்றவாளியாகக் காணப்பட்ட பின் அந்தக் குற்றத்தைச் செய்வதுண்டாயின், மேலேகண்ட தொண்டத்தோடு அந்தக் குற்றத்தைச் செய்துகொண்டேயும் நாங்களுக்கு, நாள் ஒன்றுக்குப் பத்து ரூபாவுக்கு மேற்படாத தொண்டத்துக்கும் ஆளாவார்கள்.

இந்த நோக்கங்களுக்காக அரசாட்சியாருடைய அதிகாரத்தின் கீழ் அல்லது அவர்கள் பாலிப்பில் இருக்கும் யாதொரு இடத்துக்கு இந்தப் பிரமாணங்கள் அமையாவாகும்.

26. குதிரைகள், மாடுகள், அல்லது விலக்காகவேனும், கூலிக்குவீடவேனும் அல்லது அவற்றின் பிரயோசனத்தை விற்றற்காகவேனும் விடப்பட்டிருக்கும் நான்கால் மிருகங்கள் ஆகிய இவற்றை வைத்திருப்பதற்காக யாதொரு இடத்தைப் பாலிப்பதற்குச் சங்கத்தலைவரிடத்திலிருந்து உத்தரவு பெற்றிருக்கும் எவ்வெவரும் காலத்துக்குக்காலம், அந்தச் சங்கத்தலைவரால் கேட்கப்பட்டால், அந்த நேரத்தில் அங்கே விடப்பட்டிருக்கும் மிருகங்களின் சொந்தக்காரரது பெயரையும் அவரவருக்குரிய ஒவ்வொரு வகையான மிருகத்தின் தொகையையும் அல்லது தொகையையும் காட்டி ஒரு கணக்குக் கொடுத்தல் வேண்டும்.

27. உத்தரவுபெற்றவர், அந்த இடங்களிலே, மனிதர் குடியிருப்பதற்காக அல்லது வீட்டுப் பாலிப்புக்காக வைக்கப்பட்ட, அல்லது அப்படி உபயோகப்படுத்தும், அல்லது உபயோகப்படுத்த தக்கூடிய தண்ணீரையாவது, பால்மாடுகள், குதிரைகள், பிற நான்கால் மிருகங்களுடைய பாலிப்புக்காக வைத்திருக்கும் தண்ணீரையாவது, பாலக்கால்களில் வைத்திருக்கும் தண்ணீரையாவது, அல்லது பாலிப்புகள், அல்லது அப்படி விவதற்காக எண்ணப்படுகிற யாதொரு பாத்திரத்தைக் கழுவதற்காக வைத்திருக்கும் தண்ணீரையாவது; அல்லது இந்த நோக்கங்களுக்காகப் பாலிக்கப்பட்ட அல்லது பாலிக்கப்படக்கூடிய தண்ணீரையாவது பழுதுபடுத்திக் கூடியவிதமாக அப்படிப்பட்ட இடங்களிலேனும் அப்படிப்பட்ட மாகிரியாகவேனும் யாதொரு குதிரை, மாடு, அல்லது பிற நான்கால் மிருகங்களின் மலத்தைப் போட்டுவைக்கப்பட்டது.

28. குதிரைகளையாவது மாடுகளையாவது கட்டுகிற அல்லது கட்ட உத்தேசித்திருக்கிற ஏந்தக் கட்டடத்தின் அடித்தளத்தையும், மூத்திரமாவது பிற அழுக்காவது உட்சென்று நிலத்தில் உறை யாதபடி சங்கத்தலைவர் திருத்திப்பட்டக்கூடியவிதமாக தகுந்த சாமான்கொண்டு அழுத்தி அல்லது காறைபோட்டு சரிவாகக் கட்டிவிடவேண்டியது சொந்தக்காரரின் கடமையாகும்.

29. அந்த இடங்களிலே குதிரை, மாடு, அல்லது பிற நான்கால் மிருகங்களை வைத்திருப்பதால் காலத்துக்குக்காலம் சேரக்கூடியமலம், எரு, சேறு, அழுக்கு, அல்லது பிற தூர்நாற்றத்துக்கிடமான அல்லது சவுக்கியக்கேட்டுக்கேதுவான பதார்த்தங்களைப் போட்டுவைப்பதற்காக, சங்கத்தலைவருடைய திருத்திக்கு அந்த இடங்களில், அல்லது அவற்றுக்குச் சமீபமாக வசதியான இடங்களில் தகுந்த எருக்கிடங்கை அல்லது எருக்கிடங்குகளையும் உத்தரவுபெற்றவர் அமைத்து வைத்திருத்தல் வேண்டும்.

அவர் அந்த எருக்கிடங்குகளைச் செய்யும்படித்து, அவற்றின் அடிமட்டம் அடுக்க இருக்கும் நிலத்திலும் பதிவாக இராதவிதமாகச் செய்யவேண்டியது.

அவர் அந்த எருக்கிடங்கு அல்லது கிடங்குகளை, அதனுட்போடப்படும் பொருள்கள் வெளியே போகாமலும், நிலத்திலாவது யாதொரு கட்டடச் சிவரிலாவது ஊறாமலும், அதற்கடுத்த விதமாக அந்தக்கடுத்த சாமான்கள்கொண்டு செய்து அந்த நிலபரத்தில் அவற்றை எப்போதும் வைத்துப் பாதுகாத்தல் வேண்டும்.

அவர் அந்த எருக்கிடங்கு அல்லது எருக்கிடங்குகளுக்குத் தகுந்த மூடி போட்டிருத்தல் வேண்டும்.

30. அந்த இடங்களில் இருக்கும், அல்லது அவற்றோடு சம்பந்தப்படுத்திவைத்திருக்கும் காண்கள் அல்லது தண்ணீர் பாயவைத்திருக்கும் வழிகளை சங்கத்தலைவர் திருத்திப்படுத்தி உத்தரவு பெற்றவர்கள் நல்ல நிலபரத்தில் வைத்துப் பாதுகாக்க வேண்டியது.

31. அவர் அந்த இடங்களை ஒவ்வொரு நாளும் ஒருமுறையாயினும் நன்றாகச் சுத்தப்படுத்திப் புதுக்குவித்து 29 ம் இலக்கப் பிரமாணத்திற் சொல்லியபடி, அவற்றிலிருந்து எடுத்து எருக்கிடங்குகளில் இடப்படும் எரு, பசுனை, சேறு, அழுக்கு, மூத்திரம் மற்றும் தூர்க்கந்த வஸ்துகள் அல்லது சவுக்கியக்கேட்டுக் கேதுவான வஸ்துகளை அகற்றுவித்து, அவற்றைச் சங்கத்தலைவர் காலத்துக்குக்காலம் கறிக்கிற இடங்களில் போட்டுவைக்கும்படி செய்யவேண்டியது.

11 ம் அதிகாரம்.

வரிகளையும் கடமைகளையும் ஏற்படுத்தலும் அறவிடுதலும்.

1. 1887 ம் ஆண்டின் " நகராதிக்காரக் கட்டணச்சட்டத்தின் " 138 ம் பிரிவிற் சொல்லியபடி வீடுகள், கட்டடங்கள், காணிகள் ஆகிய இவற்றின் சொந்தக்காரர் பாவுண்காரரால் கொடுக்கப்பட வேண்டிய நாலாந்தரக் கணக்கு விபரங்கள் இதன் அனுபந்தத்தில் H. அக்ஷரத்தின் கீழுள்ள வாசகவடிவில் இருத்தல் வேண்டும். அந்த வடிவிலுள்ள அச்சுக்கடதாளிகள் சங்கத்தாரால் கொடுக்கப்படும். அவைகள் அனுப்பப்படுவோர் அவரால் அந்தக் கடதாளிகள் வேண்டப்படும் விபரங்கள் பதிந்து நிரப்பப்பெற்று சங்கத்துக்குத் திருப்பி அனுப்பப்பட வேண்டும்.

2. 146 ம் பிரிவிற் சொல்லிய கணக்கு விபரங்கள், இத்தோடணத்திற்கும் I. அக்ஷரமாகிரிக் கடதாளியில் எழுதப்படவேண்டும்.

3. சங்கத்தலைவர் கட்டணயிடும்போதெல்லாம், நகராதிக்கார எல்லைக்குள் இருக்கும் சகல வீடுகள், கட்டடங்கள், காணிகளாகிய இவற்றின் சொந்தக்காரர் பாவுண்காரர்களுக்கு கட்டணச்சட்டத்தின் 269 ம் பிரிவிற் சொல்லிய பிரகாரம், மேலேகாட்டிய H., I. என்னும் இரண்டு மாகிரிக்கடதாளிகளையும் சக்கிடுத்தார் கொடுப்பித்தல் வேண்டும்.

4. 1887 ம் ஆண்டின் 7 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 145 ம் பிரிவிற் சொல்லிய வரி இறுதிப்பவர்களின் டாப்டு முடிந்தபின், கட்டளைச்சட்டத்தின் 269 ம் பிரிவிற் சொல்லிய பிரகாரமாக இத்தொடரணத்திற்கும் J. அக்ஷரவாசக மாதிரியாக அந்த டாப்டிற் சொல்லிய ஒவ்வொருவருக்கும் தொத்தீச கொடுப்பித்தல் வேண்டும். அந்த தொத்தீசில் அவர்கள் ஒவ்வொருவரும் வரி இறுதிக்கவேண்டிய வண்டிகளின், மிருகங்களின் தொகையும், இறுதிக்கவேண்டிய வரியின் தொகையும் காட்டப்பட்டிருந்தல் வேண்டும். இன்னமும் அந்த வரி இறுதிக்கவேண்டிய காலமும் அந்த வரியின் வீதமும் காட்டப்பட்டிருந்தல் வேண்டும். அந்த டாப்டைப்பற்றி ஏதும் தடைசொல்லவரும்புகிறவர்கள் நொத்தீசு கிடைத்துப் பத்து நாளைக்குள் எழுத்து மூலமாக அந்தத் தடையைச் சர்க்கரித்தாருக்கு கொடுக்கவேண்டியது. அதன்பின் யாதொரு தடையும் ஏற்றுக்கொள்ளப்பட மாட்டாது.

வண்டில் வரிக்களைப்பற்றிய அறிவித்தல்களும் அவற்றைப்பற்றிய ஆக்கேப்பங்களும்.

5. கட்டளைச்சட்டத்தின் 146 ம் பிரிவிற் சொல்லிய விபரக் கணக்குக் கொடுக்கப்பட்டபின், அந்தக் கணக்கிற் சொல்லப்பட்டவற்றுக்கு மேற்பட யாதொரு கரத்தை, வண்டில், மிக்ஷோ, ஒற்றைக்கரத்தை, குதிரை, மட்டம், கோவேறுகளுதை, எருத்துமாடு, அல்லது கழுதையை எவர் ஒருவர் வைத்திருந்தாலும், சம்பாதித்தாலும், பாலித்தாலும், அப்படிச் சம்பாதித்து இரண்டு கிழமைக்குள் அவைகளைப்பற்றிச் சரியான விபரத்தை எழுத்து மூலமாக எழுதிச் சர்க்கரித்தாருக்குக் கொடுக்கவேண்டியது.

மேலும் வண்டில்கள் மிருகங்களைச் சம்பாதிப்போர் விசேஷ அறிவித்தல் கொடுக்க வேண்டும்.

6. சங்கத்தலைவரால் கட்டளையிடப்படும் பொழுதெல்லாம், திகழும் வருஷத்தில், அல்லது நகராதிக்கார சங்கம் தாபிக்கப்பட்டபின்னுள்ள முந்திய வருஷங்களில் நொத்தாரிசுமாருக்குக் கீழ் ஆரும் வேலைபடிப்பதற்கு உடன்படிக்கைபண்ணி இருக்கிறார்களோ என்பதைப்பற்றியும், அப்படியானால் அவர்களுடைய தொகையையும், அவர் செய்துகொண்ட உடன்படிக்கைகளின் திகதியையும் உடன்படிக்கைபண்ணியவர்கள் அலுவல்பார்த்துவந்த காலத்தையும் அறிவதற்காக நகராதிக்கார எல்லைக்குள் இருக்கும் ஒவ்வொரு நொத்தாரிசுமாருக்கும் இத்தொடரணத்திற்கும்கூட K. அக்ஷரவாசகமடலிலுள்ள மாதிரிக் கட்டளையைச் சர்க்கரித்தார் காலத்தோறும் அனுப்பவேண்டியது.

நொத்தாரிசு வேலைக்குப் படிப்பவர்கள்.

7. நகராதிக்கார எல்லைக்குள் வைத்திருக்கப்படுகிற அல்லது பாலிக்கப்படுகிற ஒவ்வொரு வண்டில் அல்லது ஒற்றைக்கரத்தையும் நியாயப்பிரமாணப்படி கொண்டிருக்கவேண்டிய வேறு தகடுகளையல்லாமல், நகராதிக்கார சங்கத்தாரால் கொடுக்கப்படும் லொகத்தகட்டை அதின் வெளிப்படியான ஒரு இடத்தில் கொண்டிருக்கவேண்டியது. அந்தத் தகட்டில் G. என்கிற அக்ஷரவடிவும் வருஷமும் டாப்டில் பதியப்பட்ட இலக்கமும் இருக்கவேண்டியது. ஒரு வண்டிலுக்கு அல்லது ஒற்றைக்கரத்தைக்குத் தகடு கொடுக்குமன், சங்கத்தலைவர் தீர்மானிக்கிறபடி ஒரு வெளிப்படையான இடத்தில் வருஷத்தையும் டாப்டில் பதிந்த இலக்கத்தையும் மையால் சித்திரித்து அல்லது முத்திரைகுத்தி வைக்கும்படி கேட்டலும் நீதியாகும்.

வண்டில்கள்வோகத்தாற்செய்த தகடுகளைக் கொண்டிருக்க வேண்டியது.

8. மேற்கண்ட தகட்டில்லாமல் எவர் ஒருவரும் யாதொரு வண்டில் அல்லது ஒற்றைக்கரத்தையை நகராதிக்கார எல்லைக்குள் வைத்திருக்கவாது பாலிக்கவாது செலுத்தவாது கூடாது. அப்படித் தகட்டில்லாமல் வைத்திருக்கிற, பாலிக்கிற, அல்லது செலுத்துகிற எந்த வண்டிலையாவது ஒற்றைக்கரத்தையாவது, எந்த நகராதிக்கார இன்ஸ்பெக்டரும் எந்தப் பொலிசு உத்தியோகத்தினும் பிடித்துத் தடைபடுத்தி வைத்திருக்கலாம். அவர்கள் இறுதிக்கப்படவேண்டிய வரி ஏதும் இருந்தால் இறுதித்துத் தகடுவாங்கித் தைக்கப்படும் வரையும் தடைப்படுத்தப்பட்ட வண்டில்களைத் தடைப்படுத்தியபடி வைத்திருக்கலாம்.

தகட்டில்லாத வண்டில்களைப் பிடிக்கலாம்.

12 ம் அதிகாரம்.

நாய்களைப்பற்றிய துணைப்பிரமாணங்கள்.

1. நகரசங்க எல்லைக்குள் வைக்கப்பட்டிருக்கிற சகல நாய்களும் நகரசங்கத்தினது கத்தோரில் பதிவுசெய்யப்படும்படியும் பதிதர்க்குமுன்னே சங்கத்தினது தலைவரின் முகதாவில் காட்டப்படும்.

நாய்களைப் பதிவுசெய்தல்.

2. மேற்கூறிய எல்லைக்குள் வைக்கப்பட்டிருக்கிற ஒவ்வொரு நாயினது வருஷாந்தப் பதிவுக்குரிய முதல் ரூபா 1 கொடுக்கப்படவேண்டும்.

பதிவுக்குரிய முதல்.

3. வருஷம் 1901 ம் ஆண்டின் 25 மிலக்கக் கட்டளைச்சட்டத்தின் 5 ம் பிரிவிற் கூறிய ரிஜிஸ்டர் பதிவினது உறுதிப்பத்திரம் இத்துடன் அணைத்திருக்கும் L. அக்ஷரத்தையுடைய இடாப்பிசு மாதிரியாம்.

பதிவினது உறுதிப்பத்திரம்.

4. ஒரு நாயை பெற்றுக்கொள்ளும், வைக்கும், அல்லது ஆட்சியாகு மொவ்வொருவரும் அதைக்குறித்து ஒவ்வொரு வருஷத்திலும் பங்குனிமாசம் 31 ம் தேதியில் அல்லது அதற்கு முன்னே அல்லது அந்நாயை சம்பாதித்து அல்லது ஆட்சியாக்கி 21 நாள்களுக்குள் அம்மிருக்கத்தினது முழு இலட்சணத்தையும் குறித்துச் சங்கத்துக் கமிஸ்க்வேண்டியது.

நாயையுடையவர் சங்கத்துக் கமிஸ்த்தல்.

5. ஒவ்வொரு வீட்டிலு மல்லது அதைச்சேர்ந்த எப்பகுதியிலுமாவது வைக்கப்பட்டிருக்கும் நாய்களின் தொகையையும் இலட்சணங்களையுமவை யொவ்வொன்று மெவ்வெவர்க்குடையதென்றும் காட்டும்பொருட்டு M. அக்ஷர விடாப்பின்படியோர் கடுதாசி யெழுத அவ்வீட்டில் குடியிருப்பவரை ஒவ்வொரு வருஷத்திலும் பங்குனிமாசம் 31 ம் தேதிக்குமுன் கட்டளையிடுதல் நகரசங்கத்தினது தலைவருக்கு நியாயமாயிருக்கும்படியு யொவ்வொரு வீட்டின் குடியிருப்பவரு மல்லிடாப்புக் கடுதாசியை ஒப்புக்கொண்டதில் சரியான அறிவித்தல்களை முறையா யெழுதியது தனக்குக் கிடைத்தோர் கிழமைக்குள் எதை திருப்பி கொடுத்துவிடக்கடவர்.

இடாப்புக் கடுதாசி குடியிருப்பவராலெழுதப்பட வேண்டியது.

6. ஒரு நாய்யேதும் விஷ அல்லது நொற்றுநொயுற்றிருப்பதின் திமித்தம் குடிசனத்துக்கு தீங்கையுண்டாக்கு மோர் கருவியென சுகசெளக்கிய ஆராய்வின் உத்தியோகஸ்தர் தீர்மானிப்பாரேயாதி அந் நாயையுடையவருக் கோ நறுதிப்பத்திரம் கொடாமல் சங்கத்தினது தலைமைக்காரராரால் மறுத்துவிடப்படும்.

உறுதிப் பத்திரம் கொடாவிட்டால்.

7. உறுதிப் பத்திரத்துடனணைத்திருக்கும் பொருத்தங்களின் வேண்டுதலை நிறைவேற்றுவிடச் சம்பலித்த நாய்களை யுடையோ ரொவ்வொருவரும் கட்டளையிடப்பட்டவுடன் தனது நாயை நகரசங்கத்தின்முன்னே வெளிப்படுத்திக் காட்டவேண்டியது. அந்நாயை நகரசங்கத்தாரவசரமென்று கண்டால் கொண்டுவீடும்படி கட்டளையிடப்படும்.

உறுதிப்பத்திரம் கொடாமல் மறுத்தபோது நாய்களைக் கொல்ல நகரசங்கக் கட்டளையிடலாம். நாய்களுக்கு கழுத்துப்பட்டி.

8. நகரசங்க எல்லைக்குள் வைக்கப்பட்டிருக்கிற மொவ்வொரு நாயின் கழுத்திலும் நகரசங்கத்துக்கு முத்திரையும், ரிஜிஸ்டர் பதிவின் இலக்கமும், பதியப்பட்ட வருஷமும், பதிந்த வோர் பட்டியுடையுத்தல்வேண்டும். முத்திரை குத்துகிறதினோர் ரிஜிஸ்டர் புத்தகம் நகரசங்கக் கத்தோரில் வைத்திருக்கப்படும்.

9. நாய்களின் கழுத்தில் போடுகிறபட்டி பெற்றுக்கொள்ள கேள்ப்போ ரொவ்வொருவருக்கும் பட்டியொன்றுக்கு ரூபாய் 1 வதல் கொடுத்தாலவர்களுக்கு பட்டிகொடுக்க நகரசங்கத்தலைவருக் கித்தால் தத்துவங்கொடுக்கப்படுகின்றன. மேற்கொண்டு முதலறவன்றியே பட்டிகள் முத்திரை குத்தப்படும்.

கழுத்துப்பட்டி சங்கத்தால் கொடுக்கப்படுவதற்கு முதல் கொடுக்கவேண்டியது.

முதலறவீன்றியே கழுத்துப்பட்டி முத்திரை குத்தல்.

பிடிக்கப்படுகிற நாய்களை நிறுத்திக்கொள்ளல்.

நாயை உடையவருக்குக் கொடுப்பதற்கு முதல் கொடுத்தல்.

10. தமது நாய்களுக்கு கழுத்துப்பட்டி செய்துகொள்வோ ரொவ்வொருவரு மேதும் முதல் கொடாமல் நகர சங்கத்தினது முத்திரையும் இலக்கமு மதில் குத்திக்கொள்ள விடைபெறாக்கொள்ளலாம்.

11. வருஷம் 1901 ம் ஜூன்மீன் 25 மிலக்க கட்டளைச்சட்டத்தின் 10 ம் பிரிவுக்கமைதலாய் பிடிக்கப்படுஞ் சகல நாய்களையும் பிறக்கோட்டைப் பொலிஸ் இன்ஸ்டீஷனில் நிறுத்திக்கொள்ளும்படியல்லது அதின் பகரமாகச் சங்கத்தலைவரால் தத்துவம் பெறாக்கொள்ளு மெவரோ அவருக்குக் கொடுக்கப்படும்.

12. ஊர்மேலோடித்திரிகிற பிடிக்கப்படும் நாய்களுக்குப் பிடிக்கப்பட்டு முதலாம் நாளைக்கு 50 சதமும் பிற்படுகிற ஒவ்வொரு நாளைக்கு அல்லது நாளின் பக்குக்கு 25 சதம் வீதமும் கொடாமல் அவையினுடையோருக்குக் கொடுக்கப்படமாட்டாது. அந்த முதல் அந்நாய் ரிஜிஸ்டர்பண்ணப்பட்டிராவிட்டால், ரிஜிஸ்டர்பண்ணுதற்குரிய முதலெத்தவராயிருக்கும்.

13 ம் அதிகாரம்.

ஸ்ரீரணம் செய்வதற்குரிய பிரசித்த இடங்கள்.

கிணறுகளுக்குச் சுவர் கட்டப்படாதேல் வேண்டும்.

தண்ணீர் ஓடத்தக்கதாயிருத்தல் வேண்டும்.

கிணற்றுக்குக்கிட்ட சீலை முதலியவற்றைக் கழுவுதல் கூடாது.

வானிகளுக்கு மைபூச வேண்டியது.

நோயாளர் அதிலே குளிக்க முழுக்கப்படாது.

இந்தப் பிரமாணங்களுக்குச் சொந்தக்காரரும் குத்தகைகாரரும் கட்டுப்பட வேண்டியது.

1. பொதுவாகச் சனங்கள் போய் குளிக்க முழுக்கப்பாவிக்கும் கிணறுகள் எல்லாம் 2 அடி உயரத்துக்குக் குறையாத சுவரால் பாதுகாக்கப்பட்டு, அந்தச் சுவர் வெளிப்புறத்தில் நிலத்துக்குக் கீழ் 2 அடியிலிருந்து சீமந்து போடப்பட்டிருத்தல் வேண்டும்.

2. ஒவ்வொரு பிரசித்த கிணறுக்கும் சுற்றுப்புறத்தில் இருக்கும் நிலம் சரிவாகக் கட்டப்பட்டு அத்தால் தண்ணீர் ஓடி ஒரு கட்டப்பட்ட காணுட்சென்று அது வழியாகச் சரியான ஒரு வாய்க்காலுக்குட் போகத்தக்கதாக இருத்தல்வேண்டும்.

3. ஒரு பிரசித்த கிணற்றில் அல்லது அதுக்குச் சமீபமாக யாதொரு சீலை பாய் அல்லது வீட்டிற் பாலிக்கும் வேறு சாமான்களைக் கழுவுப்படாது.

4. அப்படிப்பட்ட பிரசித்த கிணறுகளில் குளிக்க முழுக்குவதற்காகப் பாவிக்கும் வானிகள் எல்லாம் வருஷத்துக்கு ஒரு முறையாயினும் மைபூசப்பட்டு ஒவ்வொரு நாளும் சுத்தப்படுத்தப்படுதல்வேண்டும்.

5. கிரங்கு அல்லது வேறு தொற்றுநோய் உள்ளவர்கள் அல்லது அப்படியான நோயிருந்து சொற்ப காலத்துக்குமுன் சுகப்பட்டவர்கள் அந்தக் கிணறுகளிலாவது, சங்கத்தால் நியமிக்கப்பட்ட பிரசித்த வேறு குளிப்பு முழுக்க இடங்களிலாவது, ஸ்ரீரணஞ்செய்யவேண்டும் கழுவுவேண்டும் அல்லது வேறெந்த விதமாயாகவும் தண்ணீரைப் பாவிக்கவேண்டும் விடப்படமாட்டார்கள்.

6. அப்படிப்பட்ட யாதொரு பிரசித்த கிணற்றின் சொந்தக்காரரும் வாடகைக்கு வாங்கினவர்களும் மேற்கண்ட பிரமாணங்களுக்குக் கட்டுப்படவேண்டியது. அவர் இந்தப் பிரமாணங்களில் யாதொன்றையும் எவர் ஒருவரும் மீறும்படி இடங்கொடுக்கவும்படாது.

14 ம் அதிகாரம்.

காணிகளைச் கூட்டிச்சேர்த்தலும் தடைகளும்.

கில விஷயங்களில் சங்கத்தார் உறுதி காட்டும்படி கேட்கலாம்.

உறுதி காட்டும்படி கேட்கும் கேள்வி அதைச் சொதித்தற்குரிய அதிகாரத்தையும் அடக்கும்.

அளக்கும்படி சங்கத்தலைவர் கட்டளை பண்ணலாம்.

1. நகராதிக்கார எல்லைக்குள் நகராதிக்கார சங்கத்துக்கு ஒப்புவிக்கப்பட்ட யாதொரு வெறுத்தரை அல்லது வேறு நிலத்தில், அல்லது யாதொரு தெருவில், யாதொரு கட்டடம், அடைப்பு, அல்லது தடைசெய்யப்பட்டு, அல்லது கட்டப்பட்டுவிட்டதென்று சங்கத்துக்குத் தோற்றுங்காலத்தில், அல்லது சரியான அதிகாரம் இல்லாமல் யாதொரு தெரு நேர்மாற்றப்பட்டு விட்டதென்று புலப்படும்போது; அப்படிப்பட்ட கட்டடம், அடைப்பு, அல்லது தடைசெய்யப்பட்ட இடத்தின் சொந்தக்காரனை, அல்லது ஒரு தெரு நேர் யாருடைய காணிக் கூடாக அல்லது காணிக் குமலமாக மாற்றப்பட்டதோ அந்தக் காணிக்காரனை அவர் அப்படிச் செய்தற்குண்டான உரித்தைச் சாதிப்பதற்கு ஆதாரமாயுள்ள ஒவ்வொரு உறுதி, சாதனம், எழுத்து, ஆகிய இவற்றையும், அந்தக் காணிகளுக்குப் படம் இருந்தால் அந்தப் படத்தையும் கொண்டுவந்து காட்டும்படி சங்கத்தலைவர் கேட்பது ந்தியாகும். அந்தக் காணி அல்லது இடங்களிற் குடி இருக்கிற அல்லது ஆட்சிபண்ணி வருகிற அவர் அவற்றின் சொந்தக்காரராயிராவிட்டால், அவர் சங்கத்தலைவர் கேட்கும்போது அந்தச் சொந்தக்காரனுடைய பெயர் இருக்குமிடம் ஆகிய இந்த விபரங்களைக் கொடுக்கவேண்டியவராவார். அந்தச் சொந்தக்காரன் என்று சொல்லப்படுபவர், சங்கத்தலைவர் கேட்டு 10 நாளைக்குள் தாம் சொல்லும் உரித்தைச் சாதிப்பதற்கு ஆதாரமாய் தம்மிடத்துள்ள ஒவ்வொரு உறுதி, சாதனம், எழுத்து ஆகிய இவற்றையும், அந்த இடத்துக்கு ஏதும் படமிருந்தால் அந்தப் படத்தையும் கொண்டுவந்து காட்ட அல்லது காட்டும்படி செய்யக் கடமைப்பட்டவர் ஆவர். அப்படிப்பட்ட உறுதி, சாதனம், எழுத்து, அல்லது படம் தமது வசத்தில் இல்லாதிருந்தால், அவர் சங்கத்தலைவர் கேட்க, அவைகள் இருக்கும் ஆண்பற்றி அறிவித்தல் வேண்டும். அந்த உறுதி, சாதனம், எழுத்து அல்லது படத்தை வைத்திருப்பவர் என்றும் சங்கத்தலைவரால் எழுத்து மூலமாகக் கேட்கப்பட்டு 10 நாளைக்குள் அவற்றைக் கொண்டுவந்து அவருக்குக் காட்டவேண்டிய கடமை உடையவராவார்.

2. மேற்கண்ட பிரமாணத்திற் காட்டிய உறுதி, சாதனம், எழுத்து, படம் ஆகிய இவைகள் அவைகளிற் கண்டிருக்கும் காணியில் அல்லது சங்கத்தலைவர் நியமிக்கும் வேறு இடத்தில் கொண்டு போய்க் காட்டப்பட வேண்டியது. மேலே கண்டபடி அவைகளைக் கொண்டுவந்து காட்டுதல் வேண்டும் என்று சங்கத்தலைவர் கேட்கும் கேள்வி, அவர் அவைகளைத் தேர்வையானபடி சொதிக்கவும் அவைகளின் கொப்பிகளை எடுக்கவும் வேண்டிய அதிகாரத்தையும் அடக்கி இருக்கும் என்று கவனிக்க வேண்டியதுமல்லாமல், அந்தக் கேள்வி கேட்டபோதே இந்தச் செய்கைகளை நடத்தப்படும் என்று விளங்கியும் கொள்ளவேண்டியது. இப்படியான விஷயத்தில் சம்பந்தமான ஒவ்வொருவரும் அவைகளைச் சங்கத்தலைவர் சொதிக்கவும் கொப்பி எடுக்கவும் விடவேண்டியது.

3. சங்கத்தலைவர் அல்லது அவரிடத்தில் எழுத்து மூலமாக அதிகாரம்பெற்ற வேறொருவர் இந்த அதிகாரத்தின் 1 ம் பிரமாணத்திற் சொல்லியபடி யாதொரு கட்டடம், அடைப்பு, காணிக் கூட்டிச்சேர்த்தல், அல்லது தெரு நேர்மாற்றமாகிய இவைகளை ஒன்று, எவர் குடி இருக்கிற அல்லது ஆட்சிபண்ணுகிற காணிக் குள் செய்யப்பட்டிருக்கிறதோ, அவருக்கு இன்னும் அதுக்காக வேறு அவருடைய காணிக் குள் பிரவேசித்து அளக்கவேண்டி இருக்குமோ அவருக்கும், நியாய

மாண நொத்தீசுகொடுத்தது, அந்தக் காணிக்குட் பிரவேசித்து, மேற்கண்ட செய்கைகள் சங்கப் பொறுப்பில் விடப்பட்ட யாதொரு காணி அல்லது தெருவில் நடத்தப்பட்டிருக்கிறதோ என்பதைச் சங்கத்தலைவர் நிச்சயப்படுத்த வேண்டிய சோதனை அளவைகளைச் செய்வது நீதியாகும்.

4. அப்படி அளந்தயின் யாதொரு கட்டடம், அடைப்பு, அல்லது தடை தெருநிலத்தைக் கூட்டிச் சேர்த்துச் செய்யப்பட்டதென்றாவது, அல்லது சரியான அதிகாரம் இல்லாமல் அந்தத் தெரு நேர்மாற்றப்பட்டிருக்கின்ற தென்றாவது, சங்கத்துக்குத் தோற்றிலால், அவைகள் கட்டப் பட்டு அல்லது செய்யப்பட்டுள்ள காணியை ஆட்சிப்பண்ணுவாணுக்கு, அல்லது தெரு நேரை மாற்றிச் சேர்த்த காணியைப் பாவீத்து வருவானுக்கு, சங்கத்தலைவர் நொத்தீசு அனுப்பி அந்தக்காணி அல்லது நிலம் தமது அதிகாரத்தைக்கொண்டு அளக்கப்பட்டதென்றும், அந்த அளவு படம் அக்காணிகளின் ஆட்சிக்காரர் அல்லது பாவுண்காரர் பார்த்துக்கொள்ளத்தக்கதாக அந்த நொத்தீசில் காட்டப்பட்டுள்ள இடத்தில் இருக்கிறதென்றும் காட்டி; அவர்கள் அல்லது அவர்களை அந்தக் காணிகளை ஆட்சிப்பண்ணும்படி அல்லது பாவீத்துவரும்படி விட்டவர்கள், நொத்தீசுகிடை த்து ஒரு மாதத்துக்குள், அந்தக் காணிக்கு அல்லது நிலத்துக்குத் தமக்குள்ளே உரித்தைத் தாபித்து, அதில் அமைக்கப்பட்டுள்ள கட்டடம் முதலியவற்றையாகுதல், அல்லது மாற்றிய தெரு நேரை யாகுதல், சங்கத்தார் அகற்றிப் பழயபடி விடுவதைத் தடுத்தற்காக நியாயப்பிரமாணத்துக்குரிய வழிகள் எடுத்தாலன்றிச் சொல்லப்பட்ட சங்கத்தார் அதைத் தாமாக அகற்றிப் பழய நிலையில் விட்டுவிடுவார்கள் என்று அறிவித்தல் வேண்டும். அப்படியான நியாயப்பிரமாண வழிகள் திறக்கப்பட்ட காலத்துள் எடுக்கப்படாதுபோலால், அல்லது எடுத்தும் நடத்தப்படாதுபோலால், சங்கத்தார் அந்தக் கட்டடம், அடைப்பு, அல்லது தடையை உடனே தானே அகற்றிவிடவேண்டியது. அல்லது தெரு நேர்மாற்றப்பட்டதென்றால் அதைப் பழயபடி ஆக்கிவிடவேண்டியது. அதுக்காகச் சங்கத்தலைவராவது, அவரிடத்தில் எழுத்து மூலமாக அதிகாரம்பெற்ற வேறு எவராவது யாதொரு தோட்டம், வீடு, அல்லது நிலங்களுட் பிரவேசித்தலும், அந்தக் கட்டடம் முதலியவற்றை அகற்றுவதற்கு, அல்லது மாற்றப்பட்ட தெரு நேரைப் பழய நிலையில் விடுவதற்கு வேண்டிய சனங்களை வேண்டிய கருவிகளோடு பிரவேசிக்கப்பண்ணுதலும் நீதியாகும். இதனால் வரும் செலவுகள் எல்லாம் அப்படிப்பட்ட நிலத்தை உரித்தாடியவரே கொடுக்கவேண்டியது. அந்தச் செலவுகள் 1887 ம் ஆண்டின் நகராதிக்காகக் கட்டளைச்சட்டத்தின் 281 ம், 282 ம் பிரிவுகளிற் சொல்லியபடி அறிந்து நிச்சயித்து, அந்தக் கட்டளைச்சட்டத்தினால் இறுக்கப்பட வேண்டிய செலவுகளைப்போல அறவிடப்படவேண்டியது. கோட்டில் வழக்கு நடக்கும்போது உரித்தைச் சொல்பவரே அந்த உரித்தைத் தாபிக்கவேண்டிய கடமையுடையவராவர்.

நிலத்தைக் கூட்டிச் சேர்த்திருப்பது வெளிப்படையாயிருக்கும்போது சொந்தக்காரன் தானே அதைத் தனது என்று அத்தாட்சி செய்வவேண்டிய பொறுப்பாளி ஆவன்.

15 ம் அதிகாரம்.

கரத்தைகள்.

1. சங்கத்தலைவர் அல்லது அந்தக்கார அவரால் அதிகாரம் கொடுக்கப்பட்ட சங்க உத்தியோகத்தார், கரத்தைகள் நியாயப்பிரமாணப்படி பெறவேண்டிய உத்தரவுப்பத்திரங்களைப் பெற்றுக் கொள்ளுமுன், அந்த அந்தக் கரத்தைகளில் ஏறிப்போகக்கூடிய ஆட்களின் தொகையை நிச்சயித்து நியமிக்க வேண்டியது. அந்த உத்தரவுப்பத்திரமாகிய "லெசென்ஸ்" இலக்கறும் அது கொடுக்கப்படும் வருஷமும் (சங்கத்தலைவர் நியமிக்கப்படும்) கரத்தையின் ஒரு வெளிப்படையான இடத்தில் சித்திரிக்கப்பட்டு, அவைகள் எப்போதும் தலாம்பரமாகத் தெரியக்கூடியதாகவும் விளங்கக்கூடியதாகவும் இருந்தல் வேண்டும். ஆனால் இப்படிச் சித்திரிக்கவேண்டிய கடமையை சங்கத்தலைவர் தமது யுக்திப்படி நீக்கிவிடலாம்.

இலக்கறும் வருஷமும் கரத்தையின் சித்திரிக்கப்படுதல்.

ஒரு கைக்குழந்தையாவது அல்லது 8 வயதுக்குக் கீழ்ப்பட்ட ஒரு சிறு பிள்ளையாவது கரத்தையின் பயணம்பண்ணும்போது ஒரு பயணக்காரரைக் கவனிக்கப்படமாட்டாது. உத்தரவுபெற்ற கரத்தையை ஒட்டுவோர் என்றும், அந்தக் கரத்தையில் ஏறிப்போகலாம் என்று நிச்சயிக்கப்பட்ட முழுத் தொகைப் பயணக்காரரையும் ஏற்றிப்போவதற்கு மறுதலிக்கவும் படாது, அந்தத் தொகைக்கு மேற்பட ஒருவரையும் ஏற்றிப் போகவும்படாது.

2. உத்தரவுபெற்ற ஒவ்வொரு கரத்தையும் ஒட்டுவோருக்கு இரண்டு பக்கத்திலுமாக இரண்டு விளக்குகளை எந்த நேரத்திலும் கொழுத்துவதற்கு ஆயத்தமாக வைத்திருக்க வேண்டியது. அந்த விளக்குகள் கரத்தைகளில் பாலிக்கப்பட்டால் பொழுதுபட 6 மணிக்கும், காலமே 5 ம் மணிக்கும் இடையில் கொழுத்தப்பட்டிருந்தல் வேண்டும்.

ஒவ்வொரு கரத்தையிலும் இரண்டு விளக்கு இருந்தல் வேண்டியது.

3. உத்தரவுபெற்ற ஒவ்வொரு கரத்தையின் சொந்தக்காரனும், அந்தக் கரத்தையையும் அதைச் சேர்ந்த சாமான்களையும் துப்பரவாடப் பழுதில்லாமல் வைத்திருக்கவேண்டியது. அந்தக் கரத்தையாவது, அதின் ஒரு பகுதியாவது, அதை இழுக்கும் குதிரையாவது, அந்தக் குதிரையின் உடுப்பாவது, பாலித்தற்குத் தகாத நிலைபரத்தில் இருந்தால், அந்தக் கரத்தையைப் பாலிக்கும்படி விடப்படாது. அப்படியான கரத்தைகளை யாதொரு மியுனிசிப்பல் இன்ஸ்பெக்டராகிய நகராதிக்காரரிடமே சேர்த்தார், அல்லது ஒரு பொலிசு உத்தியோகத்தார், அல்லது எழுத்து மூலமாகச் சங்கத்தலைவரிடம் அதிகாரம்பெற்ற வேறொருவர் சம்பமாக இருக்கும் பொலிசு டேசனுக்குக் கொண்டுபோக, அங்கிருந்தும் அந்தக் கரத்தைத் தவான் முன்னிலையிற் கொண்டுபோய், அதின் சொந்தக்காரன் இந்தப் பிரமாணத்துக்கு மாறக்கூறும் செய்தானென்று முறைப்பாடுபண்ணப்பட்ட வேண்டியது.

உத்தரவுபெற்ற கரத்தைகள் பழுதுபாரிக்கப்பட்டு நல்ல நிலைபரத்தில் வைத்திருக்கப்பட வேண்டியது.

4. சங்கத்தலைவரிடத்தில் அதுக்கென்று அதிகாரத்தை எழுத்து மூலமாகப் பெற்ற மியுனிசிப்பல் இன்ஸ்பெக்டராவது பொலிசு இன்ஸ்பெக்டராவது, மாதத்துக்கு ஒரு முறையாயினும், அல்லது அவசியமென்று கண்டால் அதுக்கு அதிகமாயினும் நகராதிக்கார எலிக்குள் கூலிக்காக விடப்படும் சகல உத்தரவுபெற்ற கரத்தைகளையும், அவற்றுக்குரிய குதிரை அல்லது குதிரைகளையும், குதிரை உடுப்புகளையும், மற்றும் தளபாடங்களையும் சேர்த்துச் சங்கத்துக்கு நம்புபாட்டுப்பண்ண வேண்டியது. அவற்றுள் யாதொன்றாவது சனங்களுடைய பாலிப்புக்கு உதவாததென்று அந்தச் சோதனையிற் கண்டால், சங்கத்தலைவர் அந்தக் கரத்தைச் சொந்தக்காரனுக்கு, அதைப் பாலிக்கப்படாதென்று தடுத்தது எழுத்து மூலமாக நொத்தீசு கொடுக்கவேண்டியது. அந்த நொத்தீசு கொடுத்தபின் கரத்தையின் சொந்தக்காரன், கொடுக்கப்பட்ட தடை நீக்கப்படுத்தியும் அந்தக் கரத்தையைப் பாலிக்கவாவது பாலிக்கும்படி விடவாவது அல்லது கூலிக்கு விடவாவது படாது.

இன்ஸ்பெக்டர்மார் சங்கத்தலைவருடைய அதிகாரத்தோடு கரத்தைகளைச் சேர்த்தல்.

5. அப்படிச் சேர்த்தபிறகாக உத்தரவுபெற்ற ஒவ்வொரு கரத்தையின் சொந்தக்காரனும், ஒவ்வொரு மாதத்திலும் (சனிக்கிழமைகள், ராயிற்றுக்கிழமைகள், ஓய்வுநாட்கள் பிறநீங்கலாக) 15 நிமிஷத்திற்கும் 23 நிமிஷத்திற்கும் இடையில், நகராதிக்கார கத்தோரில் அல்லது சங்கத்தலைவரால் நியமிக்கப்படும் வேறு இடங்களில், அவரால் நியமிக்கப்படும் மணித்தியாலம் இருக்கிடையில் அந்தக் கரத்தையையும், உத்தரவுப்பத்திரத்தில் குறிக்கப்பட்ட குதிரையையும், கரத்தையிற் பூட்டிக் கொண்டு வரவேண்டியது, அல்லது அப்படிச் கொண்டுவரும்படி செய்யவேண்டியது.

சோதனைக்குக் கொண்டுவரும் கரத்தைகள்.

6. உத்தரவுபெற்ற யாதொரு கரத்தையின் சொந்தக்காரன் அந்தக் கரத்தைக்காக உத்தரவிற் சொல்லிய குதிரையை அல்லாமல் வேறொரு குதிரையைப் பாலிக்க விரும்பினால், அதைப்பற்றிச் சங்கத்தலைவருக்கு நொத்தீசு கொடுத்து, தனது உத்தரவையும், அந்தக் குதிரையின் விபரம்

குதிரை மாற்றுவ காலத்தில் அறிவித்தல்.

களைப் பதிலும்படி நகராதிக்கார கந்தோருக்கு அனுப்பவேண்டியது. அல்லாமலும் அந்தக் குதிரையையும் சனிக்கிரமம், நாயிற்றுக்கிரமம், பெருநாட்கள் ஒந்த மறு நாட்களில் காலமே 11 மணிக்கும் சாயந்தரம் 3 மணிக்கும் இடையில் சோதனைக்காக அக்கந்தோருக்கு அனுப்பவேண்டியது.

உத்தரவுபெற்ற கரத்தைகள் கரத்தைகள் தங்குமிடங்களிலிருந்து போகவேண்டியது.

சங்கந்தானே கரத்தைகள் தங்குமிடங்களை நியமிக்கவேண்டியது.

தங்குமிடங்களைத் தாபிக்கும்போது அறிவித்தல் கொடுக்கவேண்டியது.

கரத்தைதங்கும் இடங்களில் நாலு கரத்தைகளுக்கிடையில் வெளி இருக்கவேண்டியது.

தங்கும் இடங்களிற்கரத்தைகள் நிற்கவேண்டிய முறை.

கரத்தைக்கூலி வீதக்கணக்கு கரத்தைதயின் உட்புறத்தில் பதிநுக்கவேண்டியது.

சொந்தக்காரன் அல்லது கரத்தைக்காரன் கரத்தைகளைக் கூலிக்குவடிக் கடைமைப்படுத்தல்.

தெருக்களில் வீணாக மினைக்கிடும் மூதலாயின

கரத்தைஒட்டுவோன் சட்டையும் முத்திரையும் அணிந்திருக்க வேண்டியது.

கூலிக்கு ஏற்படுத்தியபின் கரத்தைக்காரன் கரத்தையை விட மறுதலித்தல்.

கூலிவீதம்.

7. உத்தரவுபெற்ற ஒவ்வொரு கரத்தையும் (விசேஷ பொருத்தத்தின்பேரால், அல்லது சொந்தக்காரனுடைய வீட்டில் நிற்கும்போது வீட்டில் அல்லாமல்), எப்போதும் கரத்தைகள் தங்குவதற்காக நியமிக்கப்பட்ட பிரசித்த இடங்களில் ஒன்றுக்குச் சொந்தக்காரனால் அனுப்பப்பட வேண்டியது. கரத்தைக்காரன் அப்படிப்பட்ட கரத்தையை அப்படிப்பட்ட இடத்தில் காலமே 6½ மணிக்கும் சாயந்தரம் 7½ மணிக்கும் இடையில் வைத்துக்கொண்டு தானும் கூடநிற்க வேண்டியது.

8. உத்தரவுபெற்ற கரத்தைகளுக்காகத் தங்குமிடங்களைச் சங்கந்தானே நியமிக்கவேண்டியது. அல்லாமலும் அந்தச் சங்கந்தில் காலத்துக்குக்காலம் முடிவுகட்டப்படும் தீர்மானங்களின் படி நியமித்த இடங்களின் தொகையையும் தானத்தையும் மாற்றவும் நீக்கவும் இடமுண்டு.

9. பிரசித்தமான யாதொரு கரத்தை தங்குமிடத்தைத் தாபிக்க, எடுத்துப்போட, அல்லது மாற்றுவதற்காகத் தீர்மானஞ்செய்யப்படுவது காலத்தில், சங்கந்திலவர் தமக்குத் தகுதியென்று காணுகிற விதமாக அதைக்குறித்து விளம்பரஞ்செய்யவேண்டியது.

10. பிரசித்தமான யாதொரு கரத்தை தங்கும் இடத்தில் நிற்கும் ஒவ்வொரு நாலு கரத்தைக்கிடையில் நடந்துபோகும் வழிப்போக்கர் போவதற்கு எட்டு அடிக்குக்குறையாத இடம் விடப்பட்டிருந்தல் வேண்டும்.

11. பிரசித்தமான கரத்தை தங்குமிடத்தில் வந்தஉடனே ஒவ்வொரு கரத்தையும் கடைசியில் முன்வந்த கரத்தைகளுக்குப்பின் விடப்படவேண்டியது. கரத்தை தங்குமிடங்களில் கரத்தைகள் எல்லாம் ஒரு நிரையாக மாத்திரமே விடப்படவேண்டியது.

12. இந்தப் பிரமாணங்களை விதிக்கப்படும் கரத்தைக்கூலி வீதக்கணக்கு ஒரு தகட்டில் அல்லது கடைசியில் பதிக்கப்பட்டு அல்லது சித்திரிக்கப்பட்டு, கூலிக்கு விடப்படும் ஒவ்வொரு கரத்தைதயின் உட்புறத்தில் வெளிப்படையான ஒரு இடத்தில் வைத்திருக்க வேண்டியது. அந்தத் தகடு அல்லது கட்டாசி, கரத்தை கூலிக்குவிடப்படும் அல்லது பாலிக்கப்படும் காலம் முழுதும் அப்படி வைக்கப்பட்டபடியே துலாம்பரமாகவும் அழிந்துபோகாமலும் இருந்தல் வேண்டும்.

13. உத்தரவுபெற்ற யாதொரு கரத்தைதயின் சொந்தக்காரன் அல்லது அதை ஒட்டுவோன், அந்தக் கரத்தை தங்கும் இடத்திலாவது, சொந்தக்காரனுடைய வீட்டிலாவது, அல்லது வேறே எங்காவது, எப்போதும் அதைக் கூலிக்குவிடப்படி, கேட்போருக்கு விட்டு, அவர்களை நகராதிக்கார எல்லைக்குள் இருக்கும் யாதொரு கரத்தை யோடுவழியாக ஒரு இடத்திலிருந்து பின்னொரு இடத்துக்குக் கொண்டுவர விடவேண்டியது. ஆனால் அந்தக் கரத்தை அதுக்குமுன் கூலிக்குப்பிடிக்கப்பட்டிருந்துவிட்டால், அல்லது நியாயமான வேறு தடை இருந்தால், அப்படிச் செய்யாமல் மறுக்கலாம். அப்படி மறுத்திருக்கிற நியாயத்தை அத்தாட்சிபண்ணவேண்டிய பொறுப்பு சொந்தக்காரன்மேல் அல்லது கரத்தை ஒட்டுவோன்மேல் இருக்கும். கரத்தையைக் கூலிக்குப் பிடிப்பவர் சம்பளந்தரும்படி கேட்கப்பட்டால், நியாயப்பிரமாணத்தின்படி விதிக்கப்பட்ட சம்பளத்தை கரத்தையைப் பாலித்த உடனே, அல்லது அதற்கு முன் கொடுத்துப்போட வேண்டியது. இன்னமும் உத்தரவுபெற்ற யாதொரு கரத்தை பன்னிரண்டு மணித்தியாலத்துக்குக் கிடையில் பத்துக்கட்டைக்குமேல் பயணக்காரரை ஏற்றிப்போகும்படி பலவந்தம்பண்ணப்படாது.

14. உத்தரவுபெற்ற யாதொரு கரத்தையை ஒட்டுவோன், அந்தக் கரத்தையை யாதொரு தெருவில், அல்லது வேறொரு கரத்தைக்குப் பக்கத்தில், (பிரயாணிகளை ஏற்றுவதற்காகவும் இறக்குவதற்காகவும் மல்லாமல்), நிற்க அல்லது வீணாக மினைக்கிட அல்லது ஊர்ந்துசெல்ல விடவாகுதல் அப்படிச்செய்ய இடங்கொடுக்கவாகுதல் கூடாது. அன்றியும் வேறொரு கரத்தைக்காரன் பிரயாணிகளை ஏற்றுவதற்கு அல்லது இறக்குவதற்குத் தடைசெய்யவும் படாது. அல்லது உத்தரவுபெற்ற கரத்தைக்காரர் சம்பளம் வாங்கும்போது வேண்டுமென்று, அல்லது நியாயக்கேடாய், அல்லது வலோற்றகாரமாய் தடைசெய்ய அல்லது தடைசெய்ய எத்தனிக்கவும் கூடாது.

15. உத்தரவுபெற்ற ஒவ்வொரு கரத்தையை ஒட்டுவோனும் கந்தமான உடுப்பு உடுத்து, ஒரு அங்கி அல்லது சட்டை அணிந்து ஒரு முத்திரையும் போட்டிருக்கவேண்டியது. அந்த முத்திரை சொந்தக்காரன் செலவில் சங்கந்தாலம் கொடுக்கப்பட்டு, அந்தக் கரத்தைதயின் உத்தரவு இலக்கம் பதிக்கப்பெற்றதாயிருக்க வேண்டியது.

16. உத்தரவுபெற்ற யாதொரு கரத்தை எவர் ஒருவராலேனும் கூலிக்குப் பிடிக்கப்பட்டபின் அந்த ஏற்பாட்டை நிறைவேற்ற வேண்டியது கரத்தைக்காரனுடைய அல்லது சொந்தக்காரனுடைய கடமையாகும். அல்லாமலும் கரத்தையை முதல் ஏற்படுத்தியவருக்கு விடாது மறுதலித்தபின், அதை மறுபெருக்குக் கூலிக்குவிடப்படாது.

17. பின்வருவதே கரத்தைகளின் கூலிவீதமாகும் :—
 ஒற்றைவண்டிகளுக்குக் கல்லாமல் கரத்தைகளுக்குக் கட்டைக்கணக்காகக் கூலிகேட்கப்படாது.
 ஒற்றைக்குதிரைக்கரத்தைக்கு :— ரூ. ச.
 காலமே 6 மணி தொடங்கி இரா 7 மணி வரையும் ... 4 0
 ஆறுமணித்தியாலவங்களுக்கு ... 2 0
 முதல் அரைமணித்தியாலத்துக்கு அல்லது அதன் ஒரு பகுதிக்கு ... 0 50
 ஒரு மணித்தியாலத்துக்கு ... 1 0
 அதன்பின் 1 மணித்தியாலத்துக்கு அல்லது அதன் ஒரு பகுதிக்கு ... 0 25

இரணைக் குதிரைக்கரத்தைக்கு :—
 ஒரு குதிரைக்கரத்தைக்கு விதிக்கப்பட்ட வீதத்தினும் அரைப்பங்கு கூட.

ஒற்றைவண்டிலுக்கு :— மட்டக்குதிரை ஒற்றைமாடு
 காலமே 6 மணிக்கும் பொழுதுபட 7 மணிக்கும் இடை பூட்டியது. பூட்டியது.
 யில் ஒவ்வொரு மணித்தியாலத்துக்கு ... சதம் 30 ... சதம் 25
 கட்டைக்கு ... ,, 10 ... ,, 8

நிக்கோ வண்டிலுக்கு :—
 முதல் அரைமணித்தியாலத்துக்கு அல்லது அதன் ஒரு பகுதிக்கு ... சதம் 25
 அடுத்துவரும் ஒவ்வொரு அரைமணித்தியாலத்துக்கு அல்லது அதன் ஒரு பகுதிக்கு ... ,, 10

பொழுதுபட்டு 7 மணிக்குப்பின் விடிந்து 6 மணி வரையில் மேற்கண்ட தொகையினும் காற்பங்கு கூடிய தொகை கேட்கலாம்.
 மேற்கண்ட வீதத்தைக் காலத்துக்குக் காலம் மாற்றுவது சங்கந்தாக்கு நீதியாகும். அப்படி மாற்றப்பட்ட வீதங்கள் அரசாட்சியாருடைய “கசந்” பத்திரிகையில் பிரசுரஞ்செய்யப்பட்டபின் மேலே கண்ட வீதத்துக்குப் பதலாக இறுக்கவேண்டியதாகும்.

18. ஒரு கரத்தையைக் கூலிக்குப் பிடித்தவர் அந்தக் கரத்தையில் யாதொரு பொருளை விட்டிருந்தால், அந்தப் பொருளைக்கண்டு 6 மணித்தியாலத்துக்குள் அந்தக் கரத்தையின் சொந்தக்காரன் அல்லது அதை ஒட்டுவேளின் அந்தப் பொருளை அது காணப்பட்ட நிலபரத்திறுளே நகராதிக்கார கத்தொருக்கு அல்லது கிட்ட இருக்கும் பொலிஸ் டேசனுக்கு கொண்டுபோய், அல்லது கொண்டு போகப்பண்ணிச் சக்கிடித்தாருக்கு, அல்லது பொலிஸ் இன்ஸ்பெக்டருக்கு, அல்லது அவர்களுக்காக அலுவல் பார்ப்பவர்களுக்கு, அந்தப் பொருள் சொந்தக்காரரால் உரித்துச் சொல்லி எடுத்துக்கொள்ளப்படும்படியாக வைத்திருக்கும்படி கொடுத்தல்வேண்டும். அப்படிப்பட்ட பொருளைக் கண்டெடுத்துக் கொடுக்கும் அல்லது கொடுப்பிக்கொடுப்பதில் சொந்தக்காரன், அல்லது கரத்தைக்காரன், சங்கத்தலைவர் கட்டளையிடுகிறபடியான உபகாரத்தைப் பொருளுடையவரிடத்து பெற்றுக்கொள்ள உரித்துள்ளவராவான். இப்படியான பொருளைச் சொந்தக்காரனாகிய பொருளுடையவன் ஒரு மாதத்துக்குள் உரித்துச் சொல்லாவிட்டால், அந்தப் பொருள் முறைப்படி விளம்பரப்படுத்திப் பிரசுத்த ஏலத்தில் விற்கப்பட்டு, விற்பனையாகிய விலம்பரத்துக்காகச் செலவாகிய தொகைபோக மீதம் நகராதிக்காரப் பொருளோடு சேர்க்கப்படுதல் வேண்டும்.

கரத்தையில் கண்ட சாமான்கள்.

19. கூலிக்கு விடப்படும் கரத்தைகளுக்குக் கொடுக்கப்படும் உத்தரவுப்பத்திரம் இதன் அனுபந்தத்தில் N. அக்கரத்தின் கீழ் அணைத்திருக்கும் வாசக வடிவில் இருக்கவேண்டும். அந்தப் பத்திரம் வேறொருவருக்குச் சாட்டுதல்பண்ணக்கூடியதாய் இராது. ஆனால், சங்கத்தலைவர் தமது யுக்தப்படியும், தாம் தகுதி என்று காண்கிற பொருத்தங்களின்படியும், கூலிக்கு விடுவாரும் பிடிப்பாரும் தங்களுக்குள் பொருத்திக்கொள்ளும் பொருத்தத்தின்படி மாத்திரம் விவதற்காக யாதொரு கரத்தைக்கு விசேஷ உத்தரவுகொடுத்தல், அந்தக் கரத்தையின் சொந்தக்காரனையும் கரத்தைக்காரனையும் மேலே சொல்லிய பிரமாணங்களின் கட்டுப்பாடுகளிலிருந்து விலக்கிவிடலாம். அப்படி விசேஷமாக உத்தரவு கொடுக்கப்பட்ட கரத்தைகள் பிரசுத்தமான தங்கும் இடங்களுக்குள் விடப்படமாட்டா.

உத்தரவுப்பத்திர மாதிரி.

20. ஒரு கரத்தையின் சொந்தக்காரன் அல்லது கரத்தைக்காரன் செய்யும் குற்றத்துக்காக, அல்லது அவர்களில் ஆரும் ஒருவர் இந்த அதிகாரத்தில் உள்ள பிரமாணங்களையாகுதல் அல்லது உத்தரவுப்பத்திரத்திற் சொல்லிய நிபந்தனைகளையாகுதல் மீறியதுக்காக, சங்கத்தலைவர்க்குக் கடமையை நடத்தும் அந்தச் சங்கத்தலைவர், அவர்கள் கேட்கும்போது உத்தரவுப்பத்திரத்தைக் கொட்டாமலுக்கவும், கொடுத்த உத்தரவைத் திரும்ப எடுத்துப்போடவும் நீதியாகும்.

உத்தரவுப்பத்திரத்தைக்கொட்டாமலுத்தற்கும் கொடுத்த உத்தரவைத் திரும்பி எடுத்துப்போடுவதற்கும் சங்கத்துக்கு அதிகாரம்.

21. இந்த அதிகாரத்திலே பின்வரும் சொற்கள் பாலிக்கப்படும் இடங்களில், அவைகளுக்கு இதன் கீழ்க் கண்டிருக்கும் அர்த்தங்களை பொருளாகும் :—

சொற்பொருள்கள்.

“உத்தரவுபெற்ற” என்பது “1873 ம் ஆண்டின் கரத்தைக் கட்டளைச்சட்டத்தின்” படி உத்தரவு பெற்ற என்பது பொருளாகும்.

“கரத்தை” என்பது குதிரைக்கரத்தை, ஒற்றைக்கரத்தை, நிக்கீஷாவண்டில் அல்லது பிரயானிகளை ஏற்றிப்போகும் வேறு எந்த வகையான சவாரிப் பொருளையும் கருதும்.

“குதிரை என்பது” உத்தரவுபெற்ற கரத்தையை அல்லது ஒற்றைக்கரத்தையை இழுக்கும் குதிரை, கோவேறுகமுதை, எருது முதலிய எந்த யிருகத்தையும் கருதும்.

“ஒட்டுவேண்” (அதாவது கரத்தைக்காரன்) என்பது ஒரு கரத்தையை ஒட்டுகிற அல்லது அதன் பொறுப்பையுடைய ஆள்க் கருதுவதுமல்லாமல், நிக்கீஷாக்களை இழுக்கும் ஆட்களையும் கருதும்.

இரண்டு சிலுச் சூத்திரவண்டில் முதலாயின வெளிச்சம் வைத்திருக்கவேண்டியது.

22. பொழுதுபட்டு 6 மணிக்கும் விடிய 6 மணிக்கும் இடையில் ஒவ்வொரு இரண்டு சிலுச் சூத்திரவண்டில், மூன்று சிலுச் சூத்திரவண்டில், அல்லது விசையில் ஒட்டப்படும் வேறு எவ்வகையான சூத்திரவண்டிலும், கையிடிச் சட்டத்துக்கு முன்னுக்கு ஒரு விளக்கை வைத்திருத்தல் வேண்டும்.

உத்தரவு கேட்கும் சொந்தக்காரர் ஒரு விபரக் குறிப்புக் கொடுக்கவேண்டியது.

23. ஒரு நிக்கீஷா வண்டிக்கு உத்தரவு கேட்கும் சொந்தக்காரர் எவரும் 1873 ம் ஆண்டின் கரத்தைக் கட்டளைச்சட்டத்தில் சொந்தத்தைச் சாதிப்பதற்காகச் சொல்லிய உறுதிப்பத்திரத்தைவிட, இதன் அனுபந்தத்தில் O. அக்கரத்தின் கீழ் கண்டிருக்கும் வாசக வடிவில் ஒரு விபரக் குறிப்பு எழுதி நகராதிக்காரக் கத்தொரில் கொடுக்க அல்லது கொடுப்பிக்கவேண்டியது.

நிக்கீஷா வண்டிகளுக்குக் கொடுக்கும் உத்தரவை அழிப்பதற்குச் சங்கத்தலைவருக்கு அதிகாரம்.

24. ஒரு உத்தரவுபெற்ற நிக்கீஷாவின் சொந்தக்காரன், அதை இழுத்தற்குத்தகாதவன், அல்லது கூடாதவன் என்று சங்கத்தலைவர் எண்ணும் ஒருவனைக்கொண்டு இழுப்பித்தால், அதுக்காகக் கொடுக்கப்பட்ட உத்தரவை அந்தச் சங்கத்தலைவர் அழித்துவிடுவது நீதியாகும்.

16 ம் அதிகாரம்.

தொற்றுநோயும் பறம்பும் நோயும்.

1. நோயாளியையும் மற்றும் சனங்களையும் வேறுபடுத்திக் கூடாத வீட்டில், அல்லது அங்கே நோயாளியை வைத்திருப்பதனால் மற்றவர்களுக்கு மோசம் நேரிடும் என்று கொலோனியல் சேர்ஜன் ஆகிய பெரிய டாக்டருத்தரால் அல்லது சுகாதார பரிசோதகராகிய சனிற்றரி இன்ஸ்பெக்டரால் எண்ணப்படும் வீட்டில், எவர் ஒருவர் அம்மை, பேதி, அல்லது தொற்ற அல்லது பறம்பக்கூடிய வேறு நோயால் பீடிக்கப்பட்டு இருந்தால், அந்தத் துன்பக்காரனை ஒரு பிரசுத்த ஆசுப்பத்திரிக்கு அல்லது சங்கத்தலைவர் நியமிக்கும் ஒரு தனி இடத்துக்குக் கொண்டுபோகச் செய்யவது அந்தச் சங்கத்தலைவருக்கு நீதியாகும்.

துன்பக்காரரை ஆசுப்பத்திரிக்குக் கொண்டுபோதல்.

2. அப்படியான ஆசுப்பத்திரிக்கு அல்லது தனி இடத்துக்குப் பதலாக துன்பக்காரன் அல்லது அவனுடைய சிநெகிதர் தெரிந்துகொள்ளுகிற வேறொரு இடத்துக்கு அந்த இடத்தைப்பற்றிக் கொலோனியல் சேர்ஜனவது சனிற்றரி இன்ஸ்பெக்டராவது தடைசொல்லாதுபோனால், அந்தத் துன்பக்காரனைக் கொண்டுபோக விடுவது சங்கத்தலைவருக்கு நீதியாகும்.

ஒரு இடத்திலிருந்து வேறொரு இடத்துக்குத் துன்பக்காரனைக் கொண்டுபோதல்.

3. மேற்கண்ட பிரமாணத்திற் சொல்லியபடி சங்கத்தின் உத்தரவோடல்லாமல், மேற்சொல்லியபடியான யாதொரு நோய்க்காரனை, அவன் இருக்கிற வீட்டில் அல்லது இடத்தில் இருந்து வேறொரு வீட்டுக்கு அல்லது இடத்துக்குக் கொண்டுபோகப்படாது.

சங்கத்தின் உத்தரவின்றிக் கொண்டு போதல்கூடாது.

4. அம்மை, பேதி, அல்லது தொற்ற அல்லது பறம்பக்கூடிய வேறு மோசமான நோய்களுக்குரிய ஆஸ்பத்திரியாக விடப்பட்டிருக்கும் சுகல இடங்களும், அந்த நோக்கத்துக்காகப் பாலிக்கப்படும் வரையும், ஒருவரும் போக்குவரவு செய்யாதபடி தடைப்படுத்தப்பட்டிருத்தல் வேண்டும். முறைப்படி நியமிக்கப்பட்ட வேலைக்காரர் அன்றி, அதைப் பொறுப்பேற்றிருக்கும் வைத்திய உத்தியோகத்தினிடத்தில் உத்தரவு பெற்றன்றி, என்ன காரணத்துக்காகவேனும் வெளிப்பயிருந்து உள்

தொற்று நோய் ஆஸ்பத்திரிகளுக்கு டொபாக்குவரவு செய்யாமல் தடைபண்ணல்.

ளே போகவாயினும், உள்ளேயிருந்து வெளியே போகவாயினும் இடங் கொடுக்கப்படமாட்டார்கள். இந்தப் பிரமாணத்திலும் 8 ம் பக்கப் பிரமாணத்திலும் “ஆசுப்பத்திரி” என்பது தொற்று நோய்க்காரர் இருக்கும் சகல கட்டடங்களையும் அடக்கும்.

தொற்றுநோயுள்ள வீடுகள், துன்பக்காரரைக் கொண்டு போனபின் போக்குவரவு செய்யாமல் தடைபடுத்தப்பட வேண்டியது.

தொற்றுநோய்க்கண்ட வீடுகளைப் புறம்பாக்கிவிடல்.

துன்பக்காரருடைய மலசலங்கள் புதைக்கப்பட வேண்டியது.

ஆசுப்பத்திரியை விட்டுத் துன்பக்காரர் போவதற்கு டாக்டர் தருடைய அத்தாட்சிப் பத்திரம் வேண்டியது.

துன்பக்காரர் முழுமும் இடங்களைக் கட்டுப்படுத்தல்.

தொற்றுநோயுள்ள வீடுகளுக்குச் சமீபமாகக் கட்டடங்கள் கூடாதபடி தடுக்கலாம்.

சவக்குழிகளின் ஆழம்.

அப்பக்கிடங்குகள் செவ்வையாகக் கட்டப்பட வேண்டியது.

அழுக்குத் தொட்டி முதலியவற்றிலிருந்து தூரம்.

பிரத்தியேகமான பாலிப்பு.

தளபாடல்கள்.

மா முதலியன நல்லாயிருக்க வேண்டியது.

அப்பக்கிடங்குகள் சுத்தமாக இருக்க வேண்டியது.

அப்பக்கிடங்கில் வேலையாயிருப்பவர்கள்.

அப்பக்கிடங்குகள் எப்போதும் சோதிப்பதற்கிடமாயிருக்கும்.

உத்தரவுகள்.

5. பேதி, வைசுரி, அல்லது வேறு தொற்ற அல்லது பரம்பக்கூடிய மோசமான நோயுள்ள ஒரு வியாதிக்காரனை எடுத்துக்கொண்டு போனபின், யாதொரு வீடு அல்லது கட்டடம் சங்கத்தலைவரால் அல்லது கொலோனியல் சேர்ஜனல் அல்லது சனிற்றரி இன்ஸ்பெக்டரால் சத்தப்படுத்திக் கெட்ட பரமாணுகளை அகற்றுதற்குரிய சிகிச்சைகள் செய்யப்படவேண்டியது அவசியம் என்று கண்டால், துன்பக்காரனை எடுத்துக்கொண்டு போன உடன், அந்த இடத்தை, ஏழு நாளைக்கு மேற்படாமல், அந்த உத்தியோகத்தர் தீர்மானிக்கும் காலத்துக்கு, ஒருவரும் போக்குவரவு பண்ணக்கூடாதபடி தடுத்துவைக்கலாம். அந்த வீட்டுக்கு முறையாக நியமிக்கப்பட்ட வேலைக்காரரன்றி மற்றொருவரும் கொலோனியல் சேர்ஜன் அல்லது சனிற்றரி இன்ஸ்பெக்டருடைய உத்தரவின்றி என்ன காரணத்துக்காயினும் போகவுட்படாது, அந்த வீட்டிலிருந்து வெளிக்கிடவுட்படாது. அவசியமானால் அந்த வீட்டில் உள்ளவர்களைத் தாபரிக்கும் செலவு சங்கத்தால் கொடுபடவேண்டியது.

6. யாதொரு கட்டடத்தை மனுஷர் போக்குவரவு செய்யாதபடி செவ்வையாகத் தடுத்து வைப்பதற்கு அவசியம் என்று கண்டால், சங்கத்தலைவராவது, கொலோனியல் சார்ஜனாவது, சனிற்றரி இன்ஸ்பெக்டராவது, அந்த இடத்தைச் சற்றி வேலிபோட அல்லது அவர்கள் தேள்வை என்று காணுகிற விதமாய் அடைப்பிக்க நீதியாகும். அல்லாமலும் அப்படிப்பட்ட இடங்களுக்குச் சமீபமாக யாதொருதெரு, ரேட்டு, அல்லது வழியால் யாதொருவர் போக்குவரவு செய்யாதபடி அடைத்து அடைத்தும்வைக்கலாம்.

7. யாதொரு வீடு, கட்டடம் அல்லது காணியின் சொந்தக்காரன், அங்கே வைசுரி, பேதி முதலிய தொற்று நோய்க்காரர் இருக்கச் சம்பலித்தால், அவர்களுடைய மலசல முதலியவற்றை 6 இஞ்சிக்குக் குறையாத செரி மணலால் மூடுவித்து, சுணக்கம் இல்லாமல் 2 அடிக்குக் குறையாத ஆழத்தில் புதைப்பித்துவிட வேண்டியது. அந்த மலசலங்களாயினும் கழுவிய நீர் முதலாயினவாயினும், தொற்றுநோயை வருவிக்கக்கூடிய வேறு பதார்த்தங்களாயினும், அழுக்குத் தொட்டிகளூட்போடப்படவரவது ஊற்றப்படவரவது கூடாது.

8. துன்பக்காரன் எவனும் ஆசுப்பத்திரியைவிட்டுப் போவதற்குத் தகுந்த நிலைபரத்தில் இருக்கிறான் என்று அந்த ஆசுப்பத்திரி டாக்டரத்தரால் ஒரு அத்தாட்சிப்பத்திரம் பெற்றவன்றி அதை விட்டுப்போகப்படாது.

9. சுசுப்பட்டுவருகிற நோயாளர், அவர்களுக்காக விசேஷமாக வீடப்பட்டிருக்கும் இடங்களிலன்றி மற்றும் பிரசித்த இடங்களில் முழுக்க குளிக்க விடப்பட மாட்டார்கள்.

10. வைசுரி பேதி அல்லது வேறு தொற்றக்கூடிய அல்லது பரம்பக்கூடிய மோசமான நோய்கள் இருக்கும் காலங்களில், மேற்சொல்லியபடி சுணக்கம் போக்குவரவு பண்ணாதபடி தடுக்கப்பட்டிருக்கும் ஆசுப்பத்திரி, வீடு, அல்லது கட்டடத்துக்கு ஒரு குறித்த தூரத்துக்குள் சுணக்கங்கள் கூடாதபடி தடுக்கச் சங்கத்தலைவருக்கு அதிகாரம் உண்டு.

11. யாதொரு மோசமான தொற்றுநோய் அல்லது பரம்பும் நோயால் இறந்தவருடைய பிரேதத்தை 6 அடிக்குக் குறைந்த ஆழத்தில் புதைக்கப்படாது. அன்றியும் அப்படிப்பட்ட பிரேதத்தை 6 மணித்தியாலத்துக்குள் புதைபாமல் வைத்திருக்கப்படாது.

இந்த அதிகாரத்தில் “கொலோனியல் சேர்ஜன்” என்று வழங்கும் இடங்களில், அது காலியில் அரசாட்சியாருடைய வேலையில் இருக்கும் பிரதான வைத்திய உத்தியோகத்தரைக் கருதும்.

17 ம் அதிகாரம்.

போரனை அல்லது அப்பக்கிடங்கு.

1. ஒவ்வொரு அப்பக்கிடங்கும் காற்று உலாவக்கூடியதாயும், வெளிச்சம் வரக்கூடியதாயும், சிவர்கள் சுண்ணாம்புச்சாந்தால் பூசப்பட்டிருக்க வேண்டி அடிக்கப்பட்டும் இருக்கவேண்டியது. நிலம் காறைபோட்டு தண்ணீர் ஓடத்தக்க வசதிகள் போதியளவு செய்யப்பட்டிருக்கவேண்டியது.

2. யாதொரு அப்பக்கிடங்கு, ஒரு எருத்தொட்டி, கக்கசு, அல்லது சாக்கடையிலிருந்து 30 அடிக்குள் இருக்கப்படாது. அல்லது அவற்றில் இருந்து சிமும்பும் தூர்க்கந்தம் பிடிக்கக்கூடியதாய் இருக்கப்படாது.

3. அப்பக்கிடங்காகப் பாலிக்கும் இடம் வேறொரு நோக்கத்துக்கும் பாலிக்கப்படாது.

4. அப்பக்கிடங்குக்குரிய சகல தளபாடல்களும் சாமான்களும் துப்பரவாக இருக்கவேண்டியது.

5. அப்பம் செய்வதற்காகப் பாலிக்கப்படும் மா தண்ணீர் முதலிய சகல பொருள்களும் நல்லதும் சவுக்கியத்துக்குரியதுமாய் இருக்கவேண்டியது.

6. அப்பக்கிடங்கைச் சேர்ந்த இடங்களில் உள்ளவரும் அடிக்க இருப்பனவுமாகிய சகல கழிவு பொருள்களும் அழுக்குகளும் சுணக்கமில்லாமல் அகற்றப்பட வேண்டியது.

7. அருவருப்புக்கிடமான வியாதியுடையவர்கள் தொற்ற அல்லது பரம்பக்கூடிய வியாதியுடையவர்கள், அல்லது அப்படியான வியாதிக்காரரைச் சொற்ப காலத்துக்குமுன் பராபரித்தவர்கள், அல்லது ஸ்நானம்செய்யாமல், அல்லது மற்ும் விதமாய் அழுக்காயுள்ளவர்கள் ஆகிய இவர்களை அப்பக்கிடங்குகளில் வேலையில் வைக்கப்படாது.

8. ஒவ்வொரு அப்பக்கிடங்கும் அதில் நடக்கும் வேலைகளும், அதின் பராபரிப்பும் சங்கத்தலைவராலும், சுகாதார உத்தியோகத்தராலும், சங்கத்தலைவரால் அதிகாரம் பெற்றவர்களாலும் எப்போதும் சோதிக்கப்படுதற்குரியதாயும் அந்தச் சோதனைக்கு அமைவுடையதாயும் இருக்கும்.

9. சங்கத்தலைவரிடத்திலே வருஷந்தோறும் உத்தரவு பெற்றன்றி யாதொரு இடத்தை அப்பக்கிடங்காகப் பாலிக்கப்படாது.

18 ம் அதிகாரம்.

பொதுவான சவக்கால்களில் அடக்கம்பண்ணுதல்.

1. ஒரு பிரேதத்தைப் புதைத்தற்காக நியமிக்கப்பட்ட நேரத்துக்கு 6 மணித்தியாலத்துக்கு முன், அந்தப் பிரேதத்தைப் புதைத்தற்குத் தேள்வையான குழியைப்பற்றி சவக்காலக் காவற்காரனிடத்தில் கேட்கவேண்டியது.

2. ஒரு பிரேதத்தோடு வரும் சனக்கூட்டில் சவக்காலையில் வந்தவுடன், அந்தச் சவக்காலக் காவற்காரன், அவன் இல்லாவிட்டால் 'சக்ஸ்றன்' என்னும் கோயிற் பணிவிடைகாரன். அவர்கள் போகவேண்டிய வழியைச் சொல்லிக்கொடுக்கவேண்டியது. அல்லாமலும், ஒன்றுக்கு மேற்பட்ட கூட்டங்கள் வந்தால், அந்த அந்தக் கூட்டத்தார் போகவேண்டிய வழியை மேற்சொல்லியவர்களே சொல்லிக் காட்டவேண்டியது.

3. ஒரு பிரேதத்தோடு வரும் கூட்டத்தவர்கள் பின்னொரு பிரேதத்தோடு வரும் கூட்டத்தைக் குழப்பாது தடுப்பதற்கு அவசியம் என்று கண்டால், (மற்றப்படியல்ல) சவக்காலக் காவற்காரன் ஒன்றுக்குரிய சமயச்சடங்கு, மற்றதுக்குரிய சடங்கு தொடங்குமுன் முடிக்கப்படவேண்டுமென்று கேட்கலாம்.

4. சவக்காலக்குள் அதன் காவற்காரன் ஒழுங்கை நிலை நிறுத்துவதற்கு உரித்துடையவராவர். அவனுடைய கட்டளைகள் அமையப்படவேண்டும்.

5. சவக்குழிகள் ஒன்றும் ஆறு அடிக்குக் குறைந்த ஆழத்தில் இருக்கப்படாது. அல்லாமலும் அவைகள் ஒன்றிலிருந்து ஒன்று நன்னுலு அடிக்குக் குறைந்த தூரத்தில் இருக்கவும்படாது.

6. கிறிஸ்தவ கட்டளைச்சட்டத்தின்படி யாதொரு பிரேதசோதனை நடத்துவதற்காக வல்லாமல், சவக்குழிகளும், கல்லறைகளும், கடைசியாய் அடக்கம்பண்ணி ஒரு வருஷத்துக் கிடைசில் திறக்கப்படாது.

7. பிரேத அடக்கங்கள், அவைகள் பதிவுப் புத்தகத்தில் பதியப்பட்டிருப்பதுபோல, அப்பதிவுகளின் ஒரு பிரதியைப் பிறப்பு இறப்புக் கவியாணம் பதியும் நெஜிஸ்திரருக்கு மூன்று மாதத்துக்கு ஒரு முறை சவக்காலக் காவற்காரன் அனுப்பவேண்டியது.

8. 1891 ம் ஆண்டின் 9 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 23 ம் பிரிவின்படி பின்வரும் தொகைக்கு மேற்படாமல் சலார்கள் முற்பணமாகக் கொடுக்கவேண்டியது:—

| | ரூ. | ச. |
|---|-----|-------|
| பிரேத அடக்கத்துக்குரிய சமயச்சடங்குக்கு | ... | 5 0 |
| சரியான பிரமாணமுடைய ஒரு குழிதோண்ட | ... | 3 0 |
| 10 வயதுக்குட்பட்ட பிள்ளைக்குக் குழிதோண்ட | ... | 2 0 |
| 5 ஷெ ஷெ | ... | 1 50 |
| 8 அடிச் சதுரமுடைய கல்லறைக்கு | ... | 30 0 |
| 6 அடி நீளம் 2 அடி அகலம்கொண்டடிக்கு | ... | ... |
| 5 அடி நீளம் 3 அடி அகலம்கொண்டடிக்கு | ... | 20 0 |
| 4 அடி சதுரம்கொண்டடிக்கு | ... | ... |
| அப்படியான கல்லறையில் பின்புசெய்யும் ஒவ்வொரு அடக்கத்துக்கு | ... | 5 0 |
| 8 அடி நீளம் 5 அடி அகலமுள்ள பிரேதக்காம்பறை கட்ட இடத்துக்கு | ... | 50 0 |
| 8 அடி நீளம் 6 அடி அகலமுள்ள பிரேதக்காம்பறை கட்ட இடத்துக்கு | ... | 60 0 |
| 9 அடி நீளம் 7 அடி அகலமுள்ள பிரேதக்காம்பறை கட்ட இடத்துக்கு | ... | 85 0 |
| 9 அடி நீளம் 8 அடி அகலமுள்ள பிரேதக்காம்பறை கட்ட இடத்துக்கு | ... | 105 0 |
| அப்படியான காம்பறையில் பின்பு அடக்கம்பண்ணும் ஒவ்வொரு அடக்கத்துக்கும் | ... | 5 0 |
| மையக்கரத்தையைப் பாலிப்பதற்கு | ... | 1 50 |
| மையக்கரத்தைக்கு மூடுகிற சீலை குஞ்சங்களோடு | ... | 2 75 |
| ஒவ்வொரு பதிவு அல்லது இடம்கொடுக்கும் பத்திரத்துக்கு | ... | 1 0 |
| ஒவ்வொரு பதிவு அல்லது சாட்டுதலுக்கு | ... | 1 0 |

மேற்கண்ட சலார்கள், அந்த அந்த விஷயத்துக்காகக் கேள்விப்பத்திரம் அனுப்பும்போதே கட்டப்படவேண்டியது. ஆனால் கேட்பவர் தமக்குச் சமயகுருவினுடைய பணிவிடை தேள்வை இல்லை என்றால் விட்டுவிடலாம். அப்படி விடுங்காலத்தில் அதுக்காக வீதிக்கப்பட்ட சலார் ரூபா 5 அவர் கொடுக்கத் தேள்வையில்லை.

ஆனால் கவண்மேந்து ஊர் ஆசுப்பத்திரிகளில் இறக்கும் வறியவர்கள், அந்த அந்த ஆசுப்பத்திரியின் ஒப்பந்தகாரர் வேலைகாரரால் சலார் இல்லாமல் சவக்காலக் காவற்காரனுடைய கட்டளைக் கமையத் தாழ்க்கப்படலாம்.

இறந்தவனுடைய சிநேகிதர் இனத்தவர்கள் அவனுடைய பிரேதத்தை அடக்கம்பண்ணுவதற்காகக் குழிதோண்ட இங்கே வீதிக்கப்பட்ட சலாரைக் கொடுப்பதற்குத் தகுதிஉடையவர்களல்ல என்று ஒரு கிறிஸ்தவசமயக் குருவால், அல்லது ஒரு உயர்ந்த பொலிசு உத்தியோகத்தினால், அல்லது ஒரு மியுனிசிபல் இன்ஸ்பெக்டரால், அல்லது முகாந்தரக்குக் குறையாத ஒரு தலமைக்காரனால் கைஎழுத்திட்டுக் கொடுக்கப்படும் ஒரு உறுதிப்பத்திரம் கொண்டுவரப்பட்டால், சவக்காலக் காவற்காரன் சலார் இல்லாமல் ஒரு குழியைத் தோண்டிவிட்டு அதுவே அந்தப் பிரேதத்தை அடக்கம்பண்ணிவிக்கலாம்.

இன்னமும் மகமதியரை அடக்கம்பண்ணுவதற்காகக் கொடுக்கவேண்டிய சலார்கள் இப்போது உள்ளபடியே இருக்கும்.

9. சங்கத்தலைவருடைய அனுமதியை எழுத்தில் பெற்றுக்கொள்ளாமல் சவக்காலக்குள் யாதொரு சலார் அடைப்பு அல்லது கட்டடத்தைக் கட்டப்படாது.

10. சவக்கால்களிலே அதுகொண்டு புறம்பாக விடப்பட்ட இடத்திலன்றி மறுஇடங்களில் பிரேதங்களைத் தகனம்பண்ணுதல் கூடாது.

பிரேதக்குளிகளைக் கேட்டல்.

ஒரு பிரேதத்தைக் கொண்டுபோகிறவர்கள் போகவேண்டிய வழியை காவற்காரன் அறிவிக்கவேண்டியது.

பிரேத அடக்கத்துக்குரிய சமயச் சடங்குகள் வேறுவேறு நேரங்களில் செய்யப்படவேண்டுமென்று காவற்காரன் கேட்கலாம்.

காவற்காரன் ஒழுங்குதவறுதபடி பார்த்துக்கொள்வது. பிரேதக்குழிகளின் ஆழம்.

பிரேதக்குழிகள் கல்லறைகளைத் திறத்தல்.

பிரேத அடக்கங்களைப்பற்றிய மூன்று மாதக்கணக்கு.

சலார்கள்.

வறியவர்களைச் சலார் வாங்காமல் புதைக்கவேண்டியது.

மகமதியரை அடக்கம்பண்ணும் சலார்.

சவக்கால்களில் சலார் முதலாயின கட்டல்.

சவக்காலக்குள் தகனம்பண்ணுதல்க்குறித்த கட்டுப்பாடு.

19 ம் அதிகாரம்.

அடக்கம்பண்ணுதலும், சுகிகாடுகளும்.

பிரேதங்களை அடக்கம்பண்ணவும் தகனம்பண்ணவும் கூடிய இடங்கள்.

1. (a) காலி நகராதிக்கார எல்லைக்குள் இறப்பவர்களுடைய பிரேதங்கள் காலிப்பட்டணத்துக்காக விடப்பட்டிருக்கும் பிரசித்த சவக்காலகளுள் ஒன்றில், அல்லது அப்படி முறையாகப் பதிவு செய்யப்பட்ட சவக்காலையில் அல்லது சுகிகாட்டில் அடக்கம்பண்ணப்பட அல்லது தகனம்பண்ணப்படவேண்டும்.

(b) காலிப்பட்டணத்துக்குள் இறப்பவர்களுடைய பிரேதத்தை, அந்தப்பட்டணத்துக்காக விடப்பட்டிருக்கும் பிரசித்த சவக்காலகளுள் ஒன்றில் அல்லது அப்பட்டணப் பாலிப்புக்காகப் பதியப்பட்டுள்ள ஒரு சவக்கால அல்லது சுகிகாட்டில் அல்லாமல், வேறொரு சவக்காலையில் அல்லது இடத்தில் அடக்கம்பண்ணுவதற்காக அல்லது தகனம்பண்ணுவதற்காக அந்தப்பட்டண எல்லைக்கு அப்பால் கொண்டிபோகவாவது, கொண்டிபோகும்படி செய்யவாவது, கொண்டிபோவதற்கு இடங்கொடுக்க அல்லது உத்தரவுகொடுக்கவாவது கூடாது.

ஆனால் சங்கத்தலைவர் அல்லது அவர் இல்லாத இடத்தில் சக்கிடுத்தார் போதிய நியாயம் காட்டப்படுமீடத்து, எழுத்தில் கட்டளைகொடுத்து, அந்தக் கட்டளையிற் சொல்லிய பிரேதத்தை பட்டணத்தின் எல்லைக்கு அப்பால் உள்ள ஒரு சவக்கால அல்லது சுகிகாட்டில் அடக்கம்பண்ண அல்லது தகனம்பண்ண உத்தரவுசெய்யலாம். இன்னமும் இப்படிச் செய்வதற்காகக் கேள்விக் கடதாசிகொடுத்து 6 மணித்தியாலத்துக்குள் அந்தச் சங்கத்தலைவர் அல்லது சக்கிடுத்தார் அதைப்பற்றி ஒரு முடிவுசொல்லத் தவறில்லை, என்றும் பட்டண எல்லைக்கு அப்பால் உள்ள சவக்கால அல்லது சுகிகாட்டில் அடக்கம்பண்ண அந்தப் பிரேதத்தைக் கொண்டிபோவது நீதியாகும். ஆனால் அப்படிப்பட்ட நொத்திசு கொடுத்ததைப்பற்றியும், கொடுத்த நேரத்தைப்பற்றியும் அத்தாட்சிபண்ணவேண்டிய பொறுப்பு அந்தக் கேள்விக் கடதாசியைக் கொடுப்பவர் மேல் இருக்கும்.

சவக்காலகளுள் சுகிகாடுகளுள் பதியப்படவேண்டியது.

2. யாதொரு சவக்கால அல்லது சுகிகாட்டின் ஆட்சிக்கு உரித்துள்ள சொந்தக்காரன், அல்லது பொறுப்பாளி அல்லது வேறொருவர். அதற்குக் காவற்காரன் ஆறும் இருந்தால், அந்தச் சாவற்காரனுடைய பெயரையும் காட்டி, உத்தரவுபெற்ற ஒரு அளவைக்காரனால் கைஎழுத்திடப்பட்ட அந்த நிலத்தின் படத்தையும் அணைத்து, அதை அப்படிப்பட்ட ஒரு நிலமாகப் பதியும்படி சங்கத்தலைவரிடத்தில் எழுத்து மூலமாகக் கேட்கவேண்டியது. காவற்காரனாக அதிலே காட்டப்பட்டவன் தான் அந்த வேலையையும் அதன் கடமைகளையும் ஏற்றுக்கொண்டதுக்கு அத்தாட்சியாக அதில் கைஒப்பம் வைக்கவேண்டியது.

காவற்காரனைக் கண்டிராவிட்டால்தேள்விக்கடதாசிகொடுப்பவர்தானே காவற்காரனாக எண்ணப்படவேண்டியது.

3. காவற்காரனைக் கண்டிராவிட்டால் அல்லது கண்டிருந்தும் மேலே சொல்லியபடி அவன் அதில் கை எழுத்து வையாமல் இருந்தால், அப்போது இந்த இரண்டு வகையாலும் ஒரு நிலம் சவக்காலையாக அல்லது சுகிகாட்டாக ஆளுடைய கேள்வியின்படி பதியப்படுமோ, அவர்தானே காவற்காரனாகவும் கொள்வப்பட்டு, அவர்தானே அதைக் குறித்த பிரமாணங்கள் மீறப்படும்போது அதுக்குப் பொறுப்பாளியாக வரவேண்டியது.

காவற்காரர் இறந்தால் மறுபடி பதியப்படவேண்டியது.

4. காவற்காரன் இறந்துவிட்டால் அல்லது யாதொருகாரணத்தால் தன்கடமைகளைப் பார்க்க இயலாதவராய் வந்துவிட்டால், இந்த அதிகாரத்தின் 2 ம் பிரமாணத்திற் சொல்லியபடி அந்த நிலத்தைப் பதிவிக்கிறதற்குக் கேள்விப்பத்திரம் அனுப்பப்படல் வேண்டும். அந்தக் கேள்விப்பத்திரத்தின்பேரால் அந்த நிலம் பதியப்படும் வரையும், சங்கத்தலைவருடைய அல்லது சக்கிடுத்தாருடைய விசேஷ உத்தரவின்றி அதிலே யாதொரு அடக்கம் அல்லது தகனம்செய்யப்படாது.

அடக்கம் பண்ணுவதற்குமுன் அத்தாட்சிப் பத்திரம் காட்டவேண்டியது.

5. 1895 ம் ஆண்டின் 1 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 32 ம் பிரிவிற் சொல்லிய அத்தாட்சிப்பத்திரத்தைக் காவற்காரனுக்குக் காட்டுமுன், யாதொரு பிரேதத்தை அடக்கம்பண்ணவாருதல் தகனம்பண்ணவாருதல் கூடாது.

காவற்காரன் பதிவுபுத்தகம் வைத்திருக்கவேண்டியது.

6. காலிப்பட்டணத்துப் பாலிப்புக்காக முறைப்படி பதிவுசெய்யப்பட்டு நகராதிக்கார எல்லைக்குள் இருக்கும் யாதொரு சவக்கால அல்லது சுகிகாட்டின் காவற்காரன், சங்கத்தலைவர் கற்பிக்கும் மாதிரியாக அங்கே அடக்கம்பண்ணப்படுகிற அல்லது தகனம்பண்ணப்படுகிற ஒவ்வொரு பிரேதத்துக்கும் ஒரு பதிவு புத்தகம் வைத்திருந்து, ஒவ்வொரு பதிவிற் பிரதியையும், அடக்கம் அல்லது தகனம் நடந்து 24 மணித்தியாலத்துக்குள் நகராதிக்கார கத்தொருக்கு அனுப்பிவைக்கவேண்டியது.

சவக்காலகளை சுகிகாடுகளைச் சங்கத்தலைவர் போய்ச் சோதிக்கலாம்.

7. சங்கத்தலைவர் பொலிகுத் தலைவராகிய இன்ஸ்பெக்டர் ஜெனரல் பதிவுகத்தோர்த் தலைவராகிய ரெஜிஸ்திரார் ஜெனரல் அல்லது இவர்கால எழுத்துமூலமாக அதிகாரம்பெற்றவர்கள் எந்த நேரத்திலும் எந்தச் சவக்கால அல்லது சுகிகாட்டையும் போய்ப் பார்க்கலாம், அவைகளுக்குரிய புத்தகங்கள் எழுத்துகளைப் பார்க்கவும் அதிகாரம் உண்டு.

சலார்க்கள் சங்கத்தலைவரால் அங்கிகரிக்கப்படுவேண்டியது.

8. ஒவ்வொரு சவக்காலக்கும் சுகிகாட்டுக்கும் காவற்காரராக உள்ளவர்கள் அந்தந்த இடங்களிலே அறவிடவேண்டிய சலார் விதங்களைக் காட்டும் ஒரு டாப்பு சங்கத்தலைவருக்கு அனுப்பப்படவேண்டும். அவர் அங்கிகரித்த விதமான சலார்களை இறுக்கப்படுமீடபடி கேட்கப்படலாம்.

சவக்காலகளை சுற்றி அடைக்கப்படவேண்டியது.

9. ஒவ்வொரு சவக்காலையும் ஒவ்வொரு சுகிகாடும் சங்கத்தலைவர் அங்கிகரிக்கத்தக்க விதமாக உறுதியான சுவரால் அல்லது வேலியால் சுற்றி அடைக்கப்படவேண்டியது.

சுகிடுவதற்குப் புறம்பான இடம் விடவேண்டியது.

10. ஒரு சவக்காலையில் தகனம்பண்ணுவதற்காகப் புறம்பாக விடப்பட்ட இடத்தில் அல்லாமல் மறு இடங்களில் யாதொரு பிரேதத்தைத் தகனம்பண்ணப்படாது.

குளிகள் தேள்வை என்று கேட்பது.

11. குளிகள் வேண்டும் என்று கேட்கும் கேள்விப் பத்திரங்கள் எல்லாம் அந்தக் குளியில் அடக்கம் நடத்த உத்தேசித்திருக்கும் நேரத்துக்கு 6 மணித்தியாலத்துக்கு முன் காவற்காரனுக்கு அனுப்பப்படவேண்டியது.

பிரேதத்தோடு கூடவருவார் போகவேண்டிய வழியைக்காவற்காரன் காட்டவேண்டியது.

12. ஒரு பிரேதத்தோடு கூடவரும் சனக்கூட்டம் சவக்காலையில் வந்தஉடன், காவற்காரன் அவன் இல்லாதுபோனால் "செக்ஸ்டன்" என்னும் பணிவிடைகாரன் அந்தக்கூட்டம் போகவேண்டிய வழியைக் காட்டவேண்டியது. ஒரே நேரத்தில் ஒன்றுக்கொரு மேற்பட்ட கூட்டப்பந்தால், அவரவர் போகவேண்டிய வழியையும் மேற்கண்டவர்கள் தானே காட்டவேண்டியது.

பிரேதங்களை அடக்கம்பண்ணும் சடங்குகளை வேறுவேறு நேரங்களில் செய்யும்படி காவற்காரன் கேட்கலாம்.

13. ஒரு பிரேதத்தோடு கூடவரும் கூட்டத்தார் பின்னொரு பிரேதத்தோடு கூடவரும் கூட்டத்தாரோடு தொந்தரவுபடாதபடி விலக்குவதற்காக (மற்றப்படியல்ல) அவசியம் என்று கண்டால், ஒரு பிரேதச் சடங்கு முடிந்தபின்மே மற்றப் பிரேதச்சடங்கு தொடங்கவேண்டுமென்று காவற்காரன் கேட்கலாம்.

காவற்காரனே ஒழுங்குதவறுதப்படி பாதுகாக்கவேண்டியது.

14. சவக்காலகளுக்குள் காரியங்கள் ஒழுங்காக நடப்பதற்காக வேண்டிய கட்டளைகளைச் செய்வதற்குக் காவற்காரன் உரித்துள்ளவன் ஆவான். அவனுடைய கட்டளைகள் அமையப்படுதல் வேண்டும்.

15. குழிகள் எல்லாம் ஆறு அடி ஆழத்துக்குக் குறையவுட்படாது. ஒன்றில் ஒன்று காலடி தூரத்துக்கு உட்படவும் படாது.

16. குழிகளாவது கல்லறைகளாவது கிடமினல் கட்டளைச்சட்டத்தின்படி செய்யும் பிரேத சோதனைக்காக அல்லாமல், கடைசியாய் அடக்கம்பண்ணி ஒரு வருஷத்துக்குள் மறுபடி திறக்கப் படாது.

17. ஒரு சவக்காலையின் அல்லது சுகோட்டின் காவற்காரன், அந்த நிலங்களைச் சங்கத்தலைவருடைய திருத்திக்குத் துப்பரவாகவும் நல்ல நிலைபரத்திலும் வைத்திருக்கவேண்டியது.

20 ம அதிகாரம்.

நகராதிக்கார சங்கத்தாருடைய தண்ணீர் வேலை.

1. "காலித் தண்ணீர் வேலைக்காகக் கடன்வாங்குதலைப்பற்றிய 1891 ம் ஆண்டுக் கட்டளைச் சட்டத்தின்படி நகராதிக்கார சங்கத்தார் விதிக்கவும் அறவிடவும் அதிகாரம் கொடுக்கப்பட்ட தண்ணீர் வரியும், இந்த அதிகாரத்தின்படி இறுக்கவேண்டிய வேறெந்தப் பணமும் "1887 ம் ஆண்டின் நகராதிக்கார சங்கக் கட்டளைச்சட்டத்தின்படி" விதிக்கப்பட்ட வரியைப்போல அறவிடப்பட வேண்டியது.

2. இந்த வேலைகளைச் செய்வதற்கும், இதன்பிற்புறச் சொல்லப்படும் கடமைகளை நடத்துவதற்கும் வேண்டிய உத்தியோகத்தர்களை நியமிப்பதும், அவர்களுக்குத் தகுதியான சம்பளம் கொடுப்பதும் சங்கத்தலைவர்களுக்கு நீதியாகும்.

3. தண்ணீர் கொடுப்பதால் அல்லது அதைப்பற்றி வரும் சகல செலவுகளும், தண்ணீர்வரி அறவிடவேண்டிய வரும் செலவுகளும், தண்ணீர் வரிக்காக அறவிட்ட தொகையில் இருந்தே கொடுக்கவேண்டியது.

4. இந்தப் பிரமாணங்கள் எடுத்தாளப்படத் தொடங்கும் காலத்தில், இருக்கிற அல்லது அதன்பின் உண்டாக்கப்படுகிற அல்லது அமைக்கப்படுகிற அல்லது கட்டப்படுகிற சகல பிரசித்த கேணிகள், நீர்நிலைகள், தொட்டிகள், நிலக்குழாய்கள், செய்நீர்ச்சுனைகள், மதகுகள், கிணறுகள், வாழ்க்கால்கள், துருத்திகள், குழாய்கள் மற்றும் வேலைகளும் அந்த வேலைகளுக்கே சேர்ந்த சகல கட்டடங்கள், வேலைகள், தளபாடங்களும் நகராதிக்கார சங்கத்தலைவரால் பொறுப்பிக்கப்படும்.

5. நகராதிக்கார எல்லைகள் இருக்கும் சனங்களுக்குக் காலத்துக்குக்காலம் அவசியம் என்று சங்கத்தால் காணப்படும் வழிகேணிகள், நீர்நிலைகள், மேல்வாய்க்கால்கள், அல்லது மற்றும் வேலைகளை அந்தச் சங்கத்தார்தானே செய்வீக்கவும், செய்நீர்ச்சுனைகள் நிலக்குழாய்களை நிறுத்துவீக்கவும், குழாய்களைப் பதிக்கவும் கூடியதாயிருக்கும்.

6. அப்படிப்பட்ட யாதொரு குழாய் வைக்குமிடத்து, சங்கத்தார் அவசியம் என்று கண்டால், அதை யாதொரு தெரு அல்லது தெருவுக்காக விடப்பட்ட இடம், யாதொரு கட்டடம், அல்லது ஒரு கல்லறை, அல்லது மூசோந்தறை ஆகிய இவற்றுக்கு ஊடாக, அல்லது குறுக்காக அல்லது சீழாகவும்; இன்னமும் எவ்வகைப்பட்ட அடைபட்ட காணி மற்றும் காணிகளுக்கு உள்மும், ஊடாகவும், சீழாகவும் வைத்துக்கொண்டு போகலாம். ஆனால் இப்படிப்பட்ட வேலையை இந்தப் பிரமாணத்தின்படி யாதொரு குடியானவர்களுடைய ஆதனத்தில் செய்யும்போது, அந்த ஆதனத்தின் சொந்தக்காரனுக்கு தொந்தரவு கொடுத்து வேலை முடிந்தஉடன் அவனுக்கு நியாயமான நட்பம் கொடுக்கவேண்டியது சங்கத்தாருடைய கடமையாகும். அப்படிப்பட்ட நட்பத்தின் தொகையைப்பற்றி அல்லது அதைப் பிரிவிடுகிறதைப்பற்றி யாதொரு வாக்குவாதம் உண்டாயிடாது அது பொலிசு நீதவாலை பொறுப்படி விசாரித்து முடிவு கட்டப்படவேண்டியது. அவருடைய தீர்வை சுப்பிரீம்கோர்ட்டுக்கு அப்பல் கேட்கப்பட்டதற்க்கதாய் இருக்கும்.

7. யாதொரு நீர்நிலை, தொட்டி, செய்நீர்ந்து, நிலக்குழாய், அல்லது குழாய்கள், அல்லது நீர்கொடுத்தற்காகச் செய்யப்பட்ட மற்றும் வேலைகளிலுள்ள சலந்தை யாதொரு வகையாகப் பழுதுபடுத்த, கேட்கக், அல்லது அழுக்குப்படுத்தக்கூடியதாக யாதொரு செய்கையையும் செய்யப்படாது. இன்னமும் எவர் ஒருவரும் அந்த வேலைகளை எந்த விதமாகவேனும் பழுதுபடுத்தவாவது வருவாவது கூடாது.

8. நகராதிக்கார எல்லைக்குள் உள்ள தெருக்கள், வீதிகள், அல்லது மற்றும் பிரசித்த கட்டடங்களில் சங்கத்தார் பொறுப்பில் இப்போதுள்ள அல்லது இனிமேல் கட்டப்படும் யாதொரு நீர்நிலை, நிலக்குழாய், செய்நீர்ந்து, தொட்டி, குழாய், அல்லது மற்றும் தண்ணீர் வேலைக்குரிய இடங்களில், அல்லது அவைகளுக்குச் சமீபமாக ஒருவரும் முழுசுவாவது, தங்கள் உடம்பின் யாதொரு பகுதியைக் கழுவவாவது, யாதொரு ஆடு, மாடு, மற்றும் மிருகங்களுையானும், யாதொரு வண்டி, சவாரிப்பொருள், புடவை, தட்டுமுட்டு அல்லது மற்றும் பொருள்களையானும், கழுவவாவது கூடாது.

9. இந்த அதிகாரத்தின் 1 ம் பிரமாணத்திற் சொல்லிய வரியைக் கொடுப்பவர் எவரும், தனக்கும் தன் குடும்பத்துக்கும் வீட்டுப் பாலிப்புக்காக நகராதிக்கார சங்கத்தின் பிரசித்த நிலக்குழாய், அல்லது செய்நீர்ந்துவிருந்து அதுக்காக வேறு செலவுகொடாமல் தண்ணீர் பெற்றுக்கொள்ள உரித்துள்ளவர்கள் ஆவார்கள்.

10. வீட்டுப் பாலிப்புக்காகக் கொடுக்கப்படும் தண்ணீர் என்பது விற்பனவுக்காக அல்லது கூலிக்காக வைத்திருக்கும் குகிறை ஆடுமாடுகளுக்கும், கரத்தைகள் வண்டிகளைக் கழுவதற்கும் பாலிக்கப்படும் தண்ணீரையும்; யாதொரு வியாபாரம், கைத்தொழில், அல்லது முயற்சிகள் நடத்துவதற்காகப் பாலிக்கப்படுந் தண்ணீரையும்; செய்நீர்ந்துகள், நீர்த்தொட்டிகளுக்குப் பாலிக்கும் தண்ணீரையும்; வழவுக்காக அல்லது யந்திரங்களுக்காகப் பாலிக்கப்படும் தண்ணீரையும்; நீர்ப்பாய்ச்சலுக்காகப் பாலிக்கப்படும் தண்ணீரையும் அடக்கமாட்டாது.

11. வீட்டுப்பாலிப்பு அல்லாத மற்றப் பாலிப்புக்காக பின்வரும் சலார்கள் அளவின்படி அறவிடப்படும் :-

ஆயிரம் கலனுக்கு.

| | | | |
|---|-----|---|----|
| (1) நீராவி யந்திரங்கள், மோள்கள், கைத்தொழிற்சாலைகள், ஒட்டல் வீடுகள், வேறு வியாபாரங்களுக்காகக் கொடுக்கப்படும் தண்ணீருக்கு | ... | 1 | 0 |
| (2) பிரசித்த குளிப்பு முழுக்கு இடங்கள் ஒருவருடைய நீச்சுத்தொட்டி செய்நீர்ந்துக்கு | ... | 0 | 50 |
| (3) கப்பலில் ஏற்றுத் தண்ணீருக்கு | ... | 3 | 50 |

இந்தச் சலார்கள் மூன்று மாதத்துக் கொருதரம் கொடுக்கப்பட்ட தண்ணீர் எவ்வளவு என்று கணக்கெடுத்தபின் இறுக்கப்படவேண்டியது.

குழியின் ஆழம் முதலாயின.

குழியையும் கல்லறைகளையும் மறுபடி திறத்தல்.

காவற்காரன் சவக்காலையைத் துப்பரவாக வைத்திருக்க வேண்டியது.

தண்ணீர்வரி அறவிடுமுறை.

உத்தியோகத்தரை நியமித்தல்.

வரி அறவிடுதல் முதலியவற்றால் வரும் செலவுகள் தண்ணீர் வரியில் இருந்து இறுக்கப்பட வேண்டியது.

தண்ணீர் கொடுப்பதற்காகிய சகல வேலைகளும் சங்கத்தின் பொறுப்பில் இருக்க வேண்டியது.

வழிகேணி முதலியவற்றைச் சங்கத்தார் கட்டிக்கொடுக்கலாம்.

தெருக்களை வெட்டவும் ஊரவர்களது கணிக்கப் பிரவேசிக்கவும் அதிகாரம்.

ஒருவரும் தண்ணீரை அழுக்குப்படுத்தப்படாது.

நிலக்குழாய் முதலியவற்றில் குளிக்க முழுக்கவும் கூடாது.

வரிகொடுப்பவர்கள் வீட்டுப்பாலிப்புக்குத் தண்ணீரைச் செலவுகொடாது பாலிக்கலாம்.

"வீட்டுப்பாலிப்புக்காக" என்பது எது எதை அடக்க மாட்டாதென்பது.

வீட்டுப்பாலிப்பு ஒழிந்த மற்றப் பாலிப்புக்காகக் கொடுக்கவேண்டிய செலவு.

குடியானவர்களுடைய சொந்தப் பாவீப்புக்காகத் தண்ணீர்வைக்கும்படி சங்கத்தலைவர் உத்தரவு பண்ணலாம்.

நீர்க்குழாய்களைக் கட்டிக்காக நடுப்படுத்தக் கூடாது.

சங்கத்தாருடைய உத்தரவின்மீது தாய்க் குழாயோடு தொடர்பு யாதொரு குழாயை வீடுக்கு வைக்கப்படாது.

உத்தரவின்மீது வைக்கப்பட்ட குழாய்களை எடுத்துப்போடும்படி கட்டளைபண்ணவும் செலவுகளை அறவிடவும் சங்கத்தலைவருக்கு அதிகாரம் உண்டு.

குழாய்களைத் தொடுத்தல்.

நிலத்திற் செய்யப்படும் தொட்டிகள் தண்ணீரை விட்டுவைக்கப் பாவிக்கப்படாது.

தண்ணீரை விட்டுவைக்கும் பொருள்கள்.

தண்ணீரை வீணுக்கச் செலவிடுதல்.

தண்ணீர் சரியானமாகப் பாவிக்கப்பட்டால் அளவுகருவி வைக்க வேண்டியது.

சங்கத்தார் அளவுகருவிகளைக் கொடுக்கவேண்டியது.

சோதித்துப்பார்த்தல் முதலிய நோக்கங்களுக்காக அந்த அளவுகருவிகளைச் சங்கத்தலைவர் எடுக்கலாம்.

சங்கத்து வேலைகாரரே அளவுகருவிகளைப் பழுதுபார்க்க வேண்டியது.

சங்கத்தார் தண்ணீர் வரவைத் தடுக்கலாம்.

12. யாதொரு வீட்டுச் சொந்தக்காரன் அல்லது குடி இருப்பவன் கேட்டால், அந்த வீட்டுப் பாவிப்புக்கு சங்கத்தார் நீதி என்று காணுகிற அவ்வளவு தண்ணீரை அவர்கள் விதிக்கும் பொருத்தனையின்படி வைத்துக்கொடுக்கச் சங்கத்தலைவர் தமது யுக்தப்பிரகாரம் உத்தரவுபண்ணலாம் இடம்படி உத்தரவுபண்ணுவ காலத்தில், நகராதிக்கார சங்கத்தாருடைய தாய்க்குழாயிலிருந்து தண்ணீர் கொடுக்கவேண்டிய இடத்துக்குப் பொருத்தவேண்டிய குழாயும், தண்ணீர் சுரத்தற்காக வைக்கவேண்டிய சிறு குழாயும், அதற்குமீது தளபாடங்களை, நகராதிக்கார பகிரங்க வேலைத்தலைவருடைய மேற்பார்வையின் கீழாகச் செய்துவைத்துக் கொடுக்கப்படவேண்டியதுமல்லாமல், அதற்காக வரும் செலவுகள் எல்லாம் அப்படித் தண்ணீர் தரும்படி கேட்பவரால் இறுக்கப்பட வேண்டியது. இப்படித் தண்ணீர் கொடுப்பதற்காக மதிக்கப்படும் செலவுகளை அந்த வேலைகள் தொடங்குமுன் முற்பணமாகக் கொடுக்கும்படி சங்கத்தார் கேட்கலாம்.

13. தாய்க்குழாயோடு தொடுக்கும் குழாயாவது, தண்ணீர் சுரக்கும் குழாயாவது, அதற்குரிய தளபாடங்களாவது, எவர் ஒருவருடைய கட்டணக்காகவேனும் நடுப்படுத்தக்கூடியதாகாது.

14. சங்கத்தாருடைய தாய்க்குழாயிலிருந்து யாதொரு வீட்டுக்கு அல்லது இடத்துக்குத் தண்ணீர் கொண்டுவரற்காக யாதொரு குழாயைத் தொடுக்கவாவது, தண்ணீர் சுரக்கும் குழாயைப் பதிக்கவாவது, அல்லது உள்ள தண்ணீர்க்குழாயை மாற்ற அல்லது மறித்துவிடவாவது, சங்கத்தலைவருடைய சம்மதத்தன்றி எழுத்து மூலமாகப் பெற்றன்றி ஒருவருக்கும் கூடாது. இன்னமும் இப்படிக் குழாய்களை வைக்கும்போது, நகராதிக்கார வேலைத்தலைவருடைய மேற்பார்வை இல்லாமலும், அந்தக் குழாய் போக்கவேண்டிய இடங்களைச் சங்கத்தலைவர் அங்கீகரிப்பாமலும், யாதொரு வேலை நடக்கவும் கூடாது.

15. சங்கத்தலைவர் மற்றப்படி அனுமதிசெய்தால் அன்றி, தண்ணீர் கொடுக்கப்பட்டிருக்கும் அல்லது இனிமேல் கொடுக்கப்படும் ஒவ்வொரு வீடு அல்லது இடத்துக்கும், அது அதுக்குப் புறம் பாள கிழைக்குழாய் இருந்தல் வேண்டும். ஒரு வீட்டுக்கு ஒன்றுக்கு மேற்படக் கிழைக்குழாய் இருக்கவும் பாடாது. அல்லது ஒரு வீட்டுக் குழாய் மற்றொரு வீட்டுக் குழாயோடு தொடுத்திருக்கவும் பாடாது.

16. மேற்கண்ட பிரமாணங்களுக்கு மாறாக யாதொரு கிழைக்குழாயை அல்லது நீர் சுரக்கும் குழாயை எவரேனும் மாற்ற அல்லது நீட்ட அல்லது வைக்கச் சம்பவீந்தால், அப்படிப்பட்ட குழாய்களை எடுத்துவிடும்படி கட்டளைபண்ணச் சங்கத்தலைவருக்கு நீதியாகும். அப்படிச் செய்யும்படி கட்டளைபண்ணி மூன்று நாளைக்குள் அந்தக்கட்டளை பண்ணப்பட்டவர் அதை எடுக்கத் தவறினால், சங்கத்தலைவர் அதை எடுப்பித்து, அதனால்வந்த செலவுகளை "1887 ம் ஆண்டின் நகராதிக்காரக் கட்டளைச்சட்டத்தின்" 231 ம் 232 ம் பிரிவுகளிற் சொல்லிய பிரகாரம் அந்தக் கட்டளைச் சட்டத்தால் இறுக்கும்படி நியமிக்கப்பட்ட செலவுகளைப்போல அறிந்து நீர்மாணித்து அந்த ஆண்டத்தில் அறவிட வேண்டியது.

17. சங்கத்தாரால் கொடுக்கப்பட்டுத் தண்ணீரைக் கொண்டுவரற்காகப் பாவிக்கப்படுகிற அல்லது அந்தத் தண்ணீரோடு சம்பந்தப்படுத்தி வைத்திருக்கிற யாதொரு குழாய், மழைத்தண்ணீருக்காகப் பாவிக்கப்படும் யாதொரு தொட்டி, வானி, அல்லது எவ்வகையான நீர் நிலையோடும் தொடுத்திருக்கப்படாது.

18. நிலத்திலே பதிக்கப்பட்ட அல்லது வெட்டப்பட்ட யாதொரு தொட்டி சங்கத்தலைவரால் எழுத்து மூலமாக அனுமதிசெய்யப்பட்டாலன்றி, சங்கத்தார் கொடுக்கும் தண்ணீரை விட்டுவைத்தற்காகப் பாவிக்கப்படாது.

19. மரத்தால் செய்யப்பட்ட யாதொரு தொட்டி லோகவகையால் மூடப்பட்டிருந்தாலன்றி, சங்கத்தார் கொடுக்கும் தண்ணீரை விடுவதற்காகப் பாவிக்கப்படாது.

20. ஒரு வீட்டில் குடியிருப்பவர் எவரும் அந்த வீட்டில் வைக்கப்பட்டிருக்கும் தொட்டி, குழாய், அல்லது துவாரத்தின்வழியாகத் தண்ணீர் வீண்போக விடப்படாது. யாதொரு வீட்டில் அல்லது இடத்தில் உள்ள கிழைக்குழாய், தண்ணீர் சுரக்கும் குழாய், தொட்டி, துவாரம், அல்லது வேறு கருவியில் இருந்து தண்ணீர் ஒழுக்கிப்போவதுண்டானால், அந்த வீட்டின் அல்லது இடத்தின் சொந்தக்காரன் அல்லது குடி இருப்பவன் 24 மணித்தியாலத்துக்குள் அதைச் சக்கிடுத்தாருக்கு அறிவிக்கவேண்டியது.

21. யாதொரு வீட்டில் அல்லது இடத்தில் சங்கத்தாருடைய நீர்ப்புரையிலிருந்துவரும் தண்ணீர், அந்த வீட்டுக்கு அடங்கியவர்களல்லாத மறுபேரால் பாவிக்கப்படுகின்றதென்றவது, வீட்டுப்பாவினைக்கல்லாத மறுபாவனைகளுக்குக் பாவிக்கப்படுகின்றதென்றவது, வீணாகப் போகப்படுகின்றதென்றவது, அல்லது கிரமத்தவரால் செலவிடப்படுகின்றதென்றவது சங்கத்தார் நம்புவதற்கு இடம் இருந்தால், அந்த வீட்டில் அல்லது இடத்தில் வைக்கப்பட்டிருக்கும் குழாயில் ஒரு அளவுகருவி அமைப்பது சங்கத்துக்கு நீதியாகும். அந்த வீட்டுத் தண்ணீர் வரிக்கு ரூபாவுக்கு ஆயிரம் கலனுக்கு மேற்படச் செலவானதென்று அந்தக் கருவிகொண்டு அறியப்படுமாயின், அப்படி மேற்படச் செலவாகும் தண்ணீருக்கு அந்த வீட்டுச் சொந்தக்காரன் அல்லது குடி இருப்பவன் பணம்கொடுக்க வேண்டியது. சங்கத்தார் சரி என்று காணுகிற பொருத்தப்படியும் வீதப்படியும் வீட்டுப் பாவிப்பல்லாத வேறு தேள்வைக்கு எவர் ஒருவருக்கும் தண்ணீர் கொடுப்பதற்குப் பொருத்தனை செய்துகொள்வது சங்கத்துக்கு நீதியாகும்.

22. சங்கத்தார் அளவு கருவிகளைக் கொடுத்து அவைகளைப் பதிப்பிக்க வேண்டியது. சங்கத்தார் நீதி என்று காணுகிற வாடகையை அந்த அளவு கருவிக்காக அறவிட்டுக்கொள்ளலாம்.

23. அளவு கருவிகளைச் சரிப்பாற்றற்காக, அல்லது சோதிப்பதற்காக, அல்லது பழுதுபார்ப்பதற்காக, அல்லது வேறொரு கருவியைப் பதிப்பதற்காக, அல்லது தண்ணீர் கொடுப்பதை நிறுத்தும் சமயங்களில் காலத்துக்குக்காலம் அளவு கருவிகளைச் சங்கத்தலைவர் எடுத்துப்போடலாம்.

24. அளவு கருவிகள் சங்கத்து வேலைக்காரரால் அல்லது அவர்களது மேற்பார்வையின் கீழன்றி, மாற்றவாவது பழுதுபார்க்கவாவது பாடாது.

25. சங்கத்தார் அளவியம் என்று காணுகிற காலங்களுக்கிடையில், தண்ணீர் வரவை நிறுத்த அல்லது செட்டிவிடச் சங்கத்துக்கு நீதியாகும்.

26. யாதொரு தற்செயல் காரணமாக, அல்லது விசேஷமான மழையின்மை காரணமாக, அல்லது தடுத்தற்கரிய பிற ஏதுக்கள் காரணமாக, தண்ணீர் இல்லாமற்போனால், நகராதிக்கார எல்லைக்குத் தண்ணீர்கொடுக்கத் தவறியதற்காக யாதொரு குற்றத்துக்கு அல்லது தட்டத்துக்கு சங்கத்தார் உளராக மாட்டார்கள்.

27. தண்ணீர்வைத்துக் கொடுக்கப்பட்டிருக்கிற யாதொரு வீட்டின் அல்லது இடத்தின் சொந்தக்காரர் அல்லது குடி இருப்பவர், வேறு ஒருவருக்கும் தண்ணீர் கொடுக்கவும் பட்டாது; அல்லது அந்த வீட்டில் உள்ள குழாய் அல்லது தொட்டியில் இருந்து மறுபேரைத் தண்ணீர் எடுக்க உடன்பட்டுவதும் பட்டாது. ஆனால் நெருப்புப்பற்றிய காலங்களில் அந்த நெருப்பை அவக்கவும் தண்ணீர்வைத்துக் கொடுக்கப்பட்டிருக்கிற பின்னொரு வீட்டுக்காரனுடைய குழாய்கள் அவனுடைய குற்றம் இல்லாமல் பழுதுபட்டிருந்தால், அவனுடைய பாவீப்புக்கும் தண்ணீர் கொடுக்கலாம்.

28. வீட்டுப் பாவீப்புக்காக அல்லாமல் வேறொரு நோக்கத்துக்காகவும் தண்ணீர் கொடுக்கப் பட்டாதவர் எவரும் சங்கத்தின் தண்ணீரை வீட்டுப் பாவீப்புக்கேயன்றி வேறொரு யாக்கும் பாவீக்கப் பட்டாது.

29. சங்கத்தலைவரால் எழுத்து மூலமாக அதிகாரம் பண்ணப்பட்டவர் எவரும், காலமே 8 மணிக்கும் சாயந்தரம் 5 மணிக்கும் இடையில், யாதொரு வீட்டில் அல்லது இடத்தில் வைக்கப்பட்டிருக்கும் தண்ணீர்க் குழாய்கள், வேலைகள், தளபாடங்களைச் சொதிப்பதற்கு, தண்ணீர் அபாவனைபண்ணப்படுகிறதோ அல்லது வீணாகச் சிலவிடப்படுகிறதோ என்பதை அறிவதற்காக, அந்த வீட்டையவர் அல்லது குடி இருப்பவருக்கு 1 மணித்தியாலம் அறிவித்தல் கொடுத்து, அந்த வீட்டினுள்ளே பிரவேசிக்கலாம். அப்படிப் பிரவேசிக்கப்பவரைப் போதிய நியாயமின்றி உள்ளே விடாது தடுத்தால், அல்லது அவர் சொதனைசெய்வதற்கு அல்லது வீணாகச் செலவாகும் தண்ணீரைத் தடுப்பதற்குப் போரும்போது அவரை அப்படிச் செய்யவிடாது மறித்தால், அந்த வீட்டுக்கு அல்லது இடத்துக்குக் கொடுக்கப்படும் தண்ணீரைச் சங்கத்தார் நிறுத்திவிடலாம்.

30. தண்ணீர் வைத்துக் கொடுக்கப்பட்டிருக்கிற யாதொரு வீட்டையவர் அல்லது குடி இருப்பவர் தண்ணீர் வரியைக் கொடாமல், அது கொடுபடவேண்டிய திகதி தொடக்கம் 15 தினம் வரையுள் தவறியால், அல்லது அவர்கள் இந்த அதிகாரத்தின் சொல்விய பிரமாணங்களுக்கு மாறாக யாதொன்றைச் செய்தால், அல்லது செய்து செய்தால், அல்லது இடங்கொடுத்தால்; அல்லது தண்ணீரை வீண்போகாமல், அல்லது அபாவனைபண்ணாமல், அல்லது அளவுக்கு மிகுதி எடாமல், அல்லது அழுக்குப்பட விடாமல் தடுப்பதற்கு வேண்டிய உபாயங்களை வேண்டுமென்று செய்யாமல் விட்டால், அந்த வீடு அல்லது கட்டடத்துக்குக் கொடுக்கப்பட்ட தண்ணீரைச் சங்கத்தார் நிறுத்திவிடலாம்.

31. யாதொரு கட்டடம் அல்லது இடத்திற்குக் கொடுக்கப்படும் தண்ணீரை நிறுத்துப்படியும், குழாய்களை எடுக்கும்படியும் இந்த அதிகாரத்தால் சங்கத்துக்கு அதிகாரம் கொடுக்கப்பட்டுள்ள சகல வேலைகளிலும் தண்ணீர் கொடுக்கப்பட்ட வீட்டில் குடி இல்லாமல் போகுந் நருணங்களிலும் சங்கத்தலைவரால் அதிகாரம்பெற்றவர் எவரும், அவருடைய வேலைகாரரும், சொந்தக்காரர் யாரும் இருந்தால், அவருக்கு அல்லது குடி இருப்பவருக்கு 6 மணித்தியாலம் அறிவித்தல் கொடுத்து, காலமே 8 மணிக்கும் பின்னேரம் 5 மணிக்கும் இடையில் அந்த இடங்களில் புகுந்து, சங்கத்தாருடைய தாய்க் குழாயில் தொடுத்து அந்த அந்த இடங்களுக்கு வைக்கப்பட்டிருக்கும் கிழைக் குழாய்களை வெட்டவும், சங்கத்தார் எடுத்துக்கொண்டுபோக உரித்துள்ள குழாய் அளவு கருவி அல்லது தளபாடங்களை எடுத்துக்கொண்டுபோகவும் உரித்துண்டு.

32. இந்த அதிகாரத்தில் பாவீக்கப்படும் இடங்களில், "தாய்க்குழல்" என்பது நகராதிக்கார சங்கத்தாரது நீர்ப்புரையாகிய தண்ணீர்த்தடாகத்திலிருந்து காலிப் பட்டணத்துக்குத் தண்ணீர் கொண்டிபோகும் குழாயையும் அதன் கிழைகளையும் கருதும்.

"கிழைக்குழாய்" என்பது தாய்க்குழாயிலிருந்து யாதொரு கட்டடம் அல்லது இடத்துக்குத் தண்ணீர்போகும் வாசலில் அல்லது அதுக்குச் சமீபமாக வைத்திருக்கும் தடைப்பெட்டிக்கு வைத்திருக்கும் குழாயைக் கருதும்.

"நீர்சுரக்கும் குழாய்" என்பது தடைப்பெட்டியிலிருந்து யாதொரு கட்டடம் அல்லது இடத்துக்குப் போகு குழாயையும் அதன் கிழைகளையும் கருதும்.

தடுத்தற்கரிய காரணம்பற்றித் தண்ணீர் ஒழியுமாயின் சங்கத்தார் உத்தரவாதிகள் அல்ல.

தங்களுக்குென்று புறம்பான தண்ணீர்க்குழாய் வைப்பித்திருக்கும் வீட்டுக்காரர் முதலியவர்கள் மற்றவர்களுக்குத் தண்ணீர் கொடுக்கப் பட்டாது.

தண்ணீரை அபாவனைபண்ணுவது குற்றம்.

தண்ணீர் வைத்துக் கொடுக்கப்பட்டிருக்கும் வீடுகளுட்புகுந்து சொதனை செய்யும்படி சங்கத்தலைவர் அதிகாரம் கொடுக்கலாம்.

பிரமாணங்களை மீறும் குற்றத்துக்காகத் தண்ணீரைக் கொடாது நிறுத்திவிடலாம்.

சங்கத்தலைவரால் அதிகாரம்பண்ணப்பட்டவர்கள் உள்ளேபுகுந்து தண்ணீர்க்குழாய் முதலியவற்றை வெட்டிவிடலாம்.

சொற்பொருள் விலக்கம்.

21 ம் அதிகாரம்.

ஈடுகளைப் பதிகள்.

1. நகராதிக்கார எல்லைக்குள் இருக்கும் யாதொரு ஆதனத்தை ஈடுபிடிப்பவர், அல்லது அவரது உரித்தாரர், அல்லது அவர்களில் ஆரும் ஒருவர், அல்லது ஈடுபிடித்தவர் இறந்தால், நியாயப்பிரமாணையியாய் அவருடைய காரியம்பார்ப்பவர், சங்கக் கந்தோரில் அந்த ஈட்டைப் பதிலிப்பது நியாயமாகும். அப்படி ஈட்டைப் பிடித்திருந்து அதைப் பதிலிக்க விரும்புகிறவர் எவரும், தாமதாக அல்லது தமது காரியகாரன் மூலமாக, தம்முடைய பெயரையும் விராசத்தையும். ஈடுபிடிக்க ஆதனத்தின் சொந்தக்காரன் அல்லது ஈடுகொடுத்தவனுடைய பெயரையும் விராசத்தையும், அந்த ஆதனத்தின் விபரத்துக்குரிய அல்லது சரிவரசு சுட்டிக்காட்டுதற்குரிய குறிப்புகளையும் சங்கத்துக்குக் கொடுத்தல் வேண்டும். அதன்பின் அவர் 50 சதம் சலார் கொடுக்க, சங்கக் கந்தோரில் அதற்காக வைத்திருக்கும் ஒரு புத்தகத்திலே இந்த விபரங்களை எல்லாம் பதிவுப்படி சங்கத்தார் செய்யலாம்.

ஈடுபிடிப்பவர் ஈடுகளைப் பதியலாம்.

2. அந்தப் பதிவுபுத்தகம் சங்கத்தின் கந்தோர் நேரங்களிலே சங்கத்துக்கு 25 சதம் சலார் கொடுத்து அதைப் பார்க்க விரும்புகிறவர் எவரும் பார்க்குகொள்ள தக்கதாய் இருக்கும்.

3. இந்த அதிகாரத்தின் 1 ம் பிரமாணத்தின்படி ஈடுபதியப்பட்ட யாதொரு ஆதனம் 1887 ம் ஆண்டின் நகராதிக்காரக் கட்டளைச்சட்டத்தின் 149 ம் பிரிவின்படி விற்கப்படுவதற்காக நடுப்படுத்தப்படுமிடத்து, அந்தக் கட்டளைச்சட்டத்தின் 151 ம் பிரிவுக்கப் பிரமாணத்தின்படி அதை விற்கற்கு விளம்பரஞ்செய்ய 14 நாளைக்கு முன்னாயினும், அந்த ஈட்டைப் பதிவித்தவருக்கு அந்த நடுப்படுத்தலைப்பற்றியும், அந்த நடுப்படுத்தலால் அறவிடப்படவேண்டிய வரியின் நினைவைத் தொகையைப்பற்றியும், சங்கத்தார் எழுத்து மூலமாக அறிவித்தல் நேரே கொடுத்தல் வேண்டும் அல்லது அதைத் தபால் மூலமாக அனுப்பிவைக்க வேண்டும்.

பதிவுப்புத்தகம் எவர்களுமீ பார்க்கத் தக்கதாயிருக்கும். ஈடுபிடித்தவருக்கு அந்த ஆதனம் நடுப்படுத்தலைப்பற்றிச் சங்கத்தார் அறிவிக்கவேண்டியது.

ஈடுபடித்தவர் தீ
லுவை வரிகளை கொ
டுக்கலாம்.

4. அப்படியான யாதொரு ஈட்டுக்காரன், அல்லது அவனுடைய உரித்தாளர் அல்லது அவ
ர்களில் ஒருவர், அல்லது அவர்களுடைய நியாயப்பிரமாணவழியான காரியஸ்தர் நடுப்படுத்திய
அந்த ஆதனம் விவரப்படுமுன், அதன்பேரால் இறுக்கவேண்டிய சகல வரிகளையும் அல்லது அந்த
நடுப்படுத்தலின்பேரால் வரவேண்டிய சகல நிவ்வைகளையும் சங்கத்தாருக்குக் கொடுத்துவிட
லாம். அப்படிக்கொடுத்தபின் அந்த ஆதனம் நடுப்படுத்தவில் தின்று விதேயாக்கப்படவே
ண்டாயது.

22 ம் அதிகாரம்.

தெண்டங்கள்.

மேற்கண்ட பிரமாணங்களால் தடுக்கப்பட்டுள்ள அல்லது குற்றம் என்று காட்டப்பட்டுள்ள யா
தொரு செய்கையைச் செய்து, அல்லது அந்தப் பிரமாணங்களால் செய்யவேண்டுமென்று விதிக்க
ப்பட்டுள்ள யாதொரு செய்கையைச் செய்யாமல் அசட்டைபண்ணி, அல்லது வேறு யாதொரு
வகையால் இந்தப் பிரமாணங்களில் எதையாயினும் மீறும்எவர் ஒருவரும் குற்றவாளியாகக் காண
ப்பட்டால், 20 ரூபாவுக்கு மேற்படாத தெண்டத்துக்கு ஆளாவர். அப்படிப்பட்ட குற்றத்தைத்
திரும்பத் திரும்பச் செய்துகொண்டு வருவதுண்டானால், அப்படிச் செய்துகொண்டேவரும் ஒவ்
வொரு நாளுக்கும் மேற்கண்ட தெண்டத்துக்குமேல் 10 ரூபா வீதம் தெண்டத்துக்கும் ஆளாவர்.

அதுபந்தம்.

A. மாதிரி வாசகம் (2 ம் அதிகாரம் 9 ம் பிரமாணம்.)

அழைப்புப்பத்திரம்.

காலி நகராதிக்காரச்சங்கம்.

வியூத்தில்.

க்கு.

மேற்கண்ட வியூத்தில் சாட்சிசொல்லும்படி _____ ம் ஆண்டு _____ மீ _____ உ_____ மணிக்கு
ல் (இங்கே கூட்டம் கூடும் இடத்தைக் காட்டுக) இந்தச் சங்கத்துக்கு முன் (அல்லது இந்தச் சங்கத்தின் உபசபைக்கு
முன்) வெளிப்படுத்தும்படி இத்தால் கேட்கப்படுகிறீர்.

சங்கத்தலைவர் கட்டளைப்படி,

நகராதிக்காரக்கத்தோர்,
காலி, 19 _____ ம் ஆண்டு _____ மீ _____ ந் உ.

சக்கிடுத்தார்.

B. மாதிரி வாசகம் (6 ம் அதிகாரம் 5 ம் பிரமாணம்.)

மரர்க்கற் கடை உத்தரவுப்பத்திரம்.

சலார் கு _____.

இந்தைக் கொண்டேவரும் _____ குடி _____, _____ ல் இருக்கும் மார்க்கற் கடையில் _____ ம் இலக்க
முள்ள சாலையை _____ மாதத்துக்கு, காலி நகரசங்கத்தவருடைய பிரமாணங்களுக்கும் நியாயமான கட்டளைகளுக்கும்
அமைய பாலித்துப் புளங்குவதற்காக உத்தரவு கொடுக்கப்பட்டிருக்கிறார்.

பதியப்பட்டது

சக்கிடுத்தார்.

நகராதிக்காரக்கத்தோர்,
காலி, 19 _____ ம் ஆண்டு _____ மீ _____ ந் உ.

(7 ம் அதிகாரம் 19 ம் பிரமாணம்.)

இறைச்சிஅடிவீட்டு உத்தரவுப்பத்திரம்.

சலார் கு _____.

இறைச்சிவிற்க உத்தரவுபெற்றவராகிய _____ குடி _____ காலி நகரசங்கத்தின் துணைப்பிரமாணங்களுக்
கமைய. இந்தத் திகதி தொடக்கம் ஒரு மாதவரையும் _____ ல் உள்ள பிரசித்த இறைச்சி அடிவீட்டில் ஆடு, மாடு, செம்
மறியாடு, வெள்ளாடுகளை இறைச்சிக்காக அடிக்க உத்தரவுபெற்றிருக்கிறார்.

நகராதிக்காரக்கத்தோர்,
காலி, 19 _____ ம் ஆண்டு _____ மீ _____ ந் உ.

பதித்தது

சக்கிடுத்தார்.

C. வாசகமாதிரி (8 ம் அதிகாரம் 3 ம் பிரமாணம்.)

இறைச்சிஅடி வீட்டுக்கு உத்தரவுத்தண்டி.

இந்தைக் கொண்டேவரும் _____ பின்னால் காணும் விபரங்களையுடைய மிருகத்தை இறைச்சிக்காக அடிக்க உத்த
ரவு பெற்றிருக்கிறார்.

விபரம் _____.

நிறம் _____.

வயது _____ வருஷம் _____ மீ.

வலப்பக்கக் குறி _____.

இடப்பக்கக் குறி _____.

விசேஷக் குறிப்பு _____.

நகரசங்கக்கத்தோர்,
காலி, 19 _____ ம் ஆண்டு _____ மீ _____ ந் உ.

சனிற்றரி ஒபிசர்.

D. மாதிரி வாசகம் (8 ம் அதிகாரம் 11 ம் பிரமாணம்.)

இன்றைக்கு இறைச்சிக்காக ——— ல் சோதித்து ஒப்புக்கொள்ளப்பட்ட ——— மாட்டை அடித்தபடியால் (அல்லது நகராதிசார எல்லைக்கு அப்புறம் அடித்த மாட்டை சோதனைக்குக் கொண்டுவந்தபடியால், காரியத்துக்குத் தகுந்தபடி) ——— ம் இலக்கச் சாலைக்கு ——— ம் இலக்க வண்டியில் அவன் கொண்டுவரும் இறைச்சியைக் கொண்டுபோகவிடலாம்.

காலி, 19 ——— ம் (ஸ்ரீ) ——— மீ ——— ந் உ.

இறைச்சிவிட்டுக் காவற்காரன்.

E. மாதிரி வாசகம் (7 ம் அதிகாரம் 14 ம் பிரமாணம்.)

இலக்கம் 1.—மாட்டுப்பட்டியுள் ஏற்றுத் திரும்ப விடுதலையாக்கப்படும் மாடுகளின் டாப்பு.

| இல. | ஏற்றுக்கொண்டதி கதியும் நேரமும். | விடுதலையாகியதி கதியும் நேரமும். | செலவுபோட்ட நாட் களின் தொகை. | ஆனோ பெண்ணோ? தீறம், வயது, குறி. | ஆர் கொண்டுவந்து கட்டியது. | கட்டியதுக் குச் சலார். | சாப்பாட்டுக் குச் சலார். | மொத்தம். | சனிற்றரி ஒபிசரின் கைளமுத்து. | விசேஷக் குறிப்பு |
|-----|---------------------------------|---------------------------------|-----------------------------|--------------------------------|---------------------------|------------------------|--------------------------|----------|------------------------------|------------------|
| | | | | | | ரூ. ரூ. | ரூ. ரூ. | ரூ. ரூ. | | |

இலக்கம் 2.—உத்தரவுபெற்ற இறைச்சி அடிக்காரரால் அடிக்கப்பட்ட மாட்டின் டாப்பு. காலி நகராதிசாரசங்கம்.

| இல. | விலக்கு வாங்கிய திகதி. | ஆனோ பெண்ணோ? தீறம், வயது, குறி. | 1 ம் டாப்பில் பதிந்த இலக்கம். | ஆரிடத்தில் வாங்கியது. | ஆர் வாங்கினது. | வீற்றவருடைய இரூப்பிடம். | ஆர் அடித்தது. | அடித்த திகதி. | விசேஷக் குறிப்பு. |
|-----|------------------------|--------------------------------|-------------------------------|-----------------------|----------------|-------------------------|---------------|---------------|-------------------|
| | | | | | | | | | |

F. வாசகமாதிரி (9 ம் அதிகாரம் 4 ம் பிரமாணம்.)

ஊத்தைவாரிக்கு உத்தரவு.

குடி ——— காலி நகராதிசார எல்லைக்குள் அதுக்காக உண்பண்ணப்பட்ட சகல ஒழுங்குகள், பிரமாணங்கள், துணைப்பிரமாணங்களுக்கு அமைய ஊத்தை வாரி அல்லது இராவேலைக்காரரை சங்கத்தலைவரால் அதிகாரம் பண்ணப்பட்டிருக்கிறான்.

சொல்லப்பட்ட ஒழுங்குகள் பிரமாணங்களை. இத்தைக் கொண்டுவருவோன் மீறும்போது இந்த உத்தரவு அழிக்கப்படுதற்கு ஏதுவாய் இருக்கும்.

சங்கத்தலைவர் கட்டளைப்படி,

நகரச்சங்கம்,
காலி, 19 ——— ம் (ஸ்ரீ) ——— மீ ——— ந் உ.

சக்கிடுத்தார்.

குறிக்கப்பட்ட ஒழுங்குப் பிரமாணங்களாவன :— மலத்தைக் கொண்டபோதும் யாதொரு வண்டில், பொழுதுபட்டு பந்து மணிக்கு முன்னால்தான் மூன்று மணிக்குப் பின்னால்தான் யாதொரு தெருவால் போகப்பட்டது. யாதொரு வீட்டிலிருந்து மலவாளிகள் பொழுதுபட்டு ஏழு மணிக்கு முன்பே துக்கொண்டு போகப்பட்டது.

சங்கத்தாரால் நியமிக்கப்பட்ட இடங்களிலன்றி வேறு யாதொரு இடத்தில் மலத்தைப் போட்டுவைக்கப்பட்டது. தெருவால் மலத்தைக் கொண்டபோதும் எவரும் தெரு வழியால் வீணாகத் திரியவும் படாது, மலத்தைக் கொண்டிருக்கிற அல்லது மலம் எடுத்தற்காக எண்ணப்படுகிற யாதொரு பாத்திரத்தை தெருவிலாவது தெருப்பக்கத்திலாவது வைக்கவும் படாது.

மலத்தைக் கொண்டபோதும் வண்டில்கள் அதை ஏற்றுதற்கு வேண்டிய நேரத்துக்கு மேலாக யாதொரு ரெட்டில் நிற்கப்பட்டது.

சங்கத்தலைவர் நியமிக்கிற ரெட்டுகள் வழியாகவே மலம் கொண்டபோகப்படவேண்டியது.

அபாயத்துக்கும் நாற்றத்துக்கும் இடமான தொழில்கள்.

1887 ம் ஆண்டின் 7 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 259 ம் பிரிவின்கீழ் உத்தரவுப்பத்திரம்.

சலார் ரூ ——— இல ———

1887 ம் ஆண்டின் 7 ம் இலக்க நகராதிசாரக் கட்டளைச்சட்டத்தின் 259 ம் பிரிவிற் சொல்லிய அதிகாரத்தைக்கொண்டு, காலி நகராதிசாரச் சங்கத்தார் ——— குடி ——— க்கு ——— ல் இருக்கும் ——— ம் இலக்க பொலிசு வாரி இலக்கத்தைக்கொண்ட ——— த்தில் ஒரு ——— யைத் தாப்பிப்பதற்கு இத்தால் உத்தரவு கொடுக்கப்படுகிறது. ஆனால் அந்த இடத்தைச் சுத்தமாக வைத்திருப்பதுமல்லாமல், தெருப்பால் யாதொரு அபாயம் வராதபடி போதியளவு கவனமாய் இருக்கவேண்டியது. மேற்கண்ட கட்டளைச் சட்டத்தின் 261 ம் பிரிவின்படி இந்த உத்தரவை அழித்து விடுதற்குரிய உரித்தை வைத்துக்கொண்டே இந்த உத்தரவு கொடுக்கப்படுகிறது. இந்த உத்தரவு 19 ——— ம் (ஸ்ரீ) மார்ச்சுமீ 31 ந் திகதி வரையும் பெலப்புக்கொண்டிருக்கும்.

சங்கத்தலைவர் உத்தரவுப்படி,

நகரச்சங்க கந்தோர்,
காலி, 19 ——— ம் (ஸ்ரீ) ——— மீ ——— ந் உ.

சக்கிடுத்தார்.

1887 ம் ஆண்டின் 7 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 233 ம் பிரிவின்கீழ் உத்தரவு.

இத்தைக்கொண்டுவரும் ——— குடி ——— 1887 ம் ஆண்டின் 7 ம் இலக்கக் கட்டளைச் சட்டத்தின் பிரமாணங்களுக்கமைய ——— ம் இலக்க வீட்டில் பின்னாற் காணும் காலத்துக்கு ——— வீட்க உத்தரவு பெற்றிருக்கிறார்.

இந்த உத்தரவு ——— மட்டும் பெலப்புக்கொண்டிருக்கும்.

நகரச்சங்க கந்தோர்,
காலி, 19 ——— ம் (ஸ்ரீ) ——— மீ ——— ந் உ.

சக்கிடுத்தார்.

G. மாதிரி வாசகம் (10 ம் அதிகாரம் 1 ம் பிரமாணம்.)

என்பவர் த்தில் சேர்த்துவைத்தற்கு உத்தரவுபெற்றிருக்கிறார். இந்த உத்தரவு 19 ம் ஆம் மார்ச்சு 31 ந் திகதி வரையும் பெலப்புக் கொண்டிருக்கும்.

நகரச்சங்கத்தோர்,
காவி, 19 ம் ஆம் மீ — ந் உ.

சக்கிடுத்தார்.

H. மாதிரி வாசகம் (11 ம் அதிகாரம் 1 ம் பிரமாணம்.)

1887 ம் ஆண்டின் 7 ம் இலக்க நகராதிக்காரக் கட்டணச்சட்டத்தின் 138 ம் பிரிவின்படி கொடுக்கவேண்டிய கணக்கு

| நகராதிக்காரப் பகுதியும் பிரிவும். | தெரு. | வீட்டிலக்கம். | சொந்தக்காரன். | குடி இருப்பவன் அல்லது ஆட்சியில் இருப்பவன். | விசேஷக் குறிப்புகள் (இங்கே வீட்டைப் பழுது பார்த்துக்கொண்டிருப்பவருடைய பெயரையும் வரி கொடுப்பவருடைய பெயரையும் எழுதுக.) |
|-----------------------------------|-------|---------------|---------------|--|---|
| | | | | | (a) பழுதுபார்த்தும் செலவுகள் இறுக்கப்படுவது (சொந்தக்காரராலோ அல்லது குடி இருப்பவராலோ என்று; காரியத்துக்கு தக்கபடி.) (b) கட்டமைக்கும் வரிகளும் கொடுப்பது (சொந்தக்காரரோ குடியிருப்பவரோ) |

காவி, 19 ம் ஆம் மீ — ந் உ.

கை எழுத்தார்.

மேலே சொல்லப்பட்ட இந்த திகதி தொடக்கம் ஒரு கிழமைக்குள் மேற்கண்ட கணக்கைக் கொடுக்கும் படி கேட்கப்படுகிறது.

நகரச்சங்கத்தோர்,
காவி, 19 ம் ஆம் மீ — ந் உ.

சங்கத்தலைவர் கட்டணப்படி,

சக்கிடுத்தார்.

I. மாதிரி வாசகம் (11 ம் அதிகாரம் 2 ம் பிரமாணம்.)

1887 ம் ஆண்டின் நகராதிக்காரக் கட்டணச் சட்டத்தின் 146 ம் பிரிவின்படி கொடுக்கவேண்டிய கணக்கு :-

| நகராதிக்காரப் பகுதியும் பிரிவும். | தெரு. | வீட்டிலக்கம். | சவாரிப்பொருள்கள் மீறக்கவிடக்காரன். | கூலிக்கு விடுகிறதோ அல்லவோ என்றும் உனக்கோ அல்லது வேருருக்கு உரியதென்பதையும் காட்டுக. | | | | விசேஷக் குறிப்பு. |
|-----------------------------------|-------|---------------|------------------------------------|---|-------------------------------------|---|--------------------------|-------------------|
| | | | | வண்டில்கள் ஒற்றை வண்டில்கள், ரிக்ஷோக்கள் அல்லது கரத்தைகள். | வண்டில்கள் ஒற்றை வண்டில்களின் தொகை. | குதிரைகள் மட்டங்கள் கோவேறு கழுதைகளின் தொகை. | மாடுகள் கழுதைகளின் தொகை. | |
| | | | | | | | | |

J. வாசக மாதிரி (11 ம் அதிகாரம் 4 ம் பிரமாணம்.)

க்கு.

நகரச்சங்கத்தோர்,
காவி, 19 ம் ஆம் மீ — ந் உ.

1887 ம் ஆண்டின் நகராதிக்காரக் கட்டணச்சட்டத்தின் படி, பின்னால் காணப்படும் வண்டில்களுக்கும் பிருகங்களுக்கும் தீர் வரி கொடுக்க வேண்டுமென்று காவி நகரச்சங்கத்தார் கட்டணப்பண்ணி இருக்கிறார்கள் என்பதையும், அவைகளின் பேரால் பின்வரும் வரிகளை தீர் இறுக்கவேண்டும் என்பதையும் அறிந்துகொள்க :-

| வண்டில்கள் அல்லது பிருகங்களின் தொகை. | தொகை. | வீதம். | இறுக்கவேண்டிய திகதி. |
|--|--------|--------|-----------------------------------|
| | ரூ. ச. | ரூ. ச. | |
| கரத்தைகள் ... | ... | 5 0 | |
| வண்டில்கள், ஒற்றைவண்டில்கள் ... | ... | 4 0 | |
| ரிக்ஷோக்கள் ... | ... | 0 50 | 19 ம் ஆம் மார்ச்சு 1 ந் திகதியில் |
| குதிரை, மட்டம், கோவேறு கழுதை ... | ... | 2 50 | |
| மாடு, கழுதை ... | ... | 1 0 | 19 ம் ஆம் ஆவணி 1 ந் திகதியில். |
| பிள்ளைகளுடைய கரத்தைகள் (24 இஞ்சிக்குமேலான குறுக்கைவைபுடைய சிலலுகளைக் கொண்டிருப்பன) ... | ... | 5 0 | |

வரி கொடுத்தற்குரிய யாதொரு வீடு, கட்டடம், அல்லது காணியினது வருஷாந்த வரும்படியை நகரச்சங்கத்தார் மதிப்பதற்காக அப்படிப்பட்ட வீடு, கட்டடம், அல்லது காணியின் சொந்தக்காரரை அவற்றின் வருஷாந்த வரும்படியை அல்லது குத்தகையைக் காட்டிக் கணக்குத் தரும்படி கேட்க சங்கத்தலைவருக்கு நீதியாகும். இன்னமும் இதற்காக சங்கத்தலைவராவது, அதுக்காக அவரால் நியமிக்கப்பட்டவராவது அந்த வீடு, கட்டடம், அல்லது காணிக் குள் குரிய உதித்தற்கும் அலத்தமித்தற்கும் இடையில் எந்த நேரத்திலாவது பிரவேசித்துச் சொதிப்பது நீதியாகும். மேலே கண்ட கணக்கை, குறித்த திகதி தொடங்கி ஒரு கிழமைக்குள் கொடுக்கத் தவறினால், அல்லது அறிந்துகொண்டு பிழையான அல்லது கள்ளமான கணக்கைக் கொடுத்தால், அல்லது சங்கத்தலைவராவது அவரால் நியமிக்கப்பட்டவராவது யாதொரு காணி, கட்டடம், காணிக் குள் பிரவேசிக்கவும் தேள்வை என்றால் அளக்கவும் போகும்போது அவர்களை அப்படிச் செய்யவிடாது தடுத்தால் அல்லது மரித்தால் அப்படிச் செய்யவர 50 ரூபாவுக்கு மேற்படாத தொண்டத்துக்கு ஆளாவார்கள். சங்கத்தலைவர் அப்படி ஒரு டாப்பை முடிப்பதற்காக அவராவது, அவரால் அதிகாரம் பெற்ற உத்தியோகத்தாலது, இந்த வரி கொடுக்கவேண்டியவர்களென்று எண்ணப்படும் சகலருக்கும் ஒரு செலில் கடதாசியை அனுப்பி அதிலே அந்த வரி மதிப்புக்கு அவசியம் என்று சங்கத்தலைவர் எண்ணும் சகல விபரங்களையும் பதிந்தனுப்பும்படி கேட்கலாம். அப்படி செலில் அனுப்பப்படுவோர் அனைவரும், அவர்கள் வரி கொடுக்கவேண்டியவர்களாயிருந்தாலும், கொடுக்க வேண்டாதவர்களாயிருந்தாலும், அந்தக் கடதாசியை நிரப்பிக் கை எழுத்திட்டுத் திகதிபோட்டுச் சங்கத்தலைவருக்கு அனுப்ப வேண்டும். இப்படி ஒரு கிழமைக்குள் செய்யத் தவறுபவரும், வேண்டுமென்று தப்பித்தமான அல்லது கள்ளமான விபரங்களைக் கொடுப்போரும் 50 ரூபாவுக்கு மேற்படாத தொண்டத்துக்கு ஆளாவார்.

L. மாதிரி வாசகம் (12 ம் அதிகாரம் 3 ம் பிரமாணம்.)

நாய்களினது ரிஜிஸ்ட்டர்பதிவின் உறுதிப்பத்திரம்.

பகுதியின் நம்பர் _____.

ரிஜிஸ்ட்டர்பண்ணியதின் நம்பர் _____.

இத்தாலுறுதிப்படுத்துவதி யாதெனில் _____ வீட்டில் குடியிருக்கும் _____ இதின் கீழ் இலட்சணங் காட்டி யிருக்கிற (நாய் அல்லது நாய்களென்று காரணத்தின்படி) இன்றைத்தினம் இந்தக் கந்தோரில் ரிஜிஸ்ட்டர்பண்ணியதற் குரிய முதல் ரூபாய் _____ கொடுத்துவிட்டது.

நாயின் இலட்சணம்.

சாதி _____,
ஆணை பெண்ணை _____,
நிறம் _____.

இவ்வுறுதிப்பத்திரம் பங்குனிமாசம் 31 ந் திகதி வரைக்குஞ் செல்லும்.

நகரச்சங்கக் கந்தோரில்,
காலி, வருஷம் 190 _____ ம் ஆ _____ மீ _____ ந் உ.

சக்கிடுத்தார்

M. மாதிரி வாசகம் (12 ம் அதிகாரம் 5 ம் பிரமாணம்.)

நாய்களைப்பற்றிய துணைப்பிரமாணங்களின்படி கொடுக்கவேண்டிய கணக்கு.

வீட்டு நெம்பர் _____.

வீதி _____.

வீட்டில் குடிஇருப்பவருடைய பெயர் _____.

| வைத்திருக்கும் நாய்களின் இலக்கம். | வீபரம். | | | | சொந்தக்காரன் பெயர். | முதல்கொடுத்த தேதி. |
|-----------------------------------|---------|-------------|--------|-----------------|---------------------|--|
| | சாதி. | ஆணை பெண்ணை. | நிறம். | விசேஷ குறிப்பு. | | |
| 1 | | | | | | பங்குனிமாசம் 31 ம் தேதி அல்லது அதற்கு முன் |
| 2 | | | | | | |
| 3 | | | | | | |
| 4 | | | | | | |
| 5 | | | | | | |

கொடுத்த திகதி _____.

காலி, 19 _____ ம் ஆ _____ மீ _____ ந் உ.

குடியிருப்பவர் கையெழுத்து.

மேலே பெயர்கண்டிருக்கும் வீட்டில் குடியிருப்பவர் மேற்கண்ட கணக்குக் கடதாளியை ஒரு கிழமைக்குள் எழுதி அனுப்பும்படி கேட்கப்படுகிறது. அப்படி செய்யக் கவனயீனமாய்த் தவறுபவர் 20 ரூபாய் அபராதம் இறுக்கவேண்டியவர் ஆவர்.

நகரச்சங்கக் கந்தோர்,
காலி, 19 _____ ம் ஆ _____ மீ _____ ந் உ.

சங்கத்தின் கட்டளைப்படி,

சக்கிடுத்தார்.

கொடுத்த திகதி _____.

மேற்கண்ட திகதிகளில் அல்லது அதுக்குமுன் மேற்கண்ட வரிகளை இந்தக் கந்தோரில் இறுக்க வேண்டியது. தவறிலால் அந்த வரிகளைச் செலவோடு அறவிடும்படி சங்கத்தலைவரால் விரும்பு அனுப்பப்படும்.

சக்கிடுத்தார்.

K. மாதிரி வாசகம் (11 ம் அதிகாரம் 6 ம் பிரமாணம்.)

காலி நகரசங்கத்து துணைப்பிரமாணங்களால் வேண்டப்படும் கணக்கு.

| நொத்தாரிகுடைய பெயர். | நொத்தாரிகுவேலைக்குப் படிக்க ஆரும் உமக்குக் கீழ் பொருத்தி இருக்கிறார்களோ? ஆம் எனில் எத்தனை பேர்? | பொருத்தி இருப்பவர்களுடைய பெயர். | ஒவ்வொருவரும் பொருத்திய பொருத்தத்தின் திகதி. | பொருத்திக்கொண்டவர்கள் பணிவிடை பார்த்துவரும் காலம். |
|----------------------|---|---------------------------------|---|--|
| | | | | |

மேலே பெயர் காணப்பட்ட _____ இந்த மாதிரிக் கடதாளியை 15 நாளைக்குள் திராபி அனுப்பும்படி இத்தால் கேட்கப்படுகிறது.

நகரச்சங்கக் கந்தோர்,
காலி, 19 _____ ம் ஆ _____ மீ _____ ந் உ.

சக்கிடுத்தார்.

கொடுத்த திகதி,
காலி, 19 _____ ம் ஆ _____ மீ _____ ந் உ.

குடி இருப்பவர் கையெழுத்து _____.

மேலே பெயர் கண்டிருக்கும் _____ மேற்கண்ட கணக்குக் கடதாளியை ஒரு கிழமைக்குள் எழுதி அனுப்பும்படி கேட்கப்படுகிறது. அப்படிச் செய்யத் தவறுபவர் 20 ரூபாய் அபராதம் இறுக்கவேண்டியவர் ஆவர்.

சங்கத்தின் கட்டளைப்படி,

நகரச்சங்கக் கந்தோர்,
காலி, 19 _____ ம் ஆ _____ மீ _____ ந் உ.

சக்கிடுத்தார்.

N. மாதிரி வாசகம் (15 ம் அதிகாரம் 19 ம் பிரமாணம்.)

இலக்கம்— (கரத்தை உத்தரவு. சாட்டுதல்பண்ணக் கூடாது.)

காலி, 19— ம் ஆண்டு — மீ — ந் உ.

காலி—தெருவில்—ம் இலக்க வீட்டில் இருக்கும்—என்பவர், 1873 ம் ஆண்டின் 17 ம் இலக்கக் கட்டணச் சட்டத்தின்படி ஒரு உத்தரவு தரும்படி கேட்டு, அதற்காக அவர் அந்தக் கட்டணச்சட்டத்திற் சொல்லியபடி சத்திர உறுதிப்பத்திரத்துக்கு கையெழுத்திட்டிருக்கிறபடியால், அவர்—ம் இலக்கங்கொண்ட சொல்லப்பட்ட யை இன்று தொடக்கம் அடுத்தவரும் மார்கழி 31 தேதிவரைக்கும் இந்தச் சங்கத்தின் துணைப்பிரமாணங்களுக்கமைய கூலிக்கு விவதற்கு உத்தரவு இத்தால் கொடுக்கப்பட்டிருக்கிறது. அப்படிப்பட்ட—ஒட்டுவோன் பிற நீங்கலாக—பெருக்குமேல் ஏற்றிச்செல்லப்படாது.

மேற்கண்ட வருஷத்திலும் திகதியிலும் என்னைக் கீழ்ப்படக் கொடுக்கப்பட்டது.

பதித்தது—.

நகராதிக்கார சங்கத்தலைவர்.

குதிரையினதும் வண்டியினதும் விபரம்.

கரத்தையின் சத்திர ஆட்சியை உறுதிப்படுத்தும் பத்திரம்:—

ஆகிய நான் இத்தைக்கொண்டு உறுதிப்படுத்துவது—ல்— தெருவில்—ம் இலக்க வீட்டில் இருக்கிறேன். 1873 ம் ஆண்டின் 17 ம் இலக்கக் கட்டணச்சட்டத்தின்படி பதிலிக்கும்படியாக நான் கேட்டு திற்பதும், இப்போது—ம் இலக்கத்தில் பதிய இருப்பதுமான்—க்கு நானே முழுச் சொந்தக்காரன். காலியில், 19—ம் ஆண்டு—மீ—ந் தேதியில் உறுதிப்படுத்தினது.

சொந்தக்காரன்.

(7 ம் அதிகாரம் 20 ம் பிரமாணம்.)

மாடு அடிப்பதற்கு விசேஷ உத்தரவு.

சவார் கு.—.

இல.—.

இத்தைக் கொண்டுமேலும்—குடி—இதனடியிற் கண்டிருக்கும்—1893 ம் ஆண்டின் 9 ம் இலக்கக் கட்டணச்சட்டத்துக்கமைய—என்னும் இடத்தில்—திகதியில் இறைச்சிக்காக அடிக்க உத்தரவு பெற திருக்கிறார்.

| மாடுகளின் விபரம். | நிறம். | வயது. | குறிகள். | விசேஷக் குறிப்புகளும் திபந்தனைகளும். |
|-------------------|--------|-------|----------|---|
| | | | | 1. சவுக்கிய சமாதானங்களுக்குக் குறைவில்லாமதும் சொந்தப் பாலிப்புக்காகவும் கொல்லப்படுதற்கு 2. மிருகமும் உத்தரவும் குறிச்சித் தலைமைக்காரனுக்குக் கொல்லப்பட முன் காட்டப்பட வேண்டியது. 3. மிருகம் சரியான அளவுக்கு இரகசியமாகவும் பிரசித்த ரோட்டிவருந்து தாரத்திலேயும் அடிக்கப்படவேண்டியது. |

பதித்தது.

நகரசங்க கந்தோர், காலி, 19—ம் ஆண்டு—மீ—ந் உ.

சக்கிடுத்தார்.

10 ம் அதிகாரம் (18 ம் பிரமாணம்.)

மாடுபிடிக்க உத்தரவு.

நகராதிக்கார சங்கத்தின் துணைப்பிரமாணங்களில் 10 ம் அதிகாரம் 18 ம் பிரமாணத்தினால் மேற்படி சங்கத்துக்குக் கொடுக்கப்பட்ட தத்துவத்தைக்கொண்டு—என்பவர் தாமத அல்லது தம்முடைய முன்னிலையில்—யா தொரு பிரசித்த தெருவில் கட்டப்பட்டு மெய்க்கப்பட்டு அல்லது விடுகாலியாக விடப்பட்டிருக்கிற சகல குதிரை, வெள்ளாடு, செம்மறியாடு, மாடு, அல்லது மற்ற மிருகங்களை (அவைகள் யாதொரு வண்டியில் பூட்டப்பட்டு அந்த வண்டிப் பாரமேற்றும்போது அல்லது இறக்கும்போது தின்றால் ஒழிய) பிடித்து கடைத்தெருப் பொலிசு டேசனுக்குப் பொறுப்பாய் இருக்கும் பொலிசு உத்தியோகத்தனிடத்தில் உடனேதானே ஒப்புவித்துவிட வேண்டியது.

இந்த உத்தரவு—வரையும் பெலப்புக்கொண்டிருக்கும்.

சங்கத்தின் உத்தரவுப்படி,

நகரசங்க கந்தோர், காலி, 19—ம் ஆண்டு—மீ—ந் உ.

சக்கிடுத்தார்.

10 ம் அதிகாரம் (17 ம் பிரமாணம்.)

அபாயத்துக்கிடமான மரங்களைத் தறிக்கக் கட்டின.

இடத்தில் இருக்கும்—தொட்டத்திலே திற்கிற—அடையாளம் இடப்பட்ட உமது மரத்தை, அது—உடைய பாதுகாப்புக்கு அபாயம் விளைவிக்கக்கூடியதாய் இருப்பதால், இந்த நொத்திசு தொடக்கம் 24 மணித்தியாலத்துக்குள் வெட்டி எடுத்துப்போடும்படி இத்தால் கேட்கப்படுகிறீர்.

கட்டணப்படி,

நகரசங்க கந்தோர், காலி, 19—ம் ஆண்டு—மீ—ந் உ.

சக்கிடுத்தார்.

0. மாதிரி வாசகம் (15 ம் அதிகாரம் 23 ம் பிரமாணம்.)

| நிக்கோ வண்டியை விடுக்கி வாங்கிய திகதி. | 1. சொந்தக்காரன் பெயர். 2. நிக்கோவை இழக்கும் ஆளுடைய பெயர். | முந்திய வருஷத்தில் உத்தரவு முடிந்திருந்தால் அதன் இலக்கம். | விசேஷக் குறிப்புகள். |
|--|--|---|----------------------|
| (1) (2) | | | |